

තුන්වැනි කොටස

නුන්වැනි කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩ කටයුතු හා මෙහෙයුම්වලට අදාළ රජය හා මුදල් මණ්ඩලය විසින් වසර තුළදී උපයෝගී කරගනු ලැබූ පරිපාලන විධිවිධාන

මෙහෙයුම් උපදෙස්, වක්‍රලේඛ, නියෝග සහ නිවේදන

	යොමු අංකය	පිටුව
බැංකු අධීක්ෂණ		
1 වක්‍රලේඛය 2018 අංක 01 : භාවිතීය ණයවර ලිපි පිළිබඳ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම		01
2 බැංකු පනත් විධාන 2018 අංක 01 : මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය		01
3 බැංකු පනත් නියෝගය 2018 අංක 01 : බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය		03
4 බැංකු පනත් විධාන 2018 අංක 02 : බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයින් පත් කිරීම		03
5 බැංකු පනත් විධාන 2018 අංක 03 : මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධාන සඳහා සංශෝධන		10
6 බැංකු පනත් විධාන 2018 අංක 04 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු		10
7 බැංකු පනත් විධාන 2018 අංක 05 : මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධානයන් සඳහා සංශෝධනය		14
8 බැංකු පනත් විධාන 2018 අංක 06 : මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීමේ ක්‍රියාමාර්ග		15
9 වක්‍රලේඛය 2018 අංක 02 : ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදුකරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා		16
10 බැංකු පනත් විධාන 2018 අංක 07 : මෝටර් වාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග		16
11 බැංකු පනත් නිර්ණය 2018 අංක 01 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍රලාභී ගාස්තු		17
12 බැංකු පනත් විධාන 2018 අංක 08 : බාසල් III ද්‍රවශීලතා ප්‍රමිති යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය		17
13 බැංකු පනත් විධාන 2018 අංක 09 : බාසල් III ද්‍රවශීලතා ප්‍රමිත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිබඳ විධානයන් සංශෝධනය		18
14 බැංකු පනත් විධාන 2018 අංක 10 : බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විධාන සංශෝධනය කිරීම		19
15 බැංකු පනත් නියෝගය 2018 අංක 02 : බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය		20
16 බැංකු පනත් විධාන 2018 අංක 11 : බලපත්‍රලාභී බැංකු විසින් ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් ණය		20
17 බැංකු පනත් විධාන 2018 අංක 12 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බාසල් III යටතේ වන තෝලන අනුපාතය		23
18 වක්‍රලේඛය 2018 අංක 03 : ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා බාසල් III යටතේ තෝලන අනුපාතය ගණනය කිරීම		24
19 වක්‍රලේඛය 2018 අංක 04 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 09: (SLFRS 9) මූල්‍ය උපකරණ පිළිබඳ බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශ		24

දේශීය කටයුතු

20	මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතියට අදාළ වාර්තාකරණ අවශ්‍යතා පිළිබඳ මෙහෙයුම් උපදෙස්	35/03/019/0026/001	32
21	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) අංක 2061/7 - 2018 මාර්තු 05 වැනි සඳුදා	2061/7	34
22	ලංකාසෙවිල්හි නිර්ලේඛණ රාජ්‍ය සුරැකුම්පත් මත දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම සැපයීම පිළිබඳ මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/36	45
23	ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු	35/03/021/0013/001	47
24	මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව	35/01/005/0010/20	48
25	සංචිත අවශ්‍යතා	35/01/005/0007/10	48
26	මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතාව	35/01/005/0010/21	49
27	සංචිත අවශ්‍යතා	35/01/005/0007/11	50
28	සංචිත අවශ්‍යතා	35/01/005/0007/12	51
29	සංචිත අවශ්‍යතා	35/01/005/0007/13	52
30	මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව	35/01/005/0010/22	54
31	බලයලත් මුදල් තැරැව්කරුවන් සඳහා වූ වර්‍යා ධර්ම සංග්‍රහය		54

විදේශ විනිමය

32	විදේශ විනිමය පනත යටතේ විධාන 2018 අංක 01 : පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධාන		57
33	විදේශ විනිමය පනත යටතේ විධාන 2018 අංක 02 : ආමුඛ ආයෝජන ශිඤ්ඤ (IIA) සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධාන		58
34	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) අංක 2063/12 - 2018 මාර්තු 19 වැනි සඳුදා	2063/12	58

මූල්‍ය බුද්ධි ඒකකය

35	2018 අංක 01 දරන මුදල් විශුද්ධිකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම පිළිබඳ මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ	037/05/002/0018/017	59
36	2018 අංක 02 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ කැසිනෝ සහ සුදු ගෙවල් සඳහා වන මාර්ගෝපදේශ	037/08/001/0005/017	67
37	2018 අංක 03 දරන නිශ්චල දේපළ අනුයෝජනයන් සහ වටිනා ලෝහ වර්ග, වටිනා සහ අර්ධ වටිනාකමින් යුතු මැණික් ගල් වෙළෙඳුන් සඳහා වූ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ මාර්ගෝපදේශ	037/08/001/0006/018	75
38	2018 අංක 04 දරන ප්‍රතිලාභී හිමිකාරත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ	037/07/006/0004/018	84
39	චක්‍රලේඛ අංක 01/2018 : අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණ මෙහෙයවීමේ ක්‍රියාපටිපාටිය	037/06/001/0001/016	93
40	2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 05 දරන මාර්ගෝපදේශ	037/04/010/0002/017	93
41	2018 අංක 06 දරන මූල්‍ය ව්‍යාපාර සඳහා වූ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ මාර්ගෝපදේශ	037/03/011/0001/018	96

	යොමු අංකය	පිටුව
42 2018 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ (ඉරානය සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 07 දරන මාර්ගෝපදේශ	037/04/010/0003/017	107
ගෙවීම් සහ පියවීම්		
43 විධිවිධාන අංක 01/2018 : ගෙවීම් කාඩ්පත් මගින් සිදු කරන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කර ගැනීම සඳහා වූ විධිවිධානය		109
44 මාර්ගෝපදේශ අංක 01/2018 : ගෙවීම් පහසුකම් ලබාදෙන ජංගම යෙදුම් මෘදුකාංග යන්ට අදාළ අවම අනුකූලතා ප්‍රමිතීන් සඳහා වූ මාර්ගෝපදේශ		110
45 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 01/2018 : 2018 අප්‍රේල් 20 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම		115
46 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 02/2018 : 2018 ජූනි 13 සහ 14 වැනි දිනයන්හිදී ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම		115
47 2018 අංක 01 දරන පොදු විධිවිධාන : විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු		116
48 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 03/2018 : ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම		119
49 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 04/2018 : 2018 සැප්තැම්බර් 02 වන දින සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලංකාසෙට්ල් පද්ධතිය විවෘත කිරීම		121
50 2018 අංක 02 දරන පොදු විධිවිධාන : විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්		122
51 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 05/2018 : ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිවන්නෙකු ලෙස බැන්ක් ඔෆ් චයිනා ලිමිටඩ් පත් කිරීම		124
52 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 06/2018 : දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම		124
53 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 07/2018 : ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි වගකීම් කළමනාකරණ සීමාව (Liability Manager Limits)		126
54 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 08/2018 : 2018 නොවැම්බර් මස 07 වැනි දින පෙ.ව. 7.30 ට ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම		127
55 ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 09/2018 : 2018 නොවැම්බර් මස 28, 29 සහ 30 යන දිනයන්හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම		128
ප්‍රාදේශීය සංවර්ධන		
56 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්	RDD/SAPP/4P/2018/01	128
57 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන වක්‍රීය ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්	RDD/SAPP/RF/2018/01	137
58 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් සංශෝධනය	RDD/SAPP/4P/2018/01 (සංශෝධනය 01)	147

59 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන වක්‍රීය ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් සංශෝධනය

RDD/SAPP/RF/2018/01 148
(සංශෝධනය 01)

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ

60	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 01 : මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව	150
61	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 02 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත	155
62	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 03 : ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා	157
63	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 04 : නිශ්චල දේපළ තක්සේරු කිරීම	158
64	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 05 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම	159
65	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 06 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම	160
66	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 07 : ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සම්බන්ධව බාහිරින් සේවාවන් ලබා ගැනීම	160
67	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 08 : 2013 අංක 01 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය සංශෝධනය කිරීම	164
68	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 09 : මෝටර් වාහන ආනයනය කිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග	164
69	මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 10 : ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය	165
70	චක්‍රලේඛය 2018 අංක 01 : ණය ශ්‍රේණිගත කිරීම	165
71	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 01 : මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව	166
72	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 02 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත	172
73	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 03 : ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා	173
74	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 04 : නිශ්චල දේපළ තක්සේරු කිරීම	174
75	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 05 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම	176
76	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 06 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම	176
77	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 07 : මෝටර් වාහන ආනයනය කිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග	177
78	කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 08 : ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය	178

යොමු අංකය: 02/17/500/0590/001

2018 ජනවාරි 08

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත මහත්මයාණෙනි,

භාවිතීය ණයවර ලිපි පිළිබඳ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම

පාර්ලිමේන්තුව විසින් 2018 අයවැය යටතේ සම්මත කරන ලද පරිදි 2018.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම මූල්‍ය ආයතන මෝටර් රථ ආනයනය සඳහා භාවිතීය ණයවර ලිපි නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දන්වා ඇත.

මෙයට විශ්වාසී
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත්:-

1. අධ්‍යක්ෂ ජෙනරාල්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
2. පාලක ජෙනරාල්, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
3. අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු දෙපාර්තමේන්තුව
4. කොමසාරිස් ජෙනරාල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

බැංකු පනත් විධාන 2018 අංක 01

2018 පෙබරවාරි 08

මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) යන වගන්ති ප්‍රකාරව නිකුත් කරන ලදී.

මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මගින් ලබා දෙන ණය පහසුකම් සම්බන්ධයෙන්, වටිනාකම මත ණය අනුපාත (LTV) ක්‍රියාවට නැංවීම උදෙසා, මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරන ලදී.

- | | | | |
|----|-----------------------------|-----|---|
| 1. | බැංකු පනත යටතේ බලගැන්වීම | 1.1 | මුදල් නීති පනතේ 46(1) සහ 76(ඒ)(1) වන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය සහතික කිරීම සඳහා, සියලුම හෝ යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වෙත එම බැංකු ව්‍යාපාරයේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම පිළිබඳ විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත. |
| 2. | උපරිම වටිනාකම මත ණය අනුපාතය | 2.1 | 2018 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී බැංකු විසින් මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා ලබා දෙන ණය පහසුකම්, එම වාහනවල වෙළඳපොළ වටිනාකම මත පහත සඳහන් අනුපාතයන් නොඉක්මවිය යුතුය. |
- (i) ලියාපදිංචි නොකළ වාහන සහ මෙරට තුළ ප්‍රථම ලියාපදිංචියෙන් පසු වසරකට නොවැඩි වාහන සඳහා

වගුව 1 - වටිනාකම මත ණය අනුපාතය

වාහන කාණ්ඩය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය	විද්‍යුත් මෝටර් රථ	වෙනත්
ව්‍යාපාරික වාහන	C1, C, CE, D1, D, DE, G1,G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගීතා වාහන (SUVs) සහ වෑන් රථ	B (සැහැල්ලු ට්‍රැක් රථ සහ ඒකල කැබ් රථ - single cabs හැර)	90%	50%
ත්‍රීරෝද රථ	B1	90%	25%
අනෙකුත් වාහන	A1, A සහ B කාණ්ඩය යටතේ වර්ගීකරණය කළ සැහැල්ලු ට්‍රැක් රථ සහ ඒකල කැබ් රථ - single cabs	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගීතා වාහන (SUVs) සහ වෑන් රථ	B (සැහැල්ලු ට්‍රැක් රථ සහ ඒකල කැබ් රථ - single cabs හැර)	70%	

- (ii) ප්‍රථම ලියාපදිංචියෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා වැඩි කාලයක් භාවිත කරන ලද සියලුම වාහන සඳහා 70%

- | | | | |
|----|---|------|---|
| 3. | උපරිම වටිනාකම මත ණය අනුපාතයන් වෙතින් නිදහස් කිරීම | 3.1 | ඉහත විධාන අංක 2 හි සඳහන් ණය සීමාවන්, සංචාරක ක්ෂේත්‍රයේ හෝ ප්‍රවාහන/ගමනාගමන ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු (core business) උදෙසා යොදා ගැනීම පිණිස මෝටර් රථ සමූහ (vehicle fleet) මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමේදී අදාළ නොවන අතර, එසේ මිලදී ගන්නා මෝටර් රථ ප්‍රථම ලියාපදිංචියේ සිට වසරක් ගතවීමට පෙර වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයක් වෙත පැවරිය නොහැකි වේ. |
| | | 3.2 | බලපත්‍රලාභී බැංකු විසින් මෙම වාහන කාණ්ඩ සඳහා ණය පහසුකම් ලබා දීමේදී අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර ප්‍රමාණවත් පරිදි අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ගයන් යොදා ගත යුතුය. |
| 4. | මෝටර් රථ සඳහා වන අනෙකුත් ණය පහසුකම් | 4.1 | ඉහත සඳහන් විධාන අංක 2 සහ 3 යටතේ ඇති ණය පහසුකම්වලට අමතරව මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා බලපත්‍රලාභී බැංකු විසින් වෙනත් ණය පහසුකම් ලබා නොදිය යුතුය. |
| 5. | අර්ථ දැක්වීම | 5.1 | ණය පහසුකම් යනුවෙන් අදහස් වන්නේ අවසාන පාරිභෝගිකයින් සඳහා මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා ලබා දෙනු ලබන, මූල්‍ය කල් බදු, කුලී පිට ගැණුම් සහ අනෙක් සියලුම ණය පහසුකම් ය. |
| | | 5.2 | මෝටර් රථයේ වටිනාකම වෙළඳපොළ වටිනාකම විය යුතුය. බලපත්‍රලාභී බැංකු විසින් මෝටර් රථ වටිනාකම තක්සේරු කිරීම පහත පරිදි සිදු කළ හැකිය. |
| | | | (i) නවතම මෝටර් රථ - බලයලත් නියෝජිතයන් විසින් ලබා දෙනු ලබන තක්සේරු අගය |
| | | | (ii) අලුත්වැඩියා කර සැකසූ මෝටර් රථ - රේගු වටිනාකම හෝ නියෝජිතයන් විසින් ලබා දෙන ලද ඉන්වොයිසියේ වටිනාකම |
| | | | (iii) ලියාපදිංචි කරන ලද මෝටර් රථ - වෘත්තීමය තක්සේරුකරුවකු විසින් ලබා දුන් වටිනාකම |
| | | 5.3 | ණය පහසුකම් ලබා දෙන අවස්ථාවේදී තක්සේරුව ලබා ගත යුතු අතර එය නිවැරදි සහ සාධාරණ අගයක් බවට බලපත්‍රලාභී බැංකු තහවුරු කරගත යුතුය. |
| | | 5.4 | විධාන 3.1 හි වාහන සමූහයක් (fleet of vehicles) යන්නෙන් අදහස් වන්නේ වාහන දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකි. |
| | | 5.5 | විධාන 3.1 හි සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ආයතනයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හෝ වෙනත් අධිකාරියක සංචාරක කර්මාන්තය හා අදාළ සේවාවන් ලබා දීම සඳහා ලියාපදිංචි වී ඇති සංචාරක සේවා සපයන ආයතනයක් වේ. |
| | | 5.6 | විධාන 3.1 හි ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ, භාණ්ඩ හෝ මගී ප්‍රවාහන සේවාවන් සඳහා රජයේ අධිකාරියක ලියාපදිංචි වූ ඕනෑම ව්‍යාපාරික ආයතනයක් වේ. |
| 6. | පෙර පැවති විධානයන් අහෝසි කිරීම | 6.1 | පහත සඳහන් විධානයන් මෙයින් අහෝසි කෙරේ. |
| | | (i) | බැංකු පනත යටතේ නිකුත් කරන ලද, 2017 විධාන අංක 01 දරන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් වන ණය පහසුකම් සඳහා වන වටිනාකම් මත ණය අනුපාතය |
| | | (ii) | බැංකු පනත යටතේ නිකුත් කරන ලද, 2017 විධාන අංක 02 සහ 04 දරන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් වන ණය පහසුකම් සඳහා වටිනාකම් මත ණය අනුපාතය පිළිබඳ සංශෝධිත විධානයන් |

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් නියෝගය 2018 අංක 01

2018 මාර්තු 14

බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 23, 25 සහ 26 යන වගන්තින්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව නිකුත් කරන ලද නියෝගය.

1. උපුටා දැක්වීම මෙම නියෝගය 2018 අංක 01 දරන බැංකු පනත් නියෝගය වේ.
2. 2000 අප්‍රේල් මස 7 වන දින නිකුත් කරන ලද බැංකු (අක්වෙරළ බැංකු කටයුතු) නියෝගයෙහි 5 වන වගන්තිය සංශෝධනය කිරීම

<p>පහත සඳහන් නව වගන්තිය මගින් අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය පිළිබඳව 2000 අප්‍රේල් මස 7 වන දින නිකුත් කරන ලද නියෝගයෙහි 5 වන වගන්තිය ප්‍රතිස්ථාපනය කෙරේ.</p> <p>අනේවාසික ගිණුමක 5. අක්වෙරළ ඒකකයක අනේවාසිකයකු විසින් පවත්වා ගෙන යනු ලබන ගිණුමක නියම කර ඇති ඕනෑම විදේශ මුදල් ඒකකයක් මගින් සිදුවන:</p> <p>අවසරලත් ගනුදෙනු</p>	<p>(a) ප්‍රේෂණ ලැබීම් බැර කළ යුතුය</p> <p>(b) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධානයන්ට අනුකූලව අනුමත කර ඇති ගනුදෙනු සුදුසු පරිදි හර හෝ බැර කළ යුතුය.</p>
--	---
3. අහෝසි කිරීම පහත සඳහන් විධානයන් මෙයින් අහෝසි කෙරේ.
 - (i) බැංකු පනත යටතේ නිකුත් කරන ලද, 2009 නියෝග අංක 01 දරන බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය.
 - (ii) බැංකු පනත යටතේ නිකුත් කරන ලද, 2011 අංක 02 දරන බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් විධාන 2018 අංක 02

2018 මැයි 24

බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයින් පත් කිරීම

සඵලදායී ලෙස නියෝජිතයන් අධීක්ෂණය, අවදානම් කළමනාකරණය සහ පාරිභෝගික ආරක්ෂණය යන අරමුණු තහවුරු කර ගනිමින් මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) පරිච්ඡේදය අනුව පැවරී ඇති බලතල අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු (බ.ව.බැ.) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බ.වි.බැ.) සඳහා නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් පහත විධානයන් නිකුත් කර සිටී.

1. බලාත්මක කිරීම
 - 1.1 බැංකු පනතේ පරිච්ඡේද 46(1) සහ 76(ඒ)(1) යටතේ, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම පිණිස බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා එම බැංකුවල ව්‍යාපාරික කටයුතු පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ විධාන නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලය සතු වේ.
 - 1.2 බැංකු පනතේ පරිච්ඡේද 12(1)(අ), 76(ඒ)(1) සහ පරිච්ඡේද 76(ඇ)(4) යටතේ නිකුත් කරන ලද විධාන අනුව බ.ව.බැ. සහ බ.වි.බැ. විසින් නියෝජිත ආයතනයක් ආරම්භ කිරීම, වසා දැමීම හෝ දැනට ගනුදෙනු පවත්වාගෙන යනු ලබන ස්ථානයක යම්කිසි වෙනසක් සිදු කිරීම සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වේ.
2. නිර්වචනයන්
 - 2.1 බ.ව.බැ. සහ බ.වි.බැ. මින් මතුවට බලපත්‍රලාභී බැංකු ලෙස හඳුන්වනු ලැබේ.
 - 2.2 නියෝජිතයෙකු/උප නියෝජිතයෙකු යනු බැංකුවක් විසින් තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටීන්ට අනුකූලව තෝරා ගත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබූ, බලපත්‍රලාභී බැංකුවක් වෙනුවෙන් සීමිත පරාසයක බැංකු ගනුදෙනු සිදු කිරීම සඳහා තෝරා පත් කර ගනු ලබන ආයතනයක් වේ.
 - 2.3 නියෝජිත/උප නියෝජිත බැංකු කටයුතු වශයෙන් අදහස් කරනු ලබන්නේ, මෙම විධානයන්හි විධාන අංක 06 යටතේ අනුමත කර ඇති පරිදි බලපත්‍රලාභී බැංකුවක් වෙනුවෙන් නියෝජිත/උප නියෝජිත ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන සීමිත බැංකු කටයුතු වේ.
 - 2.4 මෙහිදී විශේෂයෙන් සඳහන් නොවන අවස්ථාවන්හි දී නියෝජිත/උප නියෝජිත යන දෙඅංශයම "නියෝජිතයන්" ලෙස ද නියෝජිත/උප නියෝජිත බැංකුකරණයන් "නියෝජිත බැංකු කටයුතු" ලෙස ද හැඳින්වෙනු ඇත.

- 3. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය
 - 3.1 නියෝජිත බැංකු කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීමට බලපත්‍රලාභී බැංකු විසින් පහත සඳහන් තොරතුරු සහිතව ඉල්ලුම් පත්‍රයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇගයීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
 - (i) නියෝජිත බැංකු කටයුතු ආරම්භ කිරීම සඳහා බලපත්‍රලාභී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය.
 - (ii) නියෝජිත බැංකු කටයුතු සම්බන්ධයෙන් පහත ප්‍රතිපත්ති/ක්‍රියාපටිපාටි පවත්වාගෙන යනු ලබන බවට බලපත්‍රලාභී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරනු ලබන සහතික කිරීම.
 - (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ අවදානම් කළමනාකරණ රාමුව
 - (ආ) පාරිභෝගික ආරක්ෂණ යාන්ත්‍රණය
 - (ඇ) නියෝජිතයන් කළමනාකරණය, පාලනය සහ නිරීක්ෂණ ක්‍රියාමාර්ගය සහ
 - (ඈ) මෙහෙයුම් ක්‍රියාපටිපාටි සහ කාර්ය සංග්‍රහයන්
 - (iii) නියෝජිතයන් පත් කරනු ලැබුවේ අදාළ බලපත්‍රලාභී බැංකුවේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ක්‍රියාපටිපාටියට අනුකූලව සහ අදාළ නියෝජිතයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය මත බව අදාළ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් කරනු ලබන සහතිකය.
 - (iv) නියෝජිතයන්ගේ තොරතුරු (අවම වශයෙන් පහත සඳහන් තොරතුරු ඇතුළත් විය යුතුය.)
 - (අ) නියෝජිත ආයතනයේ නම
 - (ආ) යෝජිත නියෝජිත බැංකු කටයුතු
 - (ඇ) ව්‍යාපාර ලියාපදිංචි අංකය
 - (ඈ) ලියාපදිංචි ලිපිනය සහ සම්බන්ධ කර ගත හැකි ආකාර (තැපැල් ලිපිනය ඇතුළත්වම ලියාපදිංචි ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවන්හි දී)
 - (ඉ) ප්‍රධාන ව්‍යාපාර කටයුතු
 - (ඊ) අනෙකුත් ව්‍යාපාර කටයුතු
 - (උ) එක් නියෝජිතයෙකුට/ එක් පාරිභෝගිකයෙකුට/ එක් දිනකට ඇති සීමාවන්
 - (ඌ) නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල/ හවුල්කරුවන්/ හිමිකරුවන්ගේ නම් සහ ජාතික හැඳුනුම්පත් අංක තොරතුරු (උප-නියෝජිතයන් සඳහා අදාළ නොවේ) සහ
 - (එ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලනු ලබන වෙනත් ඕනෑම තොරතුරක්
 - 3.2 බලපත්‍රලාභී බැංකුව විසින්
 - (i) ඕනෑම නව නියෝජිතයන් පත් කිරීම
 - (ii) අනුමැතිය ලබා දුන් කිසියම් නියෝජිතයෙකු අත්හිටුවීම
 - (iii) අනුමත නියෝජිතයන්ට නව සේවා ස්ථාන එකතු කිරීම
 - (iv) අනුමත නියෝජිතයන්ගේ සේවා ස්ථාන වෙනස්වීම්
 - (v) අනුමත නියෝජිත බැංකු කටයුතුවල සිදු කෙරෙන ඕනෑම සංශෝධනයක් යන කාරණාවල දී ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර අනුමැතිය ලබා ගත යුතුය. සාධාරණීකරණය කළ හැකි විශේෂ අවස්ථාවන්හි දී බලපත්‍රලාභී බැංකු විසින් අනුමත නියෝජිතයෙකුගේ සේවය අත්හිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ඉල්ලා සිටින විටකදී අදාළ අත්හිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලැබෙන තෙක් බලපත්‍රලාභී බැංකුවට අදාළ නියෝජිතයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත හැක.
 - 3.3 බලපත්‍රලාභී බැංකුවක් විසින් නියෝජිතයන් පත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් කාර්තුවක පළමු වැඩ කරන දින 10 ඇතුළත දී භාර දිය යුතුය.
- 4. බලපත්‍රලාභී බැංකුවේ වගකීම්
 - 4.1 බලපත්‍රලාභී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත දැක්වෙන වගකීම් දැරිය යුතුය.
 - (i) නියෝජිත/උප-නියෝජිත බැංකු කටයුතු සඳහා අදාළ මෙම විධානයන්ට හා අනුගත වීම තහවුරු කිරීම.
 - (ii) මෙම විධානයන්ට අනුගත වීම සඳහා බැංකු විසින් නියෝජිතයන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් සහ නියෝජිතයන් විසින් උප නියෝජිතයන් සමඟින් එළඹෙන්නා වූ ගිවිසුම්වල ප්‍රමාණවත් පරිදි විධිවිධාන යොදා නැඟීම.

- (iii) නියෝජිත බැංකු කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි හා මාර්ගෝපදේශන සැකසීම.
- (iv) නියෝජිත බැංකු කටයුතු සිදු කිරීම සඳහා නියෝජිතයන් හට ප්‍රමාණවත් සම්පත් සහ ප්‍රවීණතාවය පවත්නා බවට තහවුරු කිරීම.
- (v) නියෝජිත බැංකු කටයුතු හා සම්බන්ධ සියලු අවදානම් හඳුනා ගැනීම, වාර්තාගත කිරීම, අවම කිරීම, කළමනාකරණය කිරීම සහ ක්‍රමානුකූලව සමාලෝචනය කරන බවට තහවුරු කිරීම.
- (vi) නියෝජිත බැංකු කටයුතු කටයුතු සඳහා වන පැමිණිලි විභාග කිරීමට, සහන සැලසීමට සහ පාරිභෝගික ආරක්ෂණ පිළිවෙත් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ස්ථාපනය කිරීම.
- (vii) නියෝජිතයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ බැංකුව වෙනුවෙන් නියෝජිතයන් සිදු කරනු ලබන රාජකාරීන්හි දී සිදු කරනු ලබන සියලුම ක්‍රියා සහ මහඟුරීම් හි වගකීම බැංකුව විසින් දැරිය යුතුය.
- (viii) ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම (Know Your Customer), ගනුදෙනුකරුවන්ගේ නිසි යෝග්‍යතා පිරික්සීම (Customer Due Diligence) පිළිබඳ නීතිරීති, මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධ නීතිරීති සහ මේ සම්බන්ධව බලපත්‍රලාභී බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන අභ්‍යන්තර නීතිරීති, ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සමඟ අනුගත වීම තහවුරු කිරීම.

4.2 මෙයට අමතරව බලපත්‍රලාභී බැංකුව විසින්

- (i) ගනුදෙනුකරුවන් හට නියෝජිත බැංකු කටයුතු සැලසීම සඳහා නියෝජිතයන් යොදා ගැනීම පිළිබඳ සවිස්තරත්මක, දැනුවත් ලේඛනගත තීරණයක් ගත යුතුය.
- (ii) නියෝජිතයන් සෑම දෙවසරකට වරක් ඔවුන්ගේ ශක්‍යතාවය පිළිබඳ ඇගයීමකට ලක් කළ යුතු අතර අදාළ නියෝජිතයන් තවදුරටත් පවත්වා ගෙන යාම පිළිබඳ දැනුවත් තීරණයක් ගත යුතුය.
- (iii) නියෝජිත බැංකු කටයුතු නිසි ලෙස ගනුදෙනුකරුවන් හට ලබා දීම තහවුරු කිරීම සහ නියෝජිතයන් හට අවශ්‍ය පරිදි මෙහෙයුම් පටිපාටි සංග්‍රහ ලබා දීම කළ යුතු අතර
- (iv) අවම වශයෙන් පහත තොරතුරු ඇතුළත්ව බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයන්ගේ විස්තර ඇතුළත් යාවත්කාලීන වනු ලබන නාමලේඛනයක්/ දත්ත ගබඩාවක් පවත්වාගෙන යා යුතු අතර බැංකුවේ වෙබ් අඩවිය තුළ එම තොරතුරු පළ කළ යුතු වේ.
 - (අ) නියෝජිත ආයතනයේ නම
 - (ආ) ව්‍යාපාර ලියාපදිංචි අංකය
 - (ඇ) නියෝජිතයාගේ ලිපිනය/පවතින ස්ථානය
 - (ඈ) නියෝජිතයාගේ දුරකථන අංකය සහ
 - (ඉ) බලපත්‍රලාභී බැංකුව වෙනුවෙන් සලසන නියෝජිත බැංකු කටයුතු

5. අවදානම් කළමනාකරණය

5.1 බලපත්‍රලාභී බැංකුව විසින්

- (i) ණය අවදානම, මෙහෙයුම් අවදානම, තෛතික අවදානම, උවයිලතා අවදානම, කීර්තිනාම අවදානම, තාක්ෂණ අවදානම හා අනුකූලතා අවදානම ආදී වශයෙන් වන සියලුම අවදානම් කළමනාකරණය කළ යුතුය.
- (ii) නියෝජිත බැංකු කටයුතු නිරන්තරව නිසි පරිදි අධීක්ෂණය සහ පාලනය කිරීමට අවශ්‍ය අභ්‍යන්තර පාලන, පද්ධතීන්, සහ නිලධාරීන් යෙදීම සහ නියෝජිතයන් විසින් අනුකූලතාවයන් දැක්වීමට අපොහොසත් වන අවස්ථාවන්හි දී ඒ පිළිබඳ වන ගිවිසුම්ගත බැඳී සිටීම ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රමාණවත් පාලන ක්‍රියාමාර්ග ගත යුතුය.
- (iii) අභ්‍යන්තර විගණන හා බාහිර විගණන පරීක්ෂාවන් පවත්වමින් පාලන ක්‍රමයන්ගේ ප්‍රමාණවත්භාවය තක්සේරු කළ යුතුය.
- (iv) නියෝජිතයන් විසින් අභ්‍යන්තර හා බාහිර අවදානම්වලින් තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ආරක්ෂණ පාලන ප්‍රතිපත්ති ගෙන ඇති බවට තහවුරු කිරීම.
- (v) බලපත්‍රලාභී බැංකුවක පරිගණක (Server)/පද්ධති/පරිශ්‍ර තුළ හැර වෙනත් පරිගණක (Server)/පද්ධති/පරිශ්‍ර තුළ ගනුදෙනුකරුවන්ගේ සංවේදී දත්ත ගබඩා කර නොතැබීමට වගබලා ගත යුතු වේ. මෙම සංවේදී දත්ත යටතට ගනුදෙනුකරුවන්ගේ නම, ගිණුම් තොරතුරු, ණය/හර කාඩ්පත් තොරතුරු සහ අනෙකුත් සියලු රහස්‍ය දත්ත ඇතුළත් වේ.

- (vi) ව්‍යතිරේක අවස්ථාවන්හි දී (නියෝජිතයන්ට පමණක් අදාළ වන අතර උප-නියෝජිතයන් සඳහා අදාළ නොවේ) සාධාරණ හේතූන් මත ඉහත (v) හට අනුගත නොවේ නම් එවන් අවස්ථාවන්හි දී නියෝජිතයාගේ නියෝජිත බැංකු කටයුතු හා සම්බන්ධ තොරතුරු තාක්ෂණ ආරක්ෂණ කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුමත විගණන ආයතනයක් මගින් සහතිකයක් ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසරය ලබා ගත යුතුය. තවද, තෝරා ගත් පාර්ශ්වය සමඟ සංවේදී දත්ත සුරැකීම (Save) පිළිබඳව ගනුදෙනුවට එළඹීමට ප්‍රථමයෙන් ගනුදෙනුකරුගේ අවසර ලබා ගත යුතුය.
- (vii) නියෝජිතයින්ගේ ණය ශක්‍යතාවය නිසි ලෙස තක්සේරු කර එයට උචිත පරිදි නියෝජිත බැංකු කටයුතු සඳහා සුදුසු සීමා ව්‍යුහ (දෛනික සීමා, ගනුදෙනුකරුවන්ගේ සීමා, නියෝජිත සීමා) නිර්ණය කිරීම සහ
- (viii) ගනුදෙනුකරුවන්ට අධිකාරී නියෝජිත බැංකු කටයුතු සැපයීම සඳහා ව්‍යාපාර අධිකාරීතා සැලසුම් සකස් කිරීම

6. අනුමත නියෝජිත බැංකු කටයුතු

- 6.1 නියෝජිතයන් විසින් පහත සඳහන් බැංකු සේවා/පහසුකම් බැංකුවේ දැනට සිටින ගනුදෙනුකරුවන්ට පමණක් ලබා දිය යුතුය.
 - (i) තැන්පතු භාර ගැනීම
 - (ii) තැන්පතු ආපසු ගෙවීම
 - (iii) ණය ආපසු ගෙවීම් භාර ගැනීම
 - (iv) ණය කාඩ්පත් ගෙවීම් භාර ගැනීම
 - (v) බිල්පත් ගෙවීම් පහසුකම් සැලසීම
 - (vi) ගිණුම් ශේෂ ඉල්ලීම්
 - (vii) එකම බලපත්‍රලාභී බැංකුව තුළම සිදුවන අරමුදල් හුවමාරු
 - (viii) පැමිණෙන ප්‍රේෂණ මුදල් බෙදා හැරීම (විධාන 9.1 (vii) අදාළ නොවේ) සහ
 - (ix) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන අනෙකුත් ඕනෑම කටයුත්තක්
- 6.2 නියෝජිතයන් විසින් බලපත්‍රලාභී බැංකු වෙනුවෙන් ගනුදෙනුකරුවන් මුණගැසී කරනු ලබන මුදල් බෙදා හැරීමේ හෝ එකතු කිරීමේ කටයුතුවලට අදාළ මුදල් ප්‍රවාහන කටයුතු විධාන 6.1(ix) යටතට අයත් වේ. මෙකී කාර්යයන් පූර්ණ රක්ෂණාචරණයක් යටතේ සිදු කළ යුතු අතර තෙවන පාර්ශ්වයක් විසින් සිදු කරන ගබඩා කර තැබීම්, එකතු කිරීම් හා බෙදාහැරීම් යන සියලුම කාර්යයන්හි දී සිදු විය හැකි අවදානම් සඳහා රක්ෂණ හිමිකම් පෑමට බලපත්‍රලාභී බැංකුවට හැකි විය යුතුය. විධාන 9.1(vii) මෙම කටයුතු සඳහා අදාළ නොවේ.

7. නියෝජිතයින් තෝරා ගැනීම

- 7.1 නියෝජිතයන් හා ගිවිසුම්වලට එළඹීමට පෙරාතුව අදාළ නියෝජිතයන්ගේ යෝග්‍යතාවය නිර්ණය කිරීමේ වගකීම බලපත්‍රලාභී බැංකුව සතු වන අතර අවම වශයෙන් විධාන 7.2 හි දක්වා ඇති නිර්ණායක සැලකිය යුතුය.
- 7.2 බලපත්‍රලාභී බැංකුව විසින් පහත සඳහන් කරුණු ඇතුළත්ව නියෝජිතයා හඳුනා ගැනීමේ (Know Your Agent) සහ යෝග්‍යතා පිරික්සීමේ ක්‍රියාවලියක් සිදු කළ යුතුය.
 - (i) ව්‍යාපාර වර්ගයන්හි දී අවංකභාවය හා වෘත්තීයභාවය විඳහා දැක්වීම
 - (ii) මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම, සටහන් තැබීම (record keeping), අභ්‍යන්තර පාලන සහ පාරිභෝගික ආරක්ෂණ ක්‍රියාමාර්ග නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය තරමේ සම්පත් පැවතීම
 - (iii) නියෝජිතයන් විසින් නීති විරෝධී/සදාචාරාත්මක නොවන ක්‍රියාකාරකම්වල නිරත නොවී ඇති බවට සහතික වීම
 - (iv) තත්ත්වයෙන් උසස් නියෝජිත බැංකු කටයුතු සැපයීමට අවශ්‍ය දැනුම හා ශක්‍යතාවයක් පැවතීම හා
 - (v) නියෝජිත බැංකු කටයුතුවලට අදාළ සියලු අවදානම් පාලනය කර ගැනීමට හැකියාවක් ඇති බවට පෙන්වුම් කිරීම.
- 7.3 බලපත්‍රලාභී බැංකුව විසින් තෝරා ගනු ලබන නියෝජිතයන් හට ව්‍යාපාර ලියාපදිංචියක්, ස්ථිර ව්‍යාපාර ස්ථානයක් සහ පවත්නා මූලික ව්‍යාපාරයක් තිබිය යුතුයි.

- 7.4 නියෝජිතයන් විසින් බැංකු කිහිපයක් සඳහා නියෝජිත බැංකු කටයුතු සැපයිය හැකිය. මේ සඳහා නියෝජිතයන් විසින් ඒ ඒ බලපත්‍රලාභී බැංකුව සඳහා වෙන වෙනම ගිවිසුම් වෙත එළැඹිය යුතු අතර ඒ සඳහා අදාළ නියෝජිතයාට විවිධ බැංකු කිහිපයක් වෙනුවෙන් ගනුදෙනු සිදු කිරීමට හැකියාවක් ඇති බව විදහා දැක්විය යුතුය.
- 7.5 බලපත්‍රලාභී බැංකුවක් විසින් මේ වන විටත් තවත් බලපත්‍රලාභී බැංකුවක් සඳහා නියෝජිත බැංකු කටයුතු සපයන ආයතනයක් තම නියෝජිතයා ලෙස පත් කිරීමට අදහස් කරන්නේ නම් එම නියෝජිතයාට බැංකු කිහිපයක් සඳහා නියෝජිත බැංකු කටයුතු සැපයීමට ඇති හැකියාව පිළිබඳ තක්සේරුවක් කළ යුතුය. තවද, අනුමැතිය ලබා දෙන අවස්ථාවේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නියෝජිතයාගේ සංකේන්ද්‍රික අවදානම ද තක්සේරු කිරීමට කටයුතු කරනු ඇත.
- 7.6 බලපත්‍රලාභී බැංකුව වෙනුවෙන් නියෝජිත බැංකු කටයුතු සිදු කිරීමේදී නියෝජිතයන් විසින් ගනුදෙනුකරුවන්ගෙන් කිසිම ගාස්තුවක් අය කිරීම තහනම් බව නියෝජිත ගිවිසුමේ විශේෂයෙන් සඳහන් කළ යුතුය.

8. සුපරීක්ෂණය

- 8.1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු මෙම විධානයන් හා අනුකූල වීම නිරතුරුව අධීක්ෂණය කරන අතර
 - (i) අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවන්හි දී කිසියම් නියෝජිතයෙකු පිළිබඳ ඕනෑම තොරතුරක් ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවෙන් ඉල්ලා සිටීම,
 - (ii) අවශ්‍ය නම් නියෝජිතයන්ගේ පොත් සහ පරිග්‍රහ පරීක්ෂාවට ලක් කිරීම
 - (iii) අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවන්හි දී නියෝජිත ගිවිසුම් අහෝසි කිරීම
 - (iv) සුදුසු පරිදි නියෝජිතයෙකු වෙනුවෙන් හෝ එරෙහිව යම් කටයුත්තක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට බලපත්‍රලාභී බැංකුවකට නියෝග කිරීම සහ/හෝ,
 - (v) නියෝජිතයෙකු විසින් සිදු කරන ලද කාර්යයක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක පිළියම් පිණිස යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකුවකට නියම කිරීමට කටයුතු කළ හැක.

9. පාරිභෝගික ආරක්ෂණය

- 9.1 බලපත්‍රලාභී බැංකු විසින් පහත කාරණා තහවුරු කළ යුතුය.
 - (i) නියෝජිතයා විසින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල රහස්‍යභාවය සුරැකීම
 - (ii) ගනුදෙනුකරුවන්හට දැනට සිටින නියෝජිතයන් ලැයිස්තුව සහ ඔවුන් සපයනු ලබන නියෝජිත බැංකු කටයුතු සුදුසු පරිදි හඳුනා ගත හැකි වන පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීම
 - (iii) බැංකුව විසින් ලබා දෙන බැංකු කටයුතුවල විශේෂාංග සහ ඊට අදාළ කොන්දේසි හා නියමයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම
 - (iv) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ගනුදෙනුකරුවාට රිසි භාෂාවකින් නියෝජිත බැංකු කටයුතු සැපයීමට හැකි වීම
 - (v) අවශ්‍ය අවස්ථාවන්හි දී ගනුදෙනුව සිදු කිරීමට ප්‍රථම ගනුදෙනුකරුවාගේ දත්ත මූලික බැංකු පද්ධතියේ (Core Banking System) සඳහන් දත්ත හා සසඳා සත්‍යාපනය කිරීම
 - (vi) ගනුදෙනුකරුවන් නියෝජිතයන්ගේ අනෙකුත් භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා අයුතු ලෙස පෙළඹවීම් වැළැක්වීම
 - (vii) නියෝජිතයාගේ පරිග්‍රහ තුළ පහත දැක්වෙන දෑ ප්‍රදර්ශනය කිරීම
 - (අ) නියෝජිතයා කරනු ලබන බලපත්‍රලාභී බැංකුවේ නම සහ ලාංඡනය
 - (ආ) නියෝජිතයා විසින් පිරිනමනු ලබන නියෝජිත බැංකු කටයුතු ලැයිස්තුව
 - (ඇ) ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සඳහා අදාළ බලපත්‍රලාභී බැංකුවේ පැමිණිලි කටයුතු පිළිබඳ වගකීම දරන නිලධාරියා සම්බන්ධ කර ගැනීම සඳහා වෙන් වූ දුරකථන අංකයක් සහ
 - (ඈ) නියෝජිතයා වාර්තා කරනු ලබන බලපත්‍රලාභී බැංකුවේ අදාළ ශාඛාවේ නම, දුරකථන අංකය හා ස්ථානය
 - (viii) ගිණුමකට මුදල් භාර ගැනීමක් හෝ ගෙවීමක් ඇතුළත් වන සියලුම ගනුදෙනු තර්ක-කාලීනව (real-time) සිදු විය යුතු අතර අපගත මාර්ග (off-line) ගනුදෙනුවකදී යම් පමා කාලයක් (Lag-time) ඇති විටෙක ඒ බව ගනුදෙනුකරු දැනුවත් කර තිබිය යුතුය
 - (ix) නියෝජිතයින් හරහා සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම මුද්‍රිත/ඩිජිටල් ලදුපතක්/කෙටි පණිවුඩයක් නිකුත් කළ යුතුය

(x) බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥාප්තිය සඳහා වන පාරිභෝගික ප්‍රඥාප්තිය පිළිබඳ වන 2011 අංක 08 දරන බැංකු පනත් විධානයේ විධාන 05 ට අනුකූල වීම (ඇමුණුම 01).

- 10. පැමිණිලි සහ සහන ක්‍රියාවලිය
 - 10.1 බලපත්‍රලාභී බැංකුව විසින් බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් ප්‍රඥාප්තිය පිළිබඳ 2011 අංක 08 දරන බැංකු පනතේ විධාන 06 (ඇමුණුම 02) අනුව පැමිණිලි සහ සහන ක්‍රියාවලියක් පවත්වාගෙන යා යුතු අතර මේ සම්බන්ධව ගනුදෙනුකරුවන් දැනුවත්ව තිබීම සහතික කළ යුතුය.
 - 10.2 පැමිණිලි වාර්තා කිරීම සහ ලේඛනගත කර පවත්වා ගෙන යාම බලපත්‍රලාභී බැංකු විසින් පමණක් සිදු කළ යුතු අතර බලපත්‍රලාභී බැංකුවක් වෙනුවෙන් කිසිදු පැමිණිල්ලක් පිළිබඳ කටයුතු කිරීමට නියෝජිතයන් හට අවසර නොමැත.
 - 10.3 බලපත්‍රලාභී බැංකු විසින් ගනුදෙනුකරුවන්ට පැමිණිලි ගොනු කිරීම සඳහාම වෙන් වූ දුරකථන මාර්ගයක් පවත්වාගෙන යා යුතු අතර නියෝජිතයන්ගේ අනන්‍යතාවය, පවත්වාගෙන යනු ලබන ස්ථානය සහ ඔවුන්ගේ නියෝජිත බැංකු කටයුතුවල වලංගුතාවය තහවුරු කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට බලපත්‍රලාභී බැංකුව ඇමතීමට ද මෙම දුරකථන මාර්ගය යොදා ගත හැකි විය යුතුය.
 - 10.4 නියෝජිතයන් හරහා නියෝජිත බැංකු කටයුතු සිදු කිරීමේ දී ගනුදෙනුකරුවන්ගේ අභිරුචින් ආරක්ෂා කිරීමට බලපත්‍රලාභී බැංකුව විසින් සෑම විටම කටයුතු කළ යුතු අතර, සාධාරණ අවස්ථාවන්හි දී අවශ්‍ය නම් සිදු කළ ගනුදෙනුවක් ප්‍රතිවර්තනය කිරීමට ද පහසුකම් සැලසිය යුතුය.
- 11. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කිරීම
 - 11.1 බලපත්‍රලාභී බැංකු විසින් ඇමුණුම 3 හි සඳහන් ආකාරයට නියෝජිත බැංකුකරණය පිළිබඳ වාර්තාවක් සෑම කාර්තුවක් සඳහාම පිළියෙළ කළ යුතුය.
 - 11.2 මෙකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ලබා දීමට හැකි විය යුතුය.
- 12. විධානය හා අනුගත වීම
 - 12.1 බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා ගැනීමෙන් මාස 06 ක් ඇතුළත අනුමත නියෝජිතයන් හරහා නියෝජිත බැංකු කටයුතු ආරම්භ කළ යුතු අතර කිසිම නියෝජිතයෙකුට අනුමැතිය ලබා ගැනීමෙන් මාස 06 ක් ගත වීමෙන් පසු නියෝජිත බැංකු කටයුතු ආරම්භ කිරීමට අවසර නොමැත.
 - 12.2 සියලුම බලපත්‍රලාභී බැංකු විසින් මෙම නියෝජිතයන් පත් කිරීම පිළිබඳ වන විධානයන් හා අනුගත විය යුතුය.
 - 12.3 ඉහත විධාන 6.2 සඳහන් පරිදි මුදල් ප්‍රවාහන කටයුතු දැනට සිදුකරනු ලබන බලපත්‍රලාභී බැංකු මෙම විධානයේ පරිදි මාස 6 ක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගත යුතුය. මෙකී මුදල් ප්‍රවාහන කටයුතු ව්‍යාපාර මෙහෙයුම් බාහිරකරණය යටතට අයත් නොවේ.
 - 12.4 නියෝජිතයන් වශයෙන් තම ව්‍යාපාර සමූහයේ ආයතන පත් කරනු ලබන බලපත්‍රලාභී බැංකු විසින් අදාළ ව්‍යාපාර සමූහයේ ආයතන මෙකී විධාන හා අනුගත වීම තහවුරු කළ යුතු වේ.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ඇමුණුම I

බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ වන ප්‍රඥාප්තිය 2011 අංක 08 දරන බැංකු පනත් විද්‍යාවේ උපුටනය -

නියෝජිතයන්ගෙන් ආරක්ෂා වීම

නියෝජිතයන් විසින් පහත සඳහන් කිසිවක් නොකළ යුතුය.

- (අ) ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම
- (ආ) අයථා ණය අය කර ගැනීමේ ක්‍රම යොදා ගැනීම
- (ඇ) ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් අයට හෙළිදරව් කිරීම
- (ඈ) බැංකු භාණ්ඩ/සේවා සම්බන්ධයෙන් අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ලබා දීම
- (ඉ) බැංකු භාණ්ඩ/සේවා ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් හෝ මහජනතාව නොමනා අයුරින් පෙළඹවීම
- (ඊ) බැංකුවෙන් පිටතදී කවර ආකාරයක හෝ සුරැකුම් ලේඛන සම්බන්ධ ලිපි සඳහා අත්සන් ගැනීම.

බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්තිය වන 2011 අංක 08 දරන බැංකු පනත් විද්‍යායේ උපුටනය -

පැමිණිලි කිරීම සහ සහන ක්‍රියාවලිය

"ගනුදෙනුකරුවන්ට සිය පැමිණිලි පාරදෘශ්‍යව සහ ඵලදායීව විසඳා ගැනීම සඳහා අයිතියක් ඇත. මේ සඳහා බලපත්‍රලාභී බැංකු:

- (අ) ආරවුල් ඉක්මනින් නිවැරදි කිරීම, කෙටි කාලයක් තුළ පැමිණිලි නිරාකරණය කිරීම, සෑහීමකට පත් නොවන්නේ නම් පැමිණිල්ල තවදුරටත් ඉදිරියට ගෙන යාමට ගනුදෙනුකරුට මගපෙන්වීම සහ අත්වැරදීමකින් අය කළ ගාස්තුවක් අවලංගු කිරීම ආදිය මගින් ගනුදෙනුකරුවන් සහ බැංකු අතර ආරවුල් ඉක්මනින් සහ ඵලදායී ලෙස නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය
- (ආ) පැමිණිලි භාර ගැනීම සහ ඒවා විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිඛිත ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය.
- (ඇ) පැමිණිල්ල ලැබුණ බවට සාධාරණ කෙටි කාලයක් තුළ ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් දිය යුතු අතර, එම පැමිණිල්ල නිරාකරණය කිරීමට බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සහ පැමිණිල්ල පිළිබඳව කටයුතු කරන නිලධාරියාගේ/නිලධාරීන්ගේ ඇමතුම් විස්තර දිය යුතුය.
- (ඈ) ලිඛිතව මෙන්ම වාචිකව පැමිණිලි කිරීමට පහසුකම් සැපයිය යුතු අතර, ලිඛිතවම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට බල නොකළ යුතුය.
- (ඉ) මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවේ කාර්යභාරයේ කොටසක් ලෙස පැමිණිලි හා ඒවා විසඳීමේ ක්‍රියාවලිය සම්බන්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවීම කළ යුතුය; සහ
- (උ) තමන්ට සෑහීමකට පත් විය හැකි ලෙස පැමිණිල්ල නිරාකරණය නොවූයේ නම් මූල්‍ය දුක්ගැන්විලි භාර ගන්නා නිලධාරියා (ඔම්බුඩ්ස්මන්වරයා) මාර්ගයෙන් හෝ අධිකරණය මාර්ගයෙන් හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ගනුදෙනුකරුට උපදෙස් දිය යුතුය."

බලපත්‍රලාභී බැංකුවක් විසින් සිදු කරනු ලබන නියෝජිත බැංකු කටයුතු පිළිබඳ වාර්තාව

- 1. බැංකුවේ නම
- 2. නියෝජිත/උප නියෝජිතයන්ගේ තොරතුරු

	කාර්තුව තුළ		කාර්තුවේ අවසාන දිනට	
	නියෝජිතයින්	උප නියෝජිතයින්	නියෝජිතයින්	උප නියෝජිතයින්
ලබා දුන් අවසර සංඛ්‍යාව				
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් 6 මසක් ඇතුළත නියෝජිත බැංකු කටයුතු ආරම්භ කළ නියෝජිතයන් ගණන				
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් 6 මසක් ඇතුළත නියෝජිත බැංකු කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වූ නියෝජිතයන් ගණන				
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය කල් පිරීමට පෙර නියෝජිත බැංකු කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින නියෝජිතයන් ගණන				
අහෝසි කළ නියෝජිතයන් ගණන				

- 3. කාර්තුව අවසානය වන විට මෙහෙයුම් සිදු කරන නියෝජිත/උප නියෝජිතයන්ගේ විස්තර
 - නම
 - ව්‍යාපාර ලියාපදිංචි අංකය
 - ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය/ලිපිනය
 - දුරකථන අංකය
 - පිරිනමනු ලබන නියෝජිත බැංකු කටයුතු

4. කාර්යසාධන සමාලෝචනය

විශේෂය		ගනුදෙනු (කාර්තුව තුළ)	
		ගනුදෙනු සංඛ්‍යාව	වටිනාකම (රු.)
(i)	තැන්පතු භාර ගැනීම		
(ii)	තැන්පතු ආපසු ගෙවීම		
(iii)	ණය ආපසු ගෙවීම් භාර ගැනීම		
(iv)	ණය කාඩ්පත් ගෙවීම් භාර ගැනීම		
(v)	බිල්පත් ගෙවීම		
(vi)	ගිණුම් ශේෂ විමසීම		
(vii)	අරමුදල් හුවමාරු (එම බැංකුවේම)		
(vii)	ප්‍රේෂණ මුදල් බෙදා හැරීම		
(ix)	වෙනත්		
	<ul style="list-style-type: none"> ▪ මුදල් ප්‍රවාහනය ▪ වෙනත් (සඳහන් කරන්න) 		

(බැංකුව විසින් සෑම නියෝජිත/උප නියෝජිතයෙකු සඳහාම කාර්යසාධනය සමාලෝචනය සිදු කළ යුතුය)

5. මුහුණ දුන් ගැටලු

- ගැටලු ගණන සහ එම ගැටලු සඳහන් කරන්න
- ගැටලුවට හේතු හා
- ගත් ක්‍රියාමාර්ග සඳහන් කරන්න

බැංකු පනත් විධාන 2018 අංක 03

2018 ජූනි 05

මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධාන සඳහා සංශෝධන

2018 අංක 1 දරණ මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ බැංකු පනත් විධාන පහත පරිදි සංශෝධනය කර ආදේශනය කරන ලදී.

3. වටිනාකම මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
- 3.1 ඉහත සඳහන් විධාන 2 හි ඇතුළත් වන සීමාවන් පහත ණය පහසුකම් සඳහා අදාළ නොවේ.
- (i) සංචාරක ක්ෂේත්‍රයේ සහ/හෝ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීම පිණිස මෝටර් රථ සමූහ මිලදී ගැනීමට ණය පහසුකම් ලබා ගැනීමේදී එසේ මිලදී ගන්නා මෝටර් රථ ලියාපදිංචියේ සිට වසරක් ගතවීමට පෙර වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයක් වෙත නොපැවරීමට යටත්ව සහ,
 - (ii) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇති මූල්‍ය කල්බදු ක්‍රමයක් යටතේ රජයේ ආයතන සඳහා වාහන ප්‍රසම්පාදන කටයුතුවලදී.
- 3.2 මෙලෙස ණය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී බැංකු විසින් අභ්‍යන්තර සීමා සහ ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වේ.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් විධාන 2018 අංක 04

2018 අගෝස්තු 21

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු

මුදල් මණ්ඩලය මගින් බලපත්‍රලාභී වාණිජ බැංකු (බ.ව.බැ.) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (බ.වි.බැ.) මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා පහත විධාන නිකුත් කරනු ලබයි.

1. බැංකු පනත යටතේ බලගැන්වීම
- 1.1 බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) වන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය සහතික කිරීම සඳහා, සියලුම සහ කිසියම් බ.ව.බැ. හෝ බ.වි.බැ. වෙත, එම බැංකුවේ ඕනෑම ආකාරයක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳ විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.

- 2. අදාළත්වය
 - 2.1 ශ්‍රී ලංකා විදේශ විනිමය පනත මගින් ව්‍යුත්පන්න ගනුදෙනු කිරීමට බලය හිමි වී ඇති බ.ව.බැ. සහ බ.වි.බැ. විසින් සිදු කරනු ලබන විදේශ විනිමය ව්‍යුත්පන්න ගනුදෙනු මෙම විධානයන් මගින් ආවරණය වේ. බ.ව.බැ. සහ බ.වි.බැ. මින් ඉදිරියට සුදුසුකම් ලද බැංකු (සු.බැ.) ලෙස හැඳින්වෙනු ඇත.
 - 2.2 මෙම විධානයන් සු.බැ. වල දේශීය බැංකු ඒකක සහ අක්වෙරළ බැංකු ඒකක සඳහා අදාළ වේ.
- 3. ව්‍යුත්පන්න ගනුදෙනු ආරම්භ කිරීම
 - 3.1 මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනුවල නියැලීමට අපේක්ෂා කරන බලපත්‍රලාභී වාණිජ බැංකු ගනුදෙනු ආරම්භ කිරීමට ප්‍රථමව එය පිළිබඳව බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු අතර එහි පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ද යොමු කළ යුතුය.
 - 3.2 මෙහි 5.2 හි සඳහන් එක් එක් ව්‍යුත්පන්න ගනුදෙනු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බැංකු අධිකෂණ අධ්‍යක්ෂගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුය.
- 4. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය
 - 4.1 ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධයෙන් සු.බැ. වල අධ්‍යක්ෂ මණ්ඩල විසින් අනුමත කළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සහ නිරාවරණයන් ඇගයීමේ, ප්‍රමාණනය කිරීමේ අවදානම් කළමනාකරණය සහ කාර්යසාධන නිරීක්ෂණය සඳහා වන අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපනය කර ගත යුතු වේ.
 - 4.2 මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය ප්‍රවීණතාවය සහ ශක්‍යතා වර්ධනයන් ස්ථාපිත බවට සු.බැ. තහවුරු කර ගත යුතුය.
- 5. පොදු නියමයන් සහ කොන්දේසි
 - 5.1 පහත සඳහන් අරමුණු සඳහා ව්‍යුත්පන්න ගනුදෙනුවලට එළඹිය හැක.
 - (අ) අවසන් පරිශීලක ගනුදෙනු (End-user Deals)
සු.බැ.වල වත්කම් හෝ වගකීම් (නියමිත ප්‍රාග්ධනය සහ රඳවාගත් ලාභ හැර) මත පවතින අවදානම් ඉදිරි රැකුම් (hedging) සඳහා සිදු කරන ගනුදෙනු සහ බැංකුවේ අවදානම් ව්‍යුහය කළමනාකරණය සඳහා කලින් කලට අවශ්‍ය වන පරිදි යොදා ගත හැකි අතර සමපේක්ෂණ (speculation) කටයුතු සඳහා යොදා ගත නොහැක.
 - (ආ) වෙළඳපොළ නිර්මාණය කිරීමේ අරමුණින් තොර ගනුදෙනු (Non Market Maker Deals)
සු.බැ. සිය ගනුදෙනුකරුවන් සමඟ ඇති කර ගන්නා ගනුදෙනු, එනම් ආන්තිකයක් ගැනීමේ අරමුණින් වෙනත් සු.බැ. සමඟ හෝ සු.බැ. නොවන වෙනත් පාර්ශ්වයක් සමඟ කරන ගනුදෙනු. ගනුදෙනුවලදී සු.බැ. කිසිම ආකාරයකින් තමාගේ පොත්වලට වෙළඳපොළ අවදානමක් නොගත යුතු අතර ශ්‍රී ලංකාව තුළ වෙනත් සු.බැ. සමඟ හෝ විදේශීය ප්‍රතිපාර්ශ්වයක් සමඟ හෝ එම දිනය තුළම ගනුදෙනු සඳහා ප්‍රති ආවරණයක් (back to back) ලබා ගත යුතුය.
 - (ඇ) ව්‍යුත්පන්න වෙළඳපොළ නිර්මාණය කිරීම සඳහා කරන ගනුදෙනු (Derivative Market Maker Deals)
සු.බැ. විසින් වෙළඳපොළ අවදානම තම පොත්වල දරමින් සිය ගනුදෙනුකරුවන් හෝ වෙනත් සු.බැ. සමඟ කරනු ලබන ගනුදෙනු.
 - 5.2 මෙම විධානයන් යටතේ අනුමත මූල්‍ය ව්‍යුත්පන්න උපකරණයන් පහත දැක්වේ.
 - (අ) හුවමාරු ගිවිසුම් (Swaps)
 - (ආ) විකල්ප ගිවිසුම් (Options)
 - (ඇ) ඉදිරි අනුපාත ගිවිසුම් (Forward Rate Agreements)
 - (ඈ) ඉදිරි ගිවිසුම් (Forward Contracts)
 - (ඉ) හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමට විකල්ප (Swaptions)
 - (ඊ) මුදල් මණ්ඩලය මගින් කලින් කලට ප්‍රකාශයට පත් කරනු ලබන උපකරණ
 - 5.3 සු.බැ. පහත දෑ තහවුරු කරගත යුතුය.
 - (අ) ගනුදෙනුකරුවන්ට පිරිනමන සියලු ව්‍යුත්පන්නයන් වලංගු පාදක ගනුදෙනුවක් මත පදනම් විය යුතු අතර මේ සඳහා ජංගම ගිණුම් ගනුදෙනු හෝ අවසරලත් ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු ඇතුළත් කළ හැකිය.
 - (ආ) ගනුදෙනුවේ නාමික මුහුණත අගය, ඕනෑම ව්‍යුත්පන්නයන් තෝරාගැනීමට ද ඇතුළත්ව පාදක කර ගත් ගනුදෙනු/වත්කම් හෝ බැරකම් හෝ නිරාවරණයේ නොපියවූ ප්‍රමාණය නොඉක්මවිය යුතුය.
 - (ඇ) ඉහත විධාන 5.3 (අ) සහ (ආ) අන්තර්-බැංකු ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා අදාළ නොවේ.
 - 5.4 සු.බැ. 5.2 දක්වා ඇති ව්‍යුත්පන්න උපකරණ, විදේශීය ප්‍රතිපාර්ශ්ව සමඟ සිදු කරන ප්‍රති ආවරණ (back to back) ගනුදෙනුවලට එළඹීම සඳහා යොදා ගත හැක.

- 5.5 අසම්භාවී නිරාවරණයන් ඉදිරි රැකීමට හෝ සිය ගනුදෙනුකරුවන්ගේ ශේෂපත්‍ර නිරාවරණයන් මගින් වන අවදානම් ඉදිරි රැකීම සඳහා සු.බැ. විසින් සුදුසුකම්ලත් ව්‍යුත්පන්න යොදා ගැනීමට අවසර දී ඇත.
 - 5.6 ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට තම ඇස්තමේන්තුගත ගනුදෙනු වටිනාකම මත වන නිරාවරණයන් ඉදිරි රැකීමට සු.බැ. මගින් ඉඩ දිය හැකි අතර ඇස්තමේන්තුගත ගනුදෙනු වටිනාකම තීරණය කළ යුත්තේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් තහවුරු කොට ගෙන පදනම් කරගෙන හෝ අවසානයටම සිදු කළ ගිවිසුම් තුනේ සාමාන්‍යය හෝ අවසානයටම සිදු කළ ගිවිසුමේ වටිනාකම යන ආකාරයන්ගේ වැඩිම වටිනාකම පදනම් කොට ගෙන වේ.
 - 5.7 පහත දැක්වෙන පරිදි පාර්ශවයන්ට ව්‍යුත්පන්නයන් තවදුරටත් අවශ්‍ය නොවේ නම් එම ව්‍යුත්පන්නයන් පාර්ශවිකව හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම හෝ නැවත විකිණීම කළ හැක.
 - (අ) වරක් අවලංගු කළ සියලුම ව්‍යුත්පන්නයන් මෙම විධානයන්ගේ කොන්දේසිවලට අනුව නැවත ගිවිසුම්ගත කරවා ගත හැක.
 - (ආ) ගනුදෙනුකරුවෙකු සිය ව්‍යුත්පන්න ගිවිසුම පාදක කරගත් ගනුදෙනුව තවමත් පවත්නා විටෙක, කල් පිරීමට ප්‍රථමයෙන් අවලංගු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් වෙළඳපොළ මිල ලකුණු කිරීමේ පාඩුව ගනුදෙනුකරුගෙන් අය කර ගනිමින් එසේ කළ හැක.
 - (ඇ) වෙළඳපොළ මිල ලකුණු කිරීමේ ලාභ (මූල්‍යමය ලාභ) ගනුදෙනුකරුට නොගෙවිය යුතුය.
 - (ඈ) අනුපාත වාසි (rate benefit) ඇත්නම්, යළි ගිවිසුම්ගත කරන අවස්ථාවේදී (re-booking) ගනුදෙනුකරුට ලබා දිය හැක.
 - 5.8 අන්තවාසිකයන් සමඟ සිදු කරන ව්‍යුත්පන්න ගනුදෙනුවල පිරිවැය දේශ ප්‍රත්‍යාවර්ථක අරමුදල් (repatriable funds) සහ/හෝ සාමාන්‍ය බැංකුකරණ මාධ්‍ය හරහා පැමිණෙන ප්‍රේෂණ මුදල් (inward remittances) මගින් ගෙවිය යුතුය.
 - 5.9 2009 අගෝස්තු 01 වැනි දින නිකුත් කළ මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ පිළිබඳ විධාන (අනු අංක 33/03/001/0029/002) සහ 2010 මාර්තු 11 දින බලයලත් වෙළඳුන්ට නිකුත් කළ විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිලදී ගැනීම් පිළිබඳ විධාන (අනු අංක 06/04/02/2010) අනුව සු.බැ. විසින් ඇති කර ගත් සියලු ව්‍යුත්පන්න පදනම් ගනුදෙනුවල කල් පිරීම තෙක් පෙර නිකුත් කළ විධාන අනුව පවත්වා ගත හැකිය. පෙර විධානයන්ට අනුව ඇති කරගත් පසුව අවලංගු කළ ව්‍යුත්පන්න ගිවිසුම්, නව විධානයන්ගේ කොන්දේසිවලට අනුව යළි වෙන් කරවා ගත හැක.
 - 5.10 ගනුදෙනුකරුවෙකු විසින් පාදක ගනුදෙනුව වෙනත් බලයලත් අලෙවිකරුවෙකු සමඟ එළඹ ඇති විටදී එම ගනුදෙනුව සඳහා ව්‍යුත්පන්න ගිවිසුමකට එළඹෙන්නේ නම් අදාළ පාදක ගනුදෙනු එකින් එකට අදාළව එම බලයලත් අලෙවිකරු විසින් එම ගනුදෙනුව පිළිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් එළඹිය හැකිය.
6. තහනම් කටයුතු
- 6.1 සු.බැ. වල නේවාසික ගිණුම් හිමි ගනුදෙනුකරුවෙකු විදේශීය ප්‍රතිපාර්ශවයක් සමඟ කිසියම් ව්‍යුත්පන්න ගනුදෙනුවකට එළඹීමට අවශ්‍ය විටෙක එම නේවාසික ගනුදෙනුකරුවා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ විශේෂිත අවසරයක් ලබා ගෙන ඇත්නම් පමණක් ඒ සඳහා පහසුකම් ලබා දිය යුතුය.
 - 6.2 සු.බැ. විසින් ඕනෑම විදේශ විනිමය නිරාවරණයක් හෝ විදේශයන්හි රඳවාගත් ඉපැයීම් සහ විදේශ විනිමය තැන්පතුවලින් පැනනගින අවදානම් සඳහා ව්‍යුත්පන්න ගනුදෙනු සිදු නොකළ යුතුය.
 - 6.3 සු.බැ. විසින් විකල්ප අධිමිල (option premium) හැරුණු විට කිසිදු මුදල් ඒකකයකින් අත්පිට ගෙවීම් (up front payment) ගනුදෙනුකරුට සිදු කිරීමට ඇති ව්‍යුත්පන්න සඳහා අවසර හිමි නොවේ.
7. ජාත්‍යන්තර හුවමාරු සහ ව්‍යුත්පන්න සංගමය (ISDA)
- 7.1 දෙපාර්ශවය විසින්ම ISDA ගිවිසුම් අත්සන් තැබීමෙන් වැලකී සිටීමට තීරණය කර සිටින අවස්ථාවකදී හැර සු.බැ. විසින් ප්‍රතිපාර්ශව සමඟ ව්‍යුත්පන්න සඳහා ISDA මුල් ගිවිසුම් අත්සන් කළ යුතුය.
 - 7.2 සු.බැ. ප්‍රතිපාර්ශවයන් සමඟ ISDA ගිවිසුම් අත්සන් තැබීමෙන් වැලකී සිටීමට එකඟ වන අවස්ථාවන්හිදී ඒ පිළිබඳවම සු.බැ. විසින් ප්‍රතිපාර්ශවයන්ගේ ලිඛිත එකඟතාව ලබා ගත යුතුය. මෙම ලිඛිත එකඟතාවය ගිවිසුම්ගත කාලය වසරක් හෝ ඊට අඩුවෙන් ඇති අන්තර්-බැංකු විදේශ විනිමය ඉදිරි ගිවිසුම් සහ හුවමාරු ගනුදෙනු සඳහා අවශ්‍ය නොවේ.
 - 7.3 සු.බැ. ගනුදෙනුවලට අදාළ නිවේන ගිවිසුම සහ වාර්තා තබා ගත යුතුය.
8. ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම
- 8.1 සිය ගනුදෙනුකරුවන් විසින් මෙම ව්‍යුත්පන්න ගනුදෙනුවලින් මතුවන අවදානම් පැහැදිලිව අවබෝධ කරගත් බවට සහ අනාගත ගනුදෙනුවලදී ඇතිවිය හැකි මෙම උපකරණ හා බැඳුණු අවදානම් කළමනාකරණයට සහ නිරීක්ෂණයට ගනුදෙනුකරුවන් විසින් සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සියලු සු.බැ. විසින් සහතික විය යුතුය.

- 8.2 සු.බැ. විසින් ගනුදෙනු සම්බන්ධව ප්‍රමාණවත් තොරතුරු ලබා දිය යුතු අතර උපරිම විනිවිදභාවයකින් කටයුතු කිරීමට ද යුතු වේ. මෙහිදී අවදානම් අවස්ථා පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ අදාළ කොන්දේසි සහ නියමයන් පැහැදිලි කිරීමට කටයුතු කළ යුතුය. මෙයට ගනුදෙනුව හා අදාළ මිණුම් දඬු (benchmark), අනුපාත ස්ථිර කිරීම (fixing rate) ක්‍රියාත්මක වන මිල (strick prices) සහ අධි මිල (premium) වැනි තොරතුරු අවශ්‍ය පරිදි ලබා දිය යුතු වේ.
- 8.3 ව්‍යුත්පන්න ගනුදෙනුවකට එළඹීමට ප්‍රථමව, ගනුදෙනුකරුවන් විසින් එම උපකරණයන්හි ස්වභාවය සහ ඒවායේ නිසඟ අවදානම අවබෝධ කරගත් බවට බලයලත් අලෙවිකරුවන් විසින් ලිඛිත තහවුරුවක් ලබා ගත යුතුය.
- 8.4 සියලු සු.බැ. සමඟ ඇති ව්‍යුත්පන්න ගනුදෙනුවල මුළු වටිනාකම, පාදක ගනුදෙනුවල වටිනාකම හෝ අනාවරණයන් නොඉක්මවන බවට සු.බැ. විසින් ගනුදෙනුකරුවන්ගෙන් ලිඛිත ප්‍රතිඥාවක් ලබා ගත යුතුය.
- 8.5 අදාළ ගිවිසුම්වලට එළඹීමට පෙර සු.බැ. විසින් ආයතනයේ ශක්‍යතාව සහ ගනුදෙනුකරුගේ සමස්ත යෝග්‍යතාව යන කරුණු සම්බන්ධයෙන් වන වෘත්තීමය විශ්ලේෂණයක් සිදු කර සෑහීමකට පත් විය යුතුය.
- 8.6 සුළු වටිනාකමකින් යුතු, ගිවිසුම් කාලය වසරක් හෝ ඊට අඩු විදේශ විනිමය ඉදිරි රැකුම් සහ හුවමාරු ගනුදෙනු සඳහා සු.බැ. අවම වශයෙන් මූලික තොරතුරු හා කොන්දේසි පිළිබඳව ගනුදෙනුකරු දැනුවත් කළ යුතුය. මේ සම්බන්ධව සු.බැ. විසින් සිය බැංකුවේ අවදානම් අභිරුචිය, ගනුදෙනු පරිමාවන් වැනි දෑ සැලකිල්ලට ගනිමින් සුළු වටිනාකමකින් යුතු ගනුදෙනු වෙන් කර හඳුනා ගැනීමට අභ්‍යන්තර මිනුම් දණ්ඩක් සකසා ගත යුතු වේ.
- 9. සුදුසුකම් ලත් මුදල් වර්ග 9.1 ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව සු.බැ. විසින් නියමිත මුදල් ඒකකවලින්¹ ව්‍යුත්පන්න ගනුදෙනු සිදු කළ යුතුය.
- 10. කාලසීමාව 10.1 ව්‍යුත්පන්න ගිවිසුමේ කාලය පදනම් වන්නම් කල්පිරීමේ කාලයට අනුරූප වන බවට සු.බැ. විසින් සහතික විය යුතුය. එසේම, ව්‍යුත්පන්න කාලය කිසිවිටෙකත් පදනම් වන්නම් කල්පිරීමේ කාලය නොඉක්මවිය යුතුය. ව්‍යුත්පන්න උපකරණයක කල්පිරීමේ කාලය අවුරුදු 10 නොඉක්මවිය යුතුය.
- 11. සැසඳුම්/තක්සේරු මිණුම් දඬු 11.1 සැසඳුම් සහ අගය කිරීමේ අරමුණ පිණිස අන්‍යෝන්‍ය එකඟතාව මත ප්‍රමාණවත් විනිවිදභාවයකින් යුතු මිණුම්දඬු භාවිතා කිරීමට අදාළ පාර්ශ්වයන්ට නිදහස ලැබේ.
- 12. වාර්තාකරණය 12.1 ඇමුණුම 1 දක්වා ඇති ආකෘති යොදා ගෙන මාසයක් ඇතුළත සිදු කළ ගනුදෙනු පිළිබඳ ප්‍රකාශනයක් මාසයක් අවසන් දින 15 ක් ඇතුළතදී සු.බැ. විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
- 12.2 ඉහත අවශ්‍යතා ගිවිසුම්ගත කල්පිරීමේ කාලසීමාව වසරක් හෝ ඊට අඩු විදේශ විනිමය ඉදිරි ගිවිසුම් සහ හුවමාරු ගනුදෙනු සඳහා අදාළ නොවේ. කෙසේ නමුත්, සු.බැ. විසින් ගනුදෙනුකරුවන් සමඟ සිදු කරන එවැනි ගනුදෙනු පිළිබඳ වාර්තාවක් තබා ගත යුතු වේ.
- 13. නිර්වචනයන් 13 මෙම විධාන සඳහා පහත සඳහන් නිර්වචනයන් අදාළ වේ.
 - 13.1 ව්‍යුත්පන්න

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව නිර්වචනය කළ මූල්‍ය උපකරණයක් හෝ ගිවිසුමක් ව්‍යුත්පන්නයක් ලෙස හැඳින්වේ.
 - 13.2 විදේශීය ප්‍රතිපාර්ශ්වය

විදේශීය ප්‍රතිපාර්ශ්වය යනුවෙන් අදහස් වන්නේ:

 - (අ) ශ්‍රී ලංකාවෙන් පිටත බැංකුවක්, හෝ
 - (ආ) ජාත්‍යන්තරව පිළිගත් ව්‍යුත්පන්න හුවමාරුවකි
 - 13.3 අවසරලත් ව්‍යුත්පන්න ගනුදෙනු
 - (අ) හුවමාරු ගිවිසුම් (Swaps)

ගනුදෙනුවක එකඟ වූ කල්පිරීමේ කාලය පුරා නිශ්චිත කාලපරිච්ඡේදයකදී (ගෙවීම් දිනයන්) මුදල් ප්‍රවාහයන් හුවමාරු කර ගැනීමට ද්විපාර්ශ්වයක් ඇති කර ගන්නා ගිවිසුමකි. මූලික වශයෙන් හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමට ගාස්තුවක් ගෙවීම සිදු නොවේ. මෙම විධාන යටතේ සු.බැ. පොලී අනුපාත, හරස් විනිමය සහ භාණ්ඩ හුවමාරු ගිවිසුම්වලට එළඹීමට සුදුසුකම් ලබයි.

1 නිශ්චිත මුදල් ඒකක ලෙස මෙම විධානයේදී සලකනු ලබන්නේ බැංකු පහත යටතේ නිකුත් කරන ලද අත් වෙරළ බැංකු කටයුතු පටිපාටිය පිළිබඳ නියෝගයෙහි කලින් කලට නිර්ණය කරනු ලබන මුදල් ඒකක වේ.

(ආ) විකල්ප ගිවිසුම් (Options)

ගිවිසුම් කල්පිතයන් දිනයේදී හෝ ඊට ප්‍රථම පදනම් වන වත්කම් නිශ්චිත ප්‍රමාණයක් එකඟ වූ මිලකට (ක්‍රියාත්මක වන මිල) මිලට ගැනීමට හෝ විකිණීමට අදාළ ගිවිසුමෙන් මිලදී ගන්නා ආයතනයක් මිස බැඳීමක්/වගකීමක් ඇති නොවන අතර ගිවිසුම ආරම්භයේදී මිලට ගන්නා ගෙවීමක් (අධිමිලක්) සිදු කළ යුතුය. කැඳවීමේ විකල්පයක් පදනම් වත්කමක් මිලට ගැනීමටත් විකුණුම් විකල්පයක් පදනම් වත්කමක් විකිණීමටත් ආයතනයක් ලබා දෙයි. මෙම විධානවලට අනුව සු.බැ.වලට, පොලී අනුපාත, විනිමය සහ භාණ්ඩ පදනම් කොට ගෙන විකල්ප ගිවිසුම්වලට එළඹීමට සුදුසුකම් ලබයි.

(ඇ) ඉදිරි අනුපාත ගිවිසුම් (FRA)

ඉදිරි අනුපාත ගිවිසුම් යනු දෙපාර්ශවයක් අතර සිදුවන පොලී අනුපාත ගිවිසුමක් වන අතර, එමගින් යම් පාර්ශවයකට පොලී අනුපාත වෙළඳපොළේ ස්ථාපනය වීමට අවස්ථාව ලැබේ. මෙහිදී එක් පාර්ශවයක් විසින් නිශ්චිත නාමික මුදලක් සඳහා නිශ්චිත වූ පොලී ගෙවීමක් සිදු කෙරෙන අතර අනෙක් පාර්ශවය විසින් ගිවිසුම කල්පිරීමේදී තීරණය වන පොලී අනුපාතයක් මත පොලී ගෙවීම සිදු කරයි. පියවීම් දිනයේදී ශුද්ධ පියවීමක් සිදු කරනු ලබයි.

(ඈ) ඉදිරි ගිවිසුම් (Forward Contracts)

ඉදිරි ගිවිසුමකදී, ගිවිසුම්ගත පාර්ශවයන්ට නිශ්චිත මුදලකට, නිශ්චිත ප්‍රමාණයක්, නිශ්චිත අනාගත දිනයකදී මුදල්/භාණ්ඩ මිලට ගැනීමට හෝ විකිණීමට වගකීමක් ලැබේ.

(ඉ) හුවමාරු ගිවිසුමක් ඇතිකර ගැනීමට විකල්පයක් (Swaptions)

හුවමාරු ගිවිසුමකට එළඹීමට ඇති විකල්පයකි. මෙමගින් හුවමාරු විකල්ප අධිමිල සඳහා මිලදී ගන්නා නිශ්චිත අනාගත දිනයකදී නිර්දේශිත හුවමාරු ගිවිසුමක් ඇතිකර ගැනීමට ආයතනයක් ලැබේ. මෙහිදී වගකීමක්, මිලදී ගන්නා ආකාරයට ඇති නොවේ. මෙම විධානය යටතේ සු.බැ. මෙම ගිවිසුමේ පොලී අනුපාත, විනිමය සහ භාණ්ඩ පදනම් ගනුදෙනු ඇතිකර ගැනීමට සුදුසුකම් ලබයි.

(ඊ) විදේශ විනිමය මුදල් හුවමාරු (Fx Swaps)

මුදල් හුවමාරු යනු එකවර සිදුවන, පියවීම් දිනයන් දෙකක් සහිතව එකම වර්ගයක එකම ප්‍රමාණයක මුදල් මිලට ගැනීම හෝ විකිණීමට හෝ ප්‍රතිලෝමය ඇතිකර ගන්නා ගිවිසුමකි. (මෙහිදී එක් මුදල් ඒකකයක් එක් පියවීම් දිනයකදී මිලදී ගෙන/විකුණා ඇතත් පියවීම් දිනයේදී විකිණීමට/මිලට ගැනීම සිදු වේ.)

14. අවලංගු කිරීම

14.1 පහත විධානයන් මෙමගින් අවලංගු කෙරේ.

- (අ) 2017 නොවැම්බර් 29 දින නිකුත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු පිළිබඳ 2017 අංක 06 දරන විධාන
- (ආ) 2009 අගෝස්තු 01 දින විනිමය පාලක හා ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කළ මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ පිළිබඳ විධාන (අනු අංක: 33/03/001/0029/002)
- (ඇ) 2013 ජනවාරි 02 දින විනිමය පාලක විසින් බලයලත් අලෙවිකරුවන්ට නිකුත් කරන ලද විදේශ විනිමය ඉදිරි විකුණුම් හා මිලට ගැනීම් විධාන (අනු අංක: 06/04/04/2013)

15. ක්‍රියාත්මක කිරීම

15.1 මෙම විධානයන් නිකුත් කළ දින සිට වලංගු වේ.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මෙම විධානයේ ඇමුණුම 1

https://www.cbsl.gov.lk/sites/files/cbslweb_documents/laws/cdg/Banking_Act_Direction_No_4_of_2018.pdf මස්සේ ලබාගත හැක.

බැංකු පනත් විධාන 2018 අංක 05

2018 අගෝස්තු 23

මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධානයන් සඳහා සංශෝධනය

2018 අංක 3 දරණ මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ බැංකු පනත් විධානය පහත පරිදි සංශෝධනය කර ආදේශනය කරන ලදී.

3. වටිනාකම මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
- 3.1 ඉහත සඳහන් බැංකු පනත් විධානයෙහි විධාන 2 හි සඳහන් සීමා පහත දක්වා ඇති ණය පහසුකම් සඳහා අදාළ නොවේ.
- (i) සංචාරක සහ/හෝ ප්‍රවාහන කටයුතුවල නිරත ඕනෑම සමාගමකට සිය මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට මිලදී ගන්නා මෝටර් රථ සමූහ මිලදී ගැනීමට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්, එසේ මූල්‍යනය කරන ලද මෝටර් රථ ඒවායේ පළමු ලියාපදිංචි දින සිට වසරක් යනතුරු වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට පවරා නොදීමේ පදනම මත.
 - (ii) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇති මූල්‍ය කල්බදු ක්‍රමයක් යටතේ රජයේ ආයතන සඳහා මිලදී ගන්නා මෝටර් රථ
 - (iii) රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් හා දුෂ්කර සේවයේ නියුතු ගුරුවරුන් සඳහා රජය විසින් සපයනු ලබන යෝජිත සහනදායී කල්බදු පහසුකම් යටතේ ලබා දෙන ණය පහසුකම්
- 3.2 මෙම ණය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී බැංකු විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් විධාන 2018 අංක 06

2018 සැප්තැම්බර් 28

මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීමේ ක්‍රියාමාර්ග

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) යන වගන්ති ප්‍රකාරව නිකුත් කරන ලදී.

ආනයන සහ එමගින් විනිමය අනුපාතයට ඇති වන අහිතකර බලපෑම සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා 2018 ඔක්තෝබර් 01 සිට බලපැවැත්වෙන පරිදි පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දන්වා සිටී.

1. 2018 අංක 01 දරන මෝටර් රථ සම්බන්ධ වටිනාකම මත ණය පහසුකම් පිළිබඳ බැංකු පනත් විධානයෙහි 2.1 විධානය පහත පරිදි ආදේශනය කරන ලදී.
- නැවත දැනුම් දෙන තෙක්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා ලබා දෙන ණය පහසුකම් එම මෝටර් රථවල වෙළඳපොළ වටිනාකමින් පහත ප්‍රතිශතයන් නොකමවිය යුතුය.
- (i) පළමු ලියාපදිංචි දින සිට වසරකට අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කර ඇති ලියාපදිංචි කළ වාහන සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා

වගුව - 01 - වටිනාකම මත ණය අනුපාතය

වාහන කාණ්ඩය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය	විද්‍යුත් මෝටර් රථ	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර් ක්‍රීඩා උපයෝගීතා වාහන (SUVs) සහ වෑන් රථ	B (සැහැල්ලු ලොරි සහ ඒකල කැබ් රථ හැර)	90%	50%
ත්‍රීරෝද රථ	B1	90%	25%
අනෙකුත් මෝටර් රථ	A1 A, සැහැල්ලු ලොරි හා B කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති ඒකල කැබ් රථ	90%	70%
දෙමුහුන් මෝටර් කාර්, වෑන් රථ සහ ක්‍රීඩා උපයෝගීතා වාහන (SUVs)	B (සැහැල්ලු ලොරි සහ ඒක කැබ් රථ හැර)	50%	

- (ii) පළමු ලියාපදිංචි දින සිට වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ භාවිතා කර ඇති ලියාපදිංචි කළ වාහන සඳහා 70%

2. සහනදායී පදනම මත මෝටර් රථ ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ බලපත්‍ර සඳහා මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතුයි.

අත්සන් කළේ,
 ආචාර්ය පී.එන්. විරසිංහ
 ප්‍රධාන විධායක නිලධාරී සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

චක්‍රලේඛය 2018 අංක 02

2018 ඔක්තෝබර් 11

**ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදුකරන
ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා**

ආනයන සීමා කිරීම හා විනිමය අනුපාතයට අහිතකර බලපෑමක් ඇති කිරීම අවම කිරීමේ අරමුණින් ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි පාදකව සිදු කරන ආනයන සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ක්‍රියාමාර්ග ගත යුතු වේ.

1. ඇමුණුම (I) හි සඳහන් භාණ්ඩ ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ පදනම මත ආනයනය සඳහා ආනයනකරු විසින් ඉන්වොයිසියේ වටිනාකම මෙන් සියයට 100 ක ආන්තිකයක් අදාළ ලේඛන භාර ගන්නා අවස්ථාවේදී එම ලේඛන නිදහස් කරන බැංකුවෙහි තැබිය යුතුය.
2. එකම ඉන්වොයිසියක ආන්තික අවශ්‍යතාවයට යටත් නොවන භාණ්ඩ ඇතුළත් වුවද 100% මුදල් ආන්තික අවශ්‍යතාවයක් ඉන්වොයිසියේ සමස්ත වටිනාකම මත තැබිය යුතුය.
3. ඉන්වොයිසිය සඳහා ආන්තික තැන්පතු ලබා ගෙන ඇති බවට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පිටසන් කළ යුතුය.
4. ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම හෝ ශ්‍රී ලංකාවේ බැංකු හරහා ගෙවීම තුළින් සහ නිෂ්කාගනය කළ රේගු ලියවිලි ඉදිරිපත් කිරීම මත ආන්තික තැන්පතු නිදහස් කිරීම සිදු කළ හැකිය.
5. ආනයනයන් සම්බන්ධයෙන් ආන්තික තැන්පතු කිරීමට ආනයනකරුවන්ට ඉඩ සැලසෙන අයුරින් කිසිදු ණය පහසුකමක් ලබා නොදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් වගබලා ගත යුතු වේ.

අත්සන් කළේ,
ඒ.ඒ.එම්. තාසිම්
අධ්‍යක්ෂ - බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

මෙම විධානයේ ඇමුණුම 1 https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/bsd_circular_no_02_of_2018_pdf ඔස්සේ ලබාගත හැක.

බැංකු පනත් විධාන 2018 අංක 07

2018 ඔක්තෝබර් 12

**මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය
අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග**

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ උප වගන්ති (3) හා සබැඳිව කියවිය යුතු 76(ඒ)(1) වගන්ති ප්‍රකාරව නිකුත් කරන ලදී.

මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සහ විනිමය අනුපාතය කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත එම ආනයන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් පහත විධානයන් නිකුත් කරන ලදී.

1. බැංකු පනත යටතේ බල ගැන්වීම බැංකු පද්ධතියේ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා බැංකු පනතේ උප වගන්ති (3) හා සබැඳිව කියවිය යුතු 76(ඒ) (I) වගන්ති ප්‍රකාරව, බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත, ඕනෑම බලපත්‍රලාභී විශේෂිත බැංකු කාණ්ඩයකට හෝ ඕනෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට එහි බැංකු/ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.
2. ආනයන සඳහා පහසුකම් සැලසීමෙන් හැරුණුවිට ආනයනයන් සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් හෝ වෙනත් ආකාරයක ගෙවීම් කිරීමෙන් නැවත දැනුම් දෙන තුරු වැළකී සිටින ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත දැනුම් දෙනු ලැබේ.
3. අවලංගු කිරීම 2018 සැප්තැම්බර් මස 28 දිනැතිව නිකුත් කළ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපිවලට එරෙහි ආන්තික අවශ්‍යතාවය පිළිබඳ ලිපිය මෙමගින් අවලංගු කෙරේ.
4. ක්‍රියාත්මක කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම විධානයන් ක්‍රියාත්මක කළ යුතු වේ.

අත්සන් කළේ:
සී.ජේ.පී. සිරිවර්ධන
ප්‍රධාන විධායක නිලධාරී/
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය අධිපති

මෙම විධානයේ උපලේඛන A හා B https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/Banking_Act_Direction_No_7_of_2018.pdf ඔස්සේ ලබා ගත හැක.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තු

1988 අංක 30 දරණ සංශෝධිත බැංකු පනතේ 8 වන හා 76 අ(6) යන වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් නිකුත් කරන ලද නිර්ණය

පසුගිය වර්ෂයේ බැංකුවේ මුළු වත්කම් අගය පදනම් කරගෙන පහත වගුව පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් 2019 සහ 2020 වසරවලට අදාළ සිය වාර්ෂික බලපත්‍ර ගාස්තු සෑම වර්ෂයකම ජනවාරි මස 31 දිනට ප්‍රථම බැංකු පනතේ වගන්ති 8 (1) 76අ(6) ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු යැයි මුදල් මණ්ඩලය විසින් නිර්ණය කරන ලදී.

වාර්ෂික බලපත්‍ර ගාස්තු - 2019 සහ 2020 වසර සඳහා

පසුගිය වර්ෂයේ අග වන විට මුළු වත්කම් (රු. බිලියන)	බලපත්‍ර ගාස්තුව (රු. මිලියන)
1000 ට වැඩි	33
750 සිට 1000 දක්වා	32
500 සිට 750 දක්වා	26
200 සිට 500 දක්වා	23
125 සිට 200 දක්වා	17
75 සිට 125 දක්වා	11.6
25 සිට 75 දක්වා	6
25 ට අඩු	3

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බාසල් III ද්‍රවශීලතා ප්‍රමිති යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය

බැංකු අධිකෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් 2014 ඔක්තෝබර් මස වත්කම් සහ ශේෂ පත්‍රයෙන් පිටත ක්‍රියාකාරකම්වලට සම්බන්ධිතව ස්ථායී අරමුදල් සම්පාදනය කිරීම තහවුරු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද බාසල් III: ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය ට අනුකූලව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය ක්‍රියාත්මක කිරීමට මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) යන වගන්ති ප්‍රකාරව මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

1. බලගැන්වීම 1.1 මුදල් නීති පනතේ 46(1) සහ 76(ඒ)(1) වන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය තහවුරු කිරීම පිණිස සියලුම හෝ කිසියම් බලපත්‍රලාභී බැංකුවක් වෙත එකී බැංකු සිය ව්‍යාපාරවල ඕනෑම අංශයක් මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.
2. විෂය පථය 2.1 මෙම විධානයන් (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත බලපත්‍රලාභී බැංකු සහ (ii) ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය කරන ලද බැංකුවල ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ශාඛා සඳහා අදාළ වේ.
3. අවම ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය 3.1 2019 ජනවාරි 01 වන දින සිට සියලුම බලපත්‍රලාභී බැංකු විසින් පහත පරිදි අවම ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය පවත්වා ගත යුතු වේ.

බලපැවැත්වෙන දිනය	2019.01.01	2019.07.01
අවම අවශ්‍යතාවය	90%	100%

4. අනාවරණ අවශ්‍යතා 4.1 සියලුම වාණිජ බැංකු ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය පහත පරිදි අනාවරණය කළ යුතුය.
 - (i) වාර්තා කරන කාලපරිච්ඡේදයට සහ පෙර කාලපරිච්ඡේදයට අදාළ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය සහ එහි අවම අවශ්‍යතාවය:
 - (අ) පුවත්පත් සහ වෙබ් අඩවියෙහි - සෑම කාර්තුවක් අවසානයෙහි
 - (ආ) පුවත්පත්, වාර්ෂික වාර්තාව සහ වෙබ් අඩවියෙහි - වාර්ෂිකව
 - (ii) වාර්තා කරන කාලපරිච්ඡේදය හා පෙර කාලපරිච්ඡේදයට අදාළව 1 වන උපලේඛනයේ 1 වන පරිච්ඡේදයෙහි 1 වන කොටසෙහි සඳහන් තොරතුරු සහ ප්‍රධාන සංරචක පිළිබඳ විස්තර
 - (අ) සෑම කාර්තුවක් අවසානයේදී වෙබ් අඩවියෙහි

(ආ) වාර්ෂිකව වෙබ් අඩවියෙහි සහ වාර්ෂික වාර්තාවෙහි

5. නියාමන වාර්තාකරණය 5.1 සියලුම බලපත්‍රලාභී බැංකු සෑම කාර්තුවකම අවසාන දිනයට අදාළව ගණනය කරන ලද ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය වෙබ් පාදක විතැන් සුපරීක්ෂණ පද්ධතියෙහි වාර්තා හරහා (BSD-QF-32-1A, BSD-QF-32-2A, BSD-QF-32-3A iy BSD-QF-32-3B) උපලේඛන 1 හි දක්වා ඇති පරිදි, කාර්තුව අවසන් වී මාසයක් ඇතුළත වාර්තා කළ යුතුය.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මෙම විධානයේ උපලේඛනය I, පරිශිෂ්ට I සහ පරිශිෂ්ට II https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/Banking_Act_Direction_No_8_of_2018.pdf ඔස්සේ ලබාගත හැක.

බැංකු පනත් විධාන 2018 අංක 09

2018 නොවැම්බර් 21

බාසල් III ද්‍රවශීලතා ප්‍රමිත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිබඳ විධානයන් සංශෝධනය

බාසල් III ද්‍රවශීලතා ප්‍රමිත යටතේ වන ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිබඳ 2015 අංක 01 දරන බැංකු පනත් විධානයන්ගේ විධාන 4 හි ඇමුණුම I හි පරිශිෂ්ට I සහ පරිශිෂ්ට II පහත පරිදි සංශෝධනය කෙරේ.

1. සංශෝධන 1.1 පරිශිෂ්ට I හි සඳහන් වෙබ් පාදක වාර්තාකරණ කේත 19.3.1.1.20, 19.3.4.1.1.0 සහ 19.4.3.1.0.0 මෙහි පරිශිෂ්ට I හි දක්වා ඇති පරිදි සංශෝධනය කෙරේ.
- 1.2 පරිශිෂ්ට II හි සඳහන් වෙබ් පාදක වාර්තාකරණ කේත 19.2.1.1.3.1, 19.2.1.1.3.2, 19.2.2.1.1.1, 19.3.1.1.2.0, 19.3.4.1.1.0, 19.4.3.1.0.0 සහ 19.3.2.0.0.0, මෙහි සඳහන් පරිශිෂ්ට II දක්වා ඇති පරිදි සංශෝධනය කෙරේ.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ඇමුණුම I

රුපියල් ද්‍රවශීලතා අවශ්‍යතා වාර්තා කරනු ලබන ආකෘති (BSD-MF-19-RR) සියලු මුදල් වර්ගවල ද්‍රවශීලතා අවශ්‍යතා වාර්තා කරනු ලබන ආකෘති (BSD-MF-19-AR) මාසික මූල්‍ය වාර්තාව (රුපියල් '000)

III කොටස - මුළු මුදල් පිටතට ගලායාම් ගණනය කිරීම

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය	වටිනාකම	සාධකය	බර තැබූ ප්‍රමාණය
19.3.1.1.2.0	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර		10%	
19.3.4.1.1.0	සිල්ලර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් එකඟ වූ මුත් මුදා නොහල ණය හා ද්‍රවශීලතා පහසුකම්		5%	

IV කොටස - සමස්ත මුදල් ඇතුළට ගලායාම් ගණනය කිරීම

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය	වටිනාකම	සාධකය	බර තැබූ ප්‍රමාණය
19.4.3.1.0.0	සිල්ලර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර		50%	

ඇමුණුම II

ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගණනය කිරීම සඳහා වන මාර්ගෝපදේශයන්

වෙබ් අඩවිය පාදක කරගත් වාර්තා කේතය	අයිතමය
19.2.1.1.3.1	රජයන් විසින් නිකුත් කළ ශ්‍රී ලංකා රජයේ රුපියල් හිමිකම්, AAA සිට AA- දක්වා බාහිර ණය ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය රජයන් (Sovereigns)

19.2.1.1.3.2	<p>රජයන් විසින් ඇප වූ ශ්‍රී ලංකා රජයේ රුපියල් හිමිකම්, AAA සිට AA- දක්වා බාහිර ණය ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය රජයන්</p>
19.2.2.1.1.1	<p>රජය විසින් නිකුත් කළ හෝ ඇප වී ඇති ශ්‍රී ලංකා රජයේ විදේශ මුදල් හිමිකම් සහ A+ සිට A- දක්වා බාහිර ණය ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය රජයන්</p>
19.3.1.1.2.0	<p>සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර</p> <p>සුළු හා මධ්‍ය පරිමාණ (සු.ම.ප.) ව්‍යාපාර මගින් බැංකුවක තැන්පත් කරන ලද තැන්පතු. මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් විසින් බැංකුවෙහි තබා ඇති මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් මිලියන 250 නොඉක්මවිය යුතුය.</p> <p>සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැඳින්විය හැකි වනුයේ පහත සුදුසුකම් සපුරාලන ව්‍යාපාර වේ.</p> <ul style="list-style-type: none"> (i) තැන්පතුව ලබා ගන්නා හෝ ණය පහසුකම අනුමත කරන අවස්ථාවේදී සු.ම.ප. ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750 නොඉක්මවිය යුතුය. (ii) වාර්ෂික පිරිවැටුම ආසන්නතම විගණන මූල්‍ය වාර්තාවට අනුව හෝ වරලත් ගණකාධිකාරීවරයෙකු විසින් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා අනුමත ගණකාධිකාරීවරයෙකු විසින් සහතික කළ වාර්තාවක් මත පදනම් විය යුතු වේ. මූල්‍ය වාර්තා කෙටුම්පතක් (draft) නම් වාර්ෂික පිරිවැටුම වරලත් ගණකාධිකාරී හෝ අනුමත ගණකාධිකාරීවරයෙකු විසින් වසරක් තුළ දී සහතික කර ගත යුතුය. (iii) ඉහත (ii) හි නිර්ණායකය අදාළ වනුයේ සු. හා ම. ව්‍යාපාරය විසින් බැංකුවෙහි පවත්වාගෙන යනු ලබන තැන්පතු හෝ සම්පූර්ණ නිරාවරණය (exposure) (ශේෂ පත්‍රයෙන් පිටත නිරාවරණ ද ඇතුළත්ව) රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි වන අවස්ථාවලදී පමණි. නොඑසේ නම් බැංකුව විසින් සු. හා ම. ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම තහවුරු කර ගැනීම සඳහා උචිත අභ්‍යන්තර යාන්ත්‍රණයක් යොදා ගත හැක.
19.3.4.1.1.0	<p>සිල්ලර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මුදා නොහල එකඟ වූ ණය සහ ද්‍රවශීලතා පහසුකම් මෙහිදී සු.ම.ප. ව්‍යාපාර සඳහා ශේෂ පත්‍රයෙන් පිටත නිරාවරණ ද ඇතුළත්ව බැංකුවේ අදාළ ව්‍යාපාරය වෙත ඇති මුළු නිරාවරණය රුපියල් මිලියන 250 නොඉක්මවිය යුතුය.</p>
19.4.3.1.0.0	<p>සිල්ලර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර</p> <p>දින 30 ක ගිවිසුම්ගත කාලයක් ඇතුළත සිල්ලර සහ සු.ම.ප. ව්‍යාපාරික ගනුදෙනුකරුවන් විසින් සක්‍රීය පහසුකම් සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් (පොලී සහ වාරික ඇතුළත්ව). මෙහිදී සු. හා ම. ව්‍යාපාර සඳහා ශේෂ පත්‍රයෙන් පිටත නිරාවරණ ද ඇතුළත්ව බැංකුවේ අදාළ ව්‍යාපාර වෙත ඇති මුළු නිරාවරණය රුපියල් මිලියන 250 නොඉක්මවිය යුතුය.</p>
19.3.2.0.0.0	<p>සුරක්ෂිත නොවන තොග මූල්‍යනය</p> <p>නීතිමය ආයතන (සු.ම.ප. ව්‍යාපාර හැර අනෙකුත් සංස්ථාපිත සමාගම්) තුළින් ලබා ගන්නා තොග තැන්පතු (wholesale deposits) සහ අනෙකුත් පොදු වගකීම්. තොග තැන්පතු යටතට අක්‍රීය තැන්පතු, ණය සඳහා ඇපතැබූ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු, ආන්තික තැන්පතු සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂිත තැන්පතු අයත් වේ. අනෙකුත් සාමාන්‍ය වගකීම් යටතට, බුන්වත් ඇවර හෝ විසර්ජනය කිරීමේ යෝජනාවක් ඇති විට ණය ලබා ගැනීමේ ආයතන සතු විශේෂයෙන් නම් කරන ලද තෙතික අයිතිවාසිකම් සහිත වත්කම් ඇපයට තබා නොගත යුතුය. ව්‍යුත්පන්න ගනුදෙනු සම්බන්ධ වගකීම් මෙම අර්ථකතනයෙන් පැහැදිලිවම බැහැර කළ යුතුය.</p>

බැංකු පනත් විධාන 2018 අංක 10

2018 නොවැම්බර් 30

බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයන් පත් කිරීම පිළිබඳ විධාන සංශෝධනය කිරීම

2018 මැයි 24 දින නිකුත් කරන ලද බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයන් පත් කිරීම පිළිබඳ 2018 අංක 02 දරන බැංකු පනත් විධානයන්ගේ විධාන අංක 06 පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය කෙරේ.

- 6. අනුමත නියෝජිත බැංකු කටයුතු
 - 6.1 නියෝජිතයන් විසින් පහත සඳහන් බැංකු සේවා/පහසුකම් බැංකුවේ දැනට සිටින ගනුදෙනුකරුවන්ට පමණක් ලබා දිය යුතුය.
 - (i) තැන්පතු භාර ගැනීම
 - (ii) තැන්පතු ආපසු ගෙවීම
 - (iii) ණය ආපසු ගෙවීම් භාර ගැනීම
 - (iv) ණය කාඩ්පත් ගෙවීම් භාර ගැනීම

- (v) බිල්පත් ගෙවීම් පහසුකම් සැලසීම
 - (vi) ගිණුම් ශේෂ ඉල්ලීම්
 - (vii) එකම බලපත්‍රලාභී බැංකුව තුළම සිදු වන අරමුදල් හුවමාරු සහ
 - (viii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන අනෙකුත් ඕනෑම කටයුත්තක්
- 6.2 නියෝජිතයින් විසින් බලපත්‍රලාභී බැංකු වෙනුවෙන් ගනුදෙනුකරුවන් මුණගැසී කරනු ලබන මුදල් බෙදාහැරීමේ හෝ හෝ එකතු කිරීමේ කටයුතුවලට අදාළ මුදල් ප්‍රවාහන කටයුතු විධාන 6.1 (viii) යටතට අයත් වේ. මෙකී කාර්යයන් පූර්ණ රක්ෂණවරණයක් යටතේ සිදු කළ යුතු අතර තෙවන පාර්ශ්වයක් විසින් සිදු කරන මුදල් ගබඩා කර තැබීම, එකතු කිරීම හා බෙදා හැරීම යන සියලුම කාර්යයන්හි දී සිදු විය හැකි අවදානම් සඳහා රක්ෂණ හිමිකම් පෑමට බලපත්‍රලාභී බැංකුවට හැකි විය යුතුය. මෙහිදී විධාන 9.1 (vii) මෙම කටයුතු සඳහා අදාළ නොවේ.
- 6.3 නියෝජිතයන් විසින් පැමිණෙන ප්‍රේෂණ මුදල් (inward remittances) බෙදා හැරීමේ සේවාව ද ලබා දිය හැක.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් නියෝගය 2018 අංක 02

2018 නොවැම්බර් 30

බැංකු (අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු පටිපාටිය) නියෝගය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 23, 25 සහ 26 යන වගන්තින් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව නිකුත් කරන ලද නියෝගය.

1. මෙම නියෝගය 2018 අංක 02 දරන බැංකු පනත් නියෝගය වේ.
2. බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) පිළිබඳව 2000 අප්‍රේල් මස 7 වන දිනැති නියෝගයෙහි 2(2) සහ 4(3) යන වගන්තින් අවසන් වූ වහා පහත වගන්තින් අනුපිළිවෙලින් ඇතුළත් විය යුතුය.
 - 2.1 බලයලත් ව්‍යාපාර කටයුතු 2(3) බැංකු පනතේ 25(ආ) වගන්තිය යටතේ සිදු කරනු ලබන විදේශ විනිමය ණයගැනීම්, බලපත්‍රලාභී බැංකු මගින් සිදු කරන විදේශ විනිමය ණයගැනීම් පිළිබඳව 2018 නොවැම්බර් මස 30 දිනැති 2018 අංක 11 දරන බැංකු පනතේ විධානයන්හි ඇතුළත් කොන්දේසි සහ නියමයන්ට යටත්ව සිදු කළ යුතුය.
 - 2.2 නේවාසිකයින් සමඟ සිදු කළ හැකි බලයලත් ව්‍යාපාර කටයුතු 4(4) බලපත්‍රලාභී බැංකු මගින් සිදු කරන විදේශ විනිමය ණයගැනීම් පිළිබඳව 2018 නොවැම්බර් මස 30 දිනැති 2018 අංක 11 දරන බැංකු පනතේ විධානයන්හි ඇතුළත් කොන්දේසි සහ නියමයන්ට යටත්ව, අක්වෙරළ ඒකකයක් විසින් 4(1) වගන්තියෙහි සඳහන් නේවාසිකයින් සමඟ ණය ගැනීම් කටයුතුවල නිරත විය හැකිය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් විධාන 2018 අංක 11

2018 නොවැම්බර් 30

බලපත්‍රලාභී බැංකු විසින් ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් ණය

විදේශ ව්‍යවහාර මුදල් ණය, බැංකු සඳහා අරමුදල් සපයා ගැනීමේ වැදගත් මූලාශ්‍රයක් වන නමුත්, නියාමනයකින් තොරව ලබා ගන්නා අධික විදේශ මුදල් ණය රටේ මූල්‍ය සහ සාර්ව ආර්ථික ස්ථායීතාව කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකිය.

බැංකුවලින් ලබා ගන්නා මහා පරිමාණ විදේශ ව්‍යවහාර මුදල් ණය නිසා හට ගන්නා වූ විදේශ විනිමය අවදානම් කෙරෙහි වන නිරාවරණ රටෙහි විදේශ මුදල් සංවික කෙරෙහි ඇති කරනු ලබන පීඩනය මෙන්ම බැංකු විසින් විදේශ මුදල් ණය මත අධික ලෙස යැපීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකු ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් ණය සම්බන්ධව ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු (බ.වා.බැ.) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බ.වි.බැ.) වෙත පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

1. බැංකු පනත යටතේ වන බලගැන්වීම්
 - 1.1 1988 අංක 30 දරන බැංකු පනතේ 46 (1) සහ 76 ඒ (1) යන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය ආරක්ෂා කර ගැනීම උදෙසා යම්කිසි හෝ සියලුම ව.වා.බැ. සහ බ.වි.බැ. වල ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක විධාන නියම කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පවරා තිබේ.

- 2. විෂයපථය 2.1 මෙම විධානයන්, දේශීය බැංකුකරණ ඒකක හා අක් වෙරළ බැංකුකරණ ඒකක ද ඇතුළත්ව බ.ව.බැ. සහ බ.වි.බැ. වල (මතු වට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වෙන) දේශීය හා විදේශීය මූල්‍ය මගින් සපයා ගන්නා වූ විදේශීය ව්‍යවහාර මුදල් ණය සඳහා අදාළ වේ.
- 3. කාලසීමා 3.1 ඉතිරි වී ඇති කල්පිරීමේ සීමාව අනුව, විදේශ ව්‍යවහාර මුදල් ණය:
 - (i) වසරක් හෝ ඊට අඩු වූ විට කෙටි-කාලීන ණය ලෙසත්,
 - (ii) වසරකට වඩා වැඩි වන විට දිගු-කාලීන ණය ලෙසත් සැලකේ.
- 4. විදේශ ව්‍යවහාර ණය මුදල් සීමා 4.1 බලපත්‍රලාභී බැංකු විසින් ලබාගන්නා උපරිම විදේශ ව්‍යවහාර ණය මුදල් සීමාව ඒ ඒ බැංකුවල ආසන්නතම විගණන වාර්ෂික ගිණුම් හෝ බලපත්‍රලාභී බැංකුවේ බාහිර විගණන ආයතනය මගින් සහතික කළ කාර්තුමය ගිණුම්වල සඳහන් මුළු වත්කම් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස ගණනය කෙරේ.
 - 4.2 බලපත්‍රලාභී බැංකු සඳහා අදාළ වන විදේශ ව්‍යවහාර ණය මුදල් සීමාව ඒ ඒ බැංකුවේ බාහිර දිගු-කාලීන ණය ශ්‍රේණිගත කිරීම් (Credit rating) සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සැලකිල්ලට ගනිමින් පහත වගු 1 සහ 2 පරිදි ලබා දෙනු ලබන ලකුණු ප්‍රමාණය මත පදනම් වේ.

වගුව 01 - ලකුණු ගණනය කිරීම

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	ඒ ඒ කොටුවට අයත් ලකුණු
AAA සිට AA- හෝ ඒ හා සමාන	> 14.0%	3
A+ සිට A- හෝ ඒ හා සමාන	13.6%-14.0%	2
BBB+ සිට BBB- හෝ ඒ හා සමාන	12.5 % - 13.5%	1
BBB- ට අඩු	< 12.5%	0

වගුව 02 - මුළු වත්කම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ණය සීමාව

ලකුණු එකතුව	කෙටි කාලීන	මුළු එකතුව
1-2	1.5%	5.0%
3-4	2.0%	7.5%
5-6	2.5%	10.0%

- 5. මුදල් මණ්ඩලයේ අනුමැතිය 5.1 ජාතික වශයෙන් වැදගත්කමක් ඇති විශේෂ අවස්ථාවකදී පමණක් මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතිය සහිතව ඉහත විධාන 4 හි නිරූපිත සීමාවන්ට වඩා වැඩිපුර විදේශ ව්‍යවහාර ණය ලබා ගැනීම සිදු කළ හැකිය.
 - 5.2 මුදල් මණ්ඩලය මගින් සාර්ව ආර්ථික දර්ශක සලකා බලා අවස්ථානුකූලව කොන්දේසි හා නියමයන්ට යටත්ව බලපත්‍රලාභී බැංකුවේ වත්කම්වලින් 5% ක ප්‍රමාණයකින් ඉහත සඳහන් සීමාව ඉක්මවා විදේශ මූල්‍ය ණය ගැනීමට අවසර ලබා දිය හැක.
 - 5.3 ඉහත 5.2 හි සඳහන් අනුමත අතිරේක ණය ප්‍රමාණයන් මුදල් මණ්ඩලයේ අවසරය ලබා ගැනීමෙන් මාස 03 ක් ඇතුළත ලබා ගත යුතුය.
- 6. පොදු කොන්දේසි හා නියමයන් 6.1 (i) බලපත්‍රලාභී බැංකු විසින් ලබා ගන්නා සියලුම විදේශ ව්‍යවහාර මුදල් ණය ඒ ඒ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය හෝ විදේශ බැංකුවක නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධිකාරී බලය පවරා ඇති කලාපීය නිරීක්ෂක මණ්ඩලය හෝ කළමනාකරණ කමිටුවේ අනුමැතිය සහිතව ගත යුතු වේ.
 - (ii) ණය ගැනීම් වෙන් වෙන් වශයෙන් අවසර ලබා ගැනීම් වෙනුවට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ ඉහත පරිදි නියමිත බලයලත් අධිකාරියට, කලින් අනුමැතිය ලබා ගත් විදේශ ව්‍යවහාර ණය මුදල් සීමා පවත්වාගෙන ගෙන යා හැකිය.
- 6.2 බලපත්‍රලාභී බැංකු, බාසල් III යටතේ වන අවම ප්‍රාග්ධන මට්ටම්, ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත, ද්‍රවශීලතා ආවරණ අනුපාත සහ ශුද්ධ විවෘත විදේශ විනිමය ප්‍රමාණ ආදිය ඇතුළත් වන පරිදි සහ ඒවාට පමණක් සීමා නොවන ආකාරයට සියලු විවක්ෂණතා අවශ්‍යතාවයන් වෙත අනුකූල විය යුතුය.
- 6.3 බලපත්‍රලාභී බැංකු විසින් සිය විදේශ ව්‍යවහාර මුදල් ණය නිසා පැනනගින විදේශ විනිමය අවදානම සහ පොලී අනුපාත අවදානම් ඉදිරි රැකුම් (hedge) කළ යුතු අතර, කල්පිරීම් නොගැලපීම් ද පාලනය කළ යුතුය.

- 6.4 ලබා ගන්නා ලද විදේශීය ව්‍යවහාර මුදල් ණය වෙනත් විදේශීය මුදල් වර්ගයකට මාරු කිරීමට සිදුවන අවස්ථාවන්හිදී විදේශීය පාර්ශවකරුවෙකු සමඟ ඉදිරි රැකුමට යොමු වීමට දිරිමත් කෙරේ.
- 6.5 බලපත්‍රලාභී බැංකු විසින් සිය විදේශීය ව්‍යවහාර මුදල් වත්කම් හා බැරකම් කළමනාකරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටියක් භාවිතා කළ යුතු අතර සුදුසු පරිදි කල්පිරීම් නොගැලපීම් සම්බන්ධ සීමාවන් ද පවත්වා ගත යුතුය.
- 6.6 බලපත්‍රලාභී බැංකු විසින් සිය විදේශ ව්‍යවහාර මුදල් ණය නියමිත කාලානුරූපීව ආපසු ගෙවීමට ඇති හැකියාව සනාථ කළ යුතුය.
- 7. සුදුසුකම් ලබන විදේශ ව්‍යවහාර මුදල් ණය
 - 7.1 ණය ලබා දෙන ආයතන සවිමත් මූල්‍ය ආයතන ලෙස නම් දරා තිබිය යුතු අතර එබඳු, ණය ලබා දිය හැකි ආයතන වනුයේ,
 - (i) බහුපාර්ශවීය සංවර්ධන බැංකු
 - (ii) අන්තර්ජාතික කීර්තියක් සහිත ණය දෙන ආයතන
 - (iii) විදේශීය රජයන්ට අයත් හෝ අනුබද්ධ ව්‍යාපාර
 - (iv) විදේශීය බැංකුවල මූලස්ථාන හා ශාඛා
 - (v) මෙරට බලපත්‍රලාභී බැංකු
 - 7.2 ණය පොලී අනුපාත (අදාල සියලු විෂයදම් ඇතුළත්ව) තරඟකාරී විය යුතුය.
 - 7.3 ණය කොන්දේසි තීරණ ආපසු ගෙවීමේ යාන්ත්‍රණ පිළිබඳ ප්‍රතිපාදන සකසා නැති අවස්ථාවන්හිදී පෙර ගිවිසගත් දිනට පෙරාතුව ණය මුදල් කලින් පියවා දැමීමට කටයුතු නොකළ යුතුය.
 - 7.4 බලපත්‍රලාභී බැංකු විසින් ණය ඒකරාශී වීමෙන් ඇති විය හැකි බලපෑම් අවම කළ යුතුය.
 - 7.5 ණය ගැනුම් අධික ණය වර්ධනයට හේතු නොවිය යුතුය.
- 8. දිගුකාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය උපයෝජනය කිරීම
 - 8.1 දිගුකාලීන විදේශ ව්‍යවහාර ණය පහත ආකාරයේ මෙරට ආයෝජන/ණය ලබාදීම් සඳහා යොදා ගත හැක.
 - (i) අපනයනයන්හි බරපැන දැරී, ආනයන ආදේශනය, යටිතල පහසුකම්, රජයේ සංවර්ධන ව්‍යාපෘති, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
 - (ii) දැනට පවතින විදේශ ව්‍යවහාර මුදල් ණය හිලවී කිරීම හා පියවීම සඳහා
 - (iii) ශ්‍රී ලංකා රජයේ ස්වෛරීත්ව ණයකර සහ ජාතික වශයෙන් වැදගත්කමක් සහිත ක්‍රියාකාරකම්වල ආයෝජනයට
 - (iv) ශක්‍යතාවයක් සහිත දේශීය ව්‍යාපාර විදේශයන්හි ව්‍යාප්ත කිරීමට බරපැන සැපයීම සහ
 - (v) ශක්‍යතාවයක් සහිත විදේශීය ආයතන හෝ ව්‍යාපෘති මෙරට හෝ විදේශයක සිදු කිරීම සඳහා අරමුදල් සැපයීම
- 9. ලබා දිය යුතු අයදුම්පත්
 - 9.1 ඉහත විධාන අංක 05 ප්‍රකාරව මුදල් මණ්ඩලයේ අවසරය ලබාගැනීමට අදහස් කරන බැංකු පහත විස්තර සහිත ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
 - (i) ණය ලබා දෙන්නාගේ දත්ත (profile)
 - (ii) ණය පහසුකමේ විශේෂාංග
 - (iii) විශේෂිත අරමුණු/අභිප්‍රාය සහ ඉලක්ක
 - (iv) දැනට පවත්නා විදේශ ණයවල කාර්යසාධන මට්ටම
 - (v) යෝජිත අවදානම් කළමනාකරණ යාන්ත්‍රණය
- 10. උපරිම සීමාව අදාළ නොවන අවස්ථා
 - 10.1 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත වාණිජ බැංකුවල ප්‍රධාන කාර්යාලයෙන් හෝ එසේ ලංකාවෙන් පිටත ක්‍රියාත්මක වන ශාඛාවකින් ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් ණය, පූර්ණ වශයෙන්ම එම ණය ලබා ගත් කාරණය සඳහාම පමණක් යෙදවෙන අවස්ථාවන්හි මෙම පනතේ 04 වැනි වගන්තිය යටතේ නියම කරනු ලබන සීමාවලට යටත් නොවේ.
 - 10.2 ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරනු ලබන සුරැකුම්පත්හි ආයෝජනයට ගන්නා ණය මුදල්
- 11. අර්ථ කථනයන්
 - 11.1 මුළු වත්කම් ප්‍රමාණයන් ආසන්නතම විගණක වාර්ෂික වාර්තාවට අනුව හෝ බලපත්‍රලාභී බැංකුවේ බාහිර විගණක ආයතනය විසින් සහතික කළ කාර්තුක වාර්තාවන්ට අනුව විය යුතුය.
 - 11.2 විදේශ ව්‍යවහාර මුදල් යනු ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් වේ.
- 12. ක්‍රියාත්මක කිරීම
 - 12.1 මෙම විධානයන් නිකුත් කළ දිනයේ සිට ක්‍රියාත්මක වේ.

- 13. සංක්‍රාන්තික සැලසුම් 13.1 කිසියම් බැංකුවක් විසින් ඉහත විධාන 04 හි සඳහන් සීමාවෙන් ඔබ්බට විදේශීය ව්‍යවහාර ණය ලබා ගෙන ඇති විටකදී යළි මුළු හිම මුදල් ප්‍රමාණය උපරිම ණය සීමාවට වඩා අඩු වනතුරු තවදුරටත් ණය ලබා ගැනීම අත්හිටුවිය යුතුය.
- 14. අවලංගු කිරීම් 14.1 පහත සඳහන් විධාන හා වක්‍රලේඛ මෙමගින් අවලංගු කෙරේ.
 - (i) 2017 අංක 07 දරන බලපත්‍රලාභී බැංකු විසින් ලබා ගන්නා විදේශීය ව්‍යවහාර මුදල් ණය සම්බන්ධ බැංකු පනත් විධානය
 - (ii) 1997 ජනවාරි 13 වනදා ප්‍රධාන ගණකාධිකාරී විසින් නිකුත් කරන ලද අංක BD/FX/196 දරන වක්‍රලේඛය

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බැංකු පනත් විධාන 2018 අංක 12

2018 දෙසැම්බර් 28

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බාසල් III යටතේ වන තෝරන අනුපාතය

2017 දෙසැම්බර් මස බැංකු අධීක්ෂණය සඳහා වන බාසල් කමිටුව මගින් නිකුත් කරන ලද බාසල් III - පශ්චාත් අර්බුද ප්‍රතිසංස්කරණයන්ට අනුකූල වන පරිදි 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඒ) (1) යන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත (මින් අනතුරුව බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) මෙම නියෝගයන් නිකුත් කරනු ලැබේ.

අවනම් මත පදනම් වූ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විශ්වාසනීය ව්‍යාතිරේක මිණුම්දණ්ඩලක් ලෙස අවදානම් මත පදනම් නොවූ තෝරන අනුපාතය, සරල හා පාහැදිලි රාමුවක් යටතේ හඳුන්වා දීම මෙම විධානය නිකුත් කිරීමේ අරමුණ වේ. බැංකු අංශය තුළ තෝරන ඒකරාශී වීම පාලනය කිරීම තුළින් සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය මෙන්ම ආර්ථිකය තුළ ද ගොඩනැගිය හැකි හානිකර අවතෝලන අස්ථාවරත්වයන් වළක්වාලීම සහ අවදානම් මත පදනම් වූ අවශ්‍යතාවයන් ශක්තිමත් කරනු පිණිස අවදානම් මත නොරැඳුණු, සරල ආධාරකයක් ලෙස මෙය ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- 1. බලගැන්වීම 1.1 බැංකු පනතේ 46(1) සහ 76(ඒ)(1) යන වගන්ති ප්‍රකාරව බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය තහවුරු කිරීම පිණිස සියලුම හෝ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වෙත එම බැංකු ව්‍යාපාරයේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යෑම පිළිබඳව විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.
- 2. අදාළ විෂය පථය 2.1 මෙම විධානය:
 - (අ) තනි හෝ ඒකාබද්ධ පදනම මත ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සහ
 - (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර හෝ පිහිටුවා ඇති බැංකු ශාඛාවන් වශයෙන් තනිව ක්‍රියාකාරී වන සියලුම බලපත්‍රලාභී බැංකුවලට අදාළ වේ.
- 3. තෝරන අනුපාතය ගණනය කිරීම 3.1 2019 ජනවාරි 01 වන දින සිට බලපත්‍රලාභී බැංකු සඳහා අවම තෝරන අනුපාතය 3% ක් වේ.
 - 3.2 පහත දැක්වෙන පරිදි තෝරන අනුපාතය ගණනය කළ යුතුය:

$$\text{තෝරන අනුපාතය} = \frac{\text{ප්‍රාග්ධන මිනුම}}{\text{නිරාවරණ මිනුම}}$$
 - 3.3 තෝරන අනුපාතය කාර්තුමය පදනම මත ගණනය කළ යුතුය.
- 4. ප්‍රාග්ධන මිනුම 4.1 බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවයන් යටතේ නිකුත් කළ 2016 බැංකු පනත් විධාන අංක 01 හි දක්වා ඇති පරිදි ගැලපුම් අඩුකිරීම්වලින් අනතුරුව ලැබෙන ප්‍රාග්ධනයේ පළමු ස්ථරය තෝරන අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධන මිනුම ලෙස බලපත්‍රලාභී බැංකු විසින් භාවිත කළ හැකිය.
- 5. නිරාවරණ මිනුම 5.1 පහත පරිදි නිරාවරණ මිනුම ගණනය කළ හැකිය:

$$\text{නිරාවරණ මිනුම} = \text{ශේෂපත්‍රය තුළ නිරාවරණයන් (ශේෂපත්‍රය මත දක්වා ඇති ව්‍යුත්පන්නයන් සහ ගනුදෙනු නිරාවරණයන් මූල්‍යනය කරන සුරැකුම් හැර) + ව්‍යුත්පන්න නිරාවරණයන් + ගනුදෙනු නිරාවරණයන් මූල්‍යනය කරන සුරැකුම් + ශේෂපත්‍රයෙන් පරිබාහිර නිරාවරණයන්}$$
 - 5.2 නිරාවරණ මිනුම ගණනය කිරීමේදී බලපත්‍රලාභී බැංකු විසින් භෞතික හෝ මූල්‍ය සුරක්ෂිතතා, ඇපකරයන් හෝ අනෙකුත් ණය අවදානම් අවම කිරීමේ උපක්‍රම නොසලකා හැරිය යුතුය.

- 5.3 අනුකූලතාවය සහතික කරනු වස් වගකීම්වලට සම්බන්ධ ගැලපුම් හැර බාසල් III රාමුවට අනුව පළමු ප්‍රාග්ධන ස්ථරයෙන් (Tier I Capital) අඩු කරන ලද අයිතම සහ අනෙකුත් නියාමන ගැලපුම් නිරාවරණ මිනුමෙන් අඩු කර දැක්විය යුතුය.
- 5.4 නිරාවරණ මිනුම ගණනය කිරීම සඳහා මඟපෙන්වීම, මෙහි අඩංගු 1 වන උපලේඛනයෙහි දක්වා ඇත.
- 6. අනුකූලතාවය 6.1 බලපත්‍රලාභී බැංකුවක් අවම තෝරන අනුපාතයට අනුකූල නොවන අවස්ථාවකදී, එබඳු බැංකුවක් විසින් රැක ගැනීම සඳහා පියවර නැවත මෙම අනුකූලතාවය ක්‍රියාත්මක කරන තුරු සහ ඒ බවට බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් සහතික කරන තුරු, ලාභාංශ ගෙවීමක් හෝ ලාභ සියරට යැවීමක් හෝ බලපත්‍රලාභී බැංකුවේ නියාමන ප්‍රාග්ධන තත්වය පිරිහීමට ලක්වෙන වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළ යුතුය.
- 7. අනාවරණ අවශ්‍යතා 7.1 බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවයන් යටතේ 2016 නිකුත් කරන ලද බැංකු පනත් විධාන අංක 01 හි නියමිත අනාවරණ අවශ්‍යතාවයන් තෝරන අනුපාතය සඳහා අදාළ වේ.
- 8. නියාමන වාර්තාකරණය 8.1 සියලුම බලපත්‍රලාභී බැංකු සෑම කාර්තුවකම අවසන් ලිපි දිනය වන විට ඇති තෝරන අනුපාතය අදාළ කාර්තුව අවසන් වී මසක් ඇතුළත BSD-QF-36-LR සහ BSD-QF-36-EM යන වෙබ් වාර්තා මගින් ඉදිරිපත් කළ යුතුය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මෙම විධානයේ උපලේඛන I https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/Banking_Act_Direction_No_12_of_2018.pdf ඔස්සේ ලබාගත හැක.

චක්‍රලේඛය 2018 අංක 03

2018 දෙසැම්බර් 28

ප්‍රධාන විධායක නිලධාරී, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත,

බාසල් III යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා තෝරන අනුපාතය ගණනය කිරීම

2018 අංක 12 බැංකු පනත් විධානය අනුව බාසල් III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන තෝරන අනුපාතය සම්බන්ධයෙන් පහත දැ ඔබ වෙත දැනුම් දෙනු ලැබේ.

- 1. තෝරන අනුපාත නිරාවරණ මිනුම ගණනය කිරීම 1.1 ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරුම් හා තැන්පතු ගිණුම්වල තැන්පත් කර ඇති මුදලින් සියයට 60 ක් නියෝජනය කරන රාජ්‍ය සුරැකුම්පත්වල සිදු කර ඇති ආයෝජනයන් එහි තෝරන අනුපාතයෙහි නිරාවරණ මිනුම ගණනය කිරීමේදී බැහැර කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
- 1.2 ඉහත 1.1 සඳහන් අගය BSD-QF-36-EM කාර්තුවේ වාර්තාවේ වෙබ් පදනම් ආකෘති අංක 36.2.1.1.1.0 දරන ආකෘතියෙන් අඩු කර පෙන්විය යුතුය.

අත්සන් කළේ,
 ඒ.ඒ.එම්. තාසිම්
 අධ්‍යක්ෂ - බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

චක්‍රලේඛය 2018 අංක 04

2018 දෙසැම්බර් 31

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 09: මූල්‍ය උපකරණ, පිළිබඳ බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශ

බැංකු ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සංගතව සහ විවික්ෂණශීලීව අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - SLFRS9: මූල්‍ය උපකරණ වහා ක්‍රියාත්මක කිරීම සඳහා පහත මාර්ගෝපදේශ බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කර සිටී.

අත්සන් කළේ,
 ඒ.ඒ.එම්. තාසිම්
 අධ්‍යක්ෂ - බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 09: මූල්‍ය උපකරණ, පිළිබඳ බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශ

1. හඳුන්වාදීම

- 1.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 09: මූල්‍ය උපකරණ (SLFRS9) පිළිබඳ නව ප්‍රමිතිය (මින් ඉදිරියට ප්‍රමිතිය) 01.01.2018 දින සිට ආරම්භ වන මූල්‍ය වාර්තාකරණ කාලපරිච්ඡේදවලට අදාළ වන අතර වන මෙම ප්‍රමිතිය අනුගමනය කිරීම බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි.
- 1.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් යටතේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම, ඉදිරිපත් කිරීම සහ නිරාවරණය පිළිබඳව වගකීම ආයතනික අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට පැවරෙන අතර බැංකු අංශය තුළ ප්‍රමිතියට අදාළව සංගත සහ විවක්ෂණශීලී භාවිතාවන් ඇති කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂිතයි.
- 1.3 ප්‍රමිතිය ක්‍රියාවට නැංවීමට අදාළව බලපත්‍රලාභී බැංකුවලට පැනනැගුණු ගැටලු හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, බැංකුවල විගණන ආයතන සහ බැංකු අංශය සමඟ සාකච්ඡා වට රාශියක් පවත්වන ලදී.
- 1.4 මෙම මාර්ගෝපදේශයන් නිකුත් කිරීමේදී බැංකු අධීක්ෂණය සඳහා වන බාසල් කමිටුව විසින් 2015 දෙසැම්බර් මස නිකුත් කරන ලද “ණය අවදානම සහ අපේක්ෂිත ණය හානි ගිණුම්කරණය පිළිබඳ මාර්ගෝපදේශ”, මෙම ප්‍රමිතියට අදාළව විවිධ මූල්‍ය නියාමකයන් විසින් නිකුත් කොට ඇති මාර්ගෝපදේශ සහ යහභාවිතාවන් මෙන්ම ශ්‍රී ලංකා ගිණුම්කරණ ආයතනය, බැංකු විගණකවරුන් සහ බලපත්‍රලාභී බැංකු විසින් ලබා දුන් අදහස් සැලකිල්ලට ගන්නා ලදී.
- 1.5 මෙම මාර්ගෝපදේශ ප්‍රමිතියේ අවශ්‍යතාවයන්ට අනුකූලව ක්‍රියාවට නැංවිය යුතුය.

2. මෙම ප්‍රමිතියට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමේ පරමාර්ථයන්

- 2.1 මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැංවීමේදී බලපත්‍රලාභී බැංකුවල සංගත සහ විවක්ෂණශීලීව භාවිතාවන් ඇති කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂිතය.
- 2.2 ඒ අනුව, මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් වර්ගීකරණය හා මැනීම, ණය අවදානම කළමනාකරණය, මූල්‍ය වත්කම් හානිකරණය, ඇප අගය කිරීම, අභ්‍යන්තර විගණන කටයුතු, මූල්‍ය ප්‍රකාශන සැකසීම, ඉදිරිපත් කිරීම හා නිරාවරණය කිරීමට අදාළ නියාමන හා වාර්තාකරණ අවශ්‍යතා යනාදියට අදාළව (ඇතට බලපවත්න නියාමනයන්ට අමතරව) බලපත්‍රලාභී බැංකු අවම වශයෙන් පහත ඇති මාර්ගෝපදේශයකට අවනත විය යුතුය.

3. මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වර්ගීකරණය සහ මැනීම

- 3.1 මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ මැනීම
 - (අ) මූල්‍ය වත්කම් වර්ගීකරණය සඳහා බැංකුවල ව්‍යාපාර මොඩලය අධ්‍යක්ෂ මණ්ඩලය (ශ්‍රී ලංකාවෙන් පිට සංස්ථාපිත බැංකුවල නම් නියමිත බලාධිකාරය) අනුමත කොටනැබිය යුතු වේ. මෙහිදී, පරමාර්ථයන්, නිර්වචනයන්, ගුණාංග, නිර්ණායකයන්, පටිපාටීන්, සහ මෙහෙයුම් ප්‍රතිපත්ති සහ ප්‍රමාණවත් ක්‍රියාපටිපාටි නියමිත පරිදි ලේඛනගත කර තිබිය යුතු අතර නියමිත පරිදි අඛණ්ඩව ව්‍යාපාර මොඩල ඇගයීමේ ක්‍රියාවලියක් පැවතිය යුතුය.
 - (ආ) බැංකුවල මෙහෙයුම් ප්‍රතිපත්ති තුළ ව්‍යාපාර මොඩල තීරණය සඳහා වන අධිකාරීන්, නොසැලකිය යුතු හා අඛණ්ඩ නොවන සේ සැලකිය යුතු විකුණුම් මට්ටම් සුරැකුම්, වෙළඳාම් සඳහා සැලකීමට අදාළ තබා ගැනීමේ කාලසීමාව, වෙනත් විස්තීර්ණ ආදායම් මත හෝ ලාභ හෝ අලාභ මගින් දක්වන මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගය තෝරා ගැනීම කරන ආකාරය පිළිබඳව යනාදිය අවම වශයෙන් අඩංගු විය යුතුය.
 - (ඇ) මෙම ප්‍රමිතිය අනුව, ණය (හුදෙක් මුළු මුදල හා පොළිය ගෙවීම සඳහා වන ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ) ලක්ෂණ අනුව කරන පරීක්ෂාවන්ට (SPPI TEST) ලක් කළ යුතු අතර එය සමත් වුවහොත් “ක්‍රමක්ෂිත පිරිවැය මත” හෝ “විස්තීර්ණ ආදායම අනුව සාධාරණ අගය යටතේ” හෝ වර්ගීකරණය කළ යුතුය.
 - (ඈ) බැංකු හා සේවා ගිවිසුම් අනුව ගිවිසුම්ගත මුදල් ප්‍රවාහවල ගුණාංග හඳුනා ගැනීම පිණිස තීරණ සටහන්, විස්තරත්මක ඇගයීම් ලැයිස්තු සහ සම්මත ක්‍රියාපටිපාටි බලපත්‍රලාභී බැංකු විසින් පවත්වා ගත යුතුය.
 - (ඉ) ඒ අනුව, මූල්‍ය වත්කම්වලට අදාළ පුළුල් වර්ගීකරණය සහ ඒ හා සම්බන්ධිත මිනුම් පහත වගුව 1 පරිදි වේ.

වගුව - 01 - මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ මැනීම

ව්‍යාපාර මොඩලය	ප්‍රධාන ලක්ෂණ	වර්ගීකරණය හා අදාළ මිනුම
ණය උපකරණ ¹		
රැස්කිරීමට තබා ගැනීම	- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීමට ලඟ තබා ගැනීම - ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂාව (SPPI) සමත්වීම - නොසැලකිය යුතු හා අඛණ්ඩ නොවන විකුණුම්	ක්‍රමක්ෂිත පිරිවැය

¹ මෙම ප්‍රධාන ලක්ෂණවලට අමතර ව, මූල්‍ය උපකරණ ව ස්වභාවය, කළමනාකරණ දීමනා, අවදානම් කළමනාකරණ ආකාරය, විකුණුම් වල අඛණ්ඩතාව හා වැදගත්කම ආදිය ද සැලකිය යුතු වේ.

රැස්කිරීමට හා විකිණීමට තබා ගැනීම	- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ලබා ගැනීම මෙන්ම විකුණුම් - තරමක් සැලකිය යුතු හා අඛණ්ඩ විකුණුම්	විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය
අනෙකුත් ව්‍යාපාර මොඩල පහත දැ ද අඩංගුව - වෙළඳාම - සාධාරණ අගය මත වත්කම් කළමනාකරණය - විකිණීම හරහා මුදල් ප්‍රවාහ උපරිම කිරීම	- රැස්කිරීම සඳහා හෝ විකිණීම සඳහා හෝ නොමැතිව, - ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම අනුශාංගිකය	ලාභ හා අලාභ මත සාධාරණ අගය
ගිම්කාරීත්ව උපකරණ හා ව්‍යුත්පන්න උපකරණ		
ගිම්කාරීත්ව උපකරණ	වෙළඳාමට තබා ගනු ලබන	ලාභ අලාභ හරහා සාධාරණ අගය
	වෙළඳාමට නොවන සහ වෙනස් කළ නොහැකි විස්තීර්ණ ආදායම් අවස්ථාව ලබා නොගත්	ලාභ අලාභ හරහා සාධාරණ අගය
	වෙළඳාමට නොවන සහ වෙනස් කළ නොහැකි විස්තීර්ණ ආදායම් අවස්ථාව ලබා ගත්	අනෙකුත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගය
මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ		ලාභඅලාභ හරහා සාධාරණ අගය

3.2 මූල්‍ය වගකීම් වර්ගීකරණය සහ නිර්ණය

(අ) මූල්‍ය වගකීම් නිර්ණය හා වර්ගීකරණය සඳහා පුළුල් වෙන් කිරීම පහත වගුව පරිදි වේ.

මූල්‍ය වගකීම් වර්ගීකරණය	පසුව එන මිනුම	සාධාරණ අගය වැඩිවීම ගිණුම්ගත කරන ආකාරය
වෙළඳාමට තබා ගනු ලබන මූල්‍ය වගකීම්	සාධාරණ අගය	ලාභ අලාභ හරහා
සාධාරණ අගය මත නම් කළ මූල්‍ය වගකීම්	සාධාරණ අගය	අනෙකුත් විස්තීර්ණ ආදායම්හි වගකීමෙහි ණය අවදානම වෙනස් වීමට අදාළව ඇති වන සාධාරණ ඇගය දැක්විය යුතු අතර ඉතිරි අගය ආදායම් ප්‍රකාශනයෙහි දැක්විය යුතුය.
ක්‍රමක්ෂිත පිරිවැය මත අනෙක් මූල්‍ය වගකීම්	ක්‍රමක්ෂිත පිරිවැය	-

(ආ) බලපත්‍රලාභී බැංකුවක් තම මූල්‍ය වගකීම් ලාභ හෝ අලාභ නාමය යටතේ නිශ්චය කොට (designated) ගිණුම්ගත කරන්නේ නම්, තම ණය අවදානම වෙනස්වීම හේතුවෙන් අදාළ වගකීම්වල වටිනාකම වෙනස්වීම් අගය කර ඉහත පරිදි වෙනත් විස්තීර්ණ ආදායම යටතේ ගිණුම්ගත කළ යුතු වේ. මෙම සඳහා අභ්‍යන්තර මාර්ගෝපදේශ හා නිර්ණායක සකස් කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා සිටිනු ලැබේ.

3.3 නැවත වර්ගීකරණය

(අ) බලපත්‍රලාභී බැංකුවල මූල්‍ය වත්කම් සඳහා පවතින්නා වූ ව්‍යාපාර ආකෘතියෙහි පරමාර්ථය වෙනස් වන්නේ නම් සහ එහි පෙර පැවති අගය කිරීමේ ආකෘතිය තවදුරටත් අදාළ නොවන්නේ නම්, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 9 යෙහි ප්‍රතිපාදන යටතේ මූල්‍ය වත්කම් අතර නැවත වර්ගීකරණය අවශ්‍ය වේ.

(ආ) ප්‍රමිතියෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව, එලෙස ව්‍යාපාර ආකෘතියෙහි සිදු කරනු ලබන වෙනස්වීම් සහ නැවත වර්ගීකරණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු අතර එම අනුමත කිරීමෙන් වැඩ කරන දින 7 ක් ඇතුළත බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත දන්වා එවිය යුතුය.

3.4 සාධාරණ අගය මත අගය කිරීම

මූල්‍ය වත්කම් සාධාරණ අගය මත පසුව අගය කිරීමේදී, බලපත්‍රලාභී බැංකු ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 13; සාධාරණ අගය මත අගය කිරීම; යටතේ ඇති අවශ්‍යතාවයන්ට අනුකූල විය යුතු අතර ඒ සඳහා:

(අ) ප්‍රමාණවත් දත්ත පවතින සුදුසු තක්සේරු ක්‍රමයක් භාවිත කිරීම;

2 එම ගිණුම් ක්‍රමය ලාභ හෝ අලාභ වල ගිණුම්කරණ නොගැලපීම් ඇතිකරනු /විශාලනය කරනු ලබයි නම් එම වගකීම් සියළු ලාභ හෝ පාඩු (එම වගකීමේ ණය අවදානමේ වෙනස් වීමේ බලපෑම් ද ඇතුළත්ව) ලාභ අලාභ සඳහා ඇතුළත් කළ යුතු වේ.

- (ආ) තෝරාගත් තක්සේරු ක්‍රමය ඒකාකාරීව යොදා ගැනීම;
- (ඇ) අදාළ නිරීක්ෂණය කළ හැකි ආදාන උපරිමව භාවිතා කිරීම. විශේෂිත වූ අවස්ථාවලදී නිරීක්ෂණය නොකළ ආදාන ද භාවිතා කළ හැකි අතර;
- (ඈ) අදාළ තක්සේරු ක්‍රමයේදී තෙවන අදියරේ ධුරාවලියේ ආදාන භාවිතා කරන්නේ නම්, ප්‍රධාන අවදානම් භාර නිලධාරියා හෝ අවදානම් කළමනාකරණය කාර්යය පාලනය කරනු ලබන වඩාත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු විසින් අදාළ ආදානවල අදාළත්වය හා විශ්වසීයත්වය තහවුරු කළ යුතුය.

4. යහපත් ණය අවදානම් කළමනාකරණයට අදාළ මූලධර්ම

- 4.1 බලපත්‍රලාභී බැංකුවල ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන්ට, අදාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ අදාළ අධීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුගතව ප්‍රමාණවත් හානිකරණ දීමනාවක් ඒකාකාරීව තීරණය කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සතුව ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සහිතව උචිත ණය අවදානම් පරිචයන් පවතින්නේ ද යන්න තහවුරු කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ වගකීම වේ.
- 4.2 සියලුම මූල්‍ය වත්කම්වල ණය අවදානම් අගය කිරීම සහ මැනීම සඳහා අදාළ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටීන් සහ පාලනයන් ආවරණය කරනු ලබන උචිත ක්‍රමවේදයක් ලේඛනගත කිරීම සහ පිළිපැදීම බලපත්‍රලාභී බැංකු විසින් සිදු කළ යුතුය. හානිකරණ වෙන් කිරීම අදාළ මිනුම ගොඩනැගිය යුත්තේ එහි ශක්තිමත් ක්‍රමවේදයක් මත වන අතර ඒ අනුව අපේක්ෂිත ණය අවදානම අර්ථාන්තව සහ කාලීනව අදාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුගතව හඳුනා ගත යුතුය.
- 4.3 හානිකරණ වෙන්කිරීම සමන්විත වනුයේ සමූහ පදනම හෝ තනි පදනම මත වුවත් එය නොසලකා බලපත්‍රලාභී බැංකුවල මුළු හානිකරණ දීමනාවම අදාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි පරමාර්ථවලට අනුව ප්‍රමාණවත් සහ අනුරූපී විය යුතුය.
- 4.4 අපේක්ෂිත ණය අවදානම අගය කිරීම සහ මැනීම සඳහා භාවිතා කරනු ලබන මොඩලවල වලංගු බව තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් බලපත්‍රලාභී බැංකු සතු විය යුතුය.
- 4.5 අපේක්ෂිත ණය අවදානම අගය කිරීම සඳහා විශේෂයෙන් සාර්ථක ආර්ථික සාධක ද ඇතුළත්ව ශක්තිමත් ව්‍යාපාරණයක් තුළ සාධාරණ සහ තහවුරු කළ හැකි ඉදිරි දැක්මක් සහිත තොරතුරු මත පළපුරුදු ණය තීරණ බලපත්‍රලාභී බැංකුවලට භාවිතා කළ හැක.
- 4.6 ණය අවදානම අගය කිරීම සහ අපේක්ෂිත ණය අවදානම ගිණුම්ගත කිරීම සඳහා ප්‍රමාණවත් පද්ධති, උපකරණ සහ දත්ත උපයෝගී කර ගනු ලැබූ උචිත ණය අවදානම් අගය කිරීමේ සහ මැනීමේ ක්‍රියාවලියක් බලපත්‍රලාභී බැංකු සතුව තිබිය යුතු වේ.
- 4.7 කාලානුරූපී, අදාළ සහ ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම තුළින් බලපත්‍රලාභී බැංකු විසින් මහජනයා වෙත කරනු ලබන අනාවරණයන්හි විනිවිදභාවය සහ සංසන්දනාත්මකභාවය ඉහළ දැමිය යුතුය.

5. මූල්‍ය වත්කම් හානිකරණය

- 5.1 අපේක්ෂිත ණය අවදානම ගණනය කිරීම
 - බලපත්‍රලාභී බැංකු විසින් පහත දැ සඳහා අපේක්ෂිත ණය අවදානම ගණනය කළ යුතුය.
 - (අ) ක්‍රමක්ෂිත පිරිවැය මත අගය කරනු ලැබූ මූල්‍ය වත්කම්
 - (ආ) අනෙකුත් විස්තීරණ ආදායම මත සාධාරණ අගයට අගය කිරීම අනිවාර්ය වූ මූල්‍ය වත්කම්
 - (ඇ) ණය ප්‍රදානය කිරීමට බැඳීමක් ඇති ණය ගිවිසුම් (ලාභ හෝ අලාභ මත සාධාරණ අගයට අගය කරන ඒවා හැර)
 - (ඈ) මූල්‍ය ඇපකර ගිවිසුම් (ලාභ හෝ අලාභ මත සාධාරණ අගයට අගය කරන ඒවා හැර)
 - (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 17 කල්බදු විෂය පථය යටතේ ආවරණය වන අය විය යුතු කල් බදු
 - (ඊ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 15 ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලින් ලද ආදායම් විෂය පථය යටතේ ආවරණය වන ගිවිසුම් වත්කම්
- 5.2 මුළු ණය කාලසීමාව සඳහාම අපේක්ෂිත ණය හානිය සහ මාස 12 ක අපේක්ෂිත ණය හානිය
 - (අ) මූල්‍ය උපකරණයක ණය අවදානම, මුල් හඳුනා ගැනීමේ සිට විශාල ලෙස ඉහළ ගොස් ඇත්නම්, බලපත්‍රලාභී බැංකුව විසින් අදාළ මූල්‍ය උපකරණයේ ණය හානි වෙන් කිරීම මුළු ණය කාලසීමාව සඳහාම අපේක්ෂිත ණය හානියට සමාන අගයකින් සෑම වාර්තාකරණ දිනයකදීම මැනිය යුතුය. (ණය හානිකරණය සහිතව මිලට ගත් හෝ උපදවන ලද මූල්‍ය වත්කම් හැර)
 - (ආ) ණය හානිකරණය සහිතව මිලට ගත් හෝ උපදවන ලද මූල්‍ය වත්කම් සඳහා මුළු ණය කාලසීමාව සඳහාම අපේක්ෂිත ණය හානිය මැනිය යුතුය.
 - (ඇ) මූලධර්මයක් ලෙස මුළු ණය කාලසීමාව සඳහාම අපේක්ෂිත ණය හානිය සහ ණය හානි සහිත ණය, තනි පදනම මත ඉදිරිපත් කළ යුතුය. කෙසේ වුවත්, ණය ගැතියා පිළිබඳ නිශ්චිත තොරතුරු හිඟකම හේතුවෙන් සාමූහික පදනම යටතේ යෝග්‍ය කාණ්ඩ හෝ ආයෝජන කළම අනුව හෝ තක්සේරු කළ හැකිය.
 - (ඈ) වාර්තා කරන දිනයේ දී, මූල්‍ය උපකරණයක ණය අවදානම, මුල් හඳුනා ගැනීමේ සිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නැත්නම්, බලපත්‍රලාභී බැංකුව විසින් අදාළ මූල්‍ය උපකරණයේ ණය හානි වෙන් කිරීම මාස 12 ක අපේක්ෂිත ණය හානියට සමාන අගයකින් හඳුනා ගත යුතුය.

5.3 ආර්ථික සාධක ගැලපීම

- (අ) බලපත්‍රලාභී බැංකු විසින් ආර්ථික තත්ත්වය සහ පුරෝකථන පිළිබඳව වන ලෙස ණය හානි වෙන් කිරීම් මොඩලයන් ගැලපීමේ දී, අදාළ පුරෝකථන පවතින සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ/හෝ පල කරන ලද පුරෝකථන හා ප්‍රක්ෂේපන භාවිතා කළ යුතුය.
- (ආ) ඉහත මූල්‍ය ආශ්‍රිතව අවශ්‍ය තොරතුරු නොපවතින්නේ නම් බලපත්‍රලාභී බැංකුවලට විශ්වාසදායී විකල්ප මූල්‍ය භාවිතා කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ලේඛනගත සාක්ෂි පවත්වා ගත යුතුය.
- (ඇ) භාවිතා කරනු ලබන මූල්‍ය නිශ්චය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමත ප්‍රතිපත්ති පැවතිය යුතු අතර බලපත්‍රලාභී බැංකු සිය වාසියට ගැලපෙන මූල්‍ය පමණක් භාවිතා නොකළ යුතුය.

5.4 ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යාම

මුළු ණය කාලසීමාව සඳහාම අපේක්ෂිත ණය හානිය ගණනය කිරීම සඳහා අවම වශයෙන් පහත දැක්වෙන සාධක/තත්ත්වයන් එකක් හෝ කිහිපයක් ළඟා වන්නේ නම් එය සැලකිය යුතු ණය අවදානම ලෙස ඉහළ යාමක් ලෙස සැලකිය හැකිය.

- (අ) ගනුදෙනුකරුවෙකුගේ ගිවිසුම්ගත ගෙවීම් දින 30 කට වඩා හිඟ වන්නේ නම්¹ (ප්‍රමිතියේ සඳහන් පරිදි බිඳහෙලිය හැකි යැයි සැලකෙන උපකල්පනයට යටත්ව)
- (ආ) බාහිර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් ගනුදෙනුකරුවෙකුගේ හෝ මූල්‍ය උපකරණයක ණය අවදානම ශ්‍රේණිගත කිරීම "B+" දක්වා පහත දැමීම සහ/හෝ බැංකුවල අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ස්ථාන දෙකකින් පහත වැටීම බාහිර ණය ශ්‍රේණිගත කිරීමක් නොමැති විට, බලපත්‍රලාභී බැංකු සිය අභ්‍යන්තර ණය අවදානම් ශ්‍රේණිගත කිරීම බාහිර ණය තක්සේරු කිරීමේ ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීමට අනුරූපී කළ යුතුය. මේ සඳහා බලපත්‍රලාභී බැංකු 2016 අංක 1 දරන බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා බැංකු පනත් විධානයේ දී ඇති අනුරූපී බාහිර ණය ශ්‍රේණි භාවිතා කළ යුතුය.
- (ඇ) ගනුදෙනුකරු/ගනුදෙනුකාර කණ්ඩායම්, ආයෝජන කළඹ හෝ මූල්‍ය උපකරණවල කාර්යසාධනයන් කෙරෙහි සෘජුව බලපාන අනාගත ආර්ථික තත්ත්වයන් පිළිබඳ සාධාරණ සහ තහවුරු කළ හැකි පුරෝකථන
- (ඈ) ගනුදෙනුකරු/ගනුදෙනුකාර කණ්ඩායම්, ආයෝජන කළඹ හෝ මූල්‍ය උපකරණවල කාර්යසාධනයන් කෙරෙහි සෘජුව බලපාන ස්වභාවික විපතක් හෝ සැලකිය යුතු භූගෝලීය වෙනස්කමක් ඇති අවස්ථාවක්
- (ඉ) සුරැකුම් වටිනාකම අඩුවීමකදී හෝ/සහ සුරැකුම් උපලබ්ධි වීම සැක සහිත අවස්ථාවක වාණිජ බැංකු මගින් සීමාවන් පවත්වා ගැනීම සහ ලේඛනගත කිරීම සිදු කළ යුතුය.
- (ඊ) ණය පහසුකමේ කාර්යසාධනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ ගනුදෙනුකරු යම් නීතිමය ක්‍රියාමාර්ග යකට යටත් නම්
- (උ) ආයතනික ගනුදෙනුකරුවකුගේ ඉහළ කළමනාකාරිත්වයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම්
- (ඌ) ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම මූලිකව ගිවිසගත් දින සිට වසර දෙකකට වඩා ප්‍රමාද වීම
- (එ) ගිවිසුම සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කාලය දීර්ඝ කිරීමත්, ගෙවීම් කල් දැමීමක් හෝ කොන්දේසි අත්හැරීමක් වැනි සහනයක් ලැබීම
- (ඵ) ගනුදෙනුකරු මිය යාම/බුන්වත් වීම
- (ඹ) බැංකුවට ගනුදෙනුකරු සම්බන්ධ කර ගැනීමට හෝ සොයා ගැනීමට නොහැකි වීම
- (ඹ) ගනුදෙනුකරුගේ පෙර මූල්‍ය වර්ෂය හා සැසඳීමේ දී ආදායමේ සහ/හෝ ලාභයේ 50% කට වඩා සිදු වන අඩු වීම
- (ක) පෙර වර්ෂය හා සැසඳීමේ දී ශුද්ධ වටිනාකමේ 25% වඩා සිදුවන අඩු වීම

5.5 අපේක්ෂිත ණය හානි සඳහා වන මොඩලයන්

- (අ) අපේක්ෂිත ණය හානි ගණනය කිරීමේදී වාණිජ බැංකු මගින් සියලුම අභ්‍යන්තර හා බාහිර දත්තයන් සැලකිල්ලට ගත යුතු අතර එමගින් ශක්තිමත්, අපක්ෂපාතී සහ වර්තමාන නිරාවරණයන් නිරූපනය වන ඇස්තමේන්තු තහවුරු කළ යුතුය.
- (ආ) SLFRS 9 යටතේ අපේක්ෂිත ණය අලාභයන් තීරණය කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු ශක්තිමත් මොඩලයන් සංවර්ධනය කළ යුතුය.
එවැනි මොඩලයන් බැංකු අවදානම් ව්‍යුහය පිළිබඳව වන අයුරින් සකස් කළ යුතුය.
- (ඇ) බලපත්‍රලාභී බැංකු විසින් මෙම කාර්යය සඳහා යොදා ගනු ලබන මොඩල අවබෝධ කර ගැනීම සඳහා අදාළ නිලධාරීන් ප්‍රමාණවත් පුහුණුවකින් සහ ප්‍රවීණත්වයෙන් යුතු වීම තහවුරු කළ යුතුය.
- (ඈ) මොඩල ගොඩනැගීම සම්බන්ධයෙන් බාහිර විකුණුම්කරුවන්ගෙන් හා උපදේශකයන්ගෙන් සහාය ලබා ගැනීමේදී දැඩි ආයතනික පාලනයක් හා අභ්‍යන්තර ක්‍රියාවලීන් අනුගමනය කළ යුතුය.

¹ ගෙවීමට ඇති හිඟ දින ගණන, ගිවිසුම්ගත ගෙවීම් දිනයේ සිට ගණනය කළ යුතුය.

- (ඉ) විවිධ වූ ආයෝජන කළම හා මූල්‍ය උපකරණ සඳහා විවිධ මොඩල භාවිතා කරන්නේ නම් බලපත්‍රලාභී බැංකු විසින් තෝරා ගන්නා ලද මොඩලය සුදුසු වන්නේ ඇයිද යන්න ලිඛිතව සටහන් කළ යුතු අතර සියලු ණය ආකෘතීන් අවම වශයෙන් වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය.
- (ඊ) ණය අවදානම තක්සේරු කිරීම හා මැනීමේ ක්‍රමවේදය තුළින් නිරන්තරයෙන් නිවැරදිව, ස්ථාවරව සහ අපක්ෂපාතී පුරෝකථන ඇස්තමේන්තු තැනීමට හැකි වන පරිදි ඵලදායී ලෙස මොඩල ඇගයීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය.
- (උ) බලපත්‍රලාභී බැංකු විසින් සිය ලාභ සුමට කිරීමේ අරමුණින් මොඩල සඳහා භාවිතා කරන ලද පරාමිතීන්, යෙදවුම් සහ උපකල්පනවල වෙනස්කම් සිදු කිරීමෙන් වැළකිය යුතුය. අපේක්ෂිත ණය හානි වෙන් කිරීමේ මොඩලවල යම් වෙනස්කම් සිදු කිරීම සාධාරණ හා යුක්ති සහගත බව ප්‍රධාන අවදානම් නිලධාරී විසින් ලේඛනගත කර සාධාරණීයකරණය කළ යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.
- (ඌ) ණය ගැනුම්කරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාව කෙරෙහි ඇතිවන, සාමාන්‍ය ආර්ථික වර්ධනයන් තුළ සිදු වන වෙනස්කම් තුළින් බලපෑම පිළිබඳ ප්‍රමාණවත් උපකල්පන තිබිය යුතුය.
- (එ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද බැංකු, සිය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල මගින් සකස් කරන ලද මොඩලයන් භාවිත කරන්නේ නම්, ඒවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝග්‍ය හා අදාළ වන්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා මෙම ප්‍රමිතිය දේශීයව ක්‍රියාත්මක කරනු ලබන කණ්ඩායම යෝග්‍ය වලංගු කිරීමේ ක්‍රියාවලියක් දේශීයව අනුගමනය කළ යුතුය.

- 5.6 තවද, මූල්‍ය උපකරණවල හානිකරණය සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු විසින් ඇමුණුම 01 හි දක්වා ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
- 5.7 බැංකු අංශයේ වර්ධනයන්, දත්තවල ගුණාත්මකභාවය, මොඩල වැඩිදියුණු කිරීමේ සහ ශක්‍යතාවය යන කරුණු අනුව මෙම මාර්ගෝපදේශයන් අනාගතයේදී සලකා බැලීමට බලාපොරොත්තු වේ.

6. සුරැකුම් අගය කිරීම

- 6.1 සුරැකුම් විකිණීමෙන් ලැබෙන්නා වූ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් මැන කාලයේදී නිරීක්ෂණය කරන ලද විශ්වසනීය වෙළඳපොළ තක්සේරු මත පදනම් විය යුතු අතර ගැටලු සහිත දේපළ ඇවර කිරීමේදී ඒ සමඟ බැඳී පවතින ආවේනික අවිනිශ්චිතතාව නිසි පරිදි නිවැරදිව පිළිබිඹු කළ යුතුය. (එවැනි වත්කම් විකිණීම සඳහා ගත වන කාලය ද ඇතුළත්ව)
- 6.2 තක්සේරු කිරීමවල කිසියම් වැඩිවීමක් එවන් වර්ධනයන් තිරසාර වන බවට ප්‍රබල සාක්ෂි මගින් තහවුරු විය යුතුය.

7. අභ්‍යන්තර විගණකගේ කාර්යභාරය

- 7.1 අභ්‍යන්තර විගණන ඒකකය, බලපත්‍රලාභී බැංකුවල ණය අවදානම තක්සේරු කිරීම, මිනුම් පද්ධති සහ ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාව ස්වාධීනව ඇගයීමට ලක් කළ යුතු අතර ණය සම්බන්ධ විනිශ්චයන්ගේ පිලිගත හැකි බව තහවුරු කළ යුතුය.
- 7.2 අභ්‍යන්තර විගණන ඒකකය විසින් සියලු ණය අවදානම් තක්සේරු මොඩල, ආදාන හා උපකල්පන දත්ත සුමට කිරීම (ඇත්නම් පමණක්) වලංගු කිරීම හා ඇගයීම සිදු කළ යුතුය.
- 7.3 අභ්‍යන්තර විගණන ක්‍රියාකාරීත්වය, ප්‍රධාන සාධක හඳුනා ගනිමින් ඒවා නිවැරදිව යොදා ගෙන ඇති බවට සහතික කිරීම පිණිස පසුගාමී පරීක්ෂා කිරීමේ ප්‍රමාණාත්මක බව හා කාර්යක්ෂමතාවය පිළිබඳ සහතික කර ගත යුතුය.

8. නියාමන අවශ්‍යතාවයන්

- 8.1 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙමින්, වත්කම් වර්ගීකරණය, මැනීම සහ හානිකරණය සඳහා දැනට පවත්නා විවක්ෂණශීලී රෙගුලාසි යොදා ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය වේ.
- 8.2 ඒ අනුව, බලපත්‍රලාභී බැංකු විසින් දැනට පවත්නා නියමයන්, තීරණ, මාර්ගෝපදේශ, චක්‍රලේඛ සහ උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සපයනු ලබන අන්තර්ජාල පදනම් වූ ව්‍යවස්ථාපිත වාර්තා ඇතුළුව සියලුම සවිස්තරාත්මක තොරතුරු සැපයිය යුතුය.
- 8.3 ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන් හා පවත්නා නියාමන ආකෘතිය යටතේ වන අවශ්‍යතා හඳුනා ගැනීම, සැසඳීම සහ වාර්තා කිරීම සඳහා බලපත්‍රලාභී බැංකුවල ප්‍රමාණවත් දත්ත/වාර්තා සහ පද්ධති පවත්වා ගත යුතුය.
- 8.4 බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාග්ධන සැලසුම් හා ආතතිය සැලසුම් ක්‍රියාවලීන් සුදානම් කිරීමේදී අපේක්ෂිත ණය පාඩු වෙන්කිරීම මත වන බලපෑම ග්‍රහණය කළ යුතුය.
- 8.5 ප්‍රාග්ධනය මත වන ආතතිය වැළැක්වීමට සහ බැංකු අධීක්ෂණ කටයුතු පිළිබඳ බාසල් කමිටුවේ මඟපෙන්වීම්වලට අනුකූල වෙමින් SLFRS 9 අනුගමනය කරන පළමු දින වන විට LKAS 39 යටතේ ණය අලාභ වෙන් කිරීම සමඟ සංසන්දනය කරන විට SLFRS 9 යටතේ ඇති වන විගණනය කළ අමතර ණය අලාභ, රඳවා ගත් ලාභ සඳහා පළමු දින බලපෑමේ වෙනත් ගැලපුම්වලින් පසු හා බදු බලපෑමෙන් පසු වසර 4 ක සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් පුරා පහත දැක්වෙන පරිදි වාණිජ බැංකු මගින් 2016 අංක 01 දරණ බැංකු පනත් විධානය අනුව බාසල් III යටතේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (CAR) ගණනය කිරීම සඳහා කඩිත්කඩ යොදා ගත යුතුය.

වගුව - 03 - ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ගණනය කිරීම සඳහා පළමු දින බලපෑම කඩින්කඩ ගැලපීම

පළමු දින බලපෑම අවශේෂණය කිරීම සඳහා අදාළ සමුච්චිත ප්‍රතිගත				
01.01.2018	31.12.2018	31.12.2019	31.12.2020	31.12.2021
12.5	25	50	75	100

9. ව්‍යවස්ථාපිත වාර්තා කිරීම් සහ අනාවරණය කිරීම්
- 9.1 SLFRS 9 යොදා ගැනීමෙන් වන පළමු දින මුළු බලපෑම සහ ඉහත 8.5 සඳහන් කර ඇති පරිදි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සඳහා එහි බලපෑම සංක්‍රාන්ති කාලපරිච්ඡේදය පුරා මූල්‍ය වාර්තා මගින් අනාවරණය කළ යුතුය.
- 9.2 කෙසේ වුවත් සම්පූර්ණ පළමු දින බලපෑම මූල්‍ය ප්‍රකාශයන්හි SLFRS 9 යොදා ගන්නා පළමු දිනයේදීම සම්පූර්ණයෙන් ගැලපිය යුතුය.
- 9.3 2018.12.31 දින සිට ආරම්භ වන පරිදි සෑම කාර්තුවකම අවසාන වී දින 30 ක් ඇතුළත බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පහත සඳහන් වගු 4 සහ 5 හි සඳහන් තොරතුරු බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත bsddb@cbsl.lk හරහා ලබා දිය යුතුය.

වගුව - 4 - දිනට සාමූහික ණය හානි සඳහා පැහැර හැරීමේ සම්භාවිතාව හා පැහැර හැරීමෙන් ඇති වන අලාභය

ව්‍යාපාර කාණ්ඩය/නිෂ්පාදනය/වර්ගය හෝ වෙනත් පදනමක්	පැහැර හැරීමේ සම්භාවිතාව			පැහැර හැරීමෙන් ඇතිවන අලාභය		
	අදියර 1	අදියර 2	අදියර 3	අදියර 1	අදියර 2	අදියර 3

වගුව - 5 - දිනෙන් අවසන් කාර්තුව සඳහා අපේක්ෂිත ණය අවධානම ගණනය කිරීම සඳහා වැඩිදියුණු කරන ලද ණය පහසුකම්/නිරාවරණ

වැඩිදියුණු කළ පහසුකම් ගණන	
අදියර 2 සිට අදියර 1 දක්වා	
අදියර 3 සිට අදියර 1 දක්වා	
අදියර 3 සිට අදියර 2 දක්වා	
වැඩිදියුණු කළ පහසුකම්වල මුළු අගය	
අදියර 2 සිට අදියර 1 දක්වා (රු. මිලියන)	
අදියර 3 සිට අදියර 1 දක්වා (රු. මිලියන)	
අදියර 3 සිට අදියර 2 දක්වා (රු. මිලියන)	
අදියර 2 සහ 1 දක්වා වැඩිදියුණු කිරීමෙන් ආදායම් ප්‍රකාශයට නැවත හඳුනා ගත් මුළු පොලී ආදායම (රුපියල් මිලියන)	

ඇමුණුම I

මූල්‍ය උපකරණවල ණය හානිකරණය සඳහා අතිරේක මාර්ගෝපදේශ

SLFRS 9 යටතේ අපේක්ෂිත ණය හානි ගණනය කිරීමේදී බැංකු ක්ෂේත්‍රය තුළ ඒකාකාරී ලෙස යොදා ගැනීම සහ සංසන්දනාත්මක බව වැඩිදියුණු කිරීමේ හා පවත්වා ගැනීමේ අරමුණින් පහත සඳහන් මාර්ගෝපදේශයන් නිකුත් කරනු ලැබේ.

1. අපේක්ෂිත ණය හානි ගණනය කිරීමේදී ණය පහසුකම්/නිරාවරණයන් වර්ගීකරණය කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් සපුරාලිය යුතු අවම නිර්ණායකයන් පහත පරිදි වේ.
 - 1.1. අදියර 1
පහත අදියර 2 හෝ 3 යටතේ වර්ගීකරණය නොකළ සියලු ණය පහසුකම්
 - 1.2. අදියර 2
(අ) SLFRS 9 හි බිඳ හෙලිය හැකි යැයි සැලකෙන උපකල්පනයට යටත්ව පහත අදියර 3 යටතේ වර්ගීකරණය නොකළ ගිවිසුම්ගත ගෙවීම් දින 30 කට වඩා හිඟ හිටී ණය පහසුකම්

- (ආ) පහත 3:2 යටතේ සඳහන් කළ ණය පහසුකම්/නිරාවරණයන් හැර අවස්ථා 2 ක් දක්වා ප්‍රතිව්‍යුහගත කළ සියලු ප්‍රතිව්‍යුහගත කළ ණය¹
- (ඇ) SLFRS 9: මූල්‍ය උපකරණ අනුගමනය කිරීම සඳහා නිකුත් කළ මාර්ගෝපදේශයන්හි 5:4 ඡේදය අනුව හඳුනා ගත් උෞණ ක්‍රියාකාරී ණය පහසුකම්/නිරාවරණයන්

1.3 අදියර 3

- (අ) SLFRS 9 හි බිඳ හෙලිය හැකි යැයි සැලකෙන උපකල්පනයට යටත්ව ගිවිසුම්ගත ගෙවීම් දින 90 කට වඩා හිඟ හිටි ණය පහසුකම්
- (ආ) පහත 3:2 යටතේ සඳහන් කළ ණය පහසුකම්/නිරාවරණයන් හැර අවස්ථා 2 ට වඩා ප්‍රතිව්‍යුහගත කළ සියලු ප්‍රතිව්‍යුහගත කළ ණය
- (ඇ) පහත 3:2 යටතේ සඳහන් කළ ණය පහසුකම්/නිරාවරණයන් හැර සියලු ප්‍රතිසැලසුම් කළ ණය²
- (ඈ) ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුව අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ සියලු ණය පහසුකම්/ගනුදෙනුකරුවන්
- (ඉ) SLFRS 9: මූල්‍ය උපකරණ අනුගමනය කිරීම සඳහා නිකුත් කළ මාර්ගෝපදේශයන්හි 5:4 ඡේදය අනුව හඳුනා ගත් සියලු අක්‍රීය ණය පහසුකම්/ගනුදෙනුකරුවන්

2. අපේක්ෂිත ණය හානි ගණනය කිරීමේදී පැහැර හැරීමේ සම්භාවිතාව (Probability of Default) හා පැහැර හැරීමෙන් ඇති වන අලාභය (Loss Given Default) ගණනය කිරීම සඳහා අවම වශයෙන් භාවිතා කළ යුතු දෑ පිළිබඳ මාර්ගෝපදේශ

- 2.1 පැහැර හැරීමේ සම්භාවිතාව ගණනය කිරීමේදී අවම වශයෙන් වසර 5 ක දත්ත භාවිතා කළ යුතු අතර දත්ත හෝ ආදාන සුමට කරන්නේ නම් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් එය වලංගු කළ යුතුය.
- 2.2 වසර 5 කට වඩා අඩු ප්‍රමාණවත් නොවන ණය ඉතිහාසයක් සහිත අයුතින් සංස්ථාපනය කළ බැංකුවක් හැර පැහැර හැරීමේ සම්භාවිතාවන් හා පැහැර හැරීමේ අලාභයන් ගණනය කිරීම සඳහා ආදේශක යොදා නොගත යුතුය.
- 2.3 දත්ත හෝ ආදාන හිඟකම නිසා බලපත්‍රලාභී බැංකුවකට පැහැර හැරීමෙන් ඇති වන අලාභය ගණනය කරගත නොහැකි අවස්ථාවකදී එවැනි බැංකු එම නිරාවරණයන් සඳහා අවම වශයෙන් සියයට 45 ක පැහැර හැරීමේ අලාභයක් යොදා ගත යුතුය.
- 2.4 2008 අංක 3 හා 4 දරන ණය හා අන්තිකාරම් වර්ගීකරණය ආදායම් හඳුනා ගැනීම හා වෙන් කිරීම් බැංකු පනත් විධානයේ විධාන 4(2) යටතේ කොන්දේසි සැපිරීමට යටත්ව හා සියයට 10 ක ආන්තිකයක් සහිතව සමාන මුදල් වර්ගයෙන් ආවරණය කර ඇති ණය සඳහා සියයට 0 ක ණය පැහැර හැරීමේ අලාභයක් යොදා ගත යුතුය.
- 2.5 රජය විසින් විදේශ මුදලින් නිකුත් කර ඇති නිරාවරණයන් සඳහා පහත සඳහන් දෑ සැලකිය යුතුය.
 - (අ) බලපත්‍රලාභී බැංකු විසින් බාහිර ණය ශ්‍රේණිගත කිරීමේ පරිමානයට සම්බන්ධිත රජයේ ණය පැහැර හැරීමේ සම්භාවිතාව භාවිතා කරමින් පැහැර හැරීමේ සම්භාවිතාව ගණනය කළ යුතුය.
 - (ආ) අපේක්ෂිත ණය හානි ගණනයේ දී පැහැර හැරීමෙන් ඇති වන අලාභය සඳහා අවම වශයෙන් සියයට 20 ක් යොදා ගත යුතුය.
- 2.6 ශ්‍රී ලංකා රජය විසින් ඇප වූ නිරාවරණයන්ගේ ණය පැහැර හැරීමෙන් ඇති වන අලාභය ගණනය කිරීම සඳහා
 - (අ) ශ්‍රී ලංකා රජයේ වගකීමක් ලෙස සටහන් වන හා ගෙවිය යුතු පොළිය ද ආවරණය වන පරිදි ලබා දී ඇති ඇපකර සහිත නිරාවරණයන් සඳහා පැහැර හැරීමෙන් ඇති වන අලාභය ලෙස සියයට 0 ගත හැකිය.
 - (ආ) 2.6 (අ) හි සඳහන් අයිතමය හැර වෙනත් ස්වභාවයේ ඇපවීම් සඳහා සියයට 0 ක පැහැර හැරීමෙන් ඇති වන අලාභය වෙනුවට ගණනය කර ලබා ගත් පැහැර හැරීමෙන් ඇති වන අලාභය යොදා ගත යුතුය.
 - (ඇ) විදේශ මුදලින් සඳහන් ඇපකර සඳහා පැහැර හැරීමෙන් ඇති වන අලාභය අවම වශයෙන් සියයට 20 ක් ලෙස යොදා ගත යුතුය.

3. වෙනත් මාර්ගෝපදේශ

- 3.1 ශේෂ පත්‍රයෙන් පරිබාහිර නිරාවරණයන්

ශේෂ පත්‍රයෙන් පරිබාහිර නිරාවරණයන්, අපේක්ෂිත ණය හානි ගණනය සඳහා යොදා ගැනීමේ දී බලපත්‍රලාභී බැංකු විසින් 2016 අංක 01 දරන බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ බැංකු පනත් විධානයේ සඳහන් ණය පරිවර්තන සාධකයන් (Credit Conversion Factors) භාවිතා කළ හැකිය.
- 3.2 ණය පහසුකම් උසස් කිරීම්

ඉහළ අදියරක සිට පහළ අදියරකට (උදාහරණ: අදියර 3 සිට අදියර 2 ට) ණය පහසුකම් උසස් කිරීමේ දී

1 ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුව සක්‍රීය ණය ලෙස පවතින අතරතුර ණය පහසුකමෙහි ගුණාත්මක බව පිරිහීම නිසා ණය ගෙවීමේ මුල් කොන්දේසි සංශෝධනය කළ ණය පහසුකම්, ප්‍රතිව්‍යුහගත කළ ණය පහසුකම් වේ.

2 ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුව අක්‍රීය ණය ලෙස පවතින අතරතුර ණය පහසුකමෙහි ගුණාත්මක බව පිරිහීම නිසා ණය ගෙවීමේ මුල් කොන්දේසි සංශෝධනය කළ ණය පහසුකම්, ප්‍රතිසැලසුම් කළ ණය පහසුකම් වේ.

- (අ) ණය පහසුකම් උසස් කිරීම සිදු කළ යුත්තේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පමණක් වන අතර එය ණය සමාලෝචන යාන්ත්‍රණයෙන් ස්වාධීනව සිදු විය යුතුය.
- (ආ) එවැනි උසස් කිරීමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලත් ප්‍රතිපත්තීන්, හේතූන් හා ප්‍රමාණවත් ලේඛනකරණයන්ගෙන් තහවුරු කළ යුතුය.
- (ඇ) ණය පහසුකම් උසස් කිරීමේදී ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව එළඹෙන ප්‍රධාන මුදල සහ/හෝ පොලියෙන් සමන්විත පළමු වාරිකය ගෙවිය යුතු දින සිට අවම වශයෙන් දින 90 ක සතුටුදායක ණය ගෙවීමේ කාලයක් සැලකිල්ලට ගත යුතුය. ප්‍රතිසැලසුම් කළ ණය පහසුකම් උසස් කිරීමේදී 2008 අංක 3/4 දරණ ණය සහ අත්තිකාරම් වර්ගීකරණය ආදායම් හඳුනා ගැනීම හා වෙන් කිරීම සම්බන්ධයෙන් වූ බැංකු පනත් විධානය හා අනුගත විය යුතුය.

3.3 අභ්‍යන්තර අවදානම් පාදක කරගත් ණය ශ්‍රේණිගත කිරීම් (IRB)

පහත සඳහන් දෑ හා අනුගත නොවන්නේ නම් බලපත්‍රලාභී බැංකු විසින් අපේක්ෂිත ණය හානි ගණනය සඳහා අභ්‍යන්තර අවදානම් පාදක කරගත් ණය තොරතුරු භාවිතා නොකළ යුතුය.

- (අ) මිල යාන්ත්‍රණය අභ්‍යන්තර අවදානම් පාදක කරගත් ණය ශ්‍රේණිගත කිරීම් හා සැසඳිය යුතුය.
- (ආ) ඉහත 3.3 (අ) යටතේ අභ්‍යන්තර අවදානම් පාදක කරගත් ණය ශ්‍රේණිගත කිරීමේ අතින් තොරතුරු වසර 5 ක් පැවතිය යුතුය.
- (ඇ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රතිපත්ති පැවතිය යුතු අතර අභ්‍යන්තර අවදානම් පාදක කරගත් ණය ශ්‍රේණිගත කිරීම් සම්බන්ධ ආදාන හා මොඩලයන් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව සමාලෝචනය කළ යුතුය.

චක්‍රලේඛ අංකය: 35/03/019/0026/001

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත

මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතියට අදාළ වාර්තාකරණ අවශ්‍යතා පිළිබඳ මෙහෙයුම් උපදෙස්

1. මෙම මෙහෙයුම් උපදෙස් 2018 මාර්තු 01 දින සිට බලපැවැත්වේ. දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් “මංගත මුදල් වෙළඳපොළ අධීක්ෂණ පද්ධතිය” සහ “ද්‍රවශීලතා අධීක්ෂණ පද්ධතිය” හා සම්බන්ධ 2006 ජනවාරි 6 සහ 2006 සැප්තැම්බර් 8 යන දිනයන්හි සහ “මංගත මුදල් වෙළඳපොළ අධීක්ෂණ පද්ධතිය” යන ශීර්ෂයෙන් නිකුත් කරන ලද ලිපි ද ඇතුළත්ව මින් පෙර බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත නිකුත් කරන ලද සියලුම මෙහෙයුම් උපදෙස් මේ සමඟ අවලංගු වේ. මෙම මෙහෙයුම් උපදෙස් සඳහා සහභාගිත්ව ආයතන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් ඇතුළත් වේ.

2. වාර්තා කිරීමේ අවශ්‍යතා

2.1 බලයලත් මුදල් තැරැව්කරුවන් හරහා සිදු නොවන ගනුදෙනු සඳහා (මින් මතු සෘජු ගනුදෙනු ලෙස යෙදේ.)

- i. සියලුම සහභාගිත්ව ආයතන තවත් සහභාගිත්ව ආයතනයක් සමඟ සිදු කරන ලද සියලුම ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනු මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කළ යුතු අතර, ණය දෙනු ලබන සහභාගිත්ව ආයතනය ගනුදෙනුව සිදුවී විනාඩි 15 ක් ඇතුළත අවශ්‍ය තොරතුරු මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතියට ඇතුළත් කළ යුතු අතර, ණයට ගනු ලබන ආයතනය, ණය දෙනු ලබන ආයතනය තොරතුරු ඇතුළත් කර විනාඩි 15 ක් තුළ අනුමත කළ යුතුය.
- ii. සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කරන ලද ඒකාබද්ධ මුදල් ගනුදෙනු මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කළ යුතු අතර, ණය ලබාගන්නා වාණිජ බැංකුව අවශ්‍ය තොරතුරු ගනුදෙනුව සිදුවී විනාඩි 15 ක් තුළ මෙම පද්ධතියට ඇතුළත් කළ යුතු අතර, ඉන් විනාඩි 15 ක් ඇතුළත ණය දෙන බලපත්‍රලාභී වාණිජ බැංකුව එම ගනුදෙනුව අනුමත කළ යුතුය.

2.2 බලයලත් මුදල් තැරැව්කරුවන් හරහා සිදුවන ගනුදෙනු සඳහා

- i. මුදල් තැරැව්කරුවකු හරහා සිදු කරනු ලබන සියලුම ඒකාබද්ධ හා ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනු ප්‍රථමයෙන් අදාළ මුදල් තැරැව්කර ආයතනය මගින් මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුය.
- ii. සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තමා ණය දෙන්නා ද ණය ලබා ගන්නා ද යන කරුණු නොසලකා මුදල් තැරැව්කර ආයතන එම ගනුදෙනුව වාර්තා කර විනාඩි 30 ක් ඇතුළත මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට තහවුරු කළ යුතුය.
- iii. මුදල් තැරැව්කර ආයතන මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය වෙත ඇතුළත් කර ඇති ගනුදෙනු සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තමා ණය ගන්නා හෝ ණය දෙන්නා යන කරුණු නොසලකා ගනුදෙනුව වාර්තාකර විනාඩි 30 ක් ඇතුළත තහවුරු කළ යුතුය.

3. ද්‍රවශීලතා ඇස්තමේන්තු වාර්තා කිරීම

සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම හා ප්‍රාථමික අලෙවිකරුවෙකු තම ඇස්තමේන්තුගත දෛනික ද්‍රවශීලතාව නියමිත ආකෘතියට අනුව මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා සෑම වැඩ කරන දිනකදීම, 0830 පැයට පෙර වාර්තා කළ යුතුය. ඇස්තමේන්තුගත ද්‍රවශීලතාව සෑමවිටම ඉහළ නිරවද්‍යතාවයකින් වාර්තා කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට වගබලාගත යුතුය. තවද, බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින්

සෑම වැඩකරන දිනයකටම අදාළ ද්‍රවශීලතා තත්ත්වයන් ඊළඟ වැඩ කරන දින ව්‍යාපාර කටයුතු නිමවන වේලාවට පෙර මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා වාර්තා කළ යුතුය.

4. බිලුම්බර්ග් සහ තොම්සන් රොයිටර්ස් වෙළඳ පද්ධති හරහා සිදුවන ගනුදෙනු වාර්තා කිරීම

ඉහත 2.1 මගින් දක්වා ඇති ක්‍රියාපිළිවෙළ බිලුම්බර්ග් සහ තොම්සන් රොයිටර්ස් වෙළඳ පද්ධතිය හරහා සිදු කරනු ලබන සියලුම ඒකීය හා ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනු පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව ග්‍රහණය කර ගැනීමට පහසුකම් සලසන තෙක් අදාළ වේ.
5. සියලුම සහභාගිත්ව ආයතන සමඟ සිදු කළ ඒකීය සහ ප්‍රතිමිලදීගැනුම් පිළිබඳ ප්‍රකාශන වාර්තා ඇමුණුම් 1 ට අනුව dod@cbsl.lk යන විද්‍යුත් ලිපිනයට දිනපතා ප.ව. 3.00 ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.
6. නිවැරදි කිරීම
 - 6.1 තොම්සන් රොයිටර්ස්, බිලුම්බර්ග්, මුදල් තැරැව්කරණ ආයතන හරහා හෝ සෘජු ගනුදෙනු ලෙස සිදු කළ කිසියම් ගනුදෙනුවක ඇති වරදක් නිවැරදි කිරීම සඳහා අදාළ දිනයේ ප.ව. 3.30 දක්වා මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතියෙහි අවස්ථාව සලසා ඇත.
 - 6.2 කෙසේ වෙතත්, ගනුදෙනුවට අදාළ දෝෂයන් හඳුනාගත් විගස තොරතුරු ප්‍රථමයෙන්ම පද්ධතියට ඇතුළත් කළ පාර්ශ්වය විසින් තොරතුරු නිවැරදි කිරීම සඳහා ඉල්ලීමක් විද්‍යුත් තැපෑල ඔස්සේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවට එවිය යුතුය. (එම ඉල්ලීම ස්වයංක්‍රීයව මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ පද්ධතිය හරහා සිදු කිරීම සඳහා අවශ්‍ය හේතුව සඳහන් කිරීමට "Remarks" නමින් අවකාශයක් ඇතුළත් කිරීමට ඉදිරියේදී කටයුතු යොදනු ලැබේ.)
 - 6.3 සියලු වැරදි/සංශෝධන දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණයට ලක්වනු ඇත.
7. මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ පද්ධතිය හරහා වාර්තා කිරීමේ යහපාලන මූලධර්ම
 - 7.1 අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය හා වගකීම්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ මුදල් තැරැව්කරණ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ප්‍රතිපත්තීන්, ක්‍රියාපටිපාටීන් හා ක්‍රමවේදයන් අනුමත කළ යුතු අතර සියලු භාණ්ඩාගාර මෙහෙයුම් හා ක්‍රියාකාරකම්, මෙහෙයුම් උපදෙස් යටතේ සිදු කරන විට නිසිපරිදි කළමනාකරණය සඳහා වගකීමට බැඳෙන බවට සහතික විය යුතුය.
 - 7.2 ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරයන් හා වගකීම්
 - i. වාර්තා කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පහත කරුණු ද ඇතුළත්ව පැහැදිලි අභ්‍යන්තර ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස් කිරීම:
 - අ) දත්ත ඇතුළත් කිරීම සඳහා වගකිව යුතු නිලධාරීන්ට සහ ඇතුළත් කළ දත්ත අනුමත කිරීම සඳහා වගකිව යුතු අයට ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතුය.
 - ආ) මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා වාර්තා කිරීමේ ක්‍රියාවලිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය තිබිය යුතුය.
 - ඇ) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, විෂමතා, වංචා හෝ අනිසි ක්‍රියාවන් පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හැකි වන අයුරින් නිසි කලට වාර්තා කිරීම සඳහා දත්ත ලබාදීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ව්‍යුහයක් පිහිටුවීම.
 - ඈ) වාර්තා කිරීමේ නිරවද්‍යතාව නැවත පරීක්ෂා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම.
 - ii. අධීක්ෂණ ක්‍රියාකාරකම්:
 - අ) බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්ට මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා වාර්තා කිරීමේ කටයුතු අභ්‍යන්තර හා බාහිර විගණනයන්ට යටත්ව සිදු කළ යුතුය.
 - ආ) මෙම මෙහෙයුම් උපදෙස්වල අනුකූලතාව ආරක්ෂා කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
 - ඇ) වාර්තා කිරීමේ ක්‍රියාවලියේ ඇති විය හැකි විෂමාවාර හෝ විෂමතා කල්තියා හඳුනා ගැනීමට හැකිවන පරිදි ඵලදායී ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය.
8. මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කරන දින සිට මාසයක් ඇතුළත වාර්තාකරණ රාමුව සඳහා අභ්‍යන්තර මාර්ගෝපදේශනයක් මඟ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කළ යුතුය. එම රාමුවෙහි කිසියම් වෙනස්කමක් එම වෙනස්වීම සිදු කරන දින සිට සතියක් ඇතුළත දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුවේ.
9. ගනුදෙනුවලට අදාළ වන සහ වාර්තාකරණ අවශ්‍යතාවලට අදාළ ප්‍රතිපත්ති හා ක්‍රියාවලීන් හා සම්බන්ධ සියලුම ලියකියවිලි, අදාළ වන පරිදි එක් එක් ගනුදෙනුව සිදු කළ දිනයේ හෝ එම ප්‍රතිපත්ති හා ක්‍රියාවලීන් අනුමත කළ දිනයේ සිට හෝ අවම වශයෙන් වසර 6 ක් දක්වා තබාගත යුතුය.
10. අනුකූල නොවන අවස්ථාවන්හි දී අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග

මෙම මෙහෙයුම් උපදෙස්හි සඳහන් විධිවිධානවලට අනුකූල නොවීම, අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම හෝ කිසියම් තොරතුරක් ඉවත් කිරීම නිසා නිසි පරීක්ෂණයකින් අනතුරුව නිසි පියවර ගැනීමට සිදු විය හැකිය. එහිදී;

 - අ) අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුවට හෝ ප්‍රාථමික අලෙවිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම සහ/හෝ
 - ආ) මෙම මෙහෙයුම් උපදෙස්වලට අනුකූල වීමට අසමත් වීමට එරෙහිව රු.500,000 ක ගෙවීමක් සහ/හෝ
 - ඇ) අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම හෝ කිසියම් තොරතුරක් ඉවත් කිරීමට එරෙහිව රු.500,000 ක ගෙවීමක් කිරීමට යටත් වේ.

පී.ඩබ්.ඩී.එන්.ආර්. රුලිගු
අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

ඇමුණුම I

අන්තර් බැංකු මුදල් ගනුදෙනු පිළිබඳ වාර්තාව

වාර්තාකරණ සහභාගිත්ව ආයතනයේ නම:

දිනය :

රු. මිලියන

සහභාගිත්ව ආයතනය	ණය දෙන ප්‍රමාණය	ලබා ගන්නා ණය ප්‍රමාණය	ප්‍රතිශතය	ගනුදෙනුවේ ස්වභාවය (ඒකඛණ/ප්‍රතිමිලදී ගැනුම්)	මුදල් තැරැව්කාර ආයතනය (මුදල් තැරැව්කරුවන් හරහා සිදුවන ගනුදෙනු සඳහා)	පියවීම් දිනය	පරිණත වන දිනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2061/7- 2018 මාර්තු 05 වැනි සඳුදා - 2018.03.05

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන නිවේදනයයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ (422 අධිකාරිය) 10 (සී) වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද රෙගුලාසියකි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

2018 ක් වූ මාර්තු මස 05 වැනි දින,
කොළඹ දීය.

මුදල් තැරැව්කරණ රෙගුලාසි

1. 2018 මාර්තු මස 5 වැනි දින සිට බලපැවැත්වෙන මෙම රෙගුලාසි “2018 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි” යනුවෙන් හැඳින්විය යුතුය. 2016 ජුනි මස 01 වැනි දින අංක 1969/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරන ලද 2013 පෙබරවාරි 08 දින අංක 1796/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද 2013 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි, 2018 මාර්තු මස 05 වැනි දින සිට අවලංගු වේ.
2. ශ්‍රී ලංකා මහ බැංකුවේ (මින් පසුව “මහ බැංකුව” ලෙස හඳුන්වනු ලබන) මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ “බලය පැවරීමේ සහතිකය” යටතේ වූ අවසරයකින් තොරව, කිසියම් පුද්ගලයෙකු විසින් හෝ වෙනත් පුද්ගලයෙකු යොදවා හෝ මුදල් තැරැව්කරණ ව්‍යාපාර කටයුතු සිදු නොකළ යුතුය.
3. ඉහත 2 වැනි රෙගුලාසිය ප්‍රකාරව “බලය පැවරීමේ සහතිකය” අයදුම් කිරීමට සුදුසුකම් ලාභියෙකු වන්නේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි අවම ප්‍රාග්ධනය රුපියල් මිලියන දහයකට (10,000,000) සමාන හෝ මුදල් මණ්ඩලය විසින් කලින් කල තීරණය කරනු ලබන එවැනි වෙනත් ප්‍රාග්ධන අවශ්‍යතාවයක් සපුරා ඇති, සීමාසහිත වගකීම් සහිත සමාගමක් පමණි.
4. “බලය පැවරීමේ සහතිකය” නිකුත් කිරීම පිළිබඳව සලකා බැලීම පිණිස අයදුම් කරන සමාගම විසින් “බලය පැවරීමේ සහතිකය” අයදුම් කිරීම සඳහා මෙම රෙගුලාසිවලින් නිර්දේශිත ආකෘති පත්‍රයට අනුකූලව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් 5 වැනි රෙගුලාසියෙන් නිර්දේශිත අනෙකුත් ලිපි ලේඛන ද සමඟ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
5. “බලය පැවරීමේ සහතිකය” ලබා ගැනීම සඳහා අයදුම් කරන සමාගම විසින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් නිර්දේශිත ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත්‍රය සමඟ, වෙනත් සඳහනක් නොමැති නම්, පහත සඳහන් ලිපි ලේඛන/තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
(අ) සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද සාංගමික ව්‍යවස්ථාවලිය, සංස්ථාගත කිරීමේ සහතිකය සහ පෝරම 20 හි අනුපිටපත්;

- (ආ) ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ අනුපිටපතක්;
- (ඇ) ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු අධ්‍යක්ෂවරුන්, සැලකිය යුතු කොටස් හිමියන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කරන ලද පුද්ගලයින්ගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ/හෝ විදේශ ගමන් බලපත්‍ර අංක, පදවි නාම, පෞද්ගලික ලිපිනයන්, සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳ තොරතුරු;
- (ඈ) ඩී ඕ ඩී/ එම් බී/ 002 පෝරමය (උපලේඛනය I සහ II) අනුව ප්‍රධාන විධායක නිලධාරියා, සැලකිය යුතු කොටස් හිමියන්, ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කරන ලද පුද්ගලයින්ගේ දිවුරුම් ප්‍රකාශන;
- (ඉ) ඉහත රෙගුලාසි අංක 4 අනුව ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ සඳහන් තොරතුරුවල නිවැරදි බව සහ සාංගමික ව්‍යවස්ථාවලියෙහි මුදල් තැරැව්කරණය පිළිබඳව සඳහන් නොවන අවස්ථාවලදී, අයදුම් කරන සමාගමට ව්‍යාපාරික කාර්යයක් වශයෙන් මුදල් තැරැව්කරණයේ යෙදීමට බලය ලබා දී ඇති බව තහවුරු කරමින් ඉදිරිපත් කරන අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා පත්‍රය;
- (ඊ) සමාගම ස්වකීය අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ඇති බවට ලේඛනගත සාක්ෂි;
- (උ) ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මේ අනුපිටපත් සහ;
- (ඌ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් විශේෂයෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් ඕනෑම තොරතුරු.

6. සපයන ලද තොරතුරු වල නිරවද්‍යතාව
 බලය පැවරීමේ සහතිකය නිකුත් කිරීම සඳහා අයදුම් කරනු ලබන අයදුම්පත්‍රයෙහි හෝ ඒ හා සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම ලේඛනයක හෝ මෙම රෙගුලාසි යටතේ “බලය පැවරීමේ සහතිකය” නිකුත් කිරීම සඳහා යෝග්‍යතාව නිශ්චය කිරීම පිණිස පවත්වනු ලබන ඕනෑම විමර්ශනයක දී හෝ විභාගයක දී, දී ඇති ඕනෑම තොරතුරක් අසත්‍ය හෝ අසම්පූර්ණ හෝ වැරදි සහගත බව හැඟී ගියහොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම, බලය පැවරීමේ සහතිකය අවලංගු කිරීම හා/ හෝ මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි තීරණය කරනු ලබන එවැනි වෙනත් ඕනෑම ක්‍රියාමාර්ගයකට යටත් වීමට අයදුම්කරුට/ මුදල් තැරැව්කරණ සමාගමට සිදුවනු ඇත.

7. වාර්ෂික සහතික පත්‍ර ගාස්තු
 (අ) සෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින් ම මුදල් මණ්ඩලය විසින් වරින් වර තීරණය කරන ලද වාර්ෂික සහතික පත්‍ර ගාස්තුවක් සහ වෙනත් ඕනෑම ගාස්තු මහ බැංකුවට ගෙවිය යුතුය.
 (ආ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් ගෙවිය යුතු ගාස්තු සහ අදාළ වෙනත් උපදෙස්, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් වරින් වර චක්‍රලේඛ මගින් ඔවුන්ට දැනුම් දෙනු ඇත.

8. මුදල් තැරැව්කරණ ව්‍යාපාරය අවසන් කිරීම
 (අ) කිසියම් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් තම ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට තීරණය කරන්නේ නම්, ව්‍යාපාරය අවසන් කිරීමට මාස තුනකට (03) පෙර ඒ පිළිබඳව දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.
 (ආ) එවැනි මුදල් තැරැව්කරණ සමාගම් විසින් තම ව්‍යාපාර කටයුතු අවසන් කළ දින සිට වැඩකරන දින තුනක් (03) ඇතුළත මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද “බලය පැවරීමේ සහතිකය” ආපසු බාරදිය යුතුය.

9. අවසරලත් කටයුතු
 බලයලත් මුදල් තැරැව්කරණ සමාගම්වලට පහත සඳහන් කටයුතුවල යෙදීමට අවසර ඇත.
 (අ) ශ්‍රී ලංකාවේ සහ වෙනත් පිළිගත් ජාත්‍යන්තර මුදල්, සුරැකුම්පත්, විදේශ විනිමය වෙළඳපොළවල ගනුදෙනුකරුවන් සමඟ මූල්‍ය උපකරණ ගනුදෙනු සඳහා ඒජන්තවරයෙකු, පහසුකම් සලස්වන්නෙකු හෝ මැදිහත්කරුවෙකු ලෙස රාජ්‍ය සුරැකුම්පත් තැරැව්කරණය හා විදේශ විනිමය තැරැව්කරණය, අන්තර් බැංකු මුදල් තැරැව්කරණය ඇතුළත් මුදල් තැරැව්කරණ ව්‍යාපාර කටයුතු වල නිරත වීම.
 (ආ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමකට මුදල් මණ්ඩලය විසින් කලින් කලට බලය පවරන ලද මුදල් තැරැව්කරණය හා සම්බන්ධ ඕනෑම කටයුත්තක නිරත වීම.

10. තැරැව් කොමිස් සහ ගාස්තු
 මුදල් තැරැව්කරණ ගනුදෙනුවල නිරත බලයලත් මුදල් තැරැව්කරණ සමාගමකට තැරැව්කරණ ගාස්තු, කොමිස් මුදල් හෝ සේවා ගාස්තු ලබා ගැනීමට හිමිකමක් ඇත.

11. මෙහෙයුම් අවශ්‍යතා
 බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින්:
 (අ) තැරැව්කරණ ගනුදෙනුවලට අදාළව ඒජන්තවරයෙකු, පහසුකම් සලස්වන්නෙකු හෝ මැදිහත්කරුවෙකු වශයෙන් පමණක් කටයුතු කළ යුතු අතර ප්‍රධානියෙකු ලෙස කටයුතු නොකළ යුතුය;
 (ආ) ගෝලීය විදේශ විනිමය ඊනි සංග්‍රහය (Global FX Code), ඒ. සී. අයි. ආදර්ශ ඊනි සංග්‍රහය (ACI Model Code) සහ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද වෙනත් ආචාර ධර්ම සංග්‍රහයක් අනුගමනය කළ යුතුය;

- (ඇ) ලැබෙන ඇණවුම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කිරීම, අදාළ මූල්‍ය උපකරණ සඳහා වූ නියමයන් සහ කොන්දේසි අධීක්ෂණය කිරීම සහ අපේක්ෂිත සහ අසම්පූර්ණ ගනුදෙනු පිළිබඳ වාර්තා තබාගැනීම කළ යුතුය;
- (ඈ) මූලික ගිවිස ගැනීමේදී සහ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට පෙර, ගනුදෙනුවට පදනම වන්නා වූ සීමාකාරී කොන්දේසි (උදා: ගනුදෙනුවට ගැලපෙන පාර්ශව සොයාගැනීම) පැහැදිලිව සඳහන් කළ යුතුය;
- (ඉ) නිශ්චිත සහ පැහැදිලි පාරිභාෂික වචන මාලාවක් සෑම විටම භාවිතා කළ යුතු අතර වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කළ යුතුය;
- (ඊ) එක් එක් ගිණුම් සඳහා සම්පූර්ණ සහ යාවත්කාලීන වූ වාර්තා පවත්වාගෙන යා යුතුය;
- (උ) ගනුදෙනුවක් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැමැත්ත පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු පමණක් ගනුදෙනුවට සම්බන්ධ ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ නම් අනාවරණය කළ යුතුය;
- (ඌ) ඕනෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් සහ/හෝ ගනුදෙනුවකට සම්බන්ධ අනෙකුත් ඕනෑම පාර්ශ්වකරුවන් විසින් අපවාර හෝ විෂම ක්‍රියා සිදුකරන බවට සංඥා/ සාක්ෂි දැනගැනීමට ලැබුනහොත් ඒ පිළිබඳව දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය;
- (එ) අදාළ මූල්‍ය උපකරණයන් පිළිබඳව අවශ්‍ය කරන මට්ටමේ දැනුමක් ලබාගත යුතු අතර එවැනි මූල්‍ය උපකරණ වලට අදාළ ඉල්ලුම් හා සැපයුම් ප්‍රභවයන් සහ වෙළෙඳපොළ තොරතුරු ප්‍රභවයන්, එවැනි මූල්‍ය උපකරණ වලට අදාළ කොන්දේසි සහ තත්වයන් පිළිබඳව පූර්ණ නිපුණතාවයකින් සහ අවබෝධයකින් යුක්ත විය යුතුය;
- (ඒ) අනෙකුත් පාර්ශ්වයන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේදී, විදේශ විනිමය හා මුදල් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳව මහ බැංකුව මඟින් නිකුත්කර ඇති රෙගුලාසිවලට අනුකූල විය යුතුය;
- (ඔ) සංවේදී තොරතුරු හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කරන කුසලතා හා දක්ෂතා පිළිබඳව ප්‍රමාණවත් පුහුණුවක් මෙහෙයුම් කාර්ය මණ්ඩලයට ලබා දිය යුතුය;

නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවයේ අවශ්‍යතාවය

12 (අ) ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරීන්ට පමණක් සීමා නොවන පරිදි බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක කටයුතු සිදුකරන සියලු නිලධාරීන් තමන් වගකිව යුතු කාර්යයන් ඉටු කිරීමට යථා යෝග්‍ය පුද්ගලයන් විය යුතු අතර ඒ සඳහා අත්‍යවශ්‍ය වන අත්දැකීම්, සුදුසුකම් හා නිපුණතාවය තිබිය යුතුය.

යථා යෝග්‍ය බව ඇගයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය

(ආ) එක් එක් බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් ඉහත රෙගුලාසි අංක 12(අ) හි සඳහන් නිලධාරීන් සහ සැලකිය යුතු කොටස් හිමියන්ගෙන් උපලේඛන I, II හා III හි දැක්වෙන පරිදි දිවුරුම් ප්‍රකාශ හා අනෙකුත් ප්‍රකාශයන් ලබාගෙන යථා යෝග්‍ය බව ඇගයීම සඳහා, සෑම වසරකම මාර්තු මස 31 දිනට පෙර දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වෙත ලබා දිය යුතු ය.

ප්‍රධාන විධායක නිලධාරී, සැලකිය යුතු කොටස් හිමියන්, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ගේ යථා යෝග්‍යතාවයේ අවශ්‍යතාවය

(ඇ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් යථා යෝග්‍ය බව ඇගයීමකට ලක්කර අනුමැතිය දෙනතුරු කිසිම පුද්ගලයෙකුට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සහභාගී වීමට හෝ ප්‍රධාන කළමනාකරණ නිලධාරියෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු බවට පත්වීම හෝ කළ නොහැකිය.

සැලකිය යුතු කොටස් හිමියන්

(ඈ) යම් පුද්ගලයෙකු සහ ඔහුගේ / ඇයගේ සම්බන්ධිත පාර්ශ්වයන් විසින් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක කොටස් හිමිකාරත්වයෙන් සියයට 20 ක හෝ ඊට වැඩි කොටස් හිමිකමක් දරන්නේ නම් ඔහු මෙහි අරමුණු සඳහා සැලකිය යුතු කොටස් හිමියෙකු වශයෙන් සලකනු ලැබේ. සෑම බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක් විසින්ම තම කොටස් හිමිකරුවෙක්/ හිමිකරුවන් සැලකිය යුතු කොටස් හිමිකරුවෙකු බවට පත් වූ විට එම හිමිකරුවන්ගේ නම / හිමිකරුවන්ගේ නම කඩිනමින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු ය.

(ඉ) ඉහත 12 (ඈ) හි සඳහන් “සම්බන්ධිත පාර්ශ්වයන්” යන්නට ඇතුළත් වන්නේ තනි පුද්ගලයෙක්, හවුලක් වශයෙන් හෝ සංස්ථාපිත මණ්ඩලයක් වශයෙන් සෘජුව හෝ වක්‍රව හෝ වෙනත් නාමිකයකු හරහා හෝ වෙනත් පුද්ගලයෙකු හරහා, හවුල් ව්‍යාපාරයක් හෝ සංස්ථාපිත මණ්ඩලයක් සමඟ එකතුව හෝ සාමූහිකව අත්පත් කරගත් සියලුම සමාගම් කොටස් ය.

ප්‍රධාන නිලධාරීන් හා සැලකිය යුතු කොටස් හිමියන් සඳහා අනුමැතිය

(ඊ) මුදල් තැරැව්කරණ රෙගුලාසියෙහි, රෙගුලාසි අංක 13 හි සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා විසින් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු වශයෙන් යෝජනා පත්වීම්, (හෝ අඛණ්ඩව සේවය කිරීම) අවශ්‍ය ලියකියවිලි ලැබී දින තිහක් ඇතුළත අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හේතු සහිතව අදාළ මුදල් තැරැව්කරණ ආයතනයට දැනුම් දිය යුතු ය.

(උ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා විසින් එකී අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අදාළ බලයලත් මුදල් තැරැව්කරණ සමාගමට දැන්විය යුතු අතර අදාළ මුදල් තැරැව්කරණ ආයතනය විසින් එහි ප්‍රධාන විධායක නිලධාරියා, අධ්‍යක්ෂ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියන්ට ඉහත 12(ඊ) ප්‍රතිඵලය දැනුම් දීම හා ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු ය.

පසුව හඳුනාගත් නුසුදුසු බව දැන්වීම

(ඌ) ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු එම තනතුරට නුසුදුසු හෝ යෝග්‍ය නොවන බවට සැක කරන කරුණක් හෝ සොයාගැනීමක් වේ නම් එම කරුණ හඳුනාගත් වහාම සෑම බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක් විසින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු ය.

(එ) පවතින තත්ත්වයන් යටතේ ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු විසින් ලබාදෙන දිවුරුම් ප්‍රකාශවල හෝ ප්‍රකාශවල තොරතුරු වෙනස්වීමකට, අවලංගු වීමකට, අදාළ නොවීමකට හෝ අසත්‍ය වීමකට භාජනය වුවහොත් අදාළ නිලධාරියා විසින් වහාම ඒ බව දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු ය.

මුදල් මණ්ඩලය වෙත කෙරෙන අභියාචනය

(ඒ) රෙගුලාසි 12(ඊ) යටතේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයාගේ ප්‍රතික්ෂේප කිරීම හෝ තීරණය මගින් අගතියට පත්ව සිටින පුද්ගලයෙකුට බලයලත් මුදල් තැරැව්කරණ ආයතනය විසින් එකී තීරණය දැනුම් දී දින දහහතරක් (14) ඇතුළත හේතු සහිතව ලිඛිත අභියාචනයක් මුදල් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.

(ඔ) මුදල් මණ්ඩලය විසින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වාර්තා කරන ලද කරුණු හා අගතියට පත් පාර්ශවයේ විරෝධතා සැලකිල්ලට ගෙන දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයාගේ ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තහවුරු කිරීම හෝ නිශ්චයා කිරීම කළ හැකිය.

ප්‍රධාන නිලධාරියෙකු සහ 13. සැලකිය යුතු කොටස් හිමියෙකු වශයෙන් පත් වීමට ඇති නුසුදුසුකම්.

බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරියා, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු ලෙස තෝරා ගැනීමට සහ / හෝ පත්කිරීමට හෝ එවැනි පුද්ගලයෙකු එවැනි තනතුරක් දැරීමට හෝ සුදුසුසෙක් නොවන්නේ එවැනි යම් පුද්ගලයෙකු:

(අ) මුදල් තැරැව්කරණ කටයුතු, මූල්‍ය, නීති, ව්‍යාපාර හෝ පරිපාලන කටයුතු හෝ ඒ හා සම්බන්ධ කිසියම් වෘත්තීය ක්ෂේත්‍රයක පිළිබඳ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් හෝ ඵලදායී පළපුරුද්දක් ලබා නොමැති නම්;

(ආ) ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයක දී යම් අධිකරණයකින් බුන්වත්භාවයෙන් නිදහස් නොකෙරෙනු තැනැත්තෙකු හෝ බුන්වත්භාවයට පත් වූ තැනැත්තකු ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇත්නම්;

(ඇ) සභාවාර විරෝධී කටයුතු සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් වරදකරුවෙකු කර ඇත්නම්;

(ඈ) යම් අධිකරණයක් විසින් ලබාදෙන නින්දාවක් හෝ නියෝගයක් ප්‍රකාරව ගෙවිය යුතු වූ ණය මුදලක් ගෙවීමට අපොහොසත් වී ඇත්නම්;

(ඉ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පොලීසිය, යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයමය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වෙමින් සිටී නම්;

(ඊ) එසේ පත්කරගනු ලැබීමට හෝ තෝරා පත්කරගනු ලැබීමට පෙර අවුරුදු පහළොවක (15) කාලසීමාවක් ඇතුළත යම් අවස්ථාවක දී, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් ඒ සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව වරදකරු කරනු ලැබ ඇත්නම්;

(උ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් විසින් යම් සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු, හෝ වෙනත් නිලධාරියෙකු ලෙස සේවය කිරීමෙන් ඉවත් කරනු ලැබූ හෝ සේවය අත්හිටුවනු ලැබ ඇත්නම්;

(ඌ) වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් වරදකරුවෙකු ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට භාජනය වෙමින් සිටින්නෙකු නම්;

- (ඵ) නිසි අධිකරණ බලයක් සහිත අධිකරණයක් විසින් සිහි විකල් තැනැත්තෙකු ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇති තැනැත්තෙකු නම්;
 - (ඡ) යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක හා/ හෝ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු, අධ්‍යක්ෂවරයෙකු හෝ වෙනත් ඕනෑම බලතල සහිත නිලයක් දරන තැනැත්තෙකු නම්.
- තැරැව්කරණ ව්‍යාපාර මත පාලනයක් අත් පත් කර ගැනීමේ සීමා
14. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා/ හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක, කොටස් හෝ ස්කන්ධ නොදැරිය යුතු සේම, මුදල් තැරැව්කරණ සමාගමේ අධ්‍යක්ෂවරු හෝ ප්‍රධාන නිලධාරීන් පිළිබඳව පාලනයක් අත්පත් කර ගැනීම නොකළ යුතුය.
- අභ්‍යන්තර පාලනයේ අරමුණු
15. පහත දැක්වෙන අරමුණු ඉටුකර ගැනීම පිණිස සෑම බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින්ම දැඩි අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වාගෙන යා යුතුය.
- (අ) මෙහෙයුම්වල කාර්යක්ෂමතාවය සහ සඵලතාවය (මෙහෙයුම් අරමුණු);
 - (ආ) මූල්‍ය හා කළමනාකරණ තොරතුරුවල විශ්වාසනීයත්වය සහ පරිපූර්ණ බව (තොරතුරුමය අරමුණු); සහ
 - (ඇ) අදාළ නීති සහ රෙගුලාසි සමග අනුකූලතාවය (අනුකූලතා අරමුණු).
- අභ්‍යන්තර පාලනය
16. ඉහත 15 වැනි රෙගුලාසියෙහි සඳහන් වන අභ්‍යන්තර පාලන පද්ධතියට පහත සඳහන් දේ ඇතුළත් විය යුතුය.
- (අ) අභ්‍යන්තර පාලන පද්ධතිය නීතිපතා සමාලෝචනය කිරීම සහ / හෝ යාවත්කාලීන කිරීම, කළ යුතු අතරම සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩලය එම පද්ධතිය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඊට අනුකූලව කටයුතු කළ යුතු බවට සහතික විය යුතුය;
 - (ආ) මෙම රෙගුලාසිවල අරමුණු සපුරා ගැනීම සඳහා, අවම වශයෙන් වසර හයක (06) කාලයක් තුළ සියලු ගනුදෙනුවල විධිමත් වාර්තා, පැහැදිලි ලිඛිත සාක්ෂි ද සමග විද්‍යුත් හෝ වෙනයම් ආකාරයකට පවත්වාගෙන යා යුතුය;
 - (ඇ) ඉහත 9 වැනි රෙගුලාසියෙහි සඳහන් කාර්යයන් ඉටුකිරීම සඳහා සම්බන්ධිත දුරකථන මාර්ග පමණක් ම භාවිතා කළ යුතුය;
 - (ඈ) ඉහත 16 (ඇ) වැනි රෙගුලාසියෙහි සඳහන් දුරකථන සංවාද වාර්තා (හඬ තැටි) එම දුරකථන සංවාද දිනයේ සිට වසර හයකට (06) නොඅඩු කාලයක් පවත්වාගෙන යා යුතුය;
 - (ඉ) දුරකථන සංවාද වාර්තාවලට භෞතික ප්‍රවේශය සඳහා දැඩි පාලන පද්ධතියක් පවත්වාගෙන යා යුතුය;
 - (ඊ) සියලුම සේවා නියුක්තිකයන් හට මෙහෙයුම් පරිශ්‍රය තුළ පෞද්ගලික ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කළ යුතුය.
- තැරැව්කරණය තහවුරු කිරීම
- 17 (අ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක් විසින් ගනුදෙනුවක් සිදුවී විනාඩි පහළොවක් (15) ඇතුළත සියලු ගනුදෙනු අදාළ පාර්ශ්වකරුවන්ට ලිඛිතව තහවුරු කළ යුතු අතර එම සෑම තහවුරුවකම පහත සඳහන් අවම තොරතුරු ඇතුළත් විය යුතුය.
- (i) ගනුදෙනුව සිදු වූ වේලාව, දිනය සහ එහි වලංගු දිනය;
 - (ii) අදාළ ගනුදෙනුකාර පාර්ශ්වයන්හි නම්;
 - (iii) පියවීම් උපදෙස්; සහ
 - (iv) මුදල් තැරැව්කරණ සමාගම විසින් කොමිස් මුදලක් අය කරන ලද්දේ නම් එම මුදල ද ඇතුළුව අදාළ අනෙකුත් තොරතුරු.
- (ආ) ගනුදෙනුවේ නිරවද්‍යතාවය පිළිබඳව, අදාළ ගනුදෙනුව ආරම්භ කළ පාර්ශ්වයන්ගෙන් ස්වාධීනව සිදුකරන ලද සියුම් පරීක්ෂණයකින් අනතුරුව පසුමෙහෙයුම් අංශය (back office) විසින් තැරැව්කරණ තහවුරුව යැවිය යුතුය.
- වාර්තා කිරීමේ අවශ්‍යතාවය
- 18 (අ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින්, මහ බැංකුව විසින් එම සමාගම් වෙත සපයනු ලබන මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය (Central Integrated Market Monitor - CIMM) මගින් පහත තොරතුරු උඩුගත (upload) කළ යුතුය.
- (i) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම්, ගනුදෙනුකාර පාර්ශ්ව විසින් සපයනු ලබන එක් එක් මිල ප්‍රකාශන/ ලංසු තැබීම් සෑම විනාඩි 15ක් තුළ දී ම සැපයිය යුතු ය. (හෝ අදාළ වාර්තාගත කාලය වන විනාඩි 15 ඇතුළත එවැනි මිල ප්‍රකාශන / ලංසු තැබීම් නොමැති නම් “මිල ප්‍රකාශන නොමැත” යනුවෙන් සඳහන් කළ යුතු ය.)
 - (ii) මුදල් තැරැව්කරණ සමාගම් හරහා සිදුවන එවැනි ගනුදෙනු පිළිබඳ තොරතුරු එවැනි ගනුදෙනුවක් සිදු වී විනාඩි 15 කට නොඅඩු කාලයක් තුළ සිදු කළ යුතු ය.

- (ආ) මෙහි සඳහන් කාලය ඇතුළත සඳහන් කරන ලද තොරතුරු සැපයීම පිළිබඳව මුදල් තැරැව්කරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ / හෝ ගනුදෙනු කුටියේ (dealing room) බලධරයා විසින් වගකිව යුතුය.
- (ඇ) මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය (CIMM) අක්‍රීය වන්නා වූ අවස්ථාවලදී මිල ප්‍රකාශන/ලංසු තැබීමේ තොරතුරු හා ගනුදෙනු ෆැක්ස් මගින් එවිය යුතුය. කෙසේ වුවත්, පද්ධතිය නැවත ක්‍රියාත්මක වූ විගස අදාළ තොරතුරු පද්ධතියට උඩුගත කළ යුතුය.
- (ඈ) මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය අධීක්ෂණය කිරීම;
 - (i) මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය හරහා වාර්තා කිරීම බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතනයන්හි අභ්‍යන්තර හා බාහිර විගණනයන්ට භාජනය කළ යුතුය.
 - (ii) මෙම රෙගුලාසි සමඟ අනුකූලභාවය පවත්වාගැනීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.
 - (iii) වාර්තා කිරීමේ ක්‍රියාවලියෙහි ඕනෑම විෂමාවාරයක් හෝ අක්‍රමිකතාවයක් කල්තියා හඳුනාගැනීම සඳහා කාර්යක්ෂම ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය.
- (ඉ) මෙම රෙගුලාසි නිකුත් කළ දින සිට මාසයක කාලයක් ඇතුළත බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතියේ වාර්තා කිරීමේ රාමුව සඳහා අභ්‍යන්තර මාර්ගෝපදේශන ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු අතර එය දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත ලබාදිය යුතුය. ඉහත සඳහන් රාමුවෙහි කිසියම් වෙනස්වීමක් සිදුවේනම්, එම වෙනස සිදුවූ දින සිට සතියක් ඇතුළත එය දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත දැනුම්දිය යුතුය.
- (ඊ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් මාසික කාර්ය සාධන වාර්තාවක්, අදාළ මාසයට පසු එළඹෙන මස වැඩ කරන දින 5 කට නොඅඩු කාලයක් තුළ, මේ සමඟ අමුණා ඇති “උපලේඛන iv” හි සඳහන් පරිදි, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත විද්‍යුත් තැපෑල මගින් ලැබීමට සැලැස්විය යුතුය. සියලු කාර්තුමය මූල්‍ය ප්‍රකාශ (මුදල් ප්‍රවාහ ප්‍රකාශය, වෙළඳ හා ලාභලාභ ගිණුම හා ශේෂ පත්‍රය) සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අදාළ කාල පරිච්ඡේදයට මාසයකට පසුව, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වෙත ලබාදිය යුතුය. මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතියට මෙම පහසුකම ලබාදෙන තුරු මෙම මූල්‍ය ප්‍රකාශන දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය.

මිල ගණන් ලබාදීම

- 19. බලයලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් විදේශ විනිමය වෙළෙඳපොළ මිල ගණන් (මිල / අනුපාතය) සන්නිවේදනය කිරීමේදී;
 - (අ) විනිමය අනුපාත වෙනස් කිරීම අරමුණු කරගත් මිල ගණන් (මිල / අනුපාතය) සන්නිවේදනය නොකළ යුතුය;
 - (ආ) ගරු කිරීමට අපේක්ෂාවක් සහ වෙළෙඳපොළට සහභාගිවන්නන් නොමඟ යැවීමේ අදහසින් ප්‍රධානියා හෝ බලයලත් පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන මිල ගණන් (මිල/අනුපාතය) සන්නිවේදනය කිරීමෙන් වැළකී සිටිය යුතුය;
 - (ඇ) පවතින වෙළෙඳපොළ මිල ගණන් සහ අන්තර් බැංකු කාලීන ගනුදෙනු මත පදනම් ව, විදේශ විනිමය හුවමාරු ගනුදෙනුවලට (FX swaps) අදාළ මිල ගණන් (මිල/ අනුපාත) සන්නිවේදනය කළ යුතුය;

ගිණුම් හා අනෙකුත් වාර්තා පරීක්ෂා කිරීම

- 20 (අ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධරයෙකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක ගිණුම් හා අනෙකුත් වාර්තා / ක්‍රියාකාරකම් ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර බලනු ඇත. එවැනි පරීක්ෂාවකට පහසුකම් සලසනු පිණිස, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් හෝ ඔහු බලය පවරන ලද නිලධරයෙකු විසින් හෝ යම් තොරතුරක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම අවසරලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් එම තොරතුරු සැපයිය යුතුය.
- (ආ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂකගේ පරීක්ෂාවන්ට අමතරව, ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධරයෙකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක විදේශ විනිමය කටයුතු හා සම්බන්ධ වාර්තා / ක්‍රියාකාරකම් අවශ්‍ය විටකදී පරීක්ෂා කර බලනු ඇත. එවැනි පරීක්ෂාවකට පහසුකම් සලසනු පිණිස, ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ විසින් හෝ ඔහු බලය පවරන ලද නිලධරයෙකු විසින් හෝ විදේශ විනිමය හා සම්බන්ධ යම් තොරතුරක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම අවසරලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් එම තොරතුරු සැපයිය යුතු ය. දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනවලට ලබා දෙන උපදෙස්වලට අමතරව අවශ්‍ය පරිදි ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ විසින් බලයලත් තැරැව්කරණ ආයතන සඳහා වක්‍රලේඛ නිකුත් කිරීම මගින් විදේශ විනිමය කටයුතු හා සම්බන්ධ උපදෙස් ලබා දෙනු ඇත.

- මෙම රෙගුලාසිවලට අනුකූල වීමට අසමත් වීම
21. මෙම රෙගුලාසි ප්‍රකාර විධිවිධානවලට අවනත වීමට අසමත් වීම හා/හෝ සාවද්‍ය හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම හෝ කිසියම් වැදගත් තොරතුරු සැපයීම පැහැර හැර ඇති විටක, විමර්ශනයකින් අනතුරුව, මුදල් මණ්ඩලය විසින් පහත කරුණු ද ඇතුළත් වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇත.
- (අ) එවැනි බලයලත් මුදල් තැරැව්කරණ සමාගමට දැඩි ලෙස අවවාද කිරීම.
 - (ආ) රෙගුලාසි අංක 17 සහ 18 ට අනුකූලවීමට නොහැකි වූ ඕනෑම අවස්ථාවකට එරෙහිව රු. 500,000/- ක ගෙවීමක් සිදු කළ යුතුය.
 - (ඇ) සාවද්‍ය හෝ වැරදි තොරතුරක් ලබාදීම හෝ තොරතුරු ලබාදීම පැහැර හරින ලද අවස්ථාවක රු. 500,000/-ක ගෙවීමක් සිදු කළ යුතුය.
 - (ඈ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම 9 වැනි රෙගුලාසියේ සඳහන් ඇතැම් මුදල් තැරැව්කරණ ක්‍රියාකාරකම්වල නියැලීමට නුසුදුස්සකු කිරීම.
 - (ඉ) මුදල් මණ්ඩලය මගින් නිකුත් කරන ලද බලය පැවරීමේ සහතිකය අහෝසි කිරීම/ ප්‍රත්‍යාදීෂ්ඨ කිරීම.
 - (ඊ) මහ බැංකුව විසින් ගනු ලබන වෙනත් ඕනෑම ක්‍රියාමාර්ගයක්.
- සුදැකීමේ විධිවිධාන
22. අවලංගු කරන ලද රෙගුලාසිය යටතේ නිකුත් කරන ලද/ ක්‍රියාත්මක කරන ලද ඕනෑම විධානයක්, මාර්ගෝපදේශයක්, ක්‍රියාමාර්ගයක් හෝ විමර්ශනයක් මෙම රෙගුලාසිය යටතේ නිකුත් කරන /ක්‍රියාත්මක කරන ලද්දක් ආකාරයෙන් ඉදිරියටත් වලංගු වේ සහ බලපැවැත්වේ.
- අර්ථ නිරූපනය
23. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මෙම රෙගුලාසිවල -
- (අ) ඒ.සී.අයි. ආදර්ශ රීති සංග්‍රහය” යන්නෙන් අදහස් විය යුත්තේ කැමිසට් ඉන්ටර්නැෂනල් සංගමය නොහොත් මූල්‍ය වෙළඳපොළ සංගමය (ACI) විසින් සම්මත කරන ලද ස්වයං පාලන ආචාර ධර්ම පද්ධතියයි;
 - (ආ) “බලයලත් මුදල් තැරැව්කරණ සමාගම” යන්නෙන් අදහස් විය යුත්තේ මෙම රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලය පැවරීමේ සහතිකය දරනු ලබන සමාගමකි;
 - (ඇ) “මුදල් මණ්ඩලය” යන්නෙන් අදහස් කරන්නේ මුදල් නීති පනතේ 422 වැනි අධිකාරය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි;
 - (ඈ) “බලය පැවරීමේ සහතිකය” යන්නෙන් අදහස් වන්නේ මෙම රෙගුලාසි යටතේ මුදල් තැරැව්කරණ ක්‍රියාකාරකම්හි නියැලීමට මුදල් මණ්ඩලය විසින් යම් සමාගමකට ලබාදී ඇති අවසර පත්‍රයයි;
 - (ඉ) “සේවාදායකයින්” යන්නෙන් අදහස් විය යුත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා අනාගතයේ දී විදේශ විනිමය වෙළඳාම් කිරීම සඳහා අවසර ලබා දී ඇති ඕනෑම ආයතනයක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ප්‍රාථමික ගනුදෙනුකරුවන්, මූල්‍ය කළමනාකරණ ආයතන, විශ්‍රාම අරමුදල්, ඒකක භාර සමාගම්, රක්ෂණ සමාගම්, ආයතනික භාණ්ඩාගාරයන්, රජයේ ආයතන හා මහ බැංකුව විසින් පිළිගත් අනෙකුත් මූල්‍ය ආයතනයන්ය;
 - (ඊ) “සමාගම” යන්නෙන් අදහස් විය යුත්තේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සීමාසහිත පොදු හෝ පුද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කර ලියාපදිංචි කරන ලද සමාගමකි.
 - (උ) “දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ” යන්නෙන් අදහස් විය යුත්තේ මුදල් නීති පනතේ 422 අධිකාරය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය;
 - (ඌ) “ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ” යන්නෙන් අදහස් විය යුත්තේ මුදල් නීති පනතේ 422 අධිකාරය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය;
 - (එ) “මූල්‍ය උපකරණ” යන්නෙන් අදහස් විය යුත්තේ දේශීය හා විදේශීය තොග මුදල් බැංකු තැන්පත්, එතැන් සහ ඉදිරි විදේශ විනිමය (ශ්‍රී ලංකා රුපියලට එරෙහි ඕනෑම ස්ථිර හෝ එසේ නොවන මුදලක් සහ ස්ථිර හරස් මුදල්,) විදේශ විනිමය හුවමාරු ගනුදෙනු, පොලී අනුපාතික හුවමාරු ගනුදෙනු, මුදල් විකල්ප සහ ඉදිරි ගනුදෙනු, රජයේ හා ආයතනික බැඳුම්කර ඇතුළු ස්ථිර ආදායම් සුදකුම්පත්, ප්‍රති මිලදීගැනුම් හා ප්‍රති විකුණුම් ගිවිසුම්, ඒක්ෂණ මුදල් හා කාලීන මුදල්, ණයකර, වාණිජ පත්‍ර, පොරොන්දු නෝට්ටු, සුදකුම්කරණය, මෙම උපකරණවල කිසියම් සංයෝගයක් හෝ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද වෙනත් ඕනෑම මූල්‍ය උපකරණයන්ය;
 - (ඵ) “ගෝලීය විදේශ විනිමය රීති සංග්‍රහය” යනුවෙන් අදහස් විය යුත්තේ විදේශ විනිමය වෙළෙඳපොළෙහි (FX Market) නිරවද්‍යතාවය සහ එලදායි ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු මාර්ගෝපදේශ මාලාවක් සම්පාදනය කිරීම සඳහා විදේශ විනිමය වෙළෙඳපොළෙහි මනා පැවැත්මට අදාළ වූ මූලධර්ම පද්ධතියකි. ප්‍රශස්ථ යටිතල පහසුකම් මගින් අනුබලය ලද විවිධ වූ වෙළෙඳපොළ පාර්ශවකරුවන්ගෙන් යුතු ශක්තිමත්, සාධාරණ, ද්‍රවශීලී, විවෘත හා විනිවිද භාවයෙන් යුතු වෙළෙඳපොළක් ප්‍රවර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එහිදී පිළිගනු ලැබූ වෙළෙඳපොළ ප්‍රමිතීන් අනුව පවත්නා වෙළෙඳපොළ

තොරතුරු පිළිබිඹු වන ආකාරයෙන් තරඟකාරී මිල ගණන් යටතේ විශ්වාසදායී වන කාර්යක්ෂම වනුදෙනු කිරීමට හැකියාව ලැබේ;

- (ඔ) “අභ්‍යන්තර පාලන පද්ධතිය” යන්නෙන් අදහස් විය යුත්තේ සමාගමේ ව්‍යාපාරික කටයුතු ක්‍රමවත් සහ කාර්යක්ෂම ලෙස කරගෙනයාම, කළමනාකරණ ප්‍රතිපත්තිවලට අනුකූල බව, සහතික කිරීම, වත්කම් ආරක්ෂා කිරීම සහ හැකිතාක් දුරට වාර්තාවල පරිපූර්ණත්වය හා නිරවද්‍යතාව ආරක්ෂා කිරීම යනාදිය සඳහා කළමණාකාරීත්වය විසින් ස්ථාපිත කරනු ලබන මූල්‍ය හෝ මූල්‍ය නොවන සමස්ත පාලන පද්ධතියකි;
- (ඕ) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරී/ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරයන්” යන්නෙන් අදහස් විය යුත්තේ එම ආයතනයේ ඕනෑම අධ්‍යක්ෂවරයෙක් (විධායක හෝ වෙනත්) ඇතුළු සෘජුව හෝ වක්‍රව ආයතනයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ බලතල හා වගකීම් සහිත පුද්ගලයන්ය;
- (ක) “මුදල් තැරැව්කරණය” යන්නෙන් අදහස් විය යුත්තේ ගෙවූ හෝ ගෙවීමට නියමිත තැරැව් ගාස්තු හෝ කොමිස් මුදලක් සැලකිල්ලට ගනිමින් අතරමැදියෙක් ලෙස කටයුතු කරමින් මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ගැනුම්කරු සහ විකුණුම්කරු අතර ගනුදෙනු පිළියෙල කිරීමේ නිරත වන ව්‍යාපාරයකි;
- (ග) “මෙහෙයුම් කාර්ය මණ්ඩලය” යනුවෙන් අදහස් විය යුත්තේ 9 වැනි රෙගුලාසිය යටතේ සඳහන් කර ඇති මෙහෙයුම් වල සෘජුවම නියැලෙන, බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයේ සේවකයන්ය;
- (ච) “ප්‍රධානියා” (Principal) යන්නෙන් අදහස් විය යුත්තේ තමන් විසින්ම අවදානම දරමින් මිලට දීම හා / හෝ මිලදී ගැනීම සිදු කරන ගැනුම්කරු හෝ විකුණුම්කරු වශයෙන් ක්‍රියාකරන ගනුදෙනුවේ පාර්ශ්වකරුවෙකි;
- (ඡ) “ප්‍රාථමික වෙළෙන්දා” යනුවෙන් අදහස් විය යුත්තේ 1937 අංක 7 දරන ලියාපදිංචි ව්‍යාපාර වස්තු හා සුරැකුම්පත් ආඥාපනතෙහි නිර්වචනය කර ඇති ආකාරයටයි;
- (ඊ) “සුරැකුම්පත්” යන්නෙන් අදහස් විය යුත්තේ ණය සුරැකුම්පත් සහ ව්‍යුත්පන්න ගිවිසුම් ඇතුළුව මූල්‍ය වටිනාකමක් සහිත ගනුදෙනු කළ හැකි මූල්‍ය උපකරණයන්ය;
- (ඔ) “ප්‍රකාශිත ප්‍රාග්ධනය” යන්නෙන් 2007 අංක 7 දරන සමාගම් පනතේ ඒ සඳහා දී ඇති සමාන අර්ථය අදහස් වේ;
- (ඔ) “සම්බන්ධිත දුරකථන මාර්ග” යන්නෙන් අදහස් විය යුත්තේ බලයලත් මුදල් තැරැව්කරුවා හා අදාළ ප්‍රධානියා අතර අන්තර් සන්නිවේදනය සඳහා පමණක් පිහිටුවා ඇති සන්නිවේදන සම්බන්ධතාවයකි.

පෝරමය : ඩීඕඩී/ එම්බී/ 002

උපලේඛනය I

අයදුම්කරන සමාගම්වල / බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගම්වල අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන කළමනාකරණ කාර්යමණ්ඩල නිලධාරයන් සහ සැලකිය යුතු කොටස් හිමියන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශය

අයදුම්කරන සමාගමේ නම/ බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමේ නම:

දිවුරුම් ප්‍රකාශය

ජාතික හැඳුනුම්පත් අංක / ගමන් බලපත් අංක දරන (ලිපිනය) හි පදිංචි (සම්පූර්ණ නම) වන මම බෞද්ධ/ හින්දු / මුස්ලිම් / ක්‍රිස්තියානි/ කතෝලික ආගමික පුද්ගලයෙකු වශයෙන් ගාම්භීරතා පූර්වකව අවංක ලෙසද සහ සත්‍යගරුකව ද මෙසේ පහත පරිදි ප්‍රතිඥා දෙමි / දිවුරා සහතිකකර ප්‍රකාශ කර සිටිමි.

1. ඉහත සඳහන් සන්නකකරු/ දිවුරුම් ප්‍රකාශක වන මම.....(බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමේ නම) හි(තනතුර) වෙමි.
2. මම, පහත සඳහන් වෘත්තීමය සහ/ හෝ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇති බවට ප්‍රකාශ කරමි/ ප්‍රතිඥා දෙමි.
3. මුදල් තැරැව්කරණ කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාරික කටයුතු හෝ පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිලිබඳව මා සතු අත්දැකීම් පහත පරිදි වන බවට මම ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.
4. මෙම දිවුරුම් ප්‍රකාශයෙහි අමුණා ඇති උපලේඛන II හි සඳහන් කිසිදු නුසුදුසුකමකට යටත් නොමැති බව මම ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.

1 අදාළ නොවන වචන කපා හරින්න.
බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ වෙනත් කිසියම් ආගමක් අනුගමනය කරන පුද්ගලයන් වශයෙන් ගාම්භීරතා පූර්වකව, අවංක ලෙසද, සත්‍යගරුකවද ප්‍රකාශ කරමි/ ප්‍රතිඥා දෙමි. ක්‍රිස්තියානි සහ කතෝලික භක්තිකයෙකු වශයෙන් දිවුරුම් ප්‍රකාශ කළ යුතු වේ.

මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (සන්නිකකරු/ ප්‍රකාශකයා හට) කියවා දීමෙන්ද, ඒවායේ අන්තර්ගත කරුණු ඔහු/ ඇය විසින් වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන් ද අනතුරුව දින දී මා ඉදිරිපිට අත්සන් තැබූ බව සහතික කරමි.

අදාළ පරිදි මුද්දර අලවන්න.

මා ඉදිරිපිට දී

සාමාන්‍ය විනිශ්චයකාර/දිවුරුම් කොමසාරිස්

උපලේඛනය II

2018 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසියෙහි,

රෙගුලාසි අංක 13 යටතේ වන නුසුදුසුකම්

බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරියා හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු ලෙස තෝරා ගැනීමට සහ/ හෝ පත් කිරීමට හෝ එවැනි පුද්ගලයකු එවැනි තනතුරක් දැරීමට හෝ සුදුස්සෙක් නොවන්නේ එවැනි යම් පුද්ගලයෙකු:

- (අ) මුදල් තැරැව්කරණ කටයුතු, මූල්‍ය, නීති, ව්‍යාපාර හෝ පරිපාලන කටයුතු හෝ ඒ හා සම්බන්ධ කිසියම් වෘත්තීයයක් පිළිබඳ, අධ්‍යාපනික හෝ වෘත්තීමය සුදුසුකම් හෝ ඵලදායී පළපුරුද්දක් ලබා නොමැති නම්;
- (ආ) ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී යම් අධිකරණයකින් බුන්වත්භාවයෙන් නිදහස් නොකෙරෙනු තැනැත්තකු හෝ බුන්වත්භාවයට පත්වූ තැනැත්තකු ලෙස ප්‍රකාශ කර ලැබ ඇත්නම්;
- (ඇ) සඳාචාර විරෝධී කටයුතු සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් වරදකරුවෙකු කර ඇත්නම්;
- (ඈ) යම් අධිකරණයක් විසින් ලබාදෙන ලද තීන්දුවක් හෝ නියෝගයක් ප්‍රකාරව ගෙවිය යුතු වූ ණය මුදලක් ගෙවීමට අපොහොසත් වී ඇත්නම්;
- (ඉ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පොලීසිය, යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මඟින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වෙමින් සිටී නම්;
- (ඊ) එසේ පත්කරගනු ලැබීමට හෝ තෝරා පත්කරගනු ලැබීමට පෙර අවුරුදු පහළොවක (15) කාලසීමාවක් ඇතුළත යම් අවස්ථාවක දී, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මඟින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් හෝ වෙනත් ඒ සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව වරදකරු කරනු ලැබ ඇත්නම්;
- (උ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් විසින් යම් සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු, හෝ වෙනත් නිලධාරියෙකු ලෙස සේවය කිරීමෙන් ඉවත කරනු ලැබූ හෝ සේවය අත්හිටුවනු ලැබ ඇත්නම්;
- (ඌ) වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක වරදකරුවෙකු ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට භාජනය වෙමින් සිටින්නෙකු නම්;
- (එ) නිසි අධිකරණ බලයක් සහිත අධිකරණයක් විසින් සිහි විකල් තැනැත්තෙකු ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇති තැනැත්තෙකු නම්;
- (ඒ) යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක හා / හෝ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු, අධ්‍යක්ෂවරයෙකු හෝ වෙනත් ඕනෑම බලතල සහිත නිලයක් දරන තැනැත්තෙකු නම්.

උපලේඛනය III

අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියන් හා සැලකිය යුතු කොටස් හිමියන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය (..... දිනට, අදාළ ඇමුණුම් ද සමඟ)

බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතනයේ නම / අයදුම්කරණ සමාගමේ නම:

1. පෞද්ගලික තොරතුරු
 - 1.1 සම්පූර්ණ නම :
 - 1.2 ජා.හැ. අංකය :
 - 1.3 විදේශ ගමන් බලපත්‍ර අංකය :
 - 1.4 උපන් දිනය :
 - 1.5 ස්ථීර ලිපිනය :
 - 1.6 වර්තමාන ලිපිනය :
2. පත්වීම - අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධාරියා
 - 2.1 අධ්‍යක්ෂ මණ්ඩලයට / වත්මන් තත්ත්වයට / තනතුරට පත්වීම ලද දිනය (විධායක කාර්යයන් ඉටු කරන නිලධාරියෙකු නම් කරුණාකර පත්වීම් ලිපියෙහි සහතික කළ පිටපතක් අමුණන්න.)
 - 2.2 තනතුර :
 - 2.3 ශ්‍රී ලාංකික පුරවැසියෙකු ද යන වග :
 - 2.4 වාර්ෂික වැටුප (වැටුප් විස්තර සමඟ) :

3. සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හිමි කොටස්කරුවන්ගේ විස්තර

- 3.1 සැලකිය යුතු කොටස් හිමියෙකු බවට පත් වූ දිනය :
- 3.2 ඔබ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරන්නේ ද :
- 3.3 ඔබ ආයතනයේ කුමනාකාර හෝ විධායක ධුරයක් දරන්නේ ද :
- 3.4 ආයතනයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු සඳහා ඔබ සහභාගි වන්නේද :
- 3.5 ආයතනයේ වැදගත් තීරණ ගැනීම සඳහා ඔබ දායකත්වය ලබා දෙන්නේද :

4. ඇතින්ගේ පෞද්ගලික තොරතුරු (උදා: කලත්‍රයා/ දරුවන්)

සම්පූර්ණ නම	ඇති සම්බන්ධය	ජාතික හැඳුනුම්පත් අංකය/ විදේශ ගමන් බලපත්‍ර අංකය

5. පසුබිම හා මූල්‍ය හා මූල්‍ය නොවන ආයතනයක් සමඟ ඇති අන්දැකීම්

	ආයතනයේ නම	සේවා කාලය	තනතුරු
(අ)	මූල්‍ය ආයතන (බලපත්‍රලාභී වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, ප්‍රාථමික ගැණුම්කරුවන් ...)		
(ආ)	මූල්‍ය නොවන ආයතන		

6. මූල්‍ය ආයතන හා සම්බන්ධිත ආයතනවල දැනට ඇති කොටස් හිමිකාරීත්වය

මූල්‍ය ආයතන හා එම මූල්‍ය ආයතන හා සම්බන්ධිත ආයතනවල දැනට දරන කොටස් හිමිකාරීත්වයක් තිබේනම්

ආයතනයේ නම	හිමිකාරීත්වය දරන කොටස් ගණන	ප්‍රතිශතය

7. ඇතින් ගේ පත්කිරීම්, කොටස් හිමිකම් සහ ව්‍යාපාර ගනුදෙනු

7.1. යම් ඇතියෙකු ඕනෑම මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධරයෙකු ලෙස කටයුතු කරන්නේ නම් එම තොරතුරු;

මූල්‍ය ආයතනයේ නම	ඇතියාගේ සම්පූර්ණ නම	දරන තනතුර
1. බලපත්‍රලාභී වාණිජ බැංකු		
2. බලපත්‍රලාභී විශේෂිත බැංකු		
3. බලපත්‍රලාභී මූල්‍ය සමාගම්		
4. විශේෂිත කල්බදු සමාගම්		
5. ප්‍රාථමික අලෙවිකරුවන්		
6. අනෙකුත්		

7.2. යම් ඇතියෙකු විසින් සෘජුව හෝ වක්‍රාකාරව මූල්‍ය ආයතනවල සැලකිය යුතු කොටස් හිමිකමක් දැනට දරන්නේ නම් එම තොරතුරු;

ඇතියාගේ සම්පූර්ණ නම	හිමිකාරීත්වය දරන කොටස් ගණන		ප්‍රතිශතය	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

7.3. ඇතියෙකු බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමක් සමඟ සිදුකරන කවරාකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු තිබේ නම්;

ඇතියාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු වූ දිනය	සීමාව දිනට (රු. මිලියන) දිනට හිඟ මුදල (රු. මිලියන)	සුරැකුම්වල ස්වරූපය හා වටිනාකම (රු. මිලියන)	බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමේ ගෙවා නිමකල ප්‍රාග්ධනයේ ප්‍රතිශතය වශයෙන්

ප්‍රකාශය

ඉහත සඳහන් සියලු තොරතුරු මගේ දැනුමට සහ විශ්වාසයට අනුව සත්‍ය බවටත්, සම්පූර්ණ බවටත් තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරු වලට අදාළව, පසුව කිසියම් වෙනසක් වූ වහාම සියලු තොරතුරු බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතනයට හා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත දන්වන බවට මම පෙරොන්දු වෙමි.

ඉහත තනතුර දැරීම සඳහා කිසියම් නීතියක් මා වළක්වා නොමැති බවත් මෙයින් ප්‍රකාශ කරමි.

දිනය :

.....
 බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයේ අධ්‍යක්ෂ/
 ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන කළමනාකරණ
 කාර්ය මණ්ඩල නිලධාරී/ සැලකිය යුතු කොටස්
 හිමිකරුගේ අත්සන

අධ්‍යක්ෂවරයෙකුට හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධරයෙකුට අදාළව ප්‍රධාන විධායක නිලධරයා විසින් සම්පූර්ණ කිරීම සඳහා :

බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතනයෙහි අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධරයකුගේ යෝග්‍යතාවය තහවුරු කිරීම සඳහා අදාළ වේ යැයි සැලකිය හැකි ඉහත සපයන ලද තොරතුරු වලට අදාළ අතිරේක පැහැදිලි කිරීම්/ තොරතුරු සහ වෙනත් තොරතුරු

දිනය :

.....
 ප්‍රධාන විධායක නිලධරයාගේ
 අත්සන හා නිල මුද්‍රාව

බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු සම්බන්ධව බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති විසින් සම්පූර්ණ කිරීම සඳහා :

බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ සමාගමෙහි ප්‍රධාන විධායක නිලධරයාගේ හෝ සැලකිය යුතු කොටස් හිමියාගේ යෝග්‍යතාවය තහවුරු කිරීම සඳහා අදාළ වේ යැයි සැලකිය හැකි ඉහත සපයන ලද තොරතුරු වලට අදාළ අතිරේක පැහැදිලි කිරීම්/ තොරතුරු සහ වෙනත් තොරතුරු

දිනය :

.....
 අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිගේ අත්සන

උපලේඛනය IV

මාසික කාර්ය සාධන වාර්තාව

මුදල් තැරැව්කරණ සමාගමේ නම :

මාසය :

ගනුදෙනු ප්‍රමාණය* (මුහුණත වටිනාකම)	ආදායම			
	එ.ජ.ඩො. අගය	රුපියල්	එ.ජ.ඩො. අගය	රුපියල්
(1) විදේශ විනිමය ගනුදෙනු				
එ.ජ.ඩො./ රුපියල් ස්ථිර පදනමක් මත ගනුදෙනු				
ඉදිරි විදේශ විනිමය ගනුදෙනු				
විදේශ විනිමය හුවමාරු ගනුදෙනු				
හරස් විනිමය				
තැන්පතු				
(2) අන්තර් බැංකු ගනුදෙනු				
ඒක්ෂණ මුදල්				
කාලීන මුදල්				
(3) රජයේ සුරැකුම්පත්				
ස්ථිර පදනමක් මත ගනුදෙනු				
ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම්				

(4) අනෙකුත් මූල්‍ය උපකරණ				
වාණිජ පත්‍ර				
ණයකර				
(5) අනෙකුත් සේවාවන් (කරුණාකර පැහැදිලි කරන්න)				

* කරුණාකර, විකිණීම හෝ මිලදී ගැනීමක් වශයෙන් ගනුදෙනුවක එක් පාර්ශවයක් පමණක් සැලකිල්ලට ගන්න.

වෙනත් තොරතුරු

(අ)	ප්‍රාග්ධන සංචිත	
(ආ)	බදු පසු ලාභය	
(ඇ)	සේවක සංඛ්‍යාව	
(ඈ)	ප්‍රධාන කළමනාකරණ කාර්යමණ්ඩල නිලධරයන්	1. 2. 3. 4. 5.
(ඉ)	අධ්‍යක්ෂ මණ්ඩලය	1. 2. 3. 4. 5.
(ඊ)	සැලකිය යුතු කොටස් හිමියන් (කොටස් හිමි ප්‍රතිශතය සමඟ)	1. 2. 3. 4. 5.

වකුලේඛ අංක : 35/01/005/0006/36

2018 අප්‍රේල් 12

දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

**ලංකාසෙට්ලිහි නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් මත ද්‍රවස ඇතුළත
ද්‍රවශීලතා පහසුකම සැපයීම පිළිබඳ මෙහෙයුම් උපදෙස්**

මෙම මෙහෙයුම් උපදෙස් 2018 අප්‍රේල් 12 වෙනි දින සිට බලපැවැත්වෙන අතර මහ බැංකුව විසින් මෙම මෙහෙයුම් උපදෙස් සහභාගිත්ව ආයතනවලට සාධාරණ දැනුම් දීමකින් පසුව වරින්වර සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම කරනු ලැබිය හැකිය. සුදුසුකම් ලත් සුරැකුම් ඇප වශයෙන් භාවිතා කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද්‍රවස ඇතුළත ද්‍රවශීලතා අවශ්‍යතා සැපයීමට අදාළ වන මෙහෙයුම් උපදෙස් පහත දැක්වේ.

තත්කාලීන දළ පියවීම් පද්ධතිය සුමට ලෙස පවත්වා ගෙන යාම සඳහා ලංකාසෙට්ලිහි (LankaSettle) පද්ධති රීතිවල දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) තම අභිමතය පරිදි ලංකාසෙට්ලි පද්ධතියට සහභාගිවීමට සුදුසුකම් ලබන සහභාගිත්ව ආයතනවලට ද්‍රවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ අරමුදල් සපයයි.

1. සාමාන්‍යයෙන්, නම් කරන ලද අලෙවිකරුවන් නොවන ලංසු තබන්නන් හැර, ලංකාසෙට්ලිහි සියලුම සෘජු අලෙවි සහභාගිවන්නෝ ද්‍රවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබති. මෙම මෙහෙයුම් උපදෙස් සඳහා;
 - (i) මුදල් නීති පනතට අනුව ලංකාසෙට්ලි පද්ධතියේ මෙහෙයුම් කටයුතු සඳහා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රීති ලංකාසෙට්ලි පද්ධති රීති (මින් මතු පද්ධති රීති යනුවෙන් සඳහන් කෙරේ) වන අතර, ඒවා කලින් කලට සංශෝධනය විය හැක.
 - (ii) සහභාගිත්ව ආයතන යනු, ලංකාසෙට්ලි පද්ධති රීතිවල පොදු විධිවිධාන යටතේ අර්ථකථනය කර ඇති සහභාගිවන්නන් වේ. ද්‍රවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලැබීමට සහභාගිත්ව ආයතනයක්, පද්ධති රීති 2 වැනි වෙළුමේ 7.1 වැනි රීතිය මගින් විස්තර කර ඇති පරිදි මහ බැංකුව සමඟ නියමිත ආකෘති පත්‍රයට අනුව ද්‍රවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම සඳහා වූ සම්බන්ධ ගිවිසුමකට එළඹිය යුතුය; සහ
 - (iii) සුදුසුකම් ලත් සුරැකුම්පත් යනු, පද්ධති රීති 2 වැනි වෙළුමේ 7.2 කොටසෙහි අර්ථ දක්වා ඇති පරිදි වේ.

- 2. සහභාගිත්ව ආයතනයක් විසින් කිසියම් ආකාරයකින් උකස් පිට තිබෙන සුරැකුම්පත් හෝ තමන් හැර වෙනත් පාර්ශවයක් සතු සුරැකුම්පත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීමේ ගනුදෙනු සඳහා ඇපකර ලෙස භාවිතා නොකළ යුතුය. එවැනි සුරැකුම්පත් භාවිත කරන ලද බවට හඳුනාගත් අවස්ථාවකදී, පද්ධති රීතීවල 3 වැනි වෙළුමේ 11.3 වගන්තියේ දක්වා ඇති පරිදි ගෙවීමක් පනවනු ඇත.
- 3. මෙම මෙහෙයුම් උපදෙස්හි දක්වා ඇති පරිදි සහභාගිත්ව ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සුදුසුකම්ලත් සුරැකුම්පත් මාරු කිරීම මත දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ සහභාගිත්ව ආයතනවලට පොලී රහිතව අරමුදල් ලබා දෙනුයේ එකී සහභාගිත්ව ආයතන විසින් එකී සුරැකුම්පත් මත දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගත් අරමුදල්හි ආපසු නොගෙවා ඇති ප්‍රභාමාණයන් පද්ධති රීතීන්හි දෛනික මෙහෙයුම් කාල සටහනෙහි දක්වා ඇති වෙලාවට හෝ ඊට පෙර පියවා එකී ආයතනය විසින් එම සුරැකුම්පත් ප්‍රතිමුද්‍රා ගැනීමේ කොන්දේසිය මතය.
- 4. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා ගැනීමට ඇපකර ලෙස ඉදිරිපත් කරන ලද සුරැකුම්පත් වෙනුවට වෙනත් සුරැකුම්පත් ආදේශ කිරීමට අවසර නොලැබේ.

දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ අරමුදල් ලබාගැනීමේ ක්‍රියාවලිය

- 5. යම් දෙන ලද අවස්ථාවක, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමෙහි පවත්නා සුදුසුකම් ලැබූ සුරැකුම්පත් වටිනාකමට සාපේක්ෂ අරමුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින්, සහභාගිත්ව ආයතනයකට, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ සපයයි. මහ බැංකුව විසින් තීරණය කරනු ලබන නිල මිල ගණන් පදනම් කර ගෙන ගණනය කරනු ලබන එකී සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වටිනාකම අදාළ සහභාගිත්ව ආයතනයේ තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති පියවීමේ ගිණුමට බැර කරනු ලැබේ.
- 6. සෑම ව්‍යාපාරික දිනයක් ආරම්භයේදීම, සහභාගිත්වන්ගේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමේ, පෙර ව්‍යාපාරික දිනය අවසානයේ පැවති සුදුසුකම් ලැබූ සුරැකුම්පත්, මහ බැංකුවේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමට ස්වයංක්‍රීයව මාරු වේ.
- 7. දවස ඇතුළත ද්‍රවශීලතා අවශ්‍යතා පැනනැගීමකදී පද්ධතිය හරහා කරනු ලබන ඉල්ලීමක් මගින්, සහභාගිත්ව ආයතනයේ අභිමතය පරිදි ව්‍යාපාරික දිනයක් ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ කිහිපවරක් අරමුදල් ලබාගැනීමේ සහ පියවීමේ හැකියාව ඇත. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාගැනීමට බලාපොරොත්තු වන සහභාගිත්ව ආයතනයක්, සුදුසුකම් ලත් ප්‍රමාණවත් සුරැකුම්පත් ප්‍රමාණයක් ලංකාසෙකයුහි ඇති සහභාගිත්වන්ගේ දවස ඇතුළත ද්‍රවශීලතා ගිණුමෙහි පවත්වා ගත යුතුය.

සුරැකුම්පත්වල නිල මිල ගණන්

- 8. මහ බැංකුව විසින් සුදුසුකම් ලත් සුරැකුම්පත්වල නිල මිල ගණන් එදිනෙදා පවතින වෙළඳපොළ මිල ගණන් සහ වෙළඳපොළ ප්‍රවණතා පදනම් කරගෙන දෛනික පදනමක් මත තීරණය කරනු ලැබේ. මෙම මිල කිරීමේදී, සුරැකුම්පත් ස්වභාවය හා කාලය මත පදනම්ව එම සුරැකුම්පත්වල මිලෙහි සිදුවන උච්චාවචනයකින් විය හැකි අලාභය අවම කිරීමට මිලක් ද අන්තර්ගතකොට (haircut) අදාළ සුරැකුම්පතෙහි නිල මිල ගණන් තීරණය කරනු ලබයි. මෙවැනි නිල මිල ගණන් ලංකාසෙකයු පද්ධතියෙහි සහ විවට වෙළඳ කටයුතු සඳහා යොදා ගැනීමට විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතියෙහි වාර්තා කරනු ලබයි.

ව්‍යාපාරික දිනයක් අවසානයේදී දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම මගින් ලබාගත් අරමුදල් පියවීම

- 9. පද්ධති රීතීවලට අනුකූලව දෛනික මෙහෙයුම් කාලසටහනෙහි නිකුත් කර ඇති කොන්දේසි මත පදනම්ව, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ ණයට ලබාගත් අරමුදල් නියමිත වෙලාවට පෙර සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් නැවත ගෙවා දැමීමෙන් ඇපකර ලෙස ඉදිරිපත් කරන ලද අදාළ සුරැකුම් සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් නැවත අත්පත් කර ගැනීමටත් සහභාගිත්ව ආයතනයන්ට හැකියාව තිබේ.
- 10. සහභාගිත්ව ආයතන දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ නොපියවා ඇති සියලුම ශේෂ පද්ධති රීති යටතේ දෛනික මෙහෙයුම් කාලසටහනෙහි දක්වා ඇති කොන්දේසිවලට අනුකූලව ව්‍යාපාරික දිනය නිමවීමට පෙර පියවිය යුතුය. මෙම කාර්යය සඳහා මහ බැංකුවට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ නොපියවා ඇති ශේෂය ආපසු අයකර ගැනීමට හැකිවන ලෙස, සහභාගිත්ව ආයතන තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඔවුන්ගේ පියවුම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ප්‍රමාණයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.
- 11. දිනය ඇතුළත ද්‍රවශීලතා පහසුකම්හි නොපියවූ ශේෂයන් අයකර ගැනීමේ ක්‍රියාවලිය, පද්ධතිය හරහා ලංකාසෙට්ල් පද්ධති රීති අනුව නිකුත් කර ඇති දෛනික මෙහෙයුම් කාලසටහනෙහි දක්වා ඇති වෙලාවන්ට අනුව සිදු වේ. එහිදී අදාළ සහභාගිත්ව ආයතනයේ තත්කාලීන දළ පියවීමේ ගිණුමේ පවත්නා අරමුදල් ප්‍රමාණය අනුව, මහ බැංකුවේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමෙන්, සහභාගිත්ව ආයතනයේ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගිණුමට අදාළ සුරැකුම්පත් මාරුවන අතර එය, ගෙවීම් මත බාරදීමේ පදනම යටතේ (DVP) අරමුදල් පියවීම සඳහා තත්කාලීන දළ පියවුම් පද්ධතියට සිදුකරන ඉල්ලුම් කිරීමක් හරහා සිදුවේ. දිනය ඇතුළත ද්‍රවශීලතා පහසුකම නැවත පැවරීම මුල් මිල සහ මුල් ගනුදෙනු අගය මත සිදු කරනු ලබයි.

දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගත් අරමුදල් ගෙවීම පැහැර හැරීම

- 12. කිසියම් හේතුවක් මත ඉහත 10 වන වගන්තියෙහි දක්වා ඇති නියමිත වෙලාවකට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගත් අරමුදල් ප්‍රමාණය මහ බැංකුවට සම්පූර්ණයෙන්ම පියවීමට සහභාගිත්ව ආයතනයන් අසමත් වුවහොත්, එම සහභාගිත්ව ආයතනය විසින් ලබාගත් සම්පූර්ණ මුදලම නොගෙවා පැහැර හැරියා සේ සලකනු ලබන අතර, පහත සඳහන් 16 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි පැහැර හැරීම වෙනුවෙන් පොලියක් ගෙවීමට ද බැඳී සිටී. එවැනි පැහැර හැරීමකට අදාළ වන පොලිය, ඊළඟ ව්‍යාපාර දිනය ඇතුළතදී සහභාගිත්ව ආයතනය විසින් මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පියවීමේ ගිණුමට හර කරනු ලැබේ.
- 13. ඉහත සඳහන් කර ඇති පරිදි සහභාගිත්ව ආයතනයක් ගෙවීම් පැහැර හැර ඇති බවට හැඟෙන විටකදී, එවැනි සහභාගිත්ව ආයතනයක්, ගෙවීම් පැහැර හැර ඇති සම්පූර්ණ ප්‍රමාණය සහ පොලිය පසුදින ව්‍යාපාර කටයුතු අවසන් වීමට පෙර ගෙවිය යුතුය.

14. ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ පවතින සුදැකුම්පත්, පද්ධතිය මගින් ප්‍රතිවටිනාකම් කරනු ලබන අතර, ඊළඟ ව්‍යාපාර දිනය සඳහා අදාළ වන නිල මිල ගණන් මත පදනම්ව, ඊළඟ ව්‍යාපාර දිනයේදී නැවත ගෙවීම් කළ යුතු ප්‍රමාණය ජනනය කරනු ලබයි. මෙලෙස ප්‍රතිවටිනාකම් කරනු ලැබූ ප්‍රමාණය, ගෙවීම් පැහැර හරිනු ලැබූ මුළු ප්‍රමාණය සහ ගෙවීම් පැහැර හැරීමේ පොලියට වඩා වැඩි වුවහොත් එම අතිරික්ත මුදල මහ බැංකුව විසින් තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි ඇති අදාළ සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුමට බැර කිරීම මගින් නැවත ගෙවනු ඇත. මෙලෙස ප්‍රතිවටිනාකම් කරනු ලැබූ ප්‍රමාණය, ගෙවීම් පැහැර හරින ලද මුළු ප්‍රමාණය සහ ගෙවීම් පැහැර හැරීමේ පොලියට වඩා අඩු වුවහොත් මහ බැංකුව එම වෙනස තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති අදාළ සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුම හර කිරීම මගින් අය කරගනු ඇත.
15. ගෙවීම් පැහැර හරින ලද ප්‍රමාණය සහ ගෙවීම් පැහැර හරින ලද පොලිය සඳහා ප්‍රතිවටිනාකම් කරන ලද වටිනාකම නැවත ගෙවීම සඳහා ඊළඟ ව්‍යාපාරික දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් කරන වේලාවේදී හෝ ඊට පෙර ප්‍රමාණවත් අරමුදල් සිය පියවීම් ගිණුමෙහි පවතින බව අදාළ සහභාගිත්ව ආයතනය තහවුරු කර ගත යුතුය. ඊළඟ ව්‍යාපාරික දිනයේ ව්‍යාපාර කටයුතු අවසන් වීමට පෙර ගෙවීම් පැහැර හරින ලද ප්‍රමාණය සම්පූර්ණයෙන් පියවීමට සහභාගිත්ව ආයතනය අසමත් වූ අවස්ථාවකදී, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සුදැකුම්පත් තම භාරයේ රඳවා තබා ගැනීමට සහ මහ බැංකුවට අයිති සුදැකුම් පේ කටයුතු කිරීමට හැකිය.
16. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම පැහැර හරින පළමු අවස්ථාවේදී සහභාගිත්ව ආයතනය විසින් පැහැර හරිනු ලැබූ මුදල හෝ ඉන් කොටසක් සඳහා අදාළ පොලිය මසකට සියයට 5 ක් බැගින් ගෙවිය යුතුවේ. ඉන්පසු සෑම ලීන් වර්ෂයක් තුළම එවැනි අරමුදල් ගෙවීම පැහැර හරිනු ලබන සෑම අවස්ථාවක් සඳහාම පොලිය පදනම් අංක 100 බැගින් ඉහළ නැංවෙන අතර, දින 30 ක කාලයක් තුළ එක්වරකට වඩා එවැනි අරමුදල් ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම්, මෙම වගන්තියේ දක්වා ඇති පැහැර හරිනු ලැබූ පොලියට අමතරව, මහ බැංකුවේ අභිමතය පරිදි, ගනුදෙනුව සඳහා උපයෝගී කර ගනු ලැබූ සුදැකුම්පත් රඳවා ගැනීමට බලය තිබේ. මෙම පැහැර හැරීම නැවත නැවතත් සිදුවුවහොත් මහ බැංකුව තීරණය කරනු ලබන කාලසීමාවක් සඳහා දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සැපයීම අත්හිටුවීමට ඉඩ ඇත.
17. දිනය ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාදීම සඳහා වන ගිවිසුම සහ මෙහෙයුම් උපදෙස්වල අනෙකුත් විධිවිධාන එසේ තිබියදීත් සහ දින 30 ක කාලසීමාවක් තුළ එක් වරකට වඩා අරමුදල් ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවක මහ බැංකුව තම අභිමතය පරිදි පැහැර හැරීමේ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, සුදැකුම්පත් රඳවාගැනීමට සහ මහ බැංකුවට සුදුසු යැයි හැඟෙන ආකාරයට කටයුතු කිරීමට තීරණය කළ හැක.
18. ඉහත 2 වගන්තියේ සඳහන් පරිදි, සහභාගිත්ව ආයතනයක් තුන්වන පාර්ශ්වයක් සතු සුදැකුම්පත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් යටතේ අරමුදල් ලබාගැනීමට භාවිතා කරන ලද අවස්ථාවකදී, එවැනි සහභාගිත්ව ආයතනයක් පද්ධති රීති සහ මෙහෙයුම් උපදෙස් යන දෙවර්ගයම උල්ලංගනය කර තිබෙන බවට සලකනු ලබයි. මෙම රීති උල්ලංගනය කර ඇති අවස්ථාවකදී පහත ගෙවීම් අදාළ වේ.

සටහන 1 : දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම උල්ලංගනය කර ඇති අවස්ථාවකදී අදාළ වන ගෙවීම්

තුන්වන පාර්ශ්වයක් සතු සුදැකුම්පත් හරහා ණයට ගත් ප්‍රමාණය (රු.මිලියන)	දිනකට අදාළ අනුපාතිකය (සියයට)
1,000 ක් දක්වා	2.0
1,000 ට වැඩි	2.5

19. මෙම මෙහෙයුම් උපදෙස්වල අනෙකුත් විධිවිධාන එසේ තිබියදීත් ගෙවීම් පැහැර හැරීමේ අවස්ථාව හෝ තෙවන පාර්ශ්වයක සුදැකුම්පත් භාවිතා කිරීම සැලකිල්ලට ගැනීමෙන්, මහ බැංකුවට සිය පූර්ණ අභිමතය පරිදි, දිනය ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාදීම ස්ථිරවම හෝ මහ බැංකුව විසින් තීරණය කරන ලද කාල පරිච්ඡේදයක් සඳහා අත්හිටුවීමට හැකියාව ලැබේ.
20. ඒ අනුව ලංකාසෙට්ල් පද්ධතියෙහි නිර්ලේඛන රජයේ සුදැකුම්පත් යටතේ වන දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම සඳහා වූ ප්‍රතිපාදන යටතේ වන 2004 ජනවාරි 27 දිනැති 35/01/005/0006/5, 2004 මැයි 03 දිනැති 35/01/005/0006/07 සහ 2011 මාර්තු 24 දිනැති අංක 35/01/005/0006/29 දරන මෙහෙයුම් උපදෙස් අවලංගු වේ.
21. මෙම මෙහෙයුම් උපදෙස් සහ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා දීම සඳහා වන ගිවිසුම අතර වෙනසක් පවතින අවස්ථාවක, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාදීම සඳහා වන ගිවිසුම වලංගු වේ.

අත්සන් කළේ
පී.ඩබ්.ඩී.එන්.ආර්. රුද්‍රගු
අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

වකුලේඛ අංකය: 35/03/021/0013/001

2018 අගෝස්තු 23

සියලුම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු

2018 සැප්තැම්බර් 25 දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සමඟ පමණක් විවට වෙළඳ කටයුතු යටතේ ගනුදෙනු සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

කෙසේ වුවද, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට නිත්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය වෙනසකින් තොරව එසේම පවතිනු ඇත.

වැ.බ.අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

චක්‍රලේඛ අංක : 35/01/005/0010/20

2018 සැප්තැම්බර් 19

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව

වහාම ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් “අ” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති මෝටර් රථ වාහන අයිතමයන් හැර අනෙකුත් මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී එම අයිතමයන්වල ආනයන වටිනාකමින් සියයට සියයක් ආවරණය වන පරිදි අවම මුදල් ආන්තිකයක් ණයවර ලිපි විවෘත කරන බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි තැන්පත්කර නොමැති අවස්ථාවකදී ණයවර ලිපි විවෘත නොකළ යුතු බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම චක්‍රලේඛය යටතේ ආවරණය වන මෝටර් රථ සඳහා පහත සඳහන් කොන්දේසි අදාළ වේ.

1. ඉහත ඡේදයෙහි සඳහන් කොන්දේසිවලට පරිබාහිරව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මෝටර් රථ වාහන ආනයනය සඳහා දැනටමත් විවෘත කර ඇති ණයවර ලිපිවල වටිනාකම වැඩි කිරීමට අවසර නොදිය යුතුය.
2. මෙම චක්‍රලේඛය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ආනයන ගනුදෙනුකරුවන්ට අන්තිකාරම් ලබා නොදිය යුතුය.
3. බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් මෙම චක්‍රලේඛයට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාළ ඉන්වොයිසිය මත පිටසන් කළ යුතුය.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

මෙම විධානයේ උපලේඛන ‘අ’ https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/DOD_Circular_No_35_01_005_0010_20_e.pdf ඔස්සේ ලබා ගත හැක.

මෙහෙයුම් උපදෙස් අංක: 35/01/005/0007/10

2018 සැප්තැම්බර් 19

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංවිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරිය) සංශෝධන පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2018 සැප්තැම්බර් 19 දින අංක 2089/28 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

(අ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මෙහි දන්වා ඇති පරිදි අවම සංවිත අගයයන් පවත්වා ගත යුතුය.

- (i) 2018 සැප්තැම්බර් 19 දින චක්‍රලේඛ අංක 35/01/005/0010/20 දරන “ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී සියයට සියයක (100%)” ආන්තික අවශ්‍යතාවන් සහ
- (ii) ශ්‍රී ලංකා රුපියල්වලින් දක්වන සමස්ත අනෙකුත් තැන්පතු වගකීම්වලින් සියයට හතයි දශම පහක (7.5%) ප්‍රමාණය

(ආ) 2013 අප්‍රේල් 22 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/06 හි (අ) උපලේඛනය, මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිස්ථාපනය වේ.

ඉහත සංශෝධනය 2018 ඔක්තෝබර් 16 සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අන්තර්ගත අනෙකුත් සියලු උපදේශන තවදුරටත් බලාත්මක වේ.

සී ඒ අබේසිංහ
වැ.බ.අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

**‘අ’ උපලේඛනය
වාර්තා කිරීමේ ආකෘතිය**

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍යය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :
කාල වකවානුව : සිට දක්වා
(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,
දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

ඉහත දක්වා ඇති කාලපරිච්ඡේදය තුළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී බැංකු පොත්වල දක්වන ලද තැන්පතු වගකීම් හි සාමාන්‍යය පදනම් කොටගෙන සටහන් කරනු ලැබූ ඒවාය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාවන්	අනෙකුත් සියලු තැන්පතු වගකීම් ¹

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

සංවිත අවශ්‍යතා

අදාළ කාල පරිච්ඡේදය :

අයිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්වලින්
1 2018 සැප්තැම්බර් මස 19 දින අංක 35/01/005/0010/20 දරන ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී සියයට සියයක (100%) සමස්ත දෛනික ආන්තික අවශ්‍යතාවන්හි සාමාන්‍යය	
2 ඉහත අංක (1) හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍යයෙන් සියයට 7.5 ක්	
3 ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩි නමුත් සියයට 4 නොඉක්මවන ශ්‍රී ලංකාවේ කාසි හා නෝට්ටුවල අගයේ සාමාන්‍යය	
4 සංවිත නඩත්තු කාලය තුළ පවත්වාගෙන යා යුතු මුළු සංවිත අවශ්‍යතාව (1+2-3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත් වලට අනුකූල බව ද,
ඉහත දක්වන ලද අගයයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා නියම කර ඇති රෙගුලාසීන්ට අනුකූල බවද අපි/මම සහතික කරමු/කරමි.

.....
දිනය නිල මුද්‍රාව

- සටහන -
- (අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාතයන්ට අනුව සංවිත අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා ගිණුම් ගත කළ යුතුය.
 - (ආ) සියලු අගයයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.

චක්‍රලේඛ අංක : 35/01/005/0010/21 2018 සැප්තැම්බර් 29
සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

මෝටර් රථ වාහන සහ අන්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතාව

2018 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙයින් දැනුම්දෙනු ලබයි.

1. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් “අ” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති මෝටර් රථ වාහන හැර අනෙකුත් මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී, එම අයිතමයන්වල ආනයන වටිනාකමින් සියයට දෙසීයක් ආවරණය වන පරිදි අවම මුදල් ආන්තිකයක්, ණයවර ලිපි විවෘත කරන බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි තැන්පත්කර නොමැති අවස්ථාවකදී ණයවර ලිපි විවෘත නොකළ යුතුය.
2. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් “ආ” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති අයිතමයන් හැර අනෙකුත් අයිතමයන් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී, එම අයිතමයන්වල ආනයන වටිනාකමින් සියයට සියයක් ආවරණය වන පරිදි අවම මුදල් ආන්තිකයක් ණයවර ලිපි විවෘත කරන බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි තැන්පත්කර නොමැති අවස්ථාවක දී ණයවර ලිපි විවෘත නොකළ යුතුය.
මෙම චක්‍රලේඛය යටතේ ආවරණය වන අයිතමයන් සඳහා පහත සඳහන් කොන්දේසි අදාළ වේ.
3. ඉහත 1 සහ 2 ඡේදයන්හි සඳහන් කොන්දේසිවලට පරිබාහිරව, ඉහත සඳහන් අයිතමයන් ආනයනය සඳහා දැනටමත් විවෘත කර ඇති ණයවර ලිපිවල වටිනාකම වැඩි කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකු අවසර නොදිය යුතුය.
4. මෙම චක්‍රලේඛය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ආනයන ගනුදෙනුකරුවන්ට අන්තිකාරම් ලබා නොදිය යුතුය.
5. බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් මෙම චක්‍රලේඛයන්ට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාළ ඉන්වොයිසිය මත පිටසන් කළ යුතුය.

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නැවත දත්වන තුරු මෙම නියෝගවලට අනුකූලව කටයුතු කළ යුතු වේ. මෝටර් රථ වාහන ආනයනය සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පිළිබඳ නිකුත් කරන ලද අංක 35/01/005/0010/20 දරන චක්‍රලේඛය මෙයින් අවලංගු කෙරේ.

සී. ඒ අබේසිංහ
අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

මෙම විධානයේ උපලේඛන ‘අ’ සහ ‘ආ’ https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/DOD_Circular_No_35_01_005_0010_21_e.pdf ඔස්සේ ලබා ගත හැක.

මෙහෙයුම් උපදෙස් අංක: 35/01/005/0007/11

2018 ඔක්තෝබර් 01

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංවිභ අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරිය) සංශෝධිත පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2018 ඔක්තෝබර් 01 දින අංක 2091/28 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

(අ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ණයවර ලිපි මත සියයට සියයක (100%) අවම ආන්තික සංවිභයක් පවත්වා ගත යුතු බව විශේෂිතව දන්වා ඇති,

(i) 2018 සැප්තැම්බර් 19 දින චක්‍රලේඛ අංක 35/01/005/0010/20 දරන “ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා”

හෝ

(ii) 2018 සැප්තැම්බර් 29 දින චක්‍රලේඛ අංක 35/01/005/0010/21 දරන “ණයවර ලිපි මත මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා”

(ආ) 2018 සැප්තැම්බර් 19 දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/10 හි (අ) උපලේඛනය, මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිශ්ඨාපනය වේ.

ඉහත සංශෝධනය 2018 ඔක්තෝබර් 16 සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අන්තර්ගත අනෙකුත් සියලු උපදේශන තවදුරටත් බලාත්මක වේ.

සී ඒ අබේසිංහ

වැ.බ.අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

‘අ’ උපලේඛනය

වාර්තා කිරීමේ ආකෘතිය

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍යය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

කාල වකවානුව : සිට දක්වා
(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,
දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

ඉහත දක්වා ඇති කාලපරිච්ඡේදය තුළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී බැංකු පොත්වල දක්වන ලද තැන්පතු වගකීම් හි සාමාන්‍යය පදනම් කොටගෙන සටහන් කරනු ලැබූ ඒවාය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාවන්	අනෙකුත් සියලු තැන්පතු වගකීම් ¹

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

සංවිභ අවශ්‍යතා

අදාළ කාල පරිච්ඡේදය :

අයිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්වලින්
1 ණයවර ලිපි මත සියයට සියයක (100%) සමස්ත දෛනික ආන්තිකයන්හි සාමාන්‍යය අවස්ථානෝචිතව සුදුසු පරිදි විශේෂිතව සඳහන්ව ඇති; (i) 2018 සැප්තැම්බර් 19 දින චක්‍රලේඛ අංක 35/01/005/0010/20 දරන “ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා” හෝ (ii) 2018 සැප්තැම්බර් 29 දින චක්‍රලේඛ අංක 35/01/005/0020/21 දරන “ණයවර ලිපි මත මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා”	
2 ඉහත අංක (1) හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍යයෙන් සියයට 7.5 ක්	

3	ඉහත අංක (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩි නමුත් සියයට 4 නොඉක්මවන ශ්‍රී ලංකාවේ කාසි හා නෝට්ටුවල අගයේ සාමාන්‍යය	
4	සංචිත තඩත්තු කාලය තුළ පවත්වාගෙන යා යුතු මුළු සංචිත අවශ්‍යතාව (1+2-3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත් වලට අනුකූල බව ද,

ඉහත දක්වන ලද අගයයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා නියම කර ඇති රෙගුලාසීන්ට අනුකූල බවද අපි/මම සහතික කරමු/කරමි.

.....
දිනය

.....
නිල මුද්‍රාව

සටහන -

- (අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාතයන්ට අනුව සංචිත අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා ගිණුම් ගත කළ යුතුය.
- (ආ) සියලු අගයයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.

මෙහෙයුම් උපදෙස් අංක: 35/01/005/0007/12

2018 ඔක්තෝබර් 12

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරිය) සංශෝධිත පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2018 ඔක්තෝබර් 12 දින අංක 2092/62 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

(අ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පවත්වා ගත යුතු සියයට සියයක (100%) අවම සංචිත ආන්තික අගයයන්

අ.1 විශේෂිතව දක්වා ඇති ණයවර ලිපි;

- (i) 2018 සැප්තැම්බර් 19 දින වකුලේබ අංක 35/01/005/0010/20 දරන “ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා” හෝ
- (ii) 2018 සැප්තැම්බර් 29 දින වකුලේබ අංක 35/01/005/0010/21 දරන “ණයවර ලිපි මත මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා”

සහ

අ.2 බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 ඔක්තෝබර් 11 දින වකුලේබ අංක 02 හි විශේෂිතව සඳහන්ව ඇති ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ නියමයන්

(ආ) 2018 ඔක්තෝබර් 01 දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/11 හි (අ) උපලේඛනය, මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිස්ථාපනය වේ.

ඉහත සංශෝධනයන් 2018 ඔක්තෝබර් 16 සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අන්තර්ගත අනෙකුත් සියලු උපදේශන තවදුරටත් බලපැවැත්වේ.

සී ඒ අබේසිංහ

වැ.බ.අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

**‘අ’ උපලේඛනය
වාර්තා කිරීමේ ආකෘතිය**

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍යය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

කාල වකවානුව : සිට දක්වා
(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,
දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

ඉහත දක්වා ඇති කාලපරිච්ඡේදය තුළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී බැංකු පොත්වල දක්වන ලද තැන්පතු වගකීම් හි සාමාන්‍යය පදනම් කොට ගෙන සටහන් කරනු ලැබූ ඒවාය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි/ප්‍රතිග්‍රහණය මත ලියවිලි නියමයන්	අනෙකුත් සියලු තැන්පතු වගකීම්

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

සංචිත අවශ්‍යතා

අදාළ කාල පරිච්ඡේදය :

අයිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්වලින්
1. ණයවර ලිපි මත සියයට සියයක (100%) සමස්ත දෛනික ආන්තිකයන්හි සාමාන්‍යය; (අ) විශේෂයෙන් අවස්ථානෝචිතව සුදුසු පරිදි දක්වා ඇති ණයවර ලිපි (i) 2018 සැප්තැම්බර් 19 දින වකුලේඛ අංක 35/01/005/0010/20 දරන “ණයවර ලිපි මත මෝටර් රථ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා” හෝ (ii) 2018 සැප්තැම්බර් 29 දින වකුලේඛ අංක 35/01/005/0020/21 දරන “ණයවර ලිපි මත මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයේ දී ආන්තික අවශ්‍යතා” සහ (ආ) 2018 ඔක්තෝබර් 11 දින වකුලේඛ අංක 02 හි ආනයනයේ දී ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ නියමයන්	
2. ඉහත අංක (1) හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍යයෙන් සියයට 7.5 ක්	
3. ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩි නමුත් සියයට 4 නොඉක්මවන ශ්‍රී ලංකාවේ කාසි හා නෝට්ටුවල අගයේ සාමාන්‍යය	
4. සංචිත නඩත්තු කාලය තුළ පවත්වාගෙන යා යුතු මුළු සංචිත අවශ්‍යතාව (1+2-3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත් වලට අනුකූල බව ද,

ඉහත දක්වන ලද අගයයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා නියම කර ඇති රෙගුලාසීන්ට අනුකූල බවද අපි/මම සහතික කරමු/කරමි.

.....

දිනය

.....

නිල මුද්‍රාව

සටහන -

(අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාතයන්ට අනුව සංචිත අනුපාත පවත්වා ගැනීම සඳහා ගිණුම් ගත කළ යුතුය.

(ආ) සියලු අගයයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.

මෙහෙයුම් උපදෙස් අංක: 35/01/005/0007/13

2018 නොවැම්බර් 14

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරිය) සංශෝධන පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2018 නොවැම්බර් 14 දින අංක 2097/15 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (අ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

- ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන මුළු තැන්පතු වගකීම්වලින් සියයට හයක (6.00%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.
- 2018 ඔක්තෝබර් 12 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/12 හි (අ) උපලේඛනය, මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිස්ථාපනය වේ.
- ඉහත සඳහන් සංශෝධනය 2018 නොවැම්බර් 16 සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් උපදේශන තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

සී ජී අබේසිංහ

වැ.බ.අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

**‘අ’ උපලේඛනය
වාර්තා කිරීමේ ආකෘතිය**

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍යය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

කාල වකවානුව : සිට දක්වා
(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,
දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

ඉහත දක්වා ඇති කාල පරාසයේ එක් එක් දිනයට අදාළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී, බැංකුවේ පොත්වල සඳහන් තැන්පතු ශේෂය පදනම් කරගෙන පහත සඳහන් ආකාරයට තැන්පතු වගකීම් හි සාමාන්‍යය වාර්තා කළ යුතුය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි/ප්‍රතිග්‍රහණය මත ලියවිලි සඳහා ආන්තික අවශ්‍යතාව	අනෙකුත් සියලුම තැන්පතු වගකීම්

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

සංචිත අවශ්‍යතා

අදාළ සංචිත කාල පරිච්ඡේදය :

අයිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්වලින්
1. ණයවර ලිපි සඳහා වන සියයට සියයක (100%) සාමාන්‍ය දෛනික සමස්ත ආන්තික අවශ්‍යතාව පහත දක්වා ඇති ණයවර ලිපි සඳහා අවස්ථානෝචිතව සුදුසු පරිදි : (අ) (i) 2018 සැප්තැම්බර් මස 19 දින අංක 35/01/005/0010/20 දරන “මෝටර් රථ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි” වක්‍රලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව හෝ (ii) 2018 සැප්තැම්බර් මස 29 දින අංක 35/01/005/0010/21 දරන “මෝටර් රථ හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි” වක්‍රලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව. (ආ) 2018 ඔක්තෝබර් මස 11 දින වක්‍රලේඛ අංක 2 දරන ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබා දීමේ කොන්දේසිය අනුව සිදුකරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතාව.	
2. ඉහත අංක (1) හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍ය අගයෙන් සියයට 6.0 කි.	
3. ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩි නමුත් සියයට 4 නොඉක්මවා තබාගෙන ඇති ශ්‍රී ලංකා රුපියල් කාසි හා නෝට්ටුවල සාමාන්‍යය.	
4. සංචිත නඩත්තු කාලය තුළ පවත්වාගෙන යා යුතු මුළු සංචිත අවශ්‍යතාව (1+2-3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත් වලට අනුකූල බව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කර ඇති නියෝගවලට අනුකූල බවද අපි/මම සහතික කරමු/කරමි.

.....
දිනය

.....
නිල මුද්‍රාව

සටහන -

- (අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාතවලට අනුව සංචිත අනුපාත පවත්වා ගෙන යාම සඳහා ගිණුම් ගත කළ යුතුය.
- (ආ) සියලු අගයයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.

චක්‍රලේඛ අංක: 35/01/005/0010/22

2018 නොවැම්බර් 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

මෝටර් රථ වාහන සහ අන්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව

ඉහත කරුණ සම්බන්ධව 2018 සැප්තැම්බර් 29 දිනැති අංක 35/001/005/0010/21 දරන චක්‍රලේඛය හා බැඳේ.

මෝටර් රථ හා අන්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ විදේශ මුදල් ගිණුම් හරහා ආනයනය කිරීමේදී ඊට අදාළ ණයවර ලිපි විවෘත කරන විට තැබිය යුතු අවම ආන්තික අවශ්‍යතාව සියයට සියයක් බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙමගින් තවදුරටත් දැනුම් දෙනු ලබයි. විදේශ මුදල් ගිණුම් හරහා ණයවර ලිපි විවෘත කරනු ලබන අවස්ථාවකදී අදාළ වන කොන්දේසි පහත පරිදි වේ.

1. බැංකුවෙහි පවත්වාගෙන යන විදේශ මුදල් ගිණුමෙහි පවත්වා ගනු ලැබූ ආන්තික තැන්පතුව භාවිතා කොට ආනයන බිල්පත සඳහා ගෙවීම් කළ යුතුය.
2. ණයවර ලිපි විවෘත කිරීමේදී අයිතමයේ වටිනාකමට වඩා අඩුවෙන් ඉන්වොයිසිය විවෘත නොකළ යුතුය.
3. 2018 සැප්තැම්බර් 29 දිනැති අංක 35/001/005/0010/21 දරන චක්‍රලේඛයෙහි අඩංගු කොන්දේසි

2018 නොවැම්බර් 26 දින සිට බලපැවැත්වෙන පරිදි, බලපත්‍රලාභී වාණිජ බැංකු නැවත දැනුම්දෙන තුරු මෙම චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

බලයලත් මුදල් තැරැවිකරුවන් සඳහා වූ වර්ගීකරණ සංග්‍රහය

බලයලත් මුදල් තැරැවිකරුවන් සඳහා වෙළඳපොළ වර්ගීකරණ හා පුරුදු

1. වර්ගීකරණ සංග්‍රහයේ විෂය පථය
 - 1.1 අන්තර්ජාතික ප්‍රගතියට පරිවෘත්තයට අනුකූලව බලයලත් මුදල් තැරැවිකරුවන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ ප්‍රමිතියකින් සහ වෘත්තීය නිපුණතාවකින් යුතුව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා බලයලත් මුදල් තැරැවිකරුවන්ගේ වෙළඳපොළ වර්ගීකරණ සහ පුරුදු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ගීකරණ සංග්‍රහයක් නිකුත් කිරීමට කටයුතු කරන ලදී.
 - 1.2 මෙය, 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10(සී) වගන්තිය යටතේ නිකුත් කරනු ලබයි. මෙම වර්ගීකරණ සංග්‍රහය සහ 2018 අංක 01 දරන මුදල් තැරැවිකරණ රෙගුලාසිය (මුදල් තැරැවිකරණ රෙගුලාසිය) අතර කිසියම් විෂමතාවක් ඇති වූ අවස්ථාවක, මුදල් තැරැවිකරණ රෙගුලාසිය අදාළ කර ගත යුතුය.
 - 1.3 මුදල් තැරැවිකරණ රෙගුලාසියෙහි, රෙගුලාසි අංක 2 යටතේ මුදල් මණ්ඩලය විසින් බලය පැවරීමේ සහතිකය නිකුත් කරන ලද සියලුම බලයලත් මුදල් තැරැවිකරුවන් සඳහා මෙම යෝජිත රාමුව අදාළ විය යුතුය. මෙයට අමතරව ඒ.සී.අයි. ආදර්ශ රීති සංග්‍රහය (ACI Model Code) සහ ගෝලීය විදේශ විනිමය රීති සංග්‍රහය (Global Fx Code) අනුගමනය කළ යුතුය.
 - 1.4 වර්ගීකරණ සංග්‍රහය උල්ලංඝනය කිරීම හෝ කඩ කිරීම් මුදල් තැරැවිකරණ රෙගුලාසියෙහි, රෙගුලාසි අංක 21 හි දක්වා ඇති දඬුවම්වලට යටත් වනු ඇත.
 - 1.5 බලයලත් මුදල් තැරැවිකරුවන් විසින් වර්ගීකරණ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
2. වර්ගීකරණ සංග්‍රහයේ මූලධර්ම

වර්ගීකරණ සංග්‍රහයේ මූලධර්ම බලයලත් මුදල් තැරැවිකරුවන්ගේ ඵලදායී ක්‍රියාකාරිත්වය සහ යහ පරිවෘත්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු මාර්ගෝපදේශන මාලාවක් සම්පාදනය කිරීමේ අරමුණින් සකස් කරන ලදී.

 - 2.1 වර්ගීකරණ සංග්‍රහයේ ආචාර ධර්ම සහ ප්‍රමිතීන්
 - (i) වෙළඳපොළ හැසිරීම
 - (ii) රහස්‍යභාවය
 - (iii) පුද්ගලික (තමන්ගේ) ගිණුමක ගනුදෙනු කිරීම
 - (iv) විනෝදාස්වාදය, තෑගි සහ ප්‍රසාද දීමනා
 - (v) ඔට්ටු ඇල්ලීම හා සුදු ක්‍රීඩා
 - 2.2 සාමාන්‍ය ගනුදෙනු මූලධර්ම
 - (i) ගනුදෙනුවල සාකච්ඡා පටිගත කිරීම
 - (ii) කාර්යාලීය වේලාවෙන් පසුව සහ කාර්යාල පරිශ්‍රයෙන් පිටත ගනුදෙනු කිරීම
 - (iii) ගනුදෙනු අවලංගු කිරීම
 - (iv) සියලුම මුදල් තැරැවිකරණ කටයුතු පිළිබඳව වාර්තා තබාගැනීම
 - (v) ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක් පැවතීම
 - 2.3 අවදානම් කළමනාකරණ මූලධර්ම
 - (i) රාජකාරී වෙන් කිරීම
 - (ii) අභ්‍යන්තර විගණන කටයුතු

2.4 ප්‍රමිති මට්ටම

- (i) වෘත්තීය නිපුණතාව සහ දැනුම් මට්ටම
- (ii) අවශ්‍ය සුදුසුකම්

3. වර්ෂා ධර්ම සංග්‍රහයේ ආචාර ධර්ම සහ ප්‍රමිතීන්

3.1 වෙළඳපොළ හැසිරීම

- (i) බලයලත් මුදල් තැරැව්කරුවන් ඔවුන්ගේ වර්ෂාව තුළ පෞද්ගලික සහ වෘත්තීය අවංකභාවය ඉහළ මට්ටමේ ප්‍රමිතියකින් පෙන්නුම් කළ යුතුය.
- (ii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම මගින් සියලුම ආකාරයේ වෙළඳපොළ අනිසි හැසිරීම් තහනම් කරන අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාවට නැංවිය යුතු අතර, කළමනාකාරිත්වය මගින් සෑම විටම ඒවා නිරීක්ෂණය කළ යුතුය.
- (iii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම මුදල් තැරැව්කරණ කටයුතුවලදී ඔවුන්ගේ කුසලතාවයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර, එම කටයුතුවලදී යහපත් අරමුණකින් යුතුව කටයුතු කළ යුතුය.
- (iv) බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් වෙළඳපොළ භාවිතා කරන්නන්ට හෝ නියාමනය කරන්නන්ට මිල, පොලී අනුපාතිකය සහ ඉල්ලුම ද ඇතුළුව පවතින වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳව ව්‍යජ හෝ නොමඟ යවන සුළු අදහසක් ලබාදෙන ආකාරයේ විකෘති කිරීම් හෝ රැවටීලි සහගත හැසිරීමක් හෝ වෙනත් කිසියම් ආකාරයක හැසිරීමක නිරත වීමක් සිදු නොකළ යුතුය.
- (v) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් සතුව ඇති ප්‍රසිද්ධ නොකරන ලද, මිල සංවේදී තොරතුරු හා ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳව අනිශ්‍ය සැලකිලිමත් විය යුතු අතර, එම තොරතුරු මත පදනම්ව ඔවුන් තම පෞද්ගලික ගිණුමක් වෙනුවෙන් ගනුදෙනු කිරීම හෝ වෙනත් පාර්ශ්වයකට එසේ ගනුදෙනු කිරීමට බලපෑම් කිරීම සිදු නොකිරීමට වගබලා ගත යුතුය.
- (vi) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් හිතාමතාම කටකතා පැතිරවීම හෝ අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ව්‍යාජන කිරීම නොකළ යුතු අතර, මිල ගවේෂණ යාන්ත්‍රණය විකෘති හෝ අවභාවිත කිරීම නොකළ යුතුය.
- (vii) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ අදාළ සමාගම්වල කොටස්කරුවෙකු සතු ප්‍රසිද්ධ නොකරන ලද වෙළඳපොළ තොරතුරු මත පදනම්ව ගනුදෙනුවක් සිදු කිරීමට එවැනි පාර්ශ්වයක් සතු අනිසි බලපෑමක් වේ නම් බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් වහාම දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ/ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.
- (viii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් තම අන්‍යතාවය සහිතව වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලබා නොදිය යුතු අතර, එවැනි ප්‍රකාශයන් කිරීමේ දී ඔවුන්ගේ අන්‍යතාවය සහිතව කළ යුතු වේ.
- (ix) බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් වෙනත් කිසියම් බලයලත් මුදල් තැරැව්කරුවෙකු සිදු කරන අක්‍රමිකතා සහ වැරදි කිරීම් පිළිබඳව සංඥා/සාක්ෂි පිළිබඳව සහ/හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක එවැනි ගනුදෙනුවක් සම්බන්ධ සංඥා/සාක්ෂි පිළිබඳව දැනුවත් වූයේ නම් එය දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ/ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.

3.2 රහස්‍යභාවය

- (i) මුදල් තැරැව්කරණ රෙගුලාසියෙහි, රෙගුලාසි අංක 11 (උ) හි නිශ්චිතව සඳහන් කර ඇති ආකාරයට, මුදල් තැරැව්කරණ රෙගුලාසිය මගින් අනුමත කරන ලද තොරතුරු හැර, ගනුදෙනුව පිළිබඳ තොරතුරු බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් කිසිම පාර්ශ්වයකට අනාවරණය නොකළ යුතුය.
- (ii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් පාර්ශ්වකරුවන්ගේ ගනුදෙනු සහිත තොරතුරු ඇතුළුව සියලු කාරණාවලදී රහස්‍යභාවය ආරක්ෂා කිරීම හා ඒ සඳහා සහාය දීම කළ යුතුය. එසේම, රහස්‍යභාවය නිසි ලෙස පවත්වාගෙන යාම තුළින් වෙළඳපොළ අවංකභාවය සුරක්ෂිත කිරීම සඳහා එක හා සමාන වගකීමකින් දායක විය යුතු වේ.
- (iii) ප්‍රකාශයට පත් නොකරන ලද සංවේදී තොරතුරු හඳුනා ගැනීමට සහ ඒ සම්බන්ධව කටයුතු කිරීමට බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පුහුණු කළ යුතුය. එසේම, රහස්‍ය තොරතුරු ඇතුළත් මාධ්‍යයන් නිසි ලෙස හැසිරවීම සඳහා සුදුසු ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කළ යුතුය.
- (iv) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් ප්‍රකාශයට පත් නොකළ සංවේදී තොරතුරු ඔවුන්ගේ ප්‍රතිලාභ සඳහා හෝ ඔවුන්ගේ නියෝජිතයකු හෝ දන්නා පාර්ශ්වයක ප්‍රතිලාභය සඳහා හෝ එවැනි පොදු නොවන තොරතුරු පදනම් කරගෙන වෙනත් පාර්ශ්වයකට බලපෑම් කිරීම සිදු නොකළ යුතුය.
- (v) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් ජංගම දුරකථන මගින් හෝ වෙනත් ඕනෑම මාධ්‍යකින් පොදු ස්ථානවලදී පාර්ශ්වකරුවන්ගේ කටයුතු පිළිබඳව සාකච්ඡා නොකිරීමට සැලකිලිමත් විය යුතුය. එසේම, රහස්‍යගත තොරතුරු අඩංගු ඕනෑම ලේඛනයක්, විද්‍යුත් මාධ්‍යක් හෝ පුද්ගලික පරිගණක පොදු ස්ථානවල තබා යා නොයුතුය.
- (vi) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් තොරතුරු අනාවරණය කිරීම සඳහා යම් අයෙකුට කිසියම් ආකාරයේ පෙළඹවීමක්, බලපෑම් කිරීමක්, පොරොන්දු වීමක් හෝ වෙනත් නුසුදුසු ක්‍රමවේදයක් අනුගමනය නොකළ යුතුය. එසේම, බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් ඔවුන්ගේ පාර්ශ්වකරුවන්ගේ රහස්‍යගත තොරතුරු අනාවරණය කිරීම සඳහා වන ඕනෑම ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ යුතුය. එසේම, එවැනි සිදුවීම් වහාම ඔවුන්ගේ කළමනාකාරිත්වයට, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂකට සහ ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂකට දැනුම් දිය යුතුය.

3.3 පෞද්ගලික (තමා සතු) ගිණුමක කටයුතු කිරීම

- (i) මුදල් තැරැව්කරණ රෙගුලාසි අංක 9 හි නියම කර ඇති ආකාරයට මූල්‍ය උපකරණවල ගනුදෙනු කිරීමේදී කිසිදු බලයලත් මුදල් තැරැව්කරුවෙකු හෝ බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක සේවකයකු තමන් වෙනුවෙන් සේවාදායකයෙකුට ගනුදෙනුකාර පාර්ශ්වයක් ලෙස හෝ ප්‍රධානියෙකු ලෙස කටයුතු නොකළ යුතුය.
- (ii) මුදල් තැරැව්කරණ රෙගුලාසි අංක 9 හි නියම කර ඇති පරිදි කිසිදු බලයලත් මුදල් තැරැව්කරුවෙකු හෝ බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක සේවකයෙකු, පවුලේ සමීප ඥාතියෙකු හෝ මිතුරෙකු හෝ වෙනත් ඥාති පාර්ශ්වයක් උදෙසා කිසිදු මූල්‍ය උපකරණයක ගනුදෙනු කිරීම/වෙළඳාම් කිරීම නොකළ යුතුය.
- (iii) සේවකයින් තම පුද්ගලික මූල්‍යමය කරුණු/අපේක්ෂාවන් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් තොරව පූර්ණ විවෘතභාවය හා විනිවිදභාවය සහතික කරමින් ඔවුන්ගේ පූර්ණ අවධානය මුදල් තැරැව්කරණ ව්‍යාපාරය කෙරෙහි යෙදිය යුතුය.
- (iv) බලයලත් මුදල් තැරැව්කරුවන් තම බැඳියාවන් අතර ගැටීම්, ආචාරධර්ම හෝ වෘත්තීය විනිශ්චයන් සඳහා තිබිය හැකි හා ඇති විය හැකි බාධාවන් හඳුනා ගත යුතුය. බලයලත් මුදල් තැරැව්කරණ ආයතන එවැනි බැඳියාවන් අතර ගැටීම් අනාවරණය කර එවැනි ගැටීම් වළක්වා ගැනීමට වහාම පියවර ගත යුතුය.

3.4 විනෝදාස්වාදය, ත්‍යාග හා අනුග්‍රහය දැක්වීම

- (i) සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ත්‍යාග හා විනෝදාස්වාදය සැපයිය හැකි වුවද සේවකයින් ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා නුසුදුසු සහන පිරිනැමීම, වෙනත් ආයතනවල පුද්ගලයන් ඒ සඳහා පෙළඹවීම කිසිදු විටෙක නොකළ යුතුය.
- (ii) කළමනාකාරිත්වය විසින් සේවකයින්ට විනෝදාස්වාදය/ත්‍යාග ලැබෙන ආකාරය, වාර ගණන හා පිරිවැය අධීක්ෂණය කළ යුතු අතර, එවැනි දෑ ලබාදීම/ලබාගැනීම සම්බන්ධව පැහැදිලි ප්‍රකාශිත ප්‍රතිපත්තියක් තිබිය යුතු අතර, එම ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාවෙහි යෙදවීම සහතික කළ යුතුය.
- (iii) ත්‍යාගවල අධිකභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වරදකට හේතු නොවන ලෙස බැහැර කළ නොහැකි සහ ලැබෙන සහ ලබාදෙනු ලැබූ සියලුම විනෝදාස්වාදයන්හි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා කළමනාකාරිත්වය ක්‍රියාපටිපාටීන් ස්ථාපිත කළ යුතුය.
- (iv) බලයලත් මුදල් තැරැව්කර ආයතන විසින් ඔවුන්ගේ පවුල්, ඥාතීන් සහ වෙනත් දන්නා පාර්ශ්වයන් සඳහා තම ගනුදෙනුකාර පාර්ශ්වයකින් සාධාරණත්වය හා අවංකභාවය පිළිබඳව ව්‍යවහාර සම්මතයන් හා ගැටෙන කිසිදු නුසුදුසු අනුග්‍රහයන් ඉල්ලා නොසිටිය යුතුය.

3.5 ඔට්ටු ඇල්ලීම හා සුදු ක්‍රීඩා

- (i) වෙළෙඳපොළ සහභාගිවන්නන් අතර සුදු හා ඔට්ටු තැබීම පැහැදිලිවම අන්තරායක් වන අතර ඒවා දැඩි ලෙස තහනම් කළ යුතුය.

4. පොදු ගනුදෙනු මූලධර්ම

4.1 ගනුදෙනුවල සංවාද පටිගත කිරීම

- (i) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් සතු හඬ පටිගත කිරීමේ පද්ධතියට හඬ පටිගත කිරීමට සහ එක් එක් ගනුදෙනුවලට අදාළ සංවාදයන්හි දුරකථන අංකය, දිනය හා වේලාව සමඟ අනුක්‍රමිකව අංක කර ගබඩා කර තබාගැනීමේ හැකියාව තිබිය යුතුය.
- (ii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් සුදුසු දත්ත හා හඬ පටිගත කිරීමේ අවශ්‍යතාව සහතික කරමින් ජාත්‍යන්තර ප්‍රශස්ත පරිචයන්ට අනුකූලව අභ්‍යන්තර ප්‍රතිපත්තීන් සකස් කළ යුතුය.
- (iii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් දුරකථන සංවාද වාර්තා, ආයතන පරිශ්‍රයෙහි ස්වාධීනව ගබඩා කිරීමටත් එවැනි වාර්තා භාවිතයේදී හෝ ගබඩාවේදී ඒවාට හානි නොවන ලෙස ප්‍රවේශය දැඩි ලෙස සීමා කිරීම සහතික කළ යුතුවේ.
- (iv) පටිගත කිරීමේ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහතික කර ගැනීම සඳහා බලයලත් මුදල් තැරැව්කරුවන් විසින් කලින් කලට පටිගත කිරීමේ පද්ධතිය පරීක්ෂා කළ යුතුය.
- (v) බලයලත් මුදල් තැරැව්කරණ ආයතන විසින් හඬ පටිගත කිරීමේ පද්ධතියේ හා අනෙකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් ලබාගන්නා සේවා සඳහා ගිවිසුම් පවත්වා ගෙන යා යුතුය.

4.2 කාර්යාල වේලාවෙන් පසුව හා කාර්යාල පරිශ්‍රයෙන් පිටතදී ගනුදෙනු කිරීම

- (i) කාර්යාල පරිශ්‍රයෙන් බැහැර ගනුදෙනු සඳහා අවසර නොලැබෙන අතර කාර්යාල වේලාවෙන් පසුව කරන ගනුදෙනුවලදී, එසේ කාර්යාල වේලාවෙන් බැහැරව ගනුදෙනු කිරීමට අවසර ලබා ඇති සේවකයන් ලැයිස්තුගත කළ යුතු අතර, එම ගනුදෙනු අප්‍රමාදව වාර්තා කිරීම හා පටිගත කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් සකස් කළ යුතුය.
- (ii) වාර්තා කිරීම ලිඛිත ආකෘතියකින් ඉදිරිපත් කළ යුතුය. වාචික වාර්තාකරණයකදී හඬ තැපැල් (voice mail) මෙවලම් ස්ථාපිත කර ස්ථානගත කළ යුතු අතර, වාර්තා කළ ගනුදෙනු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මැකිය නොහැක.
- (iii) සාමාන්‍ය කාර්යාල වේලාවෙන් පසුව සිදුකරන ගනුදෙනුවලදී අදාළ ගනුදෙනු පිළිබඳ සීමා සහ අවසරලත් ගනුදෙනු වර්ග පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පැහැදිලි ලිඛිත මාර්ගෝපදේශ සේවකයින්ට ලබාදිය යුතුය.

4.3 මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය (Central Integrated Market Monitor) හරහා උඩුගත කළ ගනුදෙනු අවලංගු කිරීම

- (i) වාර්තා කළ ගනුදෙනු අවලංගු කිරීම කළ යුතු වන්නේ ගනුදෙනුවට සම්බන්ධ සියලු පාර්ශ්ව එම ගනුදෙනුව අවලංගු කිරීමට එකඟ වන්නේ නම් පමණි. එවැනි අවලංගු කළ ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු, එම ගනුදෙනුව අවලංගු

කරන දිනයේදීම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ, ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත විද්‍යුත් තැපෑල භාවිතයෙන් වාර්තා කළ යුතුය.

- (ii) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතියට වැරදි සහගත ලෙස වාර්තා කළ ගනුදෙනු නිවැරදි කර තිබේදැයි පසුව පරීක්ෂා කර බැලිය යුතුවේ.

4.4 සියලුම මුදල් තැරැව්කරණ කටයුතු පිළිබඳ වාර්තා තබාගැනීම

- (i) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් ගනුදෙනුකාර පාර්ශ්ව සමඟ සිදු කරන ගනුදෙනු සම්බන්ධ ලිඛිත සාක්ෂි විද්‍යුත් මාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරයකින් මුදල් තැරැව්කරණ රෙගුලාසි අංක 16 හි නියම කර ඇති කාලසීමාවක් සඳහා පවත්වාගෙන යා යුතු අතර, එම ලිපිලේඛන නියාමකයාට අවශ්‍ය වූ විට ලබාදිය යුතුය.
- (ii) බලයලත් මුදල් තැරැව්කරණ ආයතන විසින් ගිණුම් පොත් හා වෙනත් වාර්තා කටයුතු නිසි ලෙස මුදල් තැරැව්කරණ රෙගුලාසියෙහි රෙගුලාසි අංක 16 හි නියම කර ඇති කාලසීමාව සඳහා නඩත්තු කළ යුතු අතර, ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ලිපිගොනු නියාමන අධිකාරීන් වෙත ලබාදීමේ වගකීම බලයලත් මුදල් තැරැව්කරණ ආයතන වෙත පැවරේ.

4.5 ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පවත්වා ගැනීම

- (i) බලයලත් මුදල් තැරැව්කරණ ආයතන ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් උපායයන් සහ සවිස්තරාත්මක ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක් පිළියෙළ කළ යුතු අතර, එය ඔවුන්ගේ මෙහෙයුම් අත්පොතට ඇතුළත් කළ යුතුය.
- (ii) ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රියාවලිය අවම වශයෙන් වසරකට වරක්වත් යාවත්කාලීන කිරීම හා පරීක්ෂණයට ලක්කිරීම සිදු කළ යුතුය.

5. අවදානම් කළමනාකරණ මූලධර්ම

5.1 රාජකාරී වෙන් කිරීම්

මුදල් තැරැව්කරණ කටයුතු සම්බන්ධ ඉදිරි මෙහෙයුම් කාර්යාල හා පසු මෙහෙයුම් කාර්යාල, භෞතික වශයෙන් හා රාජකාරී වශයෙන් නිසියාකාරව වෙන්කර ඇති බවට බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් සහතික කළ යුතුය.

5.2 අභ්‍යන්තර විගණන කටයුතු

- (i) බලයලත් මුදල් තැරැව්කරණ ආයතන විසින් මුදල් තැරැව්කරණ ක්‍රියාකාරකම් සම්බන්ධව අභ්‍යන්තර පාලනය සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව, නිරවද්‍යතාව සහ අනුකූල වීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණන කටයුතු කාලානුරූපීව සමාලෝචනය කිරීම සහතික කළ යුතුය.
- (ii) මෙම සමාලෝචනය මගින් ගනුදෙනු වාර්තා කිරීමේ නිරවද්‍යතාව සහ සම්පූර්ණ බව, රාජකාරීන් හි ඵලදායී වෙන් කිරීම, දීමනා ලබාදීම නිවැරදිව වාර්තා කිරීම, කාර්යසාධනය සම්බන්ධිත දීමනා ගෙවීම දෛනික උපස්ථ ක්‍රියාවලිය හා අදාළ සියලු අභ්‍යන්තර පාලනයන් ඇතුළත්ව මුදල් තැරැව්කරණ කටයුතු පිළිබඳ ඵලදායී පාලනයක් සහතික කළ යුතුය.

6.0 ප්‍රමිති මට්ටම

6.1 වෘත්තීයමයභාවය හා දැනුම් මට්ටම

- (i) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් විසින් වෙළඳපොළ පුරුදු හා හැසිරීම පිළිබඳව වෙළඳපොළේ සමස්ත වෘත්තීයමය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව ඉහළ මට්ටමේ දැනුවත් භාවයක් සහ අවබෝධයක් පවත්වාගෙන යා යුතුය. බලයලත් මුදල් තැරැව්කරණ ආයතන දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ සහ නියාමනයන්හි වැඩිදියුණු වීම් පිළිබඳව ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් හා අවබෝධයක් පවත්වාගත යුතු අතර, විධිමත් පුහුණුවක් හා සංවර්ධනයක් තුළින් ඔවුන්ගේ වෘත්තීය දැනුම ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම හා වැඩිදියුණු කිරීම කළ යුතුය.

6.2 අවශ්‍ය සුදුසුකම්

- (i) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමෙහි අලෙවිකරුවන් පහත සඳහන් අවම සුදුසුකම/සුදුසුකම් සපුරා ගත යුතුය.
 - (අ) ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් පිරිනමන මුදල් තැරැව්කරණ සහතිකය
 - (ආ) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසෙන් පිරිනමනු ලබන භාණ්ඩාගාර හා විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
 - (ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ/ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ විසින් පිළිගනු ලබන වෙනත් අදාළ වෘත්තීය සුදුසුකම්
 - (ඈ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමට ඉහත අවම සුදුසුකම්වලට අමතරව අදාළ විෂය ක්ෂේත්‍රය තුළ වෙනත් අතිරේක සුදුසුකම් අත්කර ගත හැකිය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2018 අංක 01 දරන විධානයන්

පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත හිකුත් කරනු ලබන විධානයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව, 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි, පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ ලැයිස්තුගත කර ඇති අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ* ආනයනය කිරීම සඳහා වන ගෙවීම්වලට

ශ්‍රී ලංකා රුපියල් පරිවර්තනය කිරීම මගින් විදේශ විනිමය නිකුත් කිරීමට බලයලත් වෙළෙඳුන් වෙත අවසර නොමැති බව දන්වා සිටිනු ලැබේ.

2. මෙම කරුණු සම්බන්ධයෙන් භාණ්ඩ ආනයනය කරනු ලබන පාරිභෝගිකයන් දැනුවත් කිරීමට සහ නැවත දැනුම් දෙන තුරු මෙම විධානය සඳහා අනුකූලතාව දැක්වීමට බලයලත් වෙළෙඳුන් විසින් කටයුතු කළ යුතුය.

අධ්‍යක්ෂ
විදේශ විනිමය දෙපාර්තමේන්තුව
2018 ඔක්තෝබර් 10

* මෙම භාණ්ඩ ලැයිස්තුව විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි (www.dfe.lk) ඇතුළත් කර ඇත.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2018 අංක 02 දරන විධානයන්

ආමුඛ ආයෝජන ගිණුම (IIA) සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනත ප්‍රකාරව 2017 නොවැම්බර් 20 දින නිකුත් කරන ලද 2017 අංක 13 දරන විධානය මගින් දක්වා ඇති නියමයන් හා කොන්දේසිවලට අමතරව, පහත සඳහන් කොන්දේසිවලට යටත්ව විදේශීය ආයතනික ආයෝජකයන් විසින් සිදු කරන ආයෝජනයන් හා සම්බන්ධ ගනුදෙනුවලට පහසුකම් සැලසීමට බලයලත් වෙළෙඳුන්ට මෙමගින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

- (i) විදේශීය ආයතනික ආයෝජකයෙකුගේ IIA ගිණුමකට ලැබෙන අරමුදල් අනෙව්‍යාසික අතරමැදියෙකු ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ගිණුමක් මාර්ගයෙන් ලබා ගැනීමට පහත පරිදි අවසර ලබා දී ඇත.
 - (අ) අනෙව්‍යාසික අතරමැදියා, ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය කරන ලද බැංකුවක් වන අවස්ථාවකදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවන ලද එවැනි බැංකුවක ශාඛාවක් වන අවස්ථාවකදී ඉහත සඳහන් කළ ගිණුම, වොස්ට්‍රො ගිණුමක් (Vostro) හෝ IIA ගිණුමක් විය යුතුය.
 - (ආ) වෙනත් කිසියම් අනෙව්‍යාසික අතරමැදියෙකු වන අවස්ථාවකදී ඉහත සඳහන් කළ ගිණුම IIA ගිණුමක් විය යුතුය.
- (ii) ඉහත i ඡේදය යටතේ ලද මුදල්වලින් සිදු කරන ලද ආයෝජන විකිණීමෙන් හෝ කල් පිරීමෙන් ලද මුදල් සහ ප්‍රතිලාභ, ආයෝජනය සිදු කළ ආකාරයෙන්ම වොස්ට්‍රො ගිණුම හෝ IIA ගිණුම හරහා ආපසු රැගෙන යා හැකිය.
- (iii) අනෙව්‍යාසික අතරමැදියාගේ වොස්ට්‍රො ගිණුම හෝ IIA ගිණුමකට මුදල් ලබාදීම උදෙසා බලයලත් වෙළෙඳුන්ගේ විසින් අනෙව්‍යාසික අතරමැදියෙකුට කිසියම් වූ ආකාරයකට ණය දීමක් නොකළ යුතුය.
- (iv) ඉහත සඳහන් කළ ආයෝජනයන් හා සම්බන්ධ සියලුම ගනුදෙනු වොස්ට්‍රො ගිණුමක් හෝ IIA ගිණුමක් හරහා සිදුවූයේ නම්, 2017 අංක 13 කරන විධානයේ 6 වැනි ඡේදයේ දක්වා ඇති ආකාරයට විදේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතුය.
- (v) අවසරලත් ගනුදෙනු හා සම්බන්ධව පැන නැගිය හැකි ගනුදෙනු පියවීම් සම්බන්ධ අවදානම් සහ ගනුදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ අවදානම් වැනි ඕනෑම අවදානමක් අවම කර ගැනීමට බලයලත් වෙළෙඳුන් විසින් අවස්ථානුකූල ක්‍රියාමාර්ගයන් ගත යුතුය.

අධ්‍යක්ෂ
විදේශ විනිමය දෙපාර්තමේන්තුව
2018 දෙසැම්බර් 21

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2063/12- 2018 මාර්තු 19 වැනි සඳුදා - 2018.03.19

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන නිවේදනයයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 29 වැනි වගන්තිය යටතේ සාදන ලද නියෝග

2018 දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සඳහා අනෙව්‍යාසික ආයෝජකයින් හට එවැනි නිකුත්වීමට අදාළ ඕනෑම ගෙවීම් සිදු කිරීම සඳහා මෙමගින් ශ්‍රී ලංකා රජයට අවසර ලබා දී ඇත.

රනිල් වික්‍රමසිංහ
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය

2018 ක් වූ මාර්තු මස 16 වැනි දින,
කොළඹ දීය.

මාර්ගෝපදේශ අංක 01/18

2018 ජනවාරි 11

යොමු අංකය : 037/05/002/0018/017

සියලුම මූල්‍ය ආයතන වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 01 දරන මුදල් විශුද්ධීකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම පිළිබඳ මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශයන් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතු අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වේ.

මෙම මාර්ගෝපදේශය ඔවුන්ගේ ව්‍යාපාර වල පවතින මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම හඳුනාගැනීමට සහ තක්සේරු කිරීමට අවම වශයෙන් ඇති උපදෙස් සහ ඇඟවීම් ලෙස සැලකිය යුතු අතර හඳුනාගත් අවදානම් අඩු කිරීමට සඵලදායී ක්‍රියාමාර්ග ගත යුතුය. මෙම මාර්ගෝපදේශයන්ට අදාළ වන පරිදි මූල්‍ය ආයතන විසින් ස්වකීය අවදානම් තක්සේරු කිරීමේ සහ අවම කිරීමේ වාර්තා පිළියෙල කිරීම වැදගත් වේ.

ඩී.එම්. රුපසිංහ

අධ්‍යක්ෂ

මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 අංක 01 දරන මුදල් විශුද්ධීකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම පිළිබඳ මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ

හැඳින්වීම

1. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් (FIU) 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරමින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 33 වන වගන්තිය යටතේ අර්ථ නිරූපණය කර ඇති පරිදි "මූල්‍ය ව්‍යාපාරවල" යෙදී සිටින්නා වූ ආයතන සඳහා අදාළ වන, 2016 ජනවාරි 27 වන දිනයේ සිට බලාත්මක විය යුතු, අංක 1951/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ 2016 අංක 01 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති නිකුත් කරන ලදී.
2. 2016 අංක 01 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවල 3 වන රීතිය යටතේ අදාළවන ආකාරයට, මෙම රීති මගින් වෙනත් කරුණු අතර, ආයතනවල ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් විසින් මුහුණ දෙනු ලබන මුදල් විශුද්ධීකරණ (ML) අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම (TF) හඳුනාගැනීමේ, තක්සේරු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ කාර්ය සඳහා එහි නිශ්චිතව දක්වා ඇති පියවර ගැනීම සඳහා රීති යටතේ හඳුනාගනු ලැබූ මූල්‍ය ආයතන වෙත නියම කරනු ලබන විධිවිධාන හඳුන්වා දෙනු ලබයි.

අවදානම් කළමනාකරණය

3. සෑම මූල්‍ය ආයතනයක් විසින්ම එම මූල්‍ය ආයතනය තුළ පවතින මුදල් විශුද්ධීකරණ අවදානම/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම හඳුනාගෙන විශ්ලේෂණය කරනු ලැබිය යුතු අතර, යෝග්‍ය මුදල් විශුද්ධීකරණ අවදානම/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම තහවුරු කිරීම සඳහා වූ හඳුනාගත් අවදානම් වලට සමානුපාතික සහ අවම කරනු ලබන්නා වූ ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි නිර්මාණය කිරීම සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම කළ යුතුය.
4. මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම් ඇගයීම සඳහා විස්තීර්ණ අවදානම් තක්සේරු කිරීමක් පැවැත්වීමේ දී, සෑම මූල්‍ය ආයතනයක් විසින්ම ස්වකීය ගනුදෙනුකරු පදනමෙහි පවතින සියලුම අදාළ අවදානම් සාධක පිළිබඳව, නිපැයුම්, බෙදා හැරීමේ මාර්ග සහ ලබාදෙන සේවා පිළිබඳව (සංවර්ධනය වෙමින් පවතින නිෂ්පාදන හෝ දියත් කිරීමට නියමිත නිෂ්පාදන ඇතුළුව) සහ ආයතනයේ හෝ එහි ගනුදෙනුකරුවන් ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන බලප්‍රදේශ සහ අධිකරණ සීමාවන් (Jurisdictions) පිළිබඳ සැලකිල්ලට ගනු ලැබිය යුතු ය.
5. අවදානම් තක්සේරු කිරීම සඳහා මූල්‍ය ආයතනය විසින් රැස්කරගනු ලබන විශේෂිත මෙහෙයුම් සහ ගනුදෙනු දත්ත සහ වෙනත් අභ්‍යන්තර දත්ත මත මෙන්ම, ගනුදෙනුකරුවන් හරහා හෝ ශාඛා/අනුජාල හරහා මූල්‍ය ආයතනයට ව්‍යාපාරික සම්බන්ධතා පවතින අවස්ථාවක දී, ශ්‍රී ලංකාව විසින් හෝ විදේශීය බල ප්‍රදේශවල රාජ්‍ය නියෝජිත ආයතන විසින් පවත්වනු ලබන ජාතික අවදානම් තක්සේරු කිරීම් මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF), FATF ආකාරයේ කලාපීය ආයතන වන මුදල් විශුද්ධීකරණය පිළිබඳ ආසියා පැසිපික් කණ්ඩායම (APG), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකු ප්‍රකාශන සහ විශ්වසනීය වාණිජ බුද්ධි තොරතුරු සපයන්නන්, විශ්වාසනීය ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන විසින් සකස් කරනු ලබන වාර්තා සහ සමාලෝචන වැනි බාහිර තොරතුරු මතද පදනම් විය යුතු ය.
6. මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් සඳහා අවදානය යොමු කිරීම පිණිස මූල්‍ය ආයතන විසින් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් සකස් කිරීමට අවශ්‍ය වේ. හඳුනාගනු ලැබ ඇති මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, නියාමනය කිරීම, පාලනය කිරීම සහ ඵලදායී ලෙස එම අවදානම් අවම කිරීම සඳහා එම ආයතනවලට හැකි වන පරිදි ප්‍රතිපත්ති, පාලනයන් සහ කාර්ය පටිපාටි එවැනි ව්‍යුහයක් සඳහා ඇතුළත් වේ.

අවදානම් කළමනාකරණ ව්‍යුහය

ආයතනික පාලනය

7. මූල්‍ය ආයතන විසින් ස්වකීය මෙහෙයුම්වල සියලුම අංශවලින් විනිවිදභාවය, විශ්වසනීයත්වය සහ යහපත් ආචාරධර්ම සහතික කරනු ලබන ප්‍රබල සහ ඵලදායී ආයතනික පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් අපේක්ෂා කරනු ලබයි. සියලු සේවා නියුක්තිකයන් විසින් සඳාචාරාත්මක හැසිරීම් පිළිබඳ ස්ථිරව ඉහළ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරනු ලබන්නා වූ ආචාර ධර්ම සංග්‍රහයක් ආයතන විසින් අනුගමනය කරනු ලැබිය යුතුය. ඵලදායී ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි භාවිත කිරීම, නියාමන සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණ සහ අභ්‍යන්තර පාලනයන් (සම්පූර්ණ ආයතනික පාලන ව්‍යුහයක) ඇතුළත් වේ. කර්තව්‍ය උචිත ලෙස වෙන් කිරීම, සහතික කරනු ලබන්නා වූ සහ ගැටුම් සහගත සම්බන්ධතා වැළැක්වීම සහතික කරනු ලබන්නා වූ පියවර යනු, ඵලදායී ආයතන පාලන ක්‍රමයක අත්‍යවශ්‍ය විශිෂ්ඨත්වයේ ක්‍රියාමාර්ග වේ. ආයතනික දැක්මක්, ක්‍රමෝපාය සහ ව්‍යාපාර ආදර්ශක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සහ ආයතනයේ ආයතනික පාලන සංස්කෘතිය පිළිබඳ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය (BOD) අවසාන වශයෙන් වගකිව යුතු වන අතර මෙම ඉලක්කය අත්කර ගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩල අනු කමිටු ඇතුලු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අපේක්ෂා කරනු ලබයි. ආයතනික පාලන ව්‍යුහය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් නිරන්තරයෙන් වගකිව යුතු වේ.

I. අධ්‍යක්ෂ මණ්ඩලය (BOD)

- 8. ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ ආයතනය ක්‍රියාත්මක වන්නා වූ පොදු ව්‍යාපාරයේ සාමාන්‍ය පරිසරය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට මනා අවබෝධයක් තිබිය යුතු වේ. ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම මෙම කරුණු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික සහ සාමාජීය පරිසරයට අදාළ වන ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා එම අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්දක් තිබිය යුතු ය. ආයතනයේ කළමනාකරණ කර්තව්‍ය වලින් ස්වාධීන වන්නා වූ යෝග්‍ය මට්ටමක් සහතික කිරීම සඳහා, අධ්‍යක්ෂ මණ්ඩලය (BOD) විධායක අධ්‍යක්ෂවරුන් සහ විධායක නොවන අධ්‍යක්ෂවරුන් යන අංශ දෙකින්ම පරිපූර්ණ ලෙස සමන්විත විය යුතු ය.
- 9. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ සමස්ත අවදානම් නැඹුරුව ස්ථාපිත කරනු ලැබිය යුතු අතර අවදානම් ඵලදායී ලෙස අවම කිරීම සඳහා යාන්ත්‍රණ ක්‍රියාත්මක වන බවට සහතික විය යුතු ය. එකී අවදානම් කළමනාකරණය කිරීම සඳහා උචිත ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ පාලනයන් ස්ථානගත කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික විය යුතු අතර, අවදානම් කළමනාකරණ ව්‍යුහය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම ගැටලු සහගත කරුණු පිළිබඳව ඵලදායී ලෙස වාර්තා කිරීම සඳහා ක්‍රමවේදයන් සකස් කර ඇති බවට ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික විය යුතු ය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව, ආයතනය නිරාවරණය වූ අවදානම් කළමනාකරණය පිළිබඳව සහ ආයතනය සඳහා බල පවත්වන්නා වූ සියලු නීති, නියෝග සහ මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳව අවසාන වශයෙන් වගකියනු ලැබිය යුතු ය.

II. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය

10. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සාංගමික දැක්ම, ක්‍රමෝපාය සහ ව්‍යාපාරික ව්‍යුහය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් වගකියනු ලැබිය යුතු ය. ආයතනයේ ව්‍යාපාරික ව්‍යුහයේ සියලු පැතිකඩ නිවැරදිව අවබෝධකර ගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් පෙන්වුම් කරනු ලැබිය යුතු අතර අවදානම් කළමනාකරණ ව්‍යුහයේ විවිධ අංශ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් වගකියනු ලැබිය යුතු ය. අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු සම්පත් ආයතනය සතුව පවතින බව සහතික කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් වගකියනු ලැබිය යුතු ය. මනා අවදානම් කළමනාකරණ පරිචයන් සඳහා සහාය දැක්වීම පිණිස ඵලදායී සන්නිවේදන සහ වාර්තා කිරීමේ වැඩපිළිවෙලවල් සකස් කර තිබීම පිළිබඳව ද ඔවුන් විසින් වගකියනු ලැබිය යුතු ය. මේ සඳහා අවදානම් කළමනාකරණ ව්‍යුහයේ අවශ්‍යතාවයන් පිළිබඳව සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත්ව සිටින බව සහතික කිරීම සහ ඔවුන්ගේ නිශ්චිත කාර්ය භාරයන් සහ වගකීම් ඇතුළත් වේ. ඵලදායී ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා අදාළවන නිවැරදි සහ කාලීන තොරතුරු සැපයීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යැවීමට නියමිත වාර්තා ද ඇතුළු අභ්‍යන්තර වාර්තා කිරීමේ යාන්ත්‍රණ ප්‍රවර්ධනය කරනු ලබන බවට සහතික වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වගකියනු ලැබිය යුතු ය.

අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය

11. ආයතන විසින් ඵලදායී ලෙස අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරනු ලබනු ඇතැයි මූල්‍ය බුද්ධි ඒකකය විසින් අපේක්ෂා කරනු ලබයි. ආයතනය විසින් ඵලදායී ලෙස අවදානම් හඳුනාගනු ලබන බවටද තක්සේරු කරනු ලබන බවටද, නියාමනය කරනු ලබන බවටද මෙන්ම පාලනය කරනු ලබන බවට සහ අවදානම් අවම කරනු ලබන බවටද සහතික වීම සම්බන්ධයෙන් අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් වගකියනු ලැබිය යුතු ය. එදිනෙදා මෙහෙයුම් දෘෂ්ටිකෝණයෙන් බලන විට අවදානම් කළමනාකරණය මගින්, මෙම මාර්ගෝපදේශ නිවේදනයේ සාකච්ඡා කරන ලද, මුදල් විශුද්ධිකරණ අවදානම/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීමේ අරමුණු අත්පත් කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය ලබාදෙනු ඇත. ආයතනයේ ව්‍යාපාරික ව්‍යුහයේ සහ මෙහෙයුම් කටයුතුවල ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණභාවය සමග අවදානම් කළමනාකරණ ක්‍රියාකාරීත්වය සමපාත විය යුතු ය.

ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි

12. ආයතනයේ මෙහෙයුම් කටයුතුවලින් උපචිත වන මුදල් විශුද්ධිකරණ අවදානම/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ප්‍රවර්ධනය කරනු ඇති බවට මූල්‍ය බුද්ධි ඒකකය විසින් අපේක්ෂා කරනු ලබයි. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතු ය. ආයතනය විසින් ඵලදායී ලෙස මුදල් විශුද්ධිකරණ අවදානම/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනාගනු ලබන, තක්සේරු කරනු ලබන, නියාමනය කරනු ලබන සහ පාලනය කරනු ලබන බවට සහතික වීම සඳහා එදිනෙදා යෙදවිය යුතු ක්‍රියාමාර්ග, එකී ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි මගින්

නිශ්චිතව දක්වනු ලැබිය යුතු ය. ආයතනයක ගනුදෙනුකරුවන්ගේ, නිෂ්පාදිත සහ සේවාවල, බෙදා හැරීමේ ක්‍රමවේදයන්වල සහ භූගෝලීය කලාපවල අවදානම් පිළිබඳ ප්‍රවණතාවය පිළිබඳ කිරීම සඳහා එම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු ය. ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි විස්තරාත්මකව ලේඛනගත කර සියලුම කාර්ය මණ්ඩලය වෙත එම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සන්නිවේදනය කරනු ලැබිය යුතු ය. එම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ආයතනයේ මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් පැතිකඩෙහි යම් වෙනස්වීම් සිදුකිරීම උචිත බවට සහතික කිරීම සඳහා සමාලෝචනයට ද යටත් විය යුතු ය.

13. අවදානම් කළමනාකරණ ක්‍රියාකාරිත්වය ඉටු කිරීම පිළිබඳ වගවීම සහ වගකීම් දැරීමේ අංශ පිළිබඳව ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි මගින් නිශ්චිතව දක්වනු ලැබිය යුතු අතර මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය කිරීමේ යෙදී සිටින්නා වූ සියලුම පුද්ගලයන් සහ ව්‍යාපාරික ඒකක සඳහා වූ ඵලදායී වාර්තා කිරීමේ මාර්ගයක්ද එමගින් පිහිටුවනු ලැබිය යුතු ය.

14. ඵලදායී අවදානම් කළමනාකරණ ව්‍යුහයක් මගින් මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් පිළිබඳ ආයතනයේ ප්‍රකාශිත කැමැත්ත පිළිබඳ සන්දර්භය අතින් සහ අවදානම් කළමනාකරණ පද්ධතියේ සමස්ත ඵලදායීත්වය පිළිබඳ වූ සීමා කිරීම් ස්ථාපිත කරනු ලැබිය යුතු ය.

විශේෂිත ස්වභාවයේ ගනුදෙනුකරුවන්, නිෂ්පාදිත සහ සේවා, බෙදා හැරීමේ මාර්ග සහ භූගෝලීය කලාප සඳහා නිරාවරණය වීම මගින් උපචිත වන මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් සඳහා ආයතනය නිරාවරණය වීමේ හැකියාව සඳහා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සීමා විය යුතු ය. ඵලදායී මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණ ව්‍යුහය තුළ ස්ථාපිත වූ සීමාවන් උල්ලංඝනය වීම් සහ එවැනි සිදුවීම් සිදුවන වාර ගණන් පිළිබඳ කරුණු ඇතුළත් වූ වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු වේ.

අභ්‍යන්තර පාලනයන්

15. ක්‍රියාත්මක වෙමින් පවතින අභ්‍යන්තර පාලන පද්ධතියක් යනු කළමනාකරණ ව්‍යුහයක අත්‍යවශ්‍ය අංගයක් වේ. ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි මෙන්ම අදාළ නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ ස්ථාපිත කිරීම, ඒවාට අනුගත වීම සහතික කිරීම පිණිස ආයතන විසින් පියවර ගනු ඇතැයි අපේක්ෂාකර සිටිනු ලැබේ.

16. “Four eyes” ප්‍රතිපත්තිය (“four eyes” principle) සවිගැන්වීමට සහ ගැටුම් සහගත සම්බන්ධතාවය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනු ලැබිය යුතු ය. ඉදිරිපෙල කාර්යාල කටයුතු සහ පසුපෙල කාර්යාල කටයුතු වැනි මෙහෙයුම් සහ පාලන කර්තව්‍ය අතර ප්‍රමාණවත් කාර්යයන් වෙන් කිරීමක් සහතික කිරීම සඳහා පියවර යොදනු ලැබිය යුතු ය.

17. ආයතන විසින් ඵලදායී අභ්‍යන්තර විගණන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි. අභ්‍යන්තර විගණන කාර්යය, මණ්ඩලයේ විගණන කමිටුව වෙත සෘජුව වාර්තා කිරීමේ මාර්ගයක් සහිත ස්වාධීන කාර්යයක් විය යුතු ය. අභ්‍යන්තර විගණන කාර්යය විසින්, ස්ථාපිත ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ සීමා කිරීම් මෙන්ම අදාළ නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ වලට ආයතනය විසින් අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ආයතනයේ මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය කිරීමේ ව්‍යුහය සහ පරිචයන්හි ඵලදායීතාවය කාලීනව තක්සේරු කරනු ලැබිය යුතු ය.

18. ආයතනවල මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණ ව්‍යුහය සහ පරිචයන් බාහිර විගණන අධීක්ෂණයට යටත් වන බව ආයතන විසින් සහතික කරනු ඇතැයි අපේක්ෂාකර සිටිනු ලැබේ.

19. අනුකූලතා ක්‍රියාකාරිත්වය ආයතනයන්හි මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණ ව්‍යුහයෙහි අංගයක් වශයෙන් ආයතන විසින් ඵලදායී අනුකූලතා ක්‍රියාකාරිත්වයක් ප්‍රවර්ධනය කරනු ඇතැයි මූල්‍ය බුද්ධි ඒකකය විසින් අපේක්ෂාකර සිටිනු ලබයි. අනුකූලතා ක්‍රියාකාරිත්වය, ආයතනයේ දෛනික ව්‍යාපාරික කටයුතු සහ මෙහෙයුම් කටයුතුවල ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණභාවය සමග සමපාත විය යුතු ය. අනුකූලතා ක්‍රියාකාරිත්වය ආයතනයන්හි එදිනෙදා මෙහෙයුම් ක්‍රියාකාරකම් හි අංගයක් වන බැවින් එය අභ්‍යන්තර විගණන කාර්යයෙන් වෙන්ස් වේ.

අනුකූලතා ක්‍රියාකාරිත්වය විසින්, අදාළ නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ තුළින් උපචිත වූ ස්ථාපිත ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි, සීමා කිරීම් සහ බැඳීම් සමග ආයතනය විසින් අනුකූලව ක්‍රියාකරනු ලබන ප්‍රමාණය පිළිබඳව අඛණ්ඩ පදනමක් මත තක්සේරු කරනු ලැබිය යුතු ය. අනුකූලතා ක්‍රියාකාරිත්වයේ ඵලදායීත්වය දැඩිලෙස රඳා පවතිනුයේ මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය කිරීමට අදාළව කළමනාකරණ තොරතුරු පද්ධතිය විසින් (MIS) නිවැරදි සහ කාලීන වාර්තා උත්පාදනය කිරීමේ ඵලදායීත්වය මතය. අනුකූලතා නිලධාරියාට ප්‍රමාණවත් ජ්‍යෙෂ්ඨත්වයක් සහ දැනුවත්කමක් තිබිය යුතු මෙන්ම කාලීන නීති සහ රෙගුලාසි සමග යාවත්කාලීනව ක්‍රියා කරනු ලැබිය යුතු ය.

අවදානම් අධීක්ෂණය සහ වාර්තා කිරීම.

20. අවදානම් ඵලදායී ලෙස පාලනය කිරීම සහ අවදානම් අවම කිරීම සඳහා මුදල් විශුද්ධීකරණ අවදානම් සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම්වල ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳව විශ්වසනීය තොරතුරු සැපයීම සහ අවදානම් කළමනාකරණය කිරීම පිළිබඳව විශ්වසනීය දත්ත සපයනු ලබන්නා වූ කළමනාකරණ තොරතුරු පද්ධති ප්‍රවර්ධනය කිරීම ආයතනයට අවශ්‍ය විය හැකි ය. ආයතනයක් විසින් භාවිතා කරනු ලබන කළමනාකරණ තොරතුරු පද්ධතිය ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය සහ මෙහෙයුම් කටයුතුවල ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණභාවය සමග සමපාත විය යුතු ය. එම පද්ධති මගින් මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ස්වභාවය වෙනස් කිරීම නිරන්තරයෙන් තක්සේරු කරනු ලැබිය යුතු මෙන්ම අවදානම් අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සමග අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳ වාර්තා කිරීම ද සිදු කළ යුතු ය. උදාහරණයක් වශයෙන් ආයතනය විසින් ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි උල්ලංඝනය වී ඇත්තා වූ අවස්ථා හඳුනා ගැනීම පමණක් නොව එවැනි සියලුම සිදුවීම් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යා යුතු ය. අවදානම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන පියවර පිළිබඳ තීන්දු කිරීම සඳහා, ඔවුන්ට අවස්ථාව සැලසෙන පරිදි කළමනාකරණ තොරතුරු පද්ධතිය විසින් සියලු ව්‍යාපාරික

ඒකක සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙත කාලීන වාර්තා සපයනු ලැබිය යුතු ය. ආයතනය විසින් අවදානම් කළමනාකරණය කිරීමේ මට්ටම පෙන්වනු කිරීමත් සහ අදාළ නීති, නියෝග සහ මාර්ගෝපදේශවලින් උපවිත වන අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ සීමාවන් මෙන්ම බැඳීම් උල්ලංඝනය වන අවස්ථා නිශ්චිතව දක්වමින් සකස් කරනු ලබන වාර්තා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙත සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

පුහුණුව

21. ආයතනවල මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට එරෙහි වැඩපිළිවෙල (AML/CFT) පිළිබඳව ආයතන විසින් ස්වකීය කාර්ය මණ්ඩලය පුහුණු කරවීම සඳහා ඵලදායී වැඩපිළිවෙලක් යොදනු ඇතැයි මූල්‍ය බුද්ධි ඒකකය විසින් අපේක්ෂා කරනු ලබයි. ආයතනයේ මුදල් විශුද්ධීකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ ආවේනික අවදානම් සහ මෙම අවදානම් අවම කිරීම සඳහා ප්‍රවර්ධනය කරනු ලැබ ඇති පියවරවල ස්වභාවය පිළිබඳව කාර්ය මණ්ඩලය විසින් අවබෝධකර ගෙන සිටීම වැදගත් වේ. ආයතනයට බැඳෙන සියලුම කාර්ය මණ්ඩලය සඳහාද පුහුණුවීම් ලබාදිය යුතු අතර, එම පුහුණුව අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් විය යුතු ය. කාර්ය මණ්ඩලයට සපයනු ලබන සාමාන්‍ය පුහුණුවට අමතරව, මුදල් විශුද්ධීකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ අවදානම්වල සන්ධර්භය අනුව ඔවුන්ගේ වැඩ කටයුතුවල ස්වභාවය පිළිබඳ කාර්ය මණ්ඩලයේ යම් විශේෂිත වර්ගීකරණය සඳහා ඉලක්කගත පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු ය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සඳහාද මුදල් විශුද්ධීකරණයට/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට එරෙහිවීම් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබිය යුතු ය.

මුදල් විශුද්ධීකරණ අවදානම්/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් තක්සේරු කිරීම - මාර්ගෝපදේශයන්

22. මූල්‍ය ආයතනයක් විසින් මුදල් විශුද්ධීකරණ අවදානම්/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් තක්සේරු කිරීම සඳහා වූ ක්‍රමවේදයක් පහත සඳහන් මාර්ගෝපදේශ සමූහය මගින් දක්වනු ලැබේ. මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම අනිවාර්ය නොවන නමුත්, එක් එක් මූල්‍ය ආයතනය විසින් ස්වකීය මුදල් විශුද්ධීකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ අවදානම් සංකීර්ණ ලෙස තක්සේරු කිරීමක් සිදුකල යුතු බවටත්, උචිත අවදානම් කළමනාකරණ ක්‍රියාවලි ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු බවටත් මූල්‍ය බුද්ධි ඒකකය විසින් නියම කරනු ලැබේ.

I. අවදානම් සහගත බව හඳුනා ගැනීම

23. මූල්‍ය ආයතන විසින් මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා නිරාවරණය විය හැකි ගනුදෙනුකරුවන් සහ ගනුදෙනු වර්ග ඇතුළු ආයතනවල ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය හඳුනාගැනීම සඳහා උචිත පියවර ගත යුතු අතර එසේ ක්‍රියා කිරීමේ දී, ජාතික මුදල් විශුද්ධීකරණ සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් තක්සේරු කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව¹ පිළිබඳ සැලකිල්ලට ගනු ලැබිය යුතු ය. ආයතන විසින් මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා හේතුවිය හැකි ස්වකීය ව්‍යාපාරික කටයුතුවල අවදානම් සාධක හඳුනා ගැනීමේ දී පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳව සලකා බලනු ලැබිය යුතු ය.

(i) ව්‍යාපාරයේ ස්වභාවය, ප්‍රමාණය සහ සංකීර්ණභාවය.

මූල්‍ය ආයතනයක් මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම කෙරෙහි අවදානම් සහගත බව හා ආකර්ශනීය බව පිළිබඳ සලකා බැලීමේ දී, එහි ප්‍රමාණය සහ සංකීර්ණභාවය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. උදාහරණයක් වශයෙන් මහා පරිමාණ මූල්‍ය ආයතනයක් සුළු පරිමාණ මූල්‍ය ආයතනයකට වඩා ස්වකීය ගනුදෙනුකරුවන් පෞද්ගලිකව හඳුනාගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්වයි.

එමෙන්ම, අන්තර්ජාතික මෙහෙයුම් ක්‍රියාකාරකම් සිදු කරනු ලබන මූල්‍ය ආයතනයක් විසින්, දේශීයව මෙහෙයුම් කටයුතු සිදුකරන ව්‍යාපාරයකට වඩා මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා වඩා වැඩි අවස්ථාවන් පැවතිය හැකිය.

(ii) ව්‍යාපාරය විසින් සපයනු ලබන නිෂ්පාදිත සහ සේවා.

ආයතන විසින් සපයනු ලබන ඇතැම් නිෂ්පාදිත සහ සේවා, මුදල් විශුද්ධීකරණය/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සම්බන්ධයෙන් වැඩි ආකර්ශනයක් දක්වයි. ආයතන විසින් සපයනු ලබන නිෂ්පාදිත සහ සේවා, මුදල් විශුද්ධීකරණය සඳහා/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සම්බන්ධයෙන් යොමුවේ ද නැතහොත් වැඩි ආකර්ශනයක් දක්වන්නේ ද යන්න පිළිබඳ සලකා බැලීමේ දී, පහත දැක්වෙනුයේ මූල්‍ය ආයතන විසින් පොදුවේ සපයනු ලබන නිෂ්පාදිත සහ සේවා තුළින් ජනිත වන මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනාගනු ලබන දර්ශක පිළිබඳ ලැයිස්තුවක් වේ. (විස්තරාත්මක නොවූ)

- ප්‍රමුඛතාවය ලබාදීම මගින් හෝ වරප්‍රසාද ලබාදීම මගින් සිදුකරනු ලබන පුද්ගලික බැංකු සේවා
- ණය පත්/ හරපත් සහ වෙනත් උෞන පූර්ණ (top-up) කාඩ්පත්
- ප්‍රතිමුඛ ව්‍යාපාරික සම්බන්ධතා හෝ ගනුදෙනු
- හඳුනා නොගත් හෝ සම්බන්ධතාවයක් නොමැති පාර්ශව වලින් ලැබෙන ගෙවීම්
- හඳුන්වාදෙනු ලබන යම් නව නිෂ්පාදිත සහ සේවා
- වරින් වර පැමිණෙන ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන සේවා
- දුරකථන බැංකු සේවා
- එක් වාරිකයක් පමණක් ගෙවන රක්ෂණ ඔප්පුව

1. මෙම වාර්තාවේ පිටපතක් FIU හි වෙබ් අඩවියෙන් ලබාගත හැක.
http://www.fiusrilanka.gov.lk/docs/other/sri_lanka_NRA_on_ML_2014_sanitized-report.pdf

(iii) මූල්‍ය ආයතනයන්හි ගනුදෙනුකරුවන් වර්ග

ගනුදෙනුකරුවන් මගින් උපචිත වන මුදල් විශුද්ධීකරණ සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනාගැනීම සඳහා වූ (සම්පූර්ණ ලැයිස්තුවක් නොවන) උදාහරණ කීපයක් පහත ලැයිස්තුගත කර තිබේ.

මුදල් විශුද්ධීකරණය/ක්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ වැඩි අවදානමක් පෙන්නුම් කරනු ලබන ගනුදෙනුකරුවන් වර්ග සඳහා පහත දැක්වෙන ගනුදෙනුකරුවන් ඇතුළත් වේ:-

- මහා පරිමාණ ගනුදෙනුවක්/ගනුදෙනු පවත්වාගෙන යෑම සඳහා අපේක්ෂා කරනු ලබන අලුත් ගනුදෙනුකරුවන්.
- මූල්‍ය ආයතනය සමග ප්‍රතිමුඛ ආකාරයෙන් ව්‍යාපාර කටයුතු වලට එළැඹෙන ගනුදෙනුකරුවන්.
- තීරණය කරනු ලබන මුදල් සීමාවට වඩා ඉහළින් වූ ගනුදෙනුවල යෙදී සිටින බැංකුවේ නොවන හෝ එක් වරක් පමණක් ගනුදෙනුකරනු ලබන ගනුදෙනුකරුවන් (මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ නිශ්චිතව දක්වා ඇති හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල හෝ මූල්‍ය ආයතනවල අභ්‍යන්තර පාලනවල නිශ්චිතව දක්වා ඇති)
- කිසිදු දෘෂ්‍යමාන මූල්‍ය ප්‍රතිලාභ පිරිනමනු නොලබන සංකීර්ණ ව්‍යාපාරික ව්‍යුහයන් භාවිත කරනු ලබන ගනුදෙනුකරුවන්.
- එකම තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරනු ලබන ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවන් සමූහයක්.
- දේශපාලන සම්බන්ධතා වලට නිරාවරණය වූ තනතුරු දරන්නා වූ ගනුදෙනුකරුවන් (PEP)
- විශාල මුදල් ප්‍රමාණයක් යොදා ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්.
- අනන්‍යතාවය පරීක්ෂා කිරීමට අපහසුවන්නා වූ ගනුදෙනුකරුවන්.
- භාවිත කරන ලද සහ/හෝ කුඩා නාමික තෝට්ටු විශාල ප්‍රමාණයක් ගෙන එනු ලබන ගනුදෙනුකරුවන්.
- අසාමාන්‍ය අවස්ථානුගත කරුණු යටතේ ස්වකීය ව්‍යාපාරික සම්බන්ධතා හෝ ගනුදෙනු පවත්වනු ලබන ගනුදෙනුකරුවන් එනම් උදාහරණයක් වශයෙන්:- මූල්‍ය ආයතනය සහ ගනුදෙනුකරුවන්ගේ ස්ථානගත වීම අතර සැලකිය යුතු සහ පැහැදිලි කළ නොහැකි භූගෝලීය දුරක් පැවතීම, විවිධ ආයතන සමග නිරන්තරයෙන් සහ පැහැදිලි කළ නොහැකි පරිදි ගිණුම් සංවලනය වීම, විවිධ භූගෝලීය ස්ථානගත වීම් ඇති ආයතන අතර නිතරම සහ පැහැදිලි කළ නොහැකි පරිදි අරමුදල් වලනය වීම.
- අනේවාසික ගනුදෙනුකරුවන්.
- හිමිකාරත්ව ව්‍යුහය අසාමාන්‍ය වන්නා වූ සහ අතිශයින් සංකීර්ණ වන්නා වූ ආයතනික ගනුදෙනුකරුවන්.
- ධන සම්පත්වල ප්‍රභවය සහ/හෝ අරමුදල්වල මූලාශ්‍රය පහසුවෙන් තහවුරුකර ගත නොහැකි වූ හෝ විගණන සලකුණු බිඳ වැටී ඇති බව සහ/හෝ අනවශ්‍ය ලෙස විගණන සලකුණු මාර්ග සකස්කර ඇති බව පෙනී යන්නා වූ ගනුදෙනුකරුවන්.
- ලාභ නොලබන සංවිධාන වන්නා වූ ගනුදෙනුකරුවන්.
- ගණකාධිකාරීවරුන්, නීතිඥවරුන් හෝ වෙනත් වෘත්තිකයන් වැනි "Gate Keepers" හරහා හෝ ඔවුන් විසින් හඳුන්වාදෙනු ලබන ව්‍යාපාර පවත්වනු ලබන ගනුදෙනුකරුවන්.
- ජාතික හෝ ආංශික අවදානම් තක්සේරු කිරීම්වල දී හඳුනාගෙන ඇති ඉහළ අවදානමක් සහිත ගනුදෙනුකරුවන් වර්ග.

(iv) මූල්‍ය ආයතන විසින් ගනුදෙනුකරනු ලබන රටවල්.

මුදල් විශුද්ධීකරණය/ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ ඉහළ අවදානම් සාධක වශයෙන් මූල්‍ය ආයතන විසින් පහත දැක්වෙන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතු ය:-

- එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීම් හෝ ඒ හා සමාන ක්‍රියාමාර්ග වලට යටත්වන ඕනෑම රටක්.
- මූල්‍ය කාර්ය සාධක බලකාය වැනි (FATF) විශ්වසනීය මූලාශ්‍ර විසින් හඳුනාගනු ලබන ප්‍රමාණවත් මුදල් විශුද්ධීකරණයට (AML) සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට එරෙහි (CFT) ප්‍රමාණවත් පද්ධතියක් නොමැති යම් රටක්.
- විශ්වසනීය මූලාශ්‍ර විසින් හඳුනාගෙන ඇති සැලකිය යුතු මට්ටමක, බදු උල්ලංඝනය කිරීමක්, දූෂණයක් හෝ වෙනත් අපරාධ ක්‍රියාවක් සහිත යම් රටක්.
- ක්‍රස්තවාදය සඳහා මුදල් සපයනු ලබන රටක් වශයෙන් (TF) විශ්වසනීය මූලාශ්‍ර මගින් හඳුනාගෙන ඇති යම් රටක්.
- බදු පාරාදීස (Tax Havens) වශයෙන් විශ්වසනීය මූලාශ්‍ර මගින් හඳුනාගෙන ඇති යම් රටක්.

(v) මූල්‍ය ආයතනයක් මගින් භාවිතා කරන බෙදා හැරීමේ ක්‍රම හෝ මාර්ග.

මූල්‍ය ආයතනයක් විසින් ස්වකීය නිෂ්පාදිත හෝ සේවා බෙදා හරිනු ලබන ක්‍රමය මගින් මුදල් විශුද්ධීකරණය/ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා ආයතනය ගොදුරුවීම කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබයි.

පහත දැක්වෙනුයේ ව්‍යාපාරික බෙදා හැරීමේ ක්‍රම හෝ මාර්ග සමග සම්බන්ධවී පවතින මුදල් විශුද්ධීකරණය/ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනා ගැනීම සඳහා උපකාර විය හැකි (සම්පූර්ණ නොවන ලැයිස්තුවක්) යම් දර්ශක වේ.

- ගිණුම් හිමියාගේ/ ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අභියෝගයක් වන්නා වූ (තැපැල් මගින්, දුරකථනය මගින්, අන්තර්ජාලය මගින්) ප්‍රතිමුඛ ගනුදෙනුකරුවන්.
- ගනුදෙනුකරුවන් සමග සෘජු නොවන සම්බන්ධතා පැවැත්වීම. (අතරමැදියන්, “Gate Keepers” හා සමුච්චිත ගිණුම් හරහා).

II අවදානම් තක්සේරු කිරීම.

24. අන්තර්ගත වී ඇති තර්ජන පිළිබඳ හඳුනාගැනීමෙන් පසුව, මුදල් විශුද්ධීකරණය/ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ඇතිවීමේ ප්‍රවණතාව (අවදානමක් ඇතිවීමේ හැකියාව) සහ බලපෑම (අවදානම් අවස්ථාවක් සිදු වුවහොත් ඇතිවන පාඩුවේ සහ

අලාභයේ ප්‍රමාණය) පිළිබඳව මූල්‍ය ආයතන විසින් තක්සේරුකර තීරණය කිරීම අවශ්‍ය වන්නේ ය. සිදුවීමක් සමග සම්බන්ධවී ඇති අවදානම, සිදුවීමක් සිදුවීමේ හැකියාව සහ එමගින් සිදුවිය හැකි අලාභ හානිවල බරපතලභාවයේ සංයෝගයක් වේ.

සිදුවීමක් සිදුවීමට ඇති හැකියාවේ පරිමාණය

25. සිදුවීමක් සිදුවීමට ඇති හැකියාවේ පරිමාණයක් යන්නෙන් යම් නිශ්චිත අවදානමක් තක්සේරු කිරීම සඳහා ව්‍යාපාරයක දී සිදුවන මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමක් ඇතිවීමේ හැකියාව අදහස් වේ. මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමක් ඇතිවීමේ හැකියාවන්හි මට්ටම් තුනක් පහත දක්වා ඇති නමුත් මූල්‍ය ආයතන සඳහා ඔවුන්ගේ අවස්ථානුගත කරුණු වෙනුවෙන් අවශ්‍ය වන බොහෝ පරිමාණ තිබිය හැකි ය.

- (i) බොහෝ දුරට සිදුවිය හැකි-සම්පූර්ණයෙන්ම වාගේ නිශ්චිත (very likely – almost certain);
- (ii) සිදුවිය හැකි - ඉහළ සම්භාවිතාවයක් ඇති (likely – high probability);
- (iii) සිදුවීමේ හැකියාව අඩු - අඩු සම්භාවිතාවක් ඇති එහෙත් සිදු නොවීමක් ද නොමැති (unlikely – low probability, but not impossible)

බලපෑම් පරිමාණය.

26. බලපෑමක් යන්නෙන්, මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමක් සිදු වුවහොත්, සිදුවීමට ඉඩකඩ ඇති හානියක බරපතල බව අදහස් වේ. විය හැකි බලපෑමක් හෝ ප්‍රතිවිපාක තක්සේරු කිරීමේ දී, ව්‍යාපාරයට අදාළ කරුණු පරාසයක් තුළින් තක්සේරු කිරීම සිදුකළ යුතු ය. පහත සඳහන් කරුණු දීර්ඝ විස්තර සහිත කරුණු නොවේ. මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ බලපෑම් සිදුවීම, තනි පුද්ගල මූල්‍ය ආයතනය සහ එහි ව්‍යාපාරික අවස්ථානුගත කරුණු මත පදනම්ව, පහත දැක්වෙන කරුණු අනුව ශ්‍රේණිගත කිරීම හෝ විමසා බැලීම කරනු ලැබිය හැකි ය:- එනම්:-

- (i) වෙළඳපල පිළිබඳ අවබෝධ කර ගැනීම් (උදාහරණ වශයෙන් ආයෝජකගේ විශ්වාසය බිඳ වැටීම) සහ කීර්ති නාමයට අදාළ හෝ නියාමනය කරනු ලබන ආයතන විසින් පනවනු ලබන (ව්‍යාපාර බලපත්‍ර අභිමිච්චමක් හෝ අන්තිටුවීමක් වැනි) දඩ මුදල් හෝ වෙනත් සම්බාධක මගින් සිදුවන මූල්‍ය පාඩුව ව්‍යාපාරයට කෙසේ බලපාන්නේ ද යන්න
- (ii) ත්‍රස්තවාදියකුගේ හෝ ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් සඳහා යම් නිශ්චිත ගනුදෙනුවක් දායකවන බව පෙනී යන අවදානමක්
- (iii) යම් නිශ්චිත ගනුදෙනුවක් මගින්, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති යම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා අරමුදල් භාවිත කරනු ලබන අවදානමක්
- (iv) වැදගත් වාණිජ සම්බන්ධතා අභිමිච්චම හේතු වියහැකි හෝ ගනුදෙනුකරුවන්ගේ හෝ කොටස් හිමියන්ගේ/ආයෝජකයන්ගේ ප්‍රජාව විසින් මගහැරීමට හේතු වියහැකි (අනුරූප ගිණුම් වැනි) යම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා එමගින් ආධාරකර ඇති බවට, විමර්ශනය වී ඇති බවට, පරිශීලනය කර ඇති බවට හෝ අන්‍යාකාරයකින් හැඟවී ඇති බවට අනාවරණය වුවහොත්, මූල්‍ය ආයතනයේ කීර්ති නාමයට එය බලපාන ආකාරය

27. මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම මගින් මූල්‍ය ආයතන වෙත සිදුවන බලපෑමේ මට්ටම් තුනක් උදාහරණයක් වශයෙන් පහත සඳහන් කර ඇත. එසේ වුව ද, ආයතනවල ව්‍යාපාරික ක්‍රමය/ ක්‍රියාකාරකම් සමග හොඳින් ගැලපෙන ආකාරයට ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේ දී/ ගනුදෙනු කිරීමේදී, ආයතනයට ගැලපෙන පරිදි මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන මගින් අපේක්ෂා කර සිටිනු ලැබේ.

- (i) ප්‍රධාන (Major) මූල්‍ය ආයතන වසා දැමීමට, ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට, නියාමන සම්බාධක පැනවීමට හේතු විය හැකි හෝ ව්‍යාපාරික කටයුතු මත සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි වන ආකාරයට ආයතනයේ කීර්තිනාමයට හානි විය හැකි ප්‍රධාන සැලකිය යුතු ප්‍රතිවිපාක
- (ii) මධ්‍යස්ථ (Moderate) ව්‍යාපාරයට සහ එහි කීර්තිනාමයට සැලකිය යුතු හානියක් සිදු විය හැකි මධ්‍යස්ථ බලපෑමක්.
- (iii) සුළු (Minor) මූල්‍ය ආයතනය සම්බන්ධ සුළු හෝ නොසලකා හැරිය හැකි ප්‍රතිවිපාක හෝ බලපෑම.

28. අවදානම සිදුවීමට ඇති හැකියාව සහ බලපෑම් පරිමාණය මත පදනම්ව, මූල්‍ය ආයතන විසින් සමස්ථ අවදානම් අගය පිළිබඳ තක්සේරු කළ යුතු බවට අවධාරණය කරනු ලැබේ. තීරණ ගැනීම සඳහා සහ සමස්ථ අවදානම කලමණාකරනය සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ලැබිය යුතු ද යන්න තීරණය කිරීමේ දී ශ්‍රේණිගත අවදානම් ප්‍රමාණයන් භාවිත කරනු ලැබිය හැකි ය. යෝජිත අවදානම් ශ්‍රේණිගත කිරීමේ ප්‍රභවයක්, අවදානම් ආකෘතියේ දැකගත හැකි වේ. (I වන ඇමුණුම)

එසේ වුව ද, මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් තක්සේරු කිරීමේ දී, හඳුනා ගැනීමේ දී සහ ප්‍රමාණගත කිරීමේ දී ආයතනගත ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ආයතන දිරිගන්වනු ලැබේ. අනුගමනය කරනු ලබන ක්‍රමවේදයට අමතරව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් සහ ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති මගින් නියමකර ඇති ආකාරයට, ආයතන විසින් මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ඵලදායී ලෙස හඳුනා ගැනීම, තක්සේරු කිරීම, අධීක්ෂණය කිරීම, පාලනය කිරීම සහ අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රවර්ධනය කර ක්‍රියාත්මක කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් ආයතන වෙත නියමකර සිටිනු ලැබේ.

- (i) සීමාන්තික (Extreme) - අවදානම සිදුවිය හැකිවීම ඉතා ඉහළ මට්ටමක පැවතීම සහ/හෝ මූල්‍ය ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය සහ කීර්තිනාමය ඇතුළුව මූල්‍ය ආයතනය මත එමගින් ඉතා අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකිවීම.
 ප්‍රතිචාරය : ගනුදෙනුව සිදුවීමට ඉඩ නොහැරීම/ හෝ ගනුදෙනුකාර සම්බන්ධතාවය ඇති වීමට ඉඩ නොදීම. වැඩිදියුණු කරන ලද නිසි උද්යෝගය වැනි අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග හරහා පිළිගත හැකි මට්ටමකට අවදානම අඩු කිරීම කළ යුතු ය.

- (ii) ඉහළ (High) - අවදානම සිදුවිය හැකි බවක් පැවතීම සහ/හෝ අහිතකර ප්‍රතිඵල සිදුවීමේ ප්‍රවණතාවක් තිබීම.
ප්‍රතිචාරය : වැඩිදියුණු කරන ලද නිසි උද්යෝගය වැනි අවදානම් අවම කිරීම හරහා අවදානම අඩු කරනු ලබන තෙක්, ගනුදෙනුව සඳහා/ගනුදෙනුකාර සම්බන්ධතාවය සඳහා ඉඩ නොදිය යුතු ය.
- (iii) මධ්‍යම (Medium) අවදානම සිදුවිය හැකි බව මධ්‍යස්ථ මට්ටමක පැවතීම සහ/ හෝ මධ්‍යස්ථ ප්‍රතිඵල සිදුවිය හැකිවීම.
ප්‍රතිචාරය : අවදානම අවම කිරීම: නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම සහ වෙනත් නියම කිරීම් අදාළ කර ගැනීම.
- (iv) පහළ (low) අවදානම සිදුවිය නොහැකි බවක් සහ/හෝ සුලු හෝ නොසලකා හැරිය හැකි ප්‍රතිඵල සිදුවිය හැකි බවක් තිබීම.
ප්‍රතිචාරය : අවදානම අවම කිරීම: සරල කරන ලද ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම සහ වෙනත් නියම කිරීම් අදාළ කර ගැනීම.

III අවදානම් අවම කිරීම.

29. මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරු පිළිබඳව, නිෂ්පාදිත/සේවා, බෙදා හැරීමේ ක්‍රමවේදයන් පිළිබඳව මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ අවදානම් සහ භූගෝලීය කලාපයට ආශ්‍රිත වන අවදානම් තක්සේරු කර ඇති අවස්ථාවක දී, ආයතනය විසින් අවදානම් කළමනාකරණය කිරීම සඳහා සහ අවම කිරීම සඳහා ක්‍රමෝපාය, ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු ය.

අවදානමක් අඩු කිරීමක් හෝ අවම කිරීමක් පිළිබඳ උදාහරණ පහත දැක්වේ:

- (i) ඉහළ අවදානම් සහිත නිෂ්පාදිත හෝ බෙදා හැරීමේ ක්‍රමවේද පිළිබඳ ගනුදෙනුවල සීමාවන් සකස් කිරීම.
- (ii) ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන්, නිෂ්පාදිත, සේවා හෝ බෙදාහැරීමේ ක්‍රමවේද පිළිබඳ කළමනාකරණය විසින් අනුමත කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීම.
- (iii) විවිධ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කර ගැනීමේ ක්‍රමවේද මෙන්ම වැඩිදියුණු කළ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ නියමයන් අදාළ කර ගැනීම ද ඇතුළුව අවදානම් ශ්‍රේණිගත කිරීමේ සහ ඉහළ සහ පහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන් සඳහා විවිධ නියම කිරීම් අදාළ කර ගැනීම.
- (iv) ඉහළ අවදානම් සහිත රටක් සමග ගනුදෙනු කිරීමට කැමැත්තක් දක්වනු ලබන ගනුදෙනුකරුවන් හෝ ආයතනයේ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ගනුදෙනුකරු සමග ව්‍යාපාර සම්බන්ධතාවයකට ඇතුළුවීමේ ප්‍රතිපත්තිය මත පදනම් වන ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන් සමග ගනුදෙනු කිරීමට අපේක්ෂා කරනු ලබන ගනුදෙනුකරුවන් පිළි නොගැනීම.

අවදානම් කළමනාකරණ ක්‍රමෝපාය.

30. මූල්‍ය ආයතන විසින් ස්වකීය අවදානම් කළමනාකරණ ක්‍රමෝපායවල කොටසක් වශයෙන්, පහත සඳහන් සංරචක ද අනුගමනය කරනු ලැබිය යුතු ය:

- (i) මූල්‍ය ආයතනයේ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ දී මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණ අරමුණු සකස් කර ක්‍රියාත්මක කරනු ලැබිය යුතු අතර එම අරමුණු ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම ද සිදුකළ යුතු ය.
- (ii) මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් පැහැදිලිව අර්ථ දක්වන ලද කළමනාකරණ වගකීම් සහ වගවීම් ක්‍රියාත්මක කළ යුතුය.
- (iii) මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය සමග බැඳුණු කාර්යයන් ඉටු කිරීමේ දී ප්‍රමාණවත් කාර්ය මණ්ඩල සම්පත් සපයනු ලැබිය යුතු ය.
- (iv) මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් (ML/TF අවදානම්) කළමනාකරණ පද්ධති මට්ටමේ සිට අධ්‍යක්ෂ මණ්ඩල හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව මට්ටම දක්වා කාර්ය මණ්ඩල වාර්තා කිරීම් අංශ (reporting lines) හඳුන්වාදිය යුතුය. එම පද්ධතිය අධීක්ෂණය කිරීම පිළිබඳ වගකිවයුතු මණ්ඩල සාමාජිකයන් හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වෙත සෘජු ප්‍රවේශවීමේ හැකියාවක් තිබිය යුතුය.
- (v) මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා නිරාවරණය විය හැකි ලෙස හඳුනාගෙන ඇත්තා වූ යම් නිෂ්පාදිත සහ සේවා, ගනුදෙනුකරුවන් සහ බෙදා හැරීමේ මාර්ග සඳහා කාර්ය පටිපාටිය පාලනයන් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය.
- (vi) සියලුම මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති ලේඛනගත කරනු ලැබිය යුතු අතර මෙම ප්‍රතිපත්ති යාවත්කාලීනව තබනු ලබන බවට සහ ආයතනයේ කටයුතු සහ ආයතන විසින් පවත්වනු ලබන අවදානම් තක්සේරු කිරීම්වල දී අත්කරගනු ලැබූ අනාවරණය කිරීම්වල විෂය පථය සහ ස්වභාවය පෙන්නුම් කරමින් එම ප්‍රතිපත්ති නොකඩවා අධීක්ෂණය කරනු ලබන බවට සහතික විය යුතු ය. මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම ඇතුළුව, එම ප්‍රතිපත්ති මගින් අනුකූලව ක්‍රියා නොකිරීමට අදාළ ක්‍රියාවලියන් හඳුනා ගැනීම ද සිදුකළ යුතු වේ.
- (vii) සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම ඇතුළුව මූල්‍ය ආයතනය හරහා මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා විශේෂීකරණය වූ උචිත පුහුණු වැඩසටහන් ලබාදිය යුතු ය.
- (viii) මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය කිරීම සඳහා සවිස්තරාත්මක සහ නිවැරදි මූල්‍ය, මෙහෙයුම් සහ අනුකූලතා දත්ත සපයනු ලබන්නා වූ ඵලදායී තොරතුරු කළමනාකරණ පද්ධතියක් ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු ය.

වැඩිදියුණු කළ සහ සංකීර්ණ කළ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර

31. මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම් ඉතා ඉහළ වන්නා වූ සහ ගනුදෙනුකරුවන් පිළිබඳ වැඩිදියුණු කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර ගනු ලැබිය යුතු සහ මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම් අඩු වන්නා වූ ගනුදෙනුකරුවන් පිළිබඳ සංකීර්ණ ගත කළ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර ගනු ලැබිය හැකි අවස්ථා දක්නට ලැබේ. මෙම වැඩිදියුණු කළ සහ සංකීර්ණගත කරන ලද ක්‍රියාමාර්ග පහත දක්වා ඇත.

ඉහළ අවදානම් ගනුදෙනුකරුවන්/ ගනුදෙනු පිළිබඳ වැඩිදියුණු කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාමාර්ග

32. සෑම මූල්‍ය ආයතනයක් විසින් ම, කිසිදු ගමය ආර්ථික හෝ තෛතික අරමුණක් නොමැති සියලු සංකීර්ණ, අසාමාන්‍ය මහා පරිමාණ ගනුදෙනුවල පසුබිම සහ අරමුණ මෙන්ම ගනුදෙනුවල සියලු අසාමාන්‍ය ක්‍රමවේද පිළිබඳ හැකිතාක් සාධාරණ ප්‍රමාණයකට පරීක්ෂා කර ලේඛනගත කරනු ලැබිය යුතු ය. මුදල් විශුද්ධීකරණ/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ඉතා වැඩිවන අවස්ථාවක දී, ඉහළ අවදානම් සහිත ව්‍යාපාරික සම්බන්ධතා සම්බන්ධයෙන් මූල්‍ය ආයතන විසින් පහත සඳහන් කරුණු අන්තර්ගතවන වැඩිදියුණු කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය.

- (i) ගනුදෙනුකරු සම්බන්ධයෙන් අමතර තොරතුරු ලබාගෙන එම තොරතුරු තහවුරු කර ගැනීම. (උදාහරණ:- රැකියාව, වත්කම් ප්‍රමාණය සහ පොදු දත්ත ගබඩා, අන්තර්ජාල පරීක්ෂා කිරීම් වැනි දේ හරහා ලබාගන්නා තොරතුරු)
- (ii) ගනුදෙනුකරුගේ සහ ප්‍රතිලාභී අයිතිකරුගේ (Beneficial Owner) හඳුනාගැනීමේ දත්ත නිතරම යාවත්කාලීන කිරීම.
- (iii) ව්‍යාපාරික සම්බන්ධතාවයේ අපේක්ෂිත ස්වභාවය පිළිබඳ අතිරේක තොරතුරු ලබාගෙන තහවුරුකර ගැනීම.
- (iv) ගනුදෙනුකරුගේ අරමුදල් මූලාශ්‍ර හෝ සම්පත් මූලාශ්‍ර පිළිබඳ තොරතුරු ලබාගෙන එම තොරතුරු තහවුරු කර ගැනීම.
- (v) සිදුකල හෝ සිදු කිරීමට අපේක්ෂිත හෝ ඉටුකරන ලද ගනුදෙනු සඳහා වූ හේතු පිළිබඳව තොරතුරු ලබාගෙන එම තොරතුරු තහවුරු කර ගැනීම.
- (vi) ව්‍යාපාරික සම්බන්ධතාවය ආරම්භ කිරීම සඳහා හෝ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් අනුමැතිය ලබා ගැනීම.
- (vii) ව්‍යාපාරික සම්බන්ධතාවය පිළිබඳ වැඩිදියුණු කරන ලද අධීක්ෂණය කිරීමක් සඳහා අදාළ කරගනු ලබන පාලනයන් ප්‍රමාණය සහ කාලය ලබා ගැනීම වැඩිකිරීමක් මගින් සහ තවදුරටත් අධ්‍යයනයක් අවශ්‍ය වන්නා වූ ගනුදෙනු රටාවන් තෝරා ගැනීමක් සිදුකල යුතුය.
- (viii) බැංකුවක් සමග ගනුදෙනුකරුගේ නමින් වූ ගිණුමක් හරහා පළමුව ගෙවීම සිදුකරන ලෙස නියම කිරීමේ දී, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ප්‍රමිතිවලට යටත්වීම.

අඩු අවදානම් සහිත ගනුදෙනුකරුවන්/ ගනුදෙනු සඳහා වූ සරල කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර (CDD පියවර)

33. මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් ඉතා අඩු මට්ටමක් පවතින අවස්ථාවක දී, රෙගුලාසිවලට යටත්ව, අඩු අවදානමේ ස්වභාවය පිළිබඳ සැලකිල්ලට ගනු ලබන ගනුදෙනුකරුවන්ට සරල කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර පැවැත්වීම සඳහා මූල්‍ය ආයතන වෙත ඉඩ දෙනු ලැබේ. සරල කරන ලද ක්‍රියාමාර්ග, පහළ අවදානම් සාධක සමග ගැලපිය යුතු ය. (උදා:- සරල කරන ලද ක්‍රියාමාර්ග ගනුදෙනුකරුගේ ප්‍රතිග්‍රහණ ක්‍රියාමාර්ග සඳහා හෝ අඛණ්ඩව පවතින නියාමන කටයුතු වල දෘෂ්ටිත් සඳහා පමණක් සම්බන්ධිත විය යුතු ය.

ගත හැකි පියවර පිළිබඳ උදාහරණ:-

- (i) ව්‍යාපාරික සම්බන්ධතාවය පිහිටුවා ගැනීමෙන් පසුව, ගනුදෙනුකරුගේ සහ ප්‍රතිලාභී අයිතිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම (ප්‍රමාද වූ තහවුරු කර ගැනීම).
- (ii) ගනුදෙනුකරු හඳුනා ගැනීම සහ එය යාවත්කාලීන කිරීමේ වාර ගණන අඩු කිරීම.
- (iii) සාධාරණ මූල්‍ය සීමාවන් මත පදනම්ව, ක්‍රියාත්මකව පවතින අඛණ්ඩ නියාමන සහ ගනුදෙනුවල සියුම් පිරික්සුම් අඩු කිරීම.
- (iv) ව්‍යාපාරික සම්බන්ධතාවයේ අරමුණ සහ අපේක්ෂිත ස්වභාවය අවබෝධකර ගැනීම සඳහා විශේෂිත තොරතුරු රැස්කර නොගැනීම හෝ නිශ්චිත ක්‍රියාමාර්ග නොගැනීම මෙන්ම, එහෙත් සිදුකරන ලද ගනුදෙනුවල වර්ගය හෝ ව්‍යාපාරික සම්බන්ධතාවය මගින් අරමුණ සහ ස්වභාවය අනුමාන කිරීම.

34. මුදල් විශුද්ධීකරණය/ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ සැකයක් පවතින අවස්ථාවක දී හෝ විශේෂිත ඉහළ අවදානම් සිදුවීම් අදාළ වන අවස්ථාවක දී, ගනුදෙනුකරුවන් පිළිබඳ සරල කරන ලද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග අනුගමනය කරනු නොලැබේ.

සමස්ත මුදල් විශුද්ධීකරණය / ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම්

විය හැකි බව (likelihood)	ඉතා ඉහළ වියහැකි බව (very likely)	මධ්‍යස්ථ Medium	ඉහළ High	සීමාන්තික Extreme
	විය හැකියාව (likely)	පහළ Low	මධ්‍යස්ථ Medium	ඉහළ High
	විය හැකියාවක් නොමැති බව (unlikely)	පහළ Low	පහළ Low	මධ්‍යස්ථ Medium
		සුළු (Minor)	මධ්‍යස්ථ (Moderate)	ප්‍රධාන (Major)
බලපෑම (Impact)				

මාර්ගෝපදේශ අංක 02/18

2018 අප්‍රේල් 18

යොමු අංකය : 037/08/001/0005/017

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 2 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ කැසිනෝ සහ සුදු ගෙවල් සඳහා වන මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2018 අංක 01 දරන නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමඟ එක්ව කියවිය යුතුය.

ඩී.එම්. රූපසිංහ

අධ්‍යක්ෂ

මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 අංක 2 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ කැසිනෝ සහ සුදු ගෙවල් සඳහා වන මාර්ගෝපදේශ

I වන කොටස

හැඳින්වීම

- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (මෙහි ගනුදෙනු මින්මතු "FTRA" යනුවෙන් සඳහන් කරනු ලබන) යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරමින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2018.01.10 දින අංක 2053/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් සඳහා අදාළ වන්නා වූ 2018 අංක 1 දරන නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති නිකුත් කරන ලදී.
- ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ (CDD) රීතිවල විස්තර කර ඇති ආකාරයට, තම ගනුදෙනුකරුවන් මූල්‍යමය ගනුදෙනුවල යෙදී සිටින අතරතුර දී අන්තර්ජාලය මගින් එවැනි යම් ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තකු ද ඇතුළුව කැසිනෝ, සුදු ගෙවල් හෝ ලොතරැයි (මෙහි මින්මතු ආයතනය (ආයතන) යනුවෙන් සඳහන් කරනු ලබන) සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ විය යුතුය.
- මුදල් විශුද්ධීකරණය (ML) සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ (TF) අවදානම් හඳුනාගැනීමේ, තක්සේරු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.
- මෙම මාර්ගෝපදේශවල කාර්ය සඳහා, පද සම්බන්ධය අනුව, අනුරූපයක් අවශ්‍ය වේ නම් මිස AML/CFT යන්නෙන් - මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති පරිදි මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ/හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම අදහස් වේ.
 "CDD" යන්නෙන් - ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම අදහස් වේ.
 "EFT" යන්නෙන් - විද්‍යුත් මුදල් ප්‍රේෂණ ගනුදෙනු අදහස් වේ.

"FATF" යන්නෙන් - මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ විශ්වීය ප්‍රතිපත්ති සම්පාදකයා වූ මූල්‍ය කාර්ය සාධක බලකාය අදහස් වේ.

"FIU" යන්නෙන් - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ කාර්ය සඳහා නම්කර ඇත්තා වූ [2006/03/23 දින අංක 1437/24 දරන (අතිවිශේෂ) ගැසට් පත්‍රය] සහ එකී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පැවරී ඇත්තා වූ මූල්‍ය බුද්ධි ඒකකය අදහස් වේ.

"ML" යන්නෙන් - 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ අර්ථ නිරූපණය කර ඇති සහ ඒ යටතේ දඬුවම් ලැබිය යුතු වන්නා වූ මුදල් විශුද්ධීකරණ වරද අදහස් වේ.

"ML/TF" යන්නෙන් - මුදල් විශුද්ධීකරණය සහ/හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම අදහස් වේ.

"PEP" යන්නෙන් - ප්‍රමුඛ පෙළේ රජයේ කාර්යවෘත්තීය පැවරෙන හෝ පැවරී ඇත්තා වූ ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි සිටින පුද්ගලයන් ඇතුළුව දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන් අදහස් වේ. උදාහරණයක් වශයෙන්, රාජ්‍යයක හෝ රජයක ප්‍රධානීන්, දේශපාලඥයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය, අධිකරණ හෝ හමුදා නිලධාරීන්, රජය සන්නක සංස්ථාවල ජ්‍යෙෂ්ඨ විධායකයන්, වැදගත් දේශපාලන පක්ෂ නිලධාරීන් ඊට ඇතුළත් වේ. PEP තැනැත්තන් හා සමානවම ව්‍යාපාර සම්බන්ධතා හා බැඳී ඇති කීර්තිය පිළිබඳ අවදානම් සහිත බව නිසා, PEP තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයන් සහ සම්පතම තැනැත්තන් ද "PEP" තැනැත්තන් වශයෙන් සලකනු ලැබිය යුතු ය. මේ මගින් මධ්‍යම මට්ටමේ හෝ වඩාත් කණිෂ්ඨ නිලධාරීන් ආවරණය කිරීමක් අදහස් නොවේ.

"STR" යන්නෙන් - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව ගොනු කරන ලද සැක කටයුතු ගනුදෙනු වාර්තා අදහස් වේ.

"TF" යන්නෙන් - 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වන්නා වූ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ වරද අදහස් වේ.

"UNSCR" යන්නෙන් - එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතය අදහස් වේ.

**II වන කොටස
අනුකූලතාවය**

අනුකූලතා නිලධාරියා

- 5. සෑම ආයතනයක් විසින්ම අනුකූලතා නිලධාරියෙකු පත් කිරීම අවශ්‍ය වේ. එසේ පත්කරන ලද නිලධාරියා ආයතනයේ AML/CFT සම්බන්ධ වූ අනුකූලතා නියමයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකියනු ලැබිය යුතු වේ. ස්වකීය වගකීම් සඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය වන අධිකාරිය සහ සම්පත් අනුකූලතා නිලධාරියා සතු විය යුතු ය.
- 6. ආයතනයේ කළමනාකරණ ව්‍යුහය අනුව, අනුකූලතා නිලධාරියා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙත හෝ එම ආයතනයේ අයිතිකරු හෝ ප්‍රධාන විධායක නිලධාරියා වෙත වාර්තා කරනු ලැබිය යුතු වේ. අනුකූලතා නිලධාරියා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ශ්‍රේණියේ විය යුතු අතර ඉහළ කළමනාකාරිත්වය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම ප්‍රවේශ විය හැකි තැනැත්තකු විය යුතුය.
- 7. AML/CFT නියමයන්හි සංගතතාවය පිණිස සහ අඛණ්ඩව අවදානය යොමු කිරීම පිණිස, අනුකූලතා නිලධාරියා විසින් ඇතැම් කාර්යයන් ආයතනයේ වෙනත් සේවා නියුක්තිකයන් වෙත පැවරීම සිදු කළ හැකිය. එසේ වුව ද, එවැනි පැවරීමක් සිදුකර ඇති අවස්ථාවක දී, AML/CFT අනුකූලතා නියමයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනුකූලතා නිලධාරියා අවසාන වශයෙන් වගකියනු ලැබිය යුතු වේ.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි

- 8. ML/TF අවදානම් තක්සේරු කිරීම සඳහා එක් එක් ආයතනය විසින් ලිඛිත ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ස්ථාපිත කරනු ලැබිය යුතු වේ. අනුකූල නොවන අවස්ථා වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීම පිණිස මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සඵලදායී අයුරින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය. මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ආයතනය ඇතුළත කාලීන අයුරින් සන්නිවේදනය කිරීම, අවබෝධකර ගැනීම සහ ඒවාට එකඟව ක්‍රියා කිරීම වැදගත් වේ. පාරිභෝගිකයින් සමඟ කටයුතු කරනු ලබන ආයතන හි සේවයේ නියුතු තැනැත්තන් සඳහා මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සන්නිවේදනය කරනු ලැබිය යුතුය.
- 9. එක් එක් ආයතනය විසින් සිය AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි තුළට ML/TF අවදානම් තක්සේරුවක් ඇතුළත් කළ යුතුය. එම තක්සේරුව ආයතනයේ ව්‍යාපාර කටයුතුවල ස්වභාවයට යෝග්‍ය වන පරිදි එම තක්සේරු සිදු කළ යුතුය. ගනුදෙනුකරු හඳුනා ගැනීමේ, වාර්තා තබා ගැනීමේ සහ වාර්තා කිරීමේ නියමයන් පිළිබඳ දැනට පවත්නා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටීන්ට පරිහානිට මෙම ML/TF අවදානම් තක්සේරුව සිදුකළ යුතුය.
- 10. එක් එක් ආයතනයේ AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටීන්හි වපසරිය හා සවිස්තරාත්මකභාවය, ආයතනයේ විශේෂිත අවශ්‍යතා සහ ආයතනයේ සංකීර්ණභාවය මත මෙන්ම ආයතනයේ තක්සේරු කරන ලද ML/TF අවදානම මත රඳා පවතිනු ඇත.
- 11. ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් සහ/හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අනුමත කරනු ලැබිය යුතු වේ. AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සඳහා, අවම වශයෙන් ML අවදානම් තක්සේරුව සහ අවදානම් අවම කිරීමේ පියවර, ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කර ගැනීම, වාර්තා තබා ගැනීම FIU වෙත අනාවරණයෙන් සැපයිය යුතු වාර්තා ඉදිරිපත් කිරීම සහ ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ස්වාධීනව විගණනය කිරීමට කටයුතු කිරීම යනාදිය ඇතුළත් විය යුතුය.

උදාහරණ වශයෙන්:-

- (අ) TF සම්බන්ධ යම් සැක සහිත අවස්ථාවක් පිළිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම සැලකීමේ දී ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි තුළට FIU වෙබ් අඩවියේ (<http://fiusrilanka.gov.lk>) සහ වෙනත් ස්ථානවල පවතින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCR) සහ වෙනත් ලැයිස්තු පිරික්සා බැලීම ඇතුළත් විය යුතුය.
 - (ආ) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රමාණවත් AML/CFT පියවර තවමත් ස්ථාපිත කර නොමැති වූ රටවල් සහ දේශයන් සම්බන්ධ වන ගනුදෙනු සිදු කිරීමේ දී ආයතනය විසින් එවැනි ගනුදෙනු සඳහා ඉහළ මට්ටමේ අවධානයක් යොමු කල යුතුය. මෙම තොරතුරු සඳහා FATF වෙබ් අඩවිය (<http://fatf-gafi.org>) සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලබා ගත හැක.
12. AML/CFT අනුකූලතාවය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ ආයතනය වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. ව්‍යාපාරය තුළ ML/TF අවදානම් අවම කරනු ලබන සහ කළමනාකරණය කරනු ලබන ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ ක්‍රියාවලියන්ට අදාළ තීරණ ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන වශයෙන් වගකියනු ලැබිය යුතු වේ.
 13. ඉහළ ප්‍රමිතීන් සහතික කිරීම සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී, ඔවුන් නිසි පරිදි පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ආයතනය තුළ පැවතිය යුතුය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත සමග අනුකූලතාවය

14. ආයතනය විසින් 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත හා අනුකූලව නිකුත් කරනු ලැබූ ක්‍රස්තවාදයට මුදල් සැපයීමට සහ සමූල ඝාතක අවි ව්‍යාප්තිය හා ඒ සඳහා මුදල් සැපයීමට අදාළ වූ ඉලක්ක ගත මූල්‍යමය සම්බාධක සම්බන්ධයෙන් ඇති ඕනෑම නම් කරන ලද ලැයිස්තුවක (UNSCR 1267, 1373, 1718, 1540) සහ ඒ සම්බන්ධයෙන් ඇති අනෙකුත් ඕනෑම පසුකාලීන ලැයිස්තුවක, සෑම ගනුදෙනුකරුවෙකුගේ/ප්‍රතිලාභියෙකුගේ නම සඳහන් වන්නේ දැයි පරීක්ෂා කල යුතුය.
15. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්, ක්‍රස්තවාදය, ක්‍රස්තවාදයට මුදල් සැපයීම, සමූල ඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සමග ඇති සම්බන්ධය මත පදනම්ව, නම් කරන ලද යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක අරමුදල්, මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම අත්හිටුවීම අවශ්‍ය වේ.
16. එම නම්කළ තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අත්හිටුවීමෙන් පසුව හෝ අත්හිටුවීම ඉවත් කිරීමෙන් පසුව හෝ එකී නම් කරන ලද තැනැත්තන් හෝ ආයතනය විසින් හෝ ඔවුන් වෙනුවෙන් ගනුදෙනු කිරීමට උත්සාහ කළේ නම්, ආයතනය විසින් එම ගනුදෙනුකරු පිළිබඳ අනාවරණය කර ගනු ලැබූ අවස්ථාවේ සිට පැය 24 ක් ඇතුළත ඒ පිළිබඳව FIU වෙත පිටපතක් ද සහිතව නිසි බලධාරියා වෙත දැනුම්දිය යුතුය.
17. එකී නම්කරන ලද තැනැත්තන් හෝ ආයතන හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් වෙත හෝ ඔවුන්ගේ ප්‍රතිලාභය උදෙසා අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ලබා දී නොමැති බවට ආයතනය විසින් වගබලා ගත යුතුය.

අවදානම මත පදනම් වූ ප්‍රවේශය

18. අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් යනු ML/TF අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, එසේ හඳුනාගත් ML/TF අවදානම් අවම කිරීම සඳහා පාලනයන් ස්ථාපිත කිරීම සහ එම පාලනයන් අධීක්ෂණය කිරීම සඳහා ආයතනයට අවස්ථාව ලබා දෙන ක්‍රියාවලියක් වේ. එක් එක් ආයතනය විසින් තම ආයතනය, ආයතන ව්‍යුහය සහ ව්‍යාපාරික කටයුතු සඳහා අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් ගොඩනැංවීමේ දී ස්වකීය විනිශ්චයන්, දැනුම සහ ප්‍රවීණතාවය යොදා ගත යුතුය.
19. ML/TF විෂය පථය තුළ, අවදානම මත පදනම් වූ ප්‍රවේශය යනු පහත දැක්වෙන පියවර ආවරණය කරනු ලබන ක්‍රියාවලියක් වේ.
 - (අ) ML/TF අවදානම හඳුනා ගැනීම;
 - (ආ) ML/TF අවදානම් තක්සේරු කිරීම;
 - (ඇ) ML/TF අවදානම් කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා පාලනයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම;
 - (ඈ) අවදානම මත පදනම් වූ පාලනයන්ගේ සඵලදායී ක්‍රියාකාරිත්වය අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීම.

(අ) ML/TF අවදානම හඳුනා ගැනීම

20. ආයතනය විසින් ව්‍යාපාර කටයුතු සඳහා ආවේනික වූ ML/TF අවදානම් පිළිබඳ දැනුවත් විය යුතුය. අවදානම් මත පදනම් වූ ප්‍රවේශයේ පළමු පියවරක් වශයෙන්, ආයතනය විසින් ගනුදෙනුකරුවන්ගෙන්, රටවලින් හෝ භූගෝලීය ප්‍රදේශවලින් සහ නිෂ්පාදන, සේවා, ගනුදෙනු හෝ බෙදා හැරීමේ මාර්ගවලින් මෙන්ම ඒවායේ යෝජිත නවෝත්පාදන තුළින් ජනිත විය හැකි ML/TF ආශ්‍රිත අවදානම් හඳුනාගනු ලැබිය යුතුය. ගනුදෙනුකරුවන් විසින් භාවිත කරනු ලබන අරමුදල්වලට අදාළ ප්‍රවේශ වීමේ සහ පිටවීමේ ස්ථාන හඳුනාගැනීම දෙවන පියවර වේ. මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ ස්ථානගත කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අදියරයන්හි දී මුදල් විශුද්ධිකරණය කරන්නකු හට එවැනි ප්‍රවේශ වීමේ සහ පිටවීමේ ස්ථාන ඉතා වැදගත් වේ.
21. එක් එක් ආයතනය විසින් ML/TF සඳහා වූ ස්වකීය උපයෝගීතාවය මත පදනම්ව ආයතනය විසින් පිරිනමනු ලබන නිෂ්පාදන සහ සේවා ආශ්‍රිතව විය හැකි ML/TF අවදානම් හඳුනාගනු ලැබිය යුතු වේ. උදාහරණයක් වශයෙන් රු. 1,000,000/- වූ මුදලක් සුදු ඔට්ටු විප්ප් සඳහා හුවමාරු කර සහ එම විප්ප් තවත් පුද්ගලයෙකු හට ලබා දුන් විට හිමිකාරත්වය පැවරෙන්නා සේ, මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ ස්ථරගත කිරීමේ අදියරයේ දී යම් මුදල් විශුද්ධිකරණ කරන්නකු හට, අරමුදල්වල ස්වභාවය හෝ අරමුදල්වල අයිතිය පරිවර්තනය කරන්නා වූ යම් ආයතනයක් විසින් පිරිනමනු ලබන ඕනෑම මූල්‍යමය සේවාවක් වැදගත් වේ. එම තැනැත්තා කැසිනෝ වෙක්පතක් සඳහා විප්ප් හුවමාරු කරයි නම්, එවිට එම විප්ප් හි ස්වරූපය ද පරිවර්තනය කිරීමක් සිදුකර ඇත.

(ආ) ML/TF අවදානම තක්සේරු කිරීම

22. අවදානම තක්සේරු කිරීමක් යනු ආයතනය නිරාවරණය වන්නා වූ ඉදිරියට සිදුවිය හැකි ML/TF සම්බන්ධයෙන් වන තර්ජන සහ අවදානම් සහිත බව පිළිබඳ විශ්ලේෂණය කිරීමක් වේ. තක්සේරු කිරීමේ සංකීර්ණභාවය ආයතනයෙහි ස්වභාවය, ප්‍රමාණය සහ ආයතනය විසින් මුහුණ දෙන ML/TF අවදානම් මත රඳා පවතියි.

- 23. අවදානම් තක්සේරු කිරීමක් සිදු කිරීමේ දී, ආයතනය විසින් පහත දැක්වෙන කරුණු පිළිබඳ සලකා බැලීම සහ ලේඛනගත කිරීම සිදුකළ යුතුය.
 - (අ) ගනුදෙනුකරුවන් වර්ග සහ ආයතනයට ඔවුන් සමඟ පවතින ව්‍යාපාරික සම්බන්ධතාවල ස්වභාවය
 - (ආ) නිෂ්පාදන සහ සේවා වර්ග සහ එම නිෂ්පාදන සහ සේවා බෙදාහැරීමේ ක්‍රමවේද
 - (ඇ) ගනුදෙනුකරුවන්ගේ භූගෝලීය ප්‍රභවයන් සහ පදිංචි ස්ථාන
 - (ඈ) ආයතනයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධිත වෙනත් කරුණු
 - (ඉ) ගනුදෙනුකරුගේ නම UNSCR ලැයිස්තුවේ හි සඳහන් වේ ද යන්න
- 24. එක් එක් තනි සාධකයක් මෙන්ම සාධකවල සංයෝජනයන්ට අනුව, ML/TF සඳහා වූ අවදානම් තීරණය කල හැකි වනු පිණිස, අවදානම් තක්සේරු කිරීම සඳහා ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් සහ තක්සේරුකරුවන් විසින් මනා විනිශ්චය කිරීමක් සිදු කිරීම අවශ්‍ය වේ. විවිධ අවදානම් සාධක වෙනස් වීමට භාජනය වන බැවින් අවදානම් තක්සේරු කිරීම කාලයත් සමඟ අඛණ්ඩව වෙනස් වනු ඇත.
 - (ඇ) **ML/TF අවදානම් කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා වූ පාලනයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම**
- 25. අවදානම් අවම කිරීම යනු, අවදානමේ මූලාශ්‍රය ලෙස ගැනෙන තර්ජන වැනි අවදානම් සාධකයන් සලකා බැලීම පිණිස ආයතනයට දැරිය හැකි පරිදි හා කාලීන අයුරින් පාලනයන් ක්‍රියාත්මක කිරීමයි.
- 26. ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ අභ්‍යන්තර පාලනයන් හරහා ආයතනය විසින් පහත දැක්වෙන ආකාරයේ විවිධ අවදානම් අවම කිරීමේ පියවර ගොඩ නැංවීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකළ හැකිය.
 - (අ) අවදානම් අඩු කිරීම හෝ මග හැරීම; උදාහරණයක් වශයෙන්, කැසිනෝ ව්‍යාපාරයක් විසින් ඉහළ දූෂණ සිදුවන හෝ ඵලදායී නොවන AML/CFT පාලනයක් ක්‍රියාත්මක වන රාජ්‍යයකින් විද්‍යුත් ප්‍රේෂණයන් හඳුනාගතහොත් සහ ඒවා පිළිගත නොහැකි අවදානම් බවට තක්සේරු කල අවස්ථාවක දී තනි ගනුදෙනුකරුවෙකු සඳහා එවැනි ප්‍රේෂණ වල ප්‍රමාණය සහ වාර ගණන මත සීමාවන් පැනවීමෙන් අවදානම අඩු කරගත හැකි අතර එවැනි ප්‍රේෂණ ප්‍රතික්ෂේප කර අවදානම මුළුමනින්ම බැහැර කල හැක.
 - (ආ) අවදානම පාලනය කිරීම; උදාහරණයක් වශයෙන්, ඉහත සඳහන් කළ විද්‍යුත් ප්‍රේෂණ උදාහරණයම සලකා බැලුවහොත් කැසිනෝ ව්‍යාපාරය විසින් අරමුදල්වල නීත්‍යානුකූල මූලාශ්‍රය තහවුරු කර ගැනීම පිණිස විශේෂිත වූ උද්යෝගයකින් (ප්‍රවර්ධන නිසි උද්යෝගය) කටයුතු කිරීම සහ/හෝ මුල් විදුලි පණිවුඩ පැවරීම ලබා ගන්නා වූ ගිණුම වෙත සිදු කරනු ලබන විදුලි පණිවුඩ පැවරීමක් හරහා ගනුදෙනුකරු වෙත විශේෂයෙන්ම ජයග්‍රහණ මුදල් හෝ පිටතට ගෙන යන මුදල් ආපසු භාරදෙන ලෙස නියම කරනු ලැබිය හැකිය. (පරිශීෂ්ටය 1 හි ආදර්ශක EFT පාලනයන් අන්තර්ගත වේ). මුදල් විගුණකරණය සිදු නොවන බව සහතික කිරීම සඳහා කැසිනෝ ව්‍යාපාරය විසින් විශේෂිත වූ අධීක්ෂණයන් ද යොදා ගත හැක. මූලික විද්‍යුත් ප්‍රේෂණය ලද ගිණුමටම සිදුකරනු ලබන ප්‍රේෂණයක් ලෙස පමණක් ගනුදෙනුකරුට හිමි කැසිනෝ දිනුමක් හෝ වෙන යම් මුදල් ලබා දීමක් සිදු කළ යුතුය.
 - (ඇ) අවදානම් පැවරීම; උදාහරණයක් වශයෙන්, නැවතත් ඉහත සඳහන් කළ විද්‍යුත් ප්‍රේෂණ උදාහරණයම සලකා බැලුවහොත් ඇතැම් රාජ්‍යයන් හි ගිණුම් සඳහා මුදල් යෙදවීමේ අවදානම, නිසි පාලනයන්ට යටත්ව, ස්වකීය ගනුදෙනුකරුවන් සඳහා අරමුදල් පැවරීමේ සේවා සපයනු ලබන්නා වූ කැසිනෝ ව්‍යාපාරය විසින් සම්බන්ධතාවක් ගොඩනගනු ලැබිය හැකි වූ යම් බලපත්‍රලාභී සුදු ක්‍රීඩා සඳහා සංචාර මෙහෙයවන්නන්ට ඇතැම් විට පවරනු ලැබිය හැකිය.
- (ඈ) අවදානම් මත පදනම් වූ පාලනයන් හි සඵලදායී ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම

- 27. ML/TF අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය නිරන්තර සමාලෝචනයන්ට ලක් කෙරෙන බවටත්, මෙහෙයුම් කටයුතුවල පරිමාවේ හෝ ස්වභාවයේ සිදුවන වෙනස්කම්, නව නිෂ්පාදන, නව සේවා හා නව ගනුදෙනුකරුවන් යනාදිය නිසා අලුතින් හට ගන්නා හෝ අලුතින් මතුවන අවදානම් හඳුනාගත් විට ඒ අනුව යාවත්කාලීන කෙරෙන බවටත් තහවුරු කළ යුතුය.

පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩ සටහන් ස්ථාපිත කිරීම

- 28. ආයතනය විසින් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, සේවකයන්, නියෝජිතයන් හෝ ආයතනය වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය පවරා දෙනු ලැබූ වෙනත් තැනැත්තන් වෙත AML/CFT සමග අනුකූල වීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දිය යුතුය.
- 29. මෙම පුහුණුව තුළට ML/TF වළක්වා ගැනීම සඳහා වන අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම ඇතුළත් විය යුතුය. පුහුණු වැඩසටහන මගින් ආයතනයේ AML/CFT සමග අනුකූල වීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සහ අදාළ පුද්ගලයාගේ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතු වේ.

III වන කොටස

ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගය

ගනුදෙනුකරු සහ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කර ගැනීම

- 30. සෑම ආයතනයක් විසින්ම එක් ව්‍යාපාරික දිනයක් තුළදී (ගනුදෙනුවේ නිත්‍ය මුදල් වර්ගය නොසලකා හරිමින්) සමාහාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 3000 හෝ ඊට වැඩි ආමුඛ සහ ප්‍රතිමුඛ ගනුදෙනුවල නිරත වන විට දී කලින් කල හෝ එක් වරක් පැමිණෙන ගනුදෙනුකරුවන් ද ඇතුළුව ගනුදෙනුකරුවන් හා ප්‍රතිලාභී අයිතිකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය කෙරේ. මේ කාර්ය සඳහා, "ව්‍යාපාරික දිනය" යන්නෙන් යම් ආයතනයක් විසින් ස්වකීය ව්‍යාපාර පොත් සහ වාර්තා තැබීම සඳහා භාවිත කරනු ලබන යම් අඛණ්ඩ පැය 24 ක කාලසීමාවක් අර්ථ නිරූපණය කරනු ලැබේ. ආයතනය විසින් "ව්‍යාපාරික දිනයක්" යන්නට එක් අර්ථ නිරූපණයක් පමණක් යොදා ගත යුතු අතර CDD අවශ්‍යතා තීරණය කිරීම පිණිස සියලුම ගනුදෙනු එකතු කිරීමේ දී පාරිභෝගික ක්‍රියාකාරකම් සඳහා එම අර්ථ නිරූපණය ඒකාකාරීව යොදා ගත යුතුය. මෙම කාර්ය සඳහා "මූල්‍ය ගනුදෙනුවක්" යන්නට පාරිභෝගික ආයතනයට ලැබෙන සියලු ආමුඛ ප්‍රේෂණ (අරමුදල් පැවරීම්) සහ ආයතනයෙන් වන සියලු ප්‍රතිමුඛ ප්‍රේෂණ ඇතුළත් වේ. මෙවැනි ප්‍රේෂණවලට සුදු ඔට්ටු විප්සි හෝ වෙනත් යම් ඕනෑම සුදු ඔට්ටු සාධන ප්‍රති මිලදී ගැනීම

හෝ විකිණීම, කැසිනෝ වෙක්පත් මිලදී ගැනීම හෝ ගනුදෙනුකාර වෙක්පත් මුදල් බවට හැරවීම, ලොතරැයි ටිකට් පත් මිලදී ගැනීම හෝ නිදහස් කර ගැනීම, අභ්‍යන්තර හෝ බාහිර විද්‍යුත් මුදල් ප්‍රේෂණ (wire transfer) අභ්‍යන්තර/බාහිර ටිකට් පත් ලේඛන මිලදී ගැනීම සහ නිදහස් කිරීම ආදිය ඇතුළත් වන නමුදු ඒවාට සීමා නොවේ. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකා රුපියල් භාවිත කරමින් කැසිනෝ විප්ප් සඳහා එක්සත් ජනපද ඩොලර් 1,000 කට සමාන මුදලක් කැසිනෝ ගනුදෙනුකරුවකු විසින් ලබා ගන්නා අවස්ථාවක දී, සහ ශ්‍රී ලංකා රුපියල් වලින් කැසිනෝ විප්ප් සඳහා එක්සත් ජනපද ඩොලර් 4,000 ක් වූ මුදලකට සමාන මුදලක් පසුව නිදහස් කර ගනු ලබන අවස්ථාවක දී, එවිට මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට පෙරාතුව එම ගනුදෙනුකරු හඳුනාගැනීම අවශ්‍ය නොවේ. එසේ වුවද, මෙහි විස්තර කර ඇති මාර්ගෝපදේශ ප්‍රකාරව නිදහස්කර ගැනීම සම්පූර්ණ කිරීමට පෙරාතුව ගනුදෙනුකරු හඳුනා ගැනීමට නියමිත වේ. ඒ අයුරින්, කැසිනෝ විප්ප් සඳහා එක්සත් ජනපද ඩොලර් 3,000 කට සමාන මිලදී ගැනීමක් සිදු කරනු ලබන යම් ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට පෙරාතුව ආයතනය විසින් CDD පැවැත්වීම සිදු කිරීම අවශ්‍ය කෙරේ.

- 31. යම් ව්‍යාපාරික දිනයක් තුළදී ගනුදෙනුකරුවකුගේ ගනුදෙනුව වටිනාකම එකතු කිරීමේ දී ඇතිවන ආවේණික අපහසුතා හේතුවෙන් යම් ආයතනයක් විසින් ස්වකීය සේවා සැපයීමේ කොන්දේසියක් වශයෙන් සියලුම ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සිදු කරනු ලැබිය හැකි ය. (සමහර විට ක්‍රීඩා/සාමාජිකත්ව කාඩ්පත් නිකුත් කිරීම හරහා).
- 32. යම් ගනුදෙනුකරුවෙකු සහ/හෝ ප්‍රතිලාභී හිමිකරුවෙකු සම්බන්ධයෙන් ආයතනය විසින් නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාමාර්ග සැහීමකට පත්විය හැකි අයුරින් යොදා ගත නොහැකි නම්, ආයතනය විසින් එම ගනුදෙනුකරු සමග ගනුදෙනුවක් සිදු නොකළ යුතු ය. තවද, ආයතනය විසින් FIU වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ද සලකා බලනු ලැබිය හැකිය.
- 33. යම් ගනුදෙනුකරුවෙකුගේ ක්‍රියාකාරකම් මගින් හිතාමතාම CDD නියමයන් මගහැරීම සඳහා ක්‍රියාකාරක බවට පෙනී යන අවස්ථාවකදී, ආයතනය විසින් FIU වෙත සැකකටයුතු ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන්, අන්තර් කාලසීමාව තුළ දී අර්ථවත් ඔට්ටු ඇල්ලීම් නොකරමින් ව්‍යාපාරික දිනයක් අවසන් වීමට පෙරාතුවම විප්ප් මගින් එක්සත් ජනපද ඩොලර් 2,000 ක් වූ මුදලකට සමාන මුදලක් සඳහා ස්වකීය ගනුදෙනු ව්‍යුහගත කිරීම සැලකිය හැකිය.
- 34. ඉහළ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන් සම්බන්ධයෙන්, අතිරේක පිරික්සා බැලීම සහ හඳුනා ගැනීමේ තොරතුරු, අරමුදල්වල මූලාශ්‍ර තහවුරු කර ගැනීම වැනි ප්‍රවර්ධිත නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාළ නිර්දේශයන් අනුගමනය කළ යුතුය.

ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන්/ගනුදෙනු

- 35. ආයතනය වෙත ඉහළ ML/TF අවදානමක් ඇති කරනු ලැබිය හැකි ගනුදෙනුකරුවන්/ගනුදෙනු වර්ග/ නිෂ්පාදන පවතියි. එවැනි අවස්ථාවකදී, ආයතනය විසින් අතිරේක ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය කෙරේ.

උදාහරණ වශයෙන්:

- (අ) FATF නිර්දේශ සමග අනුකූල නොවන හෝ ඒ සමග ප්‍රමාණවත් අනුකූලතාවයක් නොමැති රටවල් සමග සම්බන්ධතා ඇත්තා වූ යම් ගනුදෙනුකරුවකු (ඉහළ අවදානම් සහිත සහ සහයෝගීතාවයක් නොදක්වන රටවල් සම්බන්ධයෙන් කරුණාකර (<http://fatf-gafi.org>) වෙබ් අඩවිය වෙත යොමු වන්න);
- (ආ) මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදය හෝ නීති විරෝධී මූල්‍යකරණය පිළිබඳ ගැටලුවලට අදාළ රටක් වශයෙන් යම් ජාතික අධිකාරියක් විසින් හඳුනාගෙන ඇති රටක් සමග සම්බන්ධතා ඇත්තා වූ යම් ගනුදෙනුකරුවකු;
- (ඇ) ඉහළ මට්ටමක දූෂණ ක්‍රියා ඇත්තා වූ රටක් වශයෙන් යම් පිළිගත් සංවිධානයක් විසින් හඳුනාගෙන ඇත්තා වූ යම් රටක්;
- (ඈ) (සම්පූර්ණ කළ ද නොකළ ද) සංකීර්ණ හෝ අසාමාන්‍ය ගනුදෙනු සිදුකරනු ලබන, ගනුදෙනුකරුගේ සාමාන්‍ය ස්වභාවයට නොගැළපෙන ස්වරූපයේ ගනුදෙනු සිදුකරනු ලබන, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට අදාළ ස්වරූපයේ ගනුදෙනු සිදුකරනු ලබන සහ කිසිදු පැහැදිලි නෛතික අරමුණක් පෙන්නුම් නොකරන ගනුදෙනු සිදුකරනු ලබන යම් ගනුදෙනුකරුවෙකු;
- (ඉ) ස්වකීය පවුලේ සාමාජිකයන් සහ සම්පතම තැනැත්තන් ද ඇතුළුව දේශීය සහ විදේශීය, දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන්;
- (ඊ) ව්‍යාපාර සඳහා ඉහළ අවදානමක් (ඇති කරනු) ලබන්නන් ලෙස ආයතනය විසින් හඳුනාගෙන ඇති යම් ගනුදෙනුකරුවෙකු හෝ ගනුදෙනුවක් හෝ නිෂ්පාදන වර්ගයක්; ශුද්ධ ඔට්ටුව ඉතා අඩු අවදානමක් ගන්නා වූ සහ සැබෑ අරමුණ සුදුසු සෙල්ලම් කිරීම නොවිය හැකි, සුදුසු ප්‍රතිවිරුද්ධ පැත්තේ ක්‍රීඩා කිරීමට ගනුදෙනුකරුට ඉඩ ලබාදෙනු ලබන සුදුසු සෙල්ලම් (උදා - roulette ක්‍රීඩාවේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා) ඉහළ මුදල් විශුද්ධීකරණයේ අවදානමක් ගනු ලබයි. මෙම අවස්ථාවේ දී, ක්‍රීඩාවක අසාමාන්‍ය අඩු "දැරීමේ ප්‍රතිශතය" යනු අඩු හෝ කිසිදු අවදානමක් නොමැතිව අරමුදල් යෙදවීමේ අරමුණින් යුතු වූ යම් ක්‍රියාකාරකම් දර්ශකයක් විය හැකි ය.
- (උ) ස්වකීය සුදු ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකමක හෝ ඔවුන්ගේ සුදු ඔට්ටු ක්‍රියාකාරකමක අරමුදල් ලැබීමේ ක්‍රමයේ යම් ක්ෂණික සහ පැහැදිලි කළ නොහැකි වර්ධනයක් සහිත ගනුදෙනුකරුවන් වැඩි අවදානමක් ගනී.

ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ විශේෂිත අවශ්‍යතා

- 36. පහත දැක්වෙන කරුණු ද ඇතුළුව සියලුම අරමුදල් ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථානවල දී CDD නියමයන් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය:-
 - (අ) සුදු ඔට්ටු ඇල්ලීමේ මේසවල දී ගනුදෙනුකරුවන් විසින් සුදු ඔට්ටු විප්ප් සඳහා සහ/හෝ ක්‍රීඩා විප්ප් සඳහා මුදල් හුවමාරු කරනු ලබන අවස්ථාවක දී;
 - (ආ) මුදල් කවුන්ටරවල දී විප් වගකීම් සඳහා ගනුදෙනුකරුවන් විසින් මුදල් හුවමාරු කරනු ලබන අවස්ථාවක දී;
 - (ඇ) ජයග්‍රහණ ගෙවීම් සහ/හෝ ප්‍රාග්ධන ගෙවීම් සඳහා ගනුදෙනුකරුවන් විසින් වෙක්පත් හෝ විදුලි පණිවුඩ පැවරුම් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී;

(ඇ) මුදල් අයකැමි කවුන්ටර්වල දී හෝ මුදල් පිළියෙල කිරීමේ යන්ත්‍රවල දී හෝ සුදු ඔට්ටු මේසවල දී විද්‍යුත් මුදල් ලබා ගැනීමේ පහසුකමක් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් විසින් ස්වකීය සාමාජිකත්ව කාඩ්පත් හෝ තවකාලික හෝ අතීයමි කාඩ්පත් (ඇත්නම්) ඒවා භාවිත කරනු ලබන අවස්ථාවක දී;

- 37. බැංකුවේ අතරමැදිකරණයේ යෙදෙන ගනුදෙනු සම්බන්ධයෙන් වන විට, අරමුදල් භාවිත කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට ඉඩ ලබාදීමට පෙරාතුව CDD (පාරිභෝගික නිසි උද්යෝගය) සිදු කරනු ලැබිය යුතු ය.
- 38. සංචාරක මෙහෙයවන්නන් සහ එහි ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් කැසිනෝ CDD පැවැත්වීම ද කැසිනෝ විසින් සිදු කිරීම අවශ්‍ය කෙරේ.

සුදු ගෙවල්

- 39. සුදු ඔට්ටු නිවාස විසින් පහත දැක්වෙන තොරතුරු ලබා ගැනීමට සහ ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීම අවශ්‍ය කෙරේ;
 - (අ) විකට්පත් අංකය;
 - (ආ) ජයග්‍රාහී විකට්පත් මිලදී ගත් මධ්‍යස්ථානයේ ලියාපදිංචි අංකය සහ ලිපිනය; සහ
 - (ඇ) ජයග්‍රාහී මුදල.
- 40. ජයග්‍රාහකයා විසින් තුන්වන පාර්ශව ගිණුමක් සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී, සුදු ඔට්ටු නිවාස විසින් එකී තෙවන පාර්ශවය පිළිබඳව CDD පැවැත්වීම අවශ්‍ය කෙරේ.

තුන්වන පාර්ශව හඳුනා ගැනීම.

- 41. ගනුදෙනුකරු, ගනුදෙනුවේ ප්‍රතිලාභියා වන්නා වූ සහ/හෝ ගනුදෙනුව සඳහා අරමුදල් සපයන ලබන්නා වූ තෙවන පාර්ශවයක නියෝජිතයෙකු වන අවස්ථාවක දී, ගනුදෙනුකරු තෙවන පාර්ශවයක් වෙනුවෙන් සිටින්නේ ද යන්න තීරණය කිරීම පිණිස ආයතනය විසින් සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතුය. තුන්වන පාර්ශවයක් සම්බන්ධ වී ඇති අවස්ථාවක දී CDD අරමුණ සඳහා ආයතනය විසින් තුන්වන පාර්ශවයේ අන්‍යතාවය පිළිබඳ සහ ගනුදෙනුකරු සමග පවතින ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු ලබාගත යුතු වේ.

IV වන කොටස

වාර්තා කිරීම

සැකකටයතු ගනුදෙනු වාර්තා කිරීමේ වගකීම

- 42. සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් යොමු කිරීම පිළිබඳ සලකා බැලීමේ දී, ආයතනයක් විසින් II වන පරිශිෂ්ටයේ සඳහන් අවදානම් දර්ශක ලැයිස්තුව වෙත යොමු විය හැකිය. සිදුකරන ලද හෝ උත්සාහ කරන ලද සැක කටයුතු ගනුදෙනු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ව්‍යාපාරයට ආවේණික වූ දර්ශකයන් ආයතනයට උපකාරී වනු ඇත.
- 43. සෑම ආයතනයක්ම උත්සාහ කරන ලද සැක කටයුතු ගනුදෙනු සඳහා අවධානය යොමු කළ යුතු ය. යම් ගනුදෙනුකරුවෙකු විසින් ගනුදෙනුවක් සිදු කිරීමට උත්සාහ දරයි නම් සහ එහෙත් ඕනෑම ආකාරයක හේතුවක් නිසා එම ගනුදෙනුව සම්පූර්ණ කරනු ලැබිය නොහැකි වේ නම්, සහ එම උත්සාහ කරන ලද ගනුදෙනුව සැක සහිත ගනුදෙනුවක් බවට ආයතනය විසින් තීරණය කරයි නම්, ආයතනය විසින් ඒ පිළිබඳව FIU වෙත වාර්තා කරනු ලැබිය යුතු ය.
- 44. 2017 අප්‍රේල් 21 දින අංක 2015/56 දරණ (අතිවිශේෂ) ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2017 වර්ෂයේ සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝගවල නියම කර ඇත්තා වූ (V වන උපලේඛනය) ආකෘතිය භාවිත කරමින් ආයතනය විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා යොමු කළ යුතුය.
- 45. අනුකූලතා නිලධාරියා විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා රෙජිස්ටරයක් පවත්වාගෙන යා යුතු ය.

මුදල් සහ විද්‍යුත් ගනුදෙනු වාර්තා කිරීම

- 46. සෑම ආයතනයක් විසින්ම 2008 ජුනි 25 දිනැති අංක 1555/9 දරණ (අතිවිශේෂ) ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2008 අංක 1 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නියෝගවල නිශ්චිතව දක්වා ඇති නියමයන්ට අනුකූලව ක්‍රියාකරනු ලැබිය යුතු ය.

V වන කොටස

වාර්තා පවත්වාගෙන යෑම

- 47. අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී හෝ FIU ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී දත්ත ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලබා ගැනීම සඳහා ඉඩ සලසනු ලබන්නා වූ පරිදි (මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ) මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ක්‍රියා පිළිවෙලක් සකස් කිරීම පිණිස ආයතනය විසින් නිසි පියවර ගනු ලැබිය යුතුය.

VI වන කොටස

අනුකූලව ක්‍රියා නොකිරීම සඳහා වූ දණ්ඩන

- 48. නෛතික අවශ්‍යතාවයන් සමග අනුකූල වීමට අපොහොසත් වීම දණ්ඩන සඳහා යටත්වීමට හේතු වේ. ඊට අමතරව, ආයතනයට එරෙහිව නියාමන සහ විනයානුකූල පියවර ගැනීම ඇතුළුව වෙනත් ක්‍රියාමාර්ග ද ගනු ලැබිය හැකිය.

2018 අප්‍රේල් 18 දින නිකුත් කරන ලදී.

I වන උපග්‍රන්ථය

කැසිනෝ ව්‍යාපාරයන්හි විද්‍යුත් අරමුදල් පැවරීම් සිදුකිරීමේ දී පවත්වා ගත යුතු

අභ්‍යන්තර පාලන විධි සඳහා වන නිදර්ශන

- ඉහළ අවදානම් සහිත සහ සහාය නොදක්වනු ලබන කලාපයක් වශයෙන් FATF විසින් හඳුනාගෙන ඇත්තා වූ හෝ කැසිනෝ ව්‍යාපාර විසින්, අවදානම් සහිත රටක් වශයෙන් විශ්වාස කරනු ලබන යම් දේශයකින් ලැබෙන විද්‍යුත් අරමුදල් පැවරීම් (විදුලි පණිවුඩ පැවරීම් ඇතුළත්ව) ප්‍රතික්ෂේප කිරීම නැතහොත් වහාම ආපසු හරවා යවනු ලැබේ.
- විද්‍යුත් අරමුදල් පැවරීම් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් මුදල් වශයෙන් නිදහස් කිරීම නොකරනු ලබන අතර කැසිනෝ ආයතනය විසින් ගනුදෙනුකරුට පිරිනමනු ලබන සුදු කටයුතු සහ විනෝද කටයුතු සඳහා වන ගෙවීම් සිදු කිරීම සඳහා පමණක් භාවිතා කරනු ලැබිය හැකිය.
- විද්‍යුත් අරමුදල් පැවරීම් මගින් ගනුදෙනුකරු කැසිනෝ ව්‍යාපාර වෙත ගෙවීම් කළ අරමුදල් වලින් සුදු ක්‍රීඩාවට හෝ අනෙකුත් විනෝද කටයුතු සඳහා භාවිතයට නොගෙන ඉතිරි වූ අරමුදල් ශේෂයන් ද එලෙස පැවරූ අරමුදල් වලින් සිදුකළ සුදු කටයුතු වලින් ජයග්‍රහණය කරන ලද අරමුදල් ද එකී ක්‍රමවේදය හරහාම එකී විද්‍යුත් අරමුදල් පවරනු ලැබූ ගිණුම් වෙතම නැවත භාරදීම සිදුකළ යුතුය. මෙහිදී එලෙස ආපසු භාරදෙනු ලබන අරමුදල් ප්‍රමාණය මුලින් සිදුකළ විද්‍යුත් අරමුදල් පැවරීම් මගින් ලද අරමුදල් ප්‍රමාණය නොයික්මවිය යුතුය.

II වන උපග්‍රන්ථය

මුදල් විශද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම

උදෙසා කැසිනෝ සහ සුදු ගෙවල් සඳහා වන සැක කටයුතු දර්ශක

- ගනුදෙනුකරුවන් විසින් කිසිදු සුදු කටයුත්තක නොයෙදී හෝ සුදු ඔට්ටු ඇල්ලීම අවම වශයෙන් සිදුකරමින් සුදු කටයුතු සඳහා වන විජේ මිලදී ගැනීම සහ නැවත ඒවා කැසිනෝ ව්‍යාපාරය වෙත ලබා දී අරමුදල් නිදහස් කිරීමට හෝ කැසිනෝ ව්‍යාපාරය වෙත මුදල් තැන්පත් කර නැවත එකී අරමුදල් ඉවත් කර ගැනීම;
- ගනුදෙනුකරුවන් සුදු කටයුතු විසින් ජය ලැබූ අරමුදල් තමා වෙත ගෙවනු ලබන අවස්ථාවේ දී විවිධාකාරයේ ගෙවීම් අනුගමනය කිරීමට කැසිනෝ ව්‍යාපාරයන් වෙත කරනු ලබන ඉල්ලීම් හා ප්‍රාග්ධන මුදල් තෙවන පාර්ශව ගිණුමකට යොමු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම්;
- එකම ප්‍රතිලාභ ගිණිකරුවකු වෙත සිය ගෙවීම් සිදුකරන ලෙස සුදු ක්‍රීඩාවේ යෙදෙන විවිධ පුද්ගලයන් කරනු ලබන ඉල්ලීම්;
- එකිනෙක අතර ගිලවී කිරීමේ ඔට්ටු ඉදිරිපත් කිරීම මගින් සහයෝගීව ක්‍රියා කරනු ලබන බවට පෙනී යන ඔට්ටු අල්ලන්නන්;
- ගනුදෙනුකරු හඳුනා ගැනීමේ නියමයන් හෝ වෙනත් වාර්තා කිරීමේ නියමයන් මඟ හැරීම සඳහා විජේ හෝ වෙනත් සාධන පත්‍ර මිලදී ගැනීම හෝ අරමුදල් නිදහස් කිරීමේ දී ඒවා ව්‍යුහගත කිරීම (සැබෑ හෝ ප්‍රත්‍යක්ෂ);
- තැන්පත් කිරීම මගින් සුදු ඔට්ටු කටයුතුවල යෙදිය හැකි උපාංගයක් සඳහා ව්‍යවහාර මුදල යෙදවීම මගින් ද "බිල්පත් පිරවීම" සහ ඉන්පසුව (උදාහරණ වශයෙන්:- TITO ටිකට්පතක් හෝ වෙනත් යම් සාධන පත්‍රයක් ලබා ගැනීම මගින්) අවම සුදු ඔට්ටුවක් හෝ කිසිදු සැබෑ සුදු ඔට්ටුවක් සිදු නොකොට මුදල් ආපසු ගැනීම;
- කැසිනෝ සේවා නියුක්තිකයන් සමග මිත්‍රශීලීවන/ මිත්‍රශීලී වීමට උත්සාහ කරනු ලබන ගනුදෙනුකරුවන්;
- යම් ස්ථාපිත වූ ගනුදෙනුකරුවකු විසින් සිදු කරනු ලබන ගනුදෙනුවල ප්‍රමාණය සහ වාර ගණන දැඩි ලෙස හෝ වේගයෙන් ඉහළ යෑම;
- සුදු ඔට්ටුවල යෙදී සිටින තැනැත්තන්ගේ මූල්‍ය තත්ත්වය සහ/හෝ ඔහු/ඇයගේ දැන සිටින රැකියාව සමග අනනුකූල වන සුදු ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකම්;
- රේස් ඔට්ටු අල්ලන්නන්ගෙන් (සුදු ඔට්ටු අල්ලන්නන්ගෙන්) ලැබෙන ජයග්‍රාහී ටිකට්පත් මිලදී ගැනීම;
- ඉහළ මුදලකට අත් සුදුකරුවන්ගේ ජයග්‍රාහී විශාලතම ජනග්‍රහන හෝ ලොතරැසි ටිකට් ජයග්‍රහණ මිලදී ගැනීම;
- සුදු ඔට්ටු ඇල්ලීමක් සිදු නොකර කුඩා ප්‍රමාණයක විශාල ගණනක් වූ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයේ මුදල් නෝට්ටු සඳහා හුවමාරු කිරීම;
- විශාලතම ජයග්‍රහණ සඳහා නිතරම ගිණිකම් ඉදිරිපත් කිරීම;
- ජැක්පොට් පරිශ්‍ර තුළ පරීක්ෂාකාරීව බලා සිටින ඒ අවට සැරිසරනු ලබන එහෙත් සුදු ක්‍රීඩාවේ යෙදී නොසිටින ගනුදෙනුකරුවන්;
- විජේ මගින් හෝ TITO ටිකට්පත් මගින් සැලකිය යුතු වටිනාකම් වෙනත් ගනුදෙනුකරුවන් වෙත යොමු කරනු ලබන ගනුදෙනුකරුවන්;
- ගනුදෙනුකරුවන් සඳහා සුදු ඔට්ටු ඇල්ලීමට ආපසු ගෙවීම් දී වට්ටම් සහිතව අරමුදල් ණයට ලබා දීම;
- සුදු ක්‍රීඩාවේ යෙදෙන කාල පරාසය තුළ අපේක්ෂිත මුදල් අහිමිවීමේ අඩු අවදානමක් යටතේ විශාල අරමුදල් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකිවන අයුරින් සුදු කටයුතුවල නිරත වීම සඳහා ඇති සුදු ක්‍රමවේදයන්;
- ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ නියමයන් සපුරාලීමට තොරතුරු සැපයීම සඳහා අකමැත්තක් දක්වන ගනුදෙනුකරුවන් හෝ සැක සහිත හෝ තහවුරු කරගත නොහැකි හඳුනාගැනීමේ තොරතුරු සපයනු ලබන ගනුදෙනුකරුවන් හෝ වෙනත් ක්‍රමයකින් ආයතනයේ ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය හිතාමතාම බාධා කරනු ලබන බවට පෙනී යන ගනුදෙනුකරුවන්.

III වන උපග්‍රන්ථය

කැසිනෝ සහ සුදු ඔට්ටු නිවාස භාවිත කරමින් සිදුකරනු ලබන මුදල් විශුද්ධීකරණය පිළිබඳ උදාහරණ

මූල්‍ය කාර්ය සාධක බලකායෙහි 2010 ඔක්තෝබර් වාර්තාවෙන් ලබාගත් සිද්ධීන්

1 වන සිදුවීම - මන්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුදල් කැසිනෝ ව්‍යාපාර විප්ලවීය මිලදී ගැනීම සඳහා භාවිතා කොට සුදු කටයුතු වලින් ලද ජයග්‍රහණ ලෙස හිමිකම් ලබා ගැනීම

- වරද :- මන්ද්‍රව්‍ය ආනයනය
- ප්‍රදේශය :- ඕස්ට්‍රේලියාව
- ශිල්ප ක්‍රමය :- විප්ලවීය මිලදී ගැනීම සහ මුදල් පිටතට රැගෙන යෑම.
- යාන්ත්‍රණය :- කැසිනෝ ව්‍යාපාරය
- උපකරණය :- කැසිනෝ විප්ලවීය, මුදල් පැවරීම සඳහා විප්ලවීය භාවිතය, කැසිනෝ වෙක්පත්.

යම් තැනැත්තකුට ලිපිනය යොදන ලද නැව් භාණ්ඩ තොගයක වෙනත් ද්‍රව්‍ය අතර සඟවන ලද ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 3.4ක කළු අබ්. ප්‍රමාණයක් අන්තර්ගත විය. මෙම භාණ්ඩ තොගය භාර ගැනීමට උත්සාහ කිරීමේ දී එම තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබීය. තවදුරටත් විමර්ශන පැවැත්වීමේ දී මෙම තැනැත්තා නිත්‍ය කැසිනෝ ගනුදෙනුකරුවකු බවත්, AUD 890000 වූ සම්පූර්ණ මුදලක් සඳහා සුදු විප්ලවීය තබා ගනිමින් ආසන්න වශයෙන් ඔට්ටු ගනුදෙනු 50ක් පවත්වා ඇති බව අනාවරණය විය. මෙකී තැනැත්තා කැසිනෝ ව්‍යාපාරයන්හි ද ඉතා කුඩා ප්‍රමාණයක් සඳහා පමණක් සුදු කටයුතු වල නිරත වී ඇති අතර පූර්ව ආනයන කටයුතු වලින් ලද මුදල් ඔහු විසින් විප්ලවීය මිලදී ගැනීම සඳහා භාවිතා කර ඇති බවට අනුමාන කෙරෙන අතර, එකී විප්ලවීය භාවිතා කර සුදු කටයුතු වලින් ලද ජයග්‍රහණ වශයෙන් අරමුදල් හිමිකම් සඳහා ඒවා භාවිත කරනු ලැබූ බවට උපකල්පනය විය.

2 වන සිදුවීම - පොත් සම්පාදකයන් හරහා විශුද්ධීකරණය වන බැංකු රැඳවීම්වලින් උපයනු ලැබූ මුදල්.

- වරද :- මුදල් විශුද්ධීකරණය
- ශිල්ප ක්‍රමය :- අඩු අවදානම් ඔට්ටු ඇල්ලීම්, අඩු ප්‍රතිලාභයක් සහ ඉහළ ජයග්‍රහණයක් සහිත ක්‍රීඩාවල යෙදීම, ප්‍රමුඛයින් මත ඔට්ටු ඇල්ලීම.
- යාන්ත්‍රණය :- පොත් සම්පාදකයන් කිරීම්, බහුවිධ බැංකු ගිණුම්.
- උපකරණය :- මුදල්, වෙක්පත්.

සන්නද්ධ මංකොල්ලකෑම් සඳහා පොලිස් විමර්ශන පැවැත්වෙන කාලය තුළ දී, තවත් තනි පුද්ගලයකු එක් නගරයක් තුළ විවිධ පොත් සකස් කිරීම් සහිතව විශාල ප්‍රමාණයක ඔට්ටු ඇල්ලීම් සිදුකර ඇති බව දැනගන්නට ලැබිණි. ඔහු නිරතම එක හා සමාන ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබූ අතර එමගින් ඔට්ටු ඇල්ලීම් ඉහළ මට්ටමක පැවති අතර ඔට්ටු ඇල්ලන්නන් අවාසි පහළ අගයක් විය. තවත් වචන වලින් ප්‍රකාශ කළහොත් ඔට්ටු ඇල්ලන්නන් විසින් ජයග්‍රහණය කළහොත් ඔහු විසින් දිනනු ලබන මුදල සන්සන්දනාත්මකව කුඩා වුව ද මේ ක්‍රමය අනුව ඔහු විසින් ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් ඇති "ප්‍රමුඛයන්" වෙනුවෙන් ඔට්ටු ඇල්ලනු ලැබූ අතර, මෙසේ කිරීම මගින් ඔහු විසින් දීර්ඝ කාලයක් පුරා 7% ක් වූ ශුද්ධ පාඩුවක් අත්විඳ ඇත. මෙය වෘත්තීයමය සුදුකරුවකුට නම් සිදු විය හැකි බරපතලම පාඩුවක් වේ. ඔහු කිසිවිටෙක ජයග්‍රහණ කරන ලද මුදල් තමාට ලබාගෙන නොමැති අතර තුන්වන පාර්ශවකරුවන් 10 දෙනෙකුගේ නම් වලින් ඇති විවිධ බැංකු ගිණුම් 14 භාවිතා කරමින් වෙක්පත් මගින් මුදල් ලබාගෙන ඇත. මෙම වෙක්පත්වලින් කිහිපයක් අවි ආයුධ මංකොල්ලකරුවන්ගේ සහ ඔවුන්ගේ සමීපතම පවුලේ අයගේ නමින් නිකුත් කර ඇති බව අනාවරණය විය. මෙම ගනුදෙනු තුළ පැවති මුදල් විශුද්ධීකරණය කරන්නා සහ මුල් අපරාධකරුවන් අතර පැවති සම්බන්ධතාවය තහවුරු විය. මෙකී පුද්ගලයා මුදල් විශුද්ධීකරණය සඳහා වරදකරු වූ අතර අවුරුදු 5 ක කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට ඔහු යටත් විය. මෙම ක්‍රමය හරහා ඔහු විසින් ආසන්න වශයෙන් එ.ජ.ඩො. මිලියන 3.3 මුදලක් විශුද්ධීකරණය කර ඇත.

3 වන සිදුවීම - විදේශීය ජාතිකයන් විසින්, නීති විරෝධීව උපයනු ලැබූ මුදල් යොදා ගනිමින් විශාල සුදු අරමුදල්පත් ජයග්‍රහණ මිලදී ගැනීම

- වරද :- මන්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධීකරණය.
- ශිල්ප ක්‍රමය :- ජයග්‍රාහී සුදුපත් මිලදී ගැනීම.
- යාන්ත්‍රණය :- ජයග්‍රාහී සුදුපත්, මුදල්
- උපකරණය :- ජයග්‍රාහී සුදු පත් මිලදී ගැනීම, වෙක්පත් තැන්පත් කළ සැනින් ආපසු ලබා ගැනීම.

AUSTRAC ආයතනය විසින් දක්වා ඇති සිදුවීමක සඳහන් පරිදි සිඩ්නි නුවර විවිධ සමාජශාලාවල නීත්‍යානුකූලව සුදු ජයග්‍රහණකයන් විසින් ලද සුදු පත් මිලදී ගනු ලැබූ විදේශීය ජාතිකයන් කණ්ඩායමක් පිළිබඳ ගැටලුවක් දක්නට ලැබේ. එම සැකකරුවන් විසින් අවුරුද්දක් තුළ දී ජයග්‍රාහී වෙක්පත ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.7 ක් තැන්පත් කරනු ලැබූ අතර ඉන්පසු වහාම මුදල් ආපසු ලබාගෙන ඇත. ජයග්‍රාහී සුදුපත් මිලදී ගැනීම සඳහා භාවිත කරන ලද අරමුදල්හි මූලාශ්‍රය නීති විරෝධී ක්‍රමයකින් ලැබුණු බවට සැක කරනු ලැබීය. මෙම කරුණු තවදුරටත් වූ විමර්ශනය සඳහා හවුල්කාර නියෝජිත ආයතන වෙත යොමු කරන ලදී.

පරිශීලකයන්හි, ප්‍රසිද්ධව පවතින AML/CFT මූලාශ්‍ර වලින් ලබාගත් කරුණු අන්තර්ගත වේ.

මාර්ගෝපදේශ අංක 03/18

2018 අප්‍රේල් 18

යොමු අංකය: 037/08/001/0006/018

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී/හිමිකරු වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 03 දරන නිශ්චල දේපළ අනුයෝජිතයන් සහ වටිනා ලෝහ වර්ග, වටිනා සහ අර්ධ වටිනාකමින් යුතු මැණික් ගල් වෙළඳුන් සඳහා වූ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන අතර, 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2018 අංක 01 දරන නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමඟ එක්ව කියවිය යුතුය.

ඩී. එම්. රූපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 අංක 03 දරන නිශ්චල දේපළ අනුයෝජිතයන් සහ වටිනා ලෝහ වර්ග, වටිනා සහ අර්ධ වටිනාකමින් යුතු මැණික් ගල් වෙළඳුන් සඳහා වූ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම් පිළිබඳ මාර්ගෝපදේශ

I වන කොටස

හැඳින්වීම

- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (මෙහි ගනුදෙනු මින්මතු "FTRA" යනුවෙන් සඳහන් කරනු ලබන) යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව, ක්‍රියාකරමින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2018.01.10 දින අංක 2053/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් සඳහා අදාළ වන්නා වූ 2018 අංක 1 දරන නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති (මෙහි මින්මතු "CDD රීති" යනුවෙන් හඳුන්වනු ලබන) නිකුත් කරන ලදී.
- CDD රීතිවල විස්තර කර ඇති ආකාරයට, මෙම මාර්ගෝපදේශ (මෙහි මින්මතු ආයතනය (ආයතන) යනුවෙන් සඳහන් කරනු ලබන) පහත දැක්වෙන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා අදාළ විය යුතුය.
 - නිශ්චල දේපළ මිලදී ගැනීම හා විකිණීමට අදාළව තම සේවාදායකයන් සඳහා ගනුදෙනුවල යෙදී සිටින්නා වූ නිශ්චල දේපළ අනුයෝජිතයන්
 - 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත මගින් ආවරණය වන ලෝහ සහ ගල් ඇතුළුව, එහෙත් ඒවාට සීමා නොවන්නා වූ, වටිනා ලෝහ වෙළඳුන් සහ මැණික් ගල් හා අඩ මැණික් ගල් වෙළඳුන්
- මුදල් විශුද්ධීකරණය කිරීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් හඳුනාගැනීමේ, තක්සේරු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ කාර්ය සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.
- මෙම මාර්ගෝපදේශවල කාර්ය සඳහා පද සම්බන්ධය අනුව, අන්‍යාර්ථයක් අවශ්‍ය වේ නම් මිස:

AML/CFT යන්නෙන් - මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති පරිදි මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ/හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම අදහස් වේ.

"CDD" යන්නෙන් - ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම අදහස් වේ.

"EFT" යන්නෙන් - විද්‍යුත් මුදල් ප්‍රේෂණ ගනුදෙනු අදහස් වේ.

"FATF" යන්නෙන් - මුදල් විශුද්ධීකරණය එරෙහි සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමට එරෙහි විශ්වීය ප්‍රතිපත්ති සම්පාදක වූ මූල්‍ය කාර්ය සාධක බලකාය අදහස් වේ.

"FIU" යන්නෙන් - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ කාර්ය සඳහා නම්කර ඇත්තා වූ [2006.03.23 දින අංක 1437/24 දරන (අතිවිශේෂ) ගැසට් පත්‍රය] සහ එකී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පැවරී ඇත්තා වූ මූල්‍ය බුද්ධි ඒකකය අදහස් වේ.

"ML" යන්නෙන් - 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ අර්ථ නිරූපණය කර ඇති සහ ඒ යටතේ දඬුවම් ලැබිය යුතු වන්නා වූ මුදල් විශුද්ධීකරණ වරද අදහස් වේ.

"ML/TF" යන්නෙන් - මුදල් විශුද්ධීකරණය සහ/හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම අදහස් වේ.

"PEP" යන්නෙන් - ප්‍රමුඛ පෙළේ රජයේ කර්තව්‍ය පැවරෙන හෝ පැවරී ඇත්තා වූ ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි සිටින පුද්ගලයන් ඇතුළුව දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන් අදහස් වේ. උදාහරණයක් වශයෙන්, රාජ්‍යයක හෝ රජයක ප්‍රධානීන්, දේශපාලඥයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය, අධිකරණ හෝ හමුදා නිලධාරීන්, රජය සන්තක සංස්ථාවල ජ්‍යෙෂ්ඨ විධායකයන්, වැදගත් දේශපාලන පක්ෂ නිලධාරීන් ඊට ඇතුළත් වේ. PEP තැනැත්තන් හා සමානවම ව්‍යාපාර සම්බන්ධතා හා බැඳී ඇති කීර්තිය පිළිබඳ අවදානම් සහිත බව නිසා, PEP

ප්‍රකාරව තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම තැනැත්තන් ද "PEP" තැනැත්තන් වශයෙන් සලකනු ලැබිය යුතු ය. මේ මගින් මධ්‍යම මට්ටමේ හෝ වඩාත් කණිෂ්ඨ නිලධාරීන් ආවරණය කිරීමක් අදහස් නොවේ.

"TR" යන්නෙන් - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව ගොනු කරන ලද සැක කටයුතු ගනුදෙනු වාර්තා අදහස් වේ.

"TF" යන්නෙන් - 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වන්නා වූ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ වරද අදහස් වේ.

"UNSCR" යන්නෙන් - එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතය අදහස් වේ.

II වන කොටස

අනුකූලතාවය

අනුකූලතා නිලධාරියා

- 5. සෑම ආයතනයක් විසින්ම අනුකූලතා නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය වේ. එසේ පත්කරන ලද නිලධාරියා ආයතනයේ AML/CFT සම්බන්ධ වූ අනුකූලතා නියමයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකියනු ලැබිය යුතු වේ. ස්වකීය වගකීම් සපුරාලීමට ඉටු කිරීම සඳහා අවශ්‍ය වන අධිකාරිය සහ සම්පත් අනුකූලතා නිලධාරියා සතු විය යුතු ය.
- 6. ආයතනයේ කළමනාකරණ ව්‍යුහය අනුව, අනුකූලතා නිලධාරියා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙත හෝ එම ආයතනයේ අයිතිකරු හෝ ප්‍රධාන විධායක නිලධාරියා වෙත වාර්තා කරනු ලැබිය යුතු වේ. අනුකූලතා නිලධාරියා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ශ්‍රේණියේ විය යුතු අතර ඉහළ කළමනාකාරිත්වය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම ප්‍රවේශ විය හැකි තැනැත්තකු විය යුතුය.
- 7. AML/CFT නියමයන්හි සංගතතාවය පිණිස සහ අඛණ්ඩව අවදානය යොමු කිරීම පිණිස, අනුකූලතා නිලධාරියා විසින් ඇතැම් කාර්යයන් ආයතනයේ වෙනත් සේවා නියුක්තිකයන් වෙත පැවරීම සිදු කළ හැකිය. එසේ වුව ද, එවැනි පැවරීමක් සිදුකර ඇති අවස්ථාවක දී, AML/CFT අනුකූලතා නියමයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනුකූලතා නිලධාරියා අවසාන වශයෙන් වගකියනු ලැබිය යුතු වේ.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි

- 8. ML/TF අවදානම් තක්සේරු කිරීම සඳහා එක් එක් ආයතනය විසින් ලිඛිත ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ස්ථාපිත කරනු ලැබිය යුතු වේ. අනුකූල නොවන අවස්ථා වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීම පිණිස මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සපුරාලා ඇති අයුරින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය. මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ආයතනය ඇතුළත කාලීන අයුරින් සන්නිවේදනය කිරීම, අවබෝධකර ගැනීම සහ ඒවාට එකඟව ක්‍රියා කිරීම වැදගත් වේ. පාරිභෝගිකයින් සමඟ කටයුතු කරනු ලබන අංශයන් හි සේවයේ නියුතු තැනැත්තන් සඳහා මෙම ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සන්නිවේදනය කරනු ලැබිය යුතුය.
- 9. එක් එක් ආයතනය විසින් සිය AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි තුළට ML/TF අවදානම් තක්සේරුවක් ඇතුළත් කළ යුතුය. එම තක්සේරුව ආයතනයේ ව්‍යාපාර කටයුතුවල ස්වභාවයට යෝග්‍ය වන පරිදි එම තක්සේරු සිදු කළ යුතුය. ගනුදෙනුකරු හඳුනා ගැනීමේ, වාර්තා තබා ගැනීමේ සහ වාර්තා කිරීමේ නියමයන් පිළිබඳ දැනට පවත්නා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටීන්ට පරිහානි රහිතව මෙම ML/TF අවදානම් තක්සේරුව සිදුකළ යුතුය.
- 10. එක් එක් ආයතනයේ AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටීන්හි වපසරිය හා සවිස්තරාත්මකභාවය, ආයතනයේ විශේෂිත අවශ්‍යතා සහ ආයතනයේ සංකීර්ණභාවය මත මෙන්ම ආයතනයේ තක්සේරු කරන ලද ML/TF අවදානම මත රඳා පවතිනු ඇත.
- 11. ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් සහ/හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අනුමත කරනු ලැබිය යුතු වේ. AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සඳහා, අවම වශයෙන් එකී අවදානම් තක්සේරුව සහ අවදානම් අවම කිරීමේ පියවර, ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කර ගැනීම, වාර්තා තබා ගැනීම, FIU වෙත අත්‍යවශ්‍යයෙන් සැපයිය යුතු වාර්තා ඉදිරිපත් කිරීම සහ ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ස්වාධීනව විගණනය කිරීමට කටයුතු කිරීම යනාදිය ඇතුළත් විය යුතුය.
උදාහරණ වශයෙන්
(අ) TF සම්බන්ධ යම් සැක සහිත අවස්ථාවක් පිළිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් පවතින අනුකූලතා බැඳීම සැලකීමේ දී ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි තුළට FIU වෙබ් අඩවියේ (<http://fiusrilanka.gov.lk>) සහ වෙනත් ස්ථානවල පවතින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSCR) සහ වෙනත් ලැයිස්තු පිරික්සා බැලීම ඇතුළත් විය යුතුය.
(ආ) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රමාණවත් AML/CFT පියවර තවමත් ස්ථාපිත කර නොමැති වූ රටවල් සහ දේශයන් සම්බන්ධ වන ගනුදෙනු සිදු කිරීමේ දී ආයතනය විසින් එවැනි ගනුදෙනු සඳහා ඉහළ මට්ටමේ අවධානයක් යොමු කළ යුතුය. මෙම තොරතුරු සඳහා FATF වෙබ් අඩවිය (<http://fatf-gafi.org>) සහ වෙනත් මූලාශ්‍ර මගින් ලබා ගත හැක.
- 12. AML/CFT අනුකූලතාවය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ ආයතනය වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වේ. ව්‍යාපාරය තුළ ML/TF අවදානම් අවම කරනු ලබන සහ කළමනාකරණය කරනු ලබන ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ ක්‍රියාවලීන්ට අදාළ තීරණ ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන වශයෙන් වගකියනු ලැබිය යුතු වේ.
- 13. ඉහළ ප්‍රමිතීන් සහතික කිරීම සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී, ඔවුන් නිසි පරිදි පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ආයතනය තුළ පැවතිය යුතුය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත සමග අනුකූලතාවය

- 14. ආයතනය විසින්, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත හා අනුකූලව නිකුත් කරනු ලැබූ, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සහ සමූල ඝාතක අවි ව්‍යාප්තිය හා ඒ සඳහා මුදල් සැපයීමට අදාළ වූ ඉලක්කගත මූල්‍යමය සම්බාධක සම්බන්ධයෙන් ඇති ඕනෑම නම් කරන ලද ලැයිස්තුවක (UNSCR 1267, 1373, 1718, 1514) සහ ඒ සම්බන්ධයෙන් ඇති අනෙකුත් ඕනෑම පසුකාලීන ලැයිස්තුවක, සෑම ගනුදෙනුකරුවෙකුගේ/ප්‍රතිලාභියෙකුගේ නම සඳහන් වන්නේ දැයි පරීක්ෂා කළ යුතුය.
- 15. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්, ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, සමූල ඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සමග ඇති සම්බන්ධය මත පදනම්ව, නම් කරන ලද යම් පුද්ගලයෙකුගේ, හෝ ආයතනයක අරමුදල්, මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් වහාම අත්හිටුවීම අවශ්‍ය වේ. එවැනි නම් කළ තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් හඳුනා ගැනීම සඳහා සහ වහාම අත්හිටුවීම සඳහා ආයතනය විසින් ක්‍රියාමාර්ග ස්ථාපිත කළ යුතුය.
- 16. එම නම්කළ තැනැත්තන්ගේ සහ ආයතනයන්හි අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අත්හිටුවීමෙන් පසුව හෝ අත්හිටුවීම ඉවත් කිරීමෙන් පසුව හෝ එකී නම් කරන ලද තැනැත්තන් හෝ ආයතන විසින් හෝ ඔවුන් වෙනුවෙන් ගනුදෙනු කිරීමට උත්සාහ කළේ නම්, ආයතනය විසින් එම ගනුදෙනුකරු පිළිබඳ අනාවරණය කර ගනු ලැබූ අවස්ථාවේ සිට පැය 24 ක් ඇතුළත ඒ පිළිබඳව FIU වෙත පිටපතක් ද සහිතව නිසි බලධාරියා වෙත දැනුම්දිය යුතුය.
- 17. එකී නම්කරන ලද තැනැත්තන් හෝ ආයතන හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් වෙත හෝ ඔවුන්ගේ ප්‍රතිලාභය උදෙසා අරමුදල්, මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් ලබා දී නොමැති බවට ආයතනය විසින් වගබලා ගත යුතුය.

අවදානම මත පදනම් වූ ප්‍රවේශය

- 18. අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් යනු ML/TF අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, එසේ හඳුනාගත් ML/TF අවදානම් අවම කිරීම සඳහා පාලනයන් ස්ථාපිත කිරීම සහ එම පාලනයන් අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා ආයතනයට අවස්ථාව ලබා දෙන ක්‍රියාවලියක් වේ. එක් එක් ආයතනය විසින් තම ආයතනය, ආයතන ව්‍යුහය සහ ව්‍යාපාරික කටයුතු සඳහා අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් ගොඩනැගීමේ දී ස්වකීය විනිශ්චයන්, දැනුම සහ ප්‍රවීණතාව යොදා ගත යුතුය.
- 19. ML/TF විෂය පථය තුළ, අවදානම මත පදනම් වූ ප්‍රවේශය යනු පහත දැක්වෙන පියවර ආවරණය කරනු ලබන ක්‍රියාවලියක් වේ.
 - (අ) ML/TF අවදානම හඳුනා ගැනීම.
 - (ආ) ML/TF අවදානම් තක්සේරු කිරීම
 - (ඇ) ML/TF අවදානම් කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා පාලනයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
 - (ඈ) අවදානම මත පදනම් වූ පාලනයන්ගේ සඵලදායී ක්‍රියාකාරිත්වය අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීම.

(අ) ML/TF අවදානම හඳුනා ගැනීම

- 20. ආයතනය විසින් ව්‍යාපාර කටයුතු සඳහා ආවේනික වූ ML/TF අවදානම් පිළිබඳ දැනුවත් විය යුතුය. අවදානම් මත පදනම් වූ ප්‍රවේශයේ පළමු පියවරක් වශයෙන්, ආයතනය විසින් ගනුදෙනුකරුවන්ගෙන්, රටවලින් හෝ භූගෝලීය ප්‍රදේශවලින් සහ නිෂ්පාදන, සේවා, ගනුදෙනු හෝ බෙදා හැරීමේ මාර්ගවලින් මෙන්ම ඒවායේ යෝජිත නවෝත්පාදන තුළින් ජනිත විය හැකි ML/TF ආශ්‍රිත අවදානම් හඳුනාගනු ලැබිය යුතුය. ස්වකීය ML/TF අවදානම් හඳුනාගැනීම සහ තක්සේරු කිරීම සඳහා වූ පරීක්ෂා කිරීම් ලැයිස්තුවක් පිළිබඳ උදාහරණයක් I වන පරිශිෂ්ටයේ ලබා දී ඇත. මෙම උදාහරණ දෙස බැලීම මගින් අයාතන විසින් ස්වකීය ML/TF අවදානම් හඳුනාගැනීම සහ තක්සේරු කිරීම සඳහා පරීක්ෂා කිරීම් ලැයිස්තුවක් සකස් කළ හැකිය. මෙය සෑම ආයතනයකම ML/TF අවදානම් හඳුනාගැනීම සඳහා වූ පොදු පරීක්ෂා ලැයිස්තුව ලෙස නොසැලකිය යුතුය. එම නිසා ආයතන විසින් තම අවශ්‍යතා සහ ව්‍යාපාරික ස්වභාවය අනුව ස්වකීය අවදානම් හඳුනා ගැනීමේ පරීක්ෂා ලැයිස්තු සාදනු ලැබිය හැකිය.
- 21. ML/TF අවදානමට ලක් විය හැකි වීම හේතුකොටගෙන ආයතනය විසින් පිරිනමනු ලබන භාණ්ඩ හා සේවා සමග බැඳී පවත්නා ML/TF අවදානම් ඔවුන් විසින් හඳුනාගත යුතුය.

(ආ) ML/TF අවදානම් තක්සේරු කිරීම

- 22. අවදානම් තක්සේරු කිරීමක් යනු ආයතනය නිරාවරණය වන්නා වූ ඉදිරියට සිදුවිය හැකි ML/TF සම්බන්ධයෙන් වන තර්ජන සහ අවදානම් සහිත බව පිළිබඳ විශ්ලේෂණය කිරීමක් වේ. තක්සේරු කිරීමේ සංකීර්ණභාවය ආයතනයෙහි ස්වභාවය, ප්‍රමාණය සහ ආයතනය විසින් මුහුණ දෙන ML/TF අවදානම් මත රඳා පවතියි.
- 23. අවදානම් තක්සේරු කිරීමක් සිදු කිරීමේ දී, ආයතනය විසින් පහත දැක්වෙන කරුණු පිළිබඳ සලකා බැලීම සහ ලේඛනගත කිරීම සිදුකළ යුතුය.
 - (අ) ගනුදෙනුකරුවන් වර්ග සහ ආයතනයට ඔවුන් සමඟ පවතින ව්‍යාපාරික සම්බන්ධතාවල ස්වභාවය
 - (ආ) නිෂ්පාදන සහ සේවා වර්ග සහ එම නිෂ්පාදන සහ සේවා බෙදා හැරීමේ ක්‍රමවේද;
 - (ඇ) ගනුදෙනුකරුවන්ගේ භූගෝලීය ප්‍රභවයන් සහ පදිංචි ස්ථාන;
 - (ඈ) ආයතනයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධිත වෙනත් කරුණු;
 - (ඉ) ගනුදෙනුකරුවන්ගේ නම UNSCR ලැයිස්තුවේ හි සඳහන් වේ ද යන්න

I වන පරිශිෂ්ටයේ සඳහන් ML/TF හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම් සඳහා ලබා දී ඇති උදාහරණය අනුගමනය කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. උදාහරණ පරීක්ෂා කිරීමේ ලැයිස්තුවේ සඳහන් යම් අයිතමයක් සඳහා ඔබගේ පිළිතුර ඔබී නම්, ආයතන විසින් එම කරුණ ML/TF සඳහා වූ ඉහළ අවදානමක් වශයෙන් සලකනු ලැබිය යුතුය.

- 24. එක් එක් තනි සාධකයක් මෙන්ම සාධකවල සංයෝජනයන්ට අනුව, ML/TF සඳහා වූ අවදානම් තීරණය කළ හැකි වනු පිණිස, අවදානම් තක්සේරු කිරීම සඳහා ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් සහ තක්සේරුකරුවන් විසින් මනා විනිශ්චය කිරීමක් සිදු කිරීම අවශ්‍ය වේ. විවිධ අවදානම් සාධක වෙනස් වීමට භාජනය වන බැවින් අවදානම් තක්සේරු කිරීම කාලයක් සමඟ අඛණ්ඩව වෙනස් වනු ඇත.

25. ගනුදෙනුකරුවෙකු සමග පවතින ආයතනයේ ගනුදෙනු කටයුතු යම් තනි ගනුදෙනුවක් (එක් වරක් පමණක් සිදුවන ගනුදෙනුවක්) සඳහා සීමාවන අවස්ථාවක දී, එය අඛණ්ඩව පවතින ව්‍යාපාරික සම්බන්ධතාවක් ලෙස සලකනු නොලැබිය යුතුය. එසේ වුවද, ආයතනය විසින් එම ගනුදෙනුකරු පිළිබඳ අවදානම් තක්සේරුවක් සම්පූර්ණ කිරීම සිදු කළ යුතු වේ. ගනුදෙනුව ML/TF වරදක් හා සම්බන්ධ බවට ආයතනය විසින් සැක කරනු ලබයි නම්, එවිට සැක කටයුතු වාර්තාවක් වශයෙන් (STR) එම ගනුදෙනුව FIU වෙත වාර්තා කළ යුතු වේ. වැඩිදුර විස්තර සඳහා කරුණාකර IV වන කොටස වෙත යොමු වන්න.

(ඇ) ML/TF අවදානම් කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා වූ පාලනයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම

26. අවදානම් අවම කිරීම යනු, අවදානමේ මූලාශ්‍රය ලෙස ගැනෙන තර්ජන වැනි අවදානම් සාධකයන් සලකා බැලීම පිණිස ආයතනයට දැරිය හැකි පරිදි හා කාලීන අයුරින් පාලනයන් ක්‍රියාත්මක කිරීම වේ. (උදා- තර්ජන, අවදානම් සහිත බව වැනි) පාලනයන් ලිඛිත ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ආකාරයෙන් තිබිය යුතුය.

27. ආයතනයේ අනුකූලතා ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ අභ්‍යන්තර පාලනයන් හරහා ආයතනය විසින් පහත දැක්වෙන ආකාරයේ විවිධ අවදානම් අවම කිරීමේ පියවර ගොඩ නැංවීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකළ හැකිය.

- (අ) අනුකූලතා කටයුතු, හඳුනාගත් අනුකූලතා ඌනතා සහ ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට දැනුම් දීම;
- (ආ) කළමනාකාරිත්වයේ, සේවා නියුක්තිකයන්ගේ හෝ ව්‍යාපාරයේ ව්‍යුහයේ සිදුවන වෙනස්කම් බාධාවක් කර නොගෙන AML/CFT අනුකූලතා ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අඛණ්ඩව ක්‍රියාත්මක වන බවට තහවුරු කර ගැනීම;
- (ඇ) STR ද ඇතුළුව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමේ අවශ්‍යතා සහ වාර්තා පවත්වාගෙන යෑමේ ක්‍රියා කිරීම පිළිබඳව FIU විසින් නිකුත් කරනු ලබන නියෝග, රීති සහ මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම;
- (ඈ) රැකියා විස්තරවලට AML/CFT අනුකූලතා බැඳීම් ඇතුළත් කිරීම;
- (ඉ) මුදල් ගනුදෙනු පාලනය කරනු ලබන සේවා නියුක්තිකයන් අධීක්ෂණය කිරීම, AML/CFT නිර්දේශ මත පදනම් වූ අනිවාර්ය වාර්තා සහ සැක කටයුතු ගනුදෙනු වාර්තා පිළියෙල කිරීම හෝ AML/CFT ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටීන් හි කොටසක් ලෙස සැලකෙන වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක නියැලීම;
- (ඊ) ව්‍යාපාරය තුළ වූ ඉහළ අවදානම් තත්ත්වයන් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම;
- (උ) දැනට පවතින ව්‍යාපාරික සම්බන්ධතා සමාලෝචනය කිරීමේ වාර ගණන වැඩි කිරීම.

(ඈ) අවදානම් මත පදනම් වූ පාලනයන් පිළිබඳ සඵලදායී මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම

28. ML/TF අවදානම් සඵලදායීව කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය නිරන්තර සමාලෝචනය ලක් කෙරෙන බවටත්, මෙහෙයුම් කටයුතුවල පරිමාවේ හෝ ස්වභාවයේ සිදුවන වෙනස්කම්, නව නිෂ්පාදන, නව සේවා සහ නව ගනුදෙනුකරුවන් යනාදිය නිසා අලුතින් හට ගන්නා හෝ අලුතින් මතු වන්නා වූ අවදානම් හඳුනාගත් විට ඒ අනුව යාවත්කාලීන කෙරෙන බවටත් ආයතනය විසින් තහවුරු කළ යුතුය.

පුහුණුවීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ස්ථාපිත කිරීම

- 29. ආයතනය විසින් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, සේවා නියුක්තිකයන්, නියෝජිතයන් හෝ ආයතනය වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය පවරා ඇත්තා වූ වෙනත් තැනැත්තන් වෙත AML/CFT සමග අනුකූල වීමේ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දිය යුතුය.
- 30. මෙම පුහුණුව තුළට ML/TF වළක්වා ගැනීම සඳහා වන වූ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම ඇතුළත් විය යුතුය. පුහුණු වැඩසටහන මගින් ආයතනයේ AML/CFT සමග අනුකූල වීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සහ අදාළ පුද්ගලයාගේ වගකීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතු වේ.

III වන කොටස

ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගය

ගනුදෙනුකරු සහ ප්‍රතිලාභී ගිණිකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කර ගැනීම

- 31. සෑම ආයතනයක් විසින්ම, ඔවුන් ගනුදෙනුවල නියැලෙන විටදී, කලින් කල හෝ එක් වරක් පමණක් පැමිණෙන ගනුදෙනුකරුවන්ද ඇතුළුව ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී ගිණිකරුවන් කෙරෙහි ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම (CDD) අවශ්‍ය කෙරේ.
- 32. යම් ගනුදෙනුකරුවකු සහ/හෝ ප්‍රතිලාභී ගිණිකරුවෙකු සම්බන්ධයෙන් ආයතනය විසින් නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාමාර්ග සැහීමකට පත්විය හැකි අයුරින් යොදා ගත නොහැකි නම්, ආයතනය විසින් එම ගනුදෙනුකරු සමග ගනුදෙනුවක් සිදු නොකළ යුතුය. තවද, ආයතනය විසින් FIU වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳවද සලකා බලනු ලැබිය හැකිය.
- 33. යම් ගනුදෙනුකරුවෙකුගේ ක්‍රියාකාරකම් මගින් වේගනාන්විතම CDD නියමයන් මග හැරීම සඳහා ක්‍රියාකරන බවට පෙනී යන අවස්ථාවකදී, ආයතනය විසින් FIU වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතුය.
- 34. ඉහළ අවදානමක් ඇති බවට හඳුනාගනු ලැබූ ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී ගිණිකරුවන් සම්බන්ධයෙන් අතිරේක පිරික්සා බැලීම් සහ හඳුනාගැනීමේ තොරතුරු හා අරමුදල්වල මූලාශ්‍ර තහවුරු කර ගැනීම වැනි ප්‍රවර්ධිත නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාළ නිර්දේශ අනුගමනය කළ යුතුය.

වටිනා ලෝහ සහ වටිනා හා අර්ධ වටිනා මැණික් ගල් වෙළෙන්දන් සඳහා වූ CDD නියමයන්

35. ගනුදෙනුකරුවකු සමග ශ්‍රී ලංකා රුපියල්වලින් ඕනෑම විදේශීය ව්‍යවහාර මුදලකින් එක්සත් ජනපද ඩොලර් 15,000 කට සමාන හෝ ඊට වැඩි යම් මුදල් ගනුදෙනුවක නියැලෙන විට වටිනා ලෝහ සහ වටිනා හෝ අර්ධ වටිනා මැණික් ගල් වෙළෙන්දන් විසින් CDD සිදුකිරීමට නියමිත වේ.

- 36. මෙම මුදල් ගනුදෙනුවලට දේශීය මැණික් ගල්/ස්වර්ණාභරණ විකිණීම හෝ මිලදී ගැනීම, මැණික් ගල්, ස්වර්ණාභරණ ආනයනය හෝ අපනයනය මෙන්ම වෙන්දේසි සහ පුද්ගල මගින් මැණික් ගල්/ස්වර්ණාභරණ විකිණීම හෝ මිලදී ගැනීම ඇතුළත් වේ.
- 37. අවම අවශ්‍යතාවක් වශයෙන් සමාන්‍ය ගනුදෙනුකරු පිළිබඳ CDD නියමයන් සිදු කරනු ලැබේ. එසේ වුවද, යම් ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් ඉහළ ML/TF අවදානමක් ඇති බවට හඳුනාගන්නා ලද අවස්ථාවන්හිදී ආයතනය විසින් ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ නියමයන් අදාළ කර ගනු ලැබිය යුතුය.

නිශ්චල දේපළ ගනුදෙනුවල යෙදී සිටින අනුයෝජිතයන් සඳහා වූ CDD නියමයන්

- 38. නිශ්චල දේපළ මිලට ගැනීමට හා විකිණීමට අදාළව, තම ගනුදෙනුකරුවන් සඳහා ගනුදෙනු වල යෙදෙන නිශ්චල දේපළ අනුයෝජිතයන් විසින් CDD නියමයන් සිදුකිරීමට අවශ්‍ය කෙරේ.
- 39. දේපළ මිලදී ගැනීම සඳහා අභිමුඛ තැනැත්තකු යොදා ගැනීමේ හැකියාවක් පවතින බැවින් CDD සිදු කිරීමේ දී නිශ්චල දේපළ අනුයෝජිතයන් විසින් ගනුදෙනුකරුගේ/ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය මෙන්ම අවසාන ප්‍රතිලාභී හිමිකරු/හිමිකරුවන් පිළිබඳව අතිරේක උනන්දුවක් දක්වනු ලැබිය යුතුය.
- 40. දේපළ සඳහා මූලික තැන්පතුවක් සිදු කරනු ලබන අවස්ථාවේ දී හෝ අත්තිකාරම් මුදලක් ගෙවනු ලබන අවස්ථාවේ දී CDD සිදු කළ යුතුය.
- 41. එකම දේපළ ගනුදෙනුවක යෙදී සිටින්නා වූ සියලුම ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන් සඳහා CDD සිදු කරනු ලැබිය යුතුය. උදාහරණ වශයෙන් විකුණුම්කරයෙහි පැවරීමක් සිදුවන්නේ නම් හෝ අත්තිකාරම් මුදල්/තැන්පතුවක් හෝ වෙනත් ඕනෑම ගෙවීමක් සිදු කිරීමෙන් පසුව වෙනත් ගනුදෙනුකරුවෙකුට හෝ ගැනුම්කරුවෙකු හට එම දේපළ විකිණීම සිදු කරන්නේ නම්, දේපළෙහි නව ගැනුම්කරු/ගනුදෙනුකරු ලෙස පෙනී සිටින ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරු/හිමිකරුවන් සම්බන්ධයෙන් ද CDD සිදුකළ යුතු අතර ඔප්පුව ලියාපදිංචි කිරීමෙන් අදාළ ගනුදෙනුව අවසන් කරන තෙක් මෙය අඛණ්ඩව සිදු කළ යුතුය.

ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන්/ගනුදෙනු

- 42. ආයතනය වෙත ඉහළ ML/TF අවදානම් ඇති කරනු ලැබිය හැකි ගනුදෙනුකරුවන්/ගනුදෙනු වර්ග/නිෂ්පාදන පවතින නම් එවැනි අවස්ථාවක දී ආයතනය විසින් අතිරේක පියවර ගැනීමට නියමිත වේ.
 - (අ) FATF නිර්දේශ සමග අනුකූල නොවන හෝ ඒ සමග ප්‍රමාණවත් ලෙස අනුකූලව ක්‍රියා නොකරන රටවල් සමග සම්බන්ධතා ඇත්තා වූ යම් ගනුදෙනුකරුවෙකු (ඉහළ අවදානම් සහිත සහ සහයෝගීත්වයක් නොදක්වන රටවල් සම්බන්ධයෙන් කරුණාකර (<http://fatf-gafi.org>) දරන වෙබ් අඩවිය වෙත යොමු වන්න;
 - (ආ) මන්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විභූද්ධිකරණය, ක්‍රස්තවාදය හෝ නීති විරෝධී මූල්‍යකරණය පිළිබඳ ගැටලුවලට අදාළ රටක් වශයෙන් යම් ජාතික අධිකාරියක් විසින් හඳුනාගෙන ඇති රටක් සමග සම්බන්ධතා ඇත්තා වූ ගනුදෙනුකරුවෙකු;
 - (ඇ) ඉහළ මට්ටමක දූෂණ ක්‍රියා ඇත්තා වූ රටක් වශයෙන් යම් පිළිගත් සංවිධානයක් විසින් හඳුනාගෙන ඇත්තා වූ යම් රටක්;
 - (ඈ) (සම්පූර්ණ කළ ද නොකළ ද) සංකීර්ණ හෝ අසාමාන්‍ය ගනුදෙනු සිදුකරනු ලබන, ගනුදෙනුකරුගේ සාමාන්‍ය ස්වභාවයට නොගැළපෙන ස්වරූපයේ ගනුදෙනු සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට අදාළ ස්වරූපයේ ගනුදෙනු සිදුකරනු ලබන සහ කිසිදු පැහැදිලි නෛතික අරමුණක් පෙන්වුම් නොකරන ගනුදෙනු සිදුකරනු ලබන යම් ගනුදෙනුකරුවෙකු;
 - (ඉ) ස්වකීය පවුලේ සාමාජිකයන් සහ සමීපතම තැනැත්තන් ද ඇතුළුව දේශීය සහ විදේශීය, දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන්;
 - (ඊ) ව්‍යාපාර සඳහා ඉහළ අවදානමක් ඇති කරනු ලබන්නන් ලෙස ආයතනය විසින් හඳුනාගෙන ඇති යම් ගනුදෙනුකරුවෙකු හෝ ගනුදෙනුවක් හෝ නිෂ්පාදන වර්ගයක්;

තුන්වන පාර්ශ්ව හඳුනා ගැනීම

- 43. ගනුදෙනුකරු, ගනුදෙනුවේ ප්‍රතිලාභියා වන්නා වූ සහ/හෝ ගනුදෙනුව සඳහා අරමුදල් සපයන ලබන තෙවන පාර්ශ්වයක නියෝජිතයෙකු වන අවස්ථාවක දී, ගනුදෙනුකරු තෙවන පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම පිණිස ආයතනය විසින් සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතුය. තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ වී ඇති අවස්ථාවක දී, CDD අරමුණ සඳහා, ආයතනය විසින් තුන්වන පාර්ශ්වයේ අනන්‍යතාවය පිළිබඳ සහ ගනුදෙනුකරු සමග පවතින ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු ලබාගත යුතු වේ.

**IV වන කොටස
වාර්තා කිරීම**

සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ වගකීම

- 44. සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් යොමු කිරීම පිළිබඳ සලකා බැලීමේ දී, ආයතනයක් විසින් වටිනා ලෝහ සහ මැණික් වෙළඳුන් සඳහා වූ II වන පරිශිෂ්ටයේ සඳහන් අවදානම් දර්ශක වෙත ද නිශ්චල දේපළ අනුයෝජිතයන් සඳහා වූ IV වන පරිශිෂ්ටයේ සඳහන් අවදානම් දර්ශක වෙත ද යොමු විය හැකිය. සිදුකරන ලද හෝ උත්සාහ කරන ලද සැක කටයුතු ගනුදෙනු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ව්‍යාපාරයට ආවේනික වූ දර්ශකයක් ආයතනය හට උපකාරී වනු ඇත.
- 45. සෑම ආයතනයක්ම උත්සාහ කරන ලද සැක කටයුතු ගනුදෙනු සඳහා අවධානය යොමු කළ යුතුය. යම් ගනුදෙනුකරුවෙකු විසින් ගනුදෙනුවක් සිදු කිරීමට උත්සාහ දරයි නම් සහ එහෙත් ඕනෑම ආකාරයක හේතුවක් නිසා එම ගනුදෙනුව සම්පූර්ණ කරනු ලැබිය නොහැකි වේ නම්, සහ එම උත්සාහ කරන ලද ගනුදෙනුව සැක සහිත ගනුදෙනුවක් බවට ආයතනය විසින් තීරණය කරයි නම්, ආයතනය විසින් ඒ පිළිබඳව FIU වෙත වාර්තා කරනු ලැබිය යුතු ය.

- 46. 2017 අප්‍රේල් 21 දින අංක 2015/56 දරන (අතිවිශේෂ) ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2017 වර්ෂයේ සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝගවල නියම කර ඇත්තා වූ (V වන උපලේඛනය) ආකෘතිය භාවිත කරමින් ආයතනය විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා යොමු කළ යුතුය.
 - 47. අනුකූලතා නිලධාරියා විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා රෙජිස්ටරයක් පවත්වාගෙන යා යුතු ය.
- මුදල් සහ විද්‍යුත් ගනුදෙනු වාර්තා කිරීම**
- 48. සෑම ආයතනයක් විසින්ම 2008 ජුනි 25 දිනැති අංක 1555/9 දරන (අතිවිශේෂ) ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2008 අංක 1 දරන ගනුදෙනු වාර්තා කිරීමේ නියෝගවල නිශ්චිතව දක්වා ඇති නියමයන්ට ක්‍රියාකරනු ලැබිය යුතු ය.

V වන කොටස

වාර්තා පවත්වාගෙන යාම

- 49. අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී හෝ FIU ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී දත්ත ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලබා ගැනීම සඳහා ඉඩ සලසනු ලබන්නා වූ පරිදි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ක්‍රියා පිළිවෙලක් සකස් කිරීම පිණිස ආයතනය විසින් නිසි පියවර ගනු ලැබිය යුතුය.

VI වන කොටස

අනුකූලව ක්‍රියා නොකිරීම සඳහා වූ දණ්ඩන

- 50. නෛතික අවශ්‍යතාවයන් සමග අනුකූල වීමට අපොහොසත් වීම දණ්ඩන සඳහා යටත්වීමට හේතු වේ. ඊට අමතරවල ආයතනයට එරෙහිව නියාමන සහ විනයානුකූල පියවර ගැනීම ඇතුළුව වෙනත් ක්‍රියාමාර්ග ද ගනු ලැබිය හැකිය.

2018 අප්‍රේල් 18 දින නිකුත් කරන ලදී.

I වන උපග්‍රන්ථය

ආයතනයේ ML/TF අවදානම් තක්සේරු කිරීම පිළිබඳ පරීක්ෂා ලැයිස්තුවක්

ඔබගේ ගනුදෙනුකරුවන්, භාණ්ඩ, සේවා, බෙදා හැරීමේ මාර්ග සහ භූගෝලීය පිහිටීම පිළිබඳ අවදානම් තක්සේරු කරනු ලබන ආකාරය පිළිබඳව පහත දැක්වෙන ආදර්ශ පරීක්ෂා ලැයිස්තුව නිදසුනක් ලෙස ගත හැක. මෙය මූලික නිදර්ශනයක් පමණක් වන අතර ඔබගේ ආයතනය විසින් ඔබගේ ව්‍යාපාරයට උචිත අයුරින් ML/TF අවදානම් තක්සේරු පරීක්ෂා ලැයිස්තුවක් සකස් කරනු ලැබිය යුතුය. ඔබ විසින් දැනටමත් වෙනත් අවදානම් තක්සේරු උපකරණයක් භාවිතා කරන්නේ නම් ඔබ විසින් එය අඛණ්ඩව භාවිත කිරීම හෝ අවශ්‍ය පරිදි එය වැඩිදියුණු කිරීම කළ හැකිය.

පහත දැක්වෙන ඕනෑම ප්‍රශ්නයකට ඔබ විසින් ඔව් යනුවෙන් පිළිතුරු සපයන්නේ නම් එය ML/TF සම්බන්ධයෙන් ඉහළ අවදානමක් ඇති බවට සැලකිය යුතුය. උචිත අවස්ථාවල දී අවදානම් අවම කිරීමේ පියවර ගනු ලැබිය යුතුය.

	ඔව්	නැත	අවම කිරීමේ පියවර
ගනුදෙනුකරු සම්බන්ධ වූ අවදානම්			
ඔබට පහත ආකාරයේ ගනුදෙනුකරුවන් සිටී ද?			
ව්‍යවහාර මුදලින් ගනුදෙනු වැඩි වශයෙන් පවතින යම් ව්‍යාපාරක නිරත වීම			
ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කිරීම			
ගනුදෙනුකරුවෙකුගේ අනන්‍යතාවය ඔබට හෙළි නොකරමින්, එවන් ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යනු ලබන වෘත්තිකයන් වැනි හෝ අතරමැදිකරුවන්			
දැන සිටින ඉහළ අපරාධ අනුපාතයක් ඇති බවට ප්‍රසිද්ධ ප්‍රදේශයක වාසය කිරීම			
ව්‍යාපාරයේ ස්වභාවය හේතු කොටගෙන සැබෑ හිමිකරුවන් හෝ පාලකයන් හඳුනාගැනීමට අසීරු ව්‍යාපාර			
දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන්			
ලිපිනයක් නොමැති වීම හෝ සාධාරණ හේතුවක් නොමැතිව ලිපිනයන් කිහිපයක් තිබීම			
අපරාධමය වැරදි පිළිබඳ වාර්තා වී තිබීම			
සංවිධානාත්මක අපරාධ සමග සම්බන්ධතාවක් පැවතීම			
නිෂ්පාදන/සේවා අවදානම්			
ඔබ පහත සඳහන් ආකාරයේ භාණ්ඩ හෝ සේවා පිරිනමයිද?			
ගනුදෙනුකරුවන් පූර්ණ වශයෙන් හඳුනා ගැනීම අසීරු වීම			
සමාගමක් පිහිටුවීම සඳහා සහාය ලබා දීම			
ඔබ විසින් ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිලාභී හිමිකරුවන් සැගවීමේ අරමුණින් යම් කාර්යයන් ඉටු කරන්නේ ද?			

පැහැදිලි නෛතික, ආර්ථික හෝ වෙනත් සාධාරණ හේතුවක් නොමැතිව අසාමාන්‍ය වූ කෙටි කාලසීමාවක් ඇතුළත ගනුදෙනුකරුවන් අතර නිශ්චල දේපළ පැවරීමේ කටයුතු සිදු කරන්නේ ද? නාමික හිමිකාරත්වයක් පවතින සමාගමක්, ආවරණ සමාගමක් පිහිටුවීමේ, මෙහෙවීමේ හෝ කළමනාකරණය කිරීම හා සම්බන්ධිත සේවා සපයනු ලබයිද?			
බෙදාහැරීමේ ක්‍රම/ව්‍යාපාරික සම්බන්ධතා අවදානම්			
ඔබ විසින් මුහුණට මුහුණලා සිදු නොකරන ගනුදෙනු පවත්වන්නේ ද?			
ඔබ විසින් පහත ආකාරයේ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නේ ද			
සංකීර්ණ මූල්‍ය ගනුදෙනු සහිත ව්‍යාපාර සම්බන්ධතා			
තෙවන පාර්ශ්වයන් වෙත කෙරෙන හෝ තෙවන පාර්ශ්වයන්ගේ ලැබෙන ගෙවීම් සහ දේශ සීමා අතර සිදුවන ගෙවීම්			
ඉහළ අවදානම් සහිත නිශ්චල දේපළ ගනුදෙනු			
ව්‍යවහාර මුදලින් වන ගෙවීම්			
භූගෝලීය අවදානම්			
ඔබ හෝ ඔබගේ ගනුදෙනුකරුවන් විසින් පහත දැක්වෙන රටවල් සමග ක්‍රියාකාරකම් සිදු කිරීම හෝ භාර ගැනීම සිදු කරයිද?			
එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද සම්බාධක සඳහා, තහනම් කිරීම් හෝ වෙනත් සමාන ක්‍රියාමාර්ග වලට යටත් වී ඇත්තා වූ යම් රටක්			
ඉතා ඉහළ මූල්‍යමය රහස්‍යභාවයක් සහිත ප්‍රදේශයක් හෝ කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති යම් රටක්			
ML/TF එරෙහිව ක්‍රියා කිරීමේ දී සහාය නොදක්වන හෝ FATF නිවේදනයකට යටත්වන රටක් වශයෙන් මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති යම් රටක්			
යෝග්‍ය ML/TF පිළිබඳ නීති සහ නියෝග ප්‍රමාණවත් පරිදි නොමැති හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් හෝ සහාය ලබාදෙන බවට විශ්වසනීය මූලාශ්‍ර මගින් හඳුනාගත් යම් රටක්			
ඉහළ මට්ටමක දූෂණ හෝ වෙනත් අපරාධ කටයුතු පිළිබඳ පවතින බවට දැන සිටින යම් රටක්			

II උපග්‍රන්ථය

මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන් සඳහා වූ මුදල් විශුද්ධීකරණයට එරෙහිව වූ/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමට එරෙහි වූ සැක කටයුතු දර්ශක (අවදානම් දර්ශක)

ගනුදෙනුකරු සහ ගනුදෙනුකරුවන්ගේ හැසිරීම්

1. ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරුගේ සාමාන්‍ය පරිචයට සංගත නොවන ආකාරයෙන් ගනුදෙනුවක්/ගනුදෙනු සිදු කිරීම
2. වටිනා මැණික් ගල්/ලෝහ හෝ ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගනු ලබන/අලෙවිකරනු ලබන යම් නිරන්තරව පැමිණෙන ගනුදෙනුකරුවෙකු විසින් තමාගේ සාමාන්‍ය තත්ත්වයට/පරිචයට සංගත නොවන ආකාරයේ ගනුදෙනුවක්/ගනුදෙනු සිදු කිරීම
3. වටිනා මැණික් ගල්/ලෝහ හෝ ස්වර්ණාභරණ නිෂ්පාදනවල වටිනාකම, ප්‍රමාණය, ගුණාත්මක භාවය සහ/හෝ වර්ණය පිළිබඳව ගනුදෙනුකරු විසින් නිසි පරිදි සැලකිලිමත් වන බවක් නොපෙන්වීම
4. ගනුදෙනුකරු විසින් ආසාමන්‍ය ගෙවීම් ක්‍රමයක් භාවිතා කරමින් වටිනා මැණික් ගල්/ලෝහ හෝ ස්වර්ණාභරණ, වටිනාකම සඳහා ගෙවීම් සිදු කිරීම
5. කිසිදු ආර්ථිකමය හේතුවක් නොමැතිව ගනුදෙනුකරු විසින් විදේශ ව්‍යවහාර මුදල් භාවිතා කරමින් විශාල හෝ නිරන්තර ගනුදෙනු සිදු කිරීම
6. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාළ නෛතික ගනුදෙනු සීමාව නොඉක්මවමින් ගනුදෙනුකරුවන්, නමුදු එකී ගනුදෙනුවල එකතුව ඊට ඉහළ අගයක් ගන්නා අයුරින්, ගනුදෙනුකරු විසින් විශේෂයෙන්ම කෙටි කාල සීමාවක් තුළ දී නිරන්තරවම ගනුදෙනු සිදු කිරීම.
7. කිසිදු නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණක් නොමැතිව, මුදල්වල අයිතිකරු නොවන්නා වූ තෙවන පාර්ශ්වයකින් යම් වටිනා ගල්වර්ග/ලෝහ හෝ ස්වර්ණාභරණ භාණ්ඩ මිලදී ගැනීමක් වෙනුවෙන් ගෙවීම් ලැබීම.
8. CDD සහ වාර්තා තබා ගැනීමේ ලේඛන වෙනුවෙන් ව්‍යාජ, වංචාකාරී හෝ වැරදි සහගත අනන්‍යතා ලේඛන භාවිතා කිරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරු සැක සහිත වීම.
9. AML/CFT නියමයන් සහ අභ්‍යන්තර අනුකූලතා ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි හෝ පාලනයන් පිළිබඳ ගනුදෙනුකරු අසාමාන්‍ය ලෙස සැලකිලිමත් වීම සහ/හෝ ප්‍රශ්න කිරීම
10. ගනුදෙනුකරු විසින් ගනුදෙනු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රහස්‍යභාවයක් පවත්වාගෙන යෑමට උත්සාහ කිරීම, එනම් උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ව්‍යාපාරික වාර්තා තබා නොගන්නා ලෙස ඉල්ලා සිටීම

11. වටිනා මැණික් ගල්/ලෝහ හෝ ස්වර්ණාභරණ භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාවිතා කරන ලද මුදල් ලැබීමේ මූලාශ්‍රවලට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් මග හැරීම.
12. ගනුදෙනුකරුට අපරාධ/ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ පසුබිමක් ඇති බවට අනාවරණය වීම
13. ගනුදෙනුකරු ML/TF කටයුතු සමග සම්බන්ධිත යම් රටක් හෝ ආයතනයක් සමග සම්බන්ධව සිටින බවට පෙනී යෑම

සැපයුම්කරු සහ සැපයුම්කරුගේ හැසිරීම

1. සැපයුම්කරු විසින් වටිනා මැණික් ගල්/ලෝහ වල වටිනාකම අඩු හෝ වැඩි වන පරිදි ඉන්වොයිස් කිරීම.
2. වටිනා මැණික් ගල්/ලෝහවලට අදාළ ගනුදෙනුවලදී සැපයුම්කරු විසින් තුන්වන පාර්ශ්ව යොදා ගැනීම
උදා- කිසිදු නීත්‍යානුකූල අරමුණක් නොමැතිව සැපයුම්කරුට සම්බන්ධතාවයක් නොමැති තුන්වන පාර්ශ්වයක් වෙත අරමුදල් ගෙවීම.
3. කිසිදු නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණක් නොමැතිව, සැපයුම්කරුට සම්බන්ධතාවක් නොමැති තුන්වන පාර්ශ්වයක් මගින් වටිනා මැණික් ගල්/ලෝහ/ස්වර්ණාභරණ භාණ්ඩ භාර දීම.
4. CDD සහ වාර්තා තබා ගැනීමේ අරමුණ වෙනුවෙන් තොරතුරු සැපයීමට සැපයුම්කරුට නොහැකි වීම.
5. CDD සහ වාර්තා තබා ගැනීමේ කාර්ය සඳහා ව්‍යාජ, වංචාකාරී හෝ සාවද්‍ය අන්‍යන්‍යා ලේඛන භාවිත කිරීම සම්බන්ධයෙන් සැපයුම්කරු සැක සහිත වීම.
6. වටිනා ගල් වර්ගවල/ලෝහවල/ස්වර්ණාභරණ නිෂ්පාදනවල ප්‍රභවය ව්‍යාජ බවට පෙනී යෑම.
7. සැපයුම්කරු AML/CFT නියමයන් සමග අසාමාන්‍ය ලෙස සැලකිල්ලක් දැක්වීම.
8. සැපයුම්කරු විසින් ගනුදෙනු සම්බන්ධයෙන් ඉහළ මට්ටමක රහස්‍යභාවයක් පවත්වාගෙන යෑමට උත්සාහ කිරීම සහ සාමාන්‍ය ව්‍යාපාරික වාර්තා තබා නොගන්නා ලෙසට ඉල්ලා සිටීම.
9. සැපයුම්කරු විසින් ප්‍රතිලාභී නිමකරුවන් හෝ පාලන සම්බන්ධතා හෙළිදරව් කිරීමට කැමැත්තක් නොදැක්වීම.
10. දියමන්ති සඳහා:
(අ) රළු දියමන්ති සම්බන්ධයෙන් වලංගු කිම්බර්ලි සැකසුම් (KP) සහතිකයක් හෝ සහතික කිරීම පිළිබඳ ඒ හා සමානව පිළිගන්නා ක්‍රමවේදයක් නොමැති වීම.
(ආ) උදා - කිසිදු KP සහතිකයක් රළු දියමන්ති නැවත කිරීමක් සඳහා අමුණා නොතිබීම.
(ඇ) KP සහතිකය ව්‍යාජ වීම/ව්‍යාජ බවට පෙනී යෑම.
11. සැපයුම්කරු ML/TF කටයුතුවලට සම්බන්ධිත යම් රටක් හෝ ආයතනයක් සමග හෝ ත්‍රස්තවාදියෙකු ලෙස නම්කරන ලද යම් තැනැත්තකු සමග සම්බන්ධ බවට පෙනී යාම.
12. සැපයුම්කරු, කිසිදු පැහැදිලි ආර්ථික හේතුවක් නොමැතිව, ML/TF කටයුතු සමග සම්බන්ධිත යම් රටක් හරහා වටිනා මැණික් ගල්/ලෝහ වර්ග ප්‍රවාහනය කිරීම.

III වන උපග්‍රන්ථය

වටිනා ලෝහ සහ වටිනා හා අර්ධ වටිනාකමින් යුතු මැණික් ගල් වෙළඳාම් හරහා සිදුවන මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදියට මුදල් සැපයීම සම්බන්ධයෙන් උදාහරණ ලෙස දැක්වෙන සිද්ධි අධ්‍යයනය

I වන සිද්ධි අධ්‍යයනය - මන්ද්‍රව්‍ය ජාවාරමෙන් ලද ඉපැයීම් නීත්‍යානුකූල කිරීම සඳහා රන්රං වෙළඳාම් කිරීම

මන්ද්‍රව්‍ය වෙළෙන්දෙකු විසින් මන්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයාගත් නීති විරෝධී ඉපැයීම් M නමැති ස්වර්ණාභරණ වෙළෙන්දෙකුගෙන් රන්රං මිලදී ගැනීම සඳහා භාවිත කර ඇද්ද යන්න පිළිබඳව A නමැති රටෙහි පොලිසිය විසින් විමර්ශන පවත්වන ලදී. මෙම රන් මිලදී ගැනීම් අපරාධ සංවිධානයක් විසින් සිදුකර ඇති අතර මන්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් නීති විරෝධී ඉපැයීම් භාවිතා කරමින් ඔවුන් විසින් විවිධ මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳුන්ගෙන් රන් මිලදී ගැනීම සිදුකරනු ලැබ ඇත. ඉන්පසුව, එසේ මිලදී ගත් රන්රං වෙතත් ස්වර්ණාභරණ ආයතන බොහොමයකට විකුණා ඇත.

මෙම රන්තරන් විකිණීමෙන් ලද ඉපැයීම් D නමැති රටෙහි මන්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධිත තුන්වන පාර්ශ්වයක් වෙත ප්‍රේෂණය කර ඇත. මෙම අරමුදල් ප්‍රේෂණය මගින්, මන්ද්‍රව්‍ය වෙළෙන්දා විසින්, ස්ථානගත කිරීමේ ස්ථිරගත කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ මුදල් විශුද්ධීකරණ චක්‍රය සම්පූර්ණ කිරීම මගින් ඔහුගේ නීති විරෝධී ඉපැයීම් විශුද්ධීකරණය කර ඇත.

2 වන සිද්ධි අධ්‍යයනය - ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීමට වෙනත් රාජ්‍යයක් වෙත මැණික් අලෙවි කිරීම

D නමැති රටෙහි ක්‍රියාත්මක වන A නමැති සමාගම විසින් දේශීය වෙළඳපොළ මිලගණන් වලට වඩා ඉහළ මිලක් ඉදිරිපත් කරමින් මැණික්ගල් මිලදී ගැනීම සඳහා M නමැති රටට නිරන්තරයෙන් නියෝජිතයන් යවන බවට නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, D රටෙන් M රට වෙත විශාල ප්‍රමාණයකින් අරමුදල් ප්‍රේෂණය වී ඇති බවට නිරීක්ෂණය වී ඇත. පෙන්නුම්කරන ලද ගනුදෙනුවේ අරමුණ මැණික් ගල් මිලදී ගැනීම විය. අරමුදල් ප්‍රේෂණය වූ වහාම M නමැති රටේදී මුදලින් හෝ වෙක්පත් මගින් මුදල් ආපසු ලබාගෙන ඇත. M නමැති රටෙන් අරමුදල් ආපසු ලබාගත් තැනැත්තන් හට ප්‍රසිද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා පැවති බවටත් ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීමට එම මුදල් භාවිතා කර ඇති බවටත් පසුව අනාවරණය විය.

IV වන උපග්‍රන්ථය

නිශ්චල දේපළ අනුයෝජිතයන් සඳහා වූ මුදල් විශුද්ධීකරණයට එරෙහි/ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමට එරෙහි සැක කටයුතු දර්ශක (අවදානම් දර්ශක)

අවදානම් දර්ශක අදාළ අධ්‍යයනවේදයන්ගෙන් උපුටා ගන්නා ලදී.

- (අ) ගනුදෙනුකරු විසින් ඥාතියෙකු (කලත්‍රයා හැර) හෝ තමන් යටතේ සිටින වෙනත් පුද්ගලයෙකු වැනි නාමිකයෙකුගේ නමින් හෝ බාල වයස්කරුවන්ගේ හෝ ගිවිසුමකට එළැඹීම සඳහා හැකියාවක් නොමැති තැනැත්තන් නැතිනම් එවැනි මිලදී ගැනීම් සිදු කිරීම සඳහා ආර්ථිකමය හැකියාවක් නොමැති වෙනත් පුද්ගලයන්ගේ නමින් දේපළ අත්කර ගැනීම/මිලදී ගැනීම.
- (ආ) ගනුදෙනුකරු විසින් තමා දේපළ සමග සම්බන්ධවන යම් ලේඛනයක ස්වකීය නම යෙදීමට අවශ්‍යතාවක් නොදැක්වීම හෝ මිලදී ගැනීම සඳහා වූ අර්ථන ලිපිවල හෝ අවසන් කිරීමේ ලේඛනවල සහ තැන්පතු ලදු පත්‍ර වල විවිධ නම් ඉදිරිපත් කිරීම.
- (ඇ) ගනුදෙනුකරු විසින් ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය සැඟවීමට උත්සාහ කිරීම හෝ ප්‍රතිලාභියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා ගනුදෙනුව ව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටීම.
- (ඈ) ගනුදෙනුකරු ආවරණ සමාගමක් වීම සහ සමාගමේ නියෝජිතයා ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමට අකමැති වීම.
- (ඉ) ගනුදෙනුකරු විසින් ලබාදී ඇති ලිපිනය නොදන්නා ලිපිනයක් වීම, සාවද්‍ය බවට පෙනී යෑම හෝ එය හුදෙක් හුවමාරු ලිපිනයක් පමණක් වීම.
- (ඊ) ගනුදෙනුකරු විසින් අවසාන මොහොතේදී මිලදී ගැනීමේ පාර්ශවයේ නමට වෙනත් නමක් අදේශ කිරීම පිළිබඳව සෑහීමකට පත්වන අයුරින් හේතු පැහැදිලි නොකිරීම.
- (උ) ගනුදෙනුකරු විසින් ව්‍යවහාර මුදලින් සැලකිය යුතු ප්‍රමාණයේ මූලික ගෙවීම් සිදු කිරීම හා ඉතිරි මුදල අසාමාන්‍ය මූලාශ්‍රයකින් හෝ අක් වෙරළ බැංකු ගනුදෙනුවක් ලෙස ලබා දීම.
- (ඌ) ගනුදෙනුකරු විසින් දේපළ පරීක්ෂා කිරීමෙන් තොරව මිලදී ගැනීම. මෙමගින් ගනුදෙනුකරුට අවශ්‍ය වන්නේ දේපළ සඳහා මුදල් යෙදවීම පමණක් බවත්, දේපළෙහි පිහිටීම හෝ වෙනත් ගති ලක්ෂණ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බවත් තහවුරු වේ.
- (එ) ගනුදෙනුකරු විසින් ඉතා කෙටි කාලසීමාවක් තුළ දී බොහෝ දේපළ මිලදී ගැනීම සහ එම එක් එක් දේපළෙහි පිහිටීම, තත්ත්වය සහ අපේක්ෂිත අලුත්වැඩියා පිරිවැය ආදිය පිළිබඳ අඩු සැලකිල්ලක් දැක්වීම.
- (ඵ) දේපළ කළමනාකරණ සේවා සපයනු ලබන දේපළක් සම්බන්ධයෙන්, ආකෘතිය වෙනස් කිරීමට අදාළ හෝ නිවස වැඩිදියුණු කිරීමට අදාළ ඉහළ වටිනාකමකින් යුතු ඉන්වොයිස් පත්‍ර සඳහා ව්‍යවහාර මුදලින් ගෙවීම් කර ඇති බවට ගනුදෙනුකරු හඳුනාගෙන තිබීම.
- (ඹ) ගනුදෙනුකරු විසින් පවත්වාගෙන යනු ලබන බවට දැන සිටින ව්‍යාපාරික කටයුත්ත සමග ගනුදෙනුව නොගැලපීම
- (ඹ) දේපළෙහි සැබෑ හෝ වෙළඳපල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනත් වටිනාකමකින් යුතුව ගනුදෙනුවට එළැඹීම (වඩා ඉහළ හෝ පහළ අගයකින්.)
- (ක) එකම පාර්ශව අතර ඉහළ මිලක් යටතේ නැවත නැවත එළැඹෙන ගනුදෙනු මාලාවක් ලෙස දේපළ අලෙවි කිරීම.
- (ග) දේපළ මිලදී ගනු ලබන්නා විසින් දේපළ වටිනාකමට වඩා ඉතා ඉහළ අගයකින් යුත් ණය මුදලක් ලබා ගැනීම.
- (ච) ගනුදෙනුකරු විසින් හදිසියේ ගනුදෙනුව අවලංගු කිරීම/සම්පූර්ණ වීමට පෙරාතුව අත්හැර දැමීම සහ තමා වෙත හෝ යම් තුන්වන පාර්ශවයක් වෙත ප්‍රතිපූර්ණ කරන ලෙස ඉල්ලා සිටීම.
- (ජ) ගනුදෙනුකරු විසින් දේපළ මිලදී ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම ව්‍යවහාර මුදලින් (විද්‍යුත් මුදල් ප්‍රේෂණ ද ඇතුළත්ව) ගෙවීම් සිදු කිරීම. විශේෂයෙන්ම අදාළ දේපළ ඉහළ වටිනාකමකින් යුතු වීම හෝ ගනුදෙනුකරුගේ දැන සිටින්නා වූ පරිචය සමග එම ගනුදෙනුව නොගැලපීම සහ මිලදී ගැනීමට අදාළ අරමුදල් අක්වෙරළ රාජ්‍යයකින් වූ ප්‍රේෂණයක් වීම.

සැලකිය යුතුය - ඉහත කී ලැයිස්තුව හුදෙක් නිදර්ශනයක් පමණක් වන අතර සම්පූර්ණ හෝ පරිපූර්ණ ලෙස සලකනු නොලැබිය යුතුය.

V වන උපග්‍රන්ථය

I වන සිද්ධි අධ්‍යයනය - අපරාධමය කටයුතු වලින් උපයා ගත් මුදල් නිශ්චල දේපළවල ආයෝජනය කිරීම

මුදල් විශුද්ධීකරුවන් විසින් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියේ සෑම අදියරකදීම නිශ්චල දේපළ ගනුදෙනු භාවිතා කරනු ලැබිය හැකිය.

මුදල් විශුද්ධීකරණය යනු ස්ථානගත කිරීම, ස්ථිරගත කිරීම සහ ඒකාබද්ධ කිරීම යන අදියර තුනකින් යුත් ක්‍රියාවලියක් වේ. පහත දැක්වෙන සිද්ධි අධ්‍යයනය, දේපළ ඉඩකඩම් කටයුතුවල දී අපරාධ ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදල් නිශ්චල දේපළ කටයුතුවල යෙදවීමෙන් සිදු කරනු ලබන මුදල් විශුද්ධීකරණය පිළිබඳව අදාළ වේ.

"X" යනුවෙන් හැඳින්වෙන තනි පුද්ගලයෙකු විසින් "C" සහ "D" යන රටවල්වල "A" සහ "B" යනුවෙන් සමාගම්, දෙකක් පිහිටුවනු ලැබිය. "X" යන තැනැත්තාගේ අරමුණ වූයේ මෙම සමාගම්වල තමාගේ පවතින සම්බන්ධතාවය සැඟවීම විය. එම නිසා, ඔහුගේ අයිතිය සැඟවීම උදෙසා නෛතික නියෝජිතයන් වශයෙන් ක්‍රියා කිරීම සඳහා ඔහු විසින් ඉදිරිපෙළ නියෝජනය සඳහා තැනැත්තකු සහ භාරයක් භාවිතා කරන ලදී. මෙම ආයතන වලින් එකක් දේපළ ඉඩකඩම් මෙහෙයුම් කටයුතුවල යෙදී සිටි අතර ඉදිරිපෙළ නියෝජනය කළ තැනැත්තා ආයතනය මෙහෙයවනු ලැබීය. රටවල් දෙකෙහි ව්‍යවහාර මුදල් උච්චාවචනය වීම් වලට එරෙහිව අවහිර කිරීම සිදු කිරීම සඳහා අවහිර කිරීමේ පහසුකමක් සැලසුම් කිරීම මගින් අන්‍යෝන්‍යාධාර මෙම නිශ්චල දේපළ ආයෝජන මෙහෙයවීම සඳහා ඔහු විසින් නීති විරෝධී ලෙස උපයන ලද මත්ද්‍රව්‍ය ඉපයීම් භාවිතා කරන ලදී. තවද, ඔහු විසින් ණය මුදල් ගෙවීම පැහැර හැරීමක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් බැංකු දෙක අතර බැංකු ඇපකරයක් ද පිළියෙල කරන ලදී. ණය පහසුකම සඳහා ඇපකරයක් ලෙස ඔහුගේ සමාගම්වලින් එකක් සතු තැන්පතුවක් තබා ගනිමින් බැංකුව විසින් බැංකු ඇපකරයක් ලබා දී ඇත. බැංකු ඇපකරය සඳහා තැන්පත්කරන ලද අරමුදල් "X" නමැති තැනැත්තා විසින් මත්කුඩු ජාවාරම් කිරීමේ කටයුතුවලින් උපදවා ගනු ලැබූ මුදල් බවට විමර්ශනවලදී හෙළිදරව් විය.

සිද්ධි අධ්‍යයනයේ දී හඳුනාගනු ලැබූ දර්ශක සහ ක්‍රමවේද:

- ණය ගැනුම්කරු පිළිබඳ තොරතුරු සහ ඇපකර සපයන්නා පිළිබඳ තොරතුරු සැපයීමට අකමැත්තක් දැක්වීම මෙම අවස්ථාවේ ඇති වූ ප්‍රධාන සැකය විය.
- අපරාධ මුදල් ස්ථිරගත කිරීම සැලවීම සඳහා ණය පහසුකම් පිළියෙල කිරීමේ සංකීර්ණ ස්වභාවය සහ උපකරණ යොදාගෙන ඇත.
- සමාගම්වල සැබෑ හිමිකාරත්වය සැලවීම සඳහා යොදාගන්නා ලද විවිධ සංකීර්ණ වැඩ පිළිවෙලවල්.
- ණය ගැනුම්කරු විසින් සිදුකළ අනපේක්ෂිත ණය ගෙවීම් පැහැර හැරීමක් මගින්, මූල්‍ය පහසුකමක් ලබා ගැනීමේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳ සැකය ගොඩ නැගෙන ලදී.

2 වන සිද්ධි අධ්‍යයනය - ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා නිබිය හැකි සම්බන්ධතාවය මූල්‍ය ආයතනයක් මගින් හැඳින්වීමක් ලබා ගැනීම සඳහා දේපළ ඉඩකඩම් නියෝජනයක වැරදි සහගත ලෙස භාවිත කිරීම.

විදේශයක පිහිටුවන ලද භාරයක භාරකරුවකු විසින් "X" නමැති රටෙහි දේපළක් මිලදී ගැනීම සඳහා නිශ්චල දේපළ අනුයෝජනයා වෙත ප්‍රවේශ විය. ණය මුදලක් ප්‍රදානය කරනු ලැබිය හැකිද නැද්ද යන්න පිළිබඳව විමසීම සඳහා නිශ්චල දේපළ අනුයෝජන විසින් "M" නමැති බැංකුවෙන් විමසීම් සිදුකරන ලදී. ප්‍රතිලාභී හිමිකරුගේ හෝ සැබෑ හිමිකරුගේ අන්‍යතාවය සැලවීම පිණිස හිතාමතාම භාරයන් සහ මූල්‍ය නොවන වෘත්තීය සේවා යොදාගත් බව පෙනී ගිය හෙයින් බැංකුව විසින් අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම සැකය මත පදනම්ව, "M" නමැති බැංකුව විසින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් භාර දෙනු ලැබීය. භාරයේ සාමාජික මණ්ඩලයෙන් එක් සාමාජිකයකු ත්‍රස්තවාදී සංවිධානයක් සමග සැක කටයුතු සම්බන්ධතා පවත්වනු ලබන බැංකුවකට සම්බන්ධිත තැනැත්තකු බවට විමර්ශනවල දී අනාවරණය විය.

සිද්ධි අධ්‍යයනයේ දී හඳුනාගනු ලැබූ දර්ශක සහ ක්‍රමවේද:

- භාර භාවිත කරමින් සිදු කරනු ලබන නිශ්චල දේපළ ගනුදෙනු
- ණය මුදල්/උකස්කර පහසුකම් ඉල්ලා සිටීම
- බැංකු භාර සහ නිශ්චල දේපළ අනුයෝජනයන් වැනි ආයතනික ව්‍යුහයන් භාවිත කිරීමට උත්සාහ කිරීම.

* ප්‍රසිද්ධ AML/CFT මූලාශ්‍රවලින් ලබාගත් කරුණු I-V දක්වා වූ පරිශීෂ්‍ය වල අන්තර්ගත වේ.

මාර්ගෝපදේශ අංක 04/18

2018 අප්‍රේල් 19

යොමු අංකය : 037/07/006/0004/018

මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 04 දරන ප්‍රතිලාභී හිමිකාරත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ

ඉහත සඳහන් මාර්ග නිර්දේශය ආසන්න ඉදිරි දිනයක දී බලාත්මක වන අතර, එය 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත 2016 අංක 01 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතුයි.

ඩී. එම්. රූපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 අංක 04 දරන ප්‍රතිලාභී හිමිකාරත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය ආයතන වෙත ලබාදෙන මාර්ගෝපදේශ.

I. හැඳින්වීම

1. මේ මාර්ගෝපදේශ 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 15(1)(ඒ) වගන්තිය අනුව නිකුත් කරනු ලැබේ.
2. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරමින්, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 33 වන වගන්තියේ අර්ථ නිරූපිත "මූල්‍ය ව්‍යාපාරවල" යෙදී සිටිනු ලබන ආයතන සඳහා අදාළ වන, නිකුත් කළ දින සිට බලාත්මක විය යුතු, 2016 ජනවාරි 27 දින අංක 1951/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, 2016 අංක 01 දරන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) මූල්‍ය ආයතන රීති (CDD රීති යනුවෙන් සඳහන් කරනු ලබන) නිකුත් කරන ලදී.
3. වෙනත් කරුණු අතර, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල (CDD රීති) 28-31, 48-50 රීති මගින්, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල (CDD රීති) 99 වන රීතියේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩපිළිවෙළක් වන්නා වූ ගනුදෙනුකරුවකුගේ අවසාන "ප්‍රතිලාභී හිමිකරුවන්" වන්නා වූ ස්වභාවික තැනැත්තා (තැනැත්තන්) හඳුනා ගැනීම සඳහා සහ තහවුරු කර ගැනීම සඳහා උචිත පියවර ගැනීමට රීති යටතේ හඳුනාගනු ලැබූ මූල්‍ය ආයතනය (මූල්‍ය ආයතන) වෙත නියම කරනු ලබන විධිවිධාන ස්ථාපිත කරන ලදී.
4. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති (CDD රීති) අර්ථ නිරූපණය කිරීම සඳහා සහ අදාළ කර ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් මෙම මාර්ගෝපදේශ සපයනු ලැබේ. මෙම මාර්ගෝපදේශය අවසන් වන මාර්ගෝපදේශයක් ලෙස

අදහස් කරනු නොලබන අතර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කිසිදු නෛතික බැඳීම සහගත පරිචයන් එමගින් පනවනු නොලබන අතර මූල්‍ය බුද්ධි ඒකකයෙන් (FIU) ලැබෙන කිසිදු නෛතික උපදෙසක් එමගින් සංයුක්ත නොවේ. මෙම මාර්ගෝපදේශයේ සඳහන් කිසිවක් මගින් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම පිළිබඳ රීති (CDD රීති) යටතේ හෝ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ වූ ස්වකීය වගකීම්වලින් මූල්‍ය ආයතන නිදහස්කර ඇති ලෙස සලකනු නොලැබිය යුතු ය.

II. පසුබිම/ සන්ධර්භය

ප්‍රතිලාභී හිමිකරුවෙකු යනු කවුරුන් ද?

- 5. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල 99 වන රීතිය අනුව, නෛතික තැනැත්තෙකුගේ හෝ නෛතික වැඩපිළිවෙලක "ප්‍රතිලාභී හිමිකරු" යන්නෙන් ගනුදෙනුකරුවකුගේ අත්‍යන්ත හිමිකාරත්වය හෝ පාලනය සහිත ස්වාභාවික තැනැත්තෙකු තැනහොත් ගනුදෙනුව පවත්වනු ලබන්නේ යම් තැනැත්තෙකුගේ ප්‍රතිලාභය සඳහා ද ඒ තැනැත්තා අදහස් වන අතර යම් තැනැත්තකුගේ හෝ නෛතික වැඩපිළිවෙලක සක්‍රීය ලෙස අත්‍යන්ත පාලනය දරනු ලබන තැනැත්තකු ද ඒ සඳහා ඇතුළත් වේ. 49 වන රීතියට අනුව, පාලනය කිරීමේ හිමිකාරත්ව සම්බන්ධතාවය යන්නෙන් නෛතික තැනැත්තකුගේ ප්‍රාග්ධනයෙන් සියයට දහයකට (10%) වැඩි ප්‍රමාණයක් සැපයීම මගින් අත්කර ගෙන ඇති යම් සම්බන්ධතාවක් අදහස් වේ.
- 6. අවසාන ප්‍රතිලාභී හිමිකරු (හිමිකරුවන්) වන්නා වූ ස්වාභාවික තැනැත්තා (තැනැත්තන්) නිශ්චය කිරීම මූල්‍ය ආයතනයේ වගකීම වේ. අවසාන ප්‍රතිලාභී අයිතිකරු ස්වාභාවික තැනැත්තකු විය යුතු අතර එම අවසාන ප්‍රතිලාභී හිමිකරු සමාගමක්, සංවිධානයක් හෝ නෛතික වැඩපිළිවෙලක් විය නොහැක. ගනුදෙනුකරුවකු සමග සම්බන්ධ ප්‍රතිලාභී හිමිකරුවන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සිටිය හැකි ය.
- 7. ගනුදෙනුකරු ස්වාභාවික තැනැත්තකු වේ නම්, ඔහු වෙනත් තැනැත්තකු වෙනුවෙන් ක්‍රියා කරනු ලබන බවට පෙන්වීමට සාධාරණ හේතු නැතිනම් මිස හෝ ගනුදෙනුකරුගේ දේපළවල ප්‍රතිලාභී හිමිකරු වෙනත් තැනැත්තකු වේ නම්, එම ස්වාභාවික තැනැත්තකු වන්නා වූ ගනුදෙනුකරු ප්‍රතිලාභී හිමිකරු වශයෙන් සලකනු ලැබිය හැකි ය.

ප්‍රතිලාභී හිමිකරු හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?

- 8. සමාගම්, භාර, පදනම්, හවුල් ව්‍යාපාර සහ වෙනත් නෛතික තැනැත්තන් සහ වැඩපිළිවෙලවල් වර්ග වැනි සංස්ථා ආස්ථිතයන් විසින් පුළුල් විවිධත්වයකින් යුතු වාණිජ සහ ව්‍යවසායකත්ව කටයුතු පවත්වාගෙන යනු ලබයි. කෙසේ වුව ද, ආර්ථිකය තුළ සංස්ථා ආස්ථිතයන් විසින් ඉටු කරනු ලබන අත්‍යවශ්‍ය සහ නීත්‍යානුකූල කාර්යභාරය හැරෙන්නට, ඇතැම් තත්ත්වයන් යටතේ, මුදල් විශුද්ධීකරණය (ML), අල්ලස් සහ දූෂණ, රහස් ගනුදෙනු, බදු වංචා, ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම (TF) සහ වෙනත් නීති විරෝධී කටයුතු ඇතුළුව නීති විරෝධී අරමුණු සඳහා එම සංස්ථා ආස්ථිතයන් අයුතු ලෙස පරිහරණය කරනු ලැබ ඇත. එයට හේතුව වනුයේ, මුදල් විශුද්ධීකරණයට එරෙහිව ක්‍රියා කිරීම සහ ක්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමට එරෙහි පියවර (CFT) ගැනීම උපායශීලීව වැළැක්වීමට උත්සාහ දරනු ලබන අපරාධකරුවන් සඳහා, සංස්ථා ආස්ථිතයන් විසින් එම ආයතනවල හිමිකාරත්වය වසන් කිරීම සඳහා සහ නීති විරෝධී ක්‍රියාවේ මූලාරම්භය සැඟවීම සඳහා ආකර්ශණීය තෝරාගැනීම් සැපයීම වේ.

- 9. මූල්‍ය කාර්ය සාධක බලකාය (FAITF), ලෝක බැංකුව, මන්දව්‍යාස සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් පවත්වන ලද විවිධ අධ්‍යයනයන් මගින් මුදල් විශුද්ධීකරණය/ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම (ML/TF) ඇතුළුව නීති විරෝධී කාර්ය වෙනුවෙන් සංස්ථා ආස්ථිතයන් අයුතු ලෙස පරිහරණය කිරීම පිළිබඳව ගවේෂණය කර ඇත. පොදුවේ ගත් කළ, ප්‍රමාණවත්, නිවැරදි සහ කාලීන ප්‍රතිලාභී හිමිකාරත්ව තොරතුරු නොමැති වීම හේතුවෙන්:-

- (අ) දැන සිටින හෝ සැක කරනු ලබන අපරාධකරුවන්ගේ අනන්‍යතාවය සැඟවීම මගින්,
- (ආ) සංස්ථා ආස්ථිතයන් විසින් පවත්වාගෙන යනු ලබන යම් ගිණුමක හෝ දේපළක සැබෑ අරමුණ සැඟවීම මගින් සහ/හෝ
- (ඇ) සංස්ථා ආස්ථිතයන් සමග ආශ්‍රිතව පවතින යම් අරමුදල් හෝ දේපළවල මූලාශ්‍රය හෝ භාවිතය සැඟවීම මගින් මුදල් විශුද්ධීකරණය/ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සඳහා පහසුකම් සලස්වනු ලබයි.

ප්‍රතිලාභී හිමිකාරත්ව තොරතුරු සඟවනු ලැබිය හැකි/ අප්‍රකට කරනු ලැබිය හැකි මාර්ග.

- 10. පහත දැක්වෙන ක්‍රමවලට සීමා නොවන විවිධ ක්‍රම හරහා ප්‍රතිලාභී හිමිකාරත්ව තොරතුරු සඟවනු ලැබිය හැකි ය. එනම්
 - (අ) ඡෙල් සමාගම්² භාවිත කිරීම (විවිධ ආකාරයේ හිමිකාරත්ව ව්‍යුහයක් සමගින් පිහිටුවනු ලැබිය හැකි) එනම්, විශේෂයෙන්ම බල ප්‍රදේශ හරහා ව්‍යාප්තව ඇති විදේශීය හිමිකාරත්වයක් පවතින අවස්ථා.
 - (ආ) ඇතැම් අවස්ථාවල දී වෙනත් නෛතික තැනැත්තන්ගේ නමින් සහ ඇතැම් අවස්ථාවල දී විවිධ බලප්‍රදේශ හරහා පැතිරී ඇත්තා වූ හිමිකාරත්ව දාමයක් භාවිත කරමින් ආදී වශයෙන් හිමිකාරත්වයේ බොහෝ ස්ථර අන්තර්ගතවන සංකීර්ණ හිමිකාරත්ව සහ පාලන ව්‍යුහයන්.
 - (ඇ) භාරකාරත්ව කොටස් සහ භාරකාරත්ව කොටස් වගකීම්.
 - (ඈ) අධ්‍යක්ෂකවරුන් වශයෙන් නෛතික තැනැත්තන් භාවිත කිරීම.
 - (ඉ) නාමිකයාගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර ඇති අවස්ථාවක දී, සාමාන්‍ය නාමික කොටස් හිමියන් සහ අධ්‍යක්ෂවරුන් සිටීම.
 - (ඊ) සම්පතමයන් සහ පවුලේ සාමාජිකයන් වැනි අවිධිමත් කොටස් හිමියන් සහ අධ්‍යක්ෂවරුන් සිටීම.
 - (උ) වත්කම්වල නෛතික හිමිකාරත්වයේ සහ ප්‍රතිලාභී හිමිකාරත්වයේ වෙන් කිරීමක් සිදු කිරීමේ හැකියාව පවතින භාර සහ වෙනත් නෛතික වැඩපිළිවෙල.
 - (ඌ) ගණකාධිකාරීවරුන්, නීතිඥවරුන්, නොතාරිස්වරුන්, භාර සහ සමාගම් සේවා සපයන්නන් වැනි වෘත්තීය අතරමැදියන් ඇතුළු නෛතික තැනැත්තන් සෑදීමේ දී අතරමැදියන් භාවිත කිරීම.

2 "ඡෙල් සමාගම්" යනු භෞතික වශයෙන් පෙනී සිටීමක් නොමැති සමාගම් ඇතුළු සැලකිය යුතු මට්ටමක මෙහෙයුම් කටයුතු හෝ ආශ්‍රිත වත්කම් නොමැතිව සංස්ථාගත කරන ලද සමාගම් වේ.

III. ප්‍රතිලාභී හිමිකරු ස්ථාපිත කිරීම.


(අ) නෛතික තැනැත්තන්ගේ ප්‍රතිලාභී අයිතිකරු

11. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල (CDD රීති) 99 වන රීතිය අනුව, “නෛතික තැනැත්තා” යන්නෙන් මූල්‍ය ආයතනයක් සමග ස්ථිර ගනුදෙනුකාර සම්බන්ධතාවක් තහවුරු කිරීමට හැකියාව ඇති හෝ අන්‍යාකාරයකින් දේපළ අයත්වන යම් ස්වභාවික තැනැත්තකු නොවන ආස්ථිතායක් අදහස් වන අතර එයට සමාගමක්, සංස්ථාවක්, පදනමක්, හවුල් ව්‍යාපාරයක් හෝ සංගමයක් ඇතුළත් වේ.
12. නෛතික තැනැත්තකුගේ ප්‍රතිලාභී හිමිකරු (හිමිකරුවන්) හඳුනාගැනීමේ ක්‍රියාවලියේ දී, මූල්‍ය ආයතන විසින් පහත සඳහන් ප්‍රධාන කරුණු තුන පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එනම්
 - (අ) ගනුදෙනුකරුගේ ස්කන්ධ ප්‍රාග්ධනයෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක් (10%) කුමන ස්වභාවික තැනැත්තා (තැනැත්තන්) විසින් සන්තකය දරන්නේ ද නැතහොත් පාලනය කරනු ලබන්නේ ද යන්න?
 - (ආ) නෛතික තැනැත්තාගේ “ඵලදායී පාලනය” කුමන ස්වභාවික තැනැත්තා සතුව පවතීද?
 - (ඇ) ගනුදෙනුව සිදුකරනු ලබන්නේ කුමන ස්වභාවික තැනැත්තා (තැනැත්තන්) වෙනුවෙන් ද?
13. ගනුදෙනුකරුගේ (නෛතික තැනැත්තාගේ) ප්‍රතිලාභී හිමිකරු (හිමිකරුවන්) විසින් ඉහත හඳුනාගෙන ඇත්තා කරුණු එකක් හෝ වැඩි සංඛ්‍යාවක් සමග සෑහීමට පත්විය හැකි ය. ඒ අනුව, ප්‍රතිලාභී අයිතිය නිශ්චය කිරීමේ දී, හිමිකාරත්වය පිළිබඳ කරුණු පමණක් හුදෙක් අදාළ කර ගැනීම ප්‍රමාණවත් නොවිය හැකි ය.

හිමිකාරත්වය


14. 28 සහ 48 වන රීති අනුව, ගනුදෙනුකරු ස්වභාවික තැනැත්තකු නොවන අවස්ථාවක දී, මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවන්ගේ හිමිකාරත්වය සහ පාලන ව්‍යුහය මූල්‍ය ආයතන විසින් අවබෝධකර ගනු ලැබිය යුතු ය. 49 වන රීතියට අනුව, ගනුදෙනුකරුගේ සියයට දහයට වැඩි (10%) අයිතිය දැරීමක් වශයෙන් පාලනය කිරීමේ සම්බන්ධතාවය පිළිබඳ නියමිත ප්‍රවේශ ලක්ෂ්‍ය අර්ථ නිරූපණය කර ඇත. පහත විස්තර කර ඇති ආකාරයට අයිතිවාසිකම සමස්ථ අයිතිවාසිකම හරහා සෘජු මෙන්ම වක්‍ර අයිතිවාසිකමක් වශයෙන් විය හැකි ය:- එනම්

1 වන සටහන: සරල වක්‍ර කොටස් දැරීම




B මහතා, D මහතා, E මහතා සහ F මහතා A සමාගමේ ප්‍රතිලාභී අයිතිකරුවන් වේ.

2 වන සටහන: සෘජු හා වක්‍ර කොටස් දැරීම



A මහතා, B සමාගමේ පරම ප්‍රතිලාභී හිමිකරු වේ. (සෘජු 5% + වක්‍ර 95%)

3 වන සටහන: බහුවිධ මට්ටමේ කොටස් දැරීම




F මහතා, X මහතා සහ Z මහතා වකු කොටස් දැරීම හරහා ABC සමාගමේ ප්‍රතිලාභී අයිතිකරුවන් වේ.

15. කොටස් නාමික වශයෙන් අයිතිය දරන හෝ පාලනය කරනු ලබන (හෙළිදරව් කරන ලද හෝ හෙළිදරව් නොකරන ලද) සෘජුවම, නාමිකයන් හරහා හෝ පවුලේ සාමාජිකයන් හරහා හෝ සමීපතම තැනැත්තන් හරහා සම කොටස් සම්බන්ධතාවයේ පාලන කොටසක් සම්බන්ධයෙන් පාලනය කිරීමක් ක්‍රියාත්මක කරනු ලබන යම් ස්වභාවික තැනැත්තකු, ප්‍රතිලාභී හිමිකරුවෙකු වශයෙන් සලකනු ලැබිය හැකි ය. බහුතර කොටස් හිමියකු හෝ ස්වභාවික තැනැත්තකු සඳහා වූ නාමිකයන් වන්නා වූ කොටස් හිමියන් සංයෝගයක් මගින් සැදුම්ලත් බහුතරයක් ද ප්‍රතිලාභී හිමිකරුවෙකු වන්නේ ය.
16. සමහර ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ගත්කල, සියලු තනි පුද්ගලයන් සඳහා සියයට දහයකට වඩා අඩු (10%) අයිතිවාසිකමක් සහිතව, අයිතිවාසිකම තනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අතර පැතිරී තිබිය හැකි ය. එවැනි අවස්ථාවල දී, කිසිදු තනි පුද්ගලයකු (පුද්ගලයන්) විසින් සියයට දහයකට වඩා වැඩි (10%) ප්‍රමාණයක් අයිතිය දරනු නොලබන බැවින්, පහත පෙන්වා දී ඇති ඵලදායී පාලන ක්‍රමය, ප්‍රතිලාභී හිමිකරුගේ (හිමිකරුවන්ගේ) පාලනය (පාලනයන්) නිශ්චය කිරීම සඳහා වඩාත් උචිත විය හැකි ය.

ඵලදායී පාලනය

17. නෛතික තැනැත්තකුගේ ඵලදායී පාලනය යනු ප්‍රතිලාභී හිමිකම නිශ්චය කරනු ලබන වැදගත් අංගයක් වේ. එවැනි පාලනය කිරීම් සෘජු හෝ වකු, නැතහොත් විධිමත් හෝ අවිධිමත් විය හැකි ය. සෘජු සහ විධිමත් මට්ටමේ දී, ගනුදෙනුකරුවන්ගේ ඵලදායී පාලනය ක්‍රියාත්මක කරනු ලබන එම ස්වභාවික තැනැත්තන් අවබෝධකර ගැනීමේ දී ආධාරකයක් වශයෙන් ගනුදෙනුකරුවන්ගේ පාලන ව්‍යුහය අවබෝධකර ගැනීම අත්‍යවශ්‍ය වේ. ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් ඵලදායී පාලනය (පාලනයන්) නිශ්චය කිරීමේ දී, මූල්‍ය ආයතන විසින් පහත දැක්වෙන කරුණු පිළිබඳ සලකා බලනු ලැබිය යුතු ය:- එනම්-
 - (අ) ජ්‍යෙෂ්ඨ මට්ටමේ කළමනාකාරිත්වයේ යම් සාමාජිකයකු කුලියට ගනු ලැබිය හැකි හෝ සේවය අවසන් කරනු ලැබිය හැකි යම් ස්වභාවික තැනැත්තකු;
 - (ආ) අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබිය හැකි හෝ සේවයෙන් පහ කරනු ලැබිය හැකි යම් ස්වභාවික තැනැත්තකු;
 - (ඇ) නෛතික තැනැත්තාගේ/ වැඩපිළිවෙලෙහි දෛනික/ නීතිපතා සිදුවන මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පාලනයක් සහිත ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්. (උදා:- ප්‍රධාන විධායක නිලධාරී (CEO), ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) හෝ කළමනාකරණ අධ්‍යක්ෂවරයකු).
18. පහත දැක්වෙන ආකාරයට ස්වභාවික තැනැත්තන් විසින් ද වෙනත් ක්‍රම හරහා නෛතික තැනැත්තා පාලනය කරනු ලැබිය හැකි ය. එනම්-
 - (අ) විධායක අධ්‍යක්ෂවරුන්/ප්‍රධාන විධායක නිලධාරියන් (CEOs)/ කළමනාකරණ අධ්‍යක්ෂ යන තත්ත්වයන්ට පුද්ගලික සම්බන්ධතා පැවැත්වීම හෝ අයිතිවාසිකම් සතුව පැවතීම;
 - (ආ) නෛතික තැනැත්තකුගේ මූල්‍ය සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකිය යුතු අධිකාරී බලයක් පැවතීම (නෛතික තැනැත්තකු වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යනු ලබන මූල්‍ය ආයතන ඇතුළුව) සහ නෛතික තැනැත්තාගේ ක්‍රියාත්මකව පවතින මූල්‍ය කටයුතු;
 - (ඇ) ව්‍යවසාය මූල්‍යකරණය සඳහා සහභාගී වීම මගින් හිමිකමක් නොමැතිව පාලනය කිරීම හෝ සමීපතම පවුලේ සම්බන්ධතා හේතුවෙන් ඓතිහාසික හෝ ගිවිසුම්ගත සම්බන්ධතා හේතුවෙන් හෝ සමාගම විසින් ඇතැම් ගෙවීම් සම්බන්ධයෙන් පැහැර හැරීම සිදුකර තිබීම;
 - (ඈ) පාලනය කිසිදු අවස්ථාවක දී ක්‍රියාත්මක කරනු නොලැබුවේ වුව ද, නෛතික තැනැත්තා විසින් හිමිකාරත්වය දරනු ලබන වත්කම් භාවිත කිරීම, භුක්ති විඳීම හෝ ඒවායින් ප්‍රතිලාභ අත්කර ගැනීම.

4 වන සටහන: එලදායි පාලනය



G මහතා A නමැති සමාගමේ ප්‍රධාන මුදල් සැපයීමේ මූලාශ්‍රය වන්නා වූ ABC බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වේ. එවැනි අවස්ථාවක දී, G මහතා A නමැති සමාගමේ සියයට දහයකට (10%) අඩු ප්‍රතිශතයක් දරනු ලැබුවද, ඔහුට ABC බැංකුව හරහා A නමැති සමාගම සම්බන්ධයෙන් එලදායි පාලනයක් ඇති අතර එලදායි පාලනයක් හරහා ඔහු ප්‍රතිලාභී හිමිකරුවකු ලෙස සලකනු ලැබිය යුතු ය.

තමා වෙනුවෙන් ගනුදෙනුවක් පවත්වනු ලබන තැනැත්තා

19. ගනුදෙනුවක් පවත්වනුයේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද එවැනි තැනැත්තකු ප්‍රතිලාභී හිමිකරුවකු වන බව ප්‍රතිලාභී හිමිකරු පිළිබඳ අර්ථ නිරූපණයේ තවත් සංකල්පයක් වේ. මෙම තැනැත්තා ගනුදෙනුකරුගේ නිශ්චිතව දක්වන ලද සේවා දායකයකු වන්නා වූ තනි පුද්ගලයකු විය හැකි ය. උදාහරණයක් වශයෙන්, "A" නමැති තැනැත්තා විසින් "B" නමැති තැනැත්තා වෙනුවෙන් අහඹු ගනුදෙනුවක් පවත්වමින් සිටින බවට මූල්‍ය ආයතනය විසින් දැන සිටිය නම්, එවිට "A" නමැති තැනැත්තා සහ "B" නමැති තැනැත්තා, ගනුදෙනුවට පාර්ශ්වකරුවකු විය හැකි වෙනත් ප්‍රතිලාභී හිමිකරුවන් සමග හඳුනාගනු ලැබ තහවුරු කරගනු ලැබිය යුතු ය.
20. ගනුදෙනුකරු වෙනුවෙන් ගනුදෙනු හෝ වෙනත් කටයුතු පවත්වාගෙන යෑම සඳහා යම් තැනැත්තකුට බලය පවරනු ලබන අවස්ථාවක දී ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කිරීම සිදුවිය යුතු ය. එසේ වුව ද, "ක්‍රියා කිරීම සඳහා බලය පැවරීම", එලදායි පාලනය සමග අදාළ සහගත කරගනු නොලැබිය යුතු ය.
21. ගනුදෙනුකරුවකු වෙනුවෙන් ක්‍රියා කරනු ලබන තැනැත්තන් එම ගනුදෙනුකරුගේ ප්‍රතිලාභී හිමිකරුවන් වීම අත්‍යවශ්‍යයෙන් අවශ්‍ය නොවන අවස්ථා පවතියි.
22. 29 වන රීතියට අනුව, ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කරනු ලබන ස්වභාවික තැනැත්තන් මූල්‍ය ආයතනය විසින් හඳුනාගෙන එම තැනැත්තන්ගේ අනන්‍යතාවය තහවුරු කරගනු ලැබිය යුතු ය. ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා වූ එම තැනැත්තාගේ අධිකාරී බලය, එසේ අධිකාරී බලය පවරා ඇත්තා වූ තැනැත්තන්ගේ ආදර්ශ අත්සන් ද ඇතුළුව ලේඛනගත සාක්ෂි හරහා ද තහවුරු කරගනු ලැබිය යුතු ය.

(අ) නෛතික වැඩපිළිවෙලවල ප්‍රතිලාභී හිමිකරු.

23. 99 වන රීතියේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට, නෛතික වැඩපිළිවෙල යන්නට ප්‍රකාශිත භාරයක්, භාරකාරත්ව ගිණුමක් හෝ නාමිකයකු ඇතුළත් වේ.
24. සියලුම භාර සඳහා නෛතික අයිතිවාසිකම සහ ප්‍රතිලාභී අයිතිවාසිකම අතර වෙන් කිරීමක් සිදු කරනු ලබන්නා වූ පොදු ගති ලක්ෂණය පවතියි. නෛතික අයිතිවාසිකම නිතරම භාරකරු සමග තනිව පවතියි. ප්‍රතිලාභී හිමිකාරත්වය භාරයේ හිමිකරු, භාරකරුවන් හෝ ප්‍රතිලාභීන් සමග එක්ව හෝ තනි තනිව පවතියි.
25. 50 වන රීතිය අනුව, මූල්‍ය ආයතන විසින් භාරයේ නිර්මාතෘ භාරකරුවන්, ප්‍රතිලාභියා හෝ ප්‍රතිලාභීන් වර්ග පිළිබඳ හඳුනා ගැනීම් සහ භාරය පිළිබඳ අවසාන එලදායි පාලනයක් පවතින වෙනත් යම් ස්වභාවික තැනැත්තකුගේ අනන්‍යතා ඇතුළුව (පාලන දාමයක් හෝ හිමිකාරත්වයක් හරහා පාලනය වන තැනැත්තන් ඇතුළුව) භාරයක් පිළිබඳ තොරතුරු මූල්‍ය ආයතන විසින් හඳුනාගෙන තහවුරු කිරීම සඳහා සාධාරණ පියවරගනු ලැබිය යුතු ය.
26. මූල්‍ය ආයතන විසින් (භාර ඔප්පු, භාර සාධන පත්‍ර, භාර ප්‍රකාශන යනාදී) භාරයන් සම්බන්ධ ලේඛන ලබාගත යුතු අතර භාර ලේඛනයේ විධිවිධාන සම්පූර්ණයෙන්ම පාලන බල ප්‍රදේශයේ පවතින නීති සන්ධර්භය තුළ අවබෝධකර ගනු ලැබිය යුතු ය. මූල්‍ය ආයතන විසින් ස්වාධීන ක්‍රම හරහා භාර ලේඛනය තහවුරු කර ගැනීම සඳහා සාධාරණ පියවර ගනු ලැබිය යුතු ය. (උදා:- භාර රෙජිස්ටරය, නොතාරිස් රෙජිස්ටරය)

උදාහරණය:-

A තැනැත්තා ස්වකීය ළමයාගේ ප්‍රතිලාභය වෙනුවෙන් යම් භාරයක නිර්මාතෘවරයකු වේ. භාරයේ වත්කම් කළමනාකරණය කිරීම සඳහා උපකාර කිරීමට භාරකරු විසින් මූල්‍ය ආයතනයක් සමග සම්බන්ධතාවක් ගොඩනැගීමට අපේක්ෂා කරයි. භාරකරු භාරයේ වත්කම්වල පාලකයා වුව ද, ඔහු අවසාන ප්‍රතිලාභී අයිතිකරු නොවන අතර ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම (CDD) පිළිබඳ ප්‍රධාන ඉලක්කය සඳහා "A" නමැති තැනැත්තා ද ඇතුළත් විය යුතු ය.

IV. ප්‍රතිලාභී හිමිකම් පිළිබඳ තොරතුරු හඳුනා ගැනීම සහ තහවුරුකර ගැනීම.

- 27. 30 වන රීතිය ප්‍රකාරව, මූල්‍ය ආයතන විසින් ප්‍රතිලාභී හිමිකරු (හිමිකරුවන්) කවුරුන්ද යන්න පිළිබඳ දැන සිටින බවට මූල්‍ය ආයතනය විසින් ම සෑහීමට පත්වීම සඳහා ප්‍රමාණවත් වන විශ්වසනීය මූලාශ්‍රයකින් ලබාගත් අදාළ තොරතුරු හෝ දත්ත භාවිත කරමින් ගනුදෙනුකරුගේ ප්‍රතිලාභී අයිතිකරු (අයිතිකරුවන්) හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මූල්‍ය ආයතන විසින් ලබාගෙන එම ප්‍රතිලාභී හිමිකරුගේ (හිමිකරුවන්ගේ) අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා සාධාරණ පියවර ගනු ලැබිය යුතු ය.
- 28. ඒ අනුව, ප්‍රතිලාභී අයිතිකරු හඳුනාගැනීම අනිවාර්ය වේ. ගනුදෙනුකරුවකුගේ ප්‍රතිලාභී අයිතිකරු (අයිතිකරුවන්) කවුරුන්ද යන්න පිළිබඳව මූල්‍ය ආයතනය විසින් තහවුරු කරගනු ලබන අවස්ථාවක දී, මූල්‍ය ආයතනය විසින් යටත් පිරිසෙයින් එක් එක් තනි පුද්ගල ප්‍රතිලාභී අයිතිකරුට අදාළ පහත දැක්වෙන තොරතුරු රැස් කරනු ලැබිය යුතු ය:-
 - (අ) සම්පූර්ණ නම :-
 - (ආ) රාජකාරි පුද්ගල හඳුනාගැනීමේ හෝ වෙනත් හඳුනාගැනීමේ අංකයන්:-
 - (ඇ) ස්ථිර / පදිංචි ලිපිනය:-
- 29. 31 වන රීතියට අනුව, මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරුවෙකු සමග ව්‍යාපාරික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පෙර හෝ ව්‍යාපාරික සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අතරතුර දී සහ වරින් වර පැමිණෙන ගනුදෙනුකරු වෙනුවෙන් ගනුදෙනුවක් සිදු කිරීමේ දී ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය.
- 30. ඒ අනුව, අනන්‍යතාවය තහවුරු වී ඇති අවස්ථාවක දී, මූල්‍ය ආයතන විසින් ප්‍රතිලාභී අයිතිකරුගේ (අයිතිකරුවන්ගේ) අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා සාධාරණ පියවර ගනු ලැබිය යුතු ය. නෛතික තැනැත්තාගේ හෝ වැඩපිළිවෙලෙහි අයිතිවාසිකම සහ පාලන ව්‍යුහයෙහි අවදානම සහ සංකීර්ණභාවයන්ට යටත්ව තහවුරුකර ගැනීම සඳහා වූ සාධාරණ පියවර තීරණය කරනු ලැබිය යුතු ය.
- 31. හොඳින් සකස් කරන ලද හුවමාරුවක් සහිතව ප්‍රසිද්ධියේ වෙළඳාම් කරනු ලබන කොටස් සහිත හෝ සරල හෝ දේශීය වශයෙන් හුරුපුරුදු හිමිකාරත්ව ව්‍යුහයන් සහිත යම් සමාගම් සඳහා හෝ අඩු අවදානම් ගනුදෙනු පැවැත්වීමට අපේක්ෂිත නෛතික තැනැත්තන් සඳහා අදාළවන්නා වූ රීති වැනි ආයතන පාලනය සහ විනිවිදභාවයට අදාළ රීතිවලට දැනටමත් යටත්වන්නා වූ නෛතික තැනැත්තන්ගේ ප්‍රතිලාභී අයිතිය තහවුරුකර ගැනීම සඳහා සාමාන්‍යකරණය කරන ලද තහවුරුකර ගැනීමේ කාර්ය පටිපාටි අදාළ කරගනු ලැබිය හැකි ය.
- 32. ප්‍රතිලාභී අයිතිය තහවුරුකර ගැනීම සඳහා මූල්‍ය ආයතන විසින් විශ්වාසය තබනු ලැබිය හැකි ඇතැම් ලේඛන සඳහා (පහත සඳහන් ලේඛනවලට සීමා නොවන්නා වූ) පහත සඳහන් ලේඛන ඇතුළත් වේ:-
 - (අ) කොටස් රෙජිස්ටරය.
 - (ආ) වාර්ෂික ප්‍රතිලාභයන්,
 - (ඇ) භාර ඔප්පුව.
 - (ඈ) හවුල් ව්‍යාපාර ගිවිසුම.
 - (ඉ) යම් සංස්ථාගත කරන ලද සමාගමක් සඳහා වූ සංස්ථාවේ ව්‍යවස්ථාව සහ/හෝ සංස්ථාගත කිරීමේ සහතික පත්‍රය.
 - (ඊ) ලියාපදිංචි සමුපාකාර සමිතියක ව්‍යවස්ථාව.
 - (උ) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල වාර්තා.
 - (ඌ) විවෘත මූලාශ්‍ර පිරික්සීම් හරහා හෝ වාණිජමය වශයෙන් පවතින දත්ත පාදක හරහා ලබා ගැනීමට පවතින තොරතුරු.
- 33. විදේශීය නෛතික තැනැත්තන් සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන විට, මූල්‍ය ආයතන විසින් මවි සමාගම හරහා හෝ ශාඛා හරහා, සම්බන්ධිත බැංකුව, වෙනත් බැංකු නියෝජිතයන්, ආයතනික රෙජිස්ට්‍රාර් කාර්යාල යනාදිය හරහා තහවුරුකර ගැනීම වැනි අතිරේක පියවර ගනු ලැබිය හැකි ය.
- 34. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල (CDD රීති) 1 වන උපලේඛනය අනුව, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පනත යටතේ බලපත්‍රලාභී ශ්‍රී ලංකා කොටස් හුවමාරුවේ ලැයිස්තුගතකර ඇති සමාගම් සම්බන්ධයෙන් වන විට හෝ ප්‍රතිලාභී අයිතියෙහි ප්‍රමාණවත් විනිවිදභාවයක් සහතික කිරීම පිළිබඳ හෙළිදරව් කිරීමේ නියමයන්ට යටත්වන්නා වූ වෙනත් යම් කොටස් හුවමාරුවක් සම්බන්ධයෙන් වන විට, මූල්‍ය ආයතන විසින් අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කොටස් හිමියන් හඳුනාගැනීම සඳහා (පොදු රෙජිස්ටරයක් වැනි) විශ්වසනීය මූලාශ්‍රවලින් ලබාගන්නා පවත්නා අදාළ හඳුනාගැනීමේ තොරතුරු භාවිත කරනු ලැබිය හැකි ය.
- 35. 49(ඇ) රීතිය අනුව, ගනුදෙනුකරුගේ සම කොටස්වලින් සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයක් (10%) සන්නකය දරනු ලබන කිසිදු තැනැත්තකු හෝ ගනුදෙනුකරු සම්බන්ධයෙන් කිසිදු තනි පුද්ගල ක්‍රියාත්මක පාලනයක් නොමැති වීම නිසා මූල්‍ය ආයතන විසින් ප්‍රතිලාභී අයිතිකරු නිශ්චය කිරීමට නොහැකි වන අවස්ථාවක දී, මූල්‍ය ආයතන විසින්, ප්‍රතිලාභී අයිතිකරුවන් වශයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව තත්ත්වයන් දරනු ලබන ස්වභාවික තැනැත්තන් හඳුනාගනු ලැබිය යුතු වේ.

තොරතුරු කාලීනව අධීක්ෂණය කිරීම.

- 36. 40 වන රීතියට අනුව, තොරතුරු යාවත්කාලීන බවට සහතික කිරීම සඳහා මූල්‍ය ආයතන විසින් ප්‍රතිලාභී අයිතිකරුවන් සම්බන්ධයෙන් ලබාගෙන ඇති තොරතුරුවල ප්‍රමාණවත්භාවය පිළිබඳ කාලීනව අධීක්ෂණය කරනු ලැබිය යුතු ය. අවදානම් මත පදනම් වූ ප්‍රවේශයට අනුව ස්වකීය අභ්‍යන්තර මුදල් විභාගකරණය වැළැක්වීම/ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ වූ (AML/CFT) ප්‍රතිපත්තිය මගින් අධීක්ෂණ කාලසීමාව සහ එහි කාර්යපටිපාටි එක් එක් මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලැබිය යුතු ය.
- 37. ගනුදෙනුකරු තත්ත්වයන් හි යම් වැදගත්/ සැලකිය යුතු වෙනස්කමක් සඳහා ප්‍රතිලාභී අයිතිකරු පිළිබඳ අධීක්ෂණයක් අත්‍යාවශ්‍ය වේ. වැදගත්/ සැලකිය යුතු වෙනස්කම් පිළිබඳ ඇතැම් උදාහරණ සඳහා පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ. එනම්:-

- (අ) පොදු සමාගමක් පෞද්ගලික වශයෙන් සැලකීම;
- (ආ) කොටස් හිමියකු හෝ කොටස් හිමියන් සමූහයක් විසින් ඡන්දගිම් කොටස්වල එලදායී පාලනය ලබා ගැනීම;
- (ඇ) අලුත් හවුල්කරුවකු එකතු කිරීම හෝ පවත්නා හවුල්කරුවකු ඉවත් කිරීම;
- (ඈ) කළමනාකරණ තත්වයන්හි යම් වෙනස් වීමක් සිදු වීම;
- (ඉ) අලුත් භාරකරුවන් පත්කිරීම;
- (ඊ) භාරයක් විසුරුවා හැරීම;
- (උ) එකම ගනුදෙනුකරු වෙනුවෙන් අලුත් ගිණුමක් විවෘත කිරීම;
- (ඌ) ගනුදෙනුකරුගේ ලිපිගොනුව සමග අනුකූල නොවන්නා වූ ගනුදෙනු සඳහා උත්සාහ කිරීම.

ප්‍රමාද වන තහවුරුකර ගැනීම.

- 38. 31 සහ 32 වන රීතිවලට අනුව, පහත සඳහන් අවස්ථාවල දී, ප්‍රතිලාභී අයිතිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම ප්‍රමාද කිරීම සඳහා මූල්‍ය ආයතන වෙත ඉඩ ලබාදෙනු ඇත. එනම්:-
 - (අ) ව්‍යාපාරික සම්බන්ධතාවයට ඇතුළත් වන අවස්ථාවේ දී ගනුදෙනුකරුගේ අවදානම් මට්ටම පහළ මට්ටමක පැවතීම සහ තහවුරුකර ගැනීම සිදුකළ නොහැකි වීම;
 - (ආ) මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම පිළිබඳ කිසිදු සැකයක් නොමැති වීම;
 - (ඇ) ප්‍රමාදය මගින් ව්‍යාපාරයේ සාමාන්‍ය පැවැත්ම සඳහා අවහිර නොවීම.
- 39. 33 වන රීතියට අනුව, ප්‍රමාද වූ තහවුරු කිරීම් සඳහා ඉඩ ලබාදෙන අවස්ථාවක දී, තහවුරුකර ගැනීමට පෙරාතුව ගනුදෙනුකරු විසින් ව්‍යාපාරික සම්බන්ධතාවය භාවිත කරනුයේ යම් කොන්දේසි යටතේ ද එම කොන්දේසිවලට අදාළ වන අවදානම් කළමනාකරණ කාර්ය පටිපාටි මූල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලැබිය යුතු ය. මෙම කාර්ය පටිපාටි සඳහා, සිදුකළ හැකි ගනුදෙනු ප්‍රමාණය, වර්ග සහ/හෝ ප්‍රමාණයන් සීමා කිරීමක් වශයෙන් වූ පියවර සමූහයක් සහ එම සම්බන්ධතාවය සඳහා වූ අපේක්ෂිත වර්ගීකරණයන්ට බාහිරව සිදුකරනු ලබන ගනුදෙනු වර්ගවල විශාල බව හෝ සංකීර්ණ බව පිළිබඳ අධීක්ෂණය කිරීම අත්හරින විට යුතු ය.
- 40. 36 වන රීතියට අනුව, ප්‍රතිලාභී අයිතිකරුගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට පෙරාතුව, ඉහළ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් සහිත ගනුදෙනුකරුවකු සමග මූල්‍ය ආයතන විසින් කිසිදු ව්‍යාපාරික සම්බන්ධතාවක් ඇතිකර ගැනීම හෝ යම් ගනුදෙනුවක් සිදුකිරීම නොකළ යුතු ය.
- 41. 35 වන රීතියට අනුව, ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු හඳුනාගැනීම සහ තහවුරුකර ගැනීම ඇතුළුව ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති මගින් (CDD රීති) නියමකර ඇති ආකාරයට මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයන් ක්‍රියා කිරීමේ පියවර සමග අනුකූලව ක්‍රියා කිරීමට නොහැකි වන අවස්ථාවක දී, මූල්‍ය ආයතන විසින් අලුත් ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතාවලට ඇතුළත් වීම හෝ ඔවුන් සමග ගනුදෙනු කිරීම සිදු නොකළ යුතු අතර පවත්නා ගනුදෙනුකරුවන් සමග පවතින ව්‍යාපාරික සම්බන්ධතාවය අවසන්කර ගනුදෙනුකරු සම්බන්ධයෙන් සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ලබාදීම පිළිබඳ සලකා බලනු ලැබිය යුතු ය.

V. වෙනත් අවශ්‍යතා

ගනුදෙනුකරු විසින් ප්‍රතිලාභී අයිතිය පිළිබඳ ලබාදෙන ප්‍රකාශනය.

- 42. මූල්‍ය ආයතන විසින්, ප්‍රතිලාභී අයිතිකරු (අයිතිකරුවන්) හඳුනා ගැනීමට අදාළව මූල්‍ය ආයතන සෑහීමට පත්වන පරිදි, නිශ්චිත සහතික කිරීමේ ආකෘති පත්‍රයක් මත (සහතික කිරීමේ ආකෘතිය - I වන පරිශීෂ්ඨය) නියමිත තොරතුරු ලබා ගැනීම මගින් හෝ වෙනත් යම් ක්‍රමයකින් ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය.
- 43. ආකෘති පත්‍රය භාවිත කිරීම අනිවාර්ය නොවන අතර ඉල්ලීමක් කිරීමෙන් පසුව අවශ්‍ය තොරතුරු රැස්කර ගනු ලැබිය හැකි වන පරිදි, ආරක්ෂා කරනු ලැබිය හැකි, සංරක්ෂණය කරනු ලැබිය හැකි සහ නිසි බලධාරීන් වෙත ලබා ගැනීමට හැකිවන පරිදි සහ ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති (CDD රීති) ප්‍රකාරව සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) ප්‍රකාරව වාර්තා පවත්වාගෙන යාම සිදු කරනු ලබන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් ආකාරයට මූල්‍ය ආයතනය විසින් යෝග්‍ය වන්නා වූ අනුචාදයක් සහිතව මෙම ආකෘතිය ආදේශ කරනු ලැබිය හැකි ය.
- 44. තෛතික තැනැත්තන්ට අදාළ ප්‍රතිලාභී අයිතිවාසිකම් පිළිබඳ අවශ්‍යතා හඳුනා ගැනීමේ දී සහ තහවුරුකර ගැනීමේ දී මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන මුදල් විශුද්ධිකරණයට එරෙහි/ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට එරෙහි (AML/ CFT) ප්‍රතිපත්තිය පිළිබඳ යම් වැඩපිළිවෙල හඳුනාගැනීමේ දී සහ තහවුරුකර ගැනීමේ දී අනුගමනය කිරීමට නියමිත කාර්ය පටිපාටිය මූල්‍ය ආයතන විසින් ලේඛනගත කිරීමට නියමිත වේ.

වාර්තා තබා ගැනීමේ වගකීම.

- 45. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල (CDD රීති) V වන කොටස යටතේ සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ (FTRA) නියම කරන ලද ප්‍රතිලාභී අයිතිවාසිකමට අදාළ තොරතුරු හඳුනාගැනීම සහ තහවුරුකර ගැනීම පිළිබඳව මූල්‍ය ආයතන විසින් වාර්තා පවත්වාගෙන යෑම සිදුකළ යුතු වේ.

දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් වන්නා වූ ප්‍රතිලාභී ගිණිකරුවන් (PEPs)

- 46. 59 වන රීතිය අනුව, ප්‍රතිලාභී අයිතිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් වේ ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා මූල්‍ය ආයතන විසින් උචිත අභ්‍යන්තර ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ පාලනයන් ක්‍රියාත්මක කළ යුතුය. එම ක්‍රියාවලිය හරහා මූල්‍ය ආයතනය විසින් යම් ප්‍රතිලාභී අයිතිකරුවකු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු වශයෙන් (PEP) හඳුනාගෙන ඇත්නම්, එම සම්බන්ධතාවය ඉහළ අවදානමක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර එම සම්බන්ධතාවය ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති (CDD රීති) වල නියමකර ඇති ප්‍රවර්ධනය කරන ලද නිසි උද්යෝගය සඳහා යටත් විය යුතු ය.

සම්බාධක පැනවීම.

47. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ඊනි (CDD ඊනි) යටතේ නියම කර ඇති පරිදි ප්‍රතිලාභී අයිතිවාසිකම් පිළිබඳ නියමයන්ට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැරීම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 2(3) වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර එය මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේ ය.

VI: උදාහරණ

1 වන උදාහරණය :- නෛතික තැනැත්තකුගේ අයිතිය සහ පාලන ව්‍යුහය පිළිබඳ වාර්තාව.

ABC සමාගම යනු 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද වගකීමෙන් සීමිත පෞද්ගලික සමාගමක් වේ. A මහතා ABC හි කොටස්වලින් 25% ක් අයිතිය දරන අතර BC සීමිත සමාගම ABC හි කොටස්වලින් ඉතිරි 75% හි අයිතිය දරනු ලබයි. S මහතා ABC සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුගේ බිරිඳ වන, S මහත්මිය, ABC ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ඔවුන්ගේ ළමුන් තිදෙනාගෙන් සමන්විත වේ.

මෙම උදාහරණයේ දී, මූල්‍ය ආයතන විසින් පහත සඳහන් කරුණු වාර්තා කරනු ලැබිය යුතු වේ:-

- සමාගමේ අයිතිය - (කොටස්වලින් 25% සන්තකය දරනු ලබන) A මහතා සහ (සෙසු කොටස් 75% සන්තකය දරනු ලබන) BC සීමිත සමාගම.
- ආයතනයේ හිමිකාරත්ව ව්‍යුහය - ABC සමාගම පුද්ගලිකව වෙළඳ ව්‍යාපාරික කටයුතු සිදු කරන ආයතනයක් වීම.
- S මහතාගේ පවුලේ සාමාජිකයන් එලදායි පාලනය දරන බැවින් අධ්‍යක්ෂ මණ්ඩලයේ (S මහතාගේ පවුලේ තැනැත්තන්) සියලු සාමාජිකයන්ගේ අනන්‍යතාවය.
- A මහතා අයිතියෙන් 10% වැඩි ප්‍රමාණයක් දරනු ලබන බැවින්, A මහතාගේ අනන්‍යතාවය.
- BC සමාගම 75% ක කොටස් දරන බැවින් සහ එම සමාගම විසින් ද පාලනය ක්‍රියාත්මක කරන බැවින්, BC සමාගමේ කොටස් වලින් 10% ක් හෝ වැඩි ප්‍රමාණයක් සෘජුව හෝ වක්‍රව අයිතිය දරන හෝ පාලනය කරනු ලබන සියලු තනි පුද්ගලයන්ගේ අනන්‍යතාවය ලබා ගැනීම. එසේ වුව ද, මෙවැනි අවස්ථාවක දී, යම් තනි පුද්ගලයකු විසින් ABC කම්පැනි ලිමිටඩ් ආයතනයේ කොටස් 10% ක් සංයුක්ත වන්නා වූ BC කම්පැනි ලිමිටඩ් ආයතනයේ ප්‍රමාණවත් කොටස් ප්‍රමාණයක් දරනු ලබන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා හෝ එවැනි තනි පුද්ගලයකු නොමැති බවට මූල්‍ය ආයතනය විසින් නිශ්චය කරනු ලබන තෙක්, මූල්‍ය ආයතනය විසින් තවදුරටත් පර්යේෂණ පවත්වනු ලැබිය යුතු ය.
- මූල්‍ය ආයතනය මෙම තොරතුරු ලබාගත් ආකාරය සහ
- තොරතුරුවල නිවැරදිභාවය තහවුරුකර ගැනීම සඳහා ගනු ලබන පියවර.

2 වන උදාහරණය.

හවුල් ව්‍යාපාරයක අයිතිය සහ පාලන ව්‍යුහය පිළිබඳ වාර්තාව.

රේන්බෝ ප්‍රොපර්ටි ඩෙවෙලොපර්ස් ආයතනය යනු හවුල්කරුවන් දෙදෙනකු (T මහතා සහ J මහතා) විසින් සන්තකය දරනු ලබන බස්නාහිර පළාතේ පිහිටි නිශ්චල දේපළ මිලදී ගැනීමේ සහ විකිණීමේ යෙදී සිටිනු ලබන හවුල් ව්‍යාපාරයක් වේ. T මහතා විසින් රේන්බෝ ප්‍රොපර්ටි ඩෙවෙලොපර්ස් ආයතනය සඳහා කුලියට ස්ථානයක් ලබාගැනීම සඳහා සහ වෙනත් පරිපාලන වියදම් සඳහා හවුල් ව්‍යාපාරය තුළ රු. 5,000,000/- වූ මුදලක් යොදවනු ලැබිය යුතු බවටත් J මහතා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පරම වශයෙන් වගකියනු ලැබිය යුතු බවටත් ප්‍රකාශ කරමින් T මහතා සහ J මහතා විසින් හවුල් ව්‍යාපාර ගිවිසුමකට අත්සන් තබන ලදී. හවුල් ව්‍යාපාරයට සම්බන්ධ සියලුම තීරණ ඒකමතිකව සිදුවිය යුතු ය. යම් එකඟතාවයක් නොමැති අවස්ථාවක දී, ඕනෑම පාර්ශ්වයක් විසින් හවුල් ව්‍යාපාරය අවසන් කිරීම සඳහා තීරණය කළ හැකි ය. T මහතා සහ J මහතා විසින් ව්‍යාපාරයේ ලාභය 50/50 වශයෙන් බෙදාගනු ලැබේ. ඔවුන් විසින් හවුල් ව්‍යාපාරය අවසන් කිරීමට තීරණය කරනු ලැබුවහොත්, T මහතාට ව්‍යාපාරික වත්කම් විකිණීමෙන් ලැබෙන ප්‍රතිශ්ඨා මුදල්වලින් 55% ක් ලැබෙන අතර J මහතාට 45% ක් ලැබෙනු ඇත.

මෙම උදාහරණයේ දී, මූල්‍ය ආයතනය විසින් පහත සඳහන් කරුණු වාර්තා කරනු ලැබිය යුතු ය:-

- T මහතා සහ J මහතා අතර පැවති හවුල් ව්‍යාපාරයේ තොරතුරු ඇතුළුව ආස්ථිත්‍යයේ හිමිකාරත්ව ව්‍යුහය.
- හවුල් ව්‍යාපාරය දෙදෙනා විසින් පාලනය කිරීම සිදුකරන බැවින් T මහතා සහ J මහතා හඳුනා ගැනීම.
- මූල්‍ය ආයතනය විසින් මෙම තොරතුරු ලබාගත් ආකාරය.
- තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවර.

සටහන:- හවුල් ව්‍යාපාරයේ අයිතිය සහ පාලනය T මහතා සහ J මහතා අතර බෙදාගෙන ඇති බැවින්, මෙම උදාහරණයේ දී ව්‍යාපාරික ව්‍යුහය වැදගත් වේ. වාර්තා තබා ගැනීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම ලබාගත් ප්‍රතිලාභ අයිතිය පිළිබඳ තොරතුරුවල නිවැරදිභාවය තහවුරුකර ගැනීම සඳහා මූල්‍ය ආයතනය විසින් හවුල් ව්‍යාපාර ගිවිසුමේ පිටපතක් තබා ගැනීම අවශ්‍ය වේ. එවැනි ගිවිසුමක් නොමැති අවස්ථාවක දී, ලිඛිත ගිවිසුමක් නොමැතිව T මහතා සහ J මහතා අතර හවුල් ව්‍යාපාරයක් පවතින බවට වාර්තා කරනු ලැබිය යුතු වේ.

2018 අප්‍රේල් 19 වන දින නිකුත් කරන ලදී.

I වන උපග්‍රන්ථය - ප්‍රතිලාභී අයිතිය පිළිබඳ ආකෘති පත්‍රය.

ප්‍රතිලාභී අයිතිය පිළිබඳ ප්‍රකාශනය.	
<p>මෙම ආකෘතිපත්‍රය 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2(3) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති යටතේ නිකුත් කරන ලදී. මෙම ආකෘති පත්‍රය හෝ එයට සමාන යම් අනුමත ආකෘති පත්‍රයක්, පනත යටතේ නම්කරන ලද මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන් විසින් තමාගේ උපරිම දැනීම අනුව සම්පූර්ණ කළ යුතු වේ. මෙම ආකෘති පත්‍රයේ මුල් සම්පූර්ණ කර ලද සහ සාක්ෂි අත්සන් කරන ලද මුල් පිටපත මූල්‍ය ආයතනය විසින් තබාගත යුතු අතර ඉල්ලීමක් කිරීමේ දී නිසි බලධරයන් වෙත ලබාදිය යුතු වේ.</p>	
<p>ගනුදෙනුකරුගේ අනන්‍යතාවය:</p>	
<p>ගිණුම විවෘත කරනු ලබන ස්වභාවික තැනැත්තාගේ නම සහ තනතුර.</p>	
<p>ගිණුම විවෘත කරනු ලබන්නේ යම් නෛතික තැනැත්තකු වෙනුවෙන් ද එම නෛතික තැනැත්තාගේ නම, ලියාපදිංචි අංකය සහ ලිපිනය.</p>	
<p>ගිණුම විවෘත කරනු ලබන්නේ යම් නෛතික වැඩපිළිවෙලක් සඳහා ද එම වැඩපිළිවෙලේ නම, ඔප්පු අංකය, භාරකරු සහ ලිපිනය.</p>	
<p>මා විසින් පහත පරිදි කියා සිටිමි. එනම්</p>	
<input type="checkbox"/>	<p>මම මෙම ගිණුම සඳහා වූ ගනුදෙනුකරුගේ පරම ප්‍රතිලාභී අයිතිකරු² වෙමි.</p>
<input type="checkbox"/>	<p>මම මෙම ගිණුමේ ගනුදෙනුකරුගේ ප්‍රතිලාභී අයිතිකරු² නොවෙමි. ගනුදෙනුකරුගේ සම කොටස්වලින් 10% හෝ වැඩි ප්‍රමාණයක් සන්නකය දරන හෝ පාලනය කරනු ලබන සියලු ප්‍රතිලාභී අයිතිකරුවන් සඳහා වූ හඳුනා ගැනීමේ තොරතුරු සහ ගිණුම ක්‍රියාත්මක කරනු ලබනුයේ යම් ප්‍රතිලාභී අයිතිකරුවන් සඳහා ද එම ප්‍රතිලාභී අයිතිකරුවන් සහ එම තැනැත්තා දැනටමත් ලැයිස්තුගත වී ඇද්ද යන්න පිළිබඳ නොසලකා හරිමින් නෛතික ආස්ථිතායේ ඵලදායී පාලනය ක්‍රියාත්මක කරනු ලබන යටත් පිරිසෙයින් එක් තැනැත්තකු පිළිබඳ කරුණු සම්පූර්ණ කරන්න.</p>

නම	ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍රය/ නිකුත් කළ රට/ පුරවැසිභාවය සහිත රට	උපන් දිනය	වර්තමාන ලිපිනය	ප්‍රතිලාභී අයිතිය පිළිබඳ මූලාශ්‍රය. (1. සක්න්ධ ප්‍රාග්ධන % සඳහන් කරන්න) 2. ඵලදායී පාලනය 3. ගිණුම විවෘත කරනු ලබනුයේ යම් තැනැත්තකු සඳහා ද, එම තැනැත්තා)	‘දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු’ ද යන්න පරීක්ෂා කරන්න. (PEP)³
					<input type="checkbox"/>
					<input type="checkbox"/>
					<input type="checkbox"/>

ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා බලය පවරන ලද ස්වභාවික තැනැත්තා පිළිබඳ විස්තර.

නම: _____

ජා.හැ./ විදේශ ගමන් බලපත්‍ර අංකය: _____

උපන් දිනය: _____

අත්සන: _____

(මෙම ලේඛනය අත්සන් කිරීම මගින් මෙහි අන්තර්ගත සියලු කරුණුවල සත්‍යභාවය සහතික කර සිටිනු ලැබේ.)

ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තහවුරුකර ගැනීම.

2 “ප්‍රතිලාභී අයිතිකරු” යන්නෙන් ගනුදෙනුකරුවකුගේ අත්සන්ගත ගිණිකාරත්වය හෝ පාලනය සහිත ස්වභාවික තැනැත්තකු නැතහොත් ගනුදෙනුව පවත්වනු ලබන්නේ, යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා ද ඒ තැනැත්තා අදහස් වන අතර යම් තැනැත්තකුගේ හෝ නෛතික වැඩපිළිවෙලක සක්‍රීය ලෙස ආත්‍යන්ත පාලනය දරනු ලබන තැනැත්තකු ඊට ඇතුළත් වේ;

3 “දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා” යන්නෙන් දේශීය වශයෙන් හෝ විදේශීය රාජ්‍යයක් විසින් හෝ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති යම් පුද්ගලයෙකු අදහස් වන අතර එයට යම් රාජ්‍යයක හෝ රජයක ප්‍රධානියෙකු, දේශපාලඥයෙකු, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු, අධිකරණ නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු හෝ රජය සතු සංස්ථාවක, රජයේ හෝ ස්වාධීන ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු හෝ අදහස් වන අතර, මධ්‍යම මට්ටමේ හෝ කණිෂ්ඨ මට්ටමේ තැනැත්තන් ඊට ඇතුළත් නොවේ.

බලයලත් මූල්‍ය ආයතන නිලධාරියා.

නම:

තනතුර:

දිනය:

අත්සන සහ නිලමුද්‍රාව:

(මෙම ලේඛනය අත්සන් කිරීම මගින්, ඔබ විසින් මෙම ආකෘතියේ අත්සන් කරන ලද ගනුදෙනුකරු හඳුනාගෙන ඇති බවටත් අත්සනට සාක්ෂි දරන බවටත් සහතික කර සිටිනු ලැබේ.)

වකුලේඛ අංක 01/2018

2018 අප්‍රේල් 26

යොමු අංකය : 037/06/001/0001/016

බලපත්‍රලාභී බැංකු / බලපත්‍රලාභී මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණ මෙහෙයවීමේ ක්‍රියාපටිපාටිය

2015 අන්‍යෝන්‍ය ඇගයුම් වාර්තාවේ හඳුනාගත් පරතරයන් නිවැරදි කිරීම සඳහා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ / ක්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මූල්‍ය බුද්ධි ඒකකය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව 2006 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීති සහ 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ නියමයන්ට අනුව අවදානම් මත පදනම් වූ පිවිසුම යටතේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්හි එතැන් පරීක්ෂණ මෙහෙයවනු ලැබේ. එම පරීක්ෂණ සම්බන්ධයෙන් පහත පියවරයන් අනුගමනය කරයි.

- (අ) මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 18 වන පරිච්ඡේදය සමග කියවිය යුතු 15(1)(ඉ) වගන්තියේ නියමයන්ට අනුව පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකයෙහි අධ්‍යක්ෂක විසින් අදාළ මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිඛිතව දැනුම් දෙනු ලබයි.
- (ආ) එතැන් පරීක්ෂණ මෙයෙහිවීම සඳහා පරීක්ෂකවරු මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය / තෝරා ගත් ශාඛා වෙත පිවිසෙනු ලැබේ.
- (ඇ) පරීක්ෂණය අවසාන වූ පසු අධීක්ෂක සළකා බැලීම් පවතින තම් එය මූල්‍ය ආයතනය වෙත සන්නිවේදනය කරනු ලබයි.
- (ඈ) මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කර ඇති නිර්දේශ, නියමයන් සහ රීති වලට අනුව ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති විට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරයි.

2017 ජනවාරි 17 වන දිනට නිකුත් කරන ලද අංක 01/17 දරන වකුලේඛය, ඒ යටතේ පෙර සිදුකරන ලද කිසිදු දෙයකට අගතියක් නොවන පරිදි අවලංගු කර ඇත.

ඊ. මොහොට්ටි
වැ.බ. අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: සියලුම බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයන්හි අනුකූලතා නිලධාරීන්

යොමු අංකය : 037/04/010/0002/017

2018 මැයි 18

සියලු මූල්‍ය ආයතනයන්හි සහ නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන්හි ප්‍රධාන විධායක නිලධාරීන්/කළමණාකරුවන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 5 දරන මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, එය, 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග, 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2(3) ඡේදය යටතේ නිකුත් කරන ලද 2016 අංක 01 දරණ මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සහ 2018 අංක 01 දරණ නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතු වේ.

ඊ. මොහොට්ටි
වැ.බ. අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 5 දරන මාර්ගෝපදේශ

හැඳින්වීම

1. 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරමින්, විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන වගන්තිය යටතේ අර්ථ නිරූපණය කර ඇති මූල්‍ය ව්‍යාපාර සහ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වල යෙදී සිටින ආයතන සඳහා අදාළ වන (මෙහි මින්මතු "ආයතන" යනුවෙන් සඳහන් කරනු ලබන) එම නිකුත් කළ දින සිට බලාත්මක විය යුතු 2017 ඔක්තෝබර් මස 06 වන දින අංක 2039/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) මෙහි මින්මතු DPRK නියෝග යනුවෙන් සඳහන් කරනු ලබන නියෝග නිකුත් කරනු ලැබීය.
2. DPRK නියෝගවල විධිවිධාන සමග අනුකූලව ක්‍රියාකිරීම සඳහා ආයතන වෙත පහසුකම් සැලැස්වීම පිණිස සහ ශ්‍රී ලංකාවේ එම නියෝග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලැස්වීම පිණිස, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් DPRK නියෝගවල විධිවිධාන වලට අනුව, ආයතන විසින් අනුගමනය කිරීම පිණිස වර්තමාන මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.
3. මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සමග සහ DPRK නියෝග සමග මෙම මාර්ගෝපදේශ කියවිය යුතු වේ.
4. DPRK නියෝග මගින් (මෙහි මින්මතු නම් කරනු ලබන තැනැත්තන් යනුවෙන් සඳහන් කරනු ලබන) "නම් කළ තැනැත්තන් සහ ආයතනවල" ලැයිස්තුවක් සඳහා මෙන්ම, DPRK නියෝගවල "තහනම් කරන ලද ක්‍රියාකාරකම්" යටතේ අර්ථනිරූපිත ක්‍රියාකාරකම්වල යෙදී සිටින යම් පුද්ගලයන් හෝ ආයතන සමග මූල්‍ය ගනුදෙනු පැවැත්වීමෙන් සහ, එම පුද්ගලයින් හෝ ආයතන සඳහා මූල්‍ය සේවා සැපයීමෙන්, ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් හෝ ශ්‍රී ලංකාවේ පිහිටි ආයතන හෝ, ශ්‍රී ලංකා දේශසීමාව තුළ හෝ ඉන් පිටත සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන් හෝ පිහිටි ආයතන තහනම් කරනු ලැබේ.

නම්කළ තැනැත්තන්, නම් කළ අයිතම සහ සුබෝපහෝගී අයිතම සඳහා වූ පිරික්සීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම

05. ආයතන විසින් DPRK නියෝග සමග අනුකූලව ක්‍රියා කිරීම සඳහා අදියර දෙකකින් යුත් ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වේ. පළමු අදියර වනුයේ නම් කළ තැනැත්තන්ගේ ඒකාබද්ධ ලැයිස්තුව සහ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන (ස්වභාවික හෝ නෛතික පුද්ගලයන් සමග තම ආයතනවල ගනුදෙනුකරුවන් පිරික්සීමයි). දෙවන අදියර වනුයේ නම් කළ අයිතම, සුබෝපහෝගී අයිතම සහ තහනම් කරන ලද ක්‍රියාකාරකම්වලට අදාළ ගනුදෙනු සහ මූල්‍ය සේවා හඳුනා ගැනීමයි.
06. අංක 19(3) දරන DPRK නියෝගයට අනුව, නිසි බලධරයා විසින් 2018 අප්‍රේල් මස 19 දින අංක 2067/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නම් කළ තැනැත්තන්ගේ ප්‍රථම ලැයිස්තුව පළ කර ඇත. එහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සහ, (මෙහි මින්මතු DPRK කමිටුව යනුවෙන් සඳහන් කරනු ලබන) 1718 දරන යෝජනා සම්මතය අනුව පිහිටුවන ලද ආරක්ෂක මණ්ඩල කමිටුව විසින් නම් කරන ලද පුද්ගලයන් 70 ක් සහ ආයතන 54 ක් ඇතුළත් වේ. මෙම ලැයිස්තුව DPRK කමිටුව විසින් නිතරම යාවත්කාලීන කරනු ලබන අතර, ඒකාබද්ධ යාවත්කාලීන ලැයිස්තුව DPRK කමිටුවේ වෙබ් අඩවිය වන (<http://www.un.org/sc/suborg/en/sanctions/1718/materials>) යන අඩවියේ ඇත. (PDF, XML හෝ HTML වශයෙන්) ඒකාබද්ධ නම් කරන ලද ලැයිස්තුවට යම් යාවත්කාලීන කිරීමක් සිදු කරනු ලබන ඕනෑම අවස්ථාවක දී, අංක 19(4) DPRK නියෝගයට අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් ඒ පිළිබඳව විද්‍යුත් තැපෑල හරහා ආයතන වෙත දැනුම් දෙනු ලැබේ. මෙම යාවත්කාලීන ලැයිස්තුවට සම්බන්ධතාවක් මූල්‍ය බුද්ධි ඒකකයේ වෙබ් අඩවියේ "එක්සත් ජාතීන්ගේ සම්බාධක ප්‍රගුණන පිළිබඳ සම්බාධක" අංශයේ පවතී.
07. ඵලදායී පිරික්සීම් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ආයතන විසින් සම්පූර්ණ, නිවැරදි, සහ යාවත්කාලීන ගනුදෙනුකරුවන්ගේ විස්තර පාදකයන් විද්‍යුත් ආකෘතියෙන් (පරිගණකගත) පවත්වාගෙන යෑම අවශ්‍ය වේ.

නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව සමග ගනුදෙනුකාර පාදකය පිරික්සීම

08. නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවේ යාවත්කාලීන කිරීමක් පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිවේදනයක් ලබා දෙන ඕනෑම අවස්ථාවක දී, ආයතනය විසින් DPRK කමිටුවේ වෙබ් අඩවියෙන් යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ලබාගත යුතු අතර, එම ලැයිස්තුව සමග ඔවුන්ගේ ගනුදෙනුකාර පාදකය සම්පූර්ණ පරික්ෂීමක් සිදු කළ යුතු වේ. සෝදිසි කිරීමේ ක්‍රියාවලිය සඳහා නම, උපන් දිනය, ජාතිය, විදේශ ගමන් බලපත්‍ර/ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය සහිත සංයෝග යක් භාවිත කරන ලෙස ආයතන වෙත දැනුම් දී සිටිනු ලැබේ. ලැයිස්තුවේ අන්තර්ගත කරුණු සහ ආයතනයේ ගනුදෙනුකරුවන්ගේ දත්ත පාදකයේ විස්තර අතර සියුම් වෙනස්කම් තිබිය හැකි බැවින්, ඵලදායී සෝදිසියක් සඳහා වාග් සෝදිසියක් ලබා ගන්නා ලෙස නිර්දේශ කර සිටිනු ලැබේ.
09. ආයතනය විසින් නිතරම DPRK කමිටුවේ වෙබ් අඩවියෙන් යාවත්කාලීන නම් කළ තැනැත්තන්ගේ ලැයිස්තුව ලබාගෙන එය පිරික්සීම් ක්‍රියාවලිය සඳහා භාවිත කළ යුතු වේ. අලුත් ගනුදෙනුකරුවකු සඳහා අලුත් ගිණුමක් විවෘත කරනු ලබන ඕනෑම අවස්ථාවක දී, නම් කරන ලද ලැයිස්තුව සමග එම ගනුදෙනුකරුවන් විස්තර පිරික්සිය යුතු අතර, ගනුදෙනුකරු නම් කරන ලද තැනැත්තකු නොවන බවට ආයතන විසින් සහතික කර ගනු ලැබිය යුතු ය. ඒ අයුරින්ම, යම් ගනුදෙනුකරුවකු වෙනුවෙන් ගනුදෙනුවක් පවත්වනු ලබන ඕනෑම අවස්ථාවක දී, ආයතන විසින් නම් කරන ලද ලැයිස්තුව සමග ගනුදෙනුවේ යවන්නා සහ ලබන්නා පිරික්සිය යුතු අතර, කිසිදු නම් කළ තැනැත්තෙකු ඒ සඳහා සම්බන්ධ වී නොමැති බවට සහතික කර ගත යුතුයි.
10. ආයතන විසින් ස්වකීය ගිණුම්වල ප්‍රතිලාභීන් හඳුනාගැනීම සඳහා ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කළ යුතු අතර, කිසිදු නම් කළ තැනැත්තකු අරමුදල්වල, ගිණුම්වල හෝ වෙනත් වත්කම්වල ප්‍රතිලාභීන් නොවන බවට සහතික කර ගැනීම සඳහා මෙම 8 සහ 9 මාර්ගෝපදේශවල විස්තර කර ඇති කාර්යපටිපාටියම ඒ සඳහා අදාළ කරගනු ලැබිය යුතු ය. හැකි සෑම අවස්ථාවකදීම ප්‍රතිලාභීන්

හඳුනාගත හැකි වන පරිදි එකී කාර්ය පටිපාටි ප්‍රවර්ධනය කළ යුතු අතර අරමුදල්වල, ගිණුම්වල සහ වෙනත් වත්කම්වල ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සඳහා ආයතනයේ ශක්‍යතාවය ඇතුළත උපරිම උත්සාහයක් ගෙන ඇති බවට අවශ්‍ය වේ නම් ආයතනය විසින් ප්‍රර්ශනය කරනු ලැබිය යුතු වේ.

නම් කළ අයිතමවලට, සුබෝපහෝගී අයිතමවලට සහ තහනම් කරන ලද ක්‍රියාකාරකම්වලට අදාළ ගනුදෙනු සහ මූල්‍ය සේවා හඳුනා ගැනීම

11. අංක 4(2) දරන DPRK නියෝගයට අනුව, නිසි බලධරයා විසින් 2018 අප්‍රේල් 19 දින අංක 2067/14 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් නම් කළ අයිතම සහ සුබෝපහෝගී අයිතම පිළිබඳ පළමු ලැයිස්තුව ප්‍රසිද්ධ කර ඇත. නම් කළ තැනැත්තන්ගේ ලැයිස්තුවට සමානව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් විද්‍යුත් තැපෑල හරහා ආයතන වෙත නම් කරන ලද සහ සුබෝපහෝගී අයිතම ලැයිස්තුවට කරන ලද යාවත්කාලීන කිරීම පිළිබඳව දැනුම් දෙනු ඇත.

යාවත්කාලීන කරන ලද ලැයිස්තුව සඳහා වූ සම්බන්ධතාවය මූල්‍ය බුද්ධි ඒකකයේ වෙබ් අඩවියේ "UN සම්බාධක ප්‍රගුණන පිළිබඳ සම්බාධක" අංශයේ පවතියි. වෙළඳ ගනුදෙනු සිදු කිරීමේ දී, යම් පුද්ගලයකු හෝ යම් ආයතනයක් (DPRK හි රජය ද ඇතුළුව ඔවුන් නම් කළ හෝ නම් නොකරන ලද බව පිළිබඳ නොසළකා හරිමින්) යම් පාර්ශවයක් හෝ ප්‍රතිලාභියකු වන අවස්ථාවක දී, කිසිදු නම් කළ අයිතමයක් හෝ සුබෝපහෝගී අයිතමයක් එම වෙළඳ ගනුදෙනු සමග සම්බන්ධ වී නොමැති බවට ආයතන සහතික කර ගත යුතුය. ඒ සඳහා, වෙළඳාම DPRK වෙතින්/වෙතට හෝ එහි අසල්වැසි රටවල් වෙතින්/වෙතට සිදු වන අවස්ථාවක දී ආයතන විසින් ගනුදෙනු පිළිබඳ විමසිලිමත් විය යුතු වන අතර වෙළඳාම පිළිබඳ වැඩි විස්තර ලබා ගත යුතු වේ.

12. යම් තැනැත්තකු හෝ ආයතනයක් වෙත මූල්‍ය සේවා සැපයීමේ දී හෝ මූල්‍ය/වත්කම් හෝ වෙනත් වත්කම් පැවරීමේ දී, එම සේවා හෝ පැවරීම බැලප්ටික් මිසයිල හෝ වෙනත් සමූල ඝාතක අවි ආයුධ (WMD - රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ ක්‍රියාකාරකම් සහ න්‍යෂ්ටික) ආශ්‍රිත කටයුතුවලට සම්බන්ධිත නොවන බවට හෝ DPRK නියෝගවල අර්ථ නිරූපිත තහනම් කටයුතු හා සම්බන්ධිත නොවන බවට සහතික කර ගැනීම පිණිස ආයතන විසින් අංක 10 දරන DPRK නියෝගය වෙත විශේෂ අවධානය යොමු කර අවසාන භාවිතකරුවන් පිළිබඳ වැඩි විස්තර ලබා ගත යුතු වේ.

13. අංක 11 දරන DPRK නියෝගය ප්‍රකාරව ආයතනය විසින් (DPRK රජය ඇතුළුව - නම් කළ හෝ නොකළ බව පිළිබඳ කරුණු නොසළකා හරිමින්) DPRK පුද්ගලයන් සමග හෝ ආයතන සමග යම් වෙළඳ කටයුතුවල යෙදී සිටින තැනැත්තන් සඳහා පොදු සහ පෞද්ගලික මූල්‍ය සහාය ලබා නොදිය යුතුය. තවද, ආයතන විසින් DPRK මූල්‍ය ආයතන සමග කිසිදු හුවමාරු සම්බන්ධතා පවත්වා නොගත යුතුය.

අරමුදල්, ගිණුම් සහ වෙනත් වත්කම් තහනම් කිරීම

14. නිසි බලධරයා විසින් නම් කළ තැනැත්තන්ගේ අරමුදල්, ගිණුම් සහ වෙනත් වත්කම් තහනම් කිරීම සඳහා 2018 මැයි 14 දින අංක 2071/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව ආයතන විසින් නීතිපතා ගනුදෙනුකරුවන් විමර්ශනය කර නම් කරන ලද තැනැත්තන් හඳුනා ගැනීමෙන් පසුව ආයතනය මග පවත්වනු ලබන එවැනි අරමුදල්, ගිණුම් සහ වෙනත් වත්කම් වහාම තහනම් කළ යුතුය.

15. යම් ගනුදෙනුකරුවකු නම් කළ තැනැත්තකු ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමේ කාර්ය සඳහා, ආයතන විසින් ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගය පැවැත්වීම යටතේ ලබාගත් ගනුදෙනුකරුගේ අනන්‍යතා තොරතුරු මෙන්ම වෙනත් ප්‍රසිද්ධියේ පවතින තොරතුරු උපයෝජනය කර ගත යුතු වේ.

16. යම් තැනැත්තකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් නම් කරන ලද ලැයිස්තුවේ පවතින තොරතුරු හිඟතාවය හේතුවෙන් යම් ගනුදෙනුකරුවකු නම් කරන ලද තැනැත්තකු ද නැද්ද යන්න පිළිබඳව ආයතන විසින් නිශ්චය කරනු ලැබිය නොහැකි වන අවස්ථාවක දී, වැඩි විස්තර ලබා ගැනීම සඳහා ආයතන විසින් මූල්‍ය බුද්ධි ඒකකය අමතනු ලැබිය හැකිය.

17. නම් කරන ලද තැනැත්තෙකුගේ අරමුදල් සහ වත්කම් තහනම් කිරීමෙන් පසුව, ආයතන විසින් වහාම ගනුදෙනුකරුවන්ගේ විස්තර සහ අරමුදල්වල ස්වභාවය ඇතුළුව තහනම් කිරීමේ කටයුතු පිළිබඳව විස්තර නිසි බලධරයා වෙත සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දිය යුතුය. ඉන්පසුව, වත්කම් තහනම් කිරීම පිළිබඳව වහාම ගනුදෙනුකරු වෙත දැනුම් දීම සඳහා ආයතන විසින් සාධාරණ උත්සාහයක් ගත යුතුය.

18. තැන්පතුවෙන් පසු එම තැන්පතුවද තහනම් වන පරිදි, තහනම් කරන ලද ගිණුම් වෙත තැන්පතු කිරීම් සඳහා ආයතන විසින් ඉඩ දෙනු ලැබිය හැකිය. යම් විශේෂිත අවස්ථා සඳහා යම් වත්කමක තහනම් කිරීම ඉවත් කිරීම සඳහා නිසි බලධරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබිය හැකි අතර ආයතන විසින් එවැනි නියෝගවලට අනුකූලව වහා ක්‍රියා කළ යුතු වේ.

19. ස්වකීය වත්කම් තහනම් කර ඇත්තා වූ යම් ගනුදෙනුකරුවකු විසින් සමාන හඳුනාගැනීමක් හේතුවෙන් තමාට නම් කළ තැනැත්තකු වශයෙන් වැරදි සහගත ලෙස හඳුනාගෙන ඇති බවට හිමිකම් ඉදිරිපත් කරනු ලැබුවහොත් ආයතන විසින් එම තහනම් කිරීම ඉවත් කිරීම සඳහා නිසි බලධරයා වෙත සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරනු පිණිස එම ගනුදෙනුකරු යොමු කළ යුතුය.

20. ගනුදෙනුවක දී හෝ මූල්‍ය සේවාවක දී ආයතනයේ ගනුදෙනුකරුවකු නොවන්නා වූ යම් නම් කළ තැනැත්තකු ආයතන විසින් හඳුනාගනු ලබන්නේ නම්, (එනිසා තහනම් කිරීමට කිසිදු වත්කමක් නොමැති) ආයතන විසින් එම ගනුදෙනුව හෝ මූල්‍ය සේවාව පවත්වාගෙන යනු නොලැබිය යුතු අතර එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර ආයතන විසින් නිසි බලධරයා වෙත දැනුම් දී ඒ පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

විවිධ විධිවිධාන

21. යම් නිශ්චිත ගනුදෙනුකරුවකු නම් කළ තැනැත්තකු ද යන්න පිළිබඳ ආයතන වෙත යම් සැකයක් පවතින අවස්ථාවක දී, සහ ඒ පිළිබඳ දැනගැනීම සඳහා ගනුදෙනුකරුගෙන් අතිරේක විස්තර ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවක දී, ගනුදෙනුකරුට සැකයක් නොදැනෙන ආකාරයකින් ගනුදෙනුකරුගෙන් ආයතන විසින් එවැනි තොරතුරු ලබා ගත යුතු වේ. වත්කම් ඉවත් කර ගැනීම වැළැක්වීම සඳහා අරමුදල්, ගිණුම් හෝ වෙනත් වත්කම් සුරක්ෂිත කිරීම සඳහා කාර්ය පටිපාටි යෙදීමෙන් පසුව, ගනුදෙනුකරුගෙන් එවැනි විමසීමක් සිදු කළ යුතු වේ.

- 22. ඉහත කී අවශ්‍යතා පිළිබඳව, විශේෂයෙන්ම සමූල ඝාතක අවි ප්‍රගුණනයට සම්බන්ධ වන වෙළඳ ගනුදෙනු හඳුනා ගන්නා ආකාරය පිළිබඳව ස්වකීය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා ආයතන විසින් උත්සහ දරනු ලැබිය යුතු වේ.
- 23. වත්කම් තහනම් කිරීම සහ වෙනත් තහනම් කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් වූ DPRK නියෝගවල සඳහන් විධිවිධාන උල්ලංඝනය කරනු ලබන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර මහාධිකරණය විසින් එසේ වරදකරු කරනු ලැබීමේ දී වසර දෙකක සිට වසර පහක් දක්වා වූ බන්ධනාගාරගත කිරීමකට සහ/හෝ රුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට ඒ තැනැත්තා යටත් වන්නේය.
- 24. තහනම් කරන ලද වත්කම් පිළිබඳ නිසි බලධරයා වෙත මූල්‍ය බුද්ධි ඒකකය වෙත සහ ගනුදෙනුකරුවන් වෙත නිවේදනය සැපයීමට අදාළ DPRK නියෝගවල සඳහන් යම් විධිවිධාන උල්ලංඝනය කරනු ලබන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර, මහාධිකරණය විසින් එසේ වරදකරු කරනු ලැබීමේ දී අවුරුදු එකක් නොඉක්මවන කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමකට සහ/හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩ මුදලකට එම තැනැත්තා යටත් වන්නේය.

2018 මැයි මස 18 වන දිනදීය.

මාර්ගෝපදේශ අංක 06/18

2018 අගෝස්තු 06

යොමු අංකය : 037/03/011/0001/018

සියලුම මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 6 දරන මූල්‍ය ව්‍යාපාර සඳහා වූ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ මාර්ගෝපදේශ

ඉහත සඳහන් මාර්ගෝපදේශ වහාම බලාත්මක වන අතර, එය 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2017 සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝග සමග කියවිය යුතුය.

ඩී. එම්. රුපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 සැප්තැම්බර් 10

2018 අංක 06 දරන සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳ මූල්‍ය ආයතන සඳහා වූ මාර්ගෝපදේශ

හැඳින්වීම

- 1. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 33 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති 'මූල්‍ය ව්‍යාපාර' වල යෙදී සිටින හෝ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන මූල්‍ය ආයතනවලට අදාළ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 15(1)(ඒ) වගන්තියට අනුව මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.
- 2. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 33 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට මූල්‍ය ව්‍යාපාරවල යෙදී සිටින හෝ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ආයතන ඇතුළු ආයතනවලට අදාළව අංක 2015/56 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2017 අප්‍රේල් 21 දින 2017 සැක කටයුතු ගනුදෙනු පිළිබඳ (ආකෘති පත්‍ර) නියෝග නිකුත් කරනු ලැබීය. මෙම මාර්ගෝපදේශ සැක කටයුතු ගනුදෙනු (ආකෘති පත්‍ර) නියෝග අර්ථ නිරූපණය කිරීම සහ අදාළ කර ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබේ. මෙම මාර්ගෝපදේශ පූර්ණ සවිස්තරාත්මක ලේඛනයක් ලෙස සලකනු නොලැබිය යුතු අතර මූල්‍ය බුද්ධි ඒකකයෙන් (FIU) ලබාදෙන නීති උපදෙස් ලෙස ද සලකනු නොලැබිය යුතුය. මෙම මාර්ගෝපදේශවල කිසිවක් මගින් මූල්‍ය ආයතන 2017 සැක කටයුතු ගනුදෙනු (ආකෘති පත්‍ර) නියෝග යටතේ වූ ස්වකීය වගකීම්වලින් හෝ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) වගකීම්වලින් නිදහස් කිරීමක් වශයෙන් සලකනු නොලැබිය යුතුය.
- 3. අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතිය සාවද්‍ය ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා සැක කටයුතු ගනුදෙනු වාර්තා සම්බන්ධයෙන් වූ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදුකරනු ලබන විශ්ලේෂණ සහ විමර්ශන කටයුතුවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා එම සැක කටයුතු ගනුදෙනු වාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වීම වැදගත් වේ. ඉහළ ගුණාත්මකභාවයක් අත්පත් කර ගැනීමට එම සැක කටයුතු ගනුදෙනු වාර්තා මුදල් විශද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ කාර්යක්ෂම වැඩසටහනකින් ජනිත විය යුතු වේ. එසේම එම වාර්තාවල සම්පූර්ණ නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු අන්තර්ගත විය යුතු වේ. මෙම මාර්ගෝපදේශයේ අරමුණ වන්නේ වඩාත් ගුණාත්මක සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම සිදුකිරීමට මූල්‍ය ආයතන වලට උපකාර කිරීමයි.

තේනික වගකීම

- 4. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තිය (FTRA) මගින් පහත දැක්වෙන පරිදි නියම කර ඇත.
ආයතනයකට
(අ) යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක්, යම් නීතිවිරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක් කිරීමට අදාළ විය හැකි යයි සැක කිරීමට තරම් හේතු ඇත්තා වූ හෝ

(ආ) එයට

- (i) 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සූදානම් වීමේ ක්‍රියාවකට
- (ii) නීති විරෝධී ක්‍රියාවක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තැනැත්තකු හෝ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමකට, නඩු පැවරීමකට, නැතහොත්, මේ පනත හෝ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත හා 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත බලාත්මක කිරීමෙහි ලා අත්‍යාවශ්‍යයෙන් සහායවීමකට අදාළ විය හැකියයි සැක කිරීමට තරම් තොරතුරු ඇත්තා වූ අවස්ථාවක, ආයතනය විසින්, හැකි ඉක්මණින් ක්‍රියාවෙහි යෙදිය හැකි තාක් දුරට සැකය ඇතිකර ගැනීමෙන් හෝ තොරතුරු ලැබීමෙන් පසුව, එහෙත්, එතැන් පටන් වැඩකරන දින දෙකක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත්කිරීම නැතහොත්, තොරතුරු පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරනු ලැබිය යුතු ය.

එවැනි වාර්තා මෙම මාර්ගෝපදේශවල දී සැක කටයුතු ගනුදෙනු වාර්තා (STR) යනුවෙන් හඳුන්වනු ලැබේ.

- 5. ඉහත සඳහන් පරිදි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව, සියලුම ආයතන විසින් සැක කටයුතු ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත වාර්තා කරනු ලැබිය යුතු ය. "ආයතනය" යන්නෙන්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTR) 33 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති යම් මූල්‍ය ව්‍යාපාරයක හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක නිරත වූ හෝ ඒවා කරගෙන යනු ලබන යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් අදහස් වේ.
- 6. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 14(1)(ආ)(iv) වගන්තිය ප්‍රකාරව, සෑම ආයතනයක් විසින්ම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 7 වන වගන්තිය යටතේ වාර්තා කිරීමේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය පටිපාටි සහ පද්ධති පිහිටුවා පවත්වාගෙන යා යුතු වේ. තවද, 14(1)(ඇ) වගන්තිය යටතේ සෑම ආයතනයක් විසින් ම සැක කටයුතු ගනුදෙනු හඳුනා ගැනීම සඳහා ස්වකීය නිලධාරීන්, සේවා නියුක්තිකයන් සහ නියෝජිතයන් පුහුණු කිරීම සිදු කළ යුතු වේ.
- 7. 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති වල 15 වන රීතිය ප්‍රකාරව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන අභ්‍යන්තර මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්තිවල අසාමාන්‍ය හා සැක කටයුතු ගනුදෙනු අනාවරණය කර ගැනීම සහ අභ්‍යන්තර වශයෙන් වාර්තා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි මෙන්ම මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ වගකීම ඇතුළත් විය යුතුය.

සැකයන් ඇති කර ගැනීම ප්‍රවර්ධනය වීම සඳහා වූ පූර්ව අවශ්‍යතා

- 8. සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම සක්‍රීයව ආයතනික මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියක ප්‍රධාන කාර්යයක් වේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ක්‍රියාකාරිත්වය අර්ථවත් වීම සඳහා, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඊට අදාළව නිකුත් කරන ලද සියලු රීති සහ උපදෙස් සම්බන්ධයෙන් මූල්‍ය ආයතන සක්‍රීයව ක්‍රියාත්මක විය යුතුය. මූල්‍ය ආයතනයක් විසින් එවැනි සක්‍රීය ක්‍රියා නොකිරීම මගින් වැරදි සහගත, අසම්පූර්ණ හෝ අදාළ නොවන සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමට අමතරව සැකකටයුතු ගනුදෙනු සම්පූර්ණයෙන්ම වාර්තා කිරීම පැහැර හැරීම සිදුවිය හැක.

එම පැහැර හැරීම මගින් මූල්‍ය ආයතන නියාමන කීර්ති නාමය පිළිබඳ වූ, මෙහෙයුම් සහ නෛතික අවදානම් වලට භාජනය වේ. ඇතැම් අවස්ථාවල දී එවැනි පැහැර හැරීම මගින් ස්වභාවික සහ නෛතික තැනැත්තන් සාපරාධී වගකීමට යටත් වීමට ද හේතු විය හැකිය.

- 9. ඉතා සමීප ගනුදෙනුකාර සම්බන්ධතා පවත්වන ඉතා කුඩාතර ආයතන හැර අනෙකුත් ආයතන, ගනුදෙනුකරුවන් පිළිබඳව සහ ගනුදෙනු පිළිබඳ තොරතුරු ක්‍රමානුකූල ආකාරයට අත්කරගෙන ස්වකීය අනුකූලතා සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට ඒකාබද්ධ කර ගනු ලැබිය යුතුය. විශාල මූල්‍ය ආයතන සඳහා, මෙමගින් සැමවිටම පාහේ විද්‍යුත් තොරතුරු පද්ධතියක් අදහස් වේ. එවැනි පද්ධති, අපේක්ෂිත රටාවන් සහ නිරීක්ෂණය කරන ලද රටාවන් අතර වෙනස මැනීමට සහ තක්සේරු කිරීමට හෝ මූල්‍ය පද්ධතිය සාවද්‍ය ලෙස භාවිතා කිරීම සඳහා යොදා ගන්නේ යැයි නිරීක්ෂණය කර ඇති ක්‍රමවේද යොදා ගෙන ඇත්දැයි තක්සේරු කිරීමට, රීති, සිදුවීම් රටා සහ ආකෘති පදනම් කර ගනී. මූල්‍ය ආයතනයේ නිශ්චිත තක්සේරු කරන ලද අවදානම් පිළිබඳව සඳහා එකී පද්ධති ඉතා ප්‍රවේසමෙන් සකස් කරනු ලැබීම අවශ්‍ය වේ. උපරිම සක්‍රීය භාවයක් ලබා කර ගැනීම සඳහා එවැනි පද්ධති අඛණ්ඩව තක්සේරු කර ගැලපීම, අලුත් මෙහෙයුම් සහ තුන්වන පාර්ශව තොරතුරු සමග අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ මූල්‍ය ආයතනයේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට සම්පූර්ණයෙන් ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. එවැනි පද්ධති මගින් අවධානයට ලක් කරනු ලබන අවස්ථාවක දී, මූල්‍ය ආයතනයේ අනුකූලතා නිලධාරියා විසින් එම අවස්ථාවන් අධීක්ෂණය කිරීම වැදගත් වේ. එවැනි පද්ධතියක් මගින් අවධානයට ලක් කරන අවස්ථාවක් සැක කටයුතු ගනුදෙනු (STR) වාර්තා කිරීමක් සඳහා හේතුවක් වන අතරතුර දී මෙම මාර්ගෝපදේශ ප්‍රකාරව එවැනි අවධානයට ලක් වූ පමණින් සම්පූර්ණ සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ලෙස සැලකීමට ප්‍රමාණවත් නොමැති අතර එය සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් සඳහා පිළිගත හැකි ආදේශ කිරීමක් නොවේ.

හුදකලාව ක්‍රියාත්මක වන පද්ධති ඵලදායී නොවේ. පද්ධතියකට ක්‍රියාත්මක විය හැක්කේ එය සත්‍ය පවත්නා තොරතුරු මත පදනම්ව පමණක් වේ. පද්ධති වලට සාමාන්‍යයෙන් මිනිසාට ඇති ආකාරයේ තේරුම් ගැනීමේ හැකියාවක් හෝ සංජානනය පිළිබඳ හැකියාවක් නොමැත. එම නිසා, එවැනි පද්ධති මිනිසුන් විසින් සකස් කරන ලද රීති, සිදුවීම් රටා සහ ආකෘති මත රඳා පවතිමින් ක්‍රියාත්මක වේ. මෙම හේතු නිසා මූල්‍ය ආයතන විසින් මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පද්ධති මත සම්පූර්ණ වශයෙන් රඳා නොපැවතිය යුතු වේ.

- 10. ගනුදෙනුකරුගේ සහ ගනුදෙනු දැනීම පිළිබඳ මූලාශ්‍රය කුමක් වුව ද සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සංකීර්ණ තාක්ෂණික පද්ධති තිබුන ද, එම පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනික වශයෙන් වූ උවමනාවක් තිබිය යුතු වේ. එනම් සැක කටයුතු ගනුදෙනු අනාවරණය කර ගැනීම සඳහා උවමනාවක් තිබිය යුතු අතර එම සැක කටයුතු ගනුදෙනු අනාවරණය කර ගනු ලැබුවේ යම් අරමුණු සඳහා ද එම අරමුණු වෙනුවෙන් එකී සැක කටයුතු ගනුදෙනු සද්භාවයෙන් හඳුනා ගැනීම සහ එසේ හඳුනා ගැනීමෙන් පසුව එම ගනුදෙනු සම්පූර්ණයෙන් ම සහ නිවැරදිව වාර්තා කිරීම සඳහා උවමනාවක් තිබිය යුතු වේ.

මෙම ආයතනික උනන්දුව මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ කැපවීම මත වඩාත් සක්‍රීය ලෙස නිර්මාණය විය යුතු අතර මූල්‍ය ආයතනයේ සෙසු කාර්ය මණ්ඩලය වෙත ස්ථිරසාර ක්‍රියාවලීන් සහ ආදර්ශ හරහා (උදාහරණ- සක්‍රීය අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියාවලි සහ පුහුණු වැඩසටහන්, එකඟව ක්‍රියා කිරීමේ විගණන, පද්ධතිවල ආයෝජනය කිරීම, නීත්‍ය අනුකූලව, නොබියව සහ විනය ගරුක ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම) ප්‍රචාරණය කරනු ලැබිය යුතු ය.

සැකය

- 11. මූල්‍ය ආයතනය විසින් සැකය සම්බන්ධ ස්වකීය මෙහෙයුම් මට්ටමේ අර්ථ නිරූපණ ප්‍රවර්ධනය කරනු ලැබිය යුතු ය. සැකය පිළිබඳ යම් මූල්‍ය ආයතනයක මෙහෙයුම් මට්ටමේ අර්ථ නිරූපණයක් මගින් යම් හැසිරීමකට, තනි ගනුදෙනුවකට, ගනුදෙනු සමූහයකට, උත්සාහ කරන ලද ගනුදෙනුවකට හෝ එහි යම් සංයෝගයකට අදාළ කරුණු පිළිබඳ අරමුණු සමූහයක් සහ අවස්ථානුගත කරුණු සංයුක්ත කරනු ලැබිය යුතු ය. එය යම් දෙයක් බලාපොරොත්තු වූ ආකාරයෙන් නොතිබීම පිළිබඳ හෝ යම් දෙයක් පිළිබඳ පැහැදිලි කරන ලද ආකාරයට නොතිබීම පිළිබඳ හෝ යම් දෙයක් පවතින්නා වූ අවස්ථානුගත සමස්ථ කරුණු පිළිබඳ දැනුම සම්බන්ධයෙන් වූ හැඟීමක් විය හැකි ය. සැකය පිළිබඳ හැඟීම කිසිදු සාක්ෂියක් නොමැති හේතුව පදනම් කරගෙන ඉවත් කර ගත යුතු නොවේ. සැකය පිළිබඳ අර්ථ නිරූපණයට ස්ථිර පදනමක් නැති හෝ සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති විශ්වාසයක් ඇතුළත්විය යුතු ය. නමුත් ඉහත අර්ථ නිරූපණයට මනාකල්පිත තාවකාලික විශ්වාසයක් ඇතුළත් විය යුතු නොවේ. අර්ථ නිරූපණයට නියත වශයෙන් අවස්ථානුගත කරුණු සම්බන්ධයෙන් අසාමාන්‍ය වන්නා වූ සහ ප්‍රමාණවත් ලෙස හෝ විශ්වාස කල හැකි අයුරින් පැහැදිලි කල නොහැකි සැක කටයුතු හැසිරීම් සහ ක්‍රියාකාරකම් ඇතුළත් විය යුතුය.

සැකය සඳහා වූ මෙහෙයුම් අර්ථ නිරූපණය සාධාරණත්වය පිළිබඳ පරීක්ෂණයක් සමත් විය යුතු වේ. අර්ථ දැක්වීම පටු සහ අවශ්‍ය නම් ඒ මගින් හඳුනා නොගත් සහ බලාපොරොත්තු නොවූ අනිතික ක්‍රියා පිළිබඳ වාර්තා වීම සිදු නොවිය හැකි (සාවද්‍ය සෘණ ප්‍රතිඵල) අතර අපරාධකරුවන් විසින් හඳුනා ගැනීම මගහැර යාමට ඉඩ ලබා ගත හැක. අනෙක් අතට, ඉතාමත් පුළුල් හෝ නම්‍යශීලී අර්ථ නිරූපණයක් මගින් ප්‍රමාණවත් ලෙස විමර්ශනය නොවූ සහ අනිතික අවස්ථා පිළිබිඹු නොවන වාර්තා විශාල ප්‍රමාණයක් නිර්මාණය විය හැකිය. එනම් "සාවද්‍ය ධන ප්‍රතිඵල" හෝ "අධි අනුකූලතාවය" විද්‍යුත් තොරතුරු පද්ධති ස්වකීය ක්‍රියාවලිවලට ඒකාබද්ධ කර ඇති මූල්‍ය ආයතනවලට, මෙහෙයුම් අර්ථ නිරූපණවලින් කොටසක්, මූල්‍ය ආයතන විසින් අර්ථ නිරූපණය කර ඇති ප්‍රකාර, ආකෘති රටා, සිදුවීම් සහ රීති මගින් ක්‍රියාත්මක කල හැක. සැක කටයුතු සිදුවීම හඳුනාගැනීමේ දර්ශක සහ සැකකටයුතු ක්‍රියාවලීන් එම අර්ථ නිරූපණවල අන්තර්ගත විය හැකි ය. හැසිරීම් සහ ගනුදෙනුවල "අසාමාන්‍ය" රටාවන් පිළිබඳ සංකල්ප මෙම අර්ථ නිරූපණවලට ඇතුළත් විය යුතුය.

ගනුදෙනු සහ හැසිරීම් රටා සම්බන්ධ සැකකටයුතු දර්ශක වල පරිපූර්ණ නොවන සහ නිල නොවන ලැයිස්තුවක් 1 වන පරිච්ඡේදයේ සමයා ඇත. මූල්‍ය ආයතනය විසින් මෙම ලැයිස්තුව තමන්ගේ දර්ශක සමගින් අනුපූරණය කරනු ලැබිය යුතුය. දර්ශක භාවිත කිරීමේ දී, මෙම දර්ශක, සූත්‍ර නොවන බවත් එමගින් ඇත්ත වශයෙන්ම අපරාධයක් ප්‍රදර්ශනය නොවන බවත් මතක තබා ගනු ලැබිය යුතුය. ප්‍රතිවිරුද්ධ ලෙස ගත්කල අපරාධකරුවන් විසින් එවැනි දර්ශක මගහැරීම සඳහා තම හැසිරීම් ගලපාගත හැකි බැවින්, සැකකටයුතු සිදුවීම් හඳුනාගැනීමේ දර්ශකවල උග්‍රතාවයක් මගින් අපරාධකාරිත්වයක් නොමැති බව ද අත්‍යවශ්‍යයෙන් අදහස් නොවේ. ඒ නිසා, සැකකටයුතු ක්‍රියා හඳුනා ගැනීමේ දර්ශකයක් සහ විශේෂයෙන්ම එවැනි දර්ශක කීපයක සංකලනයක් ඇති අවස්ථාවක වැඩිදුර සොයා බැලීම සිදුකල යුතු අතර, එවැනිකක් සැකයක් ඇතිවීමට හේතු විය හැකිය.

- 12. අධිඅනුකූලතාවයකින් හෝ ද්වේශ සහගත අනුකූලතාවයකින් ක්‍රියාකරනු ලබන මූල්‍ය ආයතන විසින් සැකකටයුතු ගනුදෙනු වාර්ථාවන්හි අපේක්ෂිත ගුණාත්මක භාවය උත්පාදනය කරනු නොලබයි. එනිසා අධි අනුකූලතාවය සහ ද්වේශසහගත අනුකූලතාවය දැඩි ලෙස අධෛර්යට පත් කර සිටිනු ලැබේ.

ප්‍රමාණවත් වන පරිදි විශ්ලේෂණ කර නැති හෝ සැකය පිළිබඳ සාධාරණ ප්‍රමිතියක් සපුරාලීමට අපොහොසත් වන වාර්තා විශාල ප්‍රමාණයක් මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක දී අධි අනුකූලතාවය ඇති වේ. මූල්‍ය ආයතනයක් අධි අනුකූලතාවයක් සහිතව කටයුතු කිරීම මූල්‍ය ආයතනය තම අවදානම් කළමනාකරනයේ මූල්‍ය බුද්ධි ඒකකයට පැවරීමක් ලෙස දැකිය හැකි වේ.

සමහර වාර්තාවල සැක කටයුතු මෙන්ම හරයක් නොමැති කරුණු අන්තර්ගත වුව ද, ඒවා ඇත්ත වශයෙන්ම සැක කටයුතු ස්වභාවයේ කරුණු නොවන බවට මූල්‍ය ආයතනය විසින් දැනගනු ලබන යම් වාර්තා මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක දී, ද්වේශ සහගත එකඟව ක්‍රියා කිරීම සිදු වේ. යම් ගනුදෙනුවක බාහිරින් බැලූවිට සැක කටයුතු ගනුදෙනුවල ඇති යම්කිසි අංගයන් පැවතුනත් ඇත්ත වශයෙන්ම සැකකටයුතු ගනුදෙනුවක් නොවන අවස්ථාවක් බව මූල්‍ය ආයතනය දැනුවත්ව සිටින අවස්ථාවක සැක කටයුතු ගනුදෙනුවක් වාර්තා කිරීම ද්වේශ සහගත අනුකූලතාවයයි.

- 13. මූල්‍ය ආයතනය වෙත පවතින කරුණු සහ අවස්ථානුගත කරුණු පිළිබඳව සලකා බැලීමෙන් පසුව සහ සැකය පිළිබඳ මූල්‍ය ආයතන සතුව පවතින අවබෝධතාවයේ සන්දර්භය තුළ පිහිටමින් සහ මූල්‍ය ආයතන සඳහා වූ අවදානම් සලකා බැලීමෙන් පසුව, මෙන්ම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTR) සහ එහි ක්‍රියාත්මක රීති, නියෝග, වක්‍රලේඛන සහ මාර්ගෝපදේශ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව, යම් හැසිරීමක් හෝ ක්‍රියාකාරකමක් සැක කටයුතු ලෙස වාර්තා කරනු ලැබිය යුතු ද යන්න පිළිබඳව මූල්‍ය ආයතනයට දෙහිඬියාවක් ඇතිවන අවස්ථාවක දී, හොඳම ක්‍රියාමාර්ගය වනුයේ එම කරුණු වාර්තා කිරීම වේ.

සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා කිරීම

- 14. මූල්‍ය ආයතනය වෙත LankaFIN පද්ධතිය වෙත ප්‍රවේශය ලබා දී ඇති අවස්ථාවක දී, භාර දීම හෝ තැපැල් කිරීම මගින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කරනු ලබන සැකකටයුතු ගනුදෙනුවන්හි අත්සන් කරන ලද මුද්‍රිත පිටපතක් මගින් අනුගමනය කරනු ලබන මූල්‍ය බුද්ධි ඒකකය විසින් නම් කරන ලද LankaFIN මාර්ග ගත ක්‍රමය හරහා හෝ අනුප්‍රාප්තික පද්ධතියක් හරහා සියලු වාර්තා භාරදෙනු ලැබිය යුතුය. LankaFIN හරහා මූල්‍ය බුද්ධි ඒකකය විසින් නම් කරන ලද අනුප්‍රාප්තික පද්ධතියක් හරහා සියළුම සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකටයුතු ගනුදෙනු වාර්තාවේ අත්සන් කළ මුද්‍රිත පිටපත් ගෙනැවිත් තැපැල් මගින් හෝ භාරදීම කල යුතු වේ.

- 15. මූල්‍ය ආයතන වෙත LankaFIN පද්ධතිය වෙත ප්‍රවේශවීම ලබා දී නොමැති අවස්ථාවක දී, සැකකටයුතු ගනුදෙනු වාර්තාවේ අත්සන් කරන ලද මුද්‍රිත පිටපත ගෙනැවිත් හෝ තැපැල් මගින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත භාරදෙනු ලැබිය යුතුය.
- 16. මූල්‍ය ආයතන හදිසි අවස්ථාවක දී සැක කටයුතු වාර්තා ඊමේල්, ෆැක්ස් හෝ දුරකථන වැනි වෙනත් මාර්ග මගින් දැනුම් දී පැය 24 ක් ඇතුළත LankaFIN හරහා සහ අත්සන් කළ මුද්‍රිත පිටපත මූල්‍ය බුද්ධි ඒකකය වෙත භාරදිය හැකිය.

වාර්තා කිරීම කාලීනව සිදු කිරීම

- 17. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් ප්‍රායෝගික වශයෙන් හැකි ඉක්මණින් එහෙත් සැකකටයුතු තොරතුරු ලැබීමේ දින සිට වැඩකරන දින දෙකකට වැඩි නොවන කාලයක් ඇතුළත සැක කටයුතු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත භාරදීමට නියම කර ඇත. මෙයින් අදහස් වනුයේ, සැකය පිළිබඳ මූලික හඳුනා ගැනීමකින් පසුව මූල්‍ය ආයතනයේ ක්‍රියාවලි, කාර්ය පටිපාටි හා පියවර සම්පූර්ණකර නොතිබුණ ද, සැක කටයුතු කරුණු වාර්තා කරනු ලැබිය යුතු බවය. සැකය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා වූ මූල්‍ය ආයතනයේ ක්‍රියාවලිය, සැකය වාර්තා කිරීමට සමගාමීව ඉදිරියට ගෙන යා හැකිය.
උදාහරණයක් වශයෙන්, මූල්‍ය ආයතනය විසින් යම් අවස්ථානුගත කරුණු අනුව, සැක කටයුතු බවට වහාම තීරණය කරනු ලබන්නා වූ විද්‍යුත් මුදල් හුවමාරු ලබා ගන්නා වූ යම් ගනුදෙනුකරුවකු මූල්‍ය ආයතනයක් සතුව සිටින අවස්ථාවක දී, එම විද්‍යුත් මුදල් හුවමාරුවේ සත්‍ය අසත්‍ය බව සහ එහි විස්තර තහවුරු කර ගැනීම සඳහා මූල්‍ය ආයතන විසින් අභ්‍යන්තර ක්‍රියාවලි අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතරතුර දී පවා, මූල්‍ය ආයතනය විසින් එම ගනුදෙනුවේ සැක කටයුතු අවස්ථානුගත කරුණු පිළිබඳව හැකි ප්‍රායෝගික ඉක්මණින් එහෙත් වැඩ කරන දින දෙකක් ඇතුළත වාර්තා කරනු ලැබිය යුතුය.
- 18. වාර්තාව යැවීමෙන් පසුව, මූල්‍ය ආයතනයේ මූලික සැකය තහවුරු කිරීම සඳහා හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා මූල්‍ය ආයතනය විසින් අතිරේක සාධක සහ අවස්ථානුගත කරුණු අනාවරණය කරගනු ලබන්නේ නම්, එවිට මූල්‍ය ආයතනය විසින් ඒ පිළිබඳව උචිත පරිදි මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දිය යුතුය.

වාර්තාවේ අන්තර්ගත විය යුතු කරුණු

19. සම්පූර්ණ බව

තනි සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ගත් කළ එහි සැකය පිළිබඳ සම්පූර්ණ තොරතුරු අන්තර්ගත විය යුතුය. සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් මගින් සැකය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙන්ම එම සැකය ඇතිවීම සඳහා සහ තහවුරු කිරීම සඳහා හේතුවූ කරුණු සැපයිය යුතුය. යම් සැකයක් සඳහා විවිධ ගනුදෙනු සහ/හෝ හැසිරීම් සම්බන්ධ වී ඇති අවස්ථාවක දී, මෙම කරුණු සියල්ල හසුකර ගනිමින් තනි වාර්තාවක් ගොනු කරනු ලැබිය යුතුය.

20. ආකෘති පත්‍රයේ විස්තරාත්මක කොටස

සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ ආකෘතියේ විස්තර සඳහන් කළ යුතු කොටස් ඉතා වැදගත් වේ. මෙය LankaFIN සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත් වන්නේ ආකෘතියේ අනෙකුත් ස්ථාන වල තොරතුරු සීමා සහිත ප්‍රමාණයක් ග්‍රහණය කරනු ලබන බැවිනි. මූල්‍ය ආයතනයේ සැකය ඇති කිරීම සහ තහවුරු කිරීම සිදුකරනු ලබන්නා වූ කරුණු සහ අවස්ථානුගත කරුණු සම්පූර්ණයෙන් විස්තර කිරීම සඳහා මෙම කොටස මූල්‍ය ආයතනය විසින් යොදා ගත යුතු වේ. LankaFIN හරහා සම්පූර්ණ සවිස්තරාත්මක කරුණු සැපයීමට මූල්‍ය ආයතනය අපොහොසත්වන අවස්ථාවක දී, මූල්‍ය ආයතනය විසින් වෙනම ලේඛනයකින් විස්තර සපයනු ලැබිය හැකි අතර සැක කටයුතු ගනුදෙනු වාර්තාවෙහි අත්සන් කරන ලද මුද්‍රිත පිටපත සමගින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත එම තොරතුරු භාරදෙනු ලැබිය හැකිය. එවැනි අවස්ථාවක දී, මූල්‍ය ආයතනය විසින් විස්තරය පිළිබඳ කෙටි සාරාංශයක් LankaFIN හි සඳහන් කරනු ලැබිය යුතු අතර මුද්‍රිත පිටපත ද සමගින් සම්පූර්ණ විස්තරයක් එවනු ලබන බවට සඳහන් කළ යුතුය. එම විස්තරය මගින් හැකිතාක් දුරට සිදුවූයේ කුමක් ද, සිදු කළේ කවුරුන් විසින් ද, කවදා ද, කොහේද, සිදුකරනු ලද්දේ ඇයි සහ කෙසේද යන මූලික විස්තරාත්මක ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට උත්සාහ දරනු ලැබිය යුතුය.

මූල්‍යමය ආයතනය විසින් "රටෙහි ඇතැම් ශාඛාවලින් ඉහළ අගයකින් යුත් තුන්වන පාර්ශව තැන්පතු ලැබී ඇත" වැනි සැක කටයුතු සිදුවීම් පිළිබඳ අපැහැදිලි විස්තර සැපයීමෙන් වැළකී සිටිය යුතුය. ඒ වෙනුවට, "2017 වර්ෂයේ සැප්තැම්බර් මාසය තුළ දී යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර, ගාල්ල, කතරගම සහ බදුල්ල ශාඛා වලින් ශ්‍රී ලංකා රුපියල් 75,000/- සිට 90,000/- දක්වා වටිනාකමින් යුතු තුන්වන පාර්ශව තැන්පතු 10 ක්" ආදී වශයෙන් මූල්‍ය ආයතනය විසින් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත සපයනු ලැබිය යුතු අතර අදාළ කරුණු තහවුරු කිරීමේ ලේඛන ඒ සමග ඉදිරිපත් කරනු ලැබිය යුතුය. (උදාහරණ- තුන්වන පාර්ශව තැන්පත්කරුවන්ගේ /තැන්පත්වල විස්තර ඇතුළුව 2017 සැප්තැම්බර් මාසය සඳහා වූ ගිණුම් ප්‍රකාශය ආදී වශයෙන්).

සැක කටයුතු ගනුදෙනු වාර්තාවල විස්තර සඳහන් කිරීමේ දී පහත සඳහන් ප්‍රශ්න අදාළ වන අවස්ථා වලදී ඒවායේ පිළිතුරු ඇතුළත් විය යුතුය.

- සැකයේ ස්වභාවය කුමක් ද?
- කුමන වැරදි සිදුකර ඇත්ද?
- කුමන ගනුදෙනු, ගනුදෙනු කිරීමට තැත් කිරීම, හැසිරීම් කරුණු, විශ්වාස සහ අවස්ථානුගත කරුණු සැකය සඳහා සම්බන්ධ වී ඇත්ද මෙන්ම අදාළ වී ඇත්ද?
- සම්බන්ධ වී ඇති ස්වභාවික සහ නෛතික තැනැත්තන් කවුද?
- අර්ථලාභී හිමිකරුවන් කවුද?
- නම්, හඳුනාගැනීම් අංක, ලියාපදිංචි අංක යනාදී වශයෙන් ඔවුන්ගේ හඳුනා ගැනීමේ විස්තර මොනවාද?
- ඔවුන්ගේ ලිපිනයන් මොනවා ද?
- ඔවුන්ගේ රැකියා හෝ ව්‍යාපාරවල ස්වභාවය කුමක් ද?
- ඔවුන්ගේ සේවා යෝජකයන් කවුද?

- අදාළ වේ නම්, ඔවුන්ට කුමන ආකාරයේ දේශපාලන සම්බන්ධතා පවතී ද?
- ඔවුන් එකිනෙකා සහ ගනුදෙනු සමග සම්බන්ධ වී ඇත්තේ කෙසේ ද?
- ගනුදෙනු කටයුතු වලදී ඔවුන්ගේ කාර්ය භාරය කුමක්ද?
- කුමන දේපළ සම්බන්ධ වී ඇත්ද?
- සම්බන්ධ වී ඇති දේපළෙහි ස්වභාවය සහ පැවරීම මෙන්ම ඇස්තමේන්තු ගත වටිනාකම කුමක්ද?
- ගනුදෙනු හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීම හෝ අදාළ හැසිරීම් සිදු වූ දිනය සහ ස්ථානය කුමක් ද?
- මූල්‍ය ආයතනයේ සැකය සඳහා ගනුදෙනු සිදුවූ කාලය සහ ගනුදෙනු සිදු වූ ස්ථානය දායක වූ ආකාරය කෙසේ ද?
- මෙම සාධක සහ අවස්ථානුගත කරුණු මගින් සැකය තහවුරු වන්නේ කෙසේ ද?
- සැකය ඇති වූ ආකාරය කෙසේ ද?
- සැකය ඇති වීමට හේතු වූ කරුණු සහ අදාළ දර්ශක මොනවා ද?
- වාර්තා කිරීමේ මූල්‍ය ආයතනය විසින් කුමන පියවර ගෙන තිබේ ද?
- මෙම සැක කටයුතු ගනුදෙනු වාර්තාවට සම්බන්ධ වෙන්නේ සැක කටයුතු ගනුදෙනු වාර්තා මූල්‍ය ආයතනය විසින් දැනටමත් ඉදිරිපත්කර ඇත් ද?
- කුමන අනතුරු ඇඟවීම් දක්නට ලැබේ ද?
- අපේක්ෂිත ක්‍රියාකාරකම් වලින් කුමන අපගනයක් සිදු වී ඇත් ද?

මූල්‍ය ආයතනය සැකය සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු අතර "ගනුදෙනුකරුවන් අතර සම්බන්ධතාවය වාසගම්වලින් උපචිත කරගනු ලැබිය නොහැක", අප්‍රීකානු රටවලින් ලැබෙන අරමුදල් යනාදී වශයෙන් වූ සාධාරණීකරණය කරනු ලැබිය නොහැකි හේතු දැක්වීමෙන් වැලකී සිටින ලෙස මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනු ලැබේ.

තොරතුරු තාර්කික ලෙස ව්‍යුහගත ලෙස ඉදිරිපත් කිරීම මූල්‍ය බුද්ධි ඒකකය මගින් සිදු කරන විශ්ලේෂණය වඩාත් කාර්යක්ෂමව, සම්පූර්ණ ලෙස සහ හැකිතාක් දුරට නිවැරදිව සිදු කිරීමට හේතු වේ.

සැකකටයුතු වාර්තාවේ විස්තර ඉදිරිපත් කිරීම සඳහා හැඳින්වීමක්, කරුණු ඇතුළත් ප්‍රධාන කොටසක් සහ අවසානයක් ආදී වශයෙන් රචනාත්මක ආකෘතියක් භාවිතා කරනු ලැබිය හැකිය. කරුණු තාර්කික ලෙස කියවීමට පහසු ලෙස ඉදිරිපත් කිරීමට ඡේද භාවිත කරනු ලැබිය හැකිය. යම් කාල සීමාවක් තුළ සිදුවූ සිදුවීම් පෙළක සම්බන්ධතා පෙන්වා දීමට උත්සාහ කරනු ලබන අවස්ථාවක දී, තොරතුරු කාලානුමාත්‍ය ආකාරයෙන් ඉදිරිපත් කරනු ලැබිය හැකිය. තොරතුරු වාර්තා කිරීමේ දී මූල්‍ය ආයතනය විසින් සාමාන්‍ය භාවිතයේ ඇති වචන භාවිතා කළ යුතු අතර ආයතනයේ අභ්‍යන්තර භාවිතයේ ඇති කෙටි පද, වෙළඳ නාම, නිෂ්පාදන නම භාවිතා කිරීම අවම කිරීම සඳහා උපදෙස් ලබා දී සිටිනු ලැබේ.

උදාහරණයක් වශයෙන් "මෙගා-සික්ස් ජ්‍යෙෂ්ඨ ජලයීය පුපුරුණු සේවර් ගිණුම" යන්න වෙනුවට "මාස හයක වාර තැන්පත් ගිණුම" වශයෙන් භාවිතා කළ යුතු වේ. විරාම ලකුණු සහ නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිතා කරන්න. ඉදිරිපත් කරන තොරතුරු සැකකටයුතු ගනුදෙනු වාර්තාවේ අරමුණ නිසි සේ ඉදිරිපත් නොවන සේ ඉතාමත් කෙටි වශයෙන් ඉදිරිපත් කරනු නොලැබිය යුතුය. වාක්‍යයක අර්ථය සඳහා දායක නොවන වචන පාවිච්චි කිරීමෙන් වැළකීමට උපදෙස් දෙනු ලබන අතර "ගනුදෙනු ක්‍රමවේද ගනුදෙනුකරුගේ ආකෘති පත්‍රය සමග සැසඳෙන්නේ නැත" වැනි පොදු ආධ්‍යානයන් භාවිත කිරීමෙන් වැලකී සිටිය යුතු ය.

21. නිවැරදි භාවය

වාර්තාවේ සපයා ඇති තොරතුරු නිවැරදි වීම අත්‍යවශ්‍ය විය යුතුය. හැඳුනුම්පත් අංක, ලියාපදිංචි කිරීමේ අංක, යනාදිය වැනි හඳුනාගැනීම් සඳහා යොදා ගන්නා දර්ශක සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ. හඳුනාගැනීම සඳහා යොදා ගන්නා වූ දර්ශකවල අක්ෂර වින්‍යාසය සහ ලිවීමේ ආකාරය දෙවරක් පරීක්ෂා කර බලනු ලැබිය යුතුය. යම් විදේශ ගමන් බලපත්‍ර අංකයක හෝ ජාතික හැඳුනුම්පතක යම් එක් වැරදි ඉලක්කමක් හෝ යම් නමක එක අක්ෂරයක වෙනස් වීමක් හෝ පිළිවෙල වෙනස් වීමක් මගින් සාර්ථක විශ්ලේෂණයක් සහ අසාර්ථක විශ්ලේෂණයක් අතර වෙනසක් ඇති කරනු ලැබිය හැකිය. තෙතික පුද්ගලයන් සඳහා වූ හඳුනාගැනීම් වලදී (උදාහරණ - සමාගම/ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය, සමාගමේ ලියාපදිංචි නාමය වැනි) එම නිල ලියාපදිංචි කිරීමේ ලේඛනවල හමුවන ආකාරයට නිශ්චිත ලෙසම සඳහන් කළ යුතුය.

උපකාරක ලියකියවිලි භාරදීම

- 22. මූල්‍ය ආයතන විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තාව සමග අදාළ උපකාරක ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වේ. මූල්‍ය ආයතනය විසින් LankaFIN හරහා උපකාරක ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවක, මූල්‍ය ආයතන විසින් ඊමේල් මගින් සහ/හෝ සැක කටයුතු ගනුදෙනු වාර්තාවෙහි අත්සන් කරන ලද මුද්‍රිත පිටපත සමගින් අදාළ උපකාරක ලියකියවිලි භාරදෙනු ලැබිය යුතුය. එවැනි අවස්ථාවල දී, ඊමේල් හරහා සහ තැපැල් මගින් අතිරේක උපකාරක ලියකියවිලි භාර දෙන බවට මූල්‍ය ආයතන විසින් LankaFIN හි සඳහන් කරනු ලැබිය යුතුය.
- 23. උපකාරක ලියකියවිලිවල කාර්ය භාර්ය වනුයේ සැකකටයුතු ගනුදෙනු වාර්තාවේ අඩංගු තොරතුරු තහවුරු කිරීම මිස සැකකටයුතු ගනුදෙනු වාර්තාවේ තොරතුරු හෝ ආකෘතියේ යම් කොටසක තොරතුරු ආදේශනය කිරීම නොවේ. උපකාරක ලියකියවිලිවලින් ලැබෙන තොරතුරු කරුණු වාර්තා කිරීමේ සෘජුවම ඇතුළත් කරනු ලැබිය හැකි අවස්ථාවක දී, කරුණු වාර්තා කිරීමේ දී උපකාරක ලියකියවිලිලක් පිළිබඳ සඳහන් කිරීම පමණක් පිළිගත නොහැක. උදාහරණයක් වශයෙන්, සැකය සඳහා ණයවර ලිපියක් ඇතුළත් වන අවස්ථාවක දී, සැකයට අදාළ වන ණයවර ලිපියේ සඳහන් සියලු විස්තර එම තොරතුරු වාර්තාවට ඇතුළත් කරනු ලැබිය යුතුය. එම ලිපියේ පිටපත උපකාරක ලියවිලිලක් වශයෙන් සපයනු ලැබිය හැකිය.
- 24. සැකකටයුතු ගනුදෙනු වාර්තා සමග ඉදිරිපත් කළ හැකි උපකාරක ලියකියවිලිවල උදාහරණ ලැයිස්තුවක් පහත දක්වා ඇත. මෙය මූල්‍ය ආයතනයක් මගින් ඉදිරිපත් කළ හැකි උපකාරක ලියකියවිලිවල පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර මීට අමතරව අදාළ ඕනෑම උපකාරක ලියකියවිලිලක් ඉදිරිපත් කළ යුතු වේ.

අවස්ථාව	උපකාරක ලියකියවිලිවල ලැයිස්තුව
තුන්වන පාර්ශව තැන්පතු	බැංකු ප්‍රකාශ තුන්වන පාර්ශව තැන්පතු ලැයිස්තුව තුන්වන පාර්ශව තැන්පත්කරුවන්ගේ විස්තර
විදේශීය ආමුඛ ප්‍රේෂණ	බැංකු ප්‍රකාශය SWIFT පණිවුඩවල පිටපත්
වංචා සහගත/වෙනස් කරන ලද හැඳුනුම්පත සම්බන්ධයෙන් වූ සැකය. (ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය)	ලේඛනයේ පිටපත
සමාගමකට අදාළ සැකය.	ලියාපදිංචි කිරීමේ ලේඛන අධ්‍යක්ෂවරුන්ගේ විස්තර

අනෙකුත් කරුණු

රහස්‍යභාවය

25. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව සැක කටයුතු ගනුදෙනු වාර්තාවෙහි අන්තර්ගත කරුණු මෙන්ම මූල්‍ය ආයතනය විසින් එවැනි වාර්තාවක් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ගොනුකර තිබෙන බවද, එහි අන්තර්ගත කිසිදු කරුණක් පිළිබඳව මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරුවකු ද ඇතුළුව වෙනත් කිසිදු තැනැත්තකුට හෙළි කරනු නොලැබිය යුතුය.
26. 2016 අංක 1 දරන මූල්‍ය ආයතන නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ රීතිවල 46 වන රීතිය ප්‍රකාරව, මූල්‍ය ආයතනය විසින් යම් ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය පිළිබඳව හෝ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම පිළිබඳ යම් අවදානමක් සම්බන්ධයෙන් වූ සැකයක් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක දී, ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ කාර්ය පටිපාටිය පැවැත්වීම මගින් ගනුදෙනුකරු වෙත මෙවැනි සැකයක් ඇති වී ඇති බවට ඉගියක් ඇති වේ යැයි මූල්‍ය ආයතනය විසින් සාධාරණ ලෙස විශ්වාස කරනු ලබන අවස්ථාවක දී, මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ කාර්ය පටිපාටිය සිදුකිරීම අවසන් කර ගනුදෙනුව ක්‍රියාත්මක කර වහාම සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමක් සිදුකල යුතුය.

රහස්‍යභාවය උල්ලංඝනය කිරීම

27. මූල්‍ය ආයතනයේ යම් නිලධාරියකු විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳ යම් ගනුදෙනුකරුවෙකු වෙත යම් රහස්‍ය හෝච්චාවක් ලබා දී ඇති අවස්ථාවක දී, එය මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 9 සහ 10 වගන්ති යටතේ වූ උල්ලංඝනය කිරීමක් වශයෙන් සලකනු ලැබිය හැකිය. මෙය "රහස්‍ය හෝච්චා ලබාදීමේ" වරද ලෙස විස්තර කරනු ලබන අතර, මෙය රුපියල් ලක්ෂ පහක් වූ දඩ මුදලකින් හෝ අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම දණ්ඩනයකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටතේ වීම මගින් දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම - වාර්තා කරනු ලබන තැනැත්තන් ආරක්ෂා කිරීම

28. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ප්‍රකාර සඳහා වශයෙන් හෝ පනත යටතේ සාදන ලද නියෝග හෝ රීති හෝ පනත ප්‍රකාර මූල්‍ය බුද්ධි ඒකකය විසින් දෙනු ලබන විධානවලට අනුකූලව, ආයතනය විසින් විගණක ව්‍යාපාරික ආයතනය හෝ අධීක්ෂණ අධිකාරිය හෝ ඒ ආයතනයේ, ව්‍යාපාරික ආයතනයේ හෝ අධිකාරියේ අධ්‍යක්ෂවරයකු, කොටස්කරුවකු , නිලධාරියකු, සේවා නියුක්තයකු හෝ අනුයෝජිතයකු විසින් කරන ලද යම් ක්‍රියාවකට අදාළව,
 - (අ) ඒ ආයතනයට, ආයතනයක විගණකවරයකු හෝ අධීක්ෂකවරයකු අධිකාරියට විරුද්ධව නැතහොත්
 - (ආ) ආයතනයක, විගණක ව්‍යාපාරික ආයතනයක හෝ අධීක්ෂණ අධිකාරියක ඒ තැනැත්තකුගේ සේවනියුක්තියෙහි යෙදී ක්‍රියා කරන අතරතුර අධ්‍යක්ෂවරයකුට, කොටස්කරුවකුට, නිලධාරියකුට, සේවනියුක්තයකුට හෝ අනුයෝජිතයකුට විරුද්ධව, සිවිල් අපරාධ හෝ විනයානුකූල නීති කෘතයේ කිසිවක් නොගත යුතුය.

සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම පැහැර හැරීම

29. යම් ගනුදෙනුවක් මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම හා සම්බන්ධ බවට සැක කිරීම සඳහා සාධාරණ හේතු පැවතිය ද, මූල්‍ය ආයතනය විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම පැහැර හරිනු ලබන අවස්ථාවක දී, එය මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට එකඟව ක්‍රියා නොකිරීමක් ලෙස සලකනු ලබන්නේය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 වගන්තිය ප්‍රකාරව එවැනි අනුකූලව කටයුතු නොකිරීම සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ (රු. 1,000,000.00) දණ්ඩන වලට හෝ එසේ වාර්තා කිරීම පැහැර හැරීමේ තදනත්තර වැරදි සඳහා එම දඩ මුදල් මෙන් දෙගුණයක් වූ දණ්ඩන මුදල් ගෙවීම සඳහා ද යටත් වන්නේය.

සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කර ඇති ගනුදෙනුකරුවෙකු සමග වාර්තා කරන ආයතනය තවදුරටත් ව්‍යාපාරික සම්බන්ධතාවක් පවත්වාගෙන යා යුතුද?
30. සැක කටයුතු ගනුදෙනු වාර්තාකර ඇත්තා වූ හෝ සැකයක් ඉදිරිපත් කර ඇත්තා වූ යම් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ව්‍යාපාර සම්බන්ධතා පැවැත්වීම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් මූල්‍ය ආයතනවලට තහනම් කර නොමැත. විශේෂයෙන්ම ගනුදෙනුකරු කෙරෙහි වූ මූල්‍ය ආයතනයේ හැසිරීම මගින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 3 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, යම් හෝච්චාවක් ලබා දීම සිදු නොවිය යුතුය.

ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමක් ඉදිරිපත් කර ඇත්නම් වූ සහ එම ගනුදෙනුකරු සමග ව්‍යාපාරික සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මූල්‍ය ආයතනවල වගකීම්

31. මූලික සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමට අනතුරුව, මූල්‍ය ආයතනය විසින් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සියළු විධිවිධානවලට යටත්ව අදාළ ගනුදෙනුකරු සමග කටයුතු කල යුතු වේ. එසේම වැඩිදුරටත් හඳුනා ගන්නා සැකයක් හෝ මූලික සැකයේ වර්ධනයක් පිළිබඳ සැක කටයුතු වාර්තා හෝ තොරතුරු ලබා දිය යුතු වේ.

තවදුරටත් වූ තොරතුරු ඉල්ලා සිටීම.

32. යම් සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමකට අදාළව තවදුරටත් වූ තොරතුරු ලබාදෙන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී, මූල්‍ය ආයතනය විසින් එවැනි තොරතුරු වහාම මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැපයීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනු ලැබිය යුතුය.

I උපග්‍රන්ථය - සැකයට තුඩු දෙන දර්ශක

මෙම පරිශීෂ්ටයේ ගනුදෙනුකරුවන්ගේ හැසිරීම් සහ ක්‍රියා කලාප සම්බන්ධ දර්ශක ලැයිස්තුවක් අන්තර්ගත වේ. මෙම ලැයිස්තුව පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර එක් එක් මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය ආකාරයට වෙනස් කර භාවිතා කළ යුතුය. දර්ශකයන් සූත්‍ර නොවන අතර එමගින් නිතරම අපරාධයක් සිදුවී ඇති බව පෙන්වීම කරනු නොලබයි. ප්‍රතිවිරුද්ධ ලෙස ගත් කල දර්ශක නොමැතිවීම මගින් අපරාධයක් සිදු වී නොමැති ලෙස ද අදහස් කරනු නොලැබේ. එසේ වුව ද, දර්ශකයක් නිරීක්ෂණය වීම සහ විශේෂයෙන්ම බහුවිධ දර්ශක නිරීක්ෂණය වීම මගින් මූල්‍ය ආයතනය විසින් වැඩිදුර පිරික්සීමක් සිදු කිරීම සඳහා හේතුවන අතර එම පිරික්සීම මගින් සැකයක් නිර්මාණය විය හැක.

පොදු දර්ශක

- අවස්ථානුගත කරුණු සම්බන්ධයෙන් අසාමාන්‍ය වූ යම් හැසිරීමක්
- ගනුදෙනුකරු සඳහා අසාමාන්‍ය වූ යම් ක්‍රියාකාරකමක්
- ඒ නමින්ම අසාමාන්‍ය වූ යම් ක්‍රියාකාරකමක්
- යම් නීති විරෝධී ක්‍රියාකාරකමක් සංයුක්තවන බවට විශ්වාස කිරීම සඳහා ආයතනයට හේතුවන යම් දැනීමක්
- ගනුදෙනුකරුවන්ට සහ ඔවුන්ගේ ගනුදෙනුවලට මෙන්ම උත්සාහ කරනු ලබන ගනුදෙනුවලට අදාළව නොවිසඳී පවත්නා සැකසහිත හැඟීමක්

සාමාන්‍ය ක්‍රියාකලාපමය/ගනුදෙනුකර දර්ශක

- භාසාජනක ආකාරයට වුව ද, ගනුදෙනුකරු විසින් යම් අපරාධ ක්‍රියාවල යෙදීම පිළිබඳව කථා කිරීම හෝ හැඟවීම
- නිවසේ ලිපිනයට ලිපි යොමු කිරීමට ගනුදෙනුකරුට අවශ්‍ය නොවීම
- කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ගනුදෙනුකරුට විවිධ මූල්‍ය ආයතනවල ගිණුම් ඇති බවට පෙනී යෑම
- ගනුදෙනුකරු විසින් නැවත නැවත යම් ලිපිනයක් භාවිත කරනු ලැබීම සහ එහෙත් සම්බන්ධ වී ඇති නම් නිතරම වෙනස් කිරීම
- එකිනෙකට ඉතා සමීප ලිපිනයන් ගනුදෙනුකරු විසින් භාවිත කිරීම
- මූල්‍ය ආයතනයට පැමිණීමේ දී ගනුදෙනුකරු වෙනත් අයවලුන් කැටුව පැමිණීම සහ ඔවුන් ගනුදෙනුකරු පිළිබඳ සෝදිසියෙන් සිටීම
- අභ්‍යන්තර පද්ධති, පාලනයන් සහ ප්‍රතිපත්ති පිළිබඳ ගනුදෙනුකරු විසින් අසාමාන්‍ය කුතුහලයක් පෙන්වීම
- තැන්පතු මුදල පිළිබඳ ගනුදෙනුකරුට දළ අදහසක් පමණක් තිබීම
- ගනුදෙනුකරු විසින් ගනුදෙනුව පිළිබඳ අවුල් සහගත හෝ අනුකූල විස්තර ඉදිරිපත් කිරීම
- ගනුදෙනුකරු විසින් ගනුදෙනුව පිළිබඳ අවශ්‍ය ප්‍රමාණයට වඩා සාධාරණීකරණය කිරීම සහ පැහැදිලි කිරීම
- වාර්තා කිරීමේ දත්ත වෙනස් කල යුතු බවට හෝ අත්හරිනු ලැබිය යුතු බවට ගනුදෙනුකරු විසින් මූල්‍ය ආයතනය වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම
- ගනුදෙනුකරු රහසිගත තැනැත්තකු වීම සහ පුද්ගලිකව හමුවීම සඳහා අකමැත්ත පළ කිරීම
- ගනුදෙනුකරු විසින් ගනුදෙනු කටයුතු සහසම්බන්ධ නොවෙමින් නොසන්සුන් බවක් දැක්වීම
- යම් ගනුදෙනුවක් කඩිනමින් සිදුකළ යුතු බවට හැඟවීම
- ගනුදෙනුකරු විසින් කාර්ය මණ්ඩලය සමග ඉතා සමීපව සුභදශීලී සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම
- ගනුදෙනුකරු විසින් සේවා සැපයීම වෙනුවෙන් මුදල්, ප්‍රමාණයට වඩා වැඩි කොමිස් මුදල් පාරිතෝෂික හෝ අසාමාන්‍ය ප්‍රමුඛතා පිරිනැමීම
- සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරුට අසාමාන්‍ය නීති දැනීමක් තිබීම
- අරමුදල් විශුද්ධීකරණය කිරීම සඳහා වූ අවශ්‍යතාවය පිළිබඳව හෝ එසේ අවශ්‍යතාවයක් නොතිබීම පිළිබඳ ගනුදෙනුකරු විසින් කවටකම් කිරීම
- ගනුදෙනුකරුට ප්‍රජාව සමග පැහැදිලි සම්බන්ධතාවන් නොතිබීම
- ගනුදෙනුකරුට අක්‍රමවත් වැඩ/සංචාරක රටාවන් තිබීම

ගිණුම් විවෘත කිරීමේ/හඳුනා ගැනීමේ දර්ශක

- ගනුදෙනුකරු විසින් සැක සහිත හෝ නොපැහැදිලි තොරතුරු සැපයීම
- ගනුදෙනුකරු විසින් සාවද්‍ය ලෙස පෙනී යන හඳුනා ගැනීමේ තොරතුරු හෝ ව්‍යාජ, වෙනස් කරන ලද හෝ වැරදි සහගත බවට පෙනී යන හඳුනා ගැනීමේ තොරතුරු ඉදිරිපත් කිරීම
- ගනුදෙනුකරු විසින් පුද්ගලික හඳුනා ගැනීමේ ලේඛන ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම,
- පුද්ගලික හඳුනාගැනීමේ ලේඛනවල පිටපත් පමණක් ගනුදෙනුකරු සන්නකයේ තිබීම,
- ගනුදෙනුකරුට තමාගේ පුද්ගලික හඳුනාගැනීමේ ලේඛන නොවන්නා වූ යම් ලේඛන භාවිත කරමින් අන්‍යන්‍යවත් තහවුරු කිරීමට අවශ්‍ය වීම
- ගනුදෙනුකරුගේ තහවුරු කිරීමේ ලේඛනවල වැදගත් තොරතුරු නොමැතිවීම
- ගනුදෙනුකරු විසින් උපකාරක ලියකියවිලි ඉදිරිපත් කිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම
- ගනුදෙනුකරු විසින් සමාගමික තොරතුරු අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම
- ඉදිරිපත් කරන ලද සියලු හඳුනා ගැනීමේ ලේඛන විදේශීය ලේඛන අන්‍යාකාරයකින් තහවුරු කර ගැනීම ඉතා අපහසු වීම
- ඉදිරිපත් කරන ලද සියලු හඳුනා ගැනීමේ ලේඛන අලුත් ඒවා බවට පෙනී යෑම හෝ මෑතක දී නිකුත් කරන ලද බවට දින සඳහන් වී තිබීම
- ගනුදෙනුකරු සේවා වියුක්තව සිටීම හෝ ස්වාධීන උපදේශකයකු වීම හෝ නිතරම රැකියා මාරු කිරීම
- ගනුදෙනුකරු කැපී පෙනෙන පරිදි විශාල මුදල් ප්‍රමාණයක් පෙන්නුම් කිරීම

ව්‍යාපාරයක් පිළිබඳ නිර්ණායක

- ක්‍රමවත් ව්‍යාපාර කාල සීමාවන් නොතිබීම
- අසාමාන්‍ය ලෙස ලාභ සහිත ව්‍යාපාර වීම
- අසාධාරණ කර්මාන්තයක ලාභදායී ව්‍යාපාර කටයුතු
- කර්මාන්ත සම්මතයන්ට ඉහළින් ව්‍යාපාර ලැබීම් සහ ආදායම් පැවතීම
- මුදල් බහුල වශයෙන් භාවිතා වන ව්‍යාපාර
- අඩු පිරිවැය සහිත හෝ වඩාත් පහසු ක්‍රමවේද පැවතිය දී ඉහළ පිරිවැය සහිත හෝ අපහසු ක්‍රමවේද භාවිත කිරීම
- ස්වකීය ව්‍යාපාරය හෝ කර්මාන්තය පිළිබඳ ගැඹුරු දැනීමක් නොමැති බව පෙනී යෑම

පොදු ගනුදෙනු නිර්ණායක

- යම් ගනුදෙනුවක් එම ගනුදෙනුකරු සඳහා අසාමාන්‍ය වීම
- එම රට සඳහා යම් ගනුදෙනුවක් අසාමාන්‍ය වීම
- එම කර්මාන්තය සඳහා අදාළ ගනුදෙනුව අසාමාන්‍ය වීම
- ගනුදෙනුව වෙනත් යම් හේතුවක් සඳහා අසාමාන්‍ය වීම
- ගනුදෙනුකරුගේ මූල්‍ය තත්ත්වය සමග හෝ සාමාන්‍ය ක්‍රියාකාරකම් රටාවන් සමග ගනුදෙනුව අනුකූල බවට පෙනී යෑම
- ධනවත් බවේ හදිසි පැහැදිලි කළ නොහැකි වැඩිවීමක් තිබීම
- ගනුදෙනුව කර්මාන්ත පරිචයට සම්බන්ධ සාමාන්‍ය කටයුතුවලින් පරිහානිත බවට පෙනී යෑම හෝ ගනුදෙනුකරු සඳහා ආර්ථිකමය වශයෙන් වාසිදායක බවට පෙනී නොයෑම
- ගනුදෙනුව සඳහා අක්‍රිය වී ඇති ගිණුමක් (ගිණුම්) භාවිත කිරීම
- ගනුදෙනුව එහි ප්‍රකාශිත අරමුණ සම්බන්ධයෙන් ගත්කල අනවශ්‍ය ලෙස සංකීර්ණ වීම
- ක්‍රියාකාරකම ප්‍රකාශිත ව්‍යාපාරයෙන් අපේක්ෂිත දේ සමග අනුකූල වීම
- ගනුදෙනුව සඳහා කිසිදු තාර්කික ආර්ථික අරමුණක් නොමැති බවට පෙනී යන ලාභ නොලබන හෝ පුණ්‍ය සංවිධානයක් සම්බන්ධ වී තිබීම හෝ සංවිධානයේ ප්‍රකාශිත ක්‍රියාකාරකම සහ ගනුදෙනුවේ අනෙක් පාර්ශව අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට පෙනී යන ලාභ නොලබන හෝ පුණ්‍ය සංවිධානයක් සම්බන්ධ වී තිබීම

මුදල් ගනුදෙනු නිර්ණායක

- ගනුදෙනුකරුට කලින් පැවති සාමාන්‍ය ක්‍රියාකාරකමක් නොවන පරිදි ගනුදෙනුකරු විසින් විශාල මුදල් ප්‍රමාණවලින් නිතරම මුදල් ගනුදෙනු සිදු කිරීම ආරම්භ කිරීම
- ගනුදෙනුකරු විසින් වැඩි වටිනාකමකින් යුත් නෝට්ටු වෙනුවෙන් නිතරම කුඩා වටිනාකමකින් යුත් නෝට්ටු හුවමාරු කිරීම
- එම ව්‍යාපාරයේ සම්මත භාවිතයට පිටින් ඉතා කුඩා හෝ ඉතා විශාල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු භාවිතා කිරීම
- ගනුදෙනුකරුට අසාමාන්‍ය ආකාරයකින් ඇසුරුම් කරන ලද හෝ වෙලන ලද යම් නෝට්ටු ගනුදෙනුකරු විසින් ඉදිරිපත් කිරීම
- ගනුදෙනුකරු විසින් යල්පැන ගිය හෝ අතිශයින්ම කිලිටි වූ බිල්පත් තැන්පත් කිරීම
- ගනුදෙනුකරු විසින් අඛණ්ඩව පරිපූර්ණ සංඛ්‍යාවලින් විශාල මුදල් ප්‍රමාණයන්ගෙන් මුදල් ගනුදෙනු සිදු කිරීම

- මුදල් ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතු අවම මට්ටමට අඩුවෙන් එම ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා වීම වැළැක්වීමේ අරමුණින් මුදල් ගනුදෙනු සිදු කිරීම
- ගනුදෙනුකරු විසින් නිතරම හඳුනාගැනීමේ සහ වාර්තා කිරීමේ අවශ්‍යතා වැළැක්වීම සඳහා වූ උත්සාහයකින් වාර්තා කිරීමේ අවම මට්ටමට සැලකිය යුතු ලෙස පහළ මට්ටමකින් මුදල් ගනුදෙනු සිදු කිරීම
- ගනුදෙනුකරු විසින් ගනුදෙනුවක් සඳහා ගණනය නොකරන ලද අරමුදල් ඉදිරිපත් කිරීම, ගණනය කිරීමෙන් පසුව, වාර්තා කිරීමේ අවම මට්ටමට නියමයන් දියත් කරනු පහත මුදලක් සඳහා ගනුදෙනුව සීමා කිරීම
- පසුගිය ගනුදෙනු මුදල් සමග සසඳා බැලීමේ දී, ගනුදෙනුකරු විසින් අසාමාන්‍ය මුදලකින් යම් ගනුදෙනුවක් සිදු කිරීම
- ගනුදෙනුකරු අසාමාන්‍ය ලෙස මුදලින් සංචාරක වෙක්පත්, විදේශ ව්‍යවහාර මුදල් අණකර හෝ වෙනත් ගනුදෙනු කල හැකි සාධන පත්‍ර නිතරම මිලදී ගැනීම
- ගනුදෙනුකරුට අසාමාන්‍ය වන ලෙස ගනුදෙනුකරු විසින් විශාල ප්‍රමාණයේ මුදල් හෝ වෙනත් වත්කම් දැරීම හෝ ප්‍රේෂණය කිරීම සඳහා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටීම
- මුදල් ගනුදෙනුවල යෙදී සිටින තනි පුද්ගලයන් සඳහා එකම ලිපිනයක් භාවිතා කිරීම, විශේෂයෙන්ම එම ලිපිනය ව්‍යාපාරික ස්ථානයක් වන අවස්ථාවක දී හෝ යම් ප්‍රකාශිත රැකියාවක් සඳහා සම්බන්ධ නොවන බවට පෙනී යෑම. (උදාහරණ වශයෙන්, ශිෂ්‍ය, සේවා විසුකත්, ස්වයං රැකියා ආදී වශයෙන්)
- ගනුදෙනුකරුගේ ප්‍රකාශිත වෘත්තීය, ක්‍රියාකාරකම් මට්ටම හෝ ස්වභාවය සමග අනුකූල නොවීම (උදාහරණයක් වශයෙන්, ශිෂ්‍යයකු හෝ සේවා විසුකත තැනැත්තකු විසින් පුළුල් භූගෝලීය ප්‍රදේශයක් පුරා බහුවිධ ස්ථානවලදී දෛනිකව උපරිම මුදල් ආපසු ගැනීම් සිදු කිරීම)
- අරමුදල් මූලාශ්‍රය, සුදුසු ඔට්ටු ජයග්‍රහණය බවට ගනුදෙනුකරු විසින් නිතරම කියා සිටින මුත් කිසිදු අනුරූප අලාභ පිළිබඳ සාක්ෂියක් නොමැති වීම

ණය මුදල් හා සම්බන්ධිත නිර්ණායක

- ණය ගැනුම්කරුට සම්බන්ධ නොවන තුන්වන පාර්ශව විසින් දරනු ලබන වූ වත්කම් මගින් සුරක්ෂිත කරන ලද ණය මුදල්.
- විශේෂයෙන්ම පැහැදිලි ලෙස සම්බන්ධ නොමැති තුන්වන පාර්ශව විසින් සන්නකය දරනු ලබන, සුරකුම්පත් වැනි, තැන්පතු හෝ වෙනත් පහසුවෙන් අලෙවිකරණය කරනු ලැබිය හැකි වෙනත් වත්කම් මගින් සුරක්ෂිත කරන ලද ණය මුදල්.
- ණය ගැනුම්කරු විසින් මුදලකින් සුරක්ෂිත කරන ලද ණය මුදලක් හෝ පහසුවෙන් ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කරනු ලැබිය හැකි වත්කම් මගින් සුරක්ෂිත කරනු ලැබූ යම් ණය මුදලක් ගෙවීම පැහැර හැරීම.
- කිසිදු සාධාරණ පැහැදිලි කිරීමක් නොමැතිව තුන්වන පාර්ශව සඳහා හෝ වෙනුවෙන් ණය මුදල් ලබාදීම.
- ණය මුදල් සුරක්ෂිත කිරීම සඳහා ගනුදෙනුකරු විසින් නොදන්නා යම් අරමුදල් මූලාශ්‍ර භාවිත කරමින් තැන්පතු සහතිකයක් මිලදී ගැනීම විශේෂයෙන්ම ව්‍යවහාර මුදල් හෝ බහුවිධ මුදල් සාධන පත්‍ර හරහා අරමුදල් සැපයීමේ දී එසේ තැන්පතු සහතිකයක් මිලදී ගැනීම.
- නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණක් නොමැති ණය මුදල් අවදානම තරමක් දුරට හෝ කිසිදු අවදානමක් දැරීමෙන් තොරව සැලකිය යුතු ගාස්තු බැංකුව වෙත ලබාදීම හෝ අරමුදල් ගලනය සැඟවීම සඳහා උනන්දු වීම. (උදාහරණ:- ණය ගැනුම්කරු වෙත ඉදිරිපත් කරන ලද ණය මුදල් වහාම ණය ගැනුම්කරුට සම්බන්ධිත යම් ආයතනයක් වෙත විකිණීම.)
- වත්කම් වෙනත් නාමයකින් දරනු ලැබූ චේ වුව ද, සම්පාර්ශවීය වශයෙන් භාවිත කරන ලද වත්කම්වල සැබෑ හිමිකාරත්වය ගනුදෙනුකරු දරණ බව පැවසීම.

වෙළඳ මූල්‍යකරණ නිර්ණායක.

- නැව්ගත කරන ලද අයිතම ගනුදෙනුකරුගේ ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය සමග අනුකූල වීම. (උදාහරණ:- ලෝහ භාණ්ඩ සමාගමක් විසින් කඩදාසි නිෂ්පාදන ගනුදෙනු කිරීම ආරම්භ කිරීම හෝ තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් ඖෂධ නිෂ්පාදන ගනුදෙනු කිරීම ආරම්භ කිරීම.)
- මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියමයන් සමග අනුකූල නොවන්නා වූ බවට පිළිගත් රටවල් හරහා ප්‍රේෂණය කිරීම ඇතුළුව ගනුදෙනුකරු විසින් ඉහළ අවදානම් බලප්‍රදේශ හරහා අයිතම නැව්ගත කිරීම.
- අපනයන/ආනයන සීමා කිරීම්වලට යටත් වන්නාවූ ක්‍රියාකාරකම් ඇතුළුව ගනුදෙනුකරුවන් ඉහළ-අවදානම් ක්‍රියාකාරකම්වල යෙදී සිටීම.
- භාණ්ඩ සහ සේවාවන් අධිමිලට හෝ අවමිලට නියම කිරීම.
- ආනයනය කරන ලද හෝ අපනයනය කරන ලද භාණ්ඩවල ප්‍රමාණය හෝ ස්වභාවය ලෙස සාවද්‍ය ලෙස දැක්වීම.
- ගනුදෙනු ව්‍යුහය අනවශ්‍ය පරිදි සංකීර්ණ බවට පෙනී යෑම සහ ගනුදෙනුවේ සත්‍ය ස්වභාවය වසන් කිරීම සඳහා උත්සාහ දැරීම
- ගනුදෙනුකරු විසින් සම්බන්ධතාවක් නොමැති තුන්වන පාර්ශවයක් වෙත මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.
- භාණ්ඩවල නැව්ගත කිරීම ස්ථාන හෝ භාණ්ඩවල විස්තරය ණයවර ලිපිය සමග අනුකූල නොවීම.
- රේගුව ප්‍රකාශ කරනු ලැබූ හෝ ආනයනකරු විසින් ගෙවනු ලැබූ වෙළඳ භාණ්ඩ අගයට හෝ පිරිවැයට ඉහළ හෝ පහළ අගයක් හෝ පිරිවැයක් ලියවියවිලි මගින් පෙන්වීම.
- අර්ථලාභියා හෝ ගෙවීම් ස්ථානය සඳහා පිළිගත හැකි සාධාරණීකරණයක් නොමැතිව සැලකිය යුතු සංශෝධන සිදුකරන ලද ණයවර ලිපි.

විදේශීය හෝ අක්වෙරළ කලාප සමග සිදුකරන ගනුදෙනු

- ගනුදෙනුකරුගේ ව්‍යාපාරවල හඳුනාගත් පිරිවැටුම සමග අනනුකූලවන විශාල ශේෂයන් එකතු වීම සහ පසුව එම ශේෂයන් විදේශීය හෝ අක්වෙරළ ගිණුම (ගිණුම්) වෙත ප්‍රේෂණය කිරීම.
- නිතරම සංචාරක වෙක්පත්, විදේශ ව්‍යවහාර මුදල් අණකර හෝ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර ඉල්ලා සිටීම.
- අක් වෙරළ බැංකුවලින් ලැබෙන බැඳීම් මගින් සුරක්ෂිත කරනු ලබන ණය මුදල්.
- අක් වෙරළ සමාගම් වෙත ලබාදෙන හෝ එවැනි අක් වෙරළ සමාගම්වලින් ලැබෙන ණය මුදල්.
- අක්වෙරළ බැංකුවකින් යැවීමට නියමිත හෝ අක්වෙරළ බැංකුවක් විසින් කෙසේ හෝ වගකීම් දරනු ලබන යම් රහසිගත මූලාශ්‍රයකින් ලැබෙන හෝ බහු මිලියන-අගය තැන්පතු පිරිනැමීම.
- ස්වකීය නාමය ප්‍රධාන නීත්‍යානුකූල ආයතනයක නමකට ඉතාමත් සමාන නමකින් යුත් අක්වෙරළ බැංකුවක් සම්බන්ධ වන ගනුදෙනු
- ඇතුල්වීමේ සහ පිටවීමේ (හරහා ගමන් කිරීමේ) පදනමක් මත අක්වෙරළ කලාප වෙත/අක් වෙරළ කලාපවලින් පවරනු ලබන අපැහැදිලි විද්‍යුත් අරමුදල් ප්‍රේෂණ.
- ගනුදෙනුකරුගේ ව්‍යාපාරය හෝ ජාතික වෙළඳ ගනුදෙනු සමග අනුකූල වන ලෙස රටවල් අතර මුදල් එහා මෙහා ගෙනයෑම සඳහා ණයවර ලිපි හෝ වෙනත් වෙළඳ මූල්‍යකරණ ක්‍රමවේද භාවිත කිරීම.
- අක් වෙරළ - බැංකුවක් විසින් නිකුත් කරනු ලබන ක්‍රෙඩිට් කාඩ් භාවිත කිරීම.

බහුවිධ ගනුදෙනු අන්තර්ගත වන සැක කටයුතු රටාවන්

- අරමුදල් එක් ගමනාන්තයකට පවරනු ලැබ පසුව දළ වශයෙන් එම මුදලට සමාන ප්‍රමාණයක් වෙනත් මූලාශ්‍රයකින් පිටත් වූ තැනට ආපසු පැමිණීමේ ගනුදෙනු.
- වාර්තා වීම වැළැක්වීම සඳහා කුඩා මුදල් ප්‍රමාණවලට ගනුදෙනු බිඳී යන්නා වූ ව්‍යුහගත ගනුදෙනු.
- පැහැදිලි කිරීමකින් තොරව බහුවිධ ගිණුම් එක් ගිණුමකට හරවනු ලබන්නා වූ හෝ එක් ගිණුමක් බහුවිධ ගිණුම්වලට හරවනු ලබන්නා වූ බෙදාහරින්නාගේ/එකතු කරන්නාගේ ගනුදෙනු තනි අර්ථලාභී ගිණිකරුවෙකු විසින් ගිණුම් පාලනය කරනු ලබන අවස්ථාවක දී, මෙය විශේෂයෙන්ම වැදගත් දර්ශකයක් වේ.

බලය පැවරීම් අන්තර්ගත ගනුදෙනු.

- ගුණාංග දෙකක් මගින් ගලපනු ලබන යම් තැනැත්තකු (උදා:- නම සහ ලිපිනය, නම සහ උපන්දිනය හෝ උපන් දිනය සහ ලිපිනය) මෙම පරාමිතීන්ගෙන් එකක විවිධත්වයෙන් බහුවිධ ගිණුම් පවත්වාගෙන යනු ලබන බවට පෙනී යෑම.
- එකම ලිපිනයේ බහුවිධ ගිණුම් සමග ගනුදෙනු පැවැත්වීම.
- ලිපිනය පොදු වාර්තාවල නොපවතින ගනුදෙනු.
- නම පොදු වාර්තාවල නොපවතින ගනුදෙනු.
- ගිණුම් ගිණියා දේශපාලන වශයෙන් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වන්නා වූ ගනුදෙනු.
- ගිණුම් ගිණියා විසින් දේශපාලන වශයෙන් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු සමග ශුද්ධ භාවිතා කරන අවස්ථාවක කරනු ලබන්නා වූ ගනුදෙනුග
- විශේෂයෙන්ම ඉහළ ධනයක් සහිත තැනැත්තන් ළග සේවයේ නියුක්ති වී සිටින අවස්ථාවක දී හෝ නැදෑ සබඳකම් පවත්වන අවස්ථාවක දී පහළ ආදායම් සහිත රැකියා කරනු ලබන තැනැත්තන් විසින් කරනු ලබන විශාල ගනුදෙනු.
- ඉතාම වයසින් බාල තැනැත්තන්ගේ නමින් සිදුකරන ගනුදෙනු.
- මියගිය තැනැත්තන්ගේ නමින් සිදුකරන ගනුදෙනු
- එම ධනය අසාමාන්‍ය වන්නා වූ පරිදි වූ ප්‍රදේශවල ජීවත්වන තැනැත්තන්ගේ නමින් සිදුකරන ගනුදෙනු.

යම් ගිණිවිත ක්ෂේත්‍ර සඳහා වූ අවදානම් දර්ශක

සුරකුම්පත් ක්ෂේත්‍රය

- අක්‍රීයව පැවතියා වූ ගිණුම් සඳහා සේවාදායකයාගේ සාමාන්‍ය ආයෝජන පරිචය සමග හෝ ඔවුන්ගේ මූල්‍ය හැකියාව සමග අනුකූල නොවන්නා වූ විශාල ආයෝජන හදිසියේ ලැබීම.
- අර්ථලාභියාගේ හෝ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අනන්‍යතාවය හෙලිදරව් නොකර සිටින තුන්වන පාර්ශවයක් සමග පවතින යම් ගනුදෙනු කිරීමක්
- සේවාදායක විසින් මුදලින් (නෝට්ටු සහ කාසි) ආයෝජන මිලදී ගැනීමට උත්සාහ කිරීම.
- ගනුදෙනුව සේවාදායකයාගේ සාමාන්‍ය ආයෝජන පරිචය හෝ ඔවුන්ගේ මූල්‍ය හැකියාව සමග අනනුකූලවන ලෙස ගනුදෙනුකරු විසින් මුදල් ඇණවුම් සමගින් සංචාරක වෙක්පත් මගින්, අයකැමි වෙක්පත් මගින්, බැංකු අණකර හෝ වෙනත් සාධන පත්‍ර මගින්, විශේෂයෙන්ම වාර්තා කිරීමේ අවම මට්ටමට වඩා තරමක් අඩුවන්නා වූ මුදල් ප්‍රමාණවලින් ආයෝජන ගණනාවක් මිලදී ගැනීමට කැමැත්තක් දැක්වීම.
- යම් දීර්ඝ කරන ලද කාලසීමාවක් සඳහා සුරකුම්පත් හෝ සුරැකුම්පත් හෝ ගනුදෙනු වෙළඳාම් කිරීමේ දී භාවිත කරනු නොලබන අරමුදල් රඳවා තැබීම සඳහා වූ ස්ථානයක් වශයෙන් සේවාදායක විසින් සුරකුම්පත් හෝ ගනුදෙනු තැරැව්කාර ආයතනයක් භාවිත කිරීම සහ එම ක්‍රියාකලාපය සේවා දායකයාගේ සාමාන්‍ය ආයෝජන පරිචය හෝ ඔවුන්ගේ මූල්‍ය හැකියාව සමග අනනුකූල වීම.

- සේවාදායකයාගේ සාමාන්‍ය ව්‍යවහාරය සමග අනුකූල වන්නා වූ වෙළඳාම් කිරීමේ හෝ තැරැව්කාර ගිණුමක් නොවන්නා වූ යම් බැංකු ගිණුමක් වෙත සේවාදායක විසින් කොටස් අලෙවිය හරහා ලැබෙන මුදල් තැන්පත් කිරීම සඳහා සේවාදායක කැමැත්තෙන් සිටීම.
- සේවාදායක විසින් තමාගේ සාමාන්‍ය හැසිරීම් රටාව සමග අනුකූලවන පරිදි කෙටි කාලසීමාවක් ඇතුළත ස්කන්ධවල, බැඳුම්කරවල, ආයෝජනහරවල හෝ වෙනත් සාධන පත්‍රවල නිතරම විශාල ආයෝජන සිදු කිරීම.
- සේවාදායක විසින් මුදලින් විශාල හෝ අසාමාන්‍ය සුරැකුම්පත් ගෙවා නිරාකරණය කිරීම් සිදු කිරීම.
- ගනුදෙනුකරු කොටස් වෙළඳාම් යෙදී සිටින්නෙකු යැයි ඇගවීමට, යම් නිශ්චිත සුරැකුම්පත් හෝ ගනුදෙනු ගිවිසුම් ගැලපීම, මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඇතුළත් කිරීම. (ගැලපීම් ගනුදෙනු)
- ගනුදෙනුකරුට සම්බන්ධිත බවට නොදැන සිටින ගිණුම් අතර අරමුදල් හෝ සුරැකුම්පත් පැවරීම.
- එකම තොගය ගනුදෙනු කිරීම සඳහා යම් කෙටි කාලසීමාවක් ඇතුළත සේවාදායකයන් කිහිප දෙනෙකු විසින් ගිණුම් විවෘත කිරීම.
- සේවාදායකයා හඳුනාගත් පාර්ශවයක් වෙනුවෙන් කතිෂ්ඨ හෝ විශාල තොග කොටස් විශාල ප්‍රමාණයක් ගනුදෙනුකරනු ලබන ආයතනය වෙළෙන්දෙකු වීම.
- සම්බන්ධිත නොවන සේවාදායකයන් විසින් එකම ගිණුම වෙත අරමුදල් නැවත යොමු කිරීම.
- යම් අක්‍රමවත් හෝ උචිත නොවන වෙළඳ කටයුතු සඳහා අතීතයේ දී නියෝග මගින් නම්කර ඇති බවට ඔබ විසින් දැන සිටින ආයතන විසින් පවත්වනු ලබන වෙළඳාම්.
- ඉතා ඉහළ වටිනාකමකින් යුත් ගනුදෙනු.
- සේවාදායක විසින් වාසිදායක නොවන හෝ තරගකාරී නොවන අනුපාත යටතේ මුදල් තැන්පත් කිරීමට හෝ ආයෝජන කිරීමට කැමැත්ත දැක්වීම.
- සේවාදායකයාගේ සියලුම ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන ශ්‍රී ලංකාවෙන් බැහැරව පිහිටා තිබීම.
- සේවාදායක විසින් තුන්වන පාර්ශවයක නමින් ඇති සාධන පත්‍රවල ආයෝජන මිලදී ගැනීම සඳහා උත්සාහ කිරීම.
- තුන්වන පාර්ශව වෙක්පත් මගින් කරනු ලබන ගෙවීම් සේවාදායක වෙත ගෙවීම් හෝ පිටසන්කර තිබීම.
- නොදන්නා පාර්ශවවල ප්‍රතිලාභ සඳහා ඔබගේ සේවා නියුක්තිකයන් විසින් කරනු ලබන හෝ ඔබගේ සේවා නියුක්තිකයාගේ ශ්‍රැතියකු විසින් සිදුකරනු ලබන ගනුදෙනු.
- තුන්වන පාර්ශවයක් විසින් වෙනත් නම් වලින් කොටස් මිලදී ගැනීම (උදාහරණ:- නාමික ගිණුම්)
- තුන්වන පාර්ශව විසින් ලියන ලද හෝ තුන්වන පාර්ශවවලින් ප්‍රේෂණ වන වෙක්පත් සමගින් සේවාදායකයන් විසින් ගෙවා නිරාකරණය කිරීම් සිදුකරනු ලබන ගනුදෙනු.
- සේවාදායකයා හැර, තනි පුද්ගල නම්වලින් පවතින සුරැකුම්පත් හෝ තොග සහතික පත්‍රවල අසාමාන්‍ය විශාල මුදල් ප්‍රමාණ සඳහන් කිරීම.
- එම සම්බන්ධතා සඳහා වූ අරමුණක් පිළිබඳව සේවාදායක විසින් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කරනු නොලබන පරිදි අක්වෙරළ බැංකු මධ්‍යස්ථානවල දී සේවාදායක විසින් බැංකු ගිණුම් සහ භාරකාර මෙන්ම තැරැව්කාර ගිණුම් පවත්වාගෙන යෑම.
- යෝජිත ගනුදෙනු සඳහා ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් මගින් අරමුදල් සැපයීම, විශේෂයෙන්ම කිසිදු සක්‍රීය මුදල් විශුද්ධීකරණයට එරෙහි පද්ධතියක් නොමැති රටවලින් එසේ අරමුදල් සැපයීම.

මුදල්/ව්‍යවහාර මුදල් මාරු කිරීම

- ප්‍රකාශ කරන ලද අනුපාතිකයන් ඉක්මවනු ලබන විදේශ විනිමය අනුපාතිකයක් යටතේ ගනුදෙනුකරු විසින් ගනුදෙනුවක් සිදු කිරීමට ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු විසින් ව්‍යවහාර මුදල් හුවමාරු කරගෙන විදේශ ව්‍යවහාර මුදලින් විශාල නෝට්ටු ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු විසින් ව්‍යවහාර මුදල් මූලාශ්‍රය හෙලිදරව් කිරීමට අකමැති වීම.
- ගනුදෙනුව තහවුරු කිරීම සඳහා අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට ගනුදෙනුකරුට නොහැකි වීම.
- විශාල විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදල් සඳහා හුවමාරු කිරීමට ගනුදෙනුකරු විසින් ඉල්ලා සිටීම.
- ගෙවීම් ලබන්නා වෙනුවෙන් තුන්වන පාර්ශවයක් විසින් අරමුදල් ලබාගත යුතු බවට ගනුදෙනුකරු විසින් උපදෙස් ලබා දීම.

ජංගම මූල්‍ය සේවා සපයන්නන්

- ගනුදෙනුකරුගේ සත්‍ය අන්‍යෝන්‍යතාවය තහවුරුකර ගැනීම අසීරුවන පරිදි, ගනුදෙනුකරු විසින් බහුවිධ ලිපිනයන් සහ නාම/ හඳුනාගැනීම් භාවිත කිරීම.
- ගනුදෙනුකරුගේ පැමිණීමේ වාර ගණන ඉතා අධිකවීම සහ ස්ථාන විශාල ගණනක පිහිටි නියෝජිත ආයතන භාවිත කිරීම.
- ගනුදෙනුවල අරමුණ සහ අර්ථලාභියා සහ ඇණවුම් කිරීමේ ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය මගින් ව්‍යාපාරික හැඟීමක් ඇතිකිරීමක් පෙන්නුම් නොකිරීම.
- බහුවිධ යොමු කරන්නන් විසින් තනි පුද්ගල ගිණුමක් සඳහා අරමුදල් ප්‍රේෂණය කිරීම.
- භාවිතා කරන ලද නෝට්ටු" සහ/හෝ කුඩා භාවිතයන් වලින් භාවිත කරනු ලබන ව්‍යවහාර මුදල් නෝට්ටු භාවිතා කිරීම, "භාවිතා කරන ලද නෝට්ටු" යන්නෙන් නෝට්ටු ඉරිගොස්, අපිරිසිදු වී, අසාමාන්‍ය දුගඳක් පිටවන ආදී වශයෙන් අදහස් වේ.
- ගනුදෙනුකරු විසින් යම් තහනම් කරන ලද ලැයිස්තුවක සඳහන් තැනැත්තකු වෙත මුදල් යැවීමට උත්සාහ කිරීම.

- ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරු සම්බන්ධයෙන් සහ/හෝ අර්ථලාභියා සම්බන්ධයෙන් තහවුරු කරගනු ලැබිය හැකි අනන්‍යතාවක් ලබා දීම පැහැර හැරීම හෝ එවැනි තහවුරු කරගනු ලැබිය හැකි අනන්‍යතා තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම.
- ගනුදෙනුකරු විසින් අසාමාන්‍ය හෝ සැක කටයුතු හඳුනාගැනීමේ ලේඛන භාවිත කිරීමට උත්සාහ කිරීම හෝ එසේ අසාමාන්‍ය හෝ සැක කටයුතු හඳුනාගැනීමේ ලේඛන භාවිත කිරීම.
- ගිණුම ආරම්භක වශයෙන් පිහිටුවනු ලැබූ අවස්ථාවේ දී ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරුගේ ප්‍රකාශිත අරමුණු සමග අනුකූල නොවන්නා වූ ගනුදෙනුවල යෙදී සිටීමට කැමැත්ත දැක්වීම.
- අරමුදල් වල නීත්‍යානුකූල මූලාශ්‍රය සඳහා ගනුදෙනුකරු විසින් සපයනු ලබන තොරතුරු සාවද්‍ය, නොමග යවන සුළු හෝ සැලකිය යුතු ලෙස වැරදි සහගත වීම.
- ඉල්ලීමක් කිරීමේ දී ගනුදෙනුකරු විසින් තමාගේ අරමුදල් ලබා ගැනීමේ නීත්‍යානුකූල මූලාශ්‍රය හඳුන්වාදීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම මූලාශ්‍රය පෙන්වා දීම පැහැර හැරීම.
- යම් හෙළිදරව් නොකරන ලද ප්‍රධානියකු වෙනුවෙන් ගනුදෙනුකරු නියෝජිතයකු වශයෙන් කටයුතු කරනු ලබන බවට පෙනී යෑම සහ එහෙත් කිසිදු නීත්‍යානුකූල වාච්ඡ හේතු නොමැතිව එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හෝ එසේ එම තොරතුරු ලබාදීමට අකමැති වීම හෝ නොඑසේ නම් එම තැනැත්තා හෝ ආයතනය පිළිබඳ තොරතුරු ලබාදීම මග හැරීම.

යොමු අංකය : 037/04/010/0003/017

2018 සැප්තැම්බර් 10

සියලු මූල්‍ය ආයතනයන්හි සහ නාමෝද්දේශ්ට මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීය ප්‍රධාන විධායක නිලධාරීන්/කළමනාකරුවන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියණි,

2018 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ (ඉරානය සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 7 දරන මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, එය 2018 ජූලි 17 දිනැති අංක 2080/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2018 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ (ඉරානය සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග සහ 2018 අගෝස්තු 21 දිනැති අංක 2085/11 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද එහි සංශෝධනය, 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2(3) ඡේදය යටතේ නිකුත් කරන ලද 2016 අංක 01 දරණ මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සහ 2018 අංක 01 දරණ නාමෝද්දේශ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතු වේ.

ඊ. මොහොමඩ්
වැ.බ. අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත: අනුකූලතා නිලධාරීන්

2018 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ (ඉරානය සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2018 අංක 7 දරන මාර්ගෝපදේශ

හැඳින්වීම

1. 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරමින්, විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභාවේ යෝජනා සම්මුති 2231 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ [මෙහි මින්මතු "ඉරාන නියෝග" යනුවෙන් (UNSCR 2231 (2015) සඳහන් කරනු ලබන)] 2018 ජූලි මස 17 දින අංක 2080/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2018 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ (ඉරානය සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග සහ 2018 අගෝස්තු 21 දින අංක 2085/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ එම නියෝගවල සංශෝධන නිකුත් කර ඇත.
2. ඉරාන නියෝගවල විධිවිධාන සමග අනුකූලව ක්‍රියාකිරීම සඳහා (මෙහි මින්මතු "ආයතන" යනුවෙන් සඳහන් කරනු ලබන) 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන වගන්තිය යටතේ අර්ථ නිරූපණය කර ඇති ආයතන වෙත පහසුකම් සැලැස්වීම පිණිස සහ එම නියෝග ශ්‍රී ලංකාවේ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ඉරාන නියෝගවල විධිවිධාන ප්‍රකාරව, ආයතන විසින් පහසුකම් සැලැස්වීම පිණිස අනුගමනය කිරීම පිණිස මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.
3. ඉරාන නියෝග ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිසි බලධරයා වශයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කර ඇත.
4. මෙම නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක විය යුතු අතර, ඒවා ඉරාන නියෝග, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2(3) වගන්තිය යටතේ නිකුත් කරන ලද 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන්ගේ නිසි උද්යෝගය පිළිබඳ) රීති, සහ 2018 අංක 1 දරන නාමෝද්දේශ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන්ගේ නිසි උද්යෝගය පිළිබඳ) රීති සමග එක්ව කියවිය යුතු වේ.
5. ඉරාන නියෝග මගින් (මෙහි මින්මතු නම් කළ තැනැත්තන් සහ සහකරුවන් යනුවෙන් සඳහන් කරනු ලබන) ඉරානයේ "නම් කළ තැනැත්තන් සහ ආයතන" ලැයිස්තුවක් සඳහා මෙන්ම, නම්කළ තැනැත්තන් සහ ආයතන වෙනුවෙන් ක්‍රියා කරනු ලබන හෝ ඔවුන්ගේ විධානය පරිදි ක්‍රියා කරනු ලබන තැනැත්තන් හෝ ආයතන සඳහා මූල්‍ය ගනුදෙනු පැවැත්වීමෙන් සහ මූල්‍ය සේවා සැපයීමෙන්, ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින් හෝ පිහිටි ආයතන හෝ ශ්‍රී ලාංකික දේශ සීමාවට පිටතින් සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින් හෝ ආයතන තහනම් කරනු ලැබේ.

- 6. ඉරාන නියෝග ප්‍රකාරව ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීම සඳහා වූ අවශ්‍යතාවය අවදානම් මත නොව, රීති මත පදනම් වේ. ඉන් අදහස් වනුයේ ආයතන විසින් යම් නිශ්චිත ගනුදෙනුකරුවෙකු හෝ නිෂ්පාදනයක් සමග සම්බන්ධ වන අවදානම පිළිබඳ නොසලකා හරිමින්, සම්බාධක පැනවීම් පිරික්සීම සිදු කළ යුතු බවය.
- 7. ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවයන්, නම් කරන ලද පුද්ගලයින්ගේ වඩාත්ම මෑත කාලීන ලැයිස්තුව සමග පිරික්සීම මගින් ප්‍රධාන හඳුනාගැනීමේ දත්ත ගැලපීමට උත්සාහ කිරීම සහ, නම් කළ තැනැත්තෙකු විසින් අයිතිය දරනු ලබන හෝ පාලනය කරනු ලබන හෝ නම් කළ තැනැත්තෙකු වෙනුවෙන් වත්කම් දරනු ලබන හෝ ගනුදෙනු පවත්වනු ලබන ගනුදෙනුකරුවන් පිරික්සීම, සම්බාධක පිරික්සීම යන්නෙන් අදහස් කෙරේ.

ඉලක්කගත මූල්‍ය සම්බාධක (TF)

- 8. ඉලක්කගත මූල්‍ය සම්බාධක (TF) යන්නෙන්, නියෝගවල විස්තර කර ඇති කොන්දේසි යටතේ නිසි බලධරයා විසින් බලය පවරනු ලැබූ ආකාරයට හැර, නම් කළ තැනැත්තන්ගේ හෝ ආයතනවල ප්‍රතිලාභය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව අරමුදල් හෝ වෙනත් වත්කම් ලබාදීම වැළැක්වීම සඳහා සිදු කරනු ලබන වත්කම් තහනම් කිරීම සහ වාරණය කිරීම අදහස් වේ.
- 9. එක්සත් ජාතීන්ගේ (UN) ආරක්ෂක මණ්ඩලය විසින් හෝ ආරක්ෂක මණ්ඩලය විසින් පිහිටුවනු ලබන අදාළ කමිටු විසින් නම් කරනු ලබන තැනැත්තන් සහ/හෝ ආයතන සඳහා ප්‍රගුණතය මූල්‍යායතයට අදාළ වන ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීම් අදාළ වන්නේය නම් කිරීම/ලැයිස්තුගත කිරීමේ නිර්ණායක පහත දැක්වෙන පරිදි වේ.
 - (අ) නීති විරෝධී කිරීම ද ඇතුළුව ප්‍රගුණත සංවේදී ක්‍රියාකාරකම් සහ වැඩසටහන්වල යෙදී සිටින හෝ ඒ සඳහා සහාය දක්වනු ලබන තැනැත්තන් හෝ ආයතන
 - (ආ) නම් කළ තැනැත්තන් හෝ ආයතන වෙනුවෙන් හෝ එම නම් කළ තැනැත්තන්ගේ හෝ ආයතනවල විධානය පරිදි ක්‍රියා කිරීම
 - (ඇ) නම් කළ තැනැත්තන් හෝ ආයතන විසින් හිමිකාරිත්වය දරන හෝ පාලනය කරනු ලබන, සහ
 - (ඈ) සම්බාධක පැනවීම් පැහැර හැරීමට හෝ යෝජනා සම්මත විධිවිධාන උල්ලංඝනය කිරීමට නම් කළ තැනැත්තන්ට හෝ ආයතනවලට සහාය දක්වනු ලබන තැනැත්තන් හෝ ආයතන.
- 10. ආයතන විසින්, ඉරාන නියෝග නිකුත් කළ දිනයේ දී හෝ ඉන් පසුව ඕනෑම අවස්ථාවක තමාගේ සන්තකයේ පවතින, ඉහත 5 වන මාර්ගෝපදේශයේ සඳහන් තැනැත්තන්/ආයතන විසින් සෘජුව හෝ වක්‍රව අයිතිය දරනු ලබන හෝ පාලනය කරනු ලබන අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් වහාම තහනම් කළ යුතු වේ. තවද නිසි බලධරයා විසින් බලය පවරනු ලබන විශේෂිත අවස්ථාවක දී සහ UNSC යෝජනා සම්මුතියට නිශ්චිතව සඳහන් කරන ලද අවස්ථා යටතේ හැර, එකී තැනැත්තන් සහ ආයතන වෙත කිසිදු අරමුදල් හෝ වෙනත් වත්කම් සහ ආර්ථික සම්පත් ලබා නොදෙන බවට සහතික කර ගත යුතුය.

ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය

- 11. ආයතන විසින් ඉරාන නියෝග සමග අනුකූලව ක්‍රියා කිරීම සඳහා අදියර දෙකකින් යුතු ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වේ.
 - i) නම් කළ තැනැත්තන් සහ ඔවුන්ගේ සහකරුවන් ආයතනවල ගනුදෙනුකරුවන් නොවන බවට තහවුරු කිරීම සඳහා, නම් කළ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ සහකරුවන්ගේ ඒකාබද්ධ ලැයිස්තුවට එරෙහිව අලුත් ගනුදෙනුකරුවන් පිරික්සීම (ගනුදෙනුකරු බවට පත්වන අවස්ථාවේ දී) පළමු අදියර වේ.
 - ii) මූල්‍ය බුද්ධි ඒකකය විසින් යාවත්කාලීන නිවේදන නිකුත් කරනු ලබන අවස්ථාවක දී, සමස්ත ගනුදෙනුකාර දත්ත පාදකය පිරික්සීම දෙවන අදියර වේ.
- 12. ඉරාන නියෝගවල 8 වන නියෝගය අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරන ලද ඉරාන තැනැත්තන් සහ ආයතන සම්බන්ධයෙන් 9 වන නියෝගයේ සඳහන් තහනම් කිරීමේ ක්‍රියාකාරකම්, වහාම බලාත්මක විය යුතුය. මෙයින් අදහස් වනුයේ නිසි බලධරයා විසින් කිසිදු වෙනම තහනම් කිරීමේ නියෝග හෝ නම් කළ ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීම නොකරන බව වේ. එම නිසා, කිසිදු නම් කළ තැනැත්තන් සහ ආයතන තමන්ගේ ගනුදෙනුකරුවන් නොවන බවට සහ එම නම් කළ තැනැත්තන් සහ ආයතන වෙත ආයතන විසින් මූල්‍ය සේවා සපයනු නොලබන බවට සහතික කර ගැනීම ආයතනවල වගකීම වේ.
- 13. ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට ඇතැම් ලක්ෂණ සමග අනුකූලව ක්‍රියා කිරීමේ දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෝ එහි කමිටුව විසින් ප්‍රසිද්ධ කරනු ලබන නම් කළ තැනැත්තන්ගේ සහ ආස්ථිතාවල ඒකාබද්ධ ලැයිස්තුව (ඔවුන් විසින් සන්තකය දරන හෝ පාලනය කරනු ලබන ආස්ථිතව ද ඇතුළුව) සමග නම්, ලිපිනයන් සහ වෙනත් විස්තර පිරික්සීම අවශ්‍ය වේ. එසේ වුව ද, ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීම් නම් කළ තැනැත්තන්/ආයතන වෙනුවෙන් ක්‍රියා කරනු ලබන හෝ ඔවුන්ගේ විධානය පරිදි ක්‍රියා කරනු ලබන තැනැත්තන්/ආයතන සඳහා ද අදාළ වන බැවින්, ඉහත කී පිරික්සීම් ඒ නයිත්ම ප්‍රමාණවත් නොවනු ඇත. එම නිසා ආයතන විසින් සෑහෙන ලෙස හැකිතාක් දුරට ස්වකීය ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිලාභී අයිතිකරුවන් සහ වෙනත් සම්බන්ධිත පාර්ශව හඳුනාගැනීම සහ, එවන් සහකරුවන් සඳහා ද පිරික්සීමේ කටයුතු කිරීම අවශ්‍ය වේ.

ගනුදෙනුකරු බවට පත් වන අවස්ථාවේ දී අලුත් ගනුදෙනුකරුවන් පිරික්සීම

- 14. අලුත් ගනුදෙනුකරුවෙකු සඳහා අලුත් ගිණුමක් විවෘත කරනු ලබන ඕනෑම අවස්ථාවක දී, නම් කරන ලද ලැයිස්තුව සමග එම ගනුදෙනුකරු ගේ විස්තරය පිරික්සිය යුතු අතර, ගනුදෙනුකරු සමග සම්බන්ධතාවයට ඇතුළත්වීමට පෙරාතුව, ආයතන විසින් ගනුදෙනුකරු නම් කළ තැනැත්තකු හෝ ආයතනයක් නොවන බවට සහතික කරගත යුතු වේ.
- 15. ආයතන විසින් ස්වකීය ගිණුම්වල/ගනුදෙනුවල ප්‍රතිලාභීන් සහ/හෝ ප්‍රතිලාභී අයිතිකරුවන් හඳුනාගැනීම සහ, කිසිදු නම් කළ තැනැත්තන් සහ ආයතන අරමුදල්වල, ගිණුම්වල හෝ වෙනත් වත්කම්වල ප්‍රතිලාභීන් සහ/හෝ ප්‍රතිලාභී අයිතිකරුවන් නොවන බවට සහතික කර ගැනීම සඳහා, මෙම 8 සිට 10 දක්වා වූ මාර්ගෝපදේශවල විස්තර කර ඇති කාර්ය පටිපාටිය අදාළ කර ගත යුතු වේ. ප්‍රතිලාභීන් සහ/හෝ ප්‍රතිලාභී අයිතිකරුවන් හඳුනා ගැනීම සහ තහවුරු කළ හැකි වන පරිදි එවැනි ක්‍රියාවලි ප්‍රවර්ධනය කළ යුතු වන අතර, අරමුදල්, ගිණුම් හෝ වෙනත් වත්කම්වල ප්‍රතිලාභීන් තහවුරු කර ගැනීම සඳහා සාධාරණ උත්සාහයක් දරනු ලැබ ඇති බව පෙන්වා දීම සඳහා ආයතන වෙත හැකියාව තිබිය යුතුය.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් යාවත්කාලීන නිවේදන ලබා දීමෙන් පසුව ගනුදෙනුකරුවන්ගේ දත්ත පාදකය පිරික්සීම

16. UNSCR 2231 ලැයිස්තුව යාවත්කාලීන කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගෙන් මූල්‍ය බුද්ධි ඒකකය වෙත නිවේදනයක් ලැබුණු විගසම, මූල්‍ය බුද්ධි ඒකකය සමග ලියාපදිංචි වී ඇති ආයතන වෙත මූල්‍ය බුද්ධි ඒකකය විසින් විද්‍යුත් තැපෑල මගින් නිවේදනයක් යවනු ලැබේ. මූල්‍ය බුද්ධි ඒකකය විසින් එවැනි නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක දී, ආයතන විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ UNSCR 2231 (2015) වෙබ් අඩවිය වන (<http://www.un.org/en/sc/2231/list.shtml>) මගින් යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ලබා ගෙන එම ලැයිස්තුව සමග ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ දත්ත පාදකය සම්පූර්ණ පිරික්සීමක් සිදු කළ යුතු වේ. නම් කළ තැනැත්තන්ගේ නම, උපන් දිනය, ජාතිකත්වය, විදේශ ගමන් බලපත්‍ර අංකය/ජාතික හැඳුනුම්පත් අංකය සහ ලිපිනය ඇතුළත් සෝදිසි කිරීමේ නිර්ණායක සංයෝගයක් භාවිත කරන ලෙස ආයතන වෙත උපදෙස් දී සිටිනු ලැබේ. ලැයිස්තුව PDF, XML සහ HTML ආකෘතිවලින් පවතින අතර, එම නිසා ආයතන විසින් ස්වකීය පිරික්සීමේ දත්ත පාදකය වෙත යොමු කිරීම සඳහා එම ලැයිස්තුවල අන්තර්ගත කරුණු සකස් කිරීමට පරිගණක යෙදුම් ක්‍රමලේඛ ප්‍රවර්ධනය කරනු ලැබිය හැකිය. ලැයිස්තුවේ අන්තර්ගත කරුණු සහ ආයතනයේ දත්ත පාදකයේ සඳහන් ගනුදෙනුකරුවන්ගේ දත්ත අතර සියුම් වෙනස්කම් තිබිය හැකි බැවින්, එලදායි සෝදිසියක් සඳහා වාග් සෝදිසියක් ඇතුළු බහුවිධ සෝදිසි ක්‍රමවේද නිර්දේශ කර සිටිනු ලැබේ.

වෙනත් පියවර

- 17. ආයතන විසින් යම් වත්කම් තහනම් කිරීමකින් පසුව, උත්සාහ දරන ලද ගනුදෙනු ද ඇතුළුව, යම් තහනම් කරන ලද වත්කම් පිළිබඳ හෝ අදාළ නියෝගවල තහනම් කිරීමේ නියමයන් සමග අනුකූලව ක්‍රියා කිරීමේදී ගනු ලැබූ පියවර පිළිබඳව නිසි බලධරයා වෙත සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත තොරතුරු වාර්තාගත කරනු ලැබිය යුතුය.
- 18. නිදහස් කිරීමේ තත්වයන් සඳහා තහනම් කරන ලද අරමුදල් භාවිත කිරීම සඳහා නිසි බලධරයා විසින් බලය පැවරීමක් නිකුත් කරනු ලබන අවස්ථාවක දී, ප්‍රමාදයකින් තොරව එම තහනම් කරන ලද අරමුදල් නිදහස් කිරීම සඳහා ආයතන වෙත යාන්ත්‍රණය තිබිය යුතුය. අරමුදල් හෝ වෙනත් වත්කම් නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ආයතනයක් විසින් හිමිකාරත්වය දරනු ලබන හෝ රඳවාගෙන සිටිනු ලබන අවස්ථාවක දී, අවසරලත් ගෙවීම් පමණක් සිදු කරනු ලබන බවට සහතික කර ගැනීම සඳහා ආයතන විසින් යම් අතිරේක පියවර සහ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතුය.
- 19. ගිණුම්ගිමියන් නොවන තැනැත්තන්/බලාපොරොත්තු රහිතව පැමිණෙන ගනුදෙනුකරුවන් සහ තුන්වන පාර්ශව ගනුදෙනුකරුවන් සම්බන්ධ වන ගනුදෙනු සම්බන්ධයෙන් (වෙක්පත් මාරු කිරීම්, ගෙවීම් අණකර සහ ව්‍යවහාර මුදල් හුවමාරු කිරීම් වැනි) ආයතන විසින් ගනුදෙනු පැවැත්වීමට පෙරාතුව පිරික්සීම් කටයුතු සිදුකළ යුතු වේ. ඒ සඳහා, එවැනි ගනුදෙනුකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් යාන්ත්‍රණ පිහිටුවනු ලැබිය යුතුය. එවැනි පිරික්සීමකට අනුව ආයතනය විසින් ගැලපීමක් හඳුනාගනු ලබන්නේ නම්, එවිට ආයතනය විසින් ගෙවීම්කරුගෙන් අරමුදල් රැස්කරගෙන ඉන්පසුව ගනුදෙනුව/අරමුදල තහනම් කළ යුතුය.

විධිවිධාන අංක: 01/2018

2018 ජනවාරි 18

සියලුම බලපත්‍රලාභී ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවන් වෙත,

ගෙවීම් කාඩ්පත් මගින් සිදු කරන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කර ගැනීම සඳහා වූ විධිවිධානය

මෙම විධිවිධානය, 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝගයන් හි 18 වන නියෝගය යටතේ නිකුත් කරන ලද අතර එම නියෝග යටතේ බලපත්‍රලාභී ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවන්ට අදාළ වේ.

ගෙවීම් මාධ්‍යයක් ලෙස ගෙවීම් කාඩ්පත් පිළිගැනීමට සහ තෙවැනි පාර්ශ්වයන් විසින් මිලට ගත් භාණ්ඩ සහ සේවාවන්හි වටිනාකම උපාදානය කිරීමට, තෙවැනි පාර්ශ්ව සමග විධිවිධාන සකස් කරන බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන්හට, මංගත කාඩ්පත් ගෙවීම් ක්‍රමවේදය ආරම්භය සඳහා පහසුකම් සලසන ආයතන (මෙහි මින්මතු මෙම ආයතන “සේවා සැපයුම්කරුවන්” ලෙස හැඳින්වේ) හරහා ගෙවීම් කාඩ්පත් මගින් සිදු කරන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කරගත හැකිය. ස්වකීය අන්තර් ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය හරහා සිදු කෙරෙන විද්‍යුත් වාණිජ ගනුදෙනු වල වෙළෙඳුන් සඳහා වන ගෙවීම් බේරුම් කිරීමට බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් හට සේවා සැපයුම්කරුවන්ගේ සහාය ලබාගත හැක.

මෙම විධිවිධානය නිකුත් කිරීමේ අරමුණ වෙළෙඳුන්ට කාලීන ගෙවීම් සිදු කිරීම සුරක්ෂිත කිරීම සහ කාඩ්පත් ගිමියන්ගේ අභිරුචිය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙවීම් කාඩ්පත් මගින් සිදු කරන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කරගැනීමේ කොන්දේසි නියම කිරීම වේ. මෙම විධිවිධානය 2018 ජනවාරි මස 18 වැනි දින සිට බලාත්මක වේ.

සේවා සැපයුම්කරුවන් හරහා ගෙවීම් කාඩ්පත් මගින් සිදු කරන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත්කර ගැනීමට අදහස් කරන බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් පහත සඳහන් කොන්දේසි අනුගමනය කළයුතුය.

- 2.1 බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන්, අපේක්ෂිත සේවා සැපයුම්කරුවන්ගේ හැකියාවන් තක්සේරු කිරීමේදී උපරිම ආරක්ෂාව සලසා ගත යුතුය.
- 2.2 භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ගෙවීම් මාධ්‍යයක් ලෙස ගෙවීම් කාඩ්පත් පිළිගැනීමට පහසුකම් සැපයීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන්, සේවා සැපයුම්කරුවන් සමග ගිවිසුම් වලට එළඹිය යුතුය. එක් එක් පාර්ශ්වයේ කාර්යභාරයන්, වගකීම්, අයිතිවාසිකම් සහ බැඳීම් මෙම ගිවිසුම්වල පැහැදිලිව දැක්විය යුතුය.
- 2.3 බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් වෙළෙඳ අයදුම්පත් විමර්ශනය කර, අදාළ අන්තර්ජාල පදනම් කරගත් ගෙවීම් වේදිකාවෙහි/ද්වාරයෙහි ලියාපදිංචි වීමට වෙළෙඳුන්ට අනුමැතිය ලබාදිය යුතුය. වෙළෙඳපොළ යෙදීම් සමාලෝචනය කිරීමේදී, සේවා සැපයුම්කරුවන් විසින් සපයන ලද වෙළෙඳුන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල තොරතුරු සහ සමාගම් පැතිකඩ පිළිබඳව බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් සැලකිලිමත් විය යුතුය. එක් එක් අන්තර්ජාල පදනම් කරගත් ගෙවීම් වේදිකාවෙහි/ද්වාරයෙහි ලියාපදිංචි කළ සියලුම වෙළෙඳුන්ගේ වාර්තාවක් බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් පවත්වාගෙන යා යුතුය.

- 2.4 කාඩ්පත් හිමියන්ගේ දත්ත පිළිබඳ රහස්‍යභාවය සුරක්ෂිත කර ගැනීමට සහ කාඩ්පත් අංකය, කාඩ්පත් ආරක්ෂණ කේතය සහ කල්ඉකුත්වීමේ දිනය වැනි කාඩ්පත් හිමියන්ගේ සංවේදී තොරතුරු ලබාගැනීමට සේවා සැපයුම්කරුවන්ට නොහැකි බවට බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් සහතික විය යුතුය.
- 2.5 බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් අදාළ අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය හරහා සිදු කරනු ලබන ගනුදෙනුවලට අදාළ ගෙවීම් පහසුකම් සැලසීම සඳහා එක් එක් අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය සඳහා බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන්ට අයත් වෙන් කරන ලද ගිණුමක් බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් පවත්වාගෙන යා යුතුය. අසාර්ථක හෝ විවාදිත ගනුදෙනු සඳහා මුදල් ආපසු දීමට ද මෙම ගිණුම හරහා පහසුකම් සැලසෙනු ඇත.
- 2.6 අරමුදල් ලැබීමෙන් පසු ව්‍යාපාරික දින තුනක් (03) ඇතුළත වෙළෙදුන්ට අවසාන ගෙවීම් සිදු කෙරෙන බවට බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් සහතික විය යුතුය.
- 2.7 අන්තර්ජාල ගෙවීම් වේදිකාවක්/ද්වාරයක් මාර්ගයෙන් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ගෙවීම් කාඩ්පත් යෝජනා ක්‍රමයට අදාළ ආරවුල් නිරාකරණය කිරීමේ මාර්ගෝපදේශ අනුව බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් වැඩිදියුණු කළ යුතුය.
- 2.8 අන්තර්ජාල ගෙවීම් වේදිකාවේ/ද්වාරයේ මෙහෙයුම්, බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් අධීක්ෂණය කළ යුතුය.
- 3. බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය තුළ කාඩ්පත් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරු හා සේවා සැපයුම්කරු විසින් අත්සන් කිරීමට නියමිත ගිවිසුමෙහි පිටපතක් බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ යුතුය. එක් එක් අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය සඳහා වෙන් වෙන් වශයෙන් සේවා සැපයුම්කරුවන් සමග බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් ගිවිසුම් තබාගත යුතුය.
- 4. අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය හරහා ගෙවීම් කාඩ්පත් මගින් සිදු කෙරෙන විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කර ගැනීමේදී අදාළ වන නීති හා රෙගුලාසි වලට අනුකූල වන බවට බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් සහතික විය යුතුය.
- 5. එක් එක් අන්තර්ජාල ගෙවීම් වේදිකාව/ද්වාරය සඳහා ඇගයීම් වාර්තාවක් ත්‍රෛමාසිකව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවට බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ යුතුය.

සී. ජේ. පී. සිරිවර්ධන
නියෝජ්‍ය අධිපති

මාර්ගෝපදේශ අංක: 01/2018

ගෙවීම් පහසුකම් ලබාදෙන ජංගම යෙදුම් මෘදුකාංගයන්ට අදාළ අවම අනුකූලතා ප්‍රමිතීන් සඳහා වූ මාර්ගෝපදේශ

2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනතෙහි, වගන්ති අංක 44 ප්‍රකාරව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් හෝ බලපත්‍රලාභී ජංගම දුරකථන ආශ්‍රිත විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් මෙහෙයවන හෝ ජංගම දුරකථන යෙදුම් මෘදුකාංග ආශ්‍රිත ගෙවීම් සපයන හෝ පහසුකම් සපයන හෝ අදාළ ක්‍රියාවන්හි නිරත වන ඕනෑම ආයතනයක් (මින්මතු ගෙවීම් සේවා සපයන්නන් ලෙස සඳහන්) සඳහා අදාළ වන අවම අනුකූලතා ප්‍රමිතීන් නිර්දේශ කිරීමට මෙකී මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මගින් ජංගම යෙදුම් මෘදුකාංග, වෙබ් සේවා, සේවාදායක පරිගණක දත්ත ගබඩා (Server side databases), ආයවන (Storage) හා පරිගණක සන්නිවේදන ජාල ආදියට පමණක් සීමා නොවී ගෙවීම් සම්බන්ධ ජංගම යෙදුම් මෘදුකාංග ආශ්‍රිත සමස්ත පද්ධතියම ආවරණය වනු ඇත.

මෙකී මාර්ගෝපදේශ, 2018 ජනවාරි 18 වන දින සිට බලාත්මක වන අතර ගෙවීම් සේවා සපයන්නන් විසින් ක්‍රියාත්මක කරන සියලුම ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගත යුතුය.

2. නිර්වචන/අර්ථ දැක්වීම්

- මෙම මාර්ගෝපදේශයෙහි භාවිතා කර ඇති ඕනෑම අවස්ථාවක දී පහත දැක්වෙන පද මෙහි සඳහන් අයුරින් අර්ථ දැක්විය යුතුවේ.
- ගිණුම අවහිර කිරීම (Account Lockout)** : මුරපදය අනුමාන කරමින් යම් ගිණුමකට අනවසරයෙන් පිවිසීමට දරන උත්සාහයේදී නිශ්චිත අසාර්ථක වාර ගණනකට පසු එකී උත්සාහය වැළැක්වීම සඳහා ගිණුම අවහිර කර දැමීමේ ක්‍රමවේදය, ගිණුම අවහිර කිරීම ලෙස හඳුන්වනු ලැබේ.
- සත්‍යාපනය (Authentication)** : පරිශීලකයෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම හා පරිගණකගත තොරතුරු ලබා ගැනීමට අදාළ පරිශීලකයා සතු සුදුසුකම් පරීක්ෂා කිරීම සත්‍යාපනය ලෙස හඳුන්වනු ලැබේ.
- බලය පැවරීම (Authorization)** : පරිශීලකයාට හෝ සේවාදායකයාට පද්ධතියේ ඇති තොරතුරු හා සම්පත් වෙත ප්‍රවේශ වීමට ඇති වරප්‍රසාද හෝ කුමන මට්ටමේ තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසනවාද යන්න තීරණය කිරීමේ ආරක්ෂණ ක්‍රමවේදය බලය පැවරීම ලෙස හඳුන්වනු ලැබේ.
- උපයෝජ්‍යතාවය (Availability)** : කාලානුරූපීව හා විශ්වසනීය ලෙස තොරතුරු වෙත පිවිසීමත් ඒවා භාවිතා කිරීමත් සහතික කිරීම උපයෝජ්‍යතාව වේ.
- සහතික අධිකාරිය (Certificate Authority)** : ඩිජිටල් ආයතනයක අන්තර්ජාලයේ ඇති අනන්‍යතාව සත්‍යාපනය කරමින් ඩිජිටල් සහතික නිකුත් කරන විශ්වසනීය ආයතනය, සහතික අධිකාරිය ලෙස හඳුන්වයි.

- සහතික ඇමිණීම (Certificate Pinning)** : සේවලාභියා සේවාදායක පරිගණකය සමඟ සබඳතාවක් ගොඩනගන විට සේවාදායක පරිගණකය සිය SSL (Secure Socket Layer) සහතිකය සමගින් ප්‍රතිචාර දක්වයි. මෙකී සහතිකය ජංගම යෙදුම් මෘදුකාංගයට විශ්වාසවන්ත සහතික අධිකාරියක් විසින් නිකුත් කරන ලද එකක් නම් පමණක් සබඳතාවයට අවසර හිමිවේ.
- බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරු (Licensed Financial Acquirer)** : බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරු යන්නෙන් ගෙවීම් මාර්ගයක් ලෙස කාඩ්පත් හිමියන්ගේ ගෙවීම් කාඩ්පත් ප්‍රතිග්‍රහණය කිරීම සහ කාඩ්පත් හිමියන් විසින් මිලදී ගත් භාණ්ඩ හා සේවාවන් වල අගයන් තුන්වන පාර්ශ්වයක් වෙත ප්‍රතිපූරණය කිරීම හා/හෝ කාඩ්පත් හිමියන් විසින් ලබාගත් මුදල් අත්තිකාරම් ප්‍රතිපූරණය කිරීම සඳහා 2013 අංක 01 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකතන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග යටතේ බලපත්‍ර ලබා ඇති ඕනෑම අයෙකු හෝ ආයතනයක් අදහස් වේ.
- සංක්ෂිප්තකරණය/අවම කිරීම (Minification)** : මෘදුකාංගයට අදාළ මූල්‍ය කේතයෙහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පවත්වා ගනිමින් එහි ඇති අනවශ්‍ය පද ඉවත් කිරීමේ ක්‍රියාවලිය, සංක්ෂිප්තකරණය/අවම කිරීම ලෙස අදහස් වේ.
- සංක්ෂිප්ත ගුණනය/අඳුරු කිරීම (Obfuscation)** : චේතනාන්විතව තේරුම් ගැනීමට අපහසු කේත නිර්මාණය කිරීම එනම්, මිනිසාට අවබෝධ කර ගැනීමට අපහසු වන මූල්‍ය හෝ යන්ත්‍ර කේතයන් නිර්මාණය කිරීම සංක්ෂිප්ත ගුණනය/අඳුරු කිරීම ලෙස හැඳින්වේ.
- වරප්‍රසාද උත්ක්‍රමණය (Privilege Escalation)** : මෘදුකාංග යෙදුමක හෝ පරිගණක මෙහෙයුම් පද්ධතියක දෝෂයක්, නිමැවුම් පලදුර්වලක් හෝ ආකෘතියෙහි ප්‍රමාද දෝෂයක් උපයෝගී කර ගනිමින්, පරිශීලකයන් වෙත හෝ යෙදුමක් වෙත සාමාන්‍යයෙන් නිරාවරණය නොකරන දත්ත හා සම්පත් ප්‍රයෝජනයට ගැනීම හෝ ඒ සඳහා උත්සාහ දැරීම වරප්‍රසාද උත්ක්‍රමණය කිරීම වේ.
- පරීක්ෂණ අවකාශය (Sand Box)** : පරීක්ෂණ අවකාශය යනු භාවිතයේ ඇති ක්‍රමලේඛ වෙන් කර ගැනීමේ ආරක්ෂණ යාන්ත්‍රණයයි. පරීක්ෂා නොකළ හෝ විශ්වාස කළ නොහැකි ක්‍රමලේඛ හෝ කේත ක්‍රියාත්මක කිරීම සඳහා එය නිරතුරුවම භාවිතා වේ.
- සංවේදී දත්ත (Sensitive Data)** : පාරිභෝගික අක්ෂර පත්‍ර (Customer Credentials), බැංකු ගිණුම් අංක, ගෙවීම් කාඩ්පත් අංක හෝ ඒ හා සමාන තොරතුරු මෙම සන්දර්භය තුළදී සංවේදී දත්ත ගණයට ඇතුළත් වේ.
- කෙටිකාලීන ප්‍රවේශ ටෝකනය (Short-lived Access Token)** : සේවලාභියෙකු (Client) සේවාදායක (Server) පරිගණකය හා සම්බන්ධ වීමට ප්‍රවේශ ටෝකනයක් (Access Token) යොමු කරන අවස්ථාවකදී සේවා දායකය එම ප්‍රවේශ ටෝකනයෙහි ඇති තොරතුරු මත පදනම්ව සේවා ලාභියාගේ අනන්‍යතාවය තහවුරු කර ගනී. මෙකී ප්‍රවේශ ටෝකන කෙටි ආයු කාලයකින් යුතු ඒවා වේ.
- පාර්ශ්වකරුවන් (Stakeholders)** : ගෙවීම් සේවා සපයන්නන්, මෘදුකාංග විකුණුම්කරුවන්, සේවා සපයන්නන්, ප්‍රතිලාභ ලබන වෙළෙඳුන් හා විගණකවරුන්, මෙම සන්දර්භය තුළදී පාර්ශ්වකරුවන් ලෙස හඳුන්වනු ලැබේ.
- URL සංචාලනය (Uniform Resource Locattor (URL))** : URL ලිපිනයෙහි පරාමිතීන් වෙනස් කිරීමේ (බොහෝවිට ස්වයංක්‍රීයව) ක්‍රියාවලිය URL සංචාලනය වේ.

3. ප්‍රතිපත්ති සම්පාදනය (Policy Formulation)

- 3.1 සියලුම ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග හැසිරවීම සඳහා ව්‍යාපාරික අරමුණු, ප්‍රමිතීන්, අනුකූලතාවයන්, මාර්ගෝපදේශන, පාලන විධි, වගකීම් හා බැරකම් ආවරණය වන පරිදි ප්‍රතිපත්ති ලේඛනයක් සැකසීම ගෙවීම් සේවා සපයන්නන් විසින් සිදුකළ යුතුය. ඔවුන්ට මෙම ලේඛනය වාර්ෂිකව හා අවැසි අවස්ථාවලදී සංශෝධනය කළ හැකිය.
- 3.2 සියලුම ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග නිර්මාණය හා සංවර්ධන කටයුතුවලදී මෙම ප්‍රතිපත්ති ලේඛනයෙහි සඳහන් කරුණු රාමුවක් ලෙස යොදා ගත යුතු අතර ඒ පිළිබඳව සියලුම පාර්ශ්වකරුවන් පැහැදිලි ලෙස දැනුවත් කළ යුතුය.

4. ප්‍රලේඛනය/ලේඛන සම්පාදනය (Documentation)

- 4.1 අදාළ සියලුම පාර්ශ්වයන් විසින්, සකසන හා නඩත්තු කරන නිර්මාණ ශිල්ප ක්‍රමවේද (Architecture diagrams), පද්ධති අවශ්‍යතා පිරිවිතර, තාක්ෂණික ලේඛන හා අනෙකුත් පරිශීලක ලේඛන ආදී අවශ්‍ය සියලුම ලේඛන ඉහතින් ඇති 3 වන කොටසෙහි වගන්තිවලට අනුකූලව සකසා ඇති බවට, ගෙවීම් සේවා සපයන්නා විසින් සහතික විය යුතුය.

5. උපාංග ලියාපදිංචි කිරීම (Device Registration)

- 5.1 සීමිත අංකය හා මාධ්‍ය ප්‍රවේශ පාලක යොමුව (MAC Address) හෝ අන්තර්ජාතික ජංගම උපකරණ අනන්‍යතා අංකය (IMEI Number) ඇතුළත් උපාංග හඳුනාගැනීමේ තොරතුරු භාවිතා කර, ගෙවීම් සේවා සපයන්නන් විසින් පරිශීලක ගිණුම් සහ ජංගම උපකරණ ලියාපදිංචි කරගත යුතු වේ.
- 5.2 සෑම ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග පරිශීලක ගිණුමක්ම භාවිතා කිරීමට අවසර ලබාදිය යුත්තේ ගෙවීම් සේවා සපයන්නා සමග ලියාපදිංචි කර ඇති ජංගම උපාංග වලින් පමණි.
- 5.3 සෑම ගෙවීම් සම්බන්ධිත ජංගම යෙදුම් මෘදුකාංග පරිශීලක ගිණුමක් වෙනුවෙන්ම පිවිසුම් හා මූල්‍ය වටිනාකම මත පදනම් වූ ගනුදෙනු සත්‍යාපන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.

6. සත්‍යාපනය සහ මුරපද ප්‍රතිපත්ති (Authentication and Password Policy)

සේවා දායකයේ අන්තයෙන් සත්‍යාපනය කිරීම සඳහා පහත දැක්වෙන අවම පාලන උපක්‍රමයන් හා මුරපද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුවේ.

- 6.1 සත්‍යාපන ක්‍රියාවලිය සේවාදායක අන්තයෙන් පමණක් සිදු කළ යුතුය.
- 6.2 ග්‍රාහක ඉල්ලීම් සත්‍යාපන ක්‍රියාවලියේදී පරිශීලකයන්ගේ තොරතුරු (User Credentials) සම්ප්‍රේෂණය නොකළ යුතු අතර ඒ සඳහා කෙටිකාලීන ප්‍රවේශ ටෝකනයක් ක්‍රියාත්මක කළ යුතුවේ.
- 6.3 සිම්පත් අංකය, උපාංග හඳුන්වනය, මුරපදය/PIN අංකය සහ ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුමට විශේෂිත වූ මෘදුකාංග හඳුන්වනයක් සමගින් ක්‍රියා කරන බහු සාධක සත්‍යාපන ක්‍රමවේදයක් (Multi Factor Authentication) ක්‍රියාත්මක කළ යුතුය.
- 6.4 මුරපද වින්‍යාසගත කිරීම (Configuration) සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය.
- 6.5 යම් ගිණුමකට වලංගු නොවන ක්‍රමවේදයක් ඔස්සේ පිවිසීමට උත්සාහ දරන විට, එවැනි උත්සාහ වාර කිහිපයකට පසු ගිණුම අගලු දැමීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු අතර, එම ගිණුම් නැවත විවෘත කිරීමට අවශ්‍ය වූ විට අදාළ ගෙවීම් සේවා සපයන්නා විසින් ස්ථාපිත සම්මත ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වේ.
- 6.6 ප්‍රවේශ අක්‍රමිකතා සහ සිදුවිය හැකි තත්කාලීන ආක්‍රමණ අනාවරණය කර ගැනීම පිණිස, සත්‍යාපන තැත්කිරීම් පිළිබඳ වාර්තා තබා ගැනීමත් අධීක්ෂණය කිරීමත් කළ යුතුය.
- 6.7 අභ්‍යන්තර සම්පත්වලට පිවිසුම් නිසි ලෙස සත්‍යාපනය කළ යුතුය.

7. බලය පැවරීම (Authorization)

බලය පැවරීම සම්බන්ධව පහත දැක්වෙන අවම පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුය.

- 7.1 සෑම අවස්ථාවකදීම, අවම වරප්‍රසාද පිළිබඳ මූලධර්මයන් (Principles of Least Privilege) අනුගමනය කළ යුතුය.
- 7.2 වරප්‍රසාද උත්ක්‍රමණය හා URL සංචාලනයට අදාළ වන පාලන විධිවිධාන ක්‍රියාත්මක කළ යුතුය.

8. සැසි මෙහෙයවීම (Session Handling)

සැසි මෙහෙයවීමේදී පහත දැක්වෙන අවම පාලනයන් ක්‍රියාත්මක කළ යුතුය.

- 8.1 සැසි අනන්‍යතා අංකය සසම්භාවීකරණයට ලක්විය යුතුය.
- 8.2 කිසියම් ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුමක් වින්‍යාසගත නිශ්චිත කාල පරතරයක් නිදාගිලීම/අක්‍රියව පවතින විට එම පරිශීලකයා ස්වයංක්‍රීයව ගිණුමෙන් ඉවත් කිරීම (Automatic User Log Off) කළ යුතුය.
- 8.3 පරිශීලකයාට පැහැදිලිව පෙනෙන හා පහසුවෙන් භාවිතා කළ හැකි ගිණුම් වරන ක්‍රමයක් (Log off method) ක්‍රියාත්මක කළ යුතුය.
- 8.4 පරිශීලකයා ගිණුමෙන් පිටතට පැමිණෙන විට, අදාළ යෙදුම හා සම්බන්ධ කෙටිකාලීනව හා ස්ථිර ලෙස ගබඩා කරගත් සංවේදී දත්ත ඇත්නම් ඒවා සියල්ල කල් ඉකුත් කිරීම හෝ මකා දැමීම සිදු කළ යුතුවේ.
- 8.5 ජංගම උපකරණයක් නැතිවී හෝ සොරාගෙන ඇති බවට වාර්තා වූ විට, එම උපකරණයෙන්, අදාළ ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම වෙත පිවිසීමට ඇති හැකියාව අක්‍රීය කර දැමිය හැකි මධ්‍යගත ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය. තවද, යම් ගිණුමකට එකවර උපකරණ කිහිපයකින් ඇතුළුවීමට උත්සාහ දරන විට, සේවාදායක අන්තයෙන් ඒ බව හඳුනාගෙන පරිශීලකයා/ගිණුම් හිමියා වෙත ඒ බව සන්නිවේදනය කළහැකි ක්‍රමවේදයක් ස්ථාපනය කළ යුතුවේ.

9. දත්ත ඇතුළු කිරීම සහ ගබඩා කිරීම (Entering and Storing Data)

- 9.1 බලපත්‍රලාභී මූල්‍ය අත්පත්කරුවෙකුගේ වසමක් (Domain) තුළ හෝ ගෙවීම් ආශ්‍රිත යෙදුම් මෘදුකාංග දත්ත ආරක්ෂණ ප්‍රමිතීන් (PA-DSS) යටතේ හා ගෙවීම් කාඩ්පත් කර්මාන්තය හා සම්බන්ධ ආරක්ෂණ ප්‍රමිතීන් (PCI-DSS) යටතේ සහතිකලත් ජංගම යෙදුම් පද්ධතියක් තුළ දී පමණක් ගෙවීම් කාඩ්පත් ආශ්‍රිත දත්ත ග්‍රහණය කර ගැනීම සිදු කළ යුතුය.
- 9.2 ගෙවීම් කාඩ්පත් දත්ත හැරුණුවිට සෙසු ගෙවීම් ආශ්‍රිත සංවේදී දත්තයන් ග්‍රහණය කිරීම/ගබඩා කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත හා නියාමනයන්ට අනුකූල සමස්ථ පද්ධතියක් තුළ පමණක් සිදු කළ යුතුය.
- 9.3 ගිණුම් අංක සහ අනෙකුත් සංවේදී තොරතුරු ජංගම උපාංගය තුළ ගබඩා නොකළ යුතුය.
- 9.4 උපාංගයෙහි ඇති සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) තුළ ඇති සංවේදී තොරතුරු සුදුසු පරිදි සුරක්ෂිත කළ යුතුය.
- 9.5 දත්ත ගබඩා තුළ දත්ත ගබඩා කිරීමට පෙර එම දත්තවල වලංගු භාවය හා සුපිරිසිදු භාවය තහවුරු කළ යුතුය. ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග හා සම්බන්ධ වන දත්ත ගබඩා, සේවාදායක-සේවායෝජක යන දෙඅන්තයෙන්ම (Server side - Client side) නිසි උපක්‍රම යොදා ආරක්ෂාව දැඩි කළ යුතුය.

10. මංගත නොවන ගනුදෙනු (Offline)

- 10.1 අගය රාශිගත කාඩ්පත් (Stored Value Cards) භාවිතා කළ ගෙවීමක් හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර දෙන ලද ගනුදෙනු හැරුණු කොට, ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය, මංගත නොවන ගනුදෙනු (Offline Transactions) සඳහා අවසර දීමක් හෝ පසුකාලීනව සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් ගනුදෙනුවට අදාළ දත්ත උපාංගය තුළ ගබඩා කිරීමක් නොකළ යුතුය.

11. සංකේතනය (Cryptography)

ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග සංකේතන ඇල්ගොරිතම සැලසුම් කිරීමේදී හා භාවිතා කිරීමේදී පහත දැක්වෙන ගුණාංග භාවිතා කළ යුතුය.

- 11.1 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග සඳහා මූල්‍ය කර්මාන්තය තුළ පිළිගත් සංකේතන ඇල්ගොරිතම හා සංකේතන විධික්‍රම යොදා ගත යුතුය.
- 11.2 සංවේදී දත්ත සම්ප්‍රේෂණයේදී (in transit) හා භාවිතයේ නොයොදා පවතින අවස්ථාවන්හිදී ගුප්ත කේතනය (Encrypt) කර තිබිය යුතුය. තවද, ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගවල මුරපද ආරක්ෂණ ක්‍රියාවලියේදී පූරණය (Hashing) කිරීමට අමතරව තවත් කේත උපක්‍රමයක් (Salt) භාවිතා කළ යුතුවේ.

- 11.3 පූර්ණයට අදාළ ගණනය කිරීම් මූල්‍ය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
- 11.4 ගුප්ත කේතනයට අදාළ කේතයන් (Encryption Keys) නිසි ආරක්ෂණ පාලනයන්ට යටත් නොකොට ජංගම උපාංගයේ ගබඩා කර තැබීම නොකළ යුතුය.
- 12. ප්‍රවාහන ස්තර ආරක්ෂණය
 - 12.1 සියලුම සන්නිවේදනයන් සඳහා ප්‍රවාහන ස්තර ගුප්ත කේතනය (Encrypt) විය යුතුය.
 - 12.2 සහතික ඇමිණීම (Certificate Pinning), යෝග්‍ය විශේෂ ප්‍රතිචාර දැක්වීමේ උපක්‍රම (Exception Handling) සමග නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ භාවිතා කිරීම සිදු කළ යුතුය.
 - 12.3 සහතික ඇමිණීමේ ක්‍රියාවලිය මගහැර යාමට ඇති අවස්ථා අවම කිරීමට අදාළ පාලනයන් ස්ථාපිත කළ යුතුය.
 - 12.4 SSL සහතිකකරණයේදී දෝෂ පැන නැගුන විට ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා තෙක් ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක වීම නතර කළ යුතු අතර එවැනි දෝෂ සහිත අවස්ථා නොසලකා හැර ඉදිරි පියවර ගැනීම නොකළ යුතු වේ.
 - 12.5 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග සඳහා විශ්වාසනීය සහතික අධිකාරියක් විසින් නිකුත් කරන ලද වලංගු SSL සහතික භාවිතා කළ යුතුය.
 - 12.6 එක් වරක් පමණක් භාවිතා කරන තාවකාලික මුරපදය (OTP) හැරුණු කොට අනෙකුත් සියලුම සංවේදී දත්තයන් USSD, SMS, MMS හා නිවේදන දැනුම්දීම් ආදී විකල්ප මාධ්‍යයන් භාවිතා කොට සම්ප්‍රේෂණය නොකළ යුතුය.
- 13. ඉංජිනේරු ප්‍රතිවර්තනය හා නිදොස් කිරීමේ ක්‍රියාවලිය (Reverse Engineering & Debugging)
 - 13.1 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මකව පවතින අවස්ථාවන්හිදී එය නිදොස් කිරීමට හෝ දෝෂහරණ (Debug) සඳහා කිසිදු තෙවන පාර්ශ්වයක් වෙත අවසර ලබා නොදිය යුතුය.
 - 13.2 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි සංක්ෂිප්තකරණය (Minification) සහ සංක්ෂිප්ත ගුණනය (Source Code Obfuscation) යන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු වේ.
- 14. අයුතු වෙනස්කිරීම් අනාවරණය (Tampering Detection)
 - 14.1 සේවාදායක අන්තයෙහි (Server Side) අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහාත් සේවාවලාභී යෙදුමෙහි යම් අනිසි හැසිරවීමක් ඇත්නම් එය හඳුනාගැනීම සඳහාත් පහත දැක්වෙන පරීක්ෂාවන් ස්ථාපනය කළ යුතුය. ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය ආරම්භයේදී හෝ සුදුසු අවස්ථාවන්හිදී මෙම පරීක්ෂාවන් ක්‍රියාත්මක කළහැකි අතර එක් පරීක්ෂණයකදී හෝ, කිසියම් අක්‍රියතාවක් හෝ බිඳවැටීමක් ඇති බවට වාර්තා වුවහොත් අදාළ යෙදුම අක්‍රිය කළ යුතුය.
 - 14.1.1 කේත කට්ටල වල පූර්ණ අගයන් (Hash Values) / ආවේක්ෂණ ඓක්‍යය (Checksum), කේත ආකෘතියේ කොටසක් හෝ සමස්ථ වැඩසටහන.
 - 14.1.2 පද්ධති ගොනුවල ප්‍රමාණය/විශාලත්වය හෝ ගොනු වෙනස් කිරීමේ කාල මුද්‍රාවන් (Time Stamps) තහවුරු කිරීම.
 - 14.1.3 ධාවන කාලය තුළ දී පැකේජයෙහි අනන්‍යතාවය තහවුරු කිරීම.
 - 14.2 මූලාශ්‍ර කේතයන් වෙත පරිශීලකයාට ප්‍රවේශ වීමට අවසර දී ඇති (Rooted/ Jail broken) උපකරණ තුළ ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදිය යුතුය.
 - 14.3 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක වන්නේ නිදොස්කරු අනාවරණ පසුබිමක (Debugger) හෝ අනුගාමික පසුබිමක (Emulator) ද යන වග අනාවරණය කර ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතු අතර එවැනි පසුබිමක ජංගම යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක වීම ස්වයංක්‍රීයව වැළැක්වීමට ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු වේ.
- 15. ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය සඳහා අදාළ මෙහෙයුම් පද්ධති අවසරයන්
 - 15.1 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවම මෙහෙයුම් පද්ධති අවසරයන් පමණක් අත්පත් කර ගැනීමට කටයුතු කළ යුතුය.
- 16. ආරක්ෂිත කේතනය (Secure Coding)

ගෙවීම් සේවා සපයන්නන් විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

 - 16.1 ජංගම යෙදුම් මෘදුකාංග නිර්මාණය කරන පාර්ශ්ව විසින් අදාළ කර්මාන්තය ආශ්‍රිතව පිළිගත් ආරක්ෂිත කේතකරණ භාවිතයන් හා ප්‍රමිතීන් පිළිපැදිය යුතුය.
 - 16.2 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග සඳහා අවදානම් සහගත/අනහැර දමා ඇති සංරචක, නියමාවලි, පුස්තකාල, තාක්ෂණික පිටපත් ආදිය භාවිතා නොකළ යුතුය.
 - 16.3 සංරචක/ නියමාවලි/ පුස්තකාල/ තාක්ෂණික පිටපත් ඇතුළත් කිරීම මත ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය අවදානම් සහගත තත්ත්වයන් වෙත නිරාවරණය නොවිය යුතුය.
 - 16.4 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි තාක්ෂණික දුබලතා හෝ අවදානම් හඳුනාගත් වහාම ඒවාට නිසි පිළියම් යෙදිය යුතුය.
 - 16.5 පරිගණක කේතය තුළ සංවේදී තොරතුරු සෘජු ක්‍රමවේදයක් (Hard Code) ඔස්සේ ඇතුළත් කර නොතිබිය යුතුය.
- 17. ආදාන හා ප්‍රතිදාන කළමනාකරණය
 - 17.1 සියලුම ආදාන හා ප්‍රතිදාන දත්තවල වලංගුභාවය සහ සුපිරිසිදුභාවය සේවාදායක පරිගණක හා සේවාවලාභී පරිගණක දෙඅන්තයෙන්ම තහවුරු කළ යුතුය.
 - 17.2 සංවේදී තොරතුරු ඇතුළත් කිරීමේ දී ස්වයංක්‍රීයව සම්පූර්ණ වීමේ පහසුකම අක්‍රීයව පැවතිය යුතුය.

- 17.3 සංවේදී දත්ත සම්බන්ධිත කාර්යයන්වල දී පසුරු පුවරුව (Clipboard)/ පිටපත් කර ඇලවීම (Copy-paste) යන පහසුකම් අක්‍රීය කිරීමට අදාළ පාලනයන් ස්ථාපිත කළ යුතුය.
- 18. දෝෂ සහ විශේෂ අවස්ථාවන් හැසිරවීම
 - 18.1 ජංගම යෙදුම් මෘදුකාංගයෙහි පූර්ණ ක්‍රියාකාරීත්වයම ආරවණය වන පරිදි, නිසි දෝෂ හැසිරවීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය.
 - 18.2 ජංගම යෙදුම් මෘදුකාංගය පරිශීලනයේ දී දෝෂ සහගත තත්ත්වයන් පිළිබඳ හෝ අනතුරු ඇගවීම් පිළිබඳ ස්වයංක්‍රීය දැනුම් දීමේ පණිවුඩ තුළ සංවේදී තොරතුරු හෝ ඉඟි ඇතුළත් නොකළ යුතුය.
 - 18.3 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි පැන නගින සියලු දෝෂ සේවා දායක පරිගණක තුළ වාර්තා කර තැබිය යුතුය.
- 19. සේවාදායක පරිගණක ආශ්‍රිත යටිතල පහසුකම්
 - 19.1 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය සමඟ සන්නිවේදනය කරනු ලබන සේවාදායක පරිගණක සහ වෙබ් සේවා නිසි ලෙස සුරක්ෂිත කළ යුතුය.
 - 19.2 සේවාදායක පරිගණක වෙත ප්‍රවේශ පාලනය හා විගණනයන්ට අදාළ වාර්තා සේවාදායක පරිගණක මට්ටමින් පවත්වා ගත යුතුය.
 - 19.3 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය මගින් භාවිතා නොකරන දත්ත හුවමාරු දොරටු හා සේවාවන් (Ports and Services) සෑම විටම අක්‍රීය තත්ත්වයේ පැවතිය යුතුය.
- 20. ලොග් වාර්තා සහ දත්ත කාන්දු වීම/ අත්සතු වීම

සවිස්තරාත්මක ගනුදෙනු පිළිබඳ ලොග් වාර්තා පහත දැක්වෙන පරිදි පවත්වාගෙන යා යුතුය.

 - 20.1 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි ඇතිවන බිඳ වැටීම් පිළිබඳ දත්ත හා වාර්තා, ජංගම උපාංගය තුළ ගබඩා නොකළ යුතුය.
 - 20.2 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි ලොග් වාර්තා තුළ කිසිදු සංවේදී දත්තයක් ඇතුළත් නොවිය යුතුය.
 - 20.3 ලොග් වාර්තාවන් ජංගම යෙදුම් මෘදුකාංගය හා සම්බන්ධ දත්ත සමුදායන්ට අදාළ සේවාදායක පරිගණක වලින් විසුකත්ව පවත්වාගෙන යන ලොග් සේවාදායක පරිගණක තුළ ගබඩා කළ යුතු අතර ඒවාට නිසි ප්‍රවේශ පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කළ යුතුය.
 - 20.4 ලොග් වාර්තාවන් වෙනස් කිරීම් හෝ විනාශ කිරීම් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපනය කළ යුතු අතර ඒවා වෙත ප්‍රවේශ වීම අවසරලත් නිලධාරීන්ට පමණක් සීමා කළ යුතුය.
 - 20.5 සේවාදායක පරිගණක සහ සමස්ත පද්ධතියට අදාළ ලොග් වාර්තා විගණනය සඳහා ලබා දිය යුතුය.
 - 20.6 ලොග් වාර්තා අවම වශයෙන් වසර 6 ක කාලයක් රඳවාගත යුතු අතර කිසියම් වූ අලාභ හානියකට අදාළ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සුදුසු හා ප්‍රමාණවත් පියවර ගත යුතුය.
- 21. ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග කේතයන්හි කතෘ තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය
 - 21.1 මෘදුකාංගයෙහි කතෘ සහතික කිරීම සඳහාත්, එහි කේතය වෙනත් පාර්ශ්වයක් විසින් පසුව වෙනස්කර හෝ විකෘති කර නොමැති බවට සහතික කිරීම සඳහාත්, ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග වෙත ඩිජිටල් කේත අත්සන් ක්‍රමවේදයක් (Code Signing) භාවිතා කරන බව ගෙවීම් සේවා සපයන්නා විසින් තහවුරු කළ යුතු වේ.
 - 21.2 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයෙහි ඩිජිටල් කේත අත්සන සඳහා භාවිතා කරන ආවේනික යතුරු කේතය (Private Key) උත්පාදනය කිරීම, සුරක්ෂිතව ගබඩා කිරීම හා උපස්ථාපනය යන කරුණුවලට අදාළ ක්‍රියාවන් ගෙවීම් සේවා සපයන්නා විසින් සිදු කළ යුතුය.
 - 21.3 ඩිජිටල් කේත අත්සන් ක්‍රමවේදය සමඟ ප්‍රබල ආවේනික යතුරු කේතයක් (Strong Private Key) සකස් කළ යුතුය.
- 22. තෙවන පාර්ශ්වයක් සතු යෙදුම් මෘදුකාංග ගබඩා භාවිතා කිරීම හා ව්‍යාපාරික වෙබ් අඩවි වෙත සන්කාරකත්වය ලබා දීම
 - 22.1 Google Play Store, Apple Store හා Windows Store ආදී අනුමත යෙදුම් ගබඩාවල පමණක් ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගය ගබඩා කළ යුතු අතර ගෙවීම් සේවා සපයන්නාගේ වෙබ් අඩවියෙහි හෝ විකුණුම්කරුගේ වෙබ් අඩවියෙහි හෝ වෙනත් තෙවන පාර්ශ්වයක් සතු වෙබ් අඩවියකින් ලබා ගැනීමට හැකිවන පරිදි ස්ථාපිත කර නොතිබිය යුතුය.
 - 22.2 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් තෙවන පාර්ශ්වයක් සතු යෙදුම් ගබඩාවන් තුළ ස්ථාපනය කර නොමැති බව සියලුම පරිශීලකයින් දැනුවත් කර ඇති බවට අදාළ යෙදුම් මෘදුකාංගයේ හිමිකරුවන් විසින් තහවුරු කළ යුතුය.
- 23. කාර්ය අඛණ්ඩතාව හා සංශෝධන කළමනාකරණය
 - 23.1 මෘදුකාංග සංවර්ධනය කිරීමේ ජීවන චක්‍රය (SDLC) ඇතුළු පද්ධතියේ විස්තර, සංශෝධන කළමනාකරණයට අදාළ තොරතුරු සමඟ නිසි ආකාරව ලේඛන ගත කළ යුතුය.
 - 23.2 තෙවන පාර්ශ්වීය මෘදුකාංගයක් භාවිතා කරන්නේ නම්, ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග හිමිකරු සතුව ජංගම යෙදුම් මෘදුකාංගයට අදාළ ප්‍රභව කේතයට හා එහි සියලු සංශෝධිත අනුවාදයන් සඳහා යෝග්‍ය එස්කෝ විධිවිධානයක් (Escrow Arrangement) ඇති බව ගෙවීම් සේවා සපයන්නා විසින් තහවුරු කළ යුතු වේ.
 - 23.3 ගෙවීම් සේවා සපයන්නා විසින් යෝග්‍ය ආපදා ප්‍රතිසාධන (Disaster Recovery) සහ අතිරික්තතා (Redundancy) පද්ධතීන් පවත්වාගෙන යා යුතුය.
 - 23.4 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංග අනුවාද පිටපත් පාලන (Version Controlling) ක්‍රමවේදයක් පවත්වා ගැනීම හා ලේඛනගත කිරීම සිදු කළ යුතුය.

23.5 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයට අදාළ සියලුම සංශෝධන සඳහා සුදුසු සංශෝධන කළමනාකරණ කාර්ය පටිපාටියක්/ සංශෝධන සඳහා ඉල්ලීම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.

24. විගණනය

24.1 වෙබ් සේවා, සේවා දායක පරිගණක, දත්ත ගබඩා සහ සන්නිවේදන ජාල ඇතුළු ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයට අදාළ සමස්ත පද්ධතිය සඳහා තොරතුරු පද්ධති විගණනයක් සහ තොරතුරු ආරක්ෂණය සම්බන්ධව විගණනයක් සිදු කළ යුතු අතර මෙම විගණනය තොරතුරු පද්ධති විගණනය සම්බන්ධ ප්‍රාමාණික හැකියාවක් ඇති ස්වාධීන, පිළිගත් තෙවන පාර්ශ්වීය විගණකවරයෙකු මගින් සිදු කළ යුතු වේ.

24.2 ස්ඵීතික හා ගතික ආරක්ෂණ විශ්ලේෂණයක්, මූලාශ්‍ර කේත සමාලෝචනයක්, නිෂ්පාදන හා පරීක්ෂණ පරිසරය පිළිබඳ විවරණයක්, අවදානම් තක්සේරුකරණයක් හා අනවසර ඇතුළු වීම් මගින් පද්ධතියේ ස්ථායීතාවයට හානිවිය හැකි අවස්ථා පිළිබඳ විමර්ශනයක් යන කරුණු සමග වෙනත් අවශ්‍ය අංග ඇතුළත්වන පරිදි විගණන විෂය පථය ස්ථාපනය කළ යුතුය.

24.3 ගෙවීම් ආශ්‍රිත ජංගම යෙදුම් මෘදුකාංගයට අදාළව මුදා හරින එක් එක් නිකුත් (Software Releases), මෘදුකාංග සජීවී ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර, මෙම මාර්ගෝපදේශ සහ තොරතුරු ආරක්ෂණ විගණන අවශ්‍යතාවලට අනුකූල විය යුතු අතර අදාළ සියලුම යාවත්කාලීන කිරීම් හා දෝෂ ආවරණ කටයුතුවල දී සිදුවන වෙනස්කම් ද එහි ඇතුළත් විය යුතුය.

24.4 සියලුම සම්පාදිත විගණන වාර්තාවන් තුළ විගණන කණ්ඩායමෙහි සියලුම සාමාජිකයන්ගේ වෘත්තීය අත්දැකීම්, ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ඇතුළු විස්තර ඇතුළත් විය යුතුය.

සී.ජේ.පී. සිරිවර්ධන
නියෝජ්‍ය අධිපති

යොමු අංකය: 34/07/029/0001/002

2018 අප්‍රේල් 09

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 01/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2018 අප්‍රේල් 20 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

2018 අප්‍රේල් 14 වැනි සෙනසුරාදා දිනට යෙදී තිබූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්දට හිලව් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් 2018 අප්‍රේල් 20 වැනි දින පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2018 අප්‍රේල් 20 වැනි දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාල සටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධන වේලාව
විවට ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය) පියවීම	1245 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (දෙවන අදියර)	1300 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - ගැලපුම් නිෂ්කාශනය සහ පියවීම් නිෂ්කාශනය	1400 පැය
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	1415 පැය
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය (දෙවන අදියර) සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (දෙවන අදියර)	1415 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (තෙවන අදියර)	නොපවතී
නිත්‍ය තැන්පතු පහසුකම පියවීම	1430 පැය
ද්විස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ නිත්‍ය ණය පහසුකම පියවීම	1445 පැය
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	1500 පැය
පද්ධතිය සංවෘත කිරීම	1530 පැය

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 02/2018

2018 ජූනි 07

යොමු අංකය: 34/07/029/0001/002

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2018 ජූනි 13 සහ 14 වැනි දිනයන්හිදී ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක් කිරීමේ අරමුණ ඇතිව 2018 ජූනි 13 සහ 14 වැනි දිනයන්හිදී (බදාදා සහ බ්‍රහස්පතින්දා) ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකපු පද්ධතිය) සහ අනිකුත් අදාළ පද්ධතීන්හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල්නෙට් (CBSLNet) සමග සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පෞද්ගලික පරිගණකයන් ප්‍රතිප්‍රාප්ති වැඩබිම් වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, සුදානම් බව සහතික කිරීම සඳහා 2018 ජුනි 13 වැනි දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධතා විස්තර පහත දක්වා ඇත.

- වි. කමල්නාත් මහතා - 011 2477126 (kamalnath@cbsl.lk)
- භාග්‍යා මල්ලව මහත්මිය - 011 2477016 (bhagym@cbsl.lk)

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

පිටපත්: ප්‍රධාන විධායක නිලධාරී - ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම
මහ ලේකම් - ශ්‍රී ලංකා බැංකු සංගමය
සභාපති - ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය
ප්‍රධාන විධායක නිලධාරී - ලංකා මුදල් සේවා කාර්යාංශය

2018 අංක 01 දරන පොදු විධිවිධාන - විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු

2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීම් පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීම් පද්ධති පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කරන ලද පොදු විධිවිධාන

සී.ජේ.පී.සිරිවර්ධන
නියෝජ්‍ය අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව

2018 ජූලි මස 25 වැනි දින,
කොළඹ දීය.

2018 අංක 01 දරන පොදු විධිවිධාන - විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු

2018 අංක 01 දරන විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ලෙස හඳුන්වනු ලබන මෙම විධිවිධානය, 2014 අංක 02 දරන විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පොදු විධිවිධානය ප්‍රතිස්ථාපනය කරනු ලබයි. මෙම විධිවිධාන, ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගමට සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයින්ට අදාළ වන අතර, 2018 ජූලි මස 25 වැනි දින සිට මෙය බලාත්මක වේ.

2. නිර්වචන

පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මෙම පොදු විධිවිධානයෙහි:

- 2.1 “විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය” හෝ සෙෆ්ට්ස් යන්නෙන් රට තුළ ඇති මූල්‍ය ආයතන අතර තත්කාලීනව අරමුදල් පැවරීම් සඳහා පහසුකම් සපයන සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් අතර අරමුදල් පැවරීම් සහ අදාළ සාමාජිකයින් වෙත එම අරමුදල් යොමු කිරීම හා නිෂ්කාගනය කිරීම සඳහා වූ පද්ධති, ක්‍රියාවලීන් හා ක්‍රියා පටිපාටීන් ඇතුළත් ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබන විද්‍යුත් පද්ධතියක් අදහස් කරනු ලබයි.
- 2.2 “විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්” යන්නෙන් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සහ ද්විතීයික සාමාජිකයින් අදහස් වේ.
- 2.3 “විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණ පද්ධතිය” යන්නෙන් ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දත්ත කිසිදු සීමා කිරීමකින් තොරව බෙදාහැරීම්, ලැබීම්, සකස් කිරීම් සහ ලේඛනාගාර ගත කිරීම් ඇතුළුව විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සම්බන්ධයෙන් මෙහෙයවනු ලබන සහ පවත්වාගෙන යනු ලබන පද්ධති සහ ක්‍රියාවලීන් අදහස් වේ.
- 2.4 “නිෂ්කාගන වක්‍රය” යන්නෙන් පියවීම සඳහා ගනුදෙනු වල ශුද්ධ අගය තීරණය කිරීමට, ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සමඟ එකඟතාවයෙන් අර්ථ දක්වන ලද කාල සීමාව අදහස් වේ.
- 2.5 “ගනුදෙනුකරු” යන්නෙන් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට ගෙවීම් නියෝග නිකුත් කිරීම හෝ ඒ සඳහා අවසර ලබාදීම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට අදාළ ගිණුම් හර කිරීමට හෝ අදාළ ගෙවීම් නියෝගයෙහි මූල්‍ය වටිනාකමට සමාන වටිනාකමක් මුදලින් එම පොදු යාන්ත්‍රණයේ අදාළ සාමාජිකයින්ට ලබාදීම සිදු කරන ඕනෑම නෛතික හෝ ස්වාභාවික පුද්ගලයෙකු අදහස් කරනු ලබයි.
- 2.6 “මෙහෙයුම් ක්‍රියාවලි අත්පොත” යන්නෙන් ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගමට සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට මඟ පෙන්වීම සඳහා ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව සැකසූ ක්‍රියාවලි ඇතුළත් ලේඛනය අදහස් වේ.
- 2.7 “ප්‍රාථමික සාමාජික” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකාකේෂ්ට් (පුද්ගලික) සමාගම විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයෙකු වීමට අනුමැතිය දෙන ලද තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි සහභාගීත්ව ආයතනයක් වන ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් අදහස් වේ.

- 2.8 “තත්කාලීන දළ පියවීම් පද්ධතිය” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන පූර්ණ ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතිය අදහස් වේ.
- 2.9 “ද්විතියික සාමාජික” යන්නෙන් ලංකාකලීයර් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා දෙන්නා වූ සහ ප්‍රාථමික සාමාජිකයෙකු විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් ගනුදෙනු සිදු කිරීමටත් එම ගනුදෙනුවල ශුද්ධ ශේෂය, එම ප්‍රාථමික සාමාජිකයාගේ තත්කාලීන දළ පියවීම් ගිණුම හරහා පියවීමටත්, අනුමැතිය ලබාදෙන ඕනෑම නෛතික ඒකකයක් අදහස් වේ.
- 2.10 “සාමාජිකත්ව ගිවිසුම” යන්නෙන් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු සම්බන්ධයෙන් එම යාන්ත්‍රණයේ සාමාජිකයෙකු ලංකාකලීයර් (පුද්ගලික) සමාගම සමග එළඹෙනු ලබන ගිවිසුමක් අදහස් වේ.

3. ලංකාකලීයර් (පුද්ගලික) සමාගමේ සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයෙකුගේ වගකීම්:

- 3.1 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙකුම සහ ලංකාකලීයර් (පුද්ගලික) සමාගම, විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සහභාගිත්ව හා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සාමාජිකත්ව ගිවිසුමකට එළඹිය යුතුය.
- 3.2 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විසින් නියමයන්, ක්‍රියාදාමයන් සහ වෙනත් එබඳු එකඟතාවන් ඇතුළුව කලින් කලට පනවනු ලබන විධිවිධාන වලට අනුකූලව, විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙකුම සහ ලංකාකලීයර් (පුද්ගලික) සමාගම ඔවුන් අතර ඇති කරගත් අන්‍යෝන්‍ය එකඟතාවන්ට අනුකූලව ක්‍රියා කළ යුතුය.
- 3.3 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙකුම සහ ලංකාකලීයර් (පුද්ගලික) සමාගම, විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් ක්‍රියාවලි අත්පොතෙහි නියමයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීමට එකඟ විය යුතුය.
- 3.4 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙකුම සහ ලංකාකලීයර් (පුද්ගලික) සමාගම, විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවලට අදාළ යම් ගාස්තු අයකිරීමක් සිදු කරන්නේ නම් එකී අය කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබන සීමාවන් ඇත්නම් ඊට අනුකූලව සිදු කළ යුතුය.

4. ලංකාකලීයර් (පුද්ගලික) සමාගමෙහි වගකීම්:

- 4.1 ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තනි ක්‍රියාකරු වේ.
- 4.2 ලංකාකලීයර් (පුද්ගලික) සමාගම;
 - 4.2.1 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සේවා මෙහෙයුම් කටයුතු සෑම දිනකම දවස පුරාම සිදු කිරීම;
 - 4.2.2 ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව සුදුසුකම්ලත් ආයතන සඳහා විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික හා ද්විතියික සාමාජිකත්වය ලබාදීම;
 - 4.2.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව, ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විසින් පද්ධති රීති මාලාවන් නිකුත් කළ යුතු අතර, එය ලංකාකලීයර් (පුද්ගලික) සමාගමේ සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ගේ බලතල, අයිතිවාසිකම්, යුතුකම් හා බැඳීම් මෙන්ම සාමාජිකත්වය ලබාගැනීම, ඉවත්වීම්, අවසන් කිරීම් හා අත්හිටුවීම්, මෙහෙයුම් අවශ්‍යතාවන්, ආරවුල් විසඳීමේ ක්‍රමවේදයන්, තොරතුරුවල රහස්‍යභාවය පවත්වාගෙන යාම සඳහා වන කොන්දේසි ආදී කරුණු ද ඇතුළත් පැහැදිලි හා විස්තරාත්මක රීති මාලාවක් විය යුතුවේ. පද්ධති රීතින්ට සංශෝධනයක් අවශ්‍ය වූ විට එම සංශෝධනයන් ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව සිදුකළ යුතුය;
 - 4.2.4 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් සඳහා අදාළ වන විශේෂ නියමයන්, ප්‍රමිතීන්, ආරක්ෂිත ලක්ෂණ සහ විගණන අනුකූලතා යනාදිය නිර්වචනය කිරීම;
 - 4.2.5 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද කඩඉම් වේලාවන්හිදී හෝ ඊට පෙර, සෑම සාමාජිකයෙකුගේම ශුද්ධ ශේෂ දක්වමින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ, මහ බැංකුවට ලැබීමට සැලැස්වීම;
 - 4.2.6 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළ ඕනෑම සේවා සපයන්නෙකු සමග නිසිපරිදි ගිවිසුම්වලට සහ කොන්ත්‍රාත්වලට එළඹීම;
 - 4.2.7 මෙහි 3.4 වගන්තියට යටත්ව, කලින් කලට ලංකාකලීයර් (පුද්ගලික) සමාගමට සංශෝධනය කළ හැකි ඒකීය ගාස්තු සහ දඩ අය කිරීමේ ව්‍යුහයක් සකස් කිරීම;

යන කාර්යයන් සඳහා වගකිව යුතු වේ.

- 4.3 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සහ අදාළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද වාර්තා කිරීමේ අවශ්‍යතාවයන්ට අනුගතව ක්‍රියා කළ යුතුය.
- 4.4 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවලදී එහි සාමාජිකයින්ට හා පොදු මහජනතාවට පුහුණු කිරීමේ වැඩසටහන්, දැනුවත් කිරීම් හා අධ්‍යාපනික වැඩසටහන් ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විසින් කළ යුතුය.

5. විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ගේ වගකීම්:

- 5.1 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයෙක් ලංකාකලීයර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබන නිෂ්කාශන පද්ධතීන්හි හැරුණු විට, ජාතික මට්ටමේ කිසිදු අන්තර්-බැංකු නිෂ්කාශන සහ පියවීම් පද්ධතියකට සම්බන්ධ වී කටයුතු නොකළ යුතුය.

- 5.2 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සියළුම සාමාජිකයින් පහත දැක්වෙන කාර්යයන් සිදු කළ යුතුය.
 - 5.2.1 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් සකස් කරන ලද විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පද්ධති රීතීන්වලට අනුකූල වීම;
 - 5.2.2 ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සුමටව පවත්වාගෙන යෑමට කලින් කලට නියම කරනු ලබන තාක්ෂණික, පරිපාලනමය සහ අනෙකුත් අවශ්‍යතාවයන්ට අනුකූල වීම;
 - 5.2.3 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් ගනුදෙනුකරුවන්ට තත්කාලීනව සිදු කරන ගනුදෙනු සම්පූර්ණ කරන ලද බව හෝ අසම්පූර්ණ බව දැන්වීම සඳහා ක්‍රියාපටිපාටියක් සහ/හෝ ක්‍රමවේදයක් ඇති කිරීම;
 - 5.2.4 ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති පරිදි කඩඉම් වේලාවන්හිදී විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පියවීම සඳහා තත්කාලීන දළ පියවීම් ගිණුමෙහි ප්‍රමාණවත් අරමුදල් පවත්වාගෙන යන බවට සහතික වීම;
 - 5.2.5 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දත්ත ගබඩාවෙහි මෙහෙයුම් කටයුතුවලට අදාළ දත්තයන්හි උපස්ථ පිටපත් නිතිපතා සැකසීම සහ ප්‍රාථමික වැඩබිමක පද්ධති බිඳවැටීමක් හෝ දත්ත විනාශ වීමක් හෝ නැතිවීමක් හෝ සිදුවූ අවස්ථාවකදී එම දත්ත නැවත ලබාගෙන යථා තත්ත්වයට පත්විය හැකි ක්‍රමවේදයක් ස්ථාපනය කර පවත්වාගෙන යෑම;
 - 5.2.6 දෛනික ගනුදෙනු වාර්තා සැසඳීම සහ යම් විෂමතාවක් ඇතොත් පියවීම් වාර්තාව ලැබී පැය 24 ක් ඇතුළත ඒ පිළිබඳව ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට ලිඛිතව දැන්වීම;
 - 5.2.7 ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් නියම කරන ලද විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනු සීමාවන්වලට අනුකූලව කටයුතු කිරීම;
 - 5.2.8 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වා ඇති වාර්තාමය අවශ්‍යතා සපුරාලීම; සහ
 - 5.2.9 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා සිදුවන ගනුදෙනු 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත යටතේ නිකුත් කරන ලද නියෝග සහ මූල්‍ය බුද්ධි ඒකකයේ උපදෙස් ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම.

6. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම:

- 6.1 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සේවාවන් දවස පුරාම පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ එම පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය ලත් මනා ලෙස සැකසූ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් තබා ගත යුතුය.
- 6.2 මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් සියලු පහසුකම් සහිත ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් සහ ආපදා කළමනාකරණය හා ආපදාවන්ට ලක්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා මනාව පුහුණු වූ කණ්ඩායම් පවත්වා ගත යුතුය.
- 6.3 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු, හදිසි අවස්ථාවන්හිදී කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාම සහතික වීම සඳහා එම පද්ධතියේ ප්‍රධාන කාර්යයන් පිළිබඳව පුහුණුවක් ලද මනා නිපුණත්වයකින් යුතු විකල්ප කාර්ය මණ්ඩලයක් පවත්වාගත යුතුය.
- 6.4 විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා වන සේ කිසියම් තාක්ෂණික හෝ මෙහෙයුම් දෝෂයකට මුහුණ පෑමට ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට සිදුවුවහොත්, ඒ පිළිබඳව දැනුවත් වූ වහාම ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දිය යුතුය. නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසු බිඳ වැටීමක් ප්‍රාථමික වැඩබිමෙහි සිදුවුවහොත්, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්විය යුතු අතර විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට ආරම්භ කර බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් දත්ත ගොනුව, එම වැඩබිමෙහි සිට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ යුතුය. ප්‍රාථමික හා ප්‍රතිප්‍රාප්ති යන වැඩබිම් දෙකෙහිම දිගුකාලීනව යථා තත්ත්වයට පත් කළ නොහැකි බිඳ වැටීමක් සිදුවූ අවස්ථාවකදී ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්විය යුතුය. එමෙන්ම අවසාන නිෂ්කාගන වතුයේ සිට පද්ධතියෙහි බිඳ වැටීම සිදුවූ වේලාව වන තෙක් වන කාල පරිච්ඡේදයට අදාළ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ශේෂයන් ලබාගැනීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කළයුතු අතර එම ශේෂ වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

7. රහස්‍යභාවය:

ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් සියලු දෙනා, තොරතුරු සහ වර්තාවල රහස්‍යභාවය පවත්වාගෙන යා යුතු අතර, සෑම අවස්ථාවකදීම එම ආයතනවල නිලධාරීන්, සේවකයින්, නියෝජිතයින් සහ/හෝ ඕනෑම තනතුරක සේවයෙහි යොදවා ඇති සේවකයෙකු රහස්‍යභාවය ආරක්ෂා කරන බවට සහතික විය යුතුය.

8. පොදු කරුණු:

- 8.1 ඉහත සඳහන් වගන්තියේ කරුණු වලට අමතරව සහ එකී කරුණුවල අගති විරහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස කලින් කලට සහ ඕනෑම වේලාවක ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට නියෝග කළහැකි

අතර, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් එවැනි තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දිය යුතුය.

- 8.2 මෙම විධිවිධානය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට අදාළ වන සහ කලින් කලට අදාළ විය හැකි ඕනෑම වෙනත් ලිඛිත නීති සහ රීති, රෙගුලාසි, නියමයන් හා කොන්දේසිවලට අතිරේක වන අතර අගතියක් වන අයුරින් නොයෙදේ.
- 8.3 ඉහත වගන්තියෙහි සාකච්ඡාවයට හානි නොවන පරිදි 2005 අංක 28 දරන ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත මගින් පනවා ඇති ඕනෑම බැඳීමක් හෝ වගකීමක් හෝ වෙනත් ලිඛිත නීතියක් යටතේ කරන ලද හෝ දෙන ලද ඕනෑම රීතියක්, රෙගුලාසියක්, උපදෙස්, නියමයක්, නියෝගයක් මෙම විධිවිධාන මගින් සීමා කෙරෙන අයුරින් අර්ථ නිරූපනය නොකළ යුතුය.

යොමු අංකය: 34/07/029/0001/002

2018 ජූලි 25

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 03/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම

- (1) 2018 අගෝස්තු 01 වැනි දින සිට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ (CAS) සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ (CEFTS) සැසි වාර හතරක් (4) ක්‍රියාත්මක කරනු ඇත. එක් එක් සැසිවාරය සඳහා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ හා තත්කාලීන දළ පියවීම් පද්ධතියේ අරමුදල් පියවීමේ වේලාවන් පහත දක්වා ඇත.

ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ සැසි වාර	තත්කාලීන දළ පියවීම් පද්ධතියේ පියවීම වේලාව - CAS	තත්කාලීන දළ පියවීම් පද්ධතියේ පියවීමේ වේලාව - CEFTS
චක්‍ර 1 (1400 පැය - 0700 පැය පසු දින)	0845 පැය	0900 පැය
චක්‍ර 2 (0700 පැය - 1000 පැය)	1100 පැය	1115 පැය
චක්‍ර 3 (1000 පැය - 1200 පැය)	1300 පැය	1315 පැය
චක්‍ර 4 (1200 පැය - 1400 පැය)	1500 පැය	1515 පැය

- (2) ඒ අනුව, 2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2013 අගෝස්තු මස නිකුත් කරන ලද ලංකා සෙට්ල් පද්ධති රීති 2.1 සංස්කරණයෙහි 4 වැනි වෙළුමෙහි 1.2 වගන්තියෙහි දැක්වෙන දෛනික මෙහෙයුම් කාලසටහන පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
0630 පැය	පද්ධතිය ආරම්භ කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය ආරම්භ කිරීම
0730 පැය සිට 0800 පැය දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා වන නිල මිල ගණන් යාවත්කාලීන කිරීම සහ දවස තුළ ලබා දෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරීත්වය සලකුණු කිරීම
0800 පැය	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම
0800 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම්/ ප්‍රතිමිලදී ගැනීම් සහ නිත්‍ය තැන්පතු පහසුකම් ස්වයංක්‍රීයව පියවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා දීම සහ විවට වෙළඳ කටයුතු ආශ්‍රිත ප්‍රතිමිලදී ගැනීම්වල සහ නිත්‍ය තැන්පතු පහසුකම් වල දෙවැනි පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
0815 පැය	දිනය ආරම්භයේ කරන කල්පිරීම්/ පොලී ගෙවීම් ගොනු කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල්පිරීම්	කල්පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/ සුරැකුම්පත් කුපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු/ දඩ මුදල් අය කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල්පිරීම්
0830 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමයෙහි පළමු වන චක්‍රය /ප්‍රධාන නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ නිෂ්කාශන ශේෂයන් පියවීම
0830 පැය	ස්ථිර පදනමක් මත මිලදී ගැනීම් හා විකුණුම්/ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසිය/ දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම	ස්ථිර පදනමක් මත මිලදී ගැනීම් හා විකුණුම් පියවීම දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය සහ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසියෙහි ප්‍රථම පාදය

0845 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු වකුය
0900 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු වකුය
1100 පැය	ප්‍රතිවිකුණුම් සහ ස්ථාවර ණය පහසුකමට අදාළ ආපසු ගෙවීම්	විවිධ වෙළඳ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම්වල සහ නිත්‍ය ණය පහසුකම්වල ප්‍රතිවිකුණුම්වල දෙවන පාදයට අදාළ පියවීම
1100 පැය	ලංකා ක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
1115 පැය	ලංකා ක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
1145 පැය	දිගුකාලීන ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවිධ වෙළඳ කටයුතු යටතේ දිගුකාලීන ප්‍රතිවිකුණුම්වල ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි තෙවන වකුය
1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමයෙහි දෙවන වකුය
1300 පැය	ප්‍රාථමික වෙන්දේසියකට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම/කෙටිකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම කෙටිකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය පියවීම
1315 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1315 පැය	කෙටි කාලීන ප්‍රතිමිලදී ගැනීම්/ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවිධ වෙළඳ කටයුතු යටතේ කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනීම්/ ප්‍රතිවිකුණුම්වල ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
1445 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	පියවුම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමයෙහි තෙවන වකුය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි හතරවන වකුය
1500 පැය	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	අන්තර් බැංකුවලට අදාළ MT2XX කාණ්ඩයේ පණිවුඩ හැර එම දින තුළ තුන්වන පාර්ශ්වයේ අළුත් ගනුදෙනු (T + O) සඳහා පද්ධතිය වැසීම
1515 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1545 පැය	සහභාගිතත්ව ආයතනවලට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා ගැනීම අවසන් කිරීම	සහභාගිතත්ව ආයතන විසින් ප.ව. 3.45 න් පසු දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ප්‍රතිමිලදී ගැනීම සිදු නොකළ යුතුයි.
1600 පැය	නිත්‍ය තැන්පතු පහසුකම්	නිත්‍ය තැන්පතු පහසුකම් ප්‍රථම පාදයට අදාළ පියවීම
1615 පැය	නිත්‍ය ණය පහසුකම්	නිත්‍ය ණය පහසුකම් ප්‍රථම පාදයට අදාළ පියවීම
1615 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු අය කර ගැනීම
1630 පැය	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය විසින් මෙම වේලාවෙන් පසුව වැඩිදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර කිරීම හා අවලංගු කිරීම සිදුවේ.

1630 පැය සිට 1700 පැය දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු උදා: වාර්තා පිළියෙල කිරීම, අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙල කිරීම සහ මුද්‍රණ වාර්තා සැකසීම අයත් වේ.
0500 පැය	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියලුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම

(3) සහභාගිත්ව ආයතන පිරික්සුම් නිකේතනය මගින් ඔවුන්ගේ පියවීම් ගිණුම් නිරීක්ෂණය කළ යුතු බවත්, බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනු තත්කාලීන දළ පියවීම් පද්ධතිය වෙත පියවීම සඳහා යොමු කරන අවස්ථාවේ දී තම පියවීම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයන් පවත්වා ගැනීමට වගබලා ගත යුතු බවටත් සහභාගිත්ව ආයතන වෙත මෙයින් උපදෙස් දෙනු ලැබේ.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002

2018 අගෝස්තු 20

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 04/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

**2018 සැප්තැම්බර් 02 වන දින සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා
ලංකාසෙට්ල් පද්ධතිය විවෘත කිරීම**

ලංකාසෙට්ල් පද්ධතියේ (තත්කාලීන දළ පියවීම් පද්ධතිය හා නිර්ලේඛන සුරැකුම් පද්ධතිය) මෘදුකාංගයේ සිදුකරන නව සංස්කරණයේ පරීක්ෂණ සජීවීව අත්හදා බැලීම සඳහා 2018 සැප්තැම්බර් 02 (ඉරිදා) දින සීමිත කාර්යයන් වෙනුවෙන් විවෘතව තබනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එසේ වුවද, ලංකාසෙට්ල් පද්ධතියට සම්බන්ධ අතුරු මුහුණත් (විවට වෙළඳ කටයුතු ආදී) සම්බන්ධ ගනුදෙනු පියවීම් පූර්වෝක්ත දිනයේදී සිදු කරනු නොලැබේ.

එබැවින්, ලංකාසෙට්ල් පද්ධතිය පූර්වෝක්ත දිනයේ විවෘතව තබනු ලබනුයේ මෘදුකාංගවල සිදු කරන ලද නව සංස්කරණයේ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂයෙන් නම් කරන ලද ගනුදෙනු පරීක්ෂා කිරීම සඳහා පමණක් වනු ඇත.

ලංකාසෙට්ල් සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ;

- (1) 2018 සැප්තැම්බර් 02 වන දින සජීවී පරීක්ෂණය අවසානයේදී ඉදිරි දාතම සහිත ගනුදෙනු පද්ධතියෙන් ඉවත් කරන හෙයින් 2018 සැප්තැම්බර් 02 වන දින (සජීව පරීක්ෂණ දිනය) තුළ කිසිදු ඉදිරි දාතම සහිත ගනුදෙනුවක් පද්ධතියට ඇතුළත් නොකළ යුතුය; සහ
- (2) 2018 සැප්තැම්බර් 02 (සජීව පරීක්ෂණ දිනය) වන දින, CBCELKLAXXX, CBCELKLSXXX සහ CBCELKLXXXX යන කේත අංක මගින් ජනනය කරනු ලබන ස්විෆ්ට් (SWIFT) පණිවිඩ සියල්ල නොසලකා හැරිය යුතුය.

සජීව පරීක්ෂණය 2018 සැප්තැම්බර් 02 (ඉරිදා) වන දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා පවත්වනු ලැබේ.

අවශ්‍ය පරීක්ෂණ සැලැස්ම, 2018 අගෝස්තු 31 වන දිනට හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහභාගිවන්නන්ගේ බලයලත් නිලධාරියා වෙත විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ.

සජීවී පරීක්ෂණය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ලංකාසෙට්ල් පද්ධතියේ මෘදුකාංගවල සිදු කරන ලද නව සංස්කරණය 2018 සැප්තැම්බර් 03 වන දින සිට භාවිතය සඳහා කටයුතු සලස්වා ඇත.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

එම්. ඉසෙඩ්.එම් ආසිම්
අධිකාරී, රාජ්‍ය ණය

2018 අංක 02 දරන පොදු විධිවිධාන - විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු

2005 අංක 28 දරන ගෙවීමේ සහ බෙරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ සහ බෙරුම් කිරීමේ පද්ධති පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද පොදු විධිවිධාන.

2018 අගෝස්තු මස 24 වැනි දින
කොළඹ දී ය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2018 අංක 02 දරන පොදු විධිවිධාන - විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු

2018 අංක 02 දරන විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ලෙස හඳුන්වනු ලබන මෙම විධිවිධාන, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගමට අදාළ වේ. විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය යනු තම ගනුදෙනුකරුවෙකු නොවන කාඩ්පත් හිමියෙකුගේ (not-on-us) විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර ගනුදෙනු හුවමාරුවට සහ නිෂ්කාශනයට විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට පහසුකම් සැලසීමට ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබන විද්‍යුත් පද්ධතියකි. මෙම විධිවිධාන, 2018 අගෝස්තු මස 24 වැනි දින සිට බලපැවැත්වේ.

2. නිර්වචන

පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මෙම පොදු විධිවිධානයෙහි:

- 2.1 “විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්” යන්නෙන් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සහ ද්විතීයික සාමාජිකයින් අදහස් වේ.
- 2.2 “නිෂ්කාශන වක්‍රය” යන්නෙන් පියවීම සඳහා ගනුදෙනුවල ශුද්ධ අගය තීරණය කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අර්ථ දක්වන ලද කාල සීමාව අදහස් වේ.
- 2.3 “තම ගනුදෙනුකරුවෙකු නොවන කාඩ්පත් හිමියෙකුගේ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර ගනුදෙනු” යන්නෙන් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ වෙනත් සාමාජිකයෙකුගේ ගනුදෙනුකරුවෙකු විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයෙකුගේ විකුණුම්පල ගෙවීම් යන්ත්‍රය මගින් ආරම්භ කළ ගනුදෙනුව අදහස් වේ.
- 2.4 “මෙහෙයුම් ක්‍රියාවලි අත්පොත” යන්නෙන් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට මග පෙන්වීම සඳහා ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව සැකසූ ක්‍රියාවලි ඇතුළත් ලේඛනය අදහස් වේ.
- 2.5 “ප්‍රාථමික සාමාජික” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයෙකු වීමට අනුමැතිය දෙන ලද තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි සහභාගිත්ව ආයතනයක් වන ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් අදහස් වේ.
- 2.6 “තත්කාලීන දළ පියවීම් පද්ධතිය” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන පූර්ණ ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතිය අදහස් වේ.
- 2.7 “ද්විතීයික සාමාජික” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා දෙන්නා වූ සහ ප්‍රාථමික සාමාජිකයෙකු විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් ගනුදෙනු සිදු කිරීමටත් එම ගනුදෙනුවල ශුද්ධ ශේෂය, එම ප්‍රාථමික සාමාජිකයාගේ තත්කාලීන දළ පියවීම් ගිණුම හරහා පියවීමටත් අනුමැතිය ලබාදෙන ඕනෑම නෛතික ඒකකයක් අදහස් වේ.
- 2.8 “සාමාජිකත්ව ගිවිසුම” යන්නෙන් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු සම්බන්ධයෙන් එම යාන්ත්‍රණයේ සාමාජිකයෙකු ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම සමඟ එළඹෙනු ලබන ගිවිසුමක් අදහස් වේ.

3. ලංකාකර්මාලය (පුද්ගලික) සමාගමේ සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයෙකුගේ වගකීම්:

- 3.1 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සහභාගිත්ව සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සාමාජිකත්ව ගිවිසුමකට එළඹිය යුතුය.
- 3.2 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් ක්‍රියාවලි අත්පොතෙහි නියමයන් සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට එකඟ විය යුතුය.
- 3.3 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විසින් නියමයන්, ක්‍රියාදාමයන් සහ වෙනත් එබඳු එකඟතාවන් ඇතුළුව කලින් කලට පනවනු ලබන විධිවිධානවලට අනුකූලව, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම ඔවුන් අතර ඇති කරගත් අන්‍යෝන්‍ය එකඟතාවන්ට අනුකූලව ක්‍රියා කළ යුතුය.
- 3.4 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙක්ම සහ ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවලට අදාළව යම් ගාස්තු අයකිරීමක් සිදු කරන්නේ නම් එකී අයකිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබන සීමාවන් ඇත්නම් ඊට අනුකූලව සිදු කළ යුතුය.

4. ලංකාකර්මාලය (පුද්ගලික) සමාගමෙහි වගකීම්:

- 4.1 ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තනි ක්‍රියාකරු වේ.
- 4.2 ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම:
 - 4.2.1 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සේවා මෙහෙයුම් කටයුතු සෑම දිනකම දවස පුරාම සිදු කිරීම.
 - 4.2.2 ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව සුදුසුකම්ලත් ආයතන සඳහා විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික හා ද්විතීයික සාමාජිකත්වය ලබාදීම.
 - 4.2.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව, ලංකාකර්මාලය (පුද්ගලික) සමාගම විසින් පද්ධති නීති රීති මාලාවක් නිකුත් කළ යුතු අතර, එය ලංකාකර්මාලය (පුද්ගලික) සමාගමේ සහ විකුණුම්පල

ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ගේ වගකීම්, සාමාජිකත්වය ලබාගැනීම්, ඉවත්වීම්, අවසන් කිරීම් සහ අත්හිටුවීම්, මෙහෙයුම් අවශ්‍යතාවයන්, ආරවුල් විසඳීමේ ක්‍රමවේදයන්, තොරතුරුවල රහස්‍යභාවය පවත්වාගෙන යාම සඳහා වන කොන්දේසි ආදී කරුණු ද ඇතුළත් පැහැදිලි හා විස්තරාත්මක රීති මාලාවක් විය යුතුවේ. පද්ධති රීතින්ට සංශෝධනයක් අවශ්‍ය වූ විට එම සංශෝධනයන් ලංකාකලියර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව සිදුකළ යුතුය.

4.2.4 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද කඩඉම් වේලාවන්හිදී හෝ ඊට පෙර, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවල පියවීම් සඳහා විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ, මහ බැංකුවට ලැබීමට සැලැස්වීම.

4.2.5 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවලට අදාළව යම් ගාස්තු අය කිරීමක් සිදු කරන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද සීමාවන්ට යටත්ව, කලින් කලට ලංකාකලියර් (පුද්ගලික) සමාගමට සංශෝධනය කළ හැකි ඒකීය ගාස්තු සහ අයකිරීම් ව්‍යුහයක් සකස් කිරීම.

4.3 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සහ අදාළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද වාර්තා කිරීමේ අවශ්‍යතාවයන්ට අනුගතව ක්‍රියා කළ යුතුය.

5. විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන්ගේ වගකීම්:

5.1 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සියලුම සාමාජිකයින් පහත දැක්වෙන කාර්යයන් සිදු කළ යුතුය.

5.1.1 ලංකාකලියර් (පුද්ගලික) සමාගම විසින් සකස් කරන ලද විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පද්ධති රීතින්ට අනුකූල වීම;

5.1.2 ලංකාකලියර් (පුද්ගලික) සමාගම විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සුමටව පවත්වාගෙන යෑමට කලින් කලට නියම කරනු ලබන තාක්ෂණික, පරිපාලනමය සහ අනෙකුත් අවශ්‍යතාවයන්ට අනුකූල වීම;

5.1.3 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දත්ත ගබඩාවෙහි මෙහෙයුම් කටයුතුවලට අදාළ දත්තයන්හි උපස්ථ පිටපත් නීතිපතා සැකසීම සහ ප්‍රාථමික වැඩබිමක පද්ධති බිඳවැටීමක් හෝ දත්ත විනාශවීමක් හෝ නැතිවීමක් හෝ සිදු වූ අවස්ථාවකදී එම දත්ත නැවත ලබාගෙන යථා තත්ත්වයට පත්විය හැකි ක්‍රමවේදයක් ස්ථාපනය කර පවත්වාගෙන යෑම;

5.1.4 දෛනික ගනුදෙනු වාර්තා සැසඳීම සහ යම් විෂමතාවක් ඇතොත් පියවීම් වාර්තාව ලැබී පැය 24 ක් ඇතුළත ඒ පිළිබඳව ලංකාකලියර් (පුද්ගලික) සමාගමට ලිඛිතව දැන්වීම; සහ

5.1.5 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වා ඇති වාර්තාමය අවශ්‍යතා සපුරාලීම.

5.2 ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති පරිදි කඩඉම් වේලාවන්හිදී විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පියවීම සඳහා තත්කාලීන දළ පියවීම් ගිණුමෙහි ප්‍රමාණවත් අරමුදල් පවත්වාගෙන යන බවට විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සෑම සාමාජිකයෙකු විසින්ම සහතික වීම. විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සාමාජිකයෙකු මෙම වගන්තියට අනුගත නොවන අවස්ථාවකදී ලංකාසෙට්ල් පද්ධති රීතින්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගනු ඇත.

6. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම:

6.1 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සේවාවන් දවස පුරාම පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලංකාකලියර් (පුද්ගලික) සමාගම සහ එම පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින්, එම යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය ලත් මනා ලෙස සැකසූ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් තබාගත යුතුය.

6.2 මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලංකාකලියර් (පුද්ගලික) සමාගම සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් සියලු පහසුකම් සහිත ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් සහ ආපදා කළමනාකරණය සහ ආපදාවන්ට ලක්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත්කිරීම සඳහා මනාව පුහුණු වූ කණ්ඩායමක් පවත්වාගත යුතුය.

6.3 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු, හදිසි අවස්ථාවන්හිදී කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාම සහතික වීම සඳහා එම පද්ධතියේ ප්‍රධාන කාර්යයන් පිළිබඳව පුහුණුවක් ලද මනා නිපුණත්වයකින් යුතු විකල්ප කාර්ය මණ්ඩලයක් පවත්වාගත යුතුය.

6.4 විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා වන සේ කිසියම් තාක්ෂණික හෝ මෙහෙයුම් දෝෂයකට මුහුණ පෑමට ලංකාකලියර් (පුද්ගලික) සමාගමට සිදුවුවහොත්, ඒ පිළිබඳව දැනුවත් වූ වහාම ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දිය යුතුය. නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපහසු බිඳ වැටීමක් ප්‍රාථමික වැඩබිමෙහි සිදුවුවහොත්, ලංකාකලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්විය යුතු අතර විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට ආරම්භ කර බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් දත්ත ගොනුව, එම වැඩබිමෙහි සිට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ යුතුය. ප්‍රාථමික හා ප්‍රතිප්‍රාප්ති යන වැඩබිම් දෙකෙහිම දිගුකාලීනව යථා තත්ත්වයට පත් කළ නොහැකි බිඳවැටීමක් සිදු වූ අවස්ථාවක දී ලංකාකලියර් (පුද්ගලික) සමාගම විසින් වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැන්විය යුතුය. එමෙන්ම අවසාන නිෂ්කාශන වක්‍රයේ සිට පද්ධතියෙහි බිඳ වැටීම සිදු වූ වේලාව වන තෙක් වන කාලපරිච්ඡේදයට අදාළ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ශේෂයන් ලබාගැනීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර එම ශේෂ වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

7. රහස්‍යභාවය:

ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින් සියලු දෙනා, තොරතුරු සහ වාර්තාවල රහස්‍යභාවය පවත්වා ගෙන යා යුතු අතර, සෑම අවස්ථාවකදීම එම ආයතනවල නිලධාරීන්, සේවකයින්, නියෝජිතයින් සහ/හෝ ඕනෑම තනතුරක සේවයෙහි යොදවා ඇති සේවකයෙකු රහස්‍යභාවය ආරක්ෂා කරන බවට සහතික විය යුතුය.

8. පොදු කරුණු:

8.1 ඉහත සඳහන් වගන්තියේ කරුණුවලට අමතරව සහ එකී කරුණුවල අගති විරහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස කලින් කලට සහ ඕනෑම වේලාවක ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට නියෝග කළ හැකි අතර, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්, එවැනි තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දිය යුතුය.

8.2 මෙම විධිවිධානය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට අදාළ වන සහ කලින් කලට අදාළ විය හැකි ඕනෑම වෙනත් ලිඛිත නීති සහ රීති, රෙගුලාසි, නියමයන් හා කොන්දේසිවලට අතිරේක වන අතර අගතියක් වන අයුරින් නොයෙදේ.

8.3 ඉහත වගන්තියෙහි සාකච්ඡාතාවයට හානි නොවන පරිදි 2005 අංක 28 දරන ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත මගින් පනවා ඇති ඕනෑම බැඳීමක් හෝ වගකීමක් හෝ වෙනත් ලිඛිත නීතියක් යටතේ නිකුත් කරන ලද හෝ දෙන ලද ඕනෑම රීතියක්, රෙගුලාසියක්, උපදෙස්, නියමයක්, නියෝගයක් මෙම විධිවිධාන මගින් සීමා කෙරෙන අයුරින් අර්ථ නිරූපනය නොකළ යුතුය.

යොමු අංකය: 34/07/029/0001/002

2018 සැප්තැම්බර් 12

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 05/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්වනෙකු ලෙස බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ් පත් කිරීම

කොළඹ 01, යෝර්ක් මාවත, නො. 40 හි බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ් වෙත අභ්‍යන්තර බැංකු ව්‍යාපාර කටයුතු සහ අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත යටතේ අවසර ලබා දී ඇත. ඒ අනුව, 1949 හි අංක 58 දරන මුදල් නීති පනතේ (සංශෝධන) 62අ වගන්ති ප්‍රකාරව, ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්වනෙකු ලෙස සහ 1937 අංක 07 දරන කොටස් හා සුරැකුම්පත් ආඥා පනත (RSSO) (සංශෝධන) 21අ වගන්තියට සහ 21ඉ වගන්තියට ප්‍රකාරව සහ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත (LTBO) (සංශෝධන) 9 සහ 10 වගන්ති ප්‍රකාරව ලංකාසෙට්ල් පද්ධතියේ සෘජු සහභාගීත්වනෙකු සහ ගනුදෙනුකාර සෘජු සහභාගීත්වනෙකු ලෙස බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ් ඇතුළත් කරගනු ලැබේ.

බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ්, 2018 සැප්තැම්බර් 18 වන දා සිට ලංකාසෙට්ල් පද්ධතියෙහි, තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි (RTGS) සහ ලංකාසෙකු පද්ධතියෙහි (නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතිය - SSSS සහ මධ්‍යම තැන්පතු පද්ධතිය - CDS) සහභාගීත්වනෙකු වශයෙන් ලියාපදිංචි කරනු ලැබේ.

බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ් හි ස්විෆ්ට් පරිශීලක හඳුනාගැනීමේ කේතය (BIC), තත්කාලීන දළ පියවීම් පද්ධති (RTGS) ගිණුම් අංකය සහ සම්බන්ධතා විස්තර පහතින් දක්වා ඇත.

ස්විෆ්ට් (SWIFT) පරිශීලක හඳුනාගැනීමේ කේතය : BKCHLKLXXXX

තත්කාලීන දළ පියවීම් පද්ධති (RTGS) පියවීම් අංකය : BKCHLKLXXXX 0100052027

සම්බන්ධතා විස්තර:

දේශීය කළමනාකරු : වැන්ග් චු ආන් මහතා

දුරකතන : + 94-11-2118888

විද්‍යුත් තැපෑල : chuanwang@bankofchina.com

සියලුම ලංකාසෙට්ල් පද්ධතියෙහි සහභාගීත්වනන් හට, බැන්ක් ඔෆ් වයිනා ලිමිටඩ් හි ලංකාසෙට්ල් පද්ධතියෙහි සහභාගීත්වය දන්වා සිටිනු ලැබේ.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ආර්.ඩී.ටී.ගුණසේකර
වැඩබලන අධිකාරී/ රාජ්‍ය ණය

ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 06/2018

2018 ඔක්තෝබර් 09

සියළුම බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය ආයතන සහ බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම

දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම හා දියුණු කිරීම පිණිස 2005 අංක 28 දරන ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වැනි වගන්තිය ප්‍රකාරව එකී පනතේ 4 වැනි වගන්තිය සමඟ කියවිය යුතු මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබේ. LANKAQR පිරිවිතර (යාකරය 1) නමින් ජාතික QR කේත ප්‍රමිතියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයින් නිකුත් කරනු ලැබේ.

මෙම චක්‍රලේඛය 2018 ඔක්තෝබර් මස 9 වන දින සිට බලපැවැත්වෙන අතර, QR කේත ආශ්‍රිත ගෙවීම් ක්‍රමයන් ඉදිරිපත් කරන සියළු බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය ආයතන හා බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් විසින්, චක්‍රලේඛය නිකුත් කිරීමෙන් මාස 6 ක් ඉකුත් වීමට පෙර එයට පූර්ණ වශයෙන් අනුකූල විය යුතුය.

1. නිර්වචන

LANKAQR කේතයක් මගින් ආරම්භ කරනු ලබන ගනුදෙනුවකදී සියළුම අපේක්ෂාවන් සහ අභිප්‍රායන් සඳහා පහත සඳහන් පාර්ශවකරුවන් නිර්වචනය කර ඇත.

- 1.1 නිකුත් කරන්නා - QR කේත පදනම් කරගත් ගෙවීම් සිදු කිරීම සඳහා භාවිතා කරන ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ණයවර පත් ගිණුම් හා ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් ගිණුම් සඳහා පහසුකම් සපයන ආයතන.
- 1.2 අත්පත්කරුවා - වෙළෙඳුන් බඳවා ගැනීම, වෙළෙඳ හැඳුනුම්පත් අංක වෙන් කිරීම, වෙළෙඳුන් සඳහා වාර්තා/ගිණුම් පවත්වා ගෙන යාම සහ වෙළෙඳ ගිණුම් පියවීම සඳහා වගකිව යුතු මූල්‍ය ආයතන හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් වෙළෙඳුන් මගින් ඉදිරිපත් කරන LANKAQR කේත උත්පාදනය කිරීමටද අත්පත්කරුවා පහසුකම් සලසනු ලැබේ.
- 1.3 නිෂ්කාශන ජාල නියාමකයා - නිකුත් කරන්නා හා අත්පත්කරුවා එකිනෙකට වෙනස් වන අවස්ථාවන්හිදී, ගනුදෙනුවට පාර්ශව වන මූල්‍ය ආයතන අතර ගනුදෙනුව මෙහෙයවීමට නිෂ්කාශන ජාල නියාමකයා (ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම) වගකියනු ලබයි.
- 1.4 ජංගම අයදුම් මෘදුකාංග සපයන්නා - LANKAQR කේත භාවිතා කරන ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම් ක්‍රමයන් සපයන පාර්ශවය. මෙය මූල්‍ය ආයතනයක තුන්වන පාර්ශවීය යෙදවුම් සපයන්නෙකු හෝ අත්පත් කරගන්නා ආයතනයක් විය හැකිය.
- 1.5 ගනුදෙනු අත්පත්කරුවා - ගනුදෙනු අත්පත් කර ගැනීම සඳහා ජංගම යෙදුම් මෘදුකාංග සපයන්නන් හට පහසුකම් සපයන මූල්‍ය ආයතනය හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවා, ගනුදෙනු අත්පත්කරුවා ලෙස හැඳින්වේ. මෙම පාර්ශවය, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම හෝ වෙනත් අදාළ ගෙවීම් ජාලයක් හරහා මූල්‍යමය ගනුදෙනුවලට පහසුකම් සලසනු ඇත.

2. ගාස්තු සහ අය කිරීම්

- 2.1 LANKAQR කේත මගින් ආරම්භ කළ ගනුදෙනු කිසිවකටත් පාරිභෝගිකයාගෙන් අය කිරීම් කළ නොහැක.
- 2.2 වෙළෙඳ වට්ටම් අනුපාතය (Merchant Discount Rate) ස්වරූපයෙන්, වෙළෙඳුන්ගෙන් ගාස්තු අය කළ හැක.
- 2.3 වෙළෙඳුන් විසින් අවසන් පාරිභෝගිකයාගෙන් වෙළෙඳ වට්ටම් අනුපාතයේ ගාස්තුව පූර්ණ/අර්ධ වශයෙන් පියවා නොගන්නා බවට සහතික වීමට, ගනුදෙනු අත්පත්කරුවන්ට දැඩි ලෙස අවවාද කෙරේ.
- 2.4 LANKAQR කේතය වෙළෙඳපොළෙහි වේගවත්ව හා පුළුල්ව සම්මත වීම ධෛර්යමත් කිරීම පිණිස, ගනුදෙනු අත්පත්කරුවන් විසින් අවම වෙළෙඳ වට්ටම් අනුපාතයන් පවත්වා ගෙනයාමට වගබලා ගත යුතුය.
- 2.5 ආරම්භයේදී ගනුදෙනු අත්පත්කරුවන් අතර එලදායී තරගකාරීත්වයක් නිර්මාණය කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳ වට්ටම් අනුපාතයන් තීරණය කිරීමට වෙළෙඳපොළ බලවේගයන්ට ඉඩදෙනු ඇත. එනමුදු, අවශ්‍යතාවයක් පැන නැගේ නම්, වෙළෙඳ වට්ටම් අනුපාතයන් ස්ථාවර හා විධිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වනු ඇත.
- 2.6 ගනුදෙනු අත්පත්කරුවන්, වෙළෙඳ අත්පත්කරුවන්, නිකුත් කරන්නන් හා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම යන අදාළ පාර්ශව සියල්ල අතර 1% ක වෙළෙඳ වට්ටම් අනුපාතයක් බෙදී යන ආකාරයක උදාහරණයක් වශයෙන් අංක 1 හි දැක්වේ. වෙළෙඳ වට්ටම් අනුපාත අගය වෙනස් විය හැකි නමුදු, ගනුදෙනු අත්පත්කරුවාට හැර වගු අංක 1 හි නම් කර ඇති අනෙකුත් පාර්ශවකරුවන්ගේ අනුපාත අගයන් වෙනස් කළ නොහැක. තවද, ගනුදෙනු අත්පත්කරුවන් විසින් වෙළෙඳ වට්ටම් අනුපාතය එකතු කර වගු අංක 1 හි දක්වා ඇති අනුපාතයන්ට අනුකූලව අදාළ පාර්ශවයන් හට බෙදා හරිනු ලැබේ.
- 2.7 ගනුදෙනුවක් ආපසු හරවන අවස්ථාවකදී, පූර්ණ නිෂ්කාශන ජාල ගාස්තුව (ආපසු නොගෙවන ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව) ගනුදෙනු අත්පත්කරුවා විසින් දරනු ලැබේ.

වගු අංක 1: අදාළ පාර්ශව සියල්ල අතර 1% වෙළෙඳ වට්ටම් අනුපාතයන් බෙදී යන ආකාරය

ගනුදෙනු අගය X රුපියල්	ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව රුපියල්	නිකුත් කරන්නාගේ ගාස්තුව	ගනුදෙනු අත්පත්කරුවාගේ ගාස්තුව	වෙළෙඳ අත්පත්කරුවාගේ ගාස්තුව
10 <= X <=100	0.01	0.25%	0.35% (ජංගම යෙදුම් මෘදුකාංග සපයන්නා සමඟ බෙදා ගත යුතුය)	0.40% දක්වා (වෙළෙඳපොළ බලවේග විසින් තීරණය කරනු ලැබේ) - ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව
100 < X <= 1000	0.10			
1000 < X <= 5000	1.00			
5000 < X	3.00			

3. ගනුදෙනු සීමාවන්

- 3.1 LANKAQR කේත ගනුදෙනු සඳහා අවම ගනුදෙනු සීමාව රු.10.00 වේ.
- 3.2 LANKAQR කේත ගනුදෙනු සඳහා උපරිම ගනුදෙනු සීමාව, පුද්ගල අවදානම් සාධකවලට යටත්ව, අත්පත්කරුවා විසින් තීරණය කරනු ලැබේ.

4. ගනුදෙනු දැනුම්දීම්

- 4.1 නිකුත් කරන්නන් විසින් ගනුදෙනුවෙහි තත්වය පිළිබඳව, තත්කාලීනව, කෙටි පණිවිඩයක් ඔස්සේ පාරිභෝගිකයා හට දැනුම් දිය යුතුය
- 4.2 වෙළෙඳ අත්පත්කරුවන් විසින් ගනුදෙනුවෙහි තත්වය පිළිබඳව, තත්කාලීනව, වෙළෙන්දා සමඟ එකඟ වූ, සුදුසු ක්‍රමයක් ඔස්සේ වෙළෙන්දන් හට දැනුම් දිය යුතුය.

5. නිෂ්කාශන ජාල නියාමකයා

5.1 LANKAQR කේත පදනම් කරගත් ගෙවීම් ක්‍රියාවලි සඳහා ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම නම් කර ඇති අතර ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විසින් අනුමත කළ පරිදි මෙම ක්‍රියාවලියට අදාළ මෙහෙයුම් මාර්ගෝපදේශයන් හා වෙළෙඳ නාම මාර්ගෝපදේශයන් නිකුත් කරනු ඇත. LANKAQR කේත මඟින් ආරම්භ කළ ගනුදෙනු සඳහා සහභාගි වන සියලුම පාර්ශවයන් විසින්, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම මඟින් නිකුත් කරන මෙම මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 07/2018

2 018 ඔක්තෝබර් 23

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සියලුම ප්‍රාථමික සාමාජිකයින් සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත,

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි වගකීම් කළමනාකරණ සීමාව (Liability Manager Limits)

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජික ආයතන විසින් තීරණය කරනු ලබන අනෙකුත් සාමාජිකයින් වෙනුවෙන් දරන්නා වූ වගකීම් කළමනාකරණ සීමාව ප්‍රමාණවත් නොවීම නිසා සිදුවන ප්‍රතික්ෂේප වන ගනුදෙනු සංඛ්‍යාව සලකා බලා ගනුදෙනුකරුවන්ට ඵලදායී ගෙවීම් සහ පියවීම් සේවාවන් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බහු ස්ථර වගකීම් කළමනාකරණ සීමාවන් පැනවීම අනුමත කර ඇත. ආරම්භයේදී බහු ස්ථර වගකීම් කළමනාකරණ සීමාවන් ව්‍යුහය අදාළ වනුයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ප්‍රාථමික සාමාජිකයින් සඳහා පමණි.

2. ඒ අනුව, ඇමුණුම 1 හි දක්වා ඇති පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු කොටස් 3 කට කාණ්ඩගත කර ඇති අතර පහත වගුවේ දක්වා ඇති පරිදි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි එක් එක් කාණ්ඩය සඳහා වගකීම් කළමනාකරණ අවම සීමාවන් අර්ථ දක්වා ඇත.

(i) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා වගකීම් කළමනාකරණ අවම සීමාවන්

	කාණ්ඩය 'අ'	කාණ්ඩය 'ආ'	(රුපියල් මිලියන) කාණ්ඩය 'ඇ'
කාණ්ඩය 'අ'	200	150	100
කාණ්ඩය 'ආ'	150	150	100
කාණ්ඩය 'ඇ'	100	100	100

(ii) විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා වගකීම් කළමනාකරණ අවම සීමාවන්

	කාණ්ඩය 'අ'	කාණ්ඩය 'ආ'	(රුපියල් මිලියන) කාණ්ඩය 'ඇ'
කාණ්ඩය 'අ'	250	200	150
කාණ්ඩය 'ආ'	200	200	150
කාණ්ඩය 'ඇ'	150	150	150

- 3. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අර්ථ දක්වන ලද වගකීම් කළමනාකරණ අවම සීමාවන්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය යන පද්ධති වල ක්‍රියාත්මක කර පවත්වා ගත යුතු අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථ දක්වන ලද අවම සීමාවට වඩා ඉහළ සීමාවන් තීරණය කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට පහසුකම් සැලසීමේදී සිදු කළ යුතුය.
- 4. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් කාණ්ඩයකට හෝ සියලුම කාණ්ඩවලට හෝ අදාළ වන පරිදි තීරණය කරන ලද අවම සීමාවන් සහ බලපත්‍රලාභී වාණිජ බැංකු කාණ්ඩගත කිරීම වරින් වර සමාලෝචනය කරනු ලබන අතර අවශ්‍ය නම් සංශෝධනය කරනු ලැබේ.
- 5. වගකීම් කළමනාකරණ අවම සීමාවන් නිර්ණය කිරීම සඳහා පමණක් මෙම ආකාරයට බලපත්‍රලාභී වාණිජ බැංකු වර්ගීකරණය කර ඇති අතර එය වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිතා නොකළ යුතුය.
- 6. මෙම වකුලේඛය 2018 නොවැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සහ/හෝ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සාමාජිකයින්

■ කාණ්ඩය 'අ'

මහජන බැංකුව

ලංකා බැංකුව

කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී

සම්පත් බැන්ක් පී.එල්.සී

හැටන් නැෂනල් බැන්ක් පී.එල්.සී

■ කාණ්ඩය 'ආ'

සෙලාන් බැන්ක් පී.එල්.සී

නැෂනල් ඩිව්ලොප්මන්ට් බැන්ක් පී.එල්.සී

නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් පී.එල්.සී

ඩී.එෆ්.සී.සී බැන්ක් පී.එල්.සී

ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බැන්කින් කෝපරේෂන් ලිමිටඩ්

■ කාණ්ඩය 'ඇ'

පෑන් ඒෂියා බැන්කින් කෝපරේෂන් පී.එල්.සී

ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැන්ක්

යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පී.එල්.සී

අමානා බැන්ක් පී.එල්.සී

කාර්ගිල්ස් බැන්ක් පී.එල්.සී

සීටී බැන්ක් පී.එල්.සී

එම්සීබී බැන්ක් ලිමිටඩ්

ඩොයිෂ් බැන්ක් ඒ.ජී.

ස්ටේට් බැන්ක් ඔෆ් ඉන්ඩියා

ඇක්සිස් බැන්ක් ලිමිටඩ්

ඉන්දියන් බැන්ක්

හබීබ් බැන්ක් ලිමිටඩ්

පබ්ලික් බැන්ක් බර්හාඩ්

අයි.සී.අයි.සී.අයි. බැන්ක් ලිමිටඩ්

ඉන්දියන් ඔවර්සීස් බැන්ක්

මෙම කාණ්ඩගත කිරීම බහු ස්ථර වගකීම් කළමනාකරණ සීමාවන් ව්‍යුහය පැනවීම යන තනි කාර්යය සඳහා පමණක් වන අතර වෙනත් කිසිදු කාර්යයක් සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.

යොමු අංකය: 34/07/029/0001/002

2018 නොවැම්බර් 05

චක්‍රලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 08/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත,

2018 නොවැම්බර් මස 07 වැනි දින පෙ.ව. 7.30 ට ලංකාසෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීම

ස්විෆ්ට් (SWIFT) 7.2 සංස්කරණයට ප්‍රගමනය වීමෙන් පසු මතුවන තාක්ෂණික ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණෙන්, ලංකාසෙට්ල් පද්ධතිය (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය), 2018 නොවැම්බර් 07 (බදාදා) වන දින පෙ.ව. 7.30 ට ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන බව මෙයින් ඔබට දන්වා සිටී.

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

එම්. ඉසෙඩ්. එම්. ආසිම්
අධිකාරී/ රාජ්‍ය ණය

යොමු අංකය: 34/07/029/0001/002

2018 නොවැම්බර් 21

වකුලේඛ අංකය: ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 09/2018

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

2018 නොවැම්බර් මස 28, 29 සහ 30 යන දිනයන්හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීවී මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක් කිරීමේ අරමුණ ඇතිව 2018 නොවැම්බර් මස 28, 29 සහ 30 යන දිනයන්හිදී (බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා) ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකපු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතීන්හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල්නෙට් (CBSLNet) සමඟ සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පෞද්ගලික පරිගණකයන් ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, සූදානම් බව සහතික කිරීම සඳහා 2018 නොවැම්බර් 28 වැනි දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධතා විස්තර පහත දක්වා ඇත.

වී. කමලනාත් මයා - 011 2477126 (kamalnath@cbsl.lk)

භාග්‍යා මල්ලව මිය - 011 2477016 (bhagyam@cbsl.lk)

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

පිටපත්: අධ්‍යක්ෂ/තොරතුරු තාක්ෂණ - ශ්‍රී ලංකා මහ බැංකුව
ප්‍රධාන විධායක නිලධාරී - ලංකාකලියර් (පුද්ගලික) සමාගම
මහ ලේකම් - ශ්‍රී ලංකා බැංකු සංගමය
සභාපති - ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය
ප්‍රධාන විධායක නිලධාරී - ලංකා මූල්‍ය සේවා කාර්යාංශය

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/4P/2018/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590
අංක 30, ජනාධිපති මාවත
කොළඹ 01

2018 අප්‍රේල් 10

සියලු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත,

කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්

1. හැඳින්වීම

ශ්‍රී ලංකා රජය විසින් කෘෂිකාර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි (IFAD) එකඟත්වය ඇතිව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙල කර ඇති අතර එම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) විසින් ක්‍රියාත්මක කරනු ඇත. මේ සඳහා අරමුදල් සැපයීම IFAD ආයතනය සහ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබයි. මේ අරමුදල් වලින් IFAD මගින් ලබා දෙන ණය අරමුදල් SAPP වැඩසටහනේ 2 වැනි සංරචකය එනම් ග්‍රාමීය මූල්‍ය වෙත ප්‍රවේශ වීම (Access to Rural Finance) යටතේ සහ 2.1 වැනි උපසංරචකය, එනම් රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදක, හවුල්කාරීත්වයන් මූල්‍යනය කිරීම යටතේ රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදක, හවුල්කාරීත්ව (4P) ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු යන ණය යෝජනා ක්‍රම මූල්‍යනය කිරීම සඳහා යොදාගනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් (RDD) මෙම 4P ණය යෝජනා ක්‍රමයන්හි ණය සංරචක ක්‍රියාත්මක කරනු ඇත. SAPP හි සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස හඳුන්වනු ලබන ප්‍රමිතිගත හා තෝරාගත් බලපත්‍රලාභී වාණිජ හා බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා 4P ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, SAPP හරහා මෙම 4P ණය යෝජනා ක්‍රම සඳහා ඇමෙරිකානු ඩොලර් එකොලොස් මිලියන හත්සිය අනූ දහසක් (ඇ.ජ.ඩො.11,790,000) වෙන් කර ඇත. රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදක හවුල්කාරීත්ව ආකෘතියෙහි ප්‍රවර්ධන සමාගම්, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත තෝරාදීම සහ නිර්දේශ කිරීම, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් සිදු කෙරෙනු ඇත.

2. රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදක හවුල්කාරීත්ව ණය යෝජනා ක්‍රමයන්හි අරමුණු

ණය යෝජනා ක්‍රමයන්හි මූලික අරමුණ වනුයේ කෘෂි නිෂ්පාදන වල නිෂ්පාදනය, ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ එකතු කල අගය වර්ධනය කිරීමයි.

4P ණය යෝජනා ක්‍රමයන්හි අනෙකුත් අරමුණු පහත පරිදි වේ;

- (අ) ණය මුදලට අදාලව ගොවියාට දැරීමට සිදු වන, ගනුදෙනු පිරිවැය අවම කිරීම.
- (ආ) ගොවියාගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම.
- (ඇ) ග්‍රාමීය ගොවීන්ගේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් විධිමත් මූල්‍ය අංශයට රැගෙන ඒම.
- (ඈ) ග්‍රාමීය ගොවීන් අතර අගයදාම අලෙවිකරණය සහ සම්බන්ධතා වර්ධනය කිරීම.
- (ඉ) ග්‍රාමීය ගොවීන් සඳහා නවීන වගා ක්‍රමවේදයන් හඳුන්වා දීම.
- (ඊ) කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කිරීම සහ රටේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට දායක වීම සඳහා ගොවීන් දිරිමත් කිරීම.
- (උ) 4P ව්‍යාපෘති තුළ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම.
- (ඌ) ධාරිතාවය ගොඩනැංවීම (Capacity Development) තුළින් ග්‍රාමීය තරුණියන්ගේ නිපුණතා මට්ටම ඉහළ දැමීම දිරිමත් කිරීම.
- (එ) ගොවීන් අතර ඉතුරුම් පුරුදු සහ සකසුරුවම් භාවය ඇති කිරීම.
- (ඒ) කෘෂිකාර්මික නිෂ්පාදන සහ අගය එකතු කිරීම ඉහළ නැංවීම තුළින් කුටුම්භ ආදායම ඉහළ නැංවීම හරහා ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම.

3. මෙහෙයුම් ප්‍රදේශ

මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.

4. සුදුසුකම් ලබන ක්‍රියාකාරකම්

යන්ත්‍රෝපකරණ, කෘෂි උපකරණ වැනි ප්‍රාග්ධන වත්කම් මිලට ගැනීමට සහ ව්‍යාපෘතියෙහි ගොවීන් විසින් සිදු කරනු ලබන ගිවිසුම්ගත කෘෂි වගාවන් සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ලෙස සහභාගීත්ව මූල්‍ය ආයතන වල එකඟත්වයට යටත්ව ණය ලබා ගත යුතුය.

5. උප-ණය වර්ග

IFAD මගින් ලබා දෙන ණය අරමුදල් යොදා ගනිමින් ලබාදෙන උප ණය වර්ග පහත පරිදි වේ.

- (අ) 4P කටයුතු වල නිරතව සිටින ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා කාලීන ණය
- (ආ) 4P කටයුතු වල නිරතව සිටින ගොවීන් සහ ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා ප්‍රාග්ධන ණය
- (ඇ) තරුණ ව්‍යවසායකයින් සඳහා ප්‍රාග්ධන ණය / කාරක ප්‍රාග්ධන ණය

6. සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත පැවරී ඇති කාර්යය භාරයන් සහ වගකීම්

4P ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම අවශ්‍ය වේ. එහිදී සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් පහත දැක්වෙන කාර්යය භාරයන් සහ වගකීම් ඉටු කළ යුතුය.

- (අ) 4P ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් වෙන් කර ඇති බවට සහතික කිරීම.
- (ආ) ණය ලබා දීම සහ අයකර ගැනීම පිළිබඳ පූර්ණ වගකීම භාර ගැනීම.
- (ඇ) සහභාගීත්ව මූල්‍ය ආයතනයන්හි ඕනෑම ශාඛාවක්, කවර හෝ අවස්ථාවකදී, 4P ණය යෝජනා ක්‍රම යටතේ පහත 8 වගන්තියෙහි දැක්වෙන පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් යටතේ, අවසන් ණය ගැතියන් වෙත ණය ලබා නොදෙන බවට සහතික විය යුතුය.
- (ඈ) අලෙවිකරණ කොන්දේසි වලට අනුව සෑම උප ව්‍යාපෘතියක්ම ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ශක්‍යතාවයෙන් යුතු බවට තෘප්තිමත් විය යුතුය.
- (ඉ) ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන පවත්වා ගැනීම.
 - සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් උප ණය ඇගයීම්, අනුමැතීන්, ණය මුදා හැරීම් හා ණය ආපසු අයකර ගැනීම් සඳහා අදාල ගිණුම් සහ වාර්තා පවත්වාගෙන යා යුතුය.
 - ණය මුදල් භාවිතය සහ ප්‍රතිමූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ගිණුම් පවත්වාගෙන යා යුතුය.
 - සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සහ IFAD ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත විමර්ශනය හා සමාලෝචනය සඳහා ගිණුම් හා මූල්‍ය වාර්තා ලබා දිය යුතුය. තවද, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත එම ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
- (ඊ) මෙහෙයුම් උපදෙස්හි සඳහන් පරිදි ලියාපදිංචි ක්‍රියාවලිය හා ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

7. සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්

පහත සඳහන් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් විසින්, තමන් ක්‍රියාත්මක කරනු ලබන යොජනා ව්‍යාපෘතිය ධනාත්මක මුදල් ප්‍රවාහයක් ජනිත කරන බවට සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවකින් යුතු බවට සහභාගීත්ව මූල්‍ය ආයතනය සැහිමකට පත් කිරීමට සමත් විය යුතුය.

- (අ) 4P කටයුතු වල නිරත වී සිටින ගොවීන්
- (ආ) 4P ආකෘතියකට අනුපූරකව අගයදාමය ඔස්සේ ජනනය කරන සේවාවන් සඳහා ඇති ඉල්ලුම කෙරෙහි ප්‍රතිචාර දක්වන තරුණ තරුණියන් ඔවුන් සතුව 4P ක්‍රියාකාරීන්ද ඇතුළත් වන පරිදි සැකසූ විස්තරාත්මක ව්‍යාපාර සැලැස්මක් සහ විකුණුම් සැලැස්මක් තිබිය යුතුය.

8. 4P ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ

4P ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ පහත වගුවේ දැක්වේ.

ලක්ෂණය	4P - ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	4P - කාලීන ණය යෝජනා ක්‍රමය	තරුණ ණය යෝජනා ක්‍රමය
උපරිම ණය සීමාව	4P යටතේ ගිවිසුම්ගත ගොවීන් සඳහා රු. 300,000/- ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් වල සාමාජිකයන්ගේ සමුච්චිත ණය සීමාව හෝ සංවිධානයේ ණය සීමාව රුපියල් මිලියන 25 නොඉක්මවිය යුතුය.	4P යටතේ ගිවිසුම්ගත ගොවීන් සඳහා රු. 300,000/- ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් වල සාමාජිකයන්ගේ සමුච්චිත ණය හෝ සංවිධානයේ ණය සීමාව රුපියල් මිලියන 25 නොඉක්මවිය යුතුය.	රුපියල් මිලියන 2
සුදුසුකම්ලත් උපණයකරුවන් සහ උපණය ක්‍රියාකාරකම්	ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් ගොවි උපකරණ මිලදී ගැනීමට සහ ගොවිපල යටිතල පහසුකම් සංවර්ධනය ආදිය සඳහා	ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් බීජ පැළ, පොහොර, ට්‍රැක්ටර් කුලියට ගැනීම, අස්වනු නෙලීම, ජල ලිං පුනරුත්තාපනය කිරීම ආදිය සඳහා කාරක ප්‍රාග්ධනය ලෙස භාවිත කිරීමට	තරුණ ව්‍යවසායකයන් සහ / හෝ තරුණ ව්‍යවසායක කණ්ඩායම් 4P වටිනාකම් දාමය හරහා ඇති වන සේවාවන්හි ඉල්ලුම සපුරාලීම සඳහා යන්ත්‍රෝපකරණ, ගොවි උපකරණ සහ කාරක ප්‍රාග්ධනය මිලදී ගැනීම සඳහා
උපණයකරුවන් විසින් සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතු පොලී අනුපාතය	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%
සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු පොලී අනුපාතිකය	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%
සහන කාලය	ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.	සහන කාලයක් නොමැත	ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.
ආපසු ගෙවීමේ කාලය	මාස 36 ක් නොඉක්මවිය යුතුය.	හෝග වගා වල අස්වනු කාලය හා ගොවීන්ගේ මුදල් ප්‍රවාහය මත පදනම්ව මාස 6 සිට මාස 12 අතර කාලසීමාවක් ගත විය හැකිය.	මාස 60 ක් නොඉක්මවිය යුතුය
සුරැකුම්	සමාගම සහ ගොවියා අතර ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම හෝ පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු හෝ ගොවි කණ්ඩායම් සඳහා වන ආයතනික ඇපයක්	සමාගම සහ ගොවියා අතර ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම හෝ පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු හෝ ගොවි කණ්ඩායම් සඳහා වන ආයතනික ඇපයක්	සමාගම සහ ප්‍රතිලාභියා / ලාභීන් අතර සේවා ගිවිසුමක් මෙම ණය සඳහා ආදේශක සුරැකුමක් වන අතර ණය ලබා දීම සඳහා ඇපකර වර්ගය තීරණය කිරීමේ හැකියාව සහභාගිත්ව මූල්‍ය ආයතනය සතුවේ.

9. ණය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

(අ) 4P ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පහත 9 කොටසේ (ආ) සහ (ඇ) හි සඳහන් පරිදි සහ මෙහෙයුම් උපදෙස්හි ඇමුණුම I (අ) සහ ඇමුණුම I (ආ) හි දක්වා ඇති ණය ලියාපදිංචි කිරීමේ ආකෘතිය අනුව සහභාගිත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.

(ආ) තනි පුද්ගල ණය ගැනුම්කරුවන් සහ ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් වල ගැනුම්කරුවන් යන දෙවර්ගයේම, සෑම අයදුම්කරුවකු වෙනුවෙන්ම, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින්, නිවැරදිව වෙන් වෙන් වශයෙන් සම්පූර්ණ කරන ලද මෙහෙයුම් උපදෙස්හි ඇමුණුම I (අ) රඳවා ගෙන, ඇමුණුම I (ආ) ආකෘතිය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.

(ඇ) ගැනුම්කරුවා ගොවි සංවිධානයක හෝ නිෂ්පාදන සංවිධානයක හෝ ගොවි කණ්ඩායමක සාමාජිකයෙකු නම් ඒ සෑම ගොවි සංවිධානයක්, නිෂ්පාදන සංවිධානයක් හෝ ගොවි කණ්ඩායමක් සඳහා වෙන් වෙන් වශයෙන් සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඇමුණුම I (ආ) එවිය යුතුය.

(ඈ) සුදුසු පසුබිම් ඇගයුමකින් පසුව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව හෝ කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කරනු ලබයි.

10. ලේඛණ වල භාරකාරත්වය

ණය යෝජනා ක්‍රමයේ නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභී අයදුම්පත්‍රය (ඇමුණුම I (ආ)) සහභාගීත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය / ශාඛා විසින් රඳවා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ඉල්ලුම් කළ විට එහි පිටපතක් ඉදිරිපත් කල යුතුය. ණය මුදා හැරීම සඳහා අදාළ වන වෙනත් ලියකියවිලි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ අභිමතය පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙහි හෝ ශාඛාවෙහි රඳවා තබා ගත හැකිය.

11. ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය

මෙම මෙහෙයුම් උපදෙස් වල නියමයන් සහ කොන්දේසි වලට යටත්ව මුදා හරින ලද සියලුම උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියයට සියයක ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ඇත.

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කර දින 90 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය මුදල මුදා හැරිය යුතුය. නියම කරන ලද කාලය ඇතුළත ණය මුදල් මුදා හැරීම කල නොහැකි වුවහොත්, ලියාපදිංචි දින සිට දින 90 ක් ඇතුළත ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සාධාරණ හේතූන් ඉදිරිපත් කල යුතුය. ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හෝ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම සාධාරණ හේතූන් සලකා බලා ලියාපදිංචි ප්‍රතිලාභීන් වෙනුවෙන් සුදුසු තීරණ ගත යුතුය. දින 90 ඇතුළත මුදා හැරීමට නොහැකි වූ හෝ සාධාරණ හේතූන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ලියාපදිංචි ණය මුදල් දින 90 ගෙවී දින 14 ක් ඇතුළත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ඇත.

(ආ) උප ණය මුදල මුදා හල පසුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් ප්‍රතිපූරණය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය. සෑම ප්‍රතිමූල්‍ය අයදුම්පතක්ම පහත සඳහන් ලේඛන සමඟ ඉදිරිපත් කල යුතුය.

- (අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත - ඇමුණුම II
- (ආ) ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ ප්‍රකාශය - ඇමුණුම III
- (ඇ) ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව - ඇමුණුම IV
- (ඈ) භාරදීමේ ලිපිය - ඇමුණුම V
- (ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම - ඇමුණුම VI
- (ඊ) ණය මුදාහැරීමේ ලිපිය - ඇමුණුම VIII

(ඇ) ප්‍රතිමූල්‍ය අයදුම්පතට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා එම අයදුම්පත් ලැබීමෙන් දින 30 ක් ඇතුළත, අයදුම්පත් ලැබෙන පිළිවෙලට පවතින අරමුදල් මත පදනම්ව ප්‍රතිමූල්‍ය මුදාහරිනු ඇත.

(ඈ) ණය මුදා හල දිනයේ සිට දින 30 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිමූල්‍ය අයදුම්පත ඉදිරිපත් කල යුතුය.

(ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසන ලද ප්‍රතිමූල්‍ය ආපසු ගෙවීමේ සැලැස්මට අනුව, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රතිමූල්‍ය ණය සඳහා ප්‍රාග්ධනය සහ පොලිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.

12. ණය ආපසු අය කර ගැනීම

සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙන ප්‍රතිමූල්‍ය සඳහා වන ප්‍රාග්ධනය සහ පොලිය අර්ධ වාර්ෂිකව අය කර ගනු ලැබේ. එනම්, සෑම වසරකම ජූනි 30 දින සහ දෙසැම්බර් 31 දින වේ. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය කාණ්ඩය අනුව ආපසු ගෙවීම් කල යුතුය.

- 4P ප්‍රාග්ධන ණය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 36 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.
- 4P කාලීන ණය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 12 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.
- කුරුණු ණය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 60 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

13. වාර්තා කිරීම

සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේ වගකීම්, ණය මුදා හැරීම් සහ ප්‍රතිමූල්‍ය ණය පිළිබඳ විස්තර මිලඟ මාසයේ 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇමුණුම VII ට අනුකූලව යොමු කල යුතු අතර එහි පිටපතක් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙතද යොමු කල යුතුය. ඇමුණුම IX හි පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ත්‍රෛමාසිකව, මුදා හල උප ණය වල අක්‍රමික ණය වාර්තා කල යුතුය.

14. ගිණුම් විගණනය

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 4P ණය යෝජනා ක්‍රමයන්හි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලබන අතර එවැනි මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරනු ඇත. IFAD හි අවශ්‍යතාවය පරිදි මෙම ණය යෝජනා ක්‍රමයෙහි මූල්‍ය ප්‍රකාශන සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් විගණනය කරවා ගැනීම අවශ්‍ය ය.

- 4P ණය යෝජනා ක්‍රමයන්හි නියමයන් හා කොන්දේසි අවශ්‍ය වූ විටදී වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

මෙයට විශ්වාසී,
 ඩී. ඩී. එස්. දයාවංශ මිය
 අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම I(අ) : තනි පුද්ගල ප්‍රතිලාභී අයදුම්පත

සහභාගීත්ව මූල්‍ය ආයතනය (ස.මු.ආ.) :

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිලාභී ලියාපදිංචි අංකය:-

**තනි පුද්ගල අයදුම්කරුවන් සඳහා වන ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත -
 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන**

..... ණය යෝජනා ක්‍රමය

ස.මු.ආ. නම :- දිස්ත්‍රික්කය:-

ස.මු.ආ. ශාඛාවේ ලිපිනය :-

- 1) ව්‍යාපෘතිය / සහභාගීත්ව සමාගමේ නම :-
- 2) දුරකථන අංකය / ෆැක්ස් අංකය:-
- 3) අයදුම්කරුගේ / කරුවන්ගේ තත්වය:- තනි පුද්ගල සාමාජික කණ්ඩායම්
- 4) කණ්ඩායම් සාමාජිකයෙක් නම්, කණ්ඩායමේ නම :-
 කණ්ඩායම් ලියාපදිංචි අංකය :-
- 5) අයදුම්කරුගේ / කරුවන්ගේ නම සහ ලිපිනය:-

නම	ලිපිනය	ජා.හැ.අංකය	ස්ත්‍රී / පුරුෂ භාවය

6) ණය මුදල ලබා ගැනීමේ අරමුණ:-

7) අයදුම්කරු SAPP යටතේ පෙර ලබා ගත් හෝ දැනට ක්‍රියාත්මක ණය (අවශ්‍යනම් කරුණාකර අමතර පේළි ඇතුළත් කර ගන්න).

ණය යෝජනා ක්‍රමය	අරමුණ	ණය මුදල (රු.)	වෙනත් කරුණු
4P ප්‍රාග්ධන			
4P කාලීන			
කුරුණු ණය යෝජනා ක්‍රමය			

8) ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ සම්පූර්ණ ලිපිනය සහ පිහිටීම:-

9) ව්‍යාපාර / කුඩා ව්‍යවසාය වර්ගය :-

10) මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අරමුදල් ලබා ගන්නා ව්‍යාපාරය / කුඩා ව්‍යවසාය පිළිබඳ කෙටි විස්තරයක්:

11) ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය: රු.

12) ස.මු.ආ. විසින් නිර්දේශිත / අනුමත කරන ලද ණය මුදල: රු.

.....
 ප්‍රතිලාභියාගේ නම සහ අත්සන

.....
 බලලත් නිලධාරියාගේ අත්සන සහ
 නිල මුද්‍රාව

දිනය :

ඇමුණුම I (ආ): 4P ණය යෝජනා ක්‍රම -
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

උප ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම
(ණය යෝජනා ක්‍රමයේ නම)

අයදුම්පත් අංකය :

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුව

හරහා : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන - ව්‍යාපෘති කළමනාකරණ ඒකකය

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :

බැංකු ශාඛාවේ නම :

#	අයදුම්කරුගේ නම	අයදුම්කරුගේ ලිපිනය සහ දු.අ.	ස්ත්‍රී / පුරුෂ භාවය	ණය අයදුම්කරුගේ තත්වය (පුද්ගලික / කණ්ඩායම් සාමාජික)	ජාතික හැඳුනුම්පත් අංකය	කණ්ඩායමේ නම සහ ලියාපදිංචි අංකය (කණ්ඩායම් සමාජකයින් සඳහා)	ණය තොරතුරු			ශ්‍රී ලංකා මහ බැංකු ලියාපදිංචි අංකය *
							ව්‍යාපෘතියේ නම	අරමුණ	ණය මුදලේ ප්‍රමාණය	

ඉහතින් විස්තර කරන ලද ව්‍යාපෘතිය මම විසින් / බැංකුවේ ණය නිලධාරියා විසින් පරීක්ෂා කල බවත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන යටතේ මූල්‍යනය කිරීමට සුදුසු බවත් මෙයින් සහතික කරමි.

.....
(බලලත් නිලධාරියාගේ නම, අත්සන සහ නිල මුද්‍රාව)

.....
දිනය

* ශ්‍රී ලංකා මහ බැංකුවේ භාවිතයට පමණි.

ඇමුණුම II: ප්‍රතිමූල්‍ය අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය.:

(මෙහෙයුම් උපදෙස් අංක : අනුව)

ලිපිනය :

දිනය :

ප්‍රතිමූල්‍ය ලබා ගැනීම සඳහා අයදුම්පත

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන

..... ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත,

අප, වන අප (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම) වන අප බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ සංවර්ධන බැංකුවක් / බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් / ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් සහ ව්‍යවස්ථාවේ දැනට පවතින ආයතනයක් ලෙස ඉහත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රු. ණය මුදල මෙයින් අයදුම් කරමු.

- මෙම අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ මෙහෙයුම් උපදෙස් අංක හි සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) සහ ශ්‍රී ලංකා මහ බැංකුව 2018 දින එළඹුණු 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයේ උප ණය ගිවිසුම යටතේ දක්වා ඇති නියමයන් හා කොන්දේසි වලට යටත්ව මෙම අයදුම්පත ඉදිරිපත් කරමු.
- ඉහත කී මෙහෙයුම් උපදෙස් වලට අනුකූලව ඉහත ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අප විසින් ප්‍රදානය කරන ලද ණය ප්‍රකාශනයෙහි අනුපිටපතක් මේ සමඟ එවා ඇත. මෙම ප්‍රකාශනයෙහි සඳහන් ණය කිසිවක් ප්‍රතිමූල්‍ය සඳහා මීට පෙර ඉදිරිපත් කරන ලද කිසිම ප්‍රකාශනයක සඳහන් නොවන බවට සහතික කරමු.
- අ) ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ව්‍යාපෘති සඳහා සුදුසුකම් ලත් උපණය අයදුම්කරුවන්ට තුන්වන ඡේදයේ සඳහන් පරිදි ණය ප්‍රදානය කල ඇති බවත්,
ආ) එම ණය අදාල උපණය අයදුම්කරුවන්ට ණය ලබා ගැනීමේ බලයට යටත්ව ණය ලබා දී ඇති බවත්.
ඇ) ඇපකරුවන් සම්බන්ධව සලකන විට ණය ආපසු ගෙවීම සම්බන්ධව ඇපවන පුද්ගලයන් එවැනි ඇපවීමක් ලබා දීම සඳහා බලයලත් තැනැත්තෙකු ද යන්න බවත් අප විසින් සහතික වන බව දන්වා සිටිමු.

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ බලලත්

නිලධාරියාගේ

අත්සන, නම සහ තනතුර

කළමනාකරු, ප්‍රතිමූල්‍ය ඒකකය

ඇමුණුම III: ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-

**..... ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදා හැරීමේ ප්‍රකාශනය
(කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන)**

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වෙතින් : ප්‍රතිමූල්‍ය ඒකකය:

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම : ශාඛාව: දිස්ත්‍රික්කය:

ලියාපදිංචි අංකය	ණය ඉල්ලුම්කරුගේ නම සහ ලිපිනය	ජා.හැ.අංකය	ණය වර්ගය	ණය ලබාගැනීමේ අරමුණ *	උපණය මුදල		මුදා හැරීමේ දිනය	ප්‍රතිමූල්‍ය සඳහා මුදාහරින ලද මුදල		සහන කාලය	ණය ආපසු ගෙවීමේ සැලැස්ම				
					ණය චක්‍රය **	ණය මුදල රු.		වාරික ගණන	මුදල රු.		වාරික		පළමු වාරිකය ගෙවිය යුතු දිනය	අවසන් වාරිකය ගෙවිය යුතු දිනය	
											වාරික ගණන	වාරිකයක වටිනාකම			
මුළු මුදල															

ශ්‍රී ලංකා මහ බැංකුව හා සහභාගීත්ව මූල්‍ය ආයතන අතර වූ උප ණය ගිවිසුමට එකඟ වූ පරිදි, ඉහත දෙන ලද ණය ආපසු ගෙවීමේ සැලැස්මෙහි දක්වා ඇති පරිදි මෙම ණය මුදල අර්ධ වාර්ෂික වාරිකයන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පියවන බවට අප විසින් පොරොන්දු වෙමු.

දිනය :

.....
බලලත් නිලධාරියාගේ අත්සන

* ව්‍යාපෘතියේ අරමුණ සමඟ 4P හවුල්කාරීත්වයේ නම සඳහන් කරන්න.

** පළමු ණය මුදල, දෙවන ණය මුදල, තෙවන ණය මුදල ලෙස සඳහන් කරන්න

ඇමුණුම IV: ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-

(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)

දිනය :

ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

රු. (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප විසින් පහත අත්සන් කළ මුළු ණය මුදල රු. වාර්ෂික පොලී අනුපාතිකය යටතේ අදාළ පොලී මුදල ද සමඟ මෙහි සඳහන් දිනට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉල්ලන පියවීම සිදු කරන බවට කොළඹ දී මෙයින් පොරොන්දු වෙමු.

.....
සඳහා (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය
ප්‍රධාන කාර්යාලය

(රබර් මුද්‍රාව)

1.
 2.
- බලලත් නිලධාරීන්ගේ අත්සන්

සාක්ෂි:

1.
2.

ඇමුණුම V: භාරදීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-
(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)
දිනය :

භාරදීමේ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත,
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රමයෙහි ඔබගේ දිනැති මෙහෙයුම් උපදෙස් අංක ට අදාළව අප විසින් සිදු කරන ලද ණය හා සම්බන්ධ කටයුතු සඳහා අප වෙත ලබා දීමට එකඟ වූ ණය ප්‍රමාණය වන රුපියල් (රු.) මුදල අපගේ පොරොන්දු නෝට්ටුවේ සඳහන් රුපියල් (රු.) ගෙවිය යුතු මුදල හා ඉල්ලුම් කරන ලද පොලී මුදලද සමඟ ඔබ වෙත මෙයින් එවනු ලැබේ.
ඉහත කී පොරොන්දු නෝට්ටුව ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකෙන බැවින්, එය අගරු කිරීමට දැනුම්දීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.

.....
වෙනුවට (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය, ප්‍රධාන කාර්යාලය

- 1.
 - 2.
- (බලලත් නිලධාරීන්ගේ අත්සන්)

ඇමුණුම VI: ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-
(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)
දිනය :

මුදල් නීති පනතේ 88 A වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ඇප වන බවට දෙනු ලබන ප්‍රතිඥාව

..... (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප, මුදල් නීති පනතේ 88 A ප්‍රකාරව ප්‍රතිඥා මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අය විය යුතු ණය කුමක්ද යන්න ආකෘතියේ සඳහන් පරිදි සුරැකුමක් ලෙස තවදුරටත් සුරැකුම්පත් ලෙස පියවීමට ඇති රු. (රු.) සමඟ 3% වාර්ෂික අනුපාතිකය යටතේ පොලියද සමඟ ගෙවන බවට මෙයින් ප්‍රකාශ කරමු.

ආකෘතිය

ණය මුදල (රු.)	ණය අයදුම්කරුගේ නම හා ලිපිනය	දිනය	නොනාරිස්

.....
සහභාගීත්ව මූල්‍ය ආයතනයේ බලලත් නිලධාරියාගේ
අත්සන, නම සහ තනතුර
කළමනාකරු, ප්‍රතිමූල්‍ය ඒකකය

* බලපත්‍රලාභී වාණිජ බැංකු / බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා පමණි.

ඇමුණුම VII - 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රගති වාර්තාව -

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :

මාසය සහ වර්ෂය :

ණය යෝජනා ක්‍රමය :

4P ව්‍යාපෘතියේ නම	ලියාපදිංචි කල / මුදා හරින ලද ණය තත්ත්වය*	ප්‍රතිලාභීන් / උපණය අයදුම්කරුවන් ගණන			මුළු මුදල රු.
		පුරුෂ	ස්ත්‍රී	මුළු ගණන	

දිනය :

තනතුර සහ අත්සන :

* කරුණාකර ලියාපදිංචි සහ නිදහස් කල ණය පිළිබඳ විස්තරයක් වෙන්ව වාර්තා කරන්න.

ඇමුණුම VIII: ණය මුදා හැරීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-

(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ කේතය :

ශාඛාවේ නම :

ශාඛා කේතය :

ලියාපදිංචි අංකය :

දිනය :

ණය මුදාහැරීම් :

--	--	--	--	--	--	--	--

යෝජනා ක්‍රමය යටතේ ණය මුදා හැරීමේ ප්‍රකාශය

විමසීම් අංකය :

1. ණය අයදුම්කරුගේ විස්තර
 - 1.1 නම :
 - 1.2 ලිපිනය :
2. ණය පිළිබඳ විස්තර
 - 2.1 ණය ලබා ගැනීමේ අරමුණ :
 - 2.2 උප-ව්‍යාපෘතියේ පිහිටීම :
 - 2.3 අනුමත වූ මුළු ණය මුදල : ආරම්භයේදී රු.
ඉහළ ගිය පිරිවැය සැලකිල්ලට ගෙන වැඩි කල ණය මුදල ආරම්භයේදී රු.
මුළු මුදල : රු.
 - 2.4 ණය අනුමත වූ මුළු දිනය :
 - ණය වැඩිවීම් අනුමත වූ දිනය :
 - 2.5 ඉල්ලුම් කළ ප්‍රතිමූල්‍ය සඳහා ණය ආපසු ගෙවීමේ සැලැස්ම

දිනය

වටිනාකම රු.

2.6 පොලී අනුපාතිකය :

3. ණය මුදලේ තත්ත්වය :

3.1 පෙර නිකුත් කල මුදල : රු.

සහ මහ බැංකුවෙන් ප්‍රතිපූරණය කරන ලද මුදල

3.2 අපේක්ෂිත ප්‍රතිමූල්‍ය සඳහා දැන් නිකුත් කල හැකි මුළු මුදල : රු.

ඉහත ඉදිරිපත් කර ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මම සහතික කරමි.

දිනය

ශාඛා කළමනාකරුගේ අත්සන

ශාඛා කළමනාකරුගේ නම :

වාරිකය පළමු, දෙවන හෝ වෙනත් වාරික ඇත්නම්, කරුණාකර අදාල කොටුව තුළ කතිර ලකුණ යොදා සඳහන් කරන්න.

ඇමුණුම IX : අක්‍රමික ණය තත්ත්වය

4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමය

- සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :
- දිනට ප්‍රගතිය :

(මුදල රු. .000)

දිස්ත්‍රික්කය දිනට ඇති මුළු ගිණ මුදල		විශේෂිත ණය		අවප්‍රමාණික ණය		අධිමාණ ණය		බොල් ණය		මුළු අක්‍රමික ණය	අක්‍රමික ණය* (%)	අක්‍රමික ණය** (%)	අක්‍රමික ණය*** (%)	
	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල					

*ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාල ණය යෝජනා ක්‍රමයේ අක්‍රමික ණය ප්‍රමාණය එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන ලද මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

**ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාල ණය යෝජනා ක්‍රමයේ අක්‍රමික ණය ප්‍රමාණය බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

***බැංකුවේ අක්‍රමික ණය ප්‍රමාණය එම බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

- බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණය (රු.මිලි.) :
- බැංකුවේ මුළු අක්‍රමික ණය ප්‍රමාණය (රු.මිලි.) :

බලලත් නිලධාරියාගේ නම සහ තනතුර

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/RF/2018/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

තැ.පෙ. 590

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01

2018 අප්‍රේල් 10

සියලු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත,

කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන වකුය ප්‍රාග්ධන, වකුය කාලීන සහ වකුය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්

1. හැඳින්වීම

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් අරමුදල් සපයන ලද විසළි කලාපීය ජීවනෝපායයන් සඳහා සහාය වීමේ සහ හවුල් වීමේ වැඩසටහන - වකුය අරමුදල (DZLiSPP - RF), කුඩා වැවිලි ව්‍යවසාය සංවර්ධන වැඩසටහන (SPEnDP) සහ ජාතික කෘෂිව්‍යාපාර සංවර්ධන වැඩසටහනෙහි (NADeP) අරමුදල් යොදා ගනිමින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි එකඟත්වය ඇතිව, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ඒකාබද්ධ වකුය අරමුදලක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවශ්‍ය කටයුතු පිළියෙල කර ඇත. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර

අරමුදල මගින් අරමුදල් සපයන ලද සහ දැනටමත් අරමුදල් සපයනු ලබන ණය යෝජනා ක්‍රම යටතේ ප්‍රතිලාභ ලත් ප්‍රතිලාභීන් සියලු දෙනාගේ ණය අවශ්‍යතා සඳහා ඒකාබද්ධ වක්‍රීය අරමුදල භාවිත කල හැකි වේ. SAPP වැඩසටහනේ 2 වැනි සංරචකය, එනම් ග්‍රාමීය මූල්‍ය වෙත ප්‍රවේශ වීම (Access to Rural Finance) සහ උප සංරචක 2.1, එනම් රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදන හවුල්කාරීත්වයන් (4P), මූල්‍යනය කිරීම යටතේ, වක්‍රීය ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රම යන ණය යෝජනා ක්‍රම 3 ක් ඒකාබද්ධ වක්‍රීය අරමුදල යටතේ හඳුන්වා දී ඇත. වක්‍රීය ණය යෝජනා ක්‍රමයේ ණය සංරචකය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මෙහි වැඩසටහන් නියමු නියෝජිතයන්ගෙන් වනු ඇත. SAPP හි සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස හඳුන්වන ප්‍රමිතිගත හා තෝරාගත් බලපත්‍රලාභී වාණිජ හා බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා වක්‍රීය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා රජය විසින් ඒකාබද්ධ වක්‍රීය අරමුදල සඳහා ඇමෙරිකානු ජනපද ඩොලර් දහඅට මිලියන පන්සිය දහසක් (ඇ.ජ.ඩො. 18,500,000) ක් වෙන් කර ඇත.

2. වක්‍රීය ණය යෝජනා ක්‍රමයෙහි අරමුණු

ණය යෝජනා ක්‍රමයන්හි මූලික අරමුණ වනුයේ කෘෂි නිෂ්පාදන වල නිෂ්පාදනය, ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ එකතු කල අගය වර්ධනය කිරීමයි.

- වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි අනෙකුත් අරමුණු පහත පරිදි වේ;
- (අ) ණය මුදලට අදාළව ගොවියාට දැරීමට සිදු වන, ගනුදෙනු පිරිවැය අවම කිරීම.
- (ආ) ගොවියාගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම.
- (ඇ) ග්‍රාමීය ගොවීන්ගේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් විධිමත් මූල්‍ය අංශයට රැගෙන ඒම.
- (ඈ) ග්‍රාමීය ගොවීන් අතර අගයදාම අලෙවිකරණය සහ සම්බන්ධතා වර්ධනය කිරීම.
- (ඉ) ග්‍රාමීය ගොවීන් සඳහා නවීන වගා ක්‍රමවේදයන් හඳුන්වා දීම.
- (ඊ) කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කිරීම සහ රටේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට දායක වීම සඳහා ගොවීන් දිරිමත් කිරීම.
- (උ) 4P ව්‍යාපෘති තුළ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම.
- (ඌ) ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් විවිධාංගීකරණය තුළින් ග්‍රාමීය ජනතාවගේ අනාරක්ෂිතභාවය අවම කිරීම.
- (එ) ගොවීන් අතර ඉතුරුම් පුරුදු සහ සකසුරුවම් භාවය ඇති කිරීම.
- (ඵ) කෘෂිකාර්මික නිෂ්පාදන සහ අගය එකතු කිරීම ඉහළ නැංවීම තුළින් කුටුම්භ ආදායම ඉහළ නැංවීම හරහා ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම.

3. මෙහෙයුම් ප්‍රදේශ

මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.

4. සුදුසුකම් ලබන ක්‍රියාකාරකම්

- (අ) 4P ණය යෝජනා ක්‍රම යටතේ ගිවිසුම්ගත ගොවීන් විසින් නැවත ලබා ගන්නා කාලීන / ප්‍රාග්ධන ණය.
- (ආ) මූලික මට්ටමේ ආයතන (Grass Root Institutions) තේ කර්මාන්තශාලා, තේ පැල තවාන්, ගොවිපළ කළමනාකරුවන් ආදීන් ද ඇතුළත් ගොවි කණ්ඩායම් මෙන්ම කාන්තාවන්, තරුණ තරුණියන්, ගොවි සංවිධාන, නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් ඇතුළත් NADeP, SPENd, DZLiSPP, SAPP යන වැඩසටහන් යටතේ ඉලක්කගත සුළු පරිමාණ ගොවියන් / ව්‍යවසායකයන් සහ කෘෂි, මත්ස්‍ය, පශු සම්පත්, වෙළඳ සහ සේවා, කුඩා ව්‍යාපාර හා අනෙකුත් අංශ සඳහා ආදායම් උත්පාදන ණය.

5. උප-ණය වර්ග

ණය සඳහා ණය ප්‍රතිපාදන ලබාදෙන උප ණය වර්ග පහත පරිදි වේ.

- (අ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා කාලීන ණය
- (ආ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන් සහ ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා ප්‍රාග්ධන ණය
- (ඇ) වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය

6. සහභාගීත්ව මූල්‍ය ආයතන වල කාර්යයභාරය හා වගකීම්

වක්‍රීය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම අවශ්‍ය වේ. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් පහත දැක්වෙන කාර්යය භාරයන් සහ වගකීම් ඉටු කළ යුතුය.

- (අ) වක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යය මණ්ඩලය වෙන් කර ඇති බවට සහතික වීම.
- (ආ) ණය ලබා දීම සහ අයකර ගැනීම පිළිබඳ පූර්ණ වගකීම භාර ගැනීම.
- (ඇ) සහභාගීත්ව මූල්‍ය ආයතනයන්හි ඕනෑම ශාඛාවක්, කවර හෝ අවස්ථාවකදී, 4P ණය යෝජනා ක්‍රම යටතේ පහත 8 වගන්තියෙහි දැක්වෙන පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් යටතේ අවසන් ණය ගැතියන් වෙත ණය ලබා නොදෙන බවට සහතික විය යුතුය.
- (ඈ) අලෙවිකරණ කොන්දේසි වලට අනුව සෑම උප ව්‍යාපෘතියක්ම ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ශක්‍යතාවයෙන් යුතු බවට තෘප්තිමත් විය යුතුය.
- (ඉ) ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන පවත්වා ගැනීම.
 - සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් උප ණය ඇගයීම්, අනුමැතීන්, ණය මුදා හැරීම් හා ණය ආපසු අයකර ගැනීම් සඳහා අදාළ ගිණුම් සහ වාර්තා පවත්වාගෙන යා යුතුය.

- ණය මුදල් භාවිතය සහ ප්‍රතිමූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ගිණුම් පවත්වාගෙන යා යුතුය.
- සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සහ IFAD ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත විමර්ශනය හා සමාලෝචනය සඳහා ගිණුම් හා මූල්‍ය වාර්තා ලබා දිය යුතුය. තවද, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත එම ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කල යුතුයි.

(ඊ) මෙහෙයුම් උපදෙස්හි සඳහන් ලියාපදිංචි ක්‍රියාවලිය හා ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය අනුගමනය කල යුතුය.

7. සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්

පහත සඳහන් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් විසින්, තමන් ක්‍රියාත්මක කරනු ලබන යෝජිත ව්‍යාපෘතිය ධනාත්මක මුදල් ප්‍රවාහයක් ජනිත කරන බවට සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවකින් යුතු බවට සහභාගිත්ව මූල්‍ය ආයතනය සැනිමකට පත් කිරීමට සමත් විය යුතුය.

- (අ) පෞද්ගලික ආයතන හරහා 4P ණය යෝජනා ක්‍රම සමඟ දැනටමත් සම්බන්ධ වී සිටින 4P ගොවීන් සහ තරුණ තරුණියන්
- (ආ) IFAD අරමුදල් වලින් ප්‍රතිලාභ ලබන සහ ව්‍යාපෘති ප්‍රදේශයේ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන තනි පුද්ගලයින් / පුද්ගල කණ්ඩායම්
- (ඇ) ආදායම් උත්පාදන ක්‍රියාවලීන් සමඟ සම්බන්ධ වී සිටින කාන්තාවන්, තරුණ තරුණියන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන, ගොවි කණ්ඩායම් සහ ගොවි කළමනාකරුවන්
- (ඈ) කුඩා වැවිලි තේ තවාන්, තේ කර්මාන්තශාලා, මූලික මට්ටමේ ආයතන සහ රබර් කර්මාන්තශාලා

8. වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ

වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.

ලක්ෂණය	වක්‍රීය - ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය - කාලීන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය
උපරිම ණය සීමාව	4P ණය යෝජනා ක්‍රම යටතේ නැවත ණය ලබා ගන්නා ගිවිසුම්ගත ගොවීන් සඳහා රු. 300,000/-	රු. 300,000/-	<ul style="list-style-type: none"> ■ තනි පුද්ගල උප ණයකරුවන් සඳහා රු. 300,000/- ■ කණ්ඩායම් ණය / කණ්ඩායම්ගත උපණයකරුවන් සඳහා රු. මිලියන 25
සුදුසුකම්ලත් උපණයකරුවන් සහ උප ණය ක්‍රියාකාරකම්	ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් ගොවි උපකරණ මිලදී ගැනීමට සහ ගොවිපල යටිතල පහසුකම් සංවර්ධනය ආදිය සඳහා	ගොවීන්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් බීජ පැළ, පොහොර, ප්‍රැක්ටර් කුලියට ගැනීම, අස්වනු තෙලීම, ජල ලිං පුනරුත්ථාපනය කිරීම ආදිය සඳහා කාරක ප්‍රාග්ධනය ලෙස භාවිත කිරීම සඳහා	මූලික මට්ටමේ ආයතන (Grass Root Institutions) තේ කර්මාන්තශාලා, තේ පැල තවාන්, ගොවිපළ කළමණාකරුවන් ඇතුළත් ගොවි කණ්ඩායම් කාන්තාවන්, තරුණ තරුණියන්, ගොවි සංවිධාන, නිෂ්පාදන සංවිධාන ඇතුළත් NADeP, SPEnDP, DZLiSPP, SAPP යන වැඩසටහන් යටතේ ඉලක්කගත සුළු පරිමාණ ගොවියන් / ව්‍යවසායකයින්
උපණයකරුවන් විසින් සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතු පොලී අනුපාතය	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%
සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු පොලී අනුපාතිකය	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%
සහන කාලය	ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.	සහන කාලයක් නොමැත	ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.
ආපසු ගෙවීමේ කාලය	මාස 36 ක් නොඉක්මවිය යුතුය.	භෝග වගා වල අස්වනු කාලය හා ගොවීන්ගේ මුදල් ප්‍රවාහය මත පදනම්ව මාස 6 සිට මාස 12 අතර කාලසීමාවක් ගත විය හැකිය.	මාස 36 ක් නොඉක්මවිය යුතුය
සුරැකුම්	සමාගම සහ ගොවියා අතර ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම හෝ පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු හෝ ගොවි කණ්ඩායම් සඳහා වන ආයතනික ඇපයක්	සමාගම සහ ගොවියා අතර ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම හෝ පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු හෝ ගොවි කණ්ඩායම් සඳහා වන ආයතනික ඇපයක්	මවුනොවුන් අතර ඇප වන ගැනුම්කරුවන් දෙදෙනෙකුගේ ඇප හෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුගේ ඇප

9. ණය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

- (අ) වක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පිළිබඳ විස්තර, පහත 9 කොටසේ (ආ) සහ (ඇ) හි සඳහන් පරිදි සහ මෙහෙයුම් උපදෙස් හි ඇමුණුම I (අ) සහ I (ආ) දක්වා ඇති ණය ලියාපදිංචි කිරීමේ ආකෘතිය අනුව සහභාගිත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- (ආ) තනි පුද්ගල ණය ගැනුම්කරුවන් සහ ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් වල ගැනුම්කරුවන් යන දෙවර්ගයේම සෑම අයදුම්කරුවකු වෙනුවෙන්ම සහභාගිත්ව මූල්‍ය ආයතන විසින්, නිවැරදිව වෙන් වෙන් වශයෙන් සම්පූර්ණ කරන ලද මෙහෙයුම් උපදෙස් හි ඇමුණුම I (අ) රඳවා ගෙන, ඇමුණුම I (ආ) ආකෘතිය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- (ඇ) ගැනුම්කරුවා ගොවි සංවිධානයක හෝ නිෂ්පාදන සංවිධානයක හෝ ගොවි කණ්ඩායමක සාමාජිකයෙක් නම් සාමාජිකයාගේ ඇමුණුම I (ආ) ට අමතරව ඒ සෑම ගොවි සංවිධානයක්, නිෂ්පාදන සංවිධානයක්, ගොවි කණ්ඩායමක් සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ඇමුණුම I (ආ) එවිය යුතුය.
- (ඈ) සුදුසු පසුබිම් ඇගයුමකින් පසුව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව හෝ කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කරනු ලබයි.

10. ලේඛණ වල භාරකාරත්වය

ණය යෝජනා ක්‍රමයේ නිවැරදිව සම්පර්ණ කරන ලද ප්‍රතිලාභී අයදුම්පත්‍රය (ඇමුණුම I (ආ)), සහභාගිත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය / ශාඛා විසින් රඳවා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ඉල්ලුම් කළ විට එහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය. ණය මුදා හැරීම සඳහා අදාළ වන වෙනත් ලියකියවිලි සහභාගිත්ව මූල්‍ය ආයතනයේ අභිමතය පරිදි සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙහි හෝ ශාඛාවෙහි රඳවා තබා ගත හැකිය.

11. ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය

මෙම මෙහෙයුම් උපදෙස් වල නියමයන් සහ කොන්දේසි වලට යටත්ව මුදා හරින ලද සියලුම උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියයට සියයක ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ඇත.

- (අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කර දින 90 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ණය මුදල මුදා හැරිය යුතුය. නියම කරන ලද කාලය ඇතුළත ණය මුදල් මුදා හැරීම කළ නොහැකි වුවහොත්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සාධාරණ හේතූන් ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හෝ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම සාධාරණ හේතූන් සලකා බලා ලියාපදිංචි ප්‍රතිලාභීන් වෙනුවෙන් සුදුසු තීරණ ගත යුතුය. දින 90 ඇතුළත මුදා හැරීමට නොහැකි වූ හෝ සාධාරණ හේතූන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ලියාපදිංචි ණය මුදල් දින 90 ගෙවී දින 14 ක් ඇතුළත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ඇත.
- (ආ) උප ණය මුදල මුදා හල පසුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. සෑම ප්‍රතිමූල්‍ය අයදුම්පතක්ම පහත සඳහන් ලේඛන සමග ඉදිරිපත් කළ යුතුය.
 - (අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත - ඇමුණුම II
 - (ආ) ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ ප්‍රකාශය - ඇමුණුම III
 - (ඇ) ඉල්ලුම් පොරොන්දු තෝට්ටුව - ඇමුණුම IV
 - (ඈ) භාරදීමේ ලිපිය - ඇමුණුම V
 - (ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම - ඇමුණුම VI
 - (ඊ) මුදාහැරීමේ ලිපිය - ඇමුණුම VII
- (ඇ) ප්‍රතිමූල්‍ය අයදුම්පතට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා, එම අයදුම්පත් ලැබීමෙන් දින 30 ක් ඇතුළත අයදුම්පත් ලැබෙන පිළිවෙලට පවතින අරමුදල් මත පදනම්ව ප්‍රතිමූල්‍ය මුදාහරිනු ඇත.
- (ඈ) ණය මුදා හල දිනයේ සිට දින 30 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිමූල්‍ය අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
- (ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසන ලද ප්‍රතිමූල්‍ය ආපසු ගෙවීමේ සැලැස්මට අනුව, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රතිමූල්‍ය ණය සඳහා ප්‍රාග්ධනය සහ පොලිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.

12. ණය ආපසු අය කර ගැනීම

සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙන ප්‍රතිමූල්‍ය සඳහා වන ප්‍රාග්ධනය සහ පොලිය අර්ධ වාර්ෂිකව අය කර ගනු ලැබේ. එනම්, සෑම වසරකම ජුනි 30 දින සහ දෙසැම්බර් 31 දින වේ. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ණය කාණ්ඩය අනුව ආපසු ගෙවීම් කල යුතුය.

- ගිවිසුම්ගත ගොවීන් සඳහා වන ප්‍රාග්ධන ආයෝජන - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 36 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.
- යෙදවුම් (කාලීන) ණය යෝජනා ක්‍රමය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 12 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

- ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 36 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

13. වාර්තා කිරීම

සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේ වගකීම්, ණය මුදා හැරීම් සහ ප්‍රතිමූල්‍ය ණය පිළිබඳ විස්තර මිලඟ මාසයේ 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇමුණුම VIII ට අනුකූලව යොමු කළ යුතු අතර එහි පිටපතක් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙතද යොමු කළ යුතුය. ඇමුණුම IX හි පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ත්‍රෛමාසිකව, මුදා හල උප ණය වල අක්‍රමික ණය පිළිබඳව වාර්තා කළ යුතුය.

14. ගිණුම් විගණනය

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් චක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලබන අතර එවැනි මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරනු ඇත. IFAD හි අවශ්‍යතාවය පරිදි මෙම ණය යෝජනා ක්‍රමයෙහි මූල්‍ය ප්‍රකාශන, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් විගණනය කරවා ගැනීම අවශ්‍ය ය.

චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමයන්හි නියමයන් හා කොන්දේසි අවශ්‍ය වූ විටදී වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

මෙයට විශ්වාසී,

ඩී. ටී. එස් දයාවංශ මිය
අධ්‍යක්ෂ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම I (අ): තනි පුද්ගල ප්‍රතිලාභී අයදුම්පත

සහභාගීත්ව මූල්‍ය ආයතනය (ස.මු.ආ.):

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිලාභීන් ලියාපදිංචි අංකය:-

**තනි පුද්ගල අයදුම්කරුවන් සඳහා වන ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත
කුඩා පරමාණු කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන**

.....චක්‍රීය ණය යෝජනා ක්‍රමය

ශාඛාවේ නම :- දිස්ත්‍රික්කය:-

ශාඛාවේ ලිපිනය :-

1) ව්‍යාපෘතිය:-

2) අයදුම්කරුගේ / කරුවන්ගේ තත්ත්වය:-

අ) ආයතනයක / ගොවි සංවිධානයක / නිෂ්පාදන සංවිධානයක /
ගොවි කණ්ඩායමක අයදුම්කරුවකු

ආ) ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන / ගොවි කණ්ඩායම්

ඇ) ආදායම් උත්පාදන

3) සහභාගීත්ව ආයතනයේ / ගොවි සංවිධානයේ / නිෂ්පාදන සංවිධානයේ / ගොවි කණ්ඩායමේ නම:-

4) ආයතනයේ / ගොවි සංවිධානයේ / නිෂ්පාදන සංවිධානයේ / ගොවි කණ්ඩායමේ දුරකථන අංකය / ෆැක්ස් අංකය :-
.....

5) ආයතනයේ / ගොවි සංවිධානයේ / නිෂ්පාදන සංවිධානයේ / ගොවි කණ්ඩායමේ ලියාපදිංචිය

අ) තෙතික අධිකාරියේ නම :

ආ) අංකය :

6) අයදුම්කරුගේ / කරුවන්ගේ නම සහ ලිපිනය :-

නම*	ලිපිනය	දුරකථන අංකය	ජා.හැ.අංකය/ ලියාපදිංචි අංකය	ස්ත්‍රී / පුරුෂ භාවය
i.				
ii. (සම ණය අයදුම්කරුවන් සිටි නම්)				
iii. (සම ණය අයදුම්කරුවන් සිටි නම්)				

(ණය අයදුම්කරු ගොවි සංවිධානයක / නිෂ්පාදන සංවිධානයක / ගොවි කණ්ඩායමක නම් එම ආයතනයෙහි අදාල නිලධාරීන් දෙදෙනෙකුගේ විස්තර සහභාගීත්ව මූල්‍ය ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය)

- 7) ණය මුදල ලබාගැනීමේ අරමුණ:-
- 8) කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ පෙර ලබා ගත් හෝ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම (අවශ්‍ය නම් කරුණාකර අමතර පේළි ඇතුළත් කරන්න).

ණය යෝජනා ක්‍රමය	අරමුණ	ණය මුදල (රු.)	වෙනත් කරුණු
4P ප්‍රාග්ධන			
4P කාලීන			
ආදායම් උත්පාදන			

- 9) ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ සම්පූර්ණ ලිපිනය හා පිහිටීම:-
- 10) ව්‍යාපාර වර්ගය / කුඩා ව්‍යවසාය :-
- 11) මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අරමුදල් ලබා ගන්නා ව්‍යාපාරය / කුඩා ව්‍යවසාය පිළිබඳ කෙටි විස්තරයක්:
.....
.....
- 12) ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය: රු.
- 13) ස.මු.ආ. විසින් නිර්දේශිත / අනුමත කරන ලද ණය මුදල : රු.

ප්‍රතිලාභියාගේ නම සහ අත්සන
දිනය:-

බලලත් නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව

ඇමුණුම I (ආ): වක්‍රීය යෝජනා ක්‍රම -

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

උප ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම
(ණය යෝජනා ක්‍රමයේ නම)

අයදුම්පත් අංකය :

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

හරහා : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන - ව්‍යාපෘති කළමනාකරණ ඒකකය

ස.මු. ආයතනයේ නම(ආයතනයේ / ගොවි සංවිධානයේ / නිෂ්පාදන සංවිධානයේ / ගොවි කණ්ඩායමේ නම:

ශාඛාවේ නම: ණය අයදුම්කරුගේ තත්ත්වය (තනි පුද්ගල/ කණ්ඩායම්):

#	අයදුම්කරුගේ නම	අයදුම්කරුගේ ලිපිනය සහ දු.අ.	ස්ත්‍රී / පුරුෂ භාවය	ජාතික හැඳුනුම්පත් අංකය	ණය තොරතුරු			ශ්‍රී ලංකා මහ බැංකු ලියාපදිංචි අංකය *
					ව්‍යාපෘතියේ නම	අරමුණ	ණය මුදලේ ප්‍රමාණය	

ඉහතින් විස්තර කරන ලද ව්‍යාපෘතිය මා විසින් / බැංකුවේ ණය නිලධාරියා විසින් පරීක්ෂා කළ බවත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ මූල්‍යනය කිරීමට සුදුසු බවත් මෙයින් සහතික කරමි.

(බලලත් නිලධාරියාගේ නම, අත්සන සහ නිල මුද්‍රාව)

දිනය

* ශ්‍රී ලංකා මහ බැංකුවේ භාවිතයට පමණි.

ඇමුණුම II: ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය:
(මෙහෙයුම් උපදෙස් අංක: අනුව)

ලිපිනය :

දිනය :

ප්‍රතිමූල්‍ය ලබා ගැනීම සඳහා අයදුම්පත

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන

..... වක්‍රීය ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත,

අප, වන අප (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම) වන අප බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ සංවර්ධන බැංකුවක් / බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් / ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් සහ ව්‍යවස්ථාවේ දැනට පවතින ආයතනයක් ලෙස ඉහත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රු..... ණය මුදල මෙයින් අයදුම් කරමු.

2. මෙම අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ මෙහෙයුම් උපදෙස් අංක හි සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන(SAPP) සහ ශ්‍රී ලංකා මහ බැංකුව 2018 දින එළඹුණු 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු වූ ණය යෝජනා ක්‍රමයේ උප ණය ගිවිසුම යටතේ දක්වා ඇති නියමයන් හා කොන්දේසි වලට යටත්ව මෙම අයදුම්පත ඉදිරිපත් කරමු.
3. ඉහත කී මෙහෙයුම් උපදෙස් වලට අනුකූලව ඉහත ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අප විසින් ප්‍රදානය කරන ලද ණය ප්‍රකාශනයෙහි අනුපිටපතක් මේ සමඟ එවා ඇත. මෙම ප්‍රකාශනයෙහි සඳහන් ණය කිසිවක් ප්‍රතිමූල්‍ය සඳහා මීට පෙර ඉදිරිපත් කරන ලද කිසිම ප්‍රකාශනයක සඳහන් නොවන බවට සහතික කරමු.
4. අ) ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ව්‍යාපෘති සඳහා සුදුසුකම් ලත් උපණය අයදුම්කරුවන්ට තුන්වන ඡේදයේ සඳහන් පරිදි ණය ප්‍රදානය කල ඇති බවත්,
ආ) එම ණය අදාල උපණය අයදුම්කරුවන්ට ණය ලබා ගැනීමේ බලයට යටත්ව ණය ලබා දී ඇති බවත්.
ඇ) ඇපකරුවන් සම්බන්ධව සලකන විට ණය ආපසු ගෙවීම සම්බන්ධව ඇපවන පුද්ගලයන් එවැනි ඇපවීමක් ලබා දීම සඳහා බලයලත් තැනැත්තෙකු ද යන්න බවත් අප විසින් සහතික වන බව දන්වා සිටිමු.

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ බලලත් නිලධාරියාගේ අත්සන, නම සහ තනතුර
කළමනාකරු, ප්‍රතිමූල්‍ය ඒකකය

ඇමුණුම III: ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-

වක්‍රීය ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදා හැරීමේ ප්‍රකාශනය

(කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන)

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වෙතින් : ප්‍රතිමූල්‍ය ඒකකය:

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම : ශාඛාව: දිස්ත්‍රික්කය:

ලියාපදිංචි අංකය	ණය ඉල්ලීමකරුගේ නම සහ ලිපිනය	ජා.හැ. අංකය	ණය වර්ගය	ණය ලබාගැනීමේ අරමුණ *	උපණය මුදල		මුදා හැරීමේ දිනය	ප්‍රතිමූල්‍ය සඳහා මුදාහරින ලද මුදල		සහන කාලය	ණය ආපසු ගෙවීමේ සැලැස්ම			
					ණය වකුය **	ණය මුදල රු.		වාරික ගණන	වාරික මුදල රු.		වාරික		පළමු වාරිකය ගෙවිය යුතු දිනය	අවසන් වාරිකය ගෙවිය යුතු දිනය
											වාරික ගණන	වාරිකයක වටිනාකම		
මුළු මුදල														

ශ්‍රී ලංකා මහ බැංකුව හා සහභාගීත්ව මූල්‍ය ආයතන අතර වූ උප ණය ගිවිසුමට එකඟ වූ පරිදි, ඉහත දෙන ලද ණය ආපසු ගෙවීමේ සැලැස්මෙහි දක්වා ඇති පරිදි මෙම ණය මුදල අර්ධ වාර්ෂික වාරිකයන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පියවන බවට අප විසින් පොරොන්දු වෙමු.

දිනය :

.....
බලලත් නිලධාරියාගේ අත්සන

* ව්‍යාපෘතියේ අරමුණ සමඟ 4P හවුල්කාරීත්වයේ නම සඳහන් කරන්න.
** පළමු ණය මුදල, දෙවන ණය මුදල, තෙවන ණය මුදල ලෙස සඳහන් කරන්න

ඇමුණුම IV: ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-
(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)
දිනය :

ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

..... (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප විසින් පහත අත්සන් කළ අප මුළු ණය මුදල වූ රු. වාර්ෂික පොලී අනුපාතිකය යටතේ අදාළ පොලී මුදල ද සමඟ මෙහි සඳහන් දිනට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉල්ලන පියවීම සිදු කරන බවට කොළඹ දී මෙයින් පොරොන්දු වෙමු.

.....
සඳහා (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය
ප්‍රධාන කාර්යාලය
(රබර් මුද්‍රාව)

- 1.
- 2.
බලලත් නිලධාරීන්ගේ අත්සන්

සාක්ෂි:

- 1.
- 2.

ඇමුණුම V: භාරදීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-
(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)
දිනය :

භාරදීමේ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත,
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රමයෙහි ඔබගේ දිනැති මෙහෙයුම් උපදෙස් අංක ට අදාළව අප විසින් සිදු කරන ලද ණය හා සම්බන්ධ කටයුතු සඳහා අප වෙත ලබා දීමට එකඟ වූ ණය ප්‍රමාණය වන රුපියල් (රු.) මුදල අපගේ පොරොන්දු නෝට්ටුවේ සඳහන් රුපියල් (රු.) ගෙවිය යුතු මුදල හා ඉල්ලුම් කරන ලද පොලී මුදලද සමඟ ඔබ වෙත මෙයින් එවනු ලැබේ.
ඉහත කී පොරොන්දු නෝට්ටුව ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකෙන බැවින්, එය අගරු කිරීමට දැනුම්දීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.

.....
වෙනුවට (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය, ප්‍රධාන කාර්යාලය

- 1.
- 2.
(බලලත් නිලධාරීන්ගේ අත්සන්)

ඇමුණුම VI: ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-
(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)
දිනය :

**මුදල් නීති පනතේ 88 A වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත
ඇප වන බවට දෙනු ලබන ප්‍රතිඥාව**

..... (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප, මුදල් නීති පනතේ 88 A ප්‍රකාරව ප්‍රතිඥා මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අය විය යුතු ණය කුමක්ද යන්න ආකෘතියේ සඳහන් පරිදි සුදකුමක් ලෙස තවදුරටත් සුදකුම්පත් ලෙස පියවීමට ඇති රු. (රු.) සමඟ 3% වාර්ෂික අනුපාතිකය යටතේ පොලියද සමඟ ගෙවන බවට මෙයින් ප්‍රකාශ කරමු.

ආකෘතිය

ණය මුදල (රු.)	ණය අයදුම්කරුගේ නම හා ලිපිනය	දිනය	නොතාරිස්

සහභාගිත්ව මූල්‍ය ආයතනයේ බලලත් නිලධාරියාගේ අත්සන, නම සහ තනතුර කළමනාකරු, ප්‍රතිමූල්‍ය ඒකකය

* බලපත්‍රලාභී වාණිජ බැංකු / බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා පමණි.

ඇමුණුම VII: ණය මුදා හැරීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය. :-

(මෙහෙයුම් උපදෙස් අංක 2018 දිනට අනුව)

- සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම :
- සහභාගිත්ව මූල්‍ය ආයතනයේ කේතය :
- ශාඛාවේ නම :
- ශාඛා කේතය :
- ලියාපදිංචි අංකය :
- දිනය :
- ණය මුදාහැරීම් :

--	--	--	--	--	--	--	--

..... යෝජනා ක්‍රමය යටතේ ණය මුදා හැරීමේ ප්‍රකාශය

විමසීම් අංකය :

1. ණය අයදුම්කරුගේ විස්තර
 - 1.1 නම :
 - 1.2 ලිපිනය :
2. ප්‍රතිලාභියා ගොවි සංවිධානයක / නිෂ්පාදක සංවිධානයක / ගොවි කණ්ඩායමක ප්‍රතිලාභියෙකු නම් අදාළ වගකිවයුතු නිලධාරියාගේ
 - 2.1 නම :
 - 2.2 ලිපිනය :
3. ණය පිළිබඳ විස්තර
 - 3.1 ණය ලබා ගැනීමේ අරමුණ :
 - 3.2 උප-ව්‍යාපෘතියේ පිහිටීම :
 - 3.3 අනුමත වූ මුළු ණය මුදල : ආරම්භයේදී රු.
 ඉහළ ගිය පිරිවැය සැලකිල්ලට ගෙන වැඩි කල ණය මුදල ආරම්භයේදී රු.
 මුළු මුදල : රු.
 - 3.4 ණය අනුමත වූ මුල් දිනය :
 ණය වැඩිවීම් අනුමත වූ දිනය :
 - 3.5 ඉල්ලුම් කළ ප්‍රතිමූල්‍ය සඳහා ණය ආපසු ගෙවීමේ සැලැස්ම

 දිනය වටිනාකම රු.
- 3.6 පොලී අනුපාතිකය :
4. ණය මුදලේ තත්ත්වය :

4.1 පෙර නිකුත් කල මුදල

සහ මහ බැංකුවෙන් ප්‍රතිපූරණය කරන ලද මුදල : රු.

4.2 අපේක්ෂිත ප්‍රතිමූල්‍ය සඳහා දැන් නිකුත් කල හැකි මුළු මුදල : රු.

ඉහත ඉදිරිපත් කර ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මම සහතික කරමි.

දිනය

ශාඛා කළමනාකරුගේ අත්සන

ශාඛා කළමනාකරුගේ නම :

වාරිකය පළමු, දෙවන හෝ වෙනත් වාරික ඇත්නම්, කරුණාකර අදාල කොටුව තුළ කතිර ලකුණ යොදා සඳහන් කරන්න.

ඇමුණුම VIII - වක්‍රය ප්‍රාග්ධන, වක්‍රය කාලීන සහ වක්‍රය අදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රගතිය වාර්තා කිරීම -

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :
 මාසය සහ වර්ෂය :
 ණය යෝජනා ක්‍රමය :

වක්‍රීය ව්‍යාපෘතියේ නම	ලියාපදිංචි / මුදා හරින ලද ණය තත්ත්වය *	ප්‍රතිලාභීන් / උපණය අයදුම්කරුවන් ගණන			මුළු මුදල රු.
		පුරුෂ	ස්ත්‍රී	මුළු ගණන	

දිනය:

තනතුර සහ අත්සන :

*කරුණාකර ලියාපදිංචි සහ නිදහස් කල ණය පිළිබඳ විස්තරයක් වෙන්ව වාර්තා කරන්න.

ඇමුණුම IX : අක්‍රමික ණය තත්ත්වය

වක්‍රීය ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම :

දිනට ප්‍රගතිය :

(මුදල රු. '000)

දිස්ත්‍රික්කය දිනට ඇති මුළු හිඟ මුදල		විශේෂිත ණය		අවප්‍රමාණික ණය		අධිමාණ ණය		බොල් ණය		මුළු අක්‍රමික ණය	අක්‍රමික ණය* (%)	අක්‍රමික ණය** (%)	අක්‍රමික ණය*** (%)
	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල				

*ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාල ණය යෝජනා ක්‍රමයේ අක්‍රමික ණය ප්‍රමාණය එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන ලද මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

**ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාල ණය යෝජනා ක්‍රමයේ අක්‍රමික ණය ප්‍රමාණය බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

***බැංකුවේ අක්‍රමික ණය ප්‍රමාණය එම බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

- බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණය (රු.මිලි.) :
- බැංකුවේ මුළු අක්‍රමික ණය ප්‍රමාණය (රු.මිලි.) :

බලලත් නිලධාරියාගේ නම සහ තනතුර

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/4P/2018/01 (සංශෝධනය - 01)

2018 දෙසැම්බර් 05

වෙත : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනට ඇතුළත් සියලුම සහභාගීත්ව මූල්‍ය ආයතන
මහත්මයාණෙනි / මහත්මියනි,

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් සංශෝධනය

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කරනු ලබන සියලු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත, 2018.04.10 දිනැති RDD/SAPP/4P/2018/01 අංක දරන මෙහෙයුම් උපදෙස් I හි පරිදි සංශෝධනය කල බව මෙයින් දන්වා සිටිමු.

මෙම ණය යෝජනා ක්‍රමයෙහි අනෙකුත් සියලුම නියමයන් හා කොන්දේසි නොවෙනස් වනු ඇත.

සංශෝධිත මෙහෙයුම් උපදෙස් 2018.12.05 දින සිට වලංගු වේ. මෙම සංශෝධනයෙහි ඇතුළත් කරුණු පිළිබඳව, ඔබගේ බැංකු ශාඛාවන්හි අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී

ඩී. ඩී. එස්. දයාවංශ මිය

අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත: ආචාර්ය යසන්තා මාපාටුන මිය, වැඩසටහන් අධ්‍යක්ෂ
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)

ඇමුණුම I

- 1) කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක 4P ප්‍රාග්ධන, 4P කාලීන සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්ට අදාළ මෙහෙයුම් උපදෙස් හි 8 කාණ්ඩය යටතේ දක්වා ඇති සහන කාලය පහත පරිදි සංශෝධනය වේ.

ලක්ෂණය	4P - ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	4P - කාලීන ණය යෝජනා ක්‍රමය	තුරුණු ණය යෝජනා ක්‍රමය
සහන කාලය*	ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.	i) එකවර ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ආ) මාසික වාරික වශයෙන් ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 6 කි. ii) SAPP වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් ක්‍රියාත්මක කරන 4P ව්‍යාපෘති ඇගයුමෙහි සඳහන් වන පරිදි අස්වැන්න / අස්වනු නෙලන රටාව මත පදනම්ව අවශ්‍ය අවස්ථාවලදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබා දෙනු ලබන සහන කාලය පිළිබඳව SAPP වැඩසටහන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරනු ලබයි. iii) මෙහිදී, සහන කාලයන් තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) බෝග වර්ග සහ අදාළ සහන කාල සීමාවන්, භාවිත කළ හැක. (ඇමුණුම I (අ))	i) ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාලය මාස 6 කි.

* සහන කාලය තුළදී උපණයකරුවන් විසින් අදාළ පොලී මුදල ගෙවිය යුතුය.

- 2) SAPP 4P ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් හි 8 කාණ්ඩය යටතේ දක්වා ඇති ණය ආපසු ගෙවීමේ කාලය පහත පරිදි සංශෝධනය වේ.

ලක්ෂණය	4P - ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	4P - කාලීන ණය යෝජනා ක්‍රමය	තුරුණු ණය යෝජනා ක්‍රමය
ණය ආපසු ගෙවීමේ කාලය	මාස 36 ක් නොඉක්මවිය යුතුය.	i) අ) එකවර ආපසු ගෙවන උපණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ආ) මාසික වාරික වශයෙන් ආපසු ගෙවන උපණයකරුවන් සඳහා සහන කාලයද ඇතුළත්ව උපරිම කාල සීමාව මාස 30 කි.	

		ii) SAPP වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් ක්‍රියාත්මක කරන 4P ව්‍යාපෘති ඇගයුමෙහි සඳහන් වන පරිදි අස්වැන්න / අස්වනු නෙලන රටාව මත පදනම්ව අවශ්‍ය අවස්ථාවලදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ණය ආපසු ගෙවීමේ කාලය පිළිබඳව SAPP වැඩසටහන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරනු ලබයි. iii) නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) බෝග වර්ග සහ අදාළ සහන කාල සීමාවන්, භාවිත කළ හැක. (ඇමුණුම I (අ))	මාස 60 ක් නොඉක්මවිය යුතුය.
--	--	---	----------------------------

ඇමුණුම I (අ)

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) සහන කාල සීමාවන්

බෝග කාණ්ඩය	බෝගය	උපරිම සහන කාලය
වී	වී	
මිරිස්	මිරිස්	
එෆ්ෂු	එෆ්ෂු	
මාෂ බෝග	කවපි, මුං ඇට, බඩ ඉරිඟු, කුරක්කන්, සෝයා ඇට	දින 270
තෙල් ඇට	රට කපු, තල, සුර්යකාන්ත, අල, බතල, මැස්සොක්කා, කිරි අල	
එළවළු	වම්බටු, බණ්ඩක්කා, රතු අල, බෝංචි, ගෝවා, කැරට්, අමු මිරිස්, තක්කාලි, ලික්ස්, නෝකෝල්, වැටකොළ, කරවිල, පතෝල, වට්ටක්කා	
වෙනත්	ඉඟුරු	දින 270
	උක්	දින 260

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/RF/2018/01 (සංශෝධනය - 01)

2018 දෙසැම්බර් 05

වෙත : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනට ඇතුළත් සියලුම සහභාගීත්ව මූල්‍ය ආයතන මහත්මයාණෙනි / මහත්මියනි,

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වනුයේ ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් සංශෝධනය

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වනුයේ ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කරනු ලබන සියලු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත, 2018.04.10 දිනැති RDD/SAPP/RF/2018/01 අංක දරන මෙහෙයුම් උපදෙස් ඇමුණුම I හි පරිදි සංශෝධනය කළ බව මෙයින් දන්වා සිටිමු.

මෙම ණය යෝජනා ක්‍රමයෙහි අනෙකුත් සියලුම නියමයන් හා කොන්දේසි නොවෙනස් වනු ඇත.

සංශෝධිත මෙහෙයුම් උපදෙස් 2018.12.05 දින සිට වලංගු වේ. මෙම සංශෝධනයෙහි ඇතුළත් කරුණු පිළිබඳව, ඔබගේ බැංකු ශාඛාවන්හි අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී

ඩී. ඩී. එස්. දයාවංශ මිය

අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත : ආචාර්ය යසන්තා මාපාටුන මිය, වැඩසටහන් අධ්‍යක්ෂ

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)

ඇමුණුම I

- කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වනුයේ ප්‍රාග්ධන, වක්‍රීය කාලීන සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයන්ට අදාළ මෙහෙයුම් උපදෙස් හි 8 කාණ්ඩය යටතේ දක්වා ඇති සහන කාලය පහත පරිදි සංශෝධනය වේ.

ලක්ෂණය	වක්‍රීය - ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය - කාලීන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය
--------	-------------------------------------	---------------------------------	--

<p>සහන කාලය*</p>	<p>ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාල සීමාව මාස 6 කි.</p>	<p>i) අ) එකවර ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ආ) මාසික වාරික වශයෙන් ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 6 කි. ii) SAPP වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මඟින් ක්‍රියාත්මක කරන 4P ව්‍යාපෘති ඇගයුමෙහි සඳහන් වන පරිදි අස්වැන්න / අස්වනු නෙලන රටාව මත පදනම්ව අවශ්‍ය අවස්ථාවලදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබා දෙනු ලබන සහන කාලය පිළිබඳව SAPP වැඩසටහන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරනු ලබයි. iii) නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) බෝග වර්ග සහ අදාළ සහන කාල සීමාවන්, භාවිතා කළ හැක. (ඇමුණුම I (අ)) iv) සහන කාලය තුළදී උප-ණයකරුවන් විසින් අදාළ පොලී මුදල ගෙවිය යුතු වේ.</p>	<p>i) ව්‍යාපෘතියේ අවශ්‍යතාවය මත පදනම්ව උපරිම කාලය මාස 6 කි.</p>
------------------	---	---	---

2. SAPP 4P ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස් හි 8 කාණ්ඩය යටතේ දක්වා ඇති ණය ආපසු ගෙවීමේ කාලය පහත පරිදි සංශෝධනය වේ.

ලක්ෂණය	වක්‍රීය ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය කාලීන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය ආදායම් උන්පාදන ණය යෝජනා ක්‍රමය
ණය ආපසු ගෙවීමේ කාලය	මාස 36 ක් නොඉක්මවිය යුතුය.	<p>i) අ) එකවර ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ආ) මාසික වාරික ආපසු ගෙවන උප-ණයකරුවන් සඳහා සහන කාලය ද ඇතුළත්ව උපරිම කාල සීමාව මාස 30 කි. ii) SAPP වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මඟින් ක්‍රියාත්මක කරන 4P ව්‍යාපෘති ඇගයුමෙහි සඳහන් වන පරිදි අස්වැන්න / අස්වනු නෙලන රටාව මත පදනම්ව අවශ්‍ය අවස්ථාවලදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ණය ආපසු ගෙවීමේ කාලය පිළිබඳව SAPP වැඩසටහන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරනු ලබයි. iii) නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) බෝග වර්ග සහ අදාළ සහන කාල සීමාවන්, භාවිත කළ හැක. (ඇමුණුම I (අ))</p>	මාස 60 නොඉක්මවිය යුතුය.

ඇමුණුම I (අ)

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) සහන කාල සීමාවන්

බෝග කාණ්ඩය	බෝගය	උපරිම සහන කාලය
වී	වී	
මිරිස්	මිරිස්	
එෆ්	එෆ්	
මාළ බෝග	කවපි, මුං ඇට, බඩ ඉරිඟු, කුරක්කන්, සෝයා ඇට	දින 270
තෙල් ඇට	රට කපු, තල, සුර්යකාන්ත, අල, බතල, මැස්සොක්කා, කිරි අල	
එළවළු	වම්බටු, බණ්ඩක්කා, රතු අල, බෝංචි, ගෝවා, කැරට්, අමු මිරිස්, තක්කාලි, ලික්ස්, නෝකෝල්, වැටකොළ, කරවිල, පතෝල, වට්ටක්කා	
වෙනත්	ඉඟුරු	දින 270
	උක්	දින 260

මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙන් පැවරී ඇති බලතල අනුව මුදල් මණ්ඩලය විසින් මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට හා බැඳියාව තහවුරු කිරීමට සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. අදාළත්වය හා විෂයපථය
 - 1.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම මෙම විධානයෙහි දක්වා ඇති මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව පිළිපැදීම සහතික කළ යුතුය. මෙම විධානයන්හි අරමුණු වනුයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, ගනුදෙනුකරුවන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සහ මෙම අංශයේ ස්ථායීතාවය හා ශක්තිමත්භාවය සහතික කිරීම සඳහා අංශය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ පවතින විශ්වාසය තහවුරු කිරීමය.
 - 1.2 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම පහත විධාන 3 හි දැක්වෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අවම ප්‍රමිතීන් පිළිපැදිය යුතු අතර, සවිස්තරාත්මක මාර්ගෝපදේශයන් මෙම විධානය සමඟ අමුණා ඇත.
- 2. අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම
 - 2.1 මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, සමාගමෙහි ආයතනික යහපාලනය, සංස්කෘතිය හා අධ්‍යක්ෂ මණ්ඩලයේ උපායමාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංශයක් විය යුතුය.
 - 2.2 සමාගමේ සියලුම සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන් විසින් මෙම විධානයන්හි දක්වා ඇති ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ අවම ප්‍රමිතීන් පිළිපැදීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කළ යුතුය. මේ සඳහා මෙම විධානයන්ට අනුකූලවීම සහතික කිරීමේ සුදුසු නිරීක්ෂණ ක්‍රමවේදයක් සමාගම සතුව පැවතීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කළ යුතුය.
- 3. ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ අවම ප්‍රමිතීන්
 - 3.1 හෙළිදරව් කිරීම හා විනිවිදභාවය

ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවාවන් සම්බන්ධව සම්පූර්ණ, පැහැදිලි, සංකෘතීය, නිවැරදි සහ නොමග නොයවන ආකාරයේ තොරතුරු ලබාදිය යුතු අතර මූල්‍ය සේවාවන් සම්බන්ධව සාධනීය තීරණ ගැනීම පහසු කිරීම සඳහා ඒවායේ නියමයන් හ කොන්දේසි දැනගැනීමටත් ඒවා සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමටත් ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත.
 - 3.2 ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම

මූල්‍ය සේවාවන් සම්බන්ධව සාධනීය තීරණ ගැනීම පහසු කිරීම සඳහා ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන්ගේ දැනීම හා අවබෝධය වර්ධනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
 - 3.3 වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම

ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී සේවකයන් සහ පත් කරන ලද නියෝජිතයන් වෘත්තීමය ලෙස මනා නිපුණත්වයෙන් යුතුව සැලකිලිමත්ව හා උද්යෝගයෙන් කටයුතු කළ යුතුය.
 - 3.4 පැමිණිලි හැසිරවීම සහ සහන සැලසීම

ප්‍රවේශ විය හැකි, දැරිය හැකි, ස්වාධීන, සාධාරණ, වගවිය හැකි, කාලෝචිත සහ කාර්යක්ෂම වූ ප්‍රමාණවත් පැමිණිලි හැසිරවීමේ හා සහන සැලසීමේ ක්‍රමවේදයක් සඳහා ගනුදෙනුකරුවන් වෙත අවකාශය ලබා දිය යුතුය.
 - 3.5 අපක්ෂපාතී හා සාධාරණ සැලකීම

සමාගම සමඟ ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම සෑම ගනුදෙනුකරුවෙකුටම අපක්ෂපාතීව, අවංකව සහ සාධාරණව සැලකිය යුතුය.
 - 3.6 ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම

ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම සුදුසු පියවර ගත යුතුය.
- 4. ක්‍රියාත්මක කිරීම
 - 4.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම මෙම විධානයේ සඳහන් දින සිට මාස 3 ක් ඇතුළත මෙම විධානයන් ක්‍රියාත්මක වීම සහතික කළ යුතුය.
 - 4.2 සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම්, මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව පිළිගනු ලබන බවට දැනට සේවයේ නියුතු සියලුම සේවකයන්ගෙන්, අලුතින් බඳවාගන්නා සේවකයන්ගෙන් (ඔවුන් රැකියාවෙහි යෙදවීමට පෙර) සහ පත් කරන ලද නියෝජිතයන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
 - 4.3 සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව තම වෙබ් අඩවියෙහි පළ කළ යුතු අතර, ගනුදෙනුකරුවන් ඉල්ලා සිටින භාෂාවෙන් එය ලබා දීමට ද අවශ්‍ය අවස්ථා වලදී ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ද කටයුතු කළ යුතුය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

**බලපත්‍රලාභී මුදල් සමාගම්වල මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව
සම්බන්ධ විස්තරාත්මක මාර්ගෝපදේශය**

හැඳින්වීම

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට හා බැඳියාව තහවුරු කිරීමට හඳුන්වා දෙන ලද මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවෙහි දැක්වෙන අවම ප්‍රමිතීන්ට අනුකූලවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් මෙයින් පැහැදිලි කෙරේ.

1. හෙළිදරව් කිරීම හා විනිවිදභාවය

1.1 ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය සේවාවන් සම්බන්ධ පැහැදිලි සංකීර්ණ, නිවැරදි සහ නොමග නොයවන ආකාරයේ තොරතුරු ලබා දිය යුතුය. මෙම ලබා දෙන තොරතුරු ගනුදෙනුකරුවන් කැමති භාෂාවකින් එනම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවතිය යුතුය.

1.2 සේවාවන් සම්බන්ධ මූලික තොරතුරු

1.2.1 වෙළඳ දැන්වීම් අවධිය

(අ) බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ඕනෑම මාධ්‍යයක් මගින් සිදු කරනු ලබන සියලුම වෙළඳ දැන්වීම්වල මූල්‍ය සේවාවන් සම්බන්ධ නිවැරදි, තේරුම්ගත හැකි සහ සත්‍ය තොරතුරු අන්තර්ගත විය යුතු අතර මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුය. තවද, බලපත්‍රලාභී මුදල් සමාගම් ප්‍රචාරය කරන ඕනෑම වෙළඳ දැන්වීමක් පිළිබඳව පැහැදිලි කිරීම් ඉල්ලා සිටින විටකදී ලබා දිය යුතුය.

(ආ) තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය සහ විශේෂිත සේවාවන් හා සම්බන්ධ වෙළඳ දැන්වීම් සඳහා කලින් කලට නිකුත් කරනු ලබන නියමයන් හා මාර්ගෝපදේශයන් සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් අනුකූල විය යුතුය.

1.2.2 පූර්ව ගිවිසුම් අවධිය

(අ) සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම තම සේවාවන් සම්බන්ධව සරල භාෂාවෙන් සකස් කරන ලද “මූලික තොරතුරු ලේඛනයක්” එහි අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි සම්මත ආකාරයේ ලේඛනයක් ලෙස මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් පවත්වා ගත යුතු අතර, එය ආයතනයේ වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.

(ආ) ණය සේවාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

- (i) මූල්‍ය සේවාවේ ස්වභාවය, පොලී අනුපාතය, දඩ, වෙනත් අයකිරීම් හා සේවා ගාස්තු සහ කොමිස් ඇතුළුව මූල්‍ය සේවාව සම්බන්ධ මූලික ලක්ෂණ
- (ii) මූල්‍ය සේවාව ලබා ගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය
- (iii) ප්‍රධාන නියමයන් හා කොන්දේසි
- (iv) මූල්‍ය සේවාවන් හා සම්බන්ධ අදාළ නීතිමය ප්‍රතිපාදන
- (v) පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

(ඇ) තැන්පතු සේවාවන් සම්බන්ධව පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

- (i) වෙළඳ ප්‍රවර්ධන හා අනෙකුත් දිරි දීමනා ද ඇතුළුව ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ
- (ii) පවත්වාගත යුතු අවම ශේෂ අවශ්‍යතාව, ගිණුම් විවෘත කිරීමේ ගාස්තුව, ගිණුම පවත්වාගෙන යාමේ ගාස්තුව, ගිණුම වසා දැමීමේ ගාස්තුව සහ අදාළ තැන්පතු රක්ෂණ ආචරණය
- (iii) ගිණුම් විවෘත කිරීම, ගිණුම වසා දැමීම, ගනුදෙනුකරුවන් විසින් මුදල් මාරු කිරීම හා සම්බන්ධ සීමාවන් සහ අක්‍රීය ගිණුම් හා අත්හැර දැමූ දේපල හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි

(ඈ) අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ගිවිසුමකට එළඹීම සඳහා බලකිරීම සිදු නොකළ යුතු අතර, මූල්‍ය සේවාවන් සම්බන්ධ සාධනීය තීරණයක් ගැනීම සඳහා සාධාරණ කාලයක් ගනුදෙනුකරුවන් වෙත ලබා දිය යුතුය.

1.2.3 ගිවිසුම් අවධිය

(අ) සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් අදාළ පනත් / විධානයන් මගින් නියම කර ඇති පරිදි අදාළ අවස්ථාවන් වලදී මූල්‍ය සේවාවන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කළ යුතුය.

(ආ) බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් පහත දෑ ආවරණය කරමින් මූල්‍ය සේවාවන් හා සම්බන්ධ නියමයන් හා කොන්දේසි සහ ඒවායේ ස්වභාවය ගනුදෙනුකරුවන් වෙත පැහැදිලිව විස්තර කළ යුතුය.

- (i) ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු පොලිය, ගණනය කරන ආකාරය ද ඇතුළත්ව පොලී අනුපාත, ගාස්තු හා අය කිරීම්, කොමිස් (තිබේ නම්) ආදී සාමාන්‍ය අය කිරීම් වල විස්තර
- (ii) බලපත්‍රලාභී මුදල් සමාගම්වල පැමිණිලි භාර ගැනීමේ ක්‍රමවේදය හා එම ගැටළු නිරාකරණය කිරීමේ යාන්ත්‍රණය
- (iii) ගනුදෙනුකරුවෙකු විසින් ඔහුගේ / ඇයගේ වගකීම් පියවීම පැහැර හරින අවස්ථාවක බලපත්‍රලාභී මුදල් සමාගම විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය, අය කිරීමේ ක්‍රියාමාර්ග සහ බලපත්‍රලාභී මුදල් සමාගම් ඒ සඳහා දරන වියදම ගනුදෙනුකරුගෙන් ප්‍රතිපූර්ණය කර ගන්නා බව

- (iv) ගිණුම් විවෘත කිරීම, ගිණුම් වසා දැමීම, ගිණුම් පවත්වාගෙන යාම (උදා: අවම ගිණුම් ශේෂ පවත්වා ගැනීම), ගනුදෙනුකරුවන් විසින් මුදල් මාරු කිරීම හා සම්බන්ධ සීමාවන් සහ අක්‍රීය ගිණුම් හා අත්හැර දැමූ දේපල හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි
- (v) යම් ගනුදෙනුකරුවෙකු විසින් මූල්‍ය සේවාවන් කල්පිරීමට ප්‍රථම එයින් ඉවත් වන්නේ නම් / අවසන් කරන්නේ නම් අදාළ ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු දඩ මුදල් හා පෙර පියවීමේ ගාස්තු
- (vi) සැක කටයුතු ගනුදෙනු හා සීමාවකට ඉහළ ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීමට අදාළ නීතිරීති
- (vii) ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය උපකරණ / කාඩ්පත් සොරකම් කරනු ලැබූ විට එය වාර්තා කිරීමේදී, ගනුදෙනුකරු විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදය හා ඒ වෙනුවෙන් ගනුදෙනුකරුගේ සහ බලපත්‍රලාභී මුදල් සමාගමේ වගකීම
- (viii) නීත්‍යානුකූලව අවසරලත් පාර්ශ්වයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන බව
- (ඇ) ණය සේවාවන් වෙනුවෙන් සියලුම ගනුදෙනුකරුවන් වෙත “අර්පණ ලිපියක් / මූල්‍ය සේවා ප්‍රකාශයක්” ලබා දිය යුතු අතර, එහි අවම වශයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු ඇතුළත් විය යුතුය.
 - (i) ණය ගැනුම්කරුගේ නම
 - (ii) ගිවිසුම් අංකය (ණය අංකය)
 - (iii) ප්‍රදානය කළ මුදල
 - (iv) ප්‍රදානය කළ දිනය සහ ණය ගිවිසුමෙහි කාලපරිච්ඡේදය
 - (v) පොලී අනුපාතය හා එහි පදනම (නාමික හෝ සඵල)
 - (vi) ආපසු ගෙවීමේ කොන්දේසි සහ වාරික ගෙවීමේ වාර ගණන (දෛනික, සති, මාසික හෝ වෙනත් පදනම)
 - (vii) ලබා දී ඇති ඇප සුරැකුම පිළිබඳ විස්තර
 - (viii) රක්ෂණ, තක්සේරු කිරීම්, ලියකියවිලි, ලියාපදිංචි ආදී අමතර ගාස්තු පිළිබඳ විස්තර (අදාළ වේ නම්)
 - (ix) ප්‍රමාදවී සිදු කරන ගෙවීම් සඳහා අදාළ වන දඩ පොලී අනුපාතය (වාර්ෂික)
 - (x) ගනුදෙනුකරුවෙකු විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවක අයකර ගැනීමේ ක්‍රමවේදය (වත්කම් යලි අත්පත් කර ගැනීම, මෙම ක්‍රියාවලිය සඳහා වැය වන පිරිවැය යලි අත්පත් කර ගැනීමෙන් පසුව අදාළ වන ක්‍රමවේදය, අදාළ අනෙකුත් ගාස්තු ආදිය)
 - (xi) ණය කලින් බෙරුම් කිරීම සඳහා අදාළ වන කොන්දේසි
 - (xii) ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිලධාරියා විසින් කණ්ඩායමේ සාමාජිකයන් හමුවන දින හා වේලාවන්, අයකර ගැනීමේ ක්‍රමවේදය සහ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු සඳහන් කළ යුතුය. ස්වභාවික ආපදා සහ බලාපොරොත්තු නොවන සිද්ධීන් හේතුවෙන් ණය අයකර ගැනීමේ මූලික කාලසටහන් වෙනස් වුවහොත්, ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන් වෙත දැනුම් දිය යුතුය.
- (ඈ) ණය කාඩ්පත් ප්‍රකාශන වල සිදු කළ යුතු අවම ගෙවීම, අවශ්‍ය අවම ගෙවීම පමණක් සිදු කරන්නේ නම් අයකරනු ලබන මුළු පොලී ප්‍රමාණය සහ අවශ්‍ය අවම ගෙවීම සිදු නොකරන්නේ නම් ප්‍රමාදවීමේ ගාස්තුව සටහන් කළ යුතුය.
- (ඉ) තැන්පතු සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් අදාළ පනත් / විධානයන්හි දක්වා ඇති තොරතුරු අදාළ වන පරිදි හෙළිදරව් කළ යුතුය. පාස්පොත් සහිත ඉතිරි කිරීමේ ගිණුම් හැර ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීමේ තැන්පතු ගිණුම්වල ගනුදෙනු හා ශේෂයන් පිළිබඳ ප්‍රකාශනයක් සෑම කාලපරිච්ඡේදයකටම වරක් ගනුදෙනුකරුවන් කැමති මාධ්‍යයකින් (මුද්‍රිත හෝ විද්‍යුත්) ඔවුන් වෙත යැවිය යුතුය.

1.2.4 ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි

- ණය සේවාව සම්බන්ධ සේවා ප්‍රකාශනයක් ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි සැපයිය යුතු අතර, එහි පහත තොරතුරු අන්තර්ගත විය යුතුය.
- (i) වාර්තා කරන කාලපරිච්ඡේදය සඳහා ගනුදෙනුවල සවිස්තරාත්මක තොරතුරු (උදා: ගනුදෙනුකරුගේ ගිණුමෙහි හර හා බැර අයිතමයන්)
 - (ii) සඵල පොලී අනුපාතිකය සහ කාලපරිච්ඡේදය සඳහා අය කළ පොලිය
 - (iii) කාලපරිච්ඡේදය සඳහා අය කළ ගාස්තු
 - (iv) ගෙවීම් කළ යුතු දිනය සහ හිඟ හිටි ශේෂය

1.2.5 මූල්‍ය සේවාවේ විස්තර සහ ඒවාට අදාළ නියමයන් හා කොන්දේසි ලබා ගත් බවට, පැහැදිලි කර දුන් බවට හා තේරුම් ගත් බවට ගනුදෙනුකරුගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.

1.2.6 මූල්‍ය සේවාවට අදාළ සියලුම ලියකියවිලි නිසි ලෙස සම්පූර්ණ කර ගනුදෙනුකරුගේ අත්සන යෙදිය යුතුය. අසම්පූර්ණ ලියකියවිලි භාර ගැනීම සහ හිස් ලියකියවිලි මත අත්සන් ලබා ගැනීම සිදු නොකළ යුතුය.

1.2.7 යම් මූල්‍ය සේවාවක් සම්බන්ධයෙන් එකඟ වූ නියමයන් හා කොන්දේසිවල යම් වෙනසක් බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් සිදු කරන්නේ නම් එසේ කිරීමට ප්‍රථම ගනුදෙනුකරුවන්ට දැනුම් දිය යුතුය.

1.3 පොදු හෙළිදරව් කිරීම්

- (අ) බලපත්‍රලාභී මුදල් සමාගමේ ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කරනු ලබන තොරතුරු අතර පහත තොරතුරු ද අන්තර්ගත විය යුතුය.
 - (i) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් ව්‍යාපාර බලපත්‍රය
 - (ii) බලපත්‍රලාභී මුදල් සමාගමේ විගණනය කරන ලද නවතම මූල්‍ය ප්‍රකාශන කට්ටලය
 - (iii) බලපත්‍රලාභී මුදල් සමාගමේ ණය ශ්‍රේණිය සහ එයට පාදක වූ නිර්ණායකයන්
 - (iv) මෙම මාර්ගෝපදේශයෙහි 4.1 වගන්තියෙහි දැක්වෙන පරිදි මහජන පැමිණිලි හසුරුවන නිලධාරියා සම්බන්ධ කර ගැනීමේ මූලික තොරතුරු
 - (v) මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ කර ගැනීමේ තොරතුරු
 - (vi) ව්‍යාපාර ගනුදෙනු කරන වෙළාචන් සහ නිවාඩු දැන්වීම්
- (ආ) ඉහත තොරතුරු ද ඇතුළත්ව පහත දැක්වෙන තොරතුරු සමාගමේ වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.
 - (i) සියලුම තැන්පතු හා ආයෝජන සේවාවල වර්තමාන පොලී අනුපාත
 - (ii) ණය සේවාවන් වල වර්තමාන පොලී අනුපාත පදනම සහ අනෙකුත් ගාස්තු (හැකි අවස්ථාවල)
 - (iii) විදේශ විනිමය මිලදී ගැනීමේ හා විකිණීමේ අනුපාත (අදාළ වේ නම්)
 - (iv) 1.2.2 (අ) වගන්තිය යටතෙහි අදාළ වන හෙළිදරව් කිරීමේ අවශ්‍යතා

2. ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම

2.1 මූල්‍ය දැනුම ලබාදීමේ ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

- (අ) මූල්‍ය සේවාවන් පිළිබඳව මහජනතාවගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තමන් විසින්ම හෝ අංශයේ සමාගම් සමඟ හවුලේ හෝ විශේෂිත මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමේ වැඩසටහන් සකස් කළ යුතුය. මූල්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන් ඉලක්කගත ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හා මූල්‍ය සාක්ෂරතාවට ගැලපෙන ආකාරයට සැලසුම් කළ යුතුය.
- (ආ) මූල්‍ය දැනුම ලබාදෙන උපකරණ සඳහා මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර්, පුහුණු කිරීමේ වීඩියෝ පට (උදා: මුදල් කළමනාකරණය, ණය කළමනාකරණය, ඉතිරි කිරීම්) අන්තර් ක්‍රියාකාරී ණය ගණක යන්ත්‍ර සහ මූලික පණිවිඩ (උදා: ඔබගේ මුදල් ආරක්ෂා කර ගැනීම, ඔබගේ සේවාව පිළිබඳ දැනගැනීම, නියමයන් හා කොන්දේසි කියවා අවබෝධ කර ගැනීම, ඔබගේ ප්‍රකාශයන් පරීක්ෂා කර ගැනීම, ඔබගේ ණය වාරිකය නියමිත වෙළාචට ගෙවීම, ගාස්තු හා අයකිරීම් තේරුම් ගැනීම, ඔබගේ පුද්ගලික හඳුනා ගැනීමේ අංකය ආරක්ෂා කර ගැනීම) ඇතුළත් විය හැක.
- (ඇ) බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් මූල්‍ය සේවාවන් හා සම්බන්ධ අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුම්වත් කළ යුතුය. උදා: මුදල් ව්‍යාපාර පනත, කල්බදු මූල්‍යකරණ පනත, උකස් පනත, භාණ්ඩ උකස් ගන්නන්ගේ ආඥා පනත ආදිය.

2.2 මූල්‍ය විනය ප්‍රවර්ධනය කිරීම

ගනුදෙනුකරුවන්ගේ විශේෂයෙන්ම අගතියට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති කණ්ඩායමක් මූල්‍ය දැනුම හා හැකියාව වර්ධනය කිරීම සඳහා මූල්‍ය අධ්‍යාපනය හා තොරතුරු ලබා දීම ශක්තිමත් කළ යුතුය. අධික ණයගැති බව, බහු ණය ගැනීම්වල ප්‍රතිවිපාක සහ ප්‍රමාද වී සිදු කරන ආපසු ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂිත අනතුරු ඇඟවීම් ලබා දිය යුතුය.

3. වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම

- 3.1 ගනුදෙනුකරු සහ යෝග්‍යතාවය හඳුනා ගැනීම: ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ මූල්‍ය හා මූල්‍ය නොවන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වන සේවා ලබා දීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ පත් කරන ලද නියෝජිතයන් සතුව අවශ්‍ය සම්පත් සහ ක්‍රමවේදයන් පැවතිය යුතුය. මේ සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ පත් කරන ලද නියෝජිතයන් විසින්;
 - (අ) ගනුදෙනුකරු හඳුනා ගැනීම: ගනුදෙනුකරුට යම් මූල්‍ය සේවාවක් නිර්දේශ කිරීමට, ඉදිරිපත් කිරීමට හෝ සැපයීමට පෙර ප්‍රමාණවත් තොරතුරු රැස්කිරීම හා වාර්තා කිරීම සිදු කළ යුතුය. රැස් කළ තොරතුරු ගනුදෙනුකරු විසින් තෝරාගත් මූල්‍ය සේවාවෙහි සංකීර්ණ බවෙහි ස්වභාවයට ප්‍රමාණවත් විය යුතුය.
 - (ආ) යෝග්‍යතාව තක්සේරු කිරීම: අදාළ මූල්‍ය සේවාව ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා අරමුණු වලට ගැලපේද යන්න සහ ගනුදෙනුකරුට මූල්‍ය සේවාව හා අදාළ වන අවදානම දරා ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හැකියාවක් පවතී ද යන්න බලපත්‍රලාභී මුදල් සමාගම් හෝ පත් කරන ලද නියෝජිතයන් විසින් සලකා බැලිය යුතුය.
 - (ඇ) අධික ණයගැති බව වැළැක්වීම
 - (i) ගනුදෙනුකරු වෙත නව මූල්‍ය සේවාවක් ඉදිරිපත් කිරීමේදී එම සේවාව හා සම්බන්ධ මූල්‍ය වගකීම පියවීම සඳහා ගනුදෙනුකරුට ඇති හැකියාව සහතික කිරීමට අදාළ ගනුදෙනුකරුගේ ණය යෝග්‍යතාව නිසි ලෙස තක්සේරු කළ යුතු අතර, ගනුදෙනුකරුගේ ආපසු ගෙවීමේ හැකියාව සුදුසු පරිදි විශ්ලේෂණය කළ යුතුය.
 - (ii) බලපත්‍රලාභී මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරිත්වය ගනුදෙනුකරුගේ අධික ණයගැතිභාවයෙහි අවදානම පිළිබඳව දැනුම්වත් හා සැලකිලිමත් විය යුතුය. ආදායම මත ණය පියවීමේ (එනම්, ණය පියවීම සඳහා යොදා ගත හැකි ගනුදෙනුකරුගේ වැය කළ හැකි ආදායමෙහි උපරිම ප්‍රතිශතය) උපරිම අනුපාතයක් හඳුනාගත යුතුය.

- (iii) ගනුදෙනුකරුගේ පවත්නා ණය යෝග්‍යතාව අභිබවා තවදුරටත් ණය ලබා ගැනීම වැළැක්වීමට වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබාදී ඇති ණය පහසුකමක් පියවීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අයුත් ණය පහසුකම් ලබාදීම සීමා කළ යුතුය.
- (iv) අධික ණයගැතිභාවය වැළැක්වීම සඳහා සහාය වන ණය තොරතුරු කාර්යාංශය වැනි ණය කළමනාකරණ පද්ධති බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් භාවිතයට ගත යුතුය.

3.2 ගනුදෙනුකරුවන් පෞද්ගලික මුණගැසීම සහ සම්බන්ධතා පවත්වා ගැනීම

බලපත්‍රලාභී මුදල් සමාගම්වල සේවකයන් හෝ පත් කරන ලද නියෝජිතයන් විසින්;

- (අ) සාධාරණ කාලයක් සහිත දැනුම්දීමකින් පසුව පමණක් ගනුදෙනුකරුවන් මුණගැසිය යුතු අතර, එවන් මුණගැසීම් දිවා කාලයේදී සිදු කළ යුතුය.
- (ආ) මුණගැසීමේ අරමුණ, දිනය හා වේලාව සහ ගනුදෙනුකරුගේ ප්‍රතිචාරයේ සාරාංශය ඇතුළුව මුණගැසීමේ වාර්තා වෙන්ව පවත්වා ගත යුතුය.
- (ඇ) ගනුදෙනුකරුවෙකුට හෝ ගනුදෙනුකරුවෙකු බවට පත්වීමට අපේක්ෂිත යම් පුද්ගලයෙකුට දුරකථන මගින් සම්බන්ධ කර ගැනීමේදී අදාළ පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ නමින් හා තමන් අදාළ ගනුදෙනුකරුවාට සම්බන්ධ කර ගන්නේ කුමන බලපත්‍රලාභී මුදල් සමාගම වෙනුවෙන් ද යන්න හඳුන්වා දිය යුතු අතර, එසේ සම්බන්ධ කර ගැනීමේ වාණිජමය අරමුණ පැහැදිලි කළ යුතුය.

3.3 සේවකයන් සහ පත් කරන ලද නියෝජිතයන් අධීක්ෂණය කිරීම: නුසුදුසු ව්‍යාපාර හැසිරීම සහ සාධාරණ නොවූ අවදානම් ගැනීම් වැළැක්වීම සඳහා ගනුදෙනුකරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන්ගේ හැසිරීම ඉතා ඕනෑකමින් සහ විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ක්‍රමවේදයක් යෙදා ගත යුතුය.

3.4 සේවකයන් පුහුණු කිරීම: බලපත්‍රලාභී මුදල් සමාගම්වල සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන් (විශේෂයෙන්ම ණය නිලධාරීන්, අයකර ගැනීම් නිලධාරීන්, අලෙවිකරණ නිලධාරීන්, පැමිණිලි හසුරුවන නිලධාරීන්, ගනුදෙනුකරු සේවා නියෝජිතයන් වැනි ගනුදෙනුකරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන්) නිසි පරිදි පුහුණු කරන ලද හා සුදුසුකම් සහිත නිලධාරීන් විය යුතුය.

3.5 වේතන ප්‍රතිපත්තිය

- (අ) වගකිවයුතු ව්‍යාපාර හැසිරීම දිරිමත් කිරීමත්, සාධාරණ නොවන ආදායම් ගැනීම අධෛර්යමත් කිරීමත් අරමුණු කර ගනිමින් ගනුදෙනුකරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන සේවකයන් සහ පත්කරන ලද නියෝජිතයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වේතන ප්‍රතිපත්තියක් සැලසුම් කළ යුතුය.
- (ආ) සේවකයන් වෙත ලබා දෙන විකුණුම් ඉලක්කයන් තාත්වික විය යුතු අතර, සේවකයන්ගේ පෞද්ගලික හැකියාවන් මත ඒවා සකස් විය යුතුය.
- (ඇ) සේවකයන්ගේ සහ පත් කරන ලද නියෝජිතයන්ගේ වේතනය විකුණුම් කාර්යසාධනය මතම පමණක් නොගෙවීමට බලපත්‍රලාභී මුදල් සමාගම් සහතික විය යුතු අතර, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා අදාළ වන ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය, ණය ආපසු ගෙවීමේ කාර්යසාධනය, ගනුදෙනුකරුවන් රඳවා තබාගැනීම, නියාමන අවශ්‍යතා / විශිෂ්ට පරිචයන්ට අදාළ මාර්ගෝපදේශයන්ට හා අවාරධර්ම පද්ධතියට අනුකූලවීම වැනි සාධක ද ඇතුළත් විය යුතුය.

3.6 බලපත්‍රලාභී මුදල් සමාගම්වල සේවකයන්ගේ සහ පත් කරන ලද නියෝජිතයන්ගේ වගකීම

සේවකයන් සහ පත් කරන ලද නියෝජිතයන් පහත දැක්වෙන ක්‍රියාවලීන් වැළකී සිටිය යුතුය.

- (අ) ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම
- (ආ) නින්දා සහගත ණය අයකර ගැනීමේ ක්‍රම යොදා ගැනීම
- (ඇ) ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් අයට හෙළිදරව් කිරීම
- (ඈ) මූල්‍ය සේවා පිළිබඳ වැරදි හෝ නොමග යවන සුළු තොරතුරු ලබා දීම
- (ඉ) බලපත්‍රලාභී මුදල් සමාගමේ යම් සේවාවක් ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හෝ මහජනයාව නොමනා ලෙස පෙළඹවීම
- (ඊ) බලපත්‍රලාභී මුදල් සමාගමෙන් පිටතදී සුරැකුම් සම්බන්ධ ලිපි ලේඛනවලට අත්සන් ලබා ගැනීම. කෙසේ වෙතත්, සාධාරණ හේතුවක් මත ගිවිසුම අත්සන් කිරීම බලපත්‍රලාභී මුදල් සමාගමේ ව්‍යාපාර ස්ථානයෙන් පිටතදී කිරීමට චුච්භෝත් අනුමත නිලධාරියෙකු එම ස්ථානයේ සිටිය යුතුවේ.

3.7 බලපත්‍රලාභී මුදල් සමාගම් සිය සේවාවකින් ඉවත් කිරීමේදී / අවලංගු කිරීමේදී ගනුදෙනුකරුවන්ට වන්දි ගෙවීම

දැනට ක්‍රියාත්මක වන මූල්‍ය සේවා ගිවිසුමකින් විශේෂයෙන්ම තැන්පතු ක්‍රමයක් වැනි සේවාවකින් ඉවත්වීමට හෝ අවලංගු කිරීමට බලපත්‍රලාභී මුදල් සමාගම් අදහස් කරන්නේ නම් ඉවත්වීමේ ක්‍රමවේදයක් හා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද සහිතව සාධාරණ කාලයක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇති අතර, අවශ්‍ය නම් එවැනි ඉවත් කිරීම් / අවලංගු කිරීම් කලින් අනාවරණය කළ යුතුය.

3.8 දඩ ගාස්තු අය කිරීම

සාධාරණත්වය, ණය ආපසු ගෙවීමේ අනුබලය හා ගනුදෙනුකරුවන්ගේ සැබෑ අපහසුතා ආදිය සඳහා නිසි සැලකිල්ලක් යොමුකර දඩ පොලිය සම්බන්ධ ප්‍රතිපත්තීන් නියම විය යුතුය.

4. පැමිණිලි හැසිරවීම හා සහන සැලසීම

4.1 පැමිණිලි හැසිරවීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය

- (අ) ගනුදෙනුකරුවන්ගේ දුක්ගැන්විලි හා පැමිණිලි සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සතුව පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තියක් පැවතිය යුතුය.
- (ආ) ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහය ලබා ගැනීමට පෙර සමාගමේ අභ්‍යන්තර පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය හරහා ගැටළුව සඳහා පිළියමක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දු කළ යුතුය.
- (ඇ) ගනුදෙනුකරුවන් විසින් ගොනු කරනු ලබන පැමිණිලි හැසිරවීමට සහ නිරාකරණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම් සහිත නිලධාරියෙකු සෑම ව්‍යාපාර ස්ථානයකටම පත් කළ යුතුය. එය නිරාකරණය නොවුවහොත් අදාළ ගැටළුව නිරාකරණය වනතුරු තීරණය ගැනීමේ ඉහළ අධිකාරිය වෙත එය යොමු කිරීම එලෙස පත් කරන නිලධාරියාගේ වගකීම වේ.
- (ඈ) සියලුම ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි වාර්තා කිරීම සඳහා දත්ත ගබඩාවක් පිහිටුවීම සහ එම දත්ත ගබඩාව සඳහා බලයලත් නිලධාරියෙකු පත් කිරීම. නිරාකරණය නොවූ මහජන පැමිණිලි කලින් කලට ඉහළ කළමනාකාරිත්වය වෙත යොමු කිරීම එම නිලධාරියාගේ වගකීම වේ. නිරාකරණය නොවූ පැමිණිලි සම්බන්ධව ඉහළ කළමනාකාරිත්වය විසින් ක්ෂණික නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.
- (ඉ) ව්‍යාපාර ස්ථාන වලදී පැමිණිලි නිරාකරණය කිරීම සඳහා අදාළ නිලධාරියා වෙත ගනුදෙනුකරුවන්ට යොමු කළ යුතුය.
- (ඊ) නියාමන අධිකාරීන් විසින් එවනු ලබන ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි අදාළ තීරණ ගැනීමේ අධිකාරිය වෙත යොමු කළ යුතුය.
- (උ) පැමිණිල්ල ලැබුණු බවට සාධාරණ කෙටි කාලයක් තුළ ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් දිය යුතු අතර, එම පැමිණිල්ල නිරාකරණය කිරීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා / නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ඇමතුම් විස්තර ගනුදෙනුකරු වෙත දැනුම් දිය යුතුය. (මේ සඳහා සමාගම සතුව නිසි ලෙස සකස් කරන ලද මූලික ආකෘතියක් පවත්වා ගත හැක).
- (ඌ) ලිඛිතව හෝ වාචිකව පැමිණිලි කිරීමට පහසුකම් සැපයිය යුතු අතර, ලිඛිතව පමණක් පැමිණිලි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් බල නොකළ යුතුය.
- (එ) පැමිණිලි මෙහෙයවීමේ ක්‍රියාවලියේ කිසිදු අවස්ථාවක ගනුදෙනුකරුවන්ට අසාධාරණ ලෙස නොසැලකිය යුතුය.

5. ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතීව හා සාධාරණව සැලකීම

5.1 අපක්ෂපාතීව හා සාධාරණව සැලකීම

බලපත්‍රලාභී මුදල් සමාගම් සමඟ ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම සෑම ගනුදෙනුකරුවෙකුටම ඔවුන්ගේ කුලය, ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂ බව, වයස ආදිය ගැන සැලකිල්ලකින් තොරව අපක්ෂපාතීව සහ සාධාරණව සැලකිය යුතුය.

5.2 විශේෂ අවධානය හා සැලකිල්ල

මූල්‍ය සේවාවලට සාධාරණ ලෙස ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට වැඩිහිටි, ආබාධිත හෝ මූල්‍ය සාක්ෂරතාව අඩු ගනුදෙනුකරුවන්ට විශේෂ අවධානයක් ලබා ගැනීමට අයිතියක් ඇත.

6. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම

6.1 පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 61 වන වගන්තියෙහි නියම කර ඇති පරිදි සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම්, පනතෙහි විධිවිධානයන් අනුව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

6.2 ණය තොරතුරු කාර්යාංශය වෙත තොරතුරු වාර්තා කිරීම හා තොරතුරු හුවමාරු කර ගැනීම

ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ණය තොරතුරු කාර්යාංශය සමඟ හුවමාරු කර ගන්නා බව සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ තොරතුරු රැස් කිරීමේ, සකස් කිරීමේ හා බෙදා හැරීමේ නිවැරදි අරමුණු සහ කොන්දේසි සහ ඒ ආශ්‍රිතව අනුගමනය කර ඇති රහස්‍යගත බව සුරැකීමේ නීති සම්බන්ධව ගනුදෙනුකරුවන්ට නිසි පරිදි / සම්පූර්ණයෙන් දැනුවත් කළ යුතුය.

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 02 2018 පෙබරවාරි 08

මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් වෙනුවෙන් වටිනාකම් මත ණය අනුපාත හඳුන්වා දීම සඳහා, මුදල් මණ්ඩලය විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1 මුදල් ව්‍යාපාර පනත යටතේ බලගැන්වීම
 - 1.1 මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව, මුදල් සමාගම්වලට හෝ යම් කණ්ඩායමකට හෝ වර්ගයකට අයත් මුදල් සමාගම්වලට එම සමාගම්වල ව්‍යාපාර සහ ආයතනික කටයුතුවල යම් අංශයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයට විධාන නිකුත් කළ හැකිය.

2. උපරිම වටිනාකම් මත 2.1 2018 ජනවාරි 01 සිට, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී ණය අනුපාත
- මුදල් සමාගම් විසින් ලබා දෙන ණය පහසුකම් එම වාහන වල වෙළෙඳපොළ වටිනාකමෙන් පහත දැක්වෙන ප්‍රතිශත වටිනාකම නොඉක්මවිය යුතුය.
- (i) ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා,

වගු අංක 01 - වටිනාකම මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විදුහත් වාහන	වෙනත්
වාණිජ වාහන	C 1, C, CE, D 1, D, DE, G 1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) හා වෑන් රථ	B [(සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර)]	90%	50%
ක්‍රී රෝද රථ	B 1	90%	25%
වෙනත් ඕනෑම වාහන	A1, A, B පන්තිය යටතේ වර්ගීකරණය කර ඇති සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab)	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) සහ වෑන් රථ	B [(සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර)]	70%	

(ii) පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70 ක් විය යුතුය.

3. උපරිම වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
- 3.1 සංචාරක සහ/හෝ ප්‍රවාහන කටයුතු වල නිරත ඕනෑම සමාගමකට ඒවායේ මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගැනීමේදී ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් සඳහා ඉහත විධාන 2 හි සඳහන් සීමාවන් අදාළ නොවේ. එසේ වුවද, එලෙස මූල්‍යනය කරන ලද වාහන පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු කළ නොහැක.
- 3.2 මෙම වාහන ප්‍රභේදය සඳහා ණය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර, ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.
4. වාහන සඳහා වෙනත් ණය පහසුකම්
- 4.1 ඉහත 2 හා 3 විධානයන්ට අනුව ප්‍රදානය කරන ලද ණය පහසුකම් හැර, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිත කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ණය පහසුකම් ප්‍රදානය නොකළ යුතුය.
5. අර්ථ නිරූපන
- 5.1 ණය පහසුකම් යන්නෙන් අවසාන පාරිභෝගිකයා වෙත ප්‍රදානය කරනු ලබන කල්බදු මූල්‍යකරණ, කුලී සින්තක්කර පහසුකම් සහ මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා ලබා දෙන වෙනත් ණය පහසුකම් අදහස් වේ.
- 5.2 මෝටර් වාහනයේ වටිනාකම යන්නෙන් වෙළෙඳපොළ වටිනාකම අදහස් වේ. මෝටර් වාහන වල වටිනාකම තක්සේරු කිරීමේ දී බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා පහත දැක්වෙන ක්‍රම උපයෝගී කළ හැකිය.
- (i) අලුත්ම වාහන සඳහා - බලයලත් නියෝජිතයෙකු විසින් දෙනු ලබන වටිනාකම
- (ii) පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා - රේගුවේදී සලකා බලන ලද වටිනාකම හෝ වාහන වෙළඳ ආයතන විසින් ලබා දෙන වටිනාකම
- (iii) ලියාපදිංචි වාහන සඳහා - වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් ලබා දෙන වටිනාකම
- 5.3 බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ණය පහසුකම් ප්‍රදානය කරන අවස්ථාවේදීම වාහනයේ තක්සේරු වටිනාකම ලබා ගැනීමට සහ නිවැරදි හා සාධාරණ වටිනාකම ලබා දෙන බවට වගබලා ගත යුතුය.
- 5.4 විධාන 3.1 හි සඳහන් වාහන සංචිත යන්නෙන් වාහන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අදහස් වේ.
- 5.5 විධාන 3.1 හි සඳහන් සංචාරක කටයුතු වල නිරත සමාගමක් යන්නෙන් සංචාරක කටයුතු වෙනුවෙන් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෝ වෙනත් අධිකාරියක් සමඟ ලියාපදිංචි වී ඇති සමාගමක් අදහස් වේ.

- 5.6 විධාන 3.1 හි සඳහන් ප්‍රවාහන කටයුතු වල නිරත සමාගමක් යන්නෙන් භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර අරමුණු සඳහා ඕනෑම රාජ්‍ය අධිකාරියක් සමඟ ලියාපදිංචි වී ඇති ඕනෑම ව්‍යාපාර ආයතනයක් අදහස් වේ.
6. පෙර විධානයන් අහෝසි කිරීම
- 6.1 මෙයින්, පහත දැක්වෙන විධානයන් අහෝසි කෙරේ.
- (i) 2017 අංක 01 දරන මුදල් සමාගම් (මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම මත ණය අනුපාතය) විධානය.
 - (ii) 2017 අංක 03 සහ 2017 අංක 04 දරන මුදල් සමාගම් (මෝටර් වාහන සඳහා ණය සහ අන්තිකාරම් ලබා දීමේ දී වටිනාකම මත ණය අනුපාත විධාන සංශෝධනය කිරීම) විධාන.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 03

2018 ජූනි 06

ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත පහත දැක්වෙන පරිදි අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් නියම කරනු ලැබේ.

1. අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා
- 1.1 2018 ජූලි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම සෑම විටකම පහත දැක්වෙන 1 සහ 2 වගු ප්‍රකාරව අවදානම අනුව බර තබන ලද මුළු වත්කම් මත අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත පවත්වා ගත යුතුය.

වගුව 1: රුපියල් බිලියන 100 ට අඩු වත්කම් සහිත බලපත්‍රලාභී මුදල් සමාගම්

ප්‍රාග්ධන සංරචක	2018.07.01	2019.07.01	2020.07.01	2021.07.01
පළමු පෙළ ප්‍රාග්ධනය	6.00	6.50	7.00	8.50
මුළු ප්‍රාග්ධනය	10.00	10.50	11.00	12.50

වගුව 2: රුපියල් බිලියන 100 සහ ඊට වැඩි වත්කම් සහිත බලපත්‍රලාභී මුදල් සමාගම්

ප්‍රාග්ධන සංරචක	2018.07.01	2019.07.01	2020.07.01	2021.07.01
පළමු පෙළ ප්‍රාග්ධනය	6.00	7.00	8.00	10.00
මුළු ප්‍රාග්ධනය	10.00	11.00	12.00	14.00

- 1.2 ඉහත දැක්වෙන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත මෙහි I වන උප ලේඛනයෙහි ඇතුළත් බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා වන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා රාමුවෙහි සඳහන් ක්‍රමවේදයන්ට සහ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි ගණනය කළ යුතුය.
2. නියාමන වාර්තා කිරීම
- 2.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවන් ගණනය කිරීමේ තොරතුරු II වන උපලේඛනයේ සඳහන් වන ආකෘතීන්ට අනුව ජාලගත පද්ධතිය හරහා පහත දැක්වෙන ආකාරයට ඉදිරිපත් කළ යුතුය.
- (i) මාසිකව: සෑම මසකම අවසාන කැලැන්ඩර් දිනට තත්ත්වය දින 15 ක් ඇතුළත වාර්තා කළ යුතුය.
 - (ii) වාර්ෂිකව (විගණනය කළ): සෑම මූල්‍ය වර්ෂයකම අවසාන කැලැන්ඩර් දිනට තත්ත්වය මූල්‍ය වර්ෂය අවසාන වී මාස 3 ක් ඇතුළත වාර්තා කළ යුතුය.
3. අනුකූල නොවන අවස්ථාවක දී ගනු ලබන නියාමන ක්‍රියාමාර්ග
- 3.1 බලපත්‍රලාභී මුදල් සමාගමක් ඉහත සඳහන් විධානයන්ට අනුකූල නොවන අවස්ථාවක දී අධ්‍යක්ෂ විසින් පහත දැක්වෙන ක්‍රියාමාර්ග අතරින් එකක් හෝ කිහිපයක් ගනු ලැබේ.
- (i) ලාභාංශ ගෙවීම හෝ ලාභ බෙදා හැරීම සීමා කිරීම
 - (ii) නියාමන ප්‍රාග්ධන තත්ත්වය තවදුරටත් දුර්වල කෙරෙන ඕනෑම ව්‍යාපාර කටයුත්තක් අත්හිටුවීම
- 3.2 අනුකූල නොවන අවස්ථාවන් නිවැරදි කිරීමක දී, අධ්‍යක්ෂ විසින් ඉහත දැක්වෙන නියාමන ක්‍රියාමාර්ග ඉවත් කරනු ලැබේ.
4. අර්ථ නිරූපණයන්
- 4.1 මෙම විධානයන් හි,
- (i) ඉහත 1.1 කොටසෙහි 1 සහ 2 වගුවල දැක්වෙන බලපත්‍රලාභී මුදල් සමාගමක වත්කම් වල වටිනාකම නිර්ණය කිරීමේ දී විගණනය කරන ලද ආසන්නතම මූල්‍ය වාර්තාව පදනම් කර ගත යුතුය.
 - (ii) “අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අදහස් වේ.

- 5. පෙර විධානය අහෝසි කිරීම 5.1 2006 අංක 02 දරන මුදල් සමාගම් (අවදානම අනුව බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය) විධානය සහ 2017.03.15 දිනැති වකුලේඛය මෙමගින් අහෝසි කෙරේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

පාද සටහන: මෙම විධානයේ I සහ II යන උපලේඛනයන් සඳහා පහත දැක්වෙන අන්තර්ජාල සබැඳිය වෙත යොමු වන්න.
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb.documents/laws/cdg/Finance_Business_Act_Directions_No_3_of_2018_e.pdf

මුදල් ව්‍යාපාර පනත යටතේ කරනු ලබන විධාන 2018 අංක 04

2018 ජූනි 06

නිශ්චල දේපල තක්සේරු කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී මුදල් සමාගම්වල නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳ නියමන රාමුව සම්බන්ධයෙන් විධානයන් නිකුත් කරනු ලැබේ.

1. විධානයෙහි විෂය පථය
 - 1.1 පහත දැක්වෙන අරමුණු සඳහා නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳව මෙම විධාන අදාළ වේ.
 - (අ) 2011 අංක 42 දරන ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද නියමන අවශ්‍යතාවන් සපුරාලීමට සහ
 - (ආ) නිශ්චල දේපල තක්සේරු කිරීමේ අවශ්‍යතාවයක් සහිතව බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් ව්‍යාපාර අවශ්‍යතා සඳහා.
2. නිශ්චල දේපල තක්සේරු කිරීමට අදාළව ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සහ ක්‍රියාවට නැංවීම
 - 2.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින්ම සිය නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, සුදුසු විවක්ෂණශීලී ප්‍රතිපත්ති හා කාර්ය පටිපාටීන් පවතින බවට සහතික විය යුතුය.
 - 2.2 ඉහත විධාන අංක 2.1 හි සඳහන්, නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳ ප්‍රතිපත්ති හා කාර්ය පටිපාටීන් ස්ථාපිත කිරීමේදී, සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින්ම පහත සඳහන් අවම අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
 - (අ) ප්‍රතිපත්තිය සකස් කිරීම හා එය කාලීනව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරත්වයට සහ වෙනත් අදාළ කමිටු (උදා: ණය කමිටුව) සඳහා ඇති වගකීම.
 - (ආ) අභ්‍යන්තර සහ බාහිර තක්සේරුකරුවන්ගේ මධුලු පත් කිරීම.
 - (ඇ) පහත සඳහන් විධාන අංක 4 ට යටත්ව, තක්සේරුකරුවන්ගේ මධුලුලට පත් කිරීම සඳහා සුදුසුකම් ලත් තක්සේරුකරුවන් හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට අදාළ ක්‍රියා පටිපාටීන්.
 - (ඈ) තක්සේරුකරණ ආකෘතියක් මගින් ලබා ගත් යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් වන වෙළඳ වටිනාකමෙහි ඇති සාධාරණභාවය සහ එකී තක්සේරුකරණයක් සඳහා යොදා ගත් දත්තවල විශ්වසනීයත්වය හා නිවැරදි භාවය ඇගයීමට ලක් කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාපටිපාටීන්.
 - (ඉ) පහත සඳහන් විධාන අංක 5 ට යටත්ව, අදාළ වන පරිදි සියලු ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් වශයෙන් තබා ඇති නිශ්චල දේපල සම්බන්ධයෙන් ලබා ගත් හෝ ලබා ගැනීමට නියමිත අභ්‍යන්තර හා බාහිර තක්සේරු වාර්තා වලට අදාළ සීමා.
 - (ඊ) පහත සඳහන් විධාන අංක 6 ට යටත්ව, තක්සේරුකරණ කාල පරාසය.
 - (උ) අභ්‍යන්තර තක්සේරුකරණය සඳහා අදාළ තක්සේරු කිරීමේ නිර්ණායකයන්.
 - (ඌ) පහත සඳහන් විධාන අංක 7 ට යටත්ව, ස්වාධීනත්වය හා හෙළිදරව් කිරීම.
 - (එ) ණයගැතියන් වෙත කරන නිවේදනය : සුරැකුම් වශයෙන් ලබා ගත් නිශ්චල දේපලෙහි සම්පූර්ණ විස්තරයක් සමඟ නැවත තක්සේරු කිරීමේ ආකාරය සහ කාලපරාසය පිළිබඳව සම්පූර්ණ විස්තරයක්, ණය ගිවිසුමෙහි අන්තර්ගත විය යුතුය.
 - (ඵ) බාහිර තක්සේරුකරුවන්ට කරනු ලබන ගෙවීම් හා ගාස්තු ව්‍යුහය සම්බන්ධයෙන් වන ක්‍රියාපටිපාටිය.
3. නිශ්චල දේපල
 - 3.1 මෙම විධානයන් හි අරමුණ සඳහා, නිශ්චල දේපල යන්නෙන් අදහස් වන්නේ පහත සඳහන් අරමුණු සඳහා අත්පත් කර ගන්නා ලද හෝ රඳවා ගෙන ඇති ඉඩම්, ඉඩම් සහ ගොඩනැගිලි හෝ ඒ සම්බන්ධයෙන් වන කුමන හෝ හිමිකමක් වේ.
 - (අ) අත්පත් කර ගන්නා ලද දේපල ද ඇතුළත් ව යම් බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකමකට එරෙහිව සුරැකුම් වශයෙන් ලබා ගන්නා ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි.
 - (ආ) බලපත්‍රලාභී මුදල් සමාගමකට අදාළ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අරමුණ සඳහා මිලට ගන්නා ලද හෝ අත්පත් කර ගන්නා ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව අගය කෙරෙන හා හෙළිදරව් කෙරෙන ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි, උදා:- එල්කේඒඑස් 16 : දේපල, පිරිසහ හා උපකරණ.
 - (ඇ) බලපත්‍රලාභී මුදල් සමාගමක් තම ආයෝජන ලෙස මිලදී ගත් හෝ අත්පත් කර ගත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව අගය කෙරෙන සහ හෙළදරව් කෙරෙන ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි, උදා :- එල්කේඒඑස් 40 : ආයෝජන දේපල.

- 4. තක්සේරුකරු- 4.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම පහත සඳහන් දෑ තහවුරු කළ යුතුය:
 - වන්ගේ (අ) තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය පිළිබඳ නිර්ණායකයන් පහත පරිදි වේ.
 - යෝග්‍යතාවය සඳහා සරිලියායකයන්
 - අ.1. ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු විය යුතු වන අතර ඔහු :
 - (i) සම සාමාජිකයෙකු; හෝ
 - (ii) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර 5 ක පළපුරුද්ද සහිත උපාධිධාරී සාමාජිකයෙකු; හෝ
 - (iii) ආශ්‍රිත සාමාජිකත්වයේ දස වසරක් සම්පූර්ණ කිරීම සඳහා යම් ආශ්‍රිත සාමාජිකයෙකු විසින් ගත කළ හැකිව තිබූ කාලයට සමාන වන පළපුරුද්දක් සහිතව උපාධිධාරී සාමාජිකත්වයට බැඳෙන අවස්ථාවේදී ආශ්‍රිත සාමාජිකයෙකු ව සිටි උපාධිධාරී සාමාජිකයෙකු; හෝ
 - (iv) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ දස වසරක පළපුරුද්ද සහිත ආශ්‍රිත සාමාජිකයෙකු
 - අ.2 එක්සත් රාජධානියේ වරලත් මිනිත්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ (ආර්ථිකසිප්ස්)
 - (i) සම සාමාජිකයෙකු හෝ
 - (ii) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර තුනක පළපුරුද්ද සහිත වෙනත් ඕනෑම ආර්ථිකසිප්ස් සාමාජිකයෙකු විය යුතුය.
 - (ආ) නිශ්චල දේපල තක්සේරු කරන අභ්‍යන්තර තක්සේරුකරුවන් ඉහත සඳහන් විධාන 4.1 අ) හි යෝග්‍යතා නිර්ණායකයන් සපුරාලිය යුතුය.
- 5. අභ්‍යන්තර 5.1 නිශ්චල දේපල සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර තක්සේරු කිරීම් සඳහා බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් සුදුසු බාහිර තක්සේරු සීමාවන් ස්ථාපිත කළ යුතුය.
 - 5.2 අක්‍රීය ණය සම්බන්ධයෙන්, ණය පහසුකමෙහි හිඟ හිටි ප්‍රාග්ධන ශේෂය රුපියල් 1,000,000 ක් හෝ බලපත්‍රලාභී මුදල් සමාගමේ ප්‍රාග්ධන පදනමෙන් 0.1% යන අගයන් දෙකෙන් අඩු වටිනාකමකට වඩා අඩු අගයක් ගන්නා විට අභ්‍යන්තර තක්සේරු වාර්තාවක් ලබා ගත හැක.
- 6. තක්සේරු 6.1 නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන පහත පරිදි විය යුතුය.
 - කිරීමේ වාර ගණන
 - (අ) අක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබා ගෙන ඇති නිශ්චල දේපල තක්සේරු කිරීම වසර 3 කට වඩා නොවැඩි විය යුතුය.
 - (ආ) ඉහත සඳහන් විධාන අංක 3.1(ආ) හා (ඇ) හි දැක්වෙන නිශ්චල දේපල තක්සේරු කිරීම;
 - (i) එවැනි නිශ්චල දේපලවල සාධාරණ අගය කැපී පෙනෙන හා නිරන්තරයෙන් වෙනස්වීම් වලට ලක් වන බව පෙනී යන්නේ නම් එකී පදනම මත වාර්ෂිකව; හෝ
 - (ii) අවම වශයෙන් වසර තුනකට එක් වරක්වත් සිදු කළ යුතුය.
- 7. ස්වාධීනත්වය හා හෙළිදරව් කිරීම 7.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම සිය බාහිර තක්සේරුකරුවන්ගේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු අතර, එය බලපත්‍රලාභී මුදල් සමාගමේ වාර්ෂික වාර්තාවේ හෝ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල පහත දැක්වෙන පරිදි හෙළිදරව් කළ යුතුය.
 - (අ) බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා බාහිර තක්සේරුකරුවෙකු, සම්බන්ධිත පාර්ශවයක් නොවිය යුතුය.
 - (ආ) බලපත්‍රලාභී මුදල් සමාගමේ වාර්ෂික වාර්තාවේ හෝ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වල, තක්සේරු කිරීමේ ප්‍රතිපත්තිය, මිනුම් හා නිශ්චල දේපල හඳුනා ගැනීම යන කාරණාවලට අදාළ හෙළිදරව් කිරීම් සිදු කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය/ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තහවුරු කළ යුතුය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 05 2018 ජූනි 07

මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 02 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධාන පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

- 3. වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම 3.1 ඉහත විධාන 2 හි දැක්වෙන සීමාවන් පහත දැක්වෙන ණය පහසුකම් සඳහා අදාළ නොවේ:
 - (i) පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව තම මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගන්නා සංචාරක සහ / හෝ ප්‍රවාහන කටයුතුවල නිරත සමාගමකට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්: සහ

- (ii) කල්බදු මූල්‍ය ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීම සඳහා රජයේ නියෝජිත ආයතන වෙත ලබා දෙන ණය පහසුකම්.
- 3.2 මෙවැනි ණය පහසුකම් ලබාදීමේ දී බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර, ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 06

2018 අගෝස්තු 24

**මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත
 ණය අනුපාත විධානය සංශෝධනය කිරීම**

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 05 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධාන පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

- 3. වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
 - 3.1 ඉහත විධාන 2 හි දැක්වෙන සීමාවන් පහත දැක්වෙන ණය පහසුකම් සඳහා අදාළ නොවේ:
 - (i) පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව තම මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගන්නා සංචාරක සහ / හෝ ප්‍රවාහන කටයුතුවල නිරත සමාගමකට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්;
 - (ii) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද කල්බදු මූල්‍ය ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීම සඳහා රජයේ නියෝජිත ආයතන වෙත ලබා දෙන ණය පහසුකම්; සහ
 - (iii) රජය මගින් ලබා දීමට යෝජිත සහනදායී කල්බදු මූල්‍ය පහසුකම යටතේ රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුතු ගුරුවරුන්ට යතුරු පැදී මිලදී ගැනීමට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්.
 - 3.2 මෙවැනි ණය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර, ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 07

2018 සැප්තැම්බර් 04

ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සම්බන්ධව බාහිරින් සේවාවන් ලබා ගැනීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව බලපත්‍රලාභී මුදල් සමාගම්වල ව්‍යාපාර කටයුතු සඳහා බාහිරින් සේවා ලබා ගැනීම සම්බන්ධව මුදල් මණ්ඩලය විසින් විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. අදාළත්වය සහ විෂයපථය
 - 1.1 බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් මගින් බලපත්‍රලාභී මුදල් සමාගමකට පිරිවැය ඉතිරිකිරීම් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබා ගත හැකි වන අතර බාහිර සේවාවන් සපයන්නෙකු අදාළ සේවාව සැපයීමට අසමත් වීම හේතුවෙන් ඇති වන සමාගමෙහි කීර්තිනාම, අනුකූලතා සහ මෙහෙයුම් අවදානම් තුළින් බලපත්‍රලාභී මුදල් සමාගමක අවදානම් ව්‍යුහය ඉහළ යාම සිදු විය හැක.
 - 1.2 තැපැල්, පණිවුඩ සේවා, ආහාර පාන සැපයුම් සේවා, ගෘහ පාලන සහ පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා, මුද්‍රණ සේවා (උදාහරණ ලෙස ඉල්ලුම්පත්, අත්පත්‍රිකා, ප්‍රකාශන), සන්නිවේදන සේවා, කොන්ත්‍රාත් සහ තාවකාලික පදනම මත බඳවා ගැනීම්, වැටුප් ලේඛන සහ ලේකම් කටයුතු යනාදී මූල්‍ය සේවා සැපයීමට සෘජුවම සම්බන්ධ නොවන බාහිරින් සේවා සැපයීම් සඳහා වන වැඩපිළිවෙලවල් සඳහා මෙම විධානයන් අදාළ කර නොගත යුතුය.
- 2. බාහිරින් සේවා ලබා ගැනීම සිදු කළ නොහැකි කාර්යයන්/ මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම්
 - 2.1 පහත සඳහන් කාර්යයන්/මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම් හැර අනෙකුත් කාර්යයන්/මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේ හැකියාව බලපත්‍රලාභී මුදල් සමාගමකට පවතී.
 - (අ) තැන්පතු රැස්කිරීම් සහ ගෙවීම් සම්බන්ධ සේවාවන්;
 - (ආ) වත්කම් හා වගකීම් කළමනාකරණය;
 - (ඇ) අනුකූලතා කාර්යයන්;
 - (ඈ) “ගනුදෙනුකරුවන් පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීම” සහ “ඔබේ ගනුදෙනුකරු හඳුනාගැනීම” සම්බන්ධ ක්‍රියාවලි;

- (ඉ) භාණ්ඩාගාර කළමනාකරණය;
- (ඊ) අවදානම් කළමනාකරණය;
- (උ) උපාය මාර්ගික සැලසුම්කරණය හා තීරණ ගැනීම්;
- (ඌ) ණය අනුමත කිරීම;
- (එ) පහත විධාන 6 ට යටත්ව අභ්‍යන්තර විගණන කටයුතු;
- (ඒ) පහත විධාන 7 ට යටත්ව තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවාවන්;
- (ඔ) පහත විධාන 8 ට යටත්ව අලෙවිකරණ හා අයකර ගැනීමේ කාර්යයන්;
- (ඔ) මුදල් මණ්ඩලය මගින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම කාර්යයක්/මෙහෙයුම් කටයුත්තක් හෝ ක්‍රියාකාරකමක්.

3. පොදු කොන්දේසි
- 3.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම සෑම විටම බාහිර සේවා සැපයුම්කරුවෙකු සමග නෛතික බැඳීමක් සහිත, මින් මතු “බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක්” ලෙස හඳුන්වන එකඟතාවයකට එළඹිය යුතුය.
- 3.2 අදාළ කාර්යයන්, මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය විශේෂිත වූ සම්පත්, ධාරිතාව සහ ප්‍රවීණතාව සහිත සේවා සපයන්නන් සමඟ පමණක් බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් සඳහා අවතීර්ණ විය යුතුය.
- 3.3 අදාළ බලපත්‍රලාභී මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන් සහ/හෝ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ සේවකයෙකුගේ සමීප ඥාතීන් විසින් හරවත් සම්බන්ධතාවයක් දරනු ලබන සේවා සපයන්නෙකු සමඟ බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ නොවිය යුතුය.
- 3.4 බාහිරින් සේවා සපයන්නා අදාළ බලපත්‍රලාභී මුදල් සමාගමේ මවි සමාගම හෝ වෙනත් සම්බන්ධිත සමාගමක් වන විට, අදාළ බලපත්‍රලාභී මුදල් සමාගම, 2008 අංක 03 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානය හෝ එහි සංශෝධනයන්හි “සම්බන්ධිත පාර්ශව ගනුදෙනු” වලට අදාළ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කළ යුතුය.

4. බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙල
- 4.1 බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක අවම වශයෙන් පහත කරුණු අඩංගු විය යුතුය.
- (අ) සේවා ප්‍රමිතීන් ඇතුළුව බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලට අදාළ විෂය පථය;
 - (ආ) එකඟතාවයට අදාළ කාලසීමාව සහ අඑන් කිරීම/ප්‍රතිගිවිසුම්ගත වීමට අදාළ කොන්දේසි;
 - (ඇ) සම්බන්ධ වී ඇති පාර්ශවයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්;
 - (ඈ) අභ්‍යන්තර පාලන හා අවදානම් කළමනාකරණ ප්‍රමිතීන්;
 - (ඉ) රහස්‍යභාවය හා ආරක්ෂාව;
 - (ඊ) ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය;
 - (උ) කාර්ය සාධන ඇගයීමට අදාළ යාන්ත්‍රණය;
 - (ඌ) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලට අදාළ අධීක්ෂණය හා පාලනය;
 - (එ) විගණනය හා සුපරීක්ෂණය;
 - (ඒ) ගැටළු නිරාකරණය;
 - (ඔ) සේවා සැපයීම අවසන් වීම හා නියමිත දිනට පෙර සේවය අවසන් වීම;
 - (ඔ) උප ගිවිසුම්;
 - (ක) අදාළ නීති, රෙගුලාසි හා විවක්ෂණශීලී අවශ්‍යතාවයන්;

5. අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගකීම
- 5.1 අනුමැතිය හා ඵලදායී අධීක්ෂණය
- (අ) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් ඵලදායී ලෙස අධීක්ෂණය කිරීම සහ බාහිරින් සේවාවන් ලබාගැනීමේ අවදානම් කළමනාකරණය කිරීම, බලපත්‍රලාභී මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙහි වගකීමකි.
 - (ආ) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් පාලනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ප්‍රතිපත්ති රාමුවක් අනුමත කළ යුතුය. එම ප්‍රතිපත්ති තුළ පහත සඳහන් අවම අවශ්‍යතා ඇතුළත් විය යුතුය.
 - I බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් නිසා අති විය හැකි අවදානම් හඳුනා ගැනීමේ සහ ඒවා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක්;
 - II බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් සඳහා අනුමැතිය ලබා දීමට බලය පැවරූ අධිකාරිය;
 - III බාහිර සේවා සපයන්නන් තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය;
 - IV බාහිරින් සේවාවන් ලබා ගැනීමට නියමිත සෑම කාර්යයක්, මෙහෙයුම් කටයුත්තක් හෝ ක්‍රියාකාරකමක් පිළිබඳ පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණය;

- V බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙල යටතේ වන බැඳීම් ඉටු කිරීම සඳහා සේවා සපයන්නාගේ ධාරිතාවය, හැකියාව සහ ගෙවීම් කටයුතු කිරීමේ ක්‍රමය/පදනම අගය කිරීම සඳහා වන ක්‍රියාවලිය; සහ
- VI සියලු බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් ඇගයීමේ ක්‍රියාවලිය වාර්තා කිරීම සඳහා වන ක්‍රමවේදය.

(ඇ) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් වන පරිදි, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ අනුමැතිය ලබාදීමට බලය පැවරූ අධිකාරිය විසින් බාහිරින් සේවා සපයන්නන් සහ බලපත්‍රලාභී මුදල් සමාගම අතර එළඹුණු බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් සියල්ල අනුමත කළ යුතුය.

5.2 ක්‍රියාත්මක කිරීම

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වගකීමෙන් බැඳේ.

5.3 අධීක්ෂණය හා පාලනය කිරීම

(අ) අභ්‍යන්තර ඒකකයක් හෝ බාහිර පාර්ශවයක් හෝ විසින් නිශ්චිත කාලපරාසයන් තුළ සියලුම බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල්, අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ප්‍රතිපත්ති රාමුවට දක්වන අනුකූලතාවය තහවුරු කිරීම සඳහා ස්වාධීන සමාලෝචනයක් සිදු කෙරෙන බවට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සහතික විය යුතුය.

(ආ) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මගින් අවම වශයෙන් වසරකට වරක්වත් බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් වල ඵලදායීත්වය පිළිබඳ ඇගයීමක් කල යුතු අතර, එම ඇගයීමෙහි ප්‍රතිඵලය මත එම වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ තීරණය කළ යුතුය.

6. අභ්‍යන්තර විගණන කාර්යය සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීම

6.1 බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් පහත සඳහන් කොන්දේසිවලට යටත්වීමකින් තොරව, අභ්‍යන්තර විගණන කාර්යය සඳහා බාහිරින් සේවාවන් ලබා නොගත යුතුය.

(අ) රුපියල් බිලියන 15 ට අඩු මුළු වත්කම් ප්‍රමාණයක් සහිත බලපත්‍රලාභී මුදල් සමාගමකට, තම පිරිවැය ඉතිරිකිරීම, ඉහළ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සහ සීමිත සම්පත් මනා ලෙස කළමනාකරණය කිරීම සාධාරණය කිරීමට හැකි අවස්ථාවකදී, අභ්‍යන්තර විගණන කාර්යය සඳහා පූර්ණ වශයෙන් බාහිරින් සේවාවන් ලබා ගත හැක.

(ආ) රුපියල් බිලියන 15 ට වැඩි මුළු වත්කම් ප්‍රමාණයක් සහිත බලපත්‍රලාභී මුදල් සමාගමකට, එම සමාගම සතුව අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවක් තිබිය යුතු වන අතර ශාඛා, තොරතුරු පද්ධති විගණනයන් සහ විශේෂිත විගණන පැවරුම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගත හැක.

6.2 අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේදී එම පැවරුම් වල වගකීම සහ පාලනය විගණන කමිටුවේ සභාපතිවරයා සමග පෙර සේම පවත්වාගෙන යා යුතුය. විගණන කමිටුව විසින් 2008 අංක 03 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලනය) විධානය හා එහි සංශෝධනයන් හි නියම කරන ලද ප්‍රතිපාදනයන්ට අනුකූල වන බව සහතික කල යුතුය.

6.3 පහත සඳහන් කොන්දේසි වලට යටත්ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බාහිර විගණක මණ්ඩලයෙන් තෝරා ගන්නා ලද විගණකවරයෙකු වෙතින් අභ්‍යන්තර විගණන කාර්යය සඳහා බාහිරින් සේවාවන් ලබා ගත හැක;

- (අ) එම විගණකවරයා, බලපත්‍රලාභී මුදල් සමාගමෙහි වර්තමාන බාහිර විගණකවරයා නොවිය යුතුය.
- (ආ) එම විගණන ආයතන මීට පෙර බලපත්‍රලාභී මුදල් සමාගමෙහි බාහිර විගණන කාර්යයන් වල නියුතුව තිබේ නම් එවන් පත් කිරීමක් වර්ෂ දෙකක විරාම කාලපරිච්ඡේදයකට පසුව සිදු කළ යුතුය.

6.4 අභ්‍යන්තර විගණන සේවා සපයන්නා බලපත්‍රලාභී මුදල් සමාගමෙහි කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු හෝ සේවකයෙකු හා සමාන බලපත්‍ර ඇතිව, ඍජු හෝ වක්‍රාකාර ලෙස කළමනාකරණ ක්‍රියාවන් සිදු නොකළ යුතුය.

6.5 අභ්‍යන්තර විගණන සේවා සපයන්නා විසින් විගණන සම්බන්ධ කාර්යයන් කිරීමට අපේක්ෂිත බලපත්‍රලාභී මුදල් සමාගමෙහි කාර්යයකට/මෙහෙයුම් කටයුත්තකට හෝ ක්‍රියාකාරකමකට අදාලව උපදේශක සේවාවන් ලබාදීම හෝ ඊට ප්‍රතිලෝම වශයෙන් සේවා සැපයීම වර්ෂ 2 ක කාලයක් ඇතුළත සිදු නොකළ යුතුය.

7. තොරතුරු තාක්ෂණය සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීම

7.1 පහත සඳහන් කාර්යයන් හැරුණු කොට බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් තොරතුරු තාක්ෂණ කාර්යය සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීම සිදු නොකළ යුතු අතර, බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් හරහා පිරිවැය ඉතිරිකිරීම, ඉහළ කාර්යක්ෂමතාවය සහ වඩා යහපත් සම්පත් උපයෝජන හැකියාවන් ලබා ගැනීමට හැකි විය යුතුය.

- (අ) භාවිතයන්/පද්ධති සංවර්ධනය, පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම සහ උපකාරක සේවා;
- (ආ) තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණය, නඩත්තු කිරීම සහ උපකාරක සේවා;
- (ඇ) උපකාරක කවුළුව;

- (ඇ) ජාල පරිපාලනය;
- (ඉ) ආපදා ප්‍රතිසාධනය සම්බන්ධ උපකාරක සේවාවන්;
- (ඊ) මූලික නොවන ව්‍යාපාර කටයුතු වලට අදාළ දත්ත ඇතුළත් කිරීමේ කටයුතු;
- (උ) විද්‍යුත් බැංකු ක්‍රම (උදා: අන්තර්ජාල බැංකු කටයුතු, ජංගම බැංකු කටයුතු සහ දුරකථන බැංකු කටයුතු) සංවර්ධනය, නඩත්තුව සහ උපකාරක සේවා;
- (ඌ) වෙබ් අඩවි ජාල පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම;
- (එ) හරපත්/ණයපත්/ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් මුද්‍රණය;
- (ඒ) ඉහත සඳහන් කාර්යයන් හැරුණු කොට අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතිය සහිතව අනෙකුත් ඕනෑම කාර්යයක්/ක්‍රියාකාරකමක්

8.	අලෙවි සහ අයකර ගැනීම් කටයුතු වලට බාහිරින් සේවාවන් ලබාගැනීම	8.1	ගනුදෙනුකරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන බාහිර සේවාවන් සපයන්නන්ගේ කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ වගකීම් නිසියාකාරව සහ විවක්ෂණශීලී ලෙස ඉටු කිරීම සඳහා මනා ලෙස පුහුණු කරනු ලැබ ඇති බවට සහ 2018 අංක 01 දරන මුදල් ව්‍යාපාර පනතේ මූලික ගනුදෙනුකරුවන් ආරක්ෂාකිරීමේ අනුකූලතා රාමුව විධානය හෝ එහි සංශෝධනයන්ට අනුකූල වන බවට සහතික කරන අවස්ථා වලදී බලපත්‍රලාභී මුදල් සමාගම් වලට අලෙවි හා අයකරගැනීම් කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගත හැක.
		8.2	ඕනෑම බාහිර සේවාවන් සපයන්නෙකුගේ වර්යාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඕනෑම ලිඛිත/වාචික පැමිණිල්ලක් ලද අවස්ථාවක, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමෙන් එවැනි ඕනෑම බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අත්හිටුවීමේ බලය අධ්‍යක්ෂවරයා සතුව පවතී.
9.	ක්‍රියාත්මක කිරීම	9.1	මෙම විධානයන් හි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම විධානයන් ක්‍රියාත්මක වේ.
10.	අන්තර්කාලීන විධිවිධාන	10.1	බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් ඉහත 2.1 හි සඳහන් මූලික ව්‍යාපාර කටයුතු/මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම් සඳහා දැනටමත් බාහිරින් සේවාවන් ලබා ගන්නේ නම්, මෙම විධාන බලපැවැත්වෙන දින සිට මාස හයක කාලසීමාවක් තුළදී ඒ සඳහා ලබා දුන් අනුමැතිය අහෝසි වේ.
11	බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් පිළිබඳ ලේඛනය සහ වාර්තා කිරීම	11.1	බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් පිළිබඳ ලේඛනයක් යාවත්කාලීනව පවත්වා ගත යුතුය.
		11.2	බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් යම් මූල්‍ය වර්ෂයකදී සිදු කිරීමට අපේක්ෂිත බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලයන් හි ලැයිස්තුව, එම මූල්‍ය වර්ෂයේ පළමු මාසය අවසාන වන දින හෝ ඊට පෙර ඇමුණුම් 1 හි සඳහන් ආකෘතියට අනුව අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතුය.
12	අර්ථ නිරූපණයන්	12.1	“බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක්” යනු සේවා සපයන්නා විසින් බලපත්‍රලාභී මුදල් සමාගමක සාමාන්‍ය කටයුත්තක් ලෙස හෝ අදාළ සමාගම විසින් සිදු කළ හැකි කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කරන කාර්යයක්, මෙහෙයුම් කටයුත්තක් හෝ ක්‍රියාකාරකමක්, එම බලපත්‍රලාභී මුදල් සමාගම වෙනුවෙන් අධිකාරි පදනම මත සිදු කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලකි.
		12.2	“සේවා සපයන්නා” යනු බලපත්‍රලාභී මුදල් සමාගමෙහි මව් සමාගම හෝ වෙනත් සම්බන්ධිත සමාගමක් ද ඇතුළත්ව අදාළ බලපත්‍රලාභී මුදල් සමාගමට බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් යටතේ සේවාවන් ලබා දෙන ආයතනයක් වන අතර එයට සියලු උප ගිවිසුම්කරුවන් ද ඇතුළත් වේ.
		12.3	“උප ගිවිසුම්කරුවා” යනු මූලික සේවා සපයන්නා හට බාහිරින් ලබා දෙන සේවාව සම්පූර්ණයෙන් හෝ කොටසක් ක්‍රියාත්මක කිරීම සඳහා එම සේවා සපයන්නා සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන ආයතනයක් වේ.
		12.4	“අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අදහස් වේ.
		12.5	“සමීප ශ්‍රේණිය” යන්නට කලත්‍රයා සහ යැපෙන දරුවන් අයත් වේ.
		12.6	“හරවත් සම්බන්ධතාවයක්” යන්නෙහි අර්ථය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වන වගන්තියෙහි දැක්වෙන අර්ථයට සමානය.
		12.7	විධාන අංක 6.1 හි සඳහන් “වත්කම්” යන්නෙන් අදහස් කෙරෙන්නේ අවසන් වරට විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති මුළු වත්කම් ප්‍රමාණය වේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

බාහිරින් සේවාවන් ලබා ගැනීමට යෝජිත කාර්යයන්, මෙහෙයුම් කටයුතු හෝ ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තුව

වර්ෂය:

බාහිරින් සේවාව ලබා ගන්නා කාර්යය/මෙහෙයුම් කටයුත්ත/ක්‍රියාකාරකම	සේවා සපයන්නාගේ නම	ලිපිනය	යෝජිත ආරම්භක දිනය	ගිවිසුමෙහි කාල සීමාව	සැපයිය යුතු දෑ/සේවාවන්	පිරිවැය (වාර්ෂික)

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධානය 2018 අංක 08

2018 සැප්තැම්බර් 04

2013 අංක 01 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානය සංශෝධනය කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 12 වන වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව මුදල් මණ්ඩලය විසින් 2013 ජූනි මස 07 දින ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නිකුත් කරන ලද 2013 අංක 01 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානයෙහි විධාන අංක 3.1 ඉවත් කිරීම සඳහා පහත දැක්වෙන විධානය නිකුත් කෙරේ.

- අදාළත්වය හා විෂය පථය මෙම විධානය මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 08 දරන විධානය ලෙස හඳුන්වනු ලැබේ.
- ඉවත් කිරීම 2013 ජූනි 07 දින නිකුත් කරන ලද 2013 අංක 01 දරන මුදල් සමාගම් (ව්‍යුහාත්මක වෙනස්කම්) විධානයෙහි විධාන අංක 3.1 මෙමගින් ඉවත් කෙරේ.
- ක්‍රියාත්මක කිරීම මෙම විධානයන් නිකුත් කළ දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධානය 2018 අංක 09

2018 ඔක්තෝබර් 01

මෝටර් වාහන ආනයනය කිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

ආනයන සහ එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකය මත ඇති වන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත 2018 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි පහත දැක්වෙන ක්‍රියාමාර්ග සකස් කර ගන්නා ලෙස නියම කරයි.

- මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 02 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානයන් හි 2.1 විධානය පහත පරිදි ප්‍රතිස්ථාපනය කෙරේ.
මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ලබාදෙන ණය පහසුකම් නැවත දැනුම් දෙන තුරු එම වාහන වල වෙළඳපොල වටිනාකමෙන් පහත දැක්වෙන ප්‍රතිශතයන් නොඉක්මවිය යුතුය.
 - ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා,

වගු අංක 01 - වටිනාකම මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විද්‍යුත් වාහන	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) හා වෑන් රථ	B [(සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර)	90%	50%
ක්‍රී රෝද රථ	B1	90%	25%
වෙනත් ඕනෑම වාහන	A1, A, B පන්තිය යටතේ වර්ගීකරණය කර ඇති සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab)	90%	70%

දෛමුහුම් මෝටර් කාර්, වෑන් රථ සහ ක්‍රීඩා උපයෝගී වාහන (SUV)	B [(සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර)]	50%
---	---	-----

ii පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70 ක් විය යුතුය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධානය 2018 අංක 10

2018 දෙසැම්බර් 03

ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 12 (1)(ආ) වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වන උපරිම පොලී අනුපාතය සම්බන්ධයෙන් මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

1. අදාළත්වය හා විෂය පථය
 - 1.1 බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ දී අසාධාරණ පොලී අනුපාතයන් අය කිරීමෙන් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙනු ලැබේ.
 - 1.2 මෙම විධානය නිකුත් කල දින සිට ප්‍රදානය කරනු ලබන සියළුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා මෙම විධානය අදාළ වේ.
2. උපරිම පොලී අනුපාතය
 - 2.1 බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කරනු ලබන පොලිය සියළුම අනෙකුත් ගාස්තු ද ඇතුළත්ව වාර්ෂිකව සියයට 35 කට (වාර්ෂික සඵල පොලී අනුපාතය) නොවැඩි විය යුතුය.
3. ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අර්ථ දැක්වීම
 - 3.1 ක්ෂුද්‍ර ව්‍යවසායයන් පිහිටුවීම සහ කළමනාකරණය සඳහා ලබා දුන් ණය ද ඇතුළත්ව, තනි පුද්ගලයන්ට / කණ්ඩායම් ණය ක්‍රම යටතේ තනි පුද්ගලයන්ට ආදායම් උපදවන ක්‍රියාකාරකම් සඳහා ලබා දුන් ණය
4. වාර්තා කිරීමේ අවශ්‍යතා
 - 4.1 බලපත්‍රලාභී මුදල් සමාගම් විසින්, මූල්‍ය තොරතුරු ජාල පද්ධතියෙහි (FinNet) එන්බීඩී-එම්එෆ්-01-බීඑස්- ශේෂ පත්‍රය යන වාර්තාවෙහි 1.1.4.12.0.0 - ක්ෂුද්‍ර මූල්‍ය ණය යන කේතය යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වාර්තා කළ යුතුය.
5. අර්ථ නිරූපණයන්
 - 5.1 වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15 ට අඩු සහ සේවක සංඛ්‍යාව 10 ට අඩු නිෂ්පාදන සහ සේවා අංශයෙහි නියුතු ව්‍යාපාර, ක්ෂුද්‍ර ව්‍යවසායයන් ලෙස හැඳින්වේ. (මූලාශ්‍රය : කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කල සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්ති අනුකූලතා රාමුව)

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති සහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වකුලේඛය 2018 අංක 01

2018 මාර්තු 13

ණය ශ්‍රේණිගත කිරීම්

සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ණය ශ්‍රේණිගත කිරීමට අදාළව පහත සඳහන් මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමට මෙමගින් නියම කෙරේ.

1. මූලික කාල රාමු
 - 1.1 සමාගම වෙත ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයක් සමඟ 2018 අප්‍රේල් මස 30 වන විට ගිවිසුමකට එළඹ පහතින් අත්සන් කර ඇති පාර්ශවය වෙත දැනුම් දීම.
 - 1.2 සමාගම සඳහා එවන් නියෝජිත ආයතනයක් මගින් ප්‍රසිද්ධ කර පළ කල හැකි ණය ශ්‍රේණිගත කිරීමක් 2018 ඔක්තෝබර් 01 වන විට ලබා ගැනීම.
2. ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතන ලැයිස්තුව
 - 2.1 මේ සඳහා පහත සඳහන් ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයන් ගෙන් එක් ආයතනයක් තෝරා ගත යුතුය.
අ. ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඩ්
ආ. ඉක්රා ලංකා ලිමිටඩ්
 - 2.2 ඉහත 2.1 හි සඳහන් ලැයිස්තුවෙහි වෙනස්කම් වෙනත් බැංකු නොවන මූල්‍ය ආයතන අධිකාරීන් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් සුදුසු කටයුතු සඳහා දැනුම් දෙනු ලැබේ.

- 3. වෙනත් කොන්දේසි
 - 3.1 2018 ඔක්තෝබර් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ ණය ශ්‍රේණිගත කිරීම, මහජනතාවගෙන් තැන්පතු සහ ණය රැස්කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රචාරණ කටයුතු වලදී, ආයතනික වෙබ් අඩවියෙහි, ප්‍රකාශිත මූල්‍ය වර්තාවල සහ ආයතන පරිශ්‍රයන් හි ප්‍රදර්ශනය කළ යුතුය.
 - 3.2 ණය ශ්‍රේණිගත කිරීම වසරකට වතාවක් හෝ යාවත්කාලීන කළ යුතු අතර අදාළ ශ්‍රේණිගත කිරීමේ වාර්තාව එය ලබාගත් දින සිට මසක් ඇතුළත බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.

ඩබ්. රණවීර
 වැඩ බලන අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
 ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 1

2018 ජනවාරි 22

මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙන් පැවරී ඇති බලතල අනුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” ලෙස සඳහන් කරනු ලබන) විසින් මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට හා බැඳියාව තහවුරු කිරීමට සියලුම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. අදාලත්වය හා විෂය පථය
 - 1.1 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම මෙම විධානයෙහි දක්වා ඇති මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව පිළිපැදීම සහතික කළ යුතුය. මෙම විධානයන්හි අරමුණු වනුයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, ගනුදෙනුකරුවන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සහ මෙම අංශයේ ස්ථායීතාවය හා ශක්තිමත්භාවය සහතික කිරීම සඳහා අංශය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ පවතින විශ්වාසය තහවුරු කිරීමය.
 - 1.2 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම පහත විධාන 3 හි දැක්වෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අවම ප්‍රමිතීන් පිළිපැදිය යුතු අතර, සවිස්තරාත්මක මාර්ගෝපදේශයන් මෙම විධානය සමග අමුණා ඇත.
- 2. අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම
 - 2.1 මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, සමාගමෙහි ආයතනික යහපාලනය, සංස්කෘතිය හා අධ්‍යක්ෂ මණ්ඩලයේ උපායමාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්‍යාවශ්‍ය අංගයක් විය යුතුය.
 - 2.2 සමාගමේ සියලුම සේවකයන් හා පත්කරන ලද නියෝජිතයන් විසින් මෙම විධානයන්හි දක්වා ඇති ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ අවම ප්‍රමිතීන් පිළිපැදීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කළ යුතුය. මේ සඳහා මෙම විධානයන්ට අනුකූල වීම සහතික කිරීමේ සුදුසු නිරීක්ෂණ ක්‍රමවේදයක් සමාගම සතුව පැවතීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කළ යුතුය.
- 3. ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ අවම ප්‍රමිතීන්
 - 3.1 හෙළිදරව් කිරීම හා විනිවිදභාවය

ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවාවන් සම්බන්ධව සම්පූර්ණ, පැහැදිලි, සංක්ෂිප්ත, නිවැරදි සහ නොමග නොයවන ආකාරයේ තොරතුරු ලබාදිය යුතු අතර මූල්‍ය සේවාවන් සම්බන්ධව සාධනීය තීරණ ගැනීම පහසු කිරීම සඳහා ඒවායේ නියමයන් හා කොන්දේසි දැනගැනීමටත් ඒවා සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමටත් ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත.
 - 3.2 ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම

මූල්‍ය සේවාවන් සම්බන්ධව සාධනීය තීරණ ගැනීම පහසු කිරීම සඳහා ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන්ගේ දැනීම හා අවබෝධය වර්ධනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
 - 3.3 වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම

ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේදී සේවකයන් සහ පත්කරන ලද නියෝජිතයන් වෘත්තීමය ලෙස මනා නිපුණත්වයෙන් යුතුව සැලකිලිමත්ව හා උද්යෝගයෙන් කටයුතු කළ යුතුය.
 - 3.4 පැමිණිලි හැසිරවීම සහ සහන සැලසීම

ප්‍රවේශ විය හැකි, දැරිය හැකි, ස්වාධීන, සාධාරණ, වගවිය හැකි, කාලෝචිත සහ කාර්යක්ෂම වූ ප්‍රමාණවත් පැමිණිලි හැසිරවීමේ හා සහන සැලසීමේ ක්‍රමවේදයක් සඳහා ගනුදෙනුකරුවන් වෙත අවකාශය ලබාදිය යුතුය.
 - 3.5 අපක්ෂපාතී හා සාධාරණ සැලකීම

සමාගම සමග ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම සෑම ගනුදෙනුකරුවෙකුටම අපක්ෂපාතීව, අවංකව සහ සාධාරණව සැලකිය යුතුය.
 - 3.6 ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම

ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම සුදුසු පියවර ගත යුතුය.

- 4. ක්‍රියාත්මක කිරීම 4.1 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම මෙම විධානයේ සඳහන් දින සිට මාස 3 ක් ඇතුළත මෙම විධානයන් ක්‍රියාත්මක වීම සහතික කල යුතුය.
- 4.2 සියලුම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව පිළිගනු ලබන බවට දැනට සේවයේ නියුතු සියලුම සේවකයන්ගෙන්, අළුතින් බඳවා ගන්නා සේවකයන්ගෙන් (ඔවුන් රැකියාවෙහි යෙදවීමට පෙර) සහ පත්කරන ලද නියෝජිතයන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
- 4.3 සියලුම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව තම වෙබ් අඩවියෙහි පළ කල යුතු අතර, ගනුදෙනුකරුවන් ඉල්ලා සිටින භාෂාවෙන් එය ලබාදීමටද අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමටද කටයුතු කල යුතුය.

ඩබ්. රණවීර
 වැඩ බලන අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
 ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව සම්බන්ධ විස්තරාත්මක මාර්ගෝපදේශය

හැඳින්වීම

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට හා බැඳියාව තහවුරු කිරීමට හඳුන්වා දෙන ලද මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවෙහි දැක්වෙන අවම ප්‍රමිතීන්ට අනුකූලවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් මෙයින් පැහැදිලි කෙරේ.

1. හෙළිදරව් කිරීම හා විනිවිදභාවය

1.1 ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය සේවාවන් සම්බන්ධ පැහැදිලි, සංක්ෂිප්ත, නිවැරදි සහ නොමග නොයවන ආකාරයේ තොරතුරු ලබා දිය යුතුය. මෙම ලබාදෙන තොරතුරු ගනුදෙනුකරුවන් කැමති භාෂාවකින් එනම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවතිය යුතුය.

1.2 සේවාවන් සම්බන්ධ මූලික තොරතුරු

1.2.1 වෙළඳ දැන්වීම් අවධිය

(අ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ඕනෑම මාධ්‍යයක් මගින් සිදු කරනු ලබන සියලුම වෙළඳ දැන්වීම් වල මූල්‍ය සේවාවන් සම්බන්ධ නිවැරදි, තේරුම්ගත හැකි සහ සත්‍ය තොරතුරු අන්තර්ගත විය යුතු අතර මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුය. තවද, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ප්‍රචාරය කරන ඕනෑම වෙළඳ දැන්වීමක් පිළිබඳව පැහැදිලි කිරීම් ඉල්ලා සිටින විටකදී ලබා දිය යුතුය.

(ආ) තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය සහ විශේෂිත සේවාවන් හා සම්බන්ධ වෙළඳ දැන්වීම් සඳහා කලින් කලට නිකුත් කරනු ලබන නියමයන් හා මාර්ගෝපදේශයන් සඳහාද විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අනුකූල විය යුතුය.

1.2.2 පූර්ව ගිවිසුම් අවධිය

(අ) සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම තම සේවාවන් සම්බන්ධව සරල භාෂාවෙන් සකස් කරන ලද “මූලික තොරතුරු ලේඛනයක්” එහි අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ලබාදිය හැකි සම්මත ආකාරයේ ලේඛනයක් ලෙස මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් පවත්වා ගත යුතු අතර එය ආයතනයේ වෙබ් අඩවියේ පළ කල යුතුය.

(ආ) ණය සේවාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

- (i) මූල්‍ය සේවාවේ ස්වභාවය, පොලී අනුපාතය, දඩ, වෙනත් අයකිරීම් හා සේවා ගාස්තු සහ කොමිස් ඇතුළුව මූල්‍ය සේවාව සම්බන්ධ මූලික ලක්ෂණ
- (ii) මූල්‍ය සේවාව ලබාගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය
- (iii) ප්‍රධාන නියමයන් හා කොන්දේසි
- (iv) මූල්‍ය සේවාවන් හා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන
- (v) පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

(ඇ) ණය සාධන පත්‍ර සම්බන්ධව පහත දැක්වෙන මූලික තොරතුරු එම ලේඛනයෙහි අන්තර්ගත විය යුතුය.

- (i) වෙළඳ පුවර්ධන හා අනෙකුත් දිරි දීමනාද ඇතුළුව ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ
- (ii) ණය සාධන පත්‍ර හා සම්බන්ධ කලින් නිදහස් කිරීමේ කොන්දේසි ද ඇතුළත්ව අදාළ වෙනත් නියමයන් හා කොන්දේසි

(ඈ) අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ගිවිසුමකට එළඹීම සඳහා බලකිරීම සිදු නොකල යුතු අතර මූල්‍ය සේවාවන් සම්බන්ධ සාධනීය තීරණයක් ගැනීම සඳහා සාධාරණ කාලයක් ගනුදෙනුකරුවන් වෙත ලබා දිය යුතුය.

1.2.3 ගිවිසුම් අවධිය

- (අ) සියලුම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අදාළ පනත්/විධානයන් මගින් නියම කර ඇති පරිදි අදාළ අවස්ථාවන් වලදී මූල්‍ය සේවාවන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කළ යුතුය.
- (ආ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් පහත දැ ඇවරණය කරමින් මූල්‍ය සේවාවන් හා සම්බන්ධ නියමයන් හා කොන්දේසි සහ ඒවායේ ස්වභාවය ගනුදෙනුකරුවන් වෙත පැහැදිලිව විස්තර කළ යුතුය.
 - (i) ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු පොලිය, ගණනය කරන ආකාරයද ඇතුළත්ව පොලී අනුපාත, ගාස්තු හා අයකිරීම්, කොමිස් (තිබෙනම්) ආදී සාමාන්‍ය අයකිරීම්වල විස්තර
 - (ii) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල පැමිණිලි බාර ගැනීමේ ක්‍රමවේදය හා එම ගැටළු නිරාකරණය කිරීමේ යාන්ත්‍රණය
 - (iii) ගනුදෙනුකරුවෙකු විසින් ඔහුගේ/ඇයගේ වගකීම් පියවීම පැහැර හරින අවස්ථාවක විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය, අයකිරීමේ ක්‍රියාමාර්ග සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඒ සඳහා දරන වියදම ගනුදෙනුකරුගෙන් ප්‍රතිපූර්ණය කරගන්නා බව
 - (iv) ආයෝජන හා සම්බන්ධ ණය සාධන පත්‍ර කලින් නිදහස් කිරීමද ඇතුළත් නියමයන් හා කොන්දේසි
 - (v) යම් ගනුදෙනුකරුවෙකු විසින් මූල්‍ය සේවාවන් කල්පිරීමට ප්‍රථම එයින් ඉවත් වන්නේ නම්/අවසන් කරන්නේ නම් අදාළ ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු දඩ මුදල් හා පෙර පියවීමේ ගාස්තු
 - (vi) සැක කටයුතු ගනුදෙනු හා සීමාවකට ඉහළ ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීමට අදාළ නීතිරීති
 - (vii) ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය උපකරණ අස්ථාන ගත වූ වි එය වාර්තා කිරීමේදී, ගනුදෙනුකරු විසින් අනුමතය කලයුතු ක්‍රමවේදය හා ඒ වෙනුවෙන් ගනුදෙනුකරුගේ සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ වගකීම
 - (viii) නීත්‍යානුකූලව අවසරලත් පාර්ශ්වයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන බව
- (ඇ) ණය සේවාවන් වෙනුවෙන් සියළුම ගනුදෙනුකරුවන් වෙත “අර්පණ ලිපියක්/මූල්‍ය සේවා ප්‍රකාශයක්” ලබා දිය යුතු අතර එහි අවම වශයෙන් පහත දැක්වෙන මූලික තොරතුරු ඇතුළත් විය යුතුය.
 - (i) ණය ගැනුම්කරුගේ නම
 - (ii) ගිවිසුම් අංකය (ණය අංකය)
 - (iii) ප්‍රදානය කල මුදල
 - (iv) ප්‍රදානය කල දිනය සහ ණය ගිවිසුමෙහි කාලපරිච්ඡේදය
 - (v) පොලී අනුපාතය හා එහි පදනම (නාමික හෝ සඵල)
 - (vi) ආපසු ගෙවීමේ කොන්දේසි හා වාරිකය ගෙවීමේ වාර ගණන (දෛනික, සති, මාසික හෝ වෙනත් පදනම)
 - (vii) ලබා දී ඇති ඇප සුරැකුම පිළිබඳ විස්තර
 - (viii) රක්ෂණ, අගය කිරීම්, ලියාපදිංචි, ලියාපදිංචි ආදී අමතර ගාස්තු පිළිබඳ විස්තර (අදාළ වේ නම්)
 - (ix) ප්‍රමාද වී සිදුකරන ගෙවීම් සඳහා අදාළ වන දඩ පොලී අනුපාතය (වාර්ෂික)
 - (x) ගනුදෙනුකරුවෙකු විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවක අයකර ගැනීමේ ක්‍රමවේදය (වත්කම් යලි අත්පත් කරගැනීම, මෙම ක්‍රියාවලිය සඳහා වැය වන පිරිවැය, යලි අත්පත් කරගැනීමෙන් පසුව අදාළ වන ක්‍රමවේදය, අදාළ අනෙකුත් ගාස්තු ආදිය)
 - (xi) ණය කලින් බෙරුම් කිරීම සඳහා අදාළ වන කොන්දේසි
 - (xii) ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිලධාරියා විසින් කණ්ඩායමේ සාමාජිකයින් හමුවන දින හා වේලාවන්, අයකර ගැනීමේ ක්‍රමවේදය සහ එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වල තොරතුරු සඳහන් කල යුතුය. ස්වභාවික ආපදා සහ බලාපොරොත්තු නොවන සිද්ධීන් හේතුවෙන් ණය අයකර ගැනීමේ මූලික කාලසටහන් වෙනස් වුවහොත්, ඒ සම්බන්ධව ගනුදෙනුකරුවන් වෙත දැනුම් දිය යුතුය.
- (ඈ) ණය සාධන පත්‍ර සම්බන්ධයෙන් සියළු විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අදාළ පනත්/විධානයන්හි දක්වා ඇති තොරතුරු අදාළ වන පරිදි හෙළිදරව් කල යුතුය.

1.2.4 ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි

ණය සේවාව සම්බන්ධ සේවා ප්‍රකාශනයක් ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි සැපයිය යුතු අතර එහි පහත තොරතුරු අන්තර්ගත විය යුතුය.

- (i) වාර්තාකරණ කාලපරිච්ඡේදය සඳහා ගනුදෙනුවල සවිස්තරාත්මක තොරතුරු (උදා: ගනුදෙනුකරුවන්ගේ ගිණුමෙහි හර හා බැර අයිතමයන්)
- (ii) සඵල පොලී අනුපාතිකය සහ කාලපරිච්ඡේදය සඳහා අය කල පොලිය
- (iii) කාලපරිච්ඡේදය සඳහා අය කල ගාස්තු
- (iv) ගෙවීම් කල යුතු දිනය සහ හිඟ හිටි ශේෂය

- 1.2.5 මූල්‍ය සේවාවේ විස්තර සහ ඒවාට අදාළ නියමයන් හා කොන්දේසි ලබාගත් බවට, පැහැදිලි කරදුන් බවට හා තේරුම් ගත් බවට ගනුදෙනුකරුවන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
- 1.2.6 මූල්‍ය සේවාවට අදාළ සියලුම ලියකියවිලි නිසි ලෙස සම්පූර්ණ කර ගනුදෙනුකරුවන්ගේ අත්සන යෙදිය යුතුය. අසම්පූර්ණ ලියකියවිලි බාරගැනීම සහ හිස් ලියකියවිලි මත අත්සන් ලබා ගැනීම සිදු නොකළ යුතුය.
- 1.2.7 යම් මූල්‍ය සේවාවක් සම්බන්ධයෙන් එකඟ වූ නියමයන් හා කොන්දේසි වල යම් වෙනසක් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින් සිදු කරන්නේ නම් එසේ කිරීමට ප්‍රථම ගනුදෙනුකරුවන්ට දැනුම් දිය යුතුය.

1.3 පොදු හෙළිදරව් කිරීම්

- (අ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කරනු ලබන තොරතුරු අතර පහත තොරතුරුද අන්තර්ගත විය යුතුය.
 - (i) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කල්බදු මූල්‍යකරණ බලපත්‍රය
 - (ii) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ විගණනය කරන ලද නවතම මූල්‍ය ප්‍රකාශන කට්ටලය
 - (iii) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ණය ශ්‍රේණිය සහ එයට පාදක වූ නිර්නායකයන් (තිබේ නම්)
 - (iv) මෙම මාර්ගෝපදේශයෙහි 4.1 වගන්තියෙහි දැක්වෙන පරිදි මහජන පැමිණිලි හසුරුවන නිලධාරියා සම්බන්ධ කරගැනීමේ මූලික තොරතුරු
 - (v) මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ කර ගැනීමේ තොරතුරු
 - (vi) ව්‍යාපාර ගනුදෙනු කරන වේලාවන් සහ නිවාඩු දැන්වීම්
- (ආ) ඉහත තොරතුරුද ඇතුළත්ව පහත දැක්වෙන තොරතුරු සමාගමේ වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.
 - (i) ණය සේවාවන් වල වර්තමාන පොලී අනුපාත පදනම සහ අනෙකුත් ගාස්තු (හැකි අවස්ථාවල)
 - (ii) 1.2.2. (අ) වගන්තිය යටතේ අදාළ වන හෙළිදරව් කිරීමේ අවශ්‍යතා

2. ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම

2.1 මූල්‍ය දැනුම ලබාදීමේ ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

- (අ) මූල්‍ය සේවාවන් පිළිබඳව මහජනතාවගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, තමන් විසින්ම හෝ අංශයේ සමාගම් සමග හවුලේ හෝ විශේෂිත මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමේ වැඩසටහන් සකස් කළ යුතුය. මූල්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන් ඉලක්ක ගත ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හා මූල්‍ය සාක්ෂරතාවට ගැලපෙන ආකාරයට සැලසුම් කළ යුතුය.
- (ආ) මූල්‍ය දැනුම ලබාදෙන උපකරණ සඳහා මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර්, පුහුණු කිරීමේ වීඩියෝ පට (උදා: මුදල් කළමනාකරණය, ණය කළමනාකරණය, ඉතිරිකිරීමේ පුරුදු ඉගැන්වීම්), අන්තර් ක්‍රියාකාරී ණය ගණක යන්ත්‍ර සහ මූලික පණිවිඩ (උදා: ඔබගේ මුදල් ආරක්ෂා කර ගැනීම, ඔබගේ සේවාව පිළිබඳ දැනගැනීම, නියමයන් හා කොන්දේසි කියවා අවබෝධ කරගැනීම, ඔබගේ ප්‍රකාශයන් පරීක්ෂා කර ගැනීම, ඔබගේ ණය වාර්තා නියමිත වේලාවට ගෙවීම, ගාස්තු හා අයකිරීම් තේරුම් ගැනීම, ඔබගේ පුද්ගලික හඳුනාගැනීමේ අංකය ආරක්ෂා කර ගැනීම) ඇතුළත් විය හැක.
- (ඇ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් මූල්‍ය සේවාවන් හා සම්බන්ධ අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුම්වත් කළ යුතුය. උදා: කල්බදු මූල්‍යකරණ පනත, උකස් පනත, භාණ්ඩ උකස් ගන්නන්ගේ ආඥා පනත ආදිය.

2.2 මූල්‍ය විනය ප්‍රවර්ධනය කිරීම

ගනුදෙනුකරුවන්ගේ, විශේෂයෙන්ම අගතියට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති කාණ්ඩයන්ගේ මූල්‍ය දැනුම හා හැකියාව වර්ධනය කිරීම සඳහා මූල්‍ය අධ්‍යාපනය හා තොරතුරු ලබා දීම ශක්තිමත් කළ යුතුය. අධික ණයගැතිබව, බහු ණයගැනීම්වල ප්‍රතිවිපාක සහ ප්‍රමාද වී සිදුකරන ආපසු ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂිත අනතුරු ඇගවීම් ලබාදිය යුතුය.

3. වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම

3.1 ගනුදෙනුකරු සහ යෝග්‍යතාවය හඳුනා ගැනීම : ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ මූල්‍ය හා මූල්‍ය නොවන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වන සේවා ලබා දීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සහ පත් කරන ලද නියෝජිතයන් සතුව අවශ්‍ය සම්පත් සහ ක්‍රමවේදයන් පැවතිය යුතුය. මේ සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සහ පත් කරන ලද නියෝජිතයන් විසින් :

- (අ) ගනුදෙනුකරු හඳුනා ගැනීම : ගනුදෙනුකරුට යම් මූල්‍ය සේවාවක් නිර්දේශ කිරීමට, ඉදිරිපත් කිරීමට හෝ සැපයීමට පෙර ප්‍රමාණවත් තොරතුරු රැස් කිරීම හා වාර්තා කිරීම සිදු කළ යුතුය. රැස් කළ තොරතුරු ගනුදෙනුකරු විසින් තෝරාගත් මූල්‍ය සේවාවෙහි සංකීර්ණ බවෙහි ස්වභාවයට ප්‍රමාණවත් විය යුතුය.
- (ආ) යෝග්‍යතාව තක්සේරු කිරීම : අදාළ මූල්‍ය සේවාව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා අරමුණු වලට ගැලපේද යන්න සහ ගනුදෙනුකරුට මූල්‍ය සේවාව හා අදාළ වන අවදානම දරා ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හැකියාවක් පවතීද යන්න විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම හෝ පත් කරන ලද නියෝජිතයන් විසින් සලකා බැලිය යුතුය.

(ඇ) අධික ණයගැතිබව වැළැක්වීම

- (i) ගනුදෙනුකරු වෙත නව මූල්‍ය සේවාවක් ඉදිරිපත් කිරීමේදී එම සේවාව හා සම්බන්ධ මූල්‍ය වගකීම පියවීම සඳහා ගනුදෙනුකරුට ඇති හැකියාව සහතික කිරීමට අදාළ ගනුදෙනුකරුගේ ණය යෝග්‍යතාව නිසි ලෙස තක්සේරු කළ යුතු අතර ගනුදෙනුකරුගේ ආපසු ගෙවීමේ හැකියාව සුදුසු පරිදි විශ්ලේෂණය කළ යුතුය.
- (ii) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරිත්වය ගනුදෙනුකරුගේ අධික ණයගැතිභාවයෙහි අවදානම පිළිබඳව දැනුවත් හා සැලකිලිමත් විය යුතුය. ආදායම මත ණය පියවීමේ උපරිම අනුපාතයක් (එනම්, ණය පියවීම සඳහා යොදාගතහැකි ගනුදෙනුකරුගේ වැය කළ හැකි ආදායමෙහි උපරිම ප්‍රතිශතය) හඳුනාගත යුතුය.
- (iii) ගනුදෙනුකරුගේ පවත්නා ණය යෝග්‍යතාව අහිබවා තවදුරටත් ණය ලබාගැනීම වැළැක්වීමට වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබාදී ඇති ණය පසුකමක් පියවීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අළුත් ණය පහසුකම් ලබාදීම සීමා කළ යුතුය.
- (iv) අධික ණයගැතිභාවය වැළැක්වීම සඳහා සහය වන ණය තොරතුරු කාර්යාංශය වැනි ණය කළමනාකරණ පද්ධති විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් භාවිතයට ගත යුතුය.

3.2 ගනුදෙනුකරුවන් පෞද්ගලිකව මුණගැසීම සහ සම්බන්ධතා පවත්වා ගැනීම

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල සේවකයන් හෝ පත් කරන ලද නියෝජිතයන් විසින්;

- (අ) සාධාරණ කාලයක් සහිත දැනුම්දීමකින් පසුව පමණක් ගනුදෙනුකරුවන් මුණ ගැසිය යුතු අතර, එවන් මුණගැසීම් දිවා කාලයේදී සිදු කළ යුතුය.
- (ආ) මුණගැසීමේ අරමුණ, දිනය හා වේලාව සහ ගනුදෙනුකරුගේ ප්‍රතිචාරයේ සාරාංශය ඇතුළුව මුණගැසීමේ වාර්තා වෙන්ව පවත්වා ගත යුතුය.
- (ඇ) ගනුදෙනුකරුවෙකුට හෝ ගනුදෙනුකරුවෙකු බවට පත්වීමට අපේක්ෂිත යම් පුද්ගලයෙකුට දුරකථන මගින් සම්බන්ධ කරගැනීමේදී අදාළ පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ නමින් හා තමන් අදාළ ගනුදෙනුකරුවාට සම්බන්ධ කරගන්නේ කුමන විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම වෙනුවෙන්ද යන්න හඳුන්වා දිය යුතු අතර එසේ සම්බන්ධ කරගැනීමේ වාණිජමය අරමුණ පැහැදිලි කළ යුතුය.

3.3 සේවකයන් සහ පත්කරන ලද නියෝජිතයන් අධීක්ෂණය කිරීම : නුසුදුසු ව්‍යාපාර හැසිරීම් සහ සාධාරණ නොවූ අවදානම් ගැනීම් වැළැක්වීම සඳහා ගනුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වන සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන්ගේ හැසිරීම් ඉතා ඕනෑකමින් හා විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ක්‍රමවේදයක් යොදා ගත යුතුය.

3.4 සේවකයන් පුහුණු කිරීම : විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන් (විශේෂයෙන්ම ණය නිලධාරීන්, අයකර ගැනීමේ නිලධාරීන්, අලෙවිකරණ නිලධාරීන්, පැමිණිලි හසුරුවන නිලධාරීන්, ගනුදෙනුකර සේවා නියෝජිතයන් වැනි ගනුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වන නිලධාරීන්) නිසි පරිදි පුහුණු කරන ලද හා සුදුසුකම් සහිත නිලධාරීන් විය යුතුය.

3.5 වේතන ප්‍රතිපත්තිය

- (අ) වගකිවයුතු ව්‍යාපාර හැසිරීම දිරිමත් කිරීමත් සාධාරණ නොවන ආදායම් ගැනීම අධෛර්යමත් කිරීමත් අරමුණු කරගනිමින් ගනුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වන සේවකයන් සහ පත්කරන ලද නියෝජිතයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වේතන ප්‍රතිපත්තියක් සැලසුම් කළ යුතුය.
- (ආ) සේවකයන් වෙත ලබාදෙන විකුණුම් ඉලක්කයන් තාත්වික විය යුතු අතර සේවකයන්ගේ පෞද්ගලික හැකියාවන් මත ඒවා සකස් විය යුතුය.
- (ඇ) සේවකයන්ගේ සහ පත්කරන ලද නියෝජිතයන්ගේ වේතනය විකුණුම් කාර්යසාධනය මතම පමණක් නොගෙවීමට විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සහතික විය යුතු අතර ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා අදාළ වන ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය, ණය ආපසු ගෙවීමේ කාර්යසාධනය, ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීම, නියාමන අවශ්‍යතා/ විශිෂ්ඨ පරිචයන්ට අදාළ මාර්ගෝපදේශයන්ට හා ආචාරධර්ම පද්ධතියට අනුකූලවීම වැනි සාධකද ඇතුළත් විය යුතුය.

3.6 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල සේවකයන්ගේ සහ පත්කරන ලද නියෝජිතයන්ගේ වගකීම

සේවකයන් සහ පත් කරන ලද නියෝජිතයන් පහත දැක්වෙන ක්‍රියාවලීන් වැළකී සිටිය යුතුය.

- (අ) ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම
- (ආ) නින්දා සහගත ණය අයකර ගැනීමේ ක්‍රම යොදා ගැනීම
- (ඇ) ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් අයට හෙලිදරව් කිරීම
- (ඈ) මූල්‍ය සේවා පිළිබඳ වැරදි හෝ නොමග යවන සුළු තොරතුරු ලබාදීම
- (ඉ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ යම් සේවාවක් ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හෝ මහජනතාව නොමනා ලෙස පෙළඹවීම

(ඊ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමෙන් පිටතදී සුරැකුම් සම්බන්ධ ලිපි ලේඛනවලට අත්සන් ලබාගැනීම, කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත ගිවිසුම අත්සන් කිරීම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ව්‍යාපාර ස්ථානයෙන් පිටතදී කිරීමට වුවහොත් අනුමත නිලධාරියෙකු එම ස්ථානයේ සිටිය යුතු වේ.

3.7 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සිය සේවාවක් ඉවත් කිරීමේදී/අවලංගු කිරීමේදී ගනුදෙනුකරුවන්ට වන්දි ගෙවීම

දැනට ක්‍රියාත්මක වන මූල්‍ය සේවා ගිවිසුමකින් විශේෂයෙන්ම ණය සාධන පත්‍ර ආයෝජන ක්‍රමයක් වැනි සේවාවකින් ඉවත් වීමට හෝ අවලංගු කිරීමට විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අදහස් කරන්නේ නම් ඉවත්වීමේ ක්‍රමවේදයක් හා වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක්ද සහිතව සාධාරණ කාලයක් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇති අතර අවශ්‍ය නම් එවැනි ඉවත් කිරීම්/අවලංගු කිරීම් කලින් අනාවරණය කල යුතුය.

3.8 දඩගාස්තු අය කිරීම

සාධාරණත්වය, ණය ආපසු ගෙවීමේ අනුබලය හා ගනුදෙනුකරුවන්ගේ සැබෑ අපහසුතා ආදිය සඳහා නිසි සැලකිල්ලක් යොමු කර දඩ පොලිය සම්බන්ධ ප්‍රතිපත්තින් නියම විය යුතුය.

4. පැමිණිලි හැසිරවීම හා සහන සැලසීම

4.1 පැමිණිලි හැසිරවීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය

- (අ) ගනුදෙනුකරුවන්ගේ දුක්ගැනවිලි හා පැමිණිලි සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සතුව පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තියක් පැවතිය යුතුය.
- (ආ) ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහය ලබා ගැනීමට පෙර සමාගමේ අභ්‍යන්තර පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය හරහා ගැටළුව සඳහා පිළියමක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දු කළ යුතුය.
- (ඇ) ගනුදෙනුකරුවන් විසින් ගොනු කරනු ලබන පැමිණිලි හැසිරවීමට හා නිරාකරණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම සහිත නිලධාරියෙකු සෑම ව්‍යාපාර ස්ථානයකටම පත් කල යුතුය. එය නිරාකරණය නොවූහොත් අදාළ ගැටළුව නිරාකරණය වනතුරු තීරණය ගැනීමේ ඉහළ අධිකාරිය වෙත එය යොමු කිරීම එලෙස පත් කරන නිලධාරියාගේ වගකීම වේ.
- (ඈ) සියළුම ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි වාර්තා කිරීම සඳහා දත්ත ගබඩාවක් පිහිටුවීම සහ එම දත්ත ගබඩාව සඳහා බලයලත් නිලධාරියෙකු පත් කිරීම. නිරාකරණය නොවූ මහජන පැමිණිලි කලින් කලට ඉහළ කළමනාකාරිත්වය වෙත යොමු කිරීම එම නිලධාරියාගේ වගකීම වේ. නිරාකරණය නොවූ පැමිණිලි සම්බන්ධව ඉහළ කළමනාකාරිත්වය විසින් ක්ෂණික නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.
- (ඉ) ව්‍යාපාර ස්ථානවලදී පැමිණිලි නිරාකරණය කිරීම සඳහා අදාළ නිලධාරියා වෙත ගනුදෙනුකරුවන්ව යොමු කල යුතුය.
- (ඊ) නියාමන අධිකාරීන් විසින් එවනු ලබන ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි අදාළ තීරණ ගැනීමේ අධිකාරිය වෙත යොමු කල යුතුය.
- (උ) පැමිණිල්ල ලැබුණු බවට සාධාරණ කෙටිකාලයක් තුළ ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් දිය යුතු අතර එම පැමිණිල්ල නිරාකරණය කිරීම සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා/නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ඇමතුම් විස්තර ගනුදෙනුකරු වෙත දැනුම් දිය යුතුය. (මේ සඳහා සමාගම සතුව නිසි ලෙස සකස් කරන ලද ආකෘතියක් පවත්වා ගත හැක).
- (ඌ) ලිඛිතව හෝ වාචිකව පැමිණිලි කිරීමට පහසුකම් සැලසිය යුතු අතර, ලිඛිතව පමණක් පැමිණිලි ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය ලෙස විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් බල නොකල යුතුය.
- (එ) පැමිණිලි මෙහෙයවීමේ ක්‍රියාවලියේ කිසිදු අවස්ථාවක ගනුදෙනුකරුවන්ට අසාධාරණ ලෙස නොසැලකිය යුතුය.

5. ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතීව හා සාධාරණව සැලකීම

5.1 අපක්ෂපාතීව හා සාධාරණව සැලකීම

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සමග ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම සෑම ගනුදෙනුකරුවෙකුටම ඔවුන්ගේ කුලය, ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂභව, වයස ආදිය ගැන සැලකිල්ලකින් තොරව අපක්ෂපාතීව සහ සාධාරණව සැලකිය යුතුය.

5.2 විශේෂ අවධානය හා සැලකිල්ල

මූල්‍ය සේවා වලට සාධාරණ ලෙස ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීමට වැඩිහිටි, ආබාධිත හෝ මූල්‍ය සාක්ෂරතාව අඩු ගනුදෙනුකරුවන්ට විශේෂ අවධානයක් ලබා ගැනීමට අයිතියක් ඇත.

6. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම

6.1 පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම

සියළුම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අදාළ නීති රීති හා රෙගුලාසි අනුව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

6.2 ණය තොරතුරු කාර්යාංශය වෙත තොරතුරු වාර්තා කිරීම හා තොරතුරු හුවමාරු කර ගැනීම

ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ණය තොරතුරු කාර්යාංශය සමග හුවමාරු කර ගන්නා බව සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ තොරතුරු රැස් කිරීමේ, සකස් කිරීමේ හා බෙදාහැරීමේ නිවැරදි අරමුණු සහ කොන්දේසි සහ ඒ ආශ්‍රිතව අනුගමනය කර ඇති රහසිගත බව සුරැකීමේ නීති සම්බන්ධව ගනුදෙනුකරුවන්ව නිසි පරිදි/සම්පූර්ණයෙන් දැනුවත් කල යුතුය.

මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේදී වටිනාකම් මත ණය අනුපාත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් වෙනුවෙන් වටිනාකම් මත ණය අනුපාත හඳුන්වා දීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

1. කල්බදු මූල්‍යකරණ පනත යටතේ බලගැන්වීම
 - 1.1 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම්වලට (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වලට) පොදු විධාන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ වෙත බලතල පැවරී ඇත.
2. උපරිම වටිනාකම් මත ණය අනුපාත
 - 2.1 2018 ජනවාරි 01 සිට, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ලබාදෙන ණය පහසුකම එම වාහන වල වෙළඳපොළ වටිනාකමෙන් පහත දැක්වෙන ප්‍රතිශත වටිනාකම නොඉක්මවිය යුතුය.
 - (i) ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා,

වගු අංක 01 - වටිනාකම මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විද්‍යුත් වාහන	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) හා වෑන් රථ	B[සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර]	90%	50%
ක්‍රී රෝද රථ	B1	90%	25%
වෙනත් ඕනෑම වාහන	A1, A, B පන්තිය යටතේ වර්ගීකරණය කර ඇති සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab)	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) සහ වෑන් රථ	B [සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (single cab) කැබ් රථ හැර]	70%	

(ii) පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70 ක් විය යුතුය.

3. උපරිම වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
 - 3.1 සංචාරක සහ/හෝ ප්‍රවාහන කටයුතුවල නිරත ඕනෑම සමාගමකට ඒවායේ මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගැනීමේදී ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් සඳහා ඉහත විධාන 2 හි සඳහන් සීමාවන් අදාළ නොවේ. එසේ වුවද, එලෙස මූල්‍යනය කරන ලද වාහන පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු කල නොහැකිය.
 - 3.2 මෙම වාහන ප්‍රභේදය සඳහා ණය පහසුකම් ලබා දීමේදී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කල යුතුය.
4. වාහන සඳහා වෙනත් ණය පහසුකම්
 - 4.1 ඉහත 2 හා 3 විධානයන්ට අනුව ප්‍රදානය කරන ලද ණය පහසුකම් හැර, මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ණය පහසුකම් ප්‍රදානය නොකළ යුතුය.
5. අර්ථ නිරූපන
 - 5.1 ණය පහසුකම් යන්නෙන් අවසාන පාරිභෝගිකයා වෙත ප්‍රදානය කරනු ලබන කල්බදු මූල්‍යකරණ, කුලී සින්තක්කර පහසුකම් සහ මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා ලබා දෙන වෙනත් ණය පහසුකම් අදහස් වේ.
 - 5.2 මෝටර් වාහනයේ වටිනාකම යන්නෙන් වෙළඳපොළ වටිනාකම අදහස් වේ. මෝටර් වාහනවල වටිනාකම තක්සේරු කිරීමේදී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා පහත දැක්වෙන ක්‍රම උපයෝගී කළ හැකිය.

- (i) අලුත්ම වාහන සඳහා - බලයලත් නියෝජිතයෙකු විසින් දෙනු ලබන වටිනාකම
 - (ii) පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා - රේගුවේදී සලකා බලන ලද වටිනාකම හෝ වාහන වෙළඳ ආයතන විසින් ලබා දෙන වටිනාකම
 - (iii) ලියාපදිංචි වාහන සඳහා - වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් ලබාදෙන වටිනාකම
- 5.3 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ණය පහසුකම ප්‍රදානය කරන අවස්ථාවේදීම වාහනයේ තක්සේරු වටිනාකම ලබා ගැනීමට සහ නිවැරදි හා සාධාරණ වටිනාකම ලබා දෙන බවට වගබලා ගත යුතුය.
- 5.4 විධාන 3.1 හි සඳහන් වාහන සංචිත යන්තෙන් වාහන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අදහස් වේ.
- 5.5 විධාන 3.1 හි සඳහන් සංචාරක කටයුතු වල නිරත සමාගමක් යන්තෙන් සංචාරක කටයුතු වෙනුවෙන් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෝ වෙනත් අධිකාරියක් සමඟ ලියාපදිංචි වී ඇති සමාගමක් අදහස් වේ.
- 5.6 විධාන 3.1 හි සඳහන් ප්‍රවාහන කටයුතුවල නිරත සමාගමක් යන්තෙන් භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර අරමුණු සඳහා ඕනෑම රාජ්‍ය අධිකාරියක් සමඟ ලියාපදිංචි වී ඇති ඕනෑම ආයතනයක් අදහස් වේ.
6. පෙර විධානයන් අහෝසි කිරීම
- 6.1 මෙයින්, පහත දැක්වෙන විධානයන් අහෝසි කෙරේ.
- i. 2017 අංක 01 දරන කල්බදු මූල්‍යකරණ (මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේදී වටිනාකම මත ණය අනුපාතය) විධානය.
 - ii. 2017 අංක 02 සහ 2017 අංක 03 දරන කල්බදු මූල්‍යකරණ (මෝටර් වාහන සඳහා ණය සහ අන්තිකාරම් ලබාදීමේදී වටිනාකම මත ණය අනුපාත විධාන සංශෝධනය කිරීම) විධාන.

ඩබ්. රණවීර
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 03

2018 ජූනි 06

ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 34 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” ලෙස හැඳින්වෙන) විසින් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත පහත දැක්වෙන පරිදි අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් නියම කරනු ලැබේ.

- 1. කල්බදු මූල්‍යකරණ පනත යටතේ බලගැන්වීම
 - 1.1 කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව, එම පනතේ කුන්වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම් වලට (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම් වලට) පොදු විධාන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ වෙත බලතල පැවරී ඇත.
- 2. අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා
 - 2.1 2018 ජූලි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම සෑම විටකම පහත දැක්වෙන 1 සහ 2 වගු ප්‍රකාරව අවදානම අනුව බර තබන ලද මුළු වත්කම් මත අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත පවත්වා ගත යුතුය.

වගුව 1: රුපියල් බිලියන 100 ට අඩු වත්කම් සහිත විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

ප්‍රාග්ධන සංරචක	2018.07.01	2019.07.01	2020.07.01	2021.07.01
පළමු පෙළ ප්‍රාග්ධනය	6.00	6.50	7.00	8.50
මුළු ප්‍රාග්ධනය	10.00	10.50	11.00	12.50

වගුව 2: රුපියල් බිලියන 100 සහ ඊට වැඩි වත්කම් සහිත විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

ප්‍රාග්ධන සංරචක	2018.07.01	2019.07.01	2020.07.01	2021.07.01
පළමු පෙළ ප්‍රාග්ධනය	6.00	7.00	8.00	10.00
මුළු ප්‍රාග්ධනය	10.00	11.00	12.00	14.00

- 2.2 ඉහත දැක්වෙන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත මෙහි 1 වන උප ලේඛනයෙහි ඇතුළත් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා වන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා රාමුවෙහි සඳහන් ක්‍රමවේදයන්ට සහ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි ගණනය කළ යුතුය.

- | | | | |
|----|--|-----|--|
| 3. | නියාමන වාර්තා කිරීම | 3.1 | සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් වාර්තා කිරීම සඳහා මෙහි II වන උප-ලේඛනයේ දක්වා ඇති ආකෘති යොදා ගත යුතුය. මෙම වාර්තා කිරීමේ ආකෘති සෑම මසකම අවසාන කැලැන්ඩර දිනට තත්වය පෙන්වුම් කල යුතු අතර දින 15 ක් ඇතුළත ජාලගත පද්ධතිය තුළින් ඉදිරිපත් කළ යුතුය. |
| 4. | අනුකූල නොවන අවස්ථාවකදී ගනු ලබන නියාමන ක්‍රියාමාර්ග | 4.1 | විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් ඉහත සඳහන් විධානයන්ට අනුකූල නොවන අවස්ථාවක දී අධ්‍යක්ෂ විසින් පහත දැක්වෙන ක්‍රියාමාර්ග අතරින් එකක් හෝ කිහිපයක් ගනු ලැබේ.
(i) ලාභාංශ ගෙවීම හෝ ලාභ බෙදා හැරීම සීමා කිරීම
(ii) නියාමන ප්‍රාග්ධන තත්වය තවදුරටත් දුර්වල කෙරෙන ඕනෑම ව්‍යාපාර කටයුත්තක් අත්හිටුවීම |
| | | 4.2 | අනුකූල නොවන අවස්ථාවන් නිවැරදි කිරීමක දී, අධ්‍යක්ෂ විසින් ඉහත දැක්වෙන නියාමන ක්‍රියාමාර්ග ඉවත් කරනු ලැබේ. |
| 5. | අර්ථ නිරූපණයන් | 5.1 | මෙම විධානයන් හි,
(i) ඉහත 2.1 කොටසෙහි 1 සහ 2 වගුවල දැක්වෙන විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක වත්කම්වල වටිනාකම නිර්ණය කිරීමේදී විගණනය කරන ලද ආසන්නතම මූල්‍ය වාර්තාව පදනම් කර ගත යුතුය.
(ii) “අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අදහස් වේ. |
| 6. | පෙර විධානය අහෝසි කිරීම | 6.1 | 2011 අංක 01 දරන කල්බදු මූල්‍යකරණ (ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය) විධානය මෙමගින් අහෝසි කෙරේ. |

ඩබ්. රණවිර
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

පාද සටහන : මෙම විධානයේ I සහ II උපලේඛනයන් සඳහා පහත දැක්වෙන අන්තර්ජාල සබැඳිය වෙත යොමු වන්න.
http://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/Finance_leasing_Act_Directions_No_3_of_2018_e.pdf

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 04

2018 ජූනි 06

නිශ්චල දේපල තක්සේරු කිරීම

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 34 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” ලෙස හැඳින්වෙන) විසින් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත පහත දැක්වෙන පරිදි නිශ්චල දේපල තක්සේරු කිරීම සඳහා අදාළ වන නියාමන රාමුව සම්බන්ධ විධානයන් නිකුත් කරනු ලැබේ.

- | | | | |
|----|---|-----|---|
| 1 | කල්බදු මූල්‍යකරණ පනත යටතේ බලගැන්වීම | 1.1 | කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව, එම පනතේ තුන්වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන ලෙස සඳහන් කරන පොදු සමාගම්වලට (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වලට) පොදු විධාන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ වෙත බලතල පැවරී ඇත. |
| 2. | විෂය පථය | 2.1 | පහත දැක්වෙන අරමුණු සඳහා නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳව මෙම විධාන අදාළ වේ.
අ) 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද නියාමන අවශ්‍යතාවන් සපුරාලීමට, සහ
ආ) නිශ්චල දේපල තක්සේරු කිරීමේ අවශ්‍යතාවයක් සහිතව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් ව්‍යාපාර අවශ්‍යතා සඳහා. |
| 3. | නිශ්චල දේපල තක්සේරුකරණයට අදාළව ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සහ ක්‍රියාවට නැංවීම | 3.1 | සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින්ම සිය නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, සුදුසු විචක්ෂණශීලී ප්‍රතිපත්ති හා කාර්ය පටිපාටීන් පවතින බවට සහතික විය යුතුය. |
| | | 3.2 | ඉහත විධාන අංක 3.1 හි සඳහන්, නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳ ප්‍රතිපත්ති හා කාර්ය පටිපාටීන් ස්ථාපිත කිරීමේදී, සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින්ම පහත සඳහන් අවම අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
(අ) ප්‍රතිපත්තිය සකස් කිරීම හා එය කාලීනව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට සහ වෙනත් අදාළ කමිටු (උදා:- ණය කමිටුව) සඳහා ඇති වගකීම.
(ආ) අභ්‍යන්තර සහ බාහිර තක්සේරුකරුවන්ගේ මවුලු පත් කිරීම. |

- (ඇ) පහත සඳහන් විධාන අංක 5 ට යටත්ව, තක්සේරුකරුවන්ගේ මවුල්ලට පත් කිරීම සඳහා සුදුසුකම් ලත් තක්සේරුකරුවන් හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට අදාළ ක්‍රියාපටිපාටීන්.
- (ඈ) තක්සේරුකරණ ආකෘතියක් මගින් ලබාගත් යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් වන වෙළඳ වටිනාකමෙහි ඇති සාධාරණභාවය සහ එකී තක්සේරුකරණයක් සඳහා යොදා ගත් දත්තවල විශ්වසනීයත්වය හා නිවැරදිභාවය ඇගයීමට ලක්කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාපටිපාටීන්.
- (ඉ) පහත සඳහන් විධාන අංක 6 ට යටත්ව, අදාළ වන පරිදි සියලු ණය හා අත්තිකාරම්වලට එරෙහිව සුරැකුම් වශයෙන් තබා ඇති නිශ්චල දේපල සම්බන්ධයෙන් ලබාගත් හෝ ලබා ගැනීමට නියමිත අභ්‍යන්තර හා බාහිර තක්සේරු වාර්තා වලට අදාළ සීමා.
- (ඊ) පහත සඳහන් විධාන අංක 7 ට යටත්ව, තක්සේරුකරණ කාලපරාසය.
- (උ) අභ්‍යන්තර තක්සේරුකරණය සඳහා අදාළ තක්සේරු කිරීමේ නිර්ණායකයන්.
- (ඌ) පහත සඳහන් විධාන අංක 8 ට යටත්ව, ස්වාධීනත්වය හා හෙළිදරව් කිරීම.
- (එ) ණයගැතියන් වෙත කරන නිවේදනය: සුරැකුම් වශයෙන් ලබාගත් නිශ්චල දේපලෙහි සම්පූර්ණ විස්තරයක් සමඟ නැවත තක්සේරු කිරීමේ ආකාරය සහ කාලපරාසය පිළිබඳව සම්පූර්ණ විස්තරයක්, ණය ගිවිසුමෙහි අන්තර්ගත විය යුතුය.
- (ඵ) බාහිර තක්සේරුකරුවන්ට කරනු ලබන ගෙවීම් හා ගාස්තු ව්‍යුහය සම්බන්ධයෙන් වන ක්‍රියාපටිපාටිය.

4. නිශ්චල දේපල

- 4.1 මෙම විධානයන්හි අරමුණ සඳහා නිශ්චල දේපල යන්නෙන් අදහස් වන්නේ පහත සඳහන් අරමුණු සඳහා අත්පත් කර ගන්නා ලද හෝ රඳවාගෙන ඇති ඉඩම්, ඉඩම් සහ ගොඩනැගිලි හෝ ඒ සම්බන්ධයෙන් වන කුමන හෝ හිමිකමක් වේ.
 - (අ) අත්පත්කර ගන්නා ලද දේපල ද ඇතුළත්ව යම් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකමකට එරෙහිව සුරැකුම් වශයෙන් ලබා ගන්නා ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි.
 - (ආ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමකට අදාළ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අරමුණ සඳහා මිලට ගන්නා ලද හෝ අත්පත්කර ගන්නා ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව අගය කෙරෙන හා හෙළිදරව් කෙරෙන ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි, උදා:- එල්කේඒඑස් 16: දේපල, පිරියත හා උපකරණ.
 - (ඇ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් තම ආයෝජන ලෙස මිලදී ගත් හෝ අත්පත්කර ගත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව අගය කෙරෙන සහ හෙළිදරව් කෙරෙන ඉඩම් සහ ඉඩම් හා ගොඩනැගිලි, උදා:- එල්කේඒඑස් 40: ආයෝජන දේපල.

5. තක්සේරු-කරුවන්ගේ යෝග්‍යතාව සඳහා වන නිර්ණායකයන්

- 5.1 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම පහත සඳහන් දෑ තහවුරු කළ යුතුය:
 - (අ) තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය පිළිබඳ නිර්ණායකයන් පහත පරිදි වේ.
 - අ.1 ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු විය යුතු වන අතර ඔහු:
 - (i) සම සාමාජිකයකු; හෝ
 - (ii) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර 5 ක පළපුරුද්ද සහිත උපාධිධාරී සාමාජිකයකු; හෝ
 - (iii) ආශ්‍රිත සාමාජිකත්වයේ දස වසරක් සම්පූර්ණ කිරීම සඳහා යම් ආශ්‍රිත සාමාජිකයකු විසින් ගත කළ හැකිව තිබූ කාලයට සමාන වන පළපුරුද්දක් සහිතව උපාධිධාරී සාමාජිකත්වයට බැඳෙන අවස්ථාවේදී ආශ්‍රිත සාමාජිකයකු ව සිටි උපාධිධාරී සාමාජිකයකු; හෝ
 - (iv) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ දස වසරක පළපුරුද්ද සහිත ආශ්‍රිත සාමාජිකයකු
 - අ.2 එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ (ආර්අයිසීඑස්)
 - (i) සම සාමාජිකයකු; හෝ
 - (ii) අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර තුනක පළපුරුද්ද සහිත වෙනත් ඕනෑම ආර්අයිසීඑස් සාමාජිකයකු විය යුතුය.
 - (ආ) නිශ්චල දේපල තක්සේරු කරන අභ්‍යන්තර තක්සේරුකරුවන් ඉහත සඳහන් විධාන 5.1 අ) හි යෝග්‍යතා නිර්ණායකයන් සපුරාලිය යුතුය.

6. අභ්‍යන්තර හා බාහිර තක්සේරු වාර්තා සඳහා වන සීමාව

- 6.1 නිශ්චල දේපල සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර තක්සේරු කිරීම් සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින් සුදුසු සීමාවන් ස්ථාපිත කළ යුතුය.
- 6.2 අක්‍රීය ණය සම්බන්ධයෙන්, ණය පහසුකමෙහි හිඟ හිටි ප්‍රාග්ධන ශේෂය රුපියල් 1,000,000 ක් හෝ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ප්‍රාග්ධන පදනමෙන් 0.1% යන අගයන් දෙකෙන් අඩු වටිනාකමකට වඩා අඩු අගයක් ගන්නා විට අභ්‍යන්තර තක්සේරු වාර්තාවක් ලබා ගත හැක.

- 7. තක්සේරු කිරීමේ වාර 7.1 ගණන නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන පහත පරිදි විය යුතුය.
 - (අ) අක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපල තක්සේරු කිරීම වසර 3 කට වඩා නොවැඩි විය යුතුය.
 - (ආ) ඉහත සඳහන් විධාන අංක 4.1(ආ) හා (ඇ) හි දැක්වෙන නිශ්චල දේපල තක්සේරු කිරීම;
 - (i) එවැනි නිශ්චල දේපලවල සාධාරණ අගය කැපී පෙනෙන හා නිරන්තරයෙන් වෙනස්වීම් වලට ලක් වන බව පෙනී යන්නේ නම් එකී පදනම මත වාර්ෂිකව; හෝ
 - (ii) අවම වශයෙන් වසර තුනකට එක් වරක්වත් සිදු කළ යුතුය.
- 8. ස්වාධීනත්වය හා හෙළිදරව් කිරීම 8.1 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම සිය බාහිර තක්සේරුකරුවන්ගේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු අතර, එය විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ වාර්ෂික වාර්තාවේ හෝ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වල පහත දැක්වෙන පරිදි හෙළිදරව් කළ යුතුය.
 - (අ) බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා බාහිර තක්සේරුකරුවකු, සම්බන්ධිත පාර්ශවයක් නොවිය යුතුය.
 - (ආ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ වාර්ෂික වාර්තාවේ හෝ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල, තක්සේරු කිරීමේ ප්‍රතිපත්තිය, මිනුම හා නිශ්චල දේපල හඳුනාගැනීම යන කාරණාවලට අදාළ හෙළිදරව් කිරීම් සිදු කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය/ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය තහවුරු කළ යුතුය.

ඩබ්. රණවිර
 අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
 ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 05

2018 ජූනි 07

**මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේදී වටිනාකම් මත
 ණය අනුපාත විධානය සංශෝධනය කිරීම**

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 02 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධාන පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

- 3. වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම 3.1 ඉහත විධාන 2 හි දැක්වෙන සීමාවන් පහත දැක්වෙන ණය පහසුකම් සඳහා අදාළ නොවේ.
 - (i) පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව තම මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගන්නා සංචාරක සහ / හෝ ප්‍රවාහන කටයුතුවල නිරත සමාගමකට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් : සහ
 - (ii) කල්බදු මූල්‍ය ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීම සඳහා රජයේ නියෝජිත ආයතන වෙත ලබා දෙන ණය පහසුකම්.
- 3.2 මෙවැනි ණය පහසුකම් ලබාදීමේදී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

ඩබ්. රණවිර
 අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
 ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 06

2018 අගෝස්තු 24

**මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේදී වටිනාකම් මත
 ණය අනුපාත විධානය සංශෝධනය කිරීම**

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 05 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධාන පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

3. වටිනාකම් මත ණය අනුපාතයෙන් නිදහස් කිරීම
- 3.1 ඉහත විධාන 2 හි දැක්වෙන සීමාවන් පහත දැක්වෙන ණය පහසුකම් සඳහා අදාළ නොවේ.
- (i) පළමු ලියාපදිංචි කිරීමේ දින සිට වසරක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැවරීම සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව තම මූලික ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට වාහන සංචිත මිලදී ගන්නා සංචාරක සහ / හෝ ප්‍රවාහන කටයුතුවල නිරත සමාගමකට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් :
 - (ii) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද කල්බදු මූල්‍ය ක්‍රමය යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීම සඳහා රජයේ නියෝජිත ආයතන වෙත ලබාදෙන ණය පහසුකම්; සහ
 - (iii) රජය මගින් ලබා දීමට යෝජිත සහනදායී කල්බදු මූල්‍ය පහසුකම යටතේ රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුතු ගුරුවරුන්ට යතුරු පැදි මිලදී ගැනීමට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්.
- 3.2 මෙවැනි ණය පහසුකම් ලබාදීමේදී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් අභ්‍යන්තර සීමාවන් පවත්වා ගත යුතු අතර ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

ඩබ්. රණවීර
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2018 අංක 07

2018 ඔක්තෝබර් 1

මෝටර් වාහන ආනයනය කිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

ආනයන සහ එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකය මත ඇතිවන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත 2018 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි පහත දැක්වෙන ක්‍රියාමාර්ග සකස් කර ගන්නා ලෙස නියම කරයි.

1. කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 02 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානයන් හි 2.1 විධානය පහත පරිදි ප්‍රතිස්ථාපනය කෙරේ.
මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිතා කිරීමේ අරමුණු සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ලබාදෙන ණය පහසුකම් නැවත දැනුම්දෙන තුරු එම වාහන වල වෙළඳපොළ වටිනාකමෙන් පහත දැක්වෙන ප්‍රතිශතයන් නොඉක්මවිය යුතුය.
 - (i) ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා,

වගු අංක 01 - වටිනාකම මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විද්‍යුත් වාහන	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) හා වෑන් රථ	B [සැහැල්ලු ට්‍රැක්ටර් සහ තනි ආසන (single cab) කැබ් රථ හැර]	90%	50%
ක්‍රී රෝද රථ	B1	90%	25%
වෙනත් ඕනෑම වාහන	A1, A, B පන්තිය යටතේ වර්ගීකරණය කර ඇති සැහැල්ලු ට්‍රැක්ටර් සහ තනි ආසන (single cab)	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, වෑන් රථ සහ ක්‍රීඩා උපයෝගී වාහන (SUV)	B [සැහැල්ලු ට්‍රැක්ටර් සහ තනි ආසන (single cab) කැබ් රථ හැර]	50%	

- (ii) පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70 ක් විය යුතුය.

ඩබ්. රණවීර
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය

2000 අංක 56 දරන මූල්‍ය කල්බදුකරණ පනතෙහි 34 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ විසින් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වන උපරිම පොලී අනුපාතය සම්බන්ධයෙන් මෙම විධානයන් නිකුත් කරනු ලැබේ.

- | | | | |
|----|---------------------------------|-----|---|
| 1. | අදාළත්වය හා විෂය පථය | 1.1 | විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ දී අසාධාරණ පොලී අනුපාතයන් අය කිරීමෙන් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙනු ලැබේ. |
| | | 1.2 | මෙම විධානය නිකුත් කල දින සිට ලබා දුන් සියළුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා මෙම විධානය අදාළ වේ. |
| 2. | උපරිම පොලී අනුපාතය | 2.1 | විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කරනු ලබන පොලිය සියළුම අනෙකුත් ගාස්තුද ඇතුළත්ව වාර්ෂිකව සියයට 35 කට (වාර්ෂික සඵල පොලී අනුපාතය) නොවැඩි විය යුතුය. |
| 3. | ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්ථ දැක්වීම | 3.1 | ක්ෂුද්‍ර ව්‍යවසායයන් පිහිටුවීම සහ කළමනාකරණය සඳහා ලබා දුන් ණය ඇතුළත්ව, තනි පුද්ගලයන්ට/කණ්ඩායම් ණය ක්‍රම යටතේ තනි පුද්ගලයන්ට ආදායම් උපදවන ක්‍රියාකාරකම් සඳහා ලබා දුන් ණය. |
| 4. | වාර්තා කිරීමේ අවශ්‍යතා | 4.1 | විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින්, මූල්‍ය තොරතුරු ජාල පද්ධතියෙහි (FinNet) එන්බීඑල්-එම්එල්-03-බීඑස් - ශේෂ පත්‍රය යන වාර්තාවෙහි 3.1.4.9.0.0. - ක්ෂුද්‍ර මූල්‍ය ණය යන කේතය යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වාර්තා කළ යුතුය. |
| 5. | අර්ථ නිරූපනයන් | 5.1 | වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15 ට අඩු සහ සේවක සංඛ්‍යාව 10 ට අඩු, නිෂ්පාදනය සහ සේවා අංශයෙහි නියුතු ව්‍යවසායයන්, ක්ෂුද්‍ර ව්‍යවසායයන් ලෙස හැඳින්වේ.

(මූලාශ්‍රය : කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කල සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්ති අනුකූලතා රාමුව) |

ඩබ්. රණවීර
අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය
ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව